

ආතර කොහන බිජුල්යේ
THE HOUND OF THE
BASKERVILLES

බසේකවිල්

රුදුරු බල්ලා



සරෙක ශේරී සේවකයේ
කුදාන්තට ප්‍රතිඵල්
රූපක් තෝරුකළායා



වැඩිගියුව
නොවුනු

අංකුත්‍යීකෘත
කරුවරුන්නය

විනෑන ලෙන්ඩ්‍රික

Reading Purpose Only, Not For Print



U S

බයෙක්කවිල් රදුරු බල්ලා

(පරිජ්‍යාක් හෝමිස් හාරුවනු
හයානකම රහස් පරික්ෂණය)

සුනා ගාපය සහ රුදුරු බල්ලා

සුනා ගාපය තැපින් දිගු යළා යිට අප විධින් පළ කරන
ලද්ද ගොනාන් ටබ්බිලුව් THE HOUND OF THE
BASKERVILLES හි සංකීර්ත උරිවරූපයයි. මෙම
වැශකරිල් රුදුරු බල්ලා ප්‍රත්‍රිය එම කට්ඨකරුවයි
අයාමිනා, පුරුණ තාව සාස්කරණයයි.

බස්කර්විල් රදුරු බල්ලා

THE HOUND OF THE
BASKERVILLES

ශ්‍රීමත් ආචර් කොන් බොයිල්

කමිතුරු අකංසමික කරිවරුනය
වන්දන මෙන්ධිස්



භැංඩින්වීම

මම බැස්කට්‌විල් රුදුරු බල්ලා කෙතින්දරය මේ කියවින්නේ මූල්‍යවායද? එසේ නම් මේ භැංඩින්වීම ආචකාලිකව අමතක කර දමන්න. කොළඹම පිටු අංක 15 ව පෙරපුන්න. එහි,

පලමුවානි පරිවිශේෂය පර්ලාජ් හෝමිස් මහතා

යයි සඳහන් 15 වැනි පිටුවින් කියවිණු අරමුණන්. පර්ලාජ් හෝමිස් හා මුදුල විසුම ගැන තොදම භැංඩින්වීමක් සැපයිය යැනි පුද්ගලයා අදාශ්තර විවිධන්දු, පොත කියවා අවසන් කිරීමෙන් පසු මේ පෙරවිදන වෙඩා එන්න.

“..... හෝමිස් මහත්මයා, මා රේක්ස් කියන්නම්. කෙනින්දර පොත්වල ඉන්න රහස් පරික්ෂාකාලයායි, ආශ්‍රිතවම නොලියිය ඉන්න අපරාධ පරික්ෂාකාලයායි; උන් ඕක්ස්කාම පිළි ඉදිරිණ්ස් කිඩිබොත් උන් පොඩි ලමයි වෙතේ. ඔබ නම් අනිද්‍යක්ෂයෙක්..... මහත්මයා. මෙට නීවිනයේ දරුම විජ්‍යතිය අපරාධ පරික්ෂාකාලයේ පිළියි.....”

ජ්‍යෙල්වියා සැකාව අනිරුද්‍ය තොටින් මරු කැදුව උපුම තරාවේ වයස්ගත මෙටෙර් මහතා හෝමිස්ට පුදුසුම විජ්‍යතිය කුමක්දුයි අනාවැකියක් කියන්නායි මේන් පැවසුවේය. එතැන් සිට හෝමිස් යයුතු රහස් පරික්ෂණ සංඛ්‍යාව අනිවාර්යය.

1899 දෙසැම්බර් මාසය වෙළුදී දකුණු අප්‍රිකාලේ පැවැති බෝරු දුද්ධිය ඉතා උගු තෘප්තියකදී පැහැලී කිවිණ් තවදුරටත් එංගලන්තියට වී. ලේඛන කළාව වෙත අවධානය දෙමුම්කිරීමට ආතර කොනන් බොධිල්ට නොහැකි විය. මුළු මුද්‍ර පැරමුණට යාමේ අරමුණෙන් භාවුදාවට බැඳීමට ඉල්පුම් කළේය. එහෙත් මුද්‍ර පුහුණුවක් නොකිවුණු කිසා ඔහුගේ අයදුම්පත්‍රය ප්‍රතික්ෂාප විසින්. පසුව කොනන් බොධිල් මුද්‍ර හැඳු පෙවාදා බලකායේ වෙළදාවිරුණු ලෙස සේවය කිරීමට

අවස්ථාවක් ලබාදෙන මෙන් ඉල්පුම කළේය. මේ අනුව මූල්‍ය වෙවා සේවය සඳහා දැක්වා ඇති කාවරි යාමට අවසර ලැබේණි. 1900 අප්‍රේල් මාසයේදී විලලාමිගොජ් මෙන් හි දැඹුම ලෙස පැතිර සිය උණසන්නිපාතය හා ආචන රෝත් මරදනය කිරීම සඳහා දැජ්තර සොනන් එඩායිල් ගෙන් විශාල මෙහෙයක් ඉදුවිණි.

1900 ජූලි මාසයේදී එංගලන්තයට ආපසු ඒම සඳහා එඩායිල් සේවා වින් වරායෙන් නැඩ්ජුග්‍රැජ් විඩිජ්ට් වෙම පරෙලාක් හෝම්ස් කරාජ් තරුණු සේවය සඳහා මුළු රුධාම වැඩුණේ “විටන්” නම් මේ නොකාව ඇලදියි. ‘ඒවිල නිවුස්’ පුවත්තේත් යුද පුවත් වාර්තාකිරීම සඳහා දැක්වා ඇති කාවරි විය, තරුණ පුවත්තාපන වාර්තාකරුවකු වූ බරවුම ගැලවීර රෝවින්සන් මෙම හොකාවෙම ආපසු එංගලන්තය බලා එමින් සිටියේය. නැගවේ හමුව අතානත් එඩායිල් - රෝවින්සන් දදමදනා අතර, දැනු-මිශ්‍රත්වයක් ඇයේ විණි.

එංගලන්තයට ආපසු එකුම් පැසු තුළු අතර සුහදුව විභාග කෙටුවුරු විය. 1901 අප්‍රේල් මාසයේදී සොනන් එඩායිල්, රෝවින්සන් සම්ය බවෙච්චා සේවය ප්‍රත්දෘශයේ නිලායුවක් ගතකිරීමට සියේය. එය රෝවින්සන්ගේ උපින්ගමයි. එන්වැඩිර විල්පුවේ මධ්‍යාසාරුවිල විසු සුනාඛ අවතාරයක් මැන පැඳුළු කටයුතාව, එඩායිල්ට මුදින්ම අසන්නාව ලැබුණේ ගැලවීර තෝවින්සන්ගේ දැනී. එඩායිල් සිය මවට යුතු ලිපියක මෙයේ අදහන් වේ.

“අදරණිය අම්මේ, අලේ අපුස්ම පරෙලාක් හොවිස් කරාජ් තරුණු සේවය සම්බන්ධයෙන් මමත් රෝවින්සන් මෙ දිනවල බාවුමුවිර විල්පුව ගැවීමෙන් සාක්ෂි නැත් පෙළුම් හායයක් පමණ ලියා අවසන්. මං සින්න්ස් ඒක හොඳ භාරුරුක් පොනන් වෙවි. මේක හොවිස්ගේ දක්ෂකම විඩිජ්ට් ලෙස දැක්වනාවා. මේය අදහුත නාවිකතාවකට උවිතම වසුනුවේ. මේ ගැන මම රෝවින්සන්ට ගෙයානියි. අපි විල්පුව සුරාභැඳුක්ම 14 ජ්‍යේ පමණ සංවාරය කළා. විල්පුව, හින් හයක් ආයිතකටතු ම්‍යා විශාල ප්‍රමුදයයක්. මෙති කැනින් කැන ප්‍රාග් පෙන්නායික ලිනිසුන්ගේ සොනන් මේ හා ගැල්වෙවිල දකින්න ලැබෙනවා.”

මේ මෙන්ව්ලදී ඔවුන්ට ප්‍රාග් පෙන්නායික ගල්දහා, “මුමිස් පවුන්ව්, පැයිණි වාසභාෂ්‍යක් වූ “මෙට්‍රිපිටි” හහ “සුනාඛ පාද පර්වතය” ගැන අසන්නාව ලැබෙන්න ඇති. විරුද්‍යවීන් ප්‍රාන්තිය භාවනක සිරකරුවන් ගැන ද අසන්නාව ලැබෙන්න ඇති. තම මිනුරා සෑම කැනකටම

Reaching Handshake Only - 11x11 Print



යෙගන ගොස්, රෝබින්සන් සිභුව නොදා මත පෙන්වන්නාකු වුවා නිසැකයි.

සටියන්ස් සහරාලට මුද්‍රාවට පළපාලදීයේ, ඉන් අනෙකුව පොනක් වශයෙන් මුද්‍රණය වෙදැදියේ, ඒ ගැන මෙයෙහිදහන් කිරීමට මොනන් බ්‍රිජිල් අමිතක නොකළේය.

"මමම තරුන්තරයට පදනම් වූයේ එමගුලන්තයේ ගම්මානයක වැඩියන් අතර, පරමිපරා ගණනාස් තිස්සේදාවිත එන පුරුව්‍යාච්‍යායකි. එය මට හෙළිකිරීම ගැන සහ අනෙකුත් ලෘකාද්‍රවලට මගේ කිතවන් ගැලුවර රෝබින්සන් මහඟාට-මැස් සාක්ෂිකාවය හිමිවේ."

1934 දී පමණ රිවඩ් කැබේල් නම් මිහාචාකු එංගලන්තයේ පුවිත්පතකට ලිපියක් සපයීමෙන්කළ මිමුන්සාචාකු ගැන මේ පොරුණු හෙළිකළේය.

සර රිවඩ් කැබේල් 17 වැනි ගොවීරූපයේ බධිවාන් ප්‍රදේශයේ රිවිත්වූ පුදු පරපුරක පුද්ගලයෙකි. මූළු ස්වභාවයෙන්ම විහිපූජු ගතිපැවතුම් නිවු සාර තැනැත්තාත්‍ය විය. 1677 දී මෙය සිදුවූ බවට පැලුස්කේ. සිය බිරිදීයේ යුපලංයාදාව ගැන ප්‍රේරණයාවන් සිටි මූළු, දිනක් ඇයට දරුණු ලෙස පහරදුන්ලත්ය, මූළුගෙන් ගැලුවීමට ඇය රාජියෙම වළවිවෙන් පිටවී විල්පුවාලැස්ස් පලු ගියාය. තම අයේවයා පිට නැගී බිරිදී පුහුමැද හිය මූළු, විල්පුව මැද දී පිහියෙන් ඇන ඇයට මරාදුම්මෙය. මෙය දුටු ඇයේ ආදාශිකිය සුරතලා වූ සුනාඩා, කැබේල් වෙත කඩාපැන්නෙය, සූජු සුනාඩාවට ද පිහි පහර එල්ල කළේය. එහෙත් උං එය යාම්ව පෙර කැබේල් පෙළුවුව ඉරා දමා මූළු මරාදුම්මෙව සුනාඩා සමන් විය.

පුරුව්‍යාච්‍යාය අනුව මේ සුනාඩායේ අවතාරය, ගොකුදයන් හා ගෙවිරයන් උස්සුවුරුන හඩි, වසරු ගණනාත් හිස්සේදී විල්පුව දෙසින් ගම්වායීනට අසන්නම ලැබේ ඇති. එය පරමිපරා ගණනාක කැබේල්වරුන් සිනියට් පත්කිරීමට පමණ්ක්වී ඇතැයි කියාවේ.

ඩාරිලුවර විල්පුව නැරඹීමට සිඛ දඩායිල් හා රෝබින්සන් දෙදෙනා නැවති සිටියේ කොන්ට්‍රල්ප්ලිට් රෝබින්සන්ගේ මහඟදරයි. එහි සිට විල්පුව නැරඹීමට ඔවුන් රෙගන සිය අයේව කරන්නයේ රියුදුරා හැර බැස්කට්විල් නම් විය. ගඩායිල්ප්ල බැස්කට්විල් නම ලැබේන්නට ඇත්තේ මූළුගනි. සටියන්ස් සාක්ෂාත්ව සංස්කාරක ග්‍රින්ස් දේප්ට ලිපියක් ලියන කොනන් සිඛිල් මෙයේ සඳහන් කළේය.

PETER
CUSHING
ANDRE
MORELL
CHRISTOPHER
LEE
• MARLA LANDI

TECHNICOLOR

THE MOUND OF THE BASKERVILLES.

Le CHIEN des BASKERVILLE

ADAPTE LE ROMAN DE SIR ARTHUR CONAN DOYLE • SCÉNARIO DE PETER BRYAN

DÉCORATION, TERRANCE TURNER • PRODUCTION PAUL ANDREW HARRIS • RÉALISATION MICHAEL CANNON • UN FILM DE CHRISTOPHER LEE

40

DE HOND VAN BASKERVILLE

ମୁରୋପାଦେ କ୍ଷେତ୍ରକଣ୍ଠାଙ୍କ ଦାନା ନିଶ୍ଚାନ୍ତାଦ ପ୍ରି
ରତ୍ନର ଲେଲୀ କାଳୀ ଅବିଷ୍ଟ ବିଶ୍ଵପରିଷକ ପର୍ଯ୍ୟନ୍ତରଙ୍ଗେ,
<http://sherlockholmesinvestigations.blogspot.com>

“..... මා ලය කියෙන්වීමෙහිදු ඇතුළු තුළුගන්වන ප්‍රාසරනක කානාවක් රේක පායකයින් විස්මයට පත්තරවන පුදුමාකාර සිදුවීම්වලින් පිරිලා. හැඳුම් එය මධ්‍ය දෙන්නෝ එක ගොන්දේපියක් උඩි. කරාව පළුවෙදි මෙය් නම සමය මෙය් මිනු ග්‍රැෆලිට් රෝඩින්ස්සන්ගේ නම ද ආදාළත් විය යුතුයි. වෙති පායකයින් දක්වන කැමැත්ත අනුව, එය මා විසින්ම ගොනා ලද කරාවක් බවටම සහතිත වෙනවා. නමුත් මූලික අදහස හා වටපිටාව ගැන ගොරනුරු ලුම්බන් රෝඩින්සන්ගෙන්. මෙම ගැනුදෙනුවට කැමැත්ත නම් මෙය් ප්‍රබන්ධවලට මා සාමාන්‍යයෙන් අඩසරන ගාස්තුව විජා විජා දහසකට පවුම 50 ගණන් මට උවමනායි.

නමුත් මෙම කරාවට ප්‍රතිඵලාක් හෝමිස් ප්‍රවිශ්‍ය කරවීමෙන්, කරාවට විසින්ස්ට්‍රුව දෙදුණ ගොනා වහා බවට සැකයක් නැතු. එමෙන් එය පායකයින්ගේ වැඩි අවධානයට උක්වෙටි. කරාව මිලට ගැනීමට කැමැත්ත තරගකරුවන්ගෙන් මා ඉල්ලන ගාස්තුව මෙහෙමයි. හෝමිස් ගොම්බ්ක්ව, එහින දෙසකට පවුම 50 ගණන්. හෝමිස් සහිතව නම් විව්‍ය දෙනුවට පවුම 100 ගණන්. මෙන් වැඩි කැමැත්ත මෙමකටද?”

බැංකවිල් පුහාඩ ගාසර කරාව මුද්‍රාවට විශ්‍රාන්‍ය අතරට ආවේ 1901 අංගේස්ඩුලට් ජ්‍යෙෂ්ඨ්‍යී සහරාට් මිශ්නි. පැහිජන්බාක් ඇල්ලන් පහළට වැට්, හෝමිස් අවුරුදු ගාසර කාලයක් සිස්ලස් “මරණයට” පත්වී සිටියක්, මුහුට තිබු ජනපියක් අවුවක් නොවිය. සුවියන්ට් සහරාට මිලදී ගැනීමට, එහි ප්‍රධාන කාරකාල අසලත්, එංගලන්හාය දුරා පොත් වෙළඳස්ථා අකෘත්. ඉනාදි පොලීම් දක්නට ලැබේය. සමහර පායකයින් සහරාට කළුතාබා ලබා ගැනීමට අල්ලස් දීමට පත්, පොලීස් සිටි බැවි වාර්තාවේ. කරාවට අවසානය දානාගැනීමට නොදුවසිල්ලන් සිටි පායකුග්‍රෑස්, ආමිරහා විසඳෙන ආකාරය පිළිබඳ අනාවැකි ගා තොනායක් උරුකළුපන ඉදිරිපත් සිටීමට පාවත්ගත්. මුහු රේවා ගොනන් මධ්‍යවිල් වෙත ලියා එවිහි. සියුලන් බැංකවිල් ගේ පාරයට පරිසිසන් දීමිස් විශයෙන් පසු පර්මිපරාවල බැංකර්විල්වැනරුහා පුහාඩ පාද හිමිවූ බව එක් අදහසකි. රුනාහි අරාධකරු සෙල්චින්, රෝපර් බැංකවිල් බව කෙටිගොනුගේ අදහස විය.

“මෙවා විස්සෙකාම උලප්පෙශ්‍ය හා ප්‍රෙයසන් විසින් ඉදිරිපත් කරන කාල් උපකළුපන” ගොනන් අඩායිල් කිවේ සිනාමුස මූහුණෙනි.
<http://sherlockholmesinvestigations.blogspot.com>



ಅರ್ವಲೆಕ್ ಹೆಚ್‌ಮಿಡ್

<http://sherlockholmesinvestigation.blogspot.in>



W V

<http://sherlockholmesinvestigations.blogspot.com>

පටුක	
1. සරලාක් හෝමයේ මහතා	15
2. බැස්කටිල් පරමිතරාජ්‍ය සාපය	24
3. ගැටදුව	40
4. සර හෙතර බැස්කටිල්	53
5. කැඩ්සු ඇන්ඩපාදා	73
6. බැස්කටිල් මක්දිරය	88
7. ලෙරියිටි නිවාස් ජෙරෙපල්ටන් දූල	102
8. අදාශතර වෛවිසන්නේ අලමුවැනි එරාකාව	125
9. අදාශතර වෛවිසන්නේ දදුවැනි මිසුන්ව - විල්දුවෙනි ආභල්යයක්	137
10. අදාශතර වෛවිසන්නේ දිනැමපාමන් උප්‍රවා ගක් සකාච්	163
11. කද මුදෙන් සැකුලී දන් මිනියා	178
12. විල්දුවෙනි පිදුවූ අරණය	200
13. දැල් දැමීම	220
14. බැස්කටිල් රයුරු බෙලා	242
15. ආපසු හැරි බැස්කටිල්ක්	260

Padding Purpose Only. Not For Print.





පළමු පරිවිශේදය ඡරලොක් හෝමිස් මහතා

ඡරලොක් හෝමිස් මහතා උදෑක්ෂාධ කණුමයේ සේ ප්‍රමාද වී ඇවිච්චන්නායි. මූලු මුළු රාජීයම කිදි තෙක්ලමා ගතකරන අවස්ථා ද ඇත. එහෙත් මෙදිනා නම් මූලු උදෑසනින්ම සේ මේසයට වාචිවි සිවියේය. කැලින් ආ රාජීයයේ අං නිවිකට ආක්‍රිතින්නායු, සම සැරයටිය අමතක විමින් අප නිවිසේ දමා ගොයේ තිබේය. ගිනි උදාන අසල වූ කළාලය මතට වී මම ඒ සැරයටිය පරිස්ථා කර බැලුමි.

ඉතා හොඳ වර්යයේ ලියයින් තහැ තිබු සැරයටියේ මුදා ගෝලුකාර තැබියස් ගත්තේය, මෙය "පිනු ලෙයර" තමින් හැඳුනුම්පූඩු සැරයටි වර්යයයි. රිහිලුම්පූඩුව නිසට පහලින් අගලක් පමණ පලද් වූ රිදී පරියයේ විය. රිහිලු ප්‍රාග්ධන කැටයම් කර තිබේයි.

"CCH හි මිතුරන විසින් දේම්පිස මේටිලර M.R.C.S මහතා වෙත පරිභාෂා කුරා උදා 1884"

එය මොළයේ විවිධ පර්‍යා කාලදී පොදුගලික පෙන්වන වර්යයකු අත දිකින්නට ලැබෙන තාලුයේ සැරයටියයි.

"හොඳයි ව්‍යාචනය්. මොනවද මබ ඔය සැරයටියන් හොයාගත්තේ?"

වෙශ්ංකලීඩ් රුදර බිජ්‍යා

හෝමිස් අසුන්ගෙන සිටිළය, මා සිංහී ගුයාදා පිටුපස භරවාගෙනයි. මා යෙදී සිටියේ කුම්භ වැඩපුත්තාකාද යන්න, මහු දැනගත්තේ කෙනෙක්ද?

“මා කරමින් හිටි දදය ඔබ කොළඹමද ඇතාගත්තෙක? මා හිජාත්තේ සිංහ ඔබට පිටිපස්සාත් ඇස් දදකත් ඇති” මම කිවිවූම්.

“රූහම නැතත් හොඳුන් මාපදාමු රිදී කොටපි පෙශ්විවියක් මා ඉදිරිපිට කියෙනවා” මහු කියා, “මට හියන්න වෛවිසන්. අපේ අමුණාගේ සැරයටියෙන් මොනවද මධ්‍ය තෝරුම යන්නෙක? අපේ අවාසනාවට මහුව අපට හමුවූන් නෑ. ඒ තිසා මහු මෙහේ ආවෙ මොන උච්චනාවකටද කියන කරුණ අමි දැන්නෙන් නෑ. ඒ හින්දා මේ වෙළාවට ඕනෑම හරිලාභුදුයන්. ඕනෑම ප්‍රේක්ෂා කරල මට ඒක ආයිතිකාරයා ගැන කියන්නු”

මෙයේ මිත්‍රයා මෙවැනි දේ පරීක්ෂා හිටිමටදී යොදන පුම, මම හැකි කරමින් අනුගමනය කළුම්.

“මට හිජාන හැඳියට” මම කිෂාවූම්. “දායාර මෙටිමර, ඔව්දා වියෙනියේ සාර්ථක වූත් වියයුතු කෙනෙක්. මහු තමන් ආයුධ කරන අය අතර ඔගාරවුව පාහුප්පූ පොලනාක් මෙවැනි තානාගයක ලැබේමෙන් ඒ බව පැහැදිලියි.”

“බොහෝම හොඳයි” හොඳුම්ස් කිය. “විශිෂ්පිති”

“මා හිජාත්තේ මහු වැඩි වියයෙන් ගම්බදව පෙවිදත වියෙනියේ ඔයදිල ඉන්න ගකනෙක්. රෝමින් පරීක්ෂාවට සැංසනා කරමි පයිජ්ම යන කෙනෙක්”

“අයි රූහම කිවිවා?”

“මුළුන් බොහෝම අලංකාරව් තිබුණු එකත් වුණක්. මෙක බොහෝම පාවිවිටි වෙළා දියෙන්නවා. කොයි කරමක් එසේ මෙසේ වැදිල තියෙනවද කිවිවූන් නාගරුඩා තැව්දාවරයෙක් මෙක අරයෙන තියා කියල මට තා තීත්ත්තා අමාරුයි. මෙක යට කොළඹිටේ තියෙන ගන්කම් යකුඩි විළුදු හොඳටම ගෙවිල ඩිජින්. එකෙන් පෙනන්නේ මහු තිතුර ඇවිදින ගකනෙක් කියන එකයි”

“ඉතාම තිවැයිදියි”

“රූහයට මෙක කියෙනවානේ CCH හි මිතුරන්ගෙන් කියල.” මම කිවිවූම්. “මම ‘H’ අනුරෙන් කියන්නේ Hunt යන විවෘත විය යුතුයි. ඒ කියන්නේ විශ්වාස්ය සිංහ දඩියමේ යෙදෙන මිතුරන්ගේ සංගමයක්. මෙටිමර එමක මිතුරන්ට ගලා පෙවිදත අංගයන්

මෙමකක් හරි උපකාරයක් ක්‍රිලා පේඛ්‍රනාත් දුරටති. එක අයය කිරීමට රේ මිතුරන් මේ සැරයටිය මහුව තැබි ක්‍රිලා වෙත්නත් ඇති”

“අභේතමයි වෙශ්‍යාචන්. මෙහි වෙන්දාත් විභා දක්ෂයි” හෝමයි කිවේ පුවුව පිටිපසට තැල්පූජාව දූම්වැටියක් දැල්වා ගනිමිනි. “මගේ පරික්ෂණ විස්තා ඉදිරිපත් කරදී මෙ, වෙත් දක්ෂතා ගැන බොහෝම අඩු තැක්සේරුවෙනුයි නොරුහෙන්නේ. මෙහි හිතවිස් මිතුයා, මධ්‍ය දක්ෂතාවය මේ අයය කරනාවා”

මෙහේ සිංහ ඇක්වුලයි අපමණු ප්‍රේමියනි. මුට බෙර කිසිදාක මෙවැනි ඇගයීමක් මහු වෙනින් මට ප්‍රසාදන්නට ලැබේ තැක්. හෝමයිගේ පරික්ෂණ කුම හාරිහා මකාව, මට සාරුරකා ප්‍රතිරිල ලැබේ ඇතැයි මහුම පවතයි. එය මට ඇතිමානයට කරුණාකි.

“ඉත්පසු සැරයටිය මෙහේ අයිතිත්තන් තොමියි, එය පරික්ෂා කිරීමට පටන් ගත්තන්ය. මද මව්‍යාවහින් ප්‍රශ්න උප්පෙන් කාවයක් අතට ගත් මිහු කටුවෙන් වෙන් සිරේයි. එයින් ලැසුණු ආමල්කයෙන් සැරයටිය පුක්ෂම ලෙස පරික්ෂා කෙලේයි.

“ඉතාම සිත් ඇදහන්නාපුදු ඇරුණු; රේඛා බොහෝම සරලයි” මහු කිවේ ආපසු සෝජාව ඇවිත පැමිණ විහු කැමිම තැනින් හිද ගනිමිනි. “අභේතන්මි- මෙකෙ තවත් ලක්ෂණක් දක්නත් හිඳෙනවා. රේඛා අපට යම් යම් හිගමනවිල්පි පිළුවෙන්න දුරටති”

“මට මෙමකක්වත් මග හැඹිලදී? මේ හිගන්නෙන නෑ සැලකිය යුතු කිහිවක් මට මගහැරන්න ඇති හියලු?” මම ආචිමිබරයෙන් ඇවිසුවෙමි.

“මට කියන්න සාන්ඡාවුයි පාරාවසන්. මෙවි හිගමනයන් බොහෝමයක් වැරදි සහයතායි. මේ කිවිදි ජෝද මධ්‍ය ප්‍රකාශවලින් මායම උප්පෙන්නයක් ලැබුවා හියලු? අවිංකව කියනවා නම්, මෙට වුණු වැයදීම විලින් මාන්ත්‍රියදී යැක්තට යොමුවූණා.

මෙම වෙශ්‍යාවෙහි මෙහි සැම්පූර්ණයෙන්ම වැයදින් නැහැ. මහු ගම්බද ඔව්‍යාවරයෙන් බව හටි. මහු බොහෝම් ඇවිදින කෙනෙක් කියන රිකත් ඇභේත”

“එමහනාම මා හිරුයදියි?”

“ඒ කරම දුරට හිරුයදියි”

“ඇයි ඉතින් එපමණයි තන් කිවුණු?”

“නෑ මෙහේ හිතවිස් පෙවාද්දා” හෝමයි කිය. “ඊට විභා ඩුගක් කාරණා කියනවා. උදාහරණයක් වියයෙන්, වෙව්ද්‍යවරයෙකුට

කැංගක් ලැබනවා තම්, එක මුළුවුලුත්ත් වෙන්න පුරුවනි. දඩියක්කාරයින්ගේ සංගමීයකින් ලැබනවාට වැඩිය. එලයට රෝහලකට ඉදිරියෙන් "CC" අකුරු දෙක කියනවා නම්, එකෙන් හැඟවෙන්නේ "වාරිං ග්‍රෑස් ජෝද්?"

"මම කියන දේ යටි ඇති"

"මට. අපට හිතාගන්න පුරුවන් රේ මූල්‍ය තමයි" හෝමස් කිය. "ලුපකළුපනයන් සඳහා මුළුව පාදුභාම් හැඳියට එය ගෙවාගමු. එවිට අපට හැකිවනවා මේ ගනාදන්නා අමුත්තා ගැන කවස් කරුණ යෙක් හොයාගන්න."

"CCH කියන්නේ වාරිං ග්‍රෑස් රෝහල කියල යිතුවේ. වෙන මොන නිගමනවලටද අපට එන්න පුරුවන්?" මේ ඇයිමි.

"මේ ගෙවාදායන්නා සූම මම මුද්‍රාන්ත්වාන් වෛවිසන්? එවා උදවිකරගෙන උත්සුහයක් කරන්න"

"මට නා හිතන්න පුරුවන් එකම් දෙයයි. මේ මහුප්සයා ගමට යන්න කළුන්, නාගරුදාව පෙරිදා වැන්තියේ යෙදිල ඉදෑල කියනවා"

"මට නා හිතෙන්නේ අපට මේ ව්‍යාපෘතින් පුරුවන් කියලයි. මා කියන පැස්තෙන් රේ ගැන හිතා බුලන්න. එහාට්ටින් අතින් මේ වශයේ කැංගක් පිරිනැමන්න පුරුවන්, මොන් වශයේ අවස්ථාවකදීද? යහාට්ටිවා කැවුරුක් එකතුවෙලා විවින්ගේ හොඳු හිත පෙන්වන්නේ මොන වශයේ වෙලාවකදීද? අපට හිතාගන්න පුරුවන් එක දෙයයි. ඔහුන්තර මෙවිලිප් වාරිං ග්‍රෑස් රෝහලේ සේවයෙන් අස්ථ්‍රීණ. එ පොදුගලික පෙවදා සේවයක් අරඹන්න. වහුව තැංගක් පිරිනමල කිහිපා බව අපි දන්නාවා. නාගරුදා පෙවදාකමන් ගම්ම වෙදාකමකට මාරුවෙලා කියන බවත්, අපට විශ්වාස කරන්න පුරුවනි. එහෙනම් මේ කැංග පිරිනමන්න ඇත්තේ කොයි වෙලාවෙද? තැංග පිරිනැමුවෙන් නාගරුදාන් ගම්මඟාව දැඟැලියි සිංහ පුරුයි. එස් නිගමනය කිරීම රේ කරම් දුරදිග ගැලීක් ගනාවෙයි. එහෙම ජෝද්?"

"මට. ඇත්තෙන්ම එය විය හැකියි"

"මිත කටයුදාත් කළුපනා කළුපන් මිතට මේ කරුණක් විව්‍යායන්න පුරුවනි. මොකකදු? මිහු මේ රෝහලේ ඇවිදා මණ්ඩිලයට ස්ථිර පත්වීමක් ලබා ගොනිමුණු බව. එහෙම කනාතුරක් සිංහා නම් මිහුගන් ප්‍රතිකාර ගන්න පුරුදු වුණු රෝහින් සැංහනා යෙනාක් මිහුට සිටිනවා. එහෙම සේවනාක් පොදුගලික වෙදාකමය් පටන්ගන්න, ගම්බද පළුත්තකට යන එකක් නා. එහෙම නම් මොකකදු

මහුව කිවුණු තනතුර? මෙය සිමැනුසිකා මෙවදාචවරයෝගු මට්ටන්හා ඇති. ඒ කියන්නේ පේන්ත්ස් මෙවදාච සිංහලයෝගුව විඩා මදක් ඉහළයි. සැරයටේ සඳහන් අවලා නියෙනවා, රෝහලෙන් අස්ථි නියෙන්නේ අවුරුදු පහකට කැඳි බව. එහෙකාව මැදිවියේ සිවිනා පැවුල් මෙවදාචවරයෝග් කියන මෙම නිගමනය, සූලගේ පාරි යනවා. මෙය සිහාවත් මිශ්‍රයා. එහෙකාට එස්නාට් එන්නේ කුවිදු? එකුනට එන්නේ වයසින් අවුරුදු කිහිකර අස්ථි පුසර්තා මිශ්‍රයිලි කෙනෙක්. මහු දියුණුවේමට දැඩි ආයාවනින් ඉන්නා කෙනෙකු ගොමෝයි. ඒ වියෙම කරුණු කාරණ පහසුවෙන් අවශ්‍ය විනා පුදුණායෝග් මෙහුව ඉන්නවා සුරතල බල්ලක්. උග් මැස්ටිං විස්මයේ, බල්ලකුට විඩා කුඩායි. නාමුත් වෙරියිර වර්ගයේ සුලකුව විඩා ලොකු බව දැන විගයන් කියන්න පුරුවනි.”

මහුගේ ඒ නිගමනය ගොනෙහි මෙහේ සිඳී වියවාසයෝග් ඇති නොවිණි. එබැවින් මට සිනා පහසු ටය, සූවපහසු අසුළෙන් පිටුපසට ජේත්තු වූ හෝමයිභාල පයිත්තෙයෙන් දුම් විලුපු පිට කෘෂිය.

“මබ කිසු කරුණුවල අන්තිම හරිය නම් නිවැයදිද කියල බලන්න මට කුමයෝග් නෑ” මම දියුවමි. “දේ තුනෙක් මෙහුව් ගුකියාවට තරානිරමයි වයසයි හොයාගැනීම් එවිටර අමායුලවින්න නෑ”

මෙයේ මෙවදා පොක් ගබඩා කර කිවු රාක්කාමෝයන් මම, “මෙවදා නාමාවලිය” නම් පෙන්වය ප්‍රතිඵල දැනෙන එය පෙරලා බැඳුවෙමි. එහි මෙවිමරලා බොහෝ දෙළනාක් වූහ. එහෙත් අමර් අමුත්තා විය ගැකිව කිවුණේ එයින් එක් අයෝගු රෙඛී. පොන් සඳහන්වී කිවු අදය මම ගබදු නායා කියවිමි.

“මෙවිමර, පේන්ඩ, එම්. ආර්. ඩී. එස් 1882. ම්‍රිමිපන්, බාවිමුවර, ගේලවාන්. 1882 සිට 1884 දක්වා වාරි. ගොන්ස් රෝහල් නොවායික ගලුව මෙවදා. සංසන්දනාක්මක විශ්වැනි ජ්‍යවදා විද්‍යා ස්කේන්නරේ මෙහු කිසු පිටියකට ජැක්සන් සම්මානය දැනු ගැනෙයි. ව්‍යාධි මෙවදා විද්‍යාව පිළිබඳ දැවිචින් විද්‍යායනනයේද සාමාජිකත්වය දරයි. ලියු ලියි; “පරිණාමයයේද නොයැලි අනිශ්චිත වූ සමහර ගති ලක්ෂණ” (1882 ලැංසයට) “අප දියුණු වෙමින් සිවින්නොමුද?” (මනෝ විද්‍යා සහරාව 1883 මාරුතු). ම්‍රිමිපන් ගොන්ඩල සහ හයිබුලෝ ප්‍රංශ සඳහා ප්‍රාග්ධිය මෙවදා නිලධාරයාය.”

“අර දියෙකාරයින් අඟ්‍රේල් සැංගමය ගැන සඳහනෝග් නැහු මන්ද විවාහයන්?” මහෝම්ඩ් මිමසදේ එහෙගේ මෙහුවට දෙකාර සිනාවක්

නැඟිණ. "ඒ වූණක මත පිළිතු අපුරින්ට ගම්බද පෙවිදුවරයෙක්. මෙයේ නිගමනවලටත කාධාරණයක් ඉටුවලටා තියෙනවා.

මේ ලෙසකයේ නැඟිබාගේ ලබන්නේ මිශ්‍රයිලි ගකනෙකු පමණයි. පොදුගලික වෙදකම්ක් උජ්ඩිනයේ අරඹන්නේ නැභුව, ගමට යන එළකන් පෙනෙන්නේ මොකක්ද? මිහුට පෙවිදු වියැඩියෙන් ඉහළට නැඟිමේ ලෙසු ආයාවක් නැංශුලතට අමතකාවෙන පුදු ගකනෙකු බව? කාමරයේ පැයක්ම රැඳිල සිටියා දියුණු, මිහුගේ ආයන්තුක පත්‍රය තියල යියේ නැභුලෙන්. ඒ වෙනුවට දම්ල තියේ සැරයටිය."

"එකඟාව මිහුගේ බල්ලා ගැඹු ගකාභාමද ඔබ මිය කරම් විස්තර කිවිවේ?"

"ඒ බල්ලා කමන්ගේ ස්වාමියාගේ සැරයටිය, කමට් දත්වලින් අල්ලාගෙන, එය එහා මෙහා ගෙනිලින් තියෙනවා. මේ බලන්න, උගේ දත් පාරවල පැහැදිලිවම පෙනෙනවා, දත් පෙළි දෙක අතර දුමරන් මොකක්ද අපට යන්න පුරුවන නිගමනය? උගේ හස්ක මධ්‍යම ප්‍රමාණයේ එකක්, වෙරියු එකකුගේට වඩා ලෙසුයි; මැස්ටරිෂ් වර්ගයේ එකකුට වඩා තුඩායි. උ මොකක් තියලද එකඟාව අපට සිතන්න පුරුෂීන් වෙන්ත්ත්..... මහෝ! උ අප්‍රේමරු ලෙසම කියන ජ්‍යෙෂ්ඨී වර්ගයේ බල්ලඩ්"

මිහු අපුනෙන් නැඟිව ඉහළ පහළ ඇශේද්දේක, මිලයට රැන්ලය අසල නැවති ජන්ලෙයන් ඉවත බැඳු සිටියෙය. මහන් වියෝගයකින් මිහු පැවැසු අන්තිම කරුණ යැනා, මැඩිකයට පත්වී මම බලා සිටියෙමි.

"මෙය කිහිවත් මිහුයා" මම කිවෙමි. "මබ ගකාභාමද ඒ කාරණාව මිය කරම් වියෝගයෙන් කියන්නෙන්?"

"වියෝගයෙන් කියන්නාදී? මේ මොඩොන් මට උව පෙනෙනවා අපර ගයදරට පිවිශ්ඨන් තරජපුව මත, ඇශේදනවා නේද උගේ අධිකාරයා අපර සිනුවූ තුදා කරනු ලබ? වොටිසන්. මන්න මෙනැතින් නැඟිවලා දත්ත නම් හිත්ත්ත වත් එපා. මෙනැතා රැදි ඉත්ත කියලා ම. මටට ආයාවනා කරනවා. මිහුක් ඔබ විශේම පෙවිදුවරයෙක්. ඔබ මෙනැතා ඉඩිමෙන් මෙයේ වැඩිකටපුතු වලට උදවී ලැබෙන්නත් ඉඩ කියෙනවා, මේක ගකනෙකුගේ දෙදිවයේ අපුරු මොඩොන් වොටිසන්. මැස්කර මෙටිමර තරජපුවේ ඉහළට නැඟින අඩි ගෙදිය ආපට ඇශේදනවා. මිහු එන්නේ භාද්‍යකටද නැඟිනම් නාරකකටද කියන කාරණය ඇඩි දන්නේ නැ. දැස්කර මෙටිමර විද්‍යා ද්‍රෛෂ්‍යයේ විද්‍යාපිතක්. අපරාධ ස්වේච්ඡායේ වියෝගයෙනුයෙකු

වන ජර්ලොස් හෝමියිගේන්, මොහවිදු මහුව දැනගත්ත උච්චනා වෙලා කියෙන්නේ?..... ඇදු ලට එන්නා"

අම්ප අමුත්තා කාමරයට ඇතුළු විය. මහුගේ පෙනුම දුටු මම තරමක පුදුමයකට පත්වූ මයි. එට සේදුව පිහුව කිවුණේ මා දකින්නට බලාපාරාගාත්තු වූ ගෙවිදා ටරයෙකුගේ පෙනුම නොවේ. මා දැකීමට බලාපාරාගාත්තු වූ යියේ සාමාන්‍ය ගම්බද ගෙවිදා ටරයෙකුය. එහෙත් මොහුට කිවුණේ එට ඉදුරාම චෙනුයේ පෙනුමයි. කොට්ඨාස උස පිරුරක් තිබු මහ මදක් ඇශායැයි සිටියේය. අය රැඟුම් ප්‍රතික්ෂාකාරී දෙනෙත් වෙළට ඉදිරියෙන්, මහ එන්වන් යාම්ප සහිත උරුස් යුගලක් පැලද සිටියේය. මහුගේ දිග තාක්ෂණ ඉදිනියට නොහා නිසුම්ණ්, ඇරුදු හොටයක් විලයිනි. ගෙවිදා ටරුන් අදිනා සුදු පැහැනි පිටකඩායකින් සැරසි සිටියද, එය මදක් තිළිට බැවු මම දුනුවෙමි. දිග කළක් පාවිචිව කිරීම තිසා, කළිසම් රෝද ගෙවී ගොස තිබිණි. හෝමියි අයේ කිවු සැරයටය දුටු වහාම, ගෙවිදා මෙරිමර ඉදිරියට දුව ආවේ ඉමහත් සන්නේත්තයෙනි.

"මට භරිම සකුවැයි" පිහු කිය. "මෙක අමතක වෙලා කියේ මෙහෙදා, එහෙමත් තැන්නම් තැව් කැඩුවා කාරුයාලුලදී කියන කරුණක් මට අමතක වෙලා කිවුණේ. මය තාරයටද මට මුළු ලේඛයක් විවින්වා. එක නැතිකරගත්ත් මා, කොඩාමට්ටිත් කැමැති නා"

"එක මධ්‍ය ලැබුණු තැයැගක වේන්නැති?"

"මට මහත්මයා"

"වාරි. පෙනුයේ රෝදලෙන්?"

"මට. මගේ විවාහය වූණු වෙලාවේ. මගේ මිනුරන් දෙදුන් දෙනෙකුගෙන"

"ඡා ඡා! එක වැරදියි" හෝමියි සිළවී බලාපාරාගාත්තු කඩවූණු විලාසයයෙනි.

"මොකක්ද මහත්මයා එක කියෙන වැරදිදද?" දෙස්කර මෙරිමර විමසුවට පුදුමයට පත්වය. මහුගේ විස්මයට පත් දෙනෙත් උරුස් ප්‍රහැල් විදුරු ඇඹින් අප දුටුවෙමු.

"නැහැ නැහැ. මෙය ලැබුණ් මිබේ විවාහයේදී කිවිවාම අප කළ තිගමන කිරීපයක් තමයි වැරදි තිබේ"

"..... මට මහත්මයා. ම. විවාහ වූණා. මගේම ගෙදරකට වෙලා තීවිතයක් ඇරීමේ අව්‍යාප්‍ය මට දැනුණු. ඉතින් ම. රෝහලෙන් ඉවත් වෙලා කියේ පෙරදාගලික ගෙවිදාකමක් අර්ථන්න"

"හරි හරි. බලාගෙන තේයාම අපුණු අවශ්‍යවම වැරදිලත් නෑ" හෝමස් කිය. "ඉතින් රේම්ස් මෙට්ටිලප් විශේෂය....."

"නැහැ නැහැ. මං සාමාන්‍ය ඔවුන්ගේ විශේෂයක් පමණකි. මට වියන්ගේ එම්. ඇස්. සී. එස්. උපාධිය පමණකි"

"ඇකාලයාම වුණු මෙට්ටිලප් විශේෂයක් තුවුණු හියෙන ලක්නාක් කියලයි මට පෙනෙන්න" තොටීම් කිය.

"මම විද්‍යා ලෙස්කයේ යැඩිදුන්නාත්. අප තවමත් හරි නැටි අනායදුනාන විද්‍යාව නුම මහා සායරයේ මා යැරිසරනවා. එකි වට්ටරෝල් ඇඩා බෙලිකටු එකඟු සරඟ්නොට් කිම වඩාත් නිවැයදියි.

මං මෙට්ටිලප් සාර්න්ගේ පර්ලාමුන් උස්ම්ස් මෙට්ටිලප් මහත්මයා සමග කියා මං විශ්වාස තුරුතාවා....."

"මට. මෙට්ටිලප් මෙට්ටිලප් හිතවත් මිනුය දෙළඹ්තර වොටිසන්"

"මෙට්ටිලප් හමුවීමට ලැබූම ගැන මා සැන්නේ ඇඩා මහත්මයා" මෙට්ටිලප් කිවේ මා දෙකට භැංගමිනි. "මිශ්චි මිනුයාගේ නම සඳහන් වෙන වේලාවලදී මෙට්ටිලප් නමත් නිකං කියුවෙනවා."

මෙට්ටිලප් සුවිශේෂ පරුණුවූ, මෙග් සිත තදින්ම ඇදගන්නා කරුණක් හෝමස් මහත්මයා. අපි එවාලිංඡා දෙගලික් නමින් හදුන්වන දිගු හිස්කබලක් මිටට නිශ්චිතු හිස්කල මං හිඹුවේ නෑ. ඒ විශේෂයි මෙට්ටිලප් ඇඩිනැමට යටින් පිහිටා ඇති අස්ථියේ වර්ධනය, මෙට්ටිලප් කබලෝ පාර්ශ්වීක සහාල අස්ථි දෙකට සම්බන්ධ මෙන් ආරය සුවිශේෂ එකයේ විය යුතුයි. ඒක මත මෙග් ඇයිල්ලක් දුවටා බැලිම ගැන මෙට්ටිලප් නැහැ නේද? මානව විද්‍යා ප්‍රකාශාගාරයකට, මෙට්ටිලප් සිස්කබල ඉතාම අපුරු විටිනා විස්තුවක් වෙති. කවිතා හරි ද්‍රව්‍යක එය ලැංඛිත තුරු හිස්කබලල් අනුරුවක් හරි ලැබෙනවා නම් හරිම ප්‍රශ්නයේදනවත්. නාරක අදහසකින් කියනවා නොමෙයි; මහත්මයා මෙට්ටිලප් සිස්කබල-මුණා; මෙග් හිජේ ඇඩින් ඇයිල්ලක් ප්‍රකාශ ආයාවක්."

අපුනාක හිජේන්නා මෙන් සෙවීම්ස් අස්ථි අමුත්තාට සංස්කෘත කළේය.

"මෙග් ස්කේන්සුය-ගැන මං-ලැන්න්දුවික් දක්වනවා. ඒ විශේෂ මිට්ත මිට්ත ස්කේන්සුය ගැන දැඩි උන්න්දුවික් දක්වන බවයි මට පෙනෙන්නා. මෙට්ටිලප් සිස්කබල් මෙන්න් මෙම බව මට කිවහැකියි. ඒ මෙට්ටිලප් ප්‍රශ්නයේදනවත්. එයින් එකත් දැඩිවා ගත්තට අප්ප විරුද්ධියාවක් නැහැ"

අපේ අමුජනා සභුරා ක්‍රිඩ් කෙටිවූ දිගු ආකීලි ඉතා වේගයෙන් කඩිසරව ස්ථියාත්මක විය. හෝමිස් රේ දෙස බලා සිටියේ අතියි උනන්දුවකිනි. මහු අනුතිලිමදී සාමාව ඇරුණුවටිය.

"මහත්මයා, ඔබ මෙයේ නිවිකට පැමිණිමෙන් මට සාල් ගොරවයක් රියෙ යේ අදත් මෙම ආව්ව මෙයේ හිසකත්ල පරික්ෂා කර බලන්න නොමේ කියලයි මට හිඳෙන්නේ?"

"නැහැ මහත්මයා" ලෝකීලදා කිය. "ඒක මට ලැබුණු අමකර වාසියක්. මට ඉතාම අසාමාන්‍ය, - රේ විශේෂ බිරපතාල ගැටුපුවකට මුහුණ දෙන්න සිදුවෙලා, හිඳෙනාවා. එකි විසඟාගන්න තරම් ප්‍රායෝගික මිනාසක් වට් නැහැ, නමුත් හෝමිස් මහත්මයා, මෙවැනි දෙයක් විසඳුන්න භැංකි එකිනේ නිශ්චිත බුද්ධියක් ඇති, පුරුෂපයේ අංක දෙකට් ඉන්න බුද්ධියා ඔබ බුව මට විශ්වාසයි. ඉතින්....."

"හැබුවා? අංක රුකට් ඉන්න බුද්ධියා කුවරුයි කියලද ඔබ කියන්නේ?" මෙයේ මිහුයා විමසුවටත රෙම්ඛීම් නොරිස්පුම් ජ්වරයකිනි.

"විද්‍යාභූභාව් හිතා කෙටෙනාකු අංක එක ලෙසට, බරතිලෙන් මහත්මයාව තෙරු ගනිමි"

"එහෙම නම් මිලේ ගැටුපුව යැතා මුත්ත් මහුව හැමුවෙලා බුද්ධිවාස් තරකද?"

"මහත්මයා, මි කිරීමට විද්‍යාභූභාව් මිල්ලනා කරන කෙටෙනාකු ගැන. රේ වුණත් ප්‍රායෝගික් දිහා ප්‍රායෝගික්ව බලා ස්ථා කරන කෙටෙනාකු ඇත්තෙම් රේ ඔබ. ප්‍රායෝගික අංශුලයන් ඔබ කිහිපෙනාකුට ඇදවැනි වෙන්නේ නැතු මහත්මයා නොදැනුවත්කමින් මා අතින් මිලේ සිරිදිවිමක්....."

"බොඟාම ස්වුල්පයක් පමිණයි" ඔහෝමිස් කිය. "මෙවැමර ඔදාස්තර මහත්මයා, මි හික්නවාමටත්ත් අනා මනා කරා නොකර අපි කෙළින්ම කාරණයට පිටිපුලෙක්නේ ගෙවාදි කියලා. මෙයේ උදවී අඩුගෙ මොන ගැටුපුවක් සම්බන්ධයන්දී? රේක මට සරලව විස්තර කරන්න"



දෙවින් පරිවිෂේෂක මිස්කව්ල් කරමිතරාවේ යාචනය

"මෙයේ සාක්ෂුවේ හිඳෙහුවා ලියවීල්ලක් තදාක්තර මෙටිලර් ක්‍රාමව ඇරූණිය.

"මබ මාමරයට ඇඟුල වෙදැම මං රුඩු දුටුවා" හෝමිස් හිය.

"රේක ටබාජාම කාලයකට පෙර අතින් ලිං ලියවීල්ලක්"

"දහංවිත්නි ඩියවිජ් ලිපු එකක් විය යුතුයි; හැඳුනී එය විවතික ලෙස ගැනුපූ එකක් නොවේයි නෑම"

"මබ කොජාම්ද මහත්මියා මිය තරම කාරණ නියන්නෙනා?"

"මබ මා සමග කරාකරණ-අනුලුදු-මධ්‍ය ජේ ලියවීල්ලලේ කොටසක් පෙනුණා" හෝමිස් හිය. "මෙයේ පරීක්ෂකාරී බැලුමට අසුතුවෙන්, ජේ ලියවීල්ලලේ අභාසක හෝ දෙකක ප්‍රමාණයක් පමණයි. එය ලිපු කාල-විකවාඩුවා අඩුරුදු දහයක සිවාවියේ බුල කිමට විශේෂයෙකුට හැකිවිය යුතුයි. එමහම කියන්න බැරි නෑම මහුගේ දැනුම අඩුපාඩු සහිතයි. ලියවීලිවල කාල-විකවාඩු නිශ්චිත කළ යුතු ආකාරය ගැන මම පොත් පිංචක් පියා තිබෙනාවා. සමහරවිට මට එය කියවිල්න ඇති. මම නම් නිශ්චිත තරේන්නේ මින් 1730 දී රමණ ලිපු එකක් කියලා"

"අවුරුදු හරියටම ක්‍රියාවා තැම් 1742" හි දෙදාස්තර මෙරිමර ලියැවිල්ල කඩායේ ඉදිරි සාක්ෂුවෙන් එම්බට ගත්තේය. "බැජකවිල් පවුල් මෙම ලියැවිල්ල මට සාරුදුන්නේ ආර වාල්ස් බැජකවිල්. මිට මාස තුනකට පමණ අයර මූළු වෙෛද්‍යනාක ලෙස හදියියේ මියහියා. රේකන් මුර බෙවෙශ්ඨායර ප්‍රාජ්‍යතාම කැඳිමෙම පත්‍රුණු. මූලෝ පොදුයලික හිතවින්ම මිනුයා ප්‍රාජ්‍යතාම මෙම. ඒ විශේෂ මූළුයේ පෙවිදා උපදේශකයා මූණක් මා බව සිංහ ප්‍රාජ්‍යතාම සැඳුමෙන් පැවතින එකක් නොවේයි. මූළු ඉතුම මුද්‍රාදීමත්. ඒ විශේෂ ප්‍රායෝගික විදියට හිතන ගක්කනක් අභ්‍යන්තර මූළු කරුණු කාරණා සැහැල්පුවෙන් බාරගතනා එකනාක්, මූණක් ඒ වෙත්. ඒ මූණක් මෙම ලියැවිල්ලේ අඩංගු කරුණු නැති, මූළු බොහෝම බෙරපතාල විධියට බාරගතනා, විශ්වාස පාලා, අම්භ්‍යා ප්‍රාජ්‍යතාම මූළුයානයේ මූළුණ දෙන්න වෙත ඉරණම ඉතා අව්‍යාපනුවෙන් එකක් එවෑම් හියලා යාර වාල්ස් අනුමාන කළා. මූළු එයට හිත ප්‍රාජ්‍යතාම සිටියේ. අන්තිමෙදී මූළුට මරණයට මූළුණ දෙන්න පිදුවුණුන්, එවෑනි අව්‍යාපනාවන් ආකාරයටමයි" අත ඉදිරියට දිගු තෙවාට ලියැවිල්ල යේ ගෙවීම්ස්, එය තම දැනුවා මත තාබා දීග හැරියෙයි.

"මෙයාද පරිස්ථාවෙන් බලන්න අදිශ්විධන්, දිග න අකුරන් නෙකි න අකුරන් මෙහි යොදානුමයන හිබෙන්නේ මාරුවෙන් මාරුවට. ලියැවිල්ලේ කාලය නිර්ණ්‍ය කරන්න, මට ප්‍රයෝගනාවන් වූ කරුණුවලින් එකන් ඇත්" මූළුයේ උරහිසට ඉහළින් මම ඒ ලියැවිල්ල වෙත දෙනාක් යොමු භාවුම්, එය සහපැහැයට හැඳුණු දේවිරුණ වූ ලියමනක් විය. එහි ඉහළින්ම "බැජකවිල් මිනිදිරය" යුතුවෙනුයේ, එට පහළින් ලොකුවට "1742" යන්න ද පදනාන් වි හිඳිනා.

"මෙක මොකන් පරි ප්‍රකාශනෙන් විඥ්‍යයි පෙනෙන්නන"

"මිටි, මෙක බැජකවිල් පවුල පිළිබඳව පර්‍යාප්‍රා ගණනක් හිසේය පැවත එන කරාවක්" මෙරිමර හිය.

"නමුන් මා හමුවීමට ඔබට උතුමනා මූණේ මෙහෙම දෙකට නොවේයි නේද?" හෙමිස් ඇශ්‍යිය. "මං සිංහලේ මෙට මෙග උපදෙස් වූවමනා මූණේ, මැත කාලයට අදාළ ප්‍රායෝගික දෙයක් සම්බන්ධයෙන් හියලයි?"

"මට ඒක හරියටමු යාරි. ඒ අනිවාර්යයෙන්ම මෙම වර්තමාන කාලයට අදාළ කරුණුව ගැන. ඒ විශේෂ ඒක අප පැය විභිභනරක් <http://sherlockholmesinvestigations.blogspot.com>

ආචාලක විසඳිය යුතු, ප්‍රාණය මිකුතියක් ගතයුතු හඳුනී එකත්. මේ කෙටි උයවිල්ල අපේ එම ප්‍රශ්නයට මෙහාදිවම අදාළ එකත්. ඒ සින්දු මධ්‍ය මධ්‍ය අවසරය ලැබූහාටා නම් මේ. ඒක මෙට ඇඟන්හා කියවන්නාම්.

හෝමිස් තම හාන්සිප්පුවෙහි පිටුපසට සේන්තු වී දෙනෙක් පියාගෙන, තම දැන් ඇතිලි ඇඩු එකුට තබා ගත්තේය. සිලක් ඇඩුහාලයක් ඇතිකරවා මේ පැරුණු කරාවිශියවේම බොස්කර මෙටිමර ඇරුමුවිය. ඒ තම උයවිල්ල ආලුත්කය ලෙසට ලංකරගනිමිනි.

“බැස්කට්‌විල් පැවුලට සුනාවයකු සාම්පින්හා වුණු ආකාරය ගැන සාරා බොලහාමයක් ඇත. එහෙත් මා ලේඛී ලියා සඳහන් කරන ක්‍රියාව එහි සහා කරාවාලුව මුළු විශ්වාස කරමි. එට සේනුව මට මේ විස්කරය අසන්නට දැකුණු මෙයේ. පියාගෙනි. මුළුට ද එය අසන්නට ලැබේ නිඩුණ් මුහුණේ පියාකුන්නෙයිනි.

අප සියුමෙක් බැස්කට්‌විල්යෙන් කාපුවම පැවත එන්නේ වෙමු. එම සිද්ධිය සිදුවූදේ වෙහි ලියා ඇති ආකාරයයන්ම විය යුතු බව මෙය විශ්වාසයයි. අප අනින්දියුවින් පාපයන්ට දැඩුවම ලබා ඇතා, පුස්කි ධර්මයක් ඇති බෙවු පැංචාය. එහෙත් දැනින් දිගටම තම වැරදි ගැන පසුකැවිලි විමෙන් හා යාවිශ්චවුදු යෙහිලින්. එම දැඩුවම්වලින් සමාව ලබාගත භැකු. එසේ සමාව ලබාගත පැකි බරපතල වරදක් මනාමැත. බැස්කට්‌විල් පැවුලට හඳුනාගා විරත් ගෙන දැන්නේ ආකාචන්ට විභ්ලේම නිසාය. පසුගින් කාලයේ ඇති වූ ප්‍රතිරිල්වලට හය නොවීමටත්, අනායතායේ පරෙක්සසම්වීමටත්, මේ කතාන්දරයෙන් ඉගෙනාගන්න.

ශ්‍රීඹානාංසය මහා කැයල්ලක්, ඇතින් කාලයක් විය. කැයල්ල පිළිබඳව ක්ලැරන්ඩින් සාම්බිරකා ලිපු ගුන්රයට මධ්‍ය අවධානය මාත්‍ර කරන්න. ඒ කාලයේ ඡැවුම් බැස්කට්‌විල් මැදුරු ප්‍රධානියා වූයේ, දෙවියන් වහන්ගේ ගැන විශ්වාස මොක්ක, කාර, ප්‍රවීත්වි, සියුමෙක් නම් පුද්ගලයෙකි. මේ ප්‍රංශුවල සාන්ස්කුරයන් පහළ මොක්ක නිසා මුළුව, අසල්වැයියන්ගෙන සමාවක් නිමිවීමට ඉඩ නිනිනා. එහෙත් මුහුණේ කාර ස්වහාවය නොකාරම් වී ද යන්, කාර යන විවනය සමඟ මුහුණේ නම එකට බැඳී නිවිත.

බැස්කට්‌විල් වැනුයාංස පරිදිවේ සිටි රුක් ගොවියකුගේ දියණිය රුම්ක් තැනැත්තියක වූදියා. සියුමෙක්ගේ සිලක් ඇය ගොරුහි ආදරයක් පහළ වී නිවිති. එහෙත් ඔහුගේ විශ්වාස නිඩු මෙම බැඳීමන් හැඳිනිය

හැමවිටම මහු මගහැරියායෑ. මිහුමයේ නම සඳහන් කරනු ඇසීමට පවා ඇය ඩිය තුවාය. ගාජ්ත මධිකල් මෝදලය පැවැත්වෙන එක් සැපේතුම්බර 29 වැනි දිනෙහා, ඇශේ පියා සහ සොහොයුලෝ ගෙම දෙවි මැදුර වෙන පිටස් වි ඩියා, මේ බව හොඳින් දැන සිරි හිසුගේ තම සහවරයන් පස්හයදූනානු සම්ග ඇතු රඳිව සිරි ගොවිපළට කඩා වැදි, ඇය පැහැරගෙන සිලයේය.

බැංකවිල් මැදුර වෙන ගෙනු එනු අඩු කරුණිය, එහි ඉහළ මාලයේ කුටියක සිරකර/කබන ලදී, අනුතුරුව හිසුගේ සහ මිහුගේ මිතුරේ මැදුරලේ පහළ මාලය එවා පැමිණියා. ඉන්පසු ඔවුනු සැම සන්ධියාවකම සිදුකරන මුවහට සුපුරුදු, මිත්පැන් සම්භාපණය ඇරුහුන. මත්පැනෙන් පදා වූ මුවන්ගේ හි ගායනා, යටි උගුරන් කළ කා ගැසීම්, ගා සිරි හා දිවිරීම්, උසු මහල් සිරවී සිරි කරුණියට ද අසන්නාට ලැබේන. මුවන්ගේ කායර වදන්වලින් පරුෂ වෙනවලින්, ඇය සිඟ විකල්වා කරමට ලිඛියට පත්වාය. වහාම මෙනැතින් පැන යුම් ඇය තීරණය කළාය. ඇය ඒ සඳහා ගොඳා ගැනීමට සිතුවේ නිරහා ස්ථියායිල් මිනිනෙනු පවා උත්සාහ කර බැලීමට නොයිතන ස්ථාවකි.

බැංකවිල් මැදුරලේ දැනුම් පස වින්දිය දුරු, අසිවි මල්වැල් වැවි ඇති අයුරු අදවාක් ඔවුන් දැනිය ගැඹු, තම මල්වැල් රකාලද මේ අයුරින්ම මැදුරලේ කිසිකා. මේ වැලුවල එල්ල, ඇය රහාස්‍යම උසු මහලලන් බිමට බැංකයාය. ඇශේ ආයාලේ නිවාස පිහිටා තිබුණේ බැංකවිල් මැදුරට ලිග ඇතාත් පමණ ඇතිනි. හිනියට පත්ව සිටි කරුණිය පාඨ විල්පුව තැදින්දිවයාමට අවන් ගත්තාය.

මධ්‍යසාද නිමවී සැඹන වේදාවක් ගත්තු පසු, හිසුගේට තම පිරකාරිය ගැන සිහිවය. ඇය අදහා කාමනීම ද යෙගෙන ඔහු උසුම්හෙවත් නැඳුමෙන්, මිතුරන් කිසිවකු නොමැතිනිඛාන්තිවමයි. මහුව දකින්නට ලැබුමෙන් කිරීල්ලිය තම කුඩාවෙන් පැහැදිලාස් ඇති ආකාරයයි. ඒ දුටු මහු යක්ෂාවෙහි විය. පහළ තව්වූවේ දිව ආ මහුට දක්නට ලැබුමෙන්, කාම මෙසය විවා තොකට් එස්පැන් බොමින් ආහාර ගනීමින් සිටි පිරිසය. වහා කාම මෙසය මතට නැඳුම් හිසුගේ බැංකවිල්, ආයාර බැංක් මසවා පොලොලට ගැනීමට පටන් ගැන්තයි. ගක්රයෙන් දුපුරුම් සිටි ඔහු මිලයට තම මිතුරන් සියලු දෙනා ඇමතිය. කරුණිය පැකු ගාස් ඇති දුවික ඔහු ඔවුනුවේ මැවසුලට මරහතින් කායසමිනි. රැඳා රාජ්‍යායෝම ඇය අල්ලා ගැනීමට කමාට

වියුතුවේ රුදුරු විෂ්ලා

ජොහැකිවුවටින්, තම්බැල් ගෙරිඩ්ස් ආත්මයත් යක්ෂයාට බිලිකරන බව මහු දිවිරින් කිහිපි ඇයට ගාඛ කාරණයි.

හියුගේ බැස්කට්‌විල් පෑස්ටාවීෂ්‌ච්ල්ව සිංහිටිකල්ව සිටි අපුරු දැක, මහුගේ මිතුරේ හයෝන් ගල් ගැසුණු, එහෙත් මේ අතර සිටි එකෙකුට විභාග් ප්‍රාජයාටික සූයා මාර්ගයක් සිංහිටිය. එට සේකු වුයේ, මහු අන් අයට විභා කුපිරු එකෙකු විමද, නැතිනම් අධික මත්පැන් පානයෙන් සිහි විකාල්පී සිටිමද නො දනිමු. වල් සංඛෙන් දචියමේදී වන සංඛෙන් ප්‍රාජයාටිව යොදාගැනීමා දචිබල්ලල් රෙසක් බැස්කට්‌විල් මැදුලර බලු ඇතුවල විසුනු. හියුගේ ගේ මිතුරා යෝජනා හැඳුම්, තරුණිය ප්‍රාජයා ගොස් ඇය අල්ලා මැනිමට මේ දචිබල්ලන් මූද හෙ යුතු බවයි.

මේ අනුව තම මේලඹිල් සැදැලයක් සවිකර ගමනාට වහා සූදානම් කරන මෙන්, හියුගේ සැදැරකරුවනාරාංශ කළේය. තරුණිය සිය මාර්ගය ඉවශ්‍රීම ප්‍රාජයා සඳහා සූන්ඩ රුල වෙත යොමු කෙරුණේ, තරුණිය අනින් වැඩි තිබූ ලේන්සුවකි. ආනාභුරුව සඳ එලියෙන් නැඟුවුණු පාථ විල්පුල්වී තරුණිය ප්‍රාජයා ඇතුළු, හියුගේ වෙශයෙන් තම අසු මෙහෙයියි.

සිදුවූ සියල්ල විගස ජෙරුම් ගුන්හසු වූ මිතුරේ මුව අයාගහන බලා සිටියා. විල්පුව ඇල මිළයටි-සිදුවිත්තේ කුමක්ද යන්න වටහාගැනීම වූහාට අපහසු නොවිණි. සැලෙනකින් එතැන් ඇතිවුයේ මිහා ගාලුයාටිවියාකි. ඔම්ඡරු වූහාගේ සිනිඥ්‍රි සූදානම් කරයෙහි. තවත් සම්භරු මිත්පැන් වැඩි එඩ්ඩියෙන් පානය කළහ. සෙස්සය් වූහාගේ අසුන් සූදානම් කරන මෙන් සේවකයනාට අණ කළහ. මද මේලාවක් යන්වේදී යත යුතු සූයා සූයාමාර්ගය ගැන මූහුනට යම් අදහසක් පහළ විය. එතැන් සිටි පිරික දහනුන් දෙනෙකි. මූහු තම අසුන් පිට නැයි හියුගේ ග්‍රැන්ජන් මාර්ගයේ ඉදිරියට ගමන් ඇරුණුනා. තරුණිය තම තේවිපස කරා යන්නේ නම යාපුතු මාර්ගය මේ යයි මූහු දැන සිටියා. සඳ එලියෙන් එම මාර්ගය ආලෝකමන් වි තිබිණි. අසරුවිස් උරෙන් උර_ගැඹුවනා තරම් ස්ථිරාවක් පෙන් ඉදිරියට ගමන් කළනා.

මූහු ඉදිරියට යන්නාට ඇත්තෙන් සැකසුමක් හෝ දෙකස් පමණි. රාත්‍රි මාලයේ තම සංඛෙන් සොයා යන එලයිරු මූහුනට දක්නට ලැබිණි. දචිබල්ලන් රෙසක් සුවිග ඉදිරියට සිය හියුගේ දක්නට ලැබුණ්දැයි මූහු එඩ්ඩිරාමෙන් විමසුහ. මහු යමක් කතා-

කරගැනීමටත් නොහැකිකරමට හිඳුගෙන් සිටි බැවි පැවතස්. එහෙත් අසරුවන්ගේ තරජන මැද, ව්‍යවහාර කිහිපයෙක් ගැටුවයා ගැනීමට මිශ්‍රව හැකිවිය. දඩ බල්ලන් ප්‍රසුඩ්‍රිදි උත්‍යෙක් තම දිටි ගෙවාගැනීමට පැන දියු, ඒ අවාසනාවන්හි කරුණිය දුන් බැවි සිඟු කිය.

“මේ රට වඩා දේවල් දුබ්වා” එමෙනිරා කියා. “තමන්ගේ කළ වෙළඳ පිට නැගැනු හිසුගේ බැද්කමිල් මාවිරපූකරගෙන ගියා. අපායෙන් ආ රැකකු වැනි සයානාක පෙනුමක් තිබූ කළු දඩ දඩ බල්ලන් මිශ්‍ර පසුපස ප්‍රසුඩ්‍ර ගියා. දෙවියන්ටි එවැනි බිජිසුඩ් බල්ලකුට කිහිදිනාක මා ප්‍රසුඩ්‍රිමට ඉඩ නොඅදානු ඇතැවි!”

එමෙනිරාට ගාරකළ මේ බිමත් ප්‍රසුඩ්‍ර යැඹුමන් ඇරුණුහ. එහෙත් ඉක්මනින් මවුනට ද්‍රිජ්‍යානාට ලැබුවන්, කුම සිරුරු හායෙන් සිකල එ සිය දසුනකි. ඒ හිසුගේ ගේ කළ වෙළඳ තනිව ආරසු එන ආකාරයයි. ඇගේ එස්නය්ස්ප්‍රේ බිම කැදී ආ අතර, මුවෙන් පුදු පැහැති පෙනා වැමිරිණි. වෙළඳ මින තිසුම්‍යා අසුන් ගෙන නොසිටියද, වෙළඳ ඉතා වෙශයෙන් පැන මියාය. හිසුගේගේ මිඇරන්ගෙන් එළකකු හෝ සිටියේ සානිවම්තම්, ඔහු ආරසු හැරි එන්නට ඉඩ තිබිණා. කිහිප දෙනෙකුම සිටි නිං්‍යා උත් දීරියෙන් මිවුහු එකිනෙකාට සම්පූර්ණ සෙමෙන් ඉදිරියට සියා. අන්තිම මැදි මිවුහු සුනඩ යෙ සිටි තැනට ලාභායුහ.

දඩ බල්ලන් ප්‍රසුඩ්‍රියෙක් ලබා සිටින්න්, උත්ගේ නිර්හය හා රෝග හාවය ගැනකි. එහෙත් මෙවෙළල් නම් මිවුන්ගෙන් දක්නට ලැබුවන් හයට පත්වි. එකිනෙකාට ලංච මෙදිරියාමින් සිටි විදාහයකි. උත්ගේ බැඳුම යොමුවි තිබුන් ගැසුරු වූ ප්‍රජාතයක් වෙතයි.

සිදුවීම ඇමක් වුවන් එය ඇත්තුන්, ප්‍රසුඩ්‍ර වූ ප්‍රජාතය තුළ බැවි විට්සාගැනීම අපහසු නොවිණි. ගමන අරමදි මෙන් නොව මේ වනාවිට, මවුන් බොහෝ දෙනෙකුගේ අවධි සිදි තිබිණි. එබැවින් කවිදුරටත් හිසුගේ පසාය ඉදිරියට යාම මවුහු ප්‍රතික්ෂේප කළහ. එහෙත් මවුන්ගෙන් තියදෙනාක් අධික ලෙස බිමක්ව සිටි නිසාදේ, හිසුගේ සොයා ප්‍රජාතයට බැඳිම්ව ඉදිරියට වූහ.

ඡාලට බට මවුන් ලකාඩියේ පුරුල අල්තලාවකටයි. අනිවාය මෙරට විසු ආදිවාසින් විසින් සිටුවන ලදායි සියිය හැකි විශාල ගල් ඇරැඹු දෙකක් අතර අවකාශයට, කද රැලිය දීප්තිමන්ව වැටි තිබිණා. අර අවාසනාවන්හි කරුණිය මෙහි මැරි වැටි සිටියාය. මෙම ප්‍රජාතයට ඇද වැටිමන්, විඛින්වින් නැඹාහාය් සිහියෙන්, ඇය මියයෙනාට <http://sherlockholmesinvestigations.blogspot.com> 29

විස්තරීල් රුදර විෂ්ලා

ඇත්. එහෙත් මේ දරුණු මැරටියෝග් හිතියට පත්වූයේ, ඔවුන්ගේ ලොමු දහැගැන්වූවේ. මියෙහිය තරුණාය දැකිමෙන් නොවේ; මියගෙයාස් සිටි තම මිනුයා දැකිමෙන් ද නොවේ. ඔවුන් හිතියට පත් වූයේ, මිනිස් ඇසකින් කටයුත් දැන නැති, කාල විරාශ, බල්ලකුට සමාන පෙනුමක් තිබූ ආයාකර සත්ත්වයෙන් දැකිමෙනි. මේ මායා හිසුලගේගේ ගරිරය මහ නැගිසිටියේය. මිනුයන් බලා සිටියදීම මේ භයාකර සත්ත්වයා හිසුලගේගේ දුරුරු දැක්වූ ඉරා එදියට ගැසෙයි. ඒ සමඟම උං උංයේ මිනිපුදිගු වැනි දෙනෙයි සිවුන් අදකට යොමු කළේ උංයේ මුවෙන් ගේ උංකායායලින් තිබියේය.

මෙය දක හිතියෙන් වියරු වූ මපුණු, දිවියේ ගැනීමේ අරමුණන් ප්‍රජාතයෙන් මුදුනට පැමිණියා. අනුතුරුව මරුඹුනානි නගමින් මුවුන් විශ්ලේෂ හරහා දිවියුදු මැවි රුහුවයේ තමනට දැනින්නට ලැබුණු දේ නෙය නිසා වියරු වූ එනෙක්, එදා ගැනීයේම තීවිතක්ෂයට පත්වීය. සිටිවිකල් වූ අනෙක් අදාදනා මරණය නොකළ උත්මක්ෂකව කළ ගෙවුණ.

ඇතින් මාගේ පෙම්බර දුරුවනි, බැස්කට්‌ලේ පරමිතරාවට විනාය ගෙන ආ පූභයා පිළිබඳ ගාපනයේ කට්ටුන්නක එයයි. කටකකාවලින් ගෝ අනුමාන කිරීම්පිලින් අපගේ ආදවීන් ගාල ඇතිවන හිතිය ප්‍රමාණයෙන් වැඩිය. නාමුන් කට්ටුන්නරය පැහැදිලිව දැන සිටිමෙන් ඇතිවන හිතිය අඩු නිසා, මේය පැහැදිලිව ලියා ගැවීමට මම හිරණය කළමි. බැස්කට්‌ලේ පවුලල් ආමාරිතයන් තබාගෝ දෙනෙකු භදියි. විහිසුණු වෙළුරනාක මරණවලට ගොඹරු වූ බව ඇත්තාකි. එහෙත් අදවීයන් වහන්සේ අඡේ රාම්පියරාචරි, ඇදහටම දැඩුවම් නොකරනු ඇත්. ගුද්ධ ලියැවිලිවල දක්වා ඇති පරිදි බුන්වැනි ගෝ සතරවැනි පරමිතරාවලින් පසුව එන අඩු ගකයන්, මේ ගාපනයන් යළවා ගැනීමට දෙවීයන් වහන්සේ තුළුකාරුණු තියුත්තයි. නොසේ වුවිද අදරු වැවුණු පසු විදුරු සහිත විශ්ලේෂ රෙඛෙනුව ගමන් නොකරන මෙන්, තුළුව මම තරගයේ අවවාද කරමි.

“ හිසුලගේ බැස්කට්‌ලේ විසින් ඔනුගේ ප්‍රජාන් අදාදනා වන රෝපර හා ජේන් වෙත, සිවුන්ගේ ඔසායුරිය වන එලිසභයේ මුළු කිසිවා නොපැවැතිය යන උරඟීය සහිතව”

* මෙම පසුභාලයක ජ්‍යෙෂ්ඨ වූ බැස්කට්‌ලේ පසුව සිවුන් නොවාකි.

මෙම අද්දුක කරාත්තරයි සියලුම් අවසර් හිටිමෙන් පසු මෙරිවෙර දොස්තර මහතා තම උපාස් පූජාල නැලු දෙසට කළේය. අනෙකුට මූල්‍ය මිශ්‍ර මිශ්‍ර පෑමුලාක් පෙන්වීය දෙක ඇඩියිය නොහෙලා බලා සිරියෙය. හෝමිස් ඇනුමින් යැර, තම සැන්ස් නිශ්චි සිහෙරි සොටය හිනි උදුනට විසි කළේය.

“ඉතින්?” ප්‍රශ්නය නැයුමෙන් හෝමිස්ගෙනි.

“මටට හිමෙන්නේ නැදි එක, බොහෝම සිත් ඇදෙන්නා පූජ කරාවක් සියලු?” දොස්තර මෙරිවෙර විමසිය.

“පූජාගනා කරා එකතු කරන ලක්නොහුම් තම් භෞදි” හෝමිස් සිය.

ඊට පිළිඳුරු ලෙස දොස්තර මෙරිවෙර තම කඩා සාක්ෂාවෙන් භාංඩු පූවත්පතක් එළියට ඉත්තෙයි.

“හෝමිස් මහත්මයා, දැන් ම. බොහෝ හියන්නාම් වඩාත් මැතකදී වූජු දියුවේමක පූවතක, මේක මේ අවුරුදුවේ මැයි මාසයේ දහහතර වැනිදා “බෙවන් කුවාප් තොනිකුල්” තැව් පූවත්පත. එම දිනයට දින කිහිපයකට කළින් වූජු දියුවේමක් ගැනී නොවේ විස්තරයක් මෙහි සඳහන්. ඒ සර වාල්ස් බැස්කට්ලිල් අභාරය සිදුවූ වෙළාවේ හෙළිවූ පරුණු සමහරක්”

ඉදිරියට නැවුමූලු මෙය් ලේඛායෙන් පැලවුණ්ස්-එයට ද අවධානය ගොනුකරන ඉරියවිවිධි, තම උපාස්පුද්‍ය යෙහි සභාසායක් මෙරිවෙර මහතා පූවත්පත හියටිවෙට පවත් යුත්තේය.

“මිළය මහ මැතිවරණයේදී මධ්‍යම වෙළවාන් ප්‍රශ්නයෙන් ලිඛරු පක්ෂයේ අපේක්ෂනයා ලෙස, සර වාල්ස් බැස්කට්ල් පත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ. නැවුම් මූල්‍ය මැතකදී පදිඹියේ අභාවයට පත්වීම තිසා, මෙම ප්‍රශ්නයෙන් ජ්‍යෙන්තාව අනියය කම්පාවට පත්ව සිටියි. සර වාල්ස්, බැස්කට්ල්-මැළුවෙක්, පැදිඩියට පැමිණ ගතවූයේ නොවේ කාලයක් බැවි තුළුය. එහෙත්, මෙම නොවේ කාලය තුළ මූල්‍ය පෙන්වූ න්‍යායයිලි බවත්, ප්‍රියමනාය පූජාවේ සිය, මූල්‍ය ඉක්මනින් කාලෝත් සිත් දිනාගැනීමට සමත් විය.

මෙම කාලයේ සමාජයේ ඉදිරියට එමර සමත් වි ඇත්තේ, අප්‍රා පොහාසනුන් බවට පත් වූ සොටයකි. පරිහානියට පත්ව සිටි පළාත් පූජ රඩුලක මහනාක්, විගාල දිනයක් උපයායෙනා යැඩා ගම්මට පැමිණීම සභාවිත පරුණුණි. පැම දෙනොහුම් හොඳින් දැන්නා අපුරිණ සර වාල්ස් සිය ධිනාස්කන්ධිය උපයා ගන්නේ දකුණු අප්‍රිකාවේ

Devon County Chronicle

BASKERVILLE TRAGEDY STRIKES BLOW TO COUNTY

Political Candidate Dies Suddenly, Hunt For New Heir Underway

The recent sudden death of Sir Charles Baskerville, whose name has been mentioned as the probable Liberal candidate for Mid-Devon at the next election, has cast a gloom over the county. Though Sir Charles had resided at Baskerville Hall for a comparatively short period his amiability of character and extreme generosity had won the affection and respect of all who had been brought into contact with him. Although days of numerous riches it is refreshing to find a case where the son of an old county family which has fallen upon evil days is able to make his own fortune and to bring it back with him to restore the fallen grandeur of his line. Sir Charles, as is well known, made large sums of money in South African speculation. More wise than those who go on until the wheel turns against them, he realised his gains and returned to England with them. It is only two years since he took up his residence at Baskerville Hall, and it is common talk how large were those schemes of reconstruction and improvement which have been interrupted by his death. Being himself childless, it was his openly expressed desire that the whole country-side should, within his own lifetime, profit by his good fortune, and many will have personal reasons for bewailing his untimely end. His generous donations to local and county charities have been frequently chronicled in these columns.

The circumstances connected with the death of Sir Charles cannot be said to have been entirely cleared up by the inquest, but at least enough has been done to dispose of those rumours to which local superstition has given rise. There is no reason whatever to suspect foul play, or to imagine that death could be from any but natural causes. Sir Charles was a widower, and a man who may be said to have been in some ways of an eccentric habit of mind. In spite of his considerable wealth he was simple in his personal tastes, and his indoor servants at Baskerville Hall consisted of a married couple named Barrymore, the husband acting as butler and the wife as housekeeper. Their evidence, corroborated by that of several friends, tends to show that Sir Charles's health has for some time been impaired, and points especially to some affection of the heart, manifesting itself in changes of colour, breathlessness, and acute attacks of nervous depression. Dr. James Mortimer, the friend and medical attendant of the deceased, has given evidence to the same effect.

The facts of the case are simple. Sir Charles Baskerville was in the habit every night before going

to bed of walking down the famous yew alley of Baskerville Hall. The evidence of the Barrymores shows that this had been his custom. On the fourth of May Sir Charles had declared his intention of starting next day for London, and had ordered Barrymore to prepare his luggage. That night he went out as usual for his nocturnal walk, in the course of which he was in the habit of smoking a cigar. He never returned. At twelve o'clock Barrymore, finding the hall door still open, became alarmed, and, lighting a lantern, went in search of his master. The day had been wet, and Sir Charles's footmarks were easily traced down the alley. Half-way down this walk there is a gate which leads out on to the moor. There were indications that Sir Charles had stood for some little time here. He then proceeded down the alley, and it was at the far end of it that his body was discovered. One fact which has not been explained is the statement of Barrymore that his master's footprints showed their character from the time that he passed the moor-gate, and that he appeared from thence onward to have been walking upon his toes. One Murphy, a gipsy horse-dealer, was on the moor at no great distance at the time, but he appears by his own confession to have been the worse for drink. He declares that he heard cries but is unable to state from what direction they came.

No signs of violence were to be discovered upon Sir Charles's person, and though the doctor's evidence pointed to an almost incredible facial distortion — so great that Dr. Mortimer refused at first to believe that it was indeed his friend and patient who lay before him — it was explained that that is a symptom which is not unusual in cases of dyspnoea and death from cardiac exhaustion. This explanation was borne out by the post-mortem examination, which showed long-standing organic disease, and the coroner's jury returned a verdict in accordance with the medical evidence. It is well that this is so, for it is obviously of the utmost importance that Sir Charles's heir should settle at the Hall and continue the good work which has been so sadly interrupted. Had the grecious finding of the coroner not finally put an end to the romantic stories which have been whispered in connection with the affair, it might have been difficult to find a tenant for Baskerville Hall. It is understood that the next of kin is Mr. Henry Baskerville, if he be still alive, the son of Sir Charles Baskerville's younger brother. The young man when last heard of was in America, and inquiries are being instituted with a view to informing him of his good fortune.

යෙදුණු විභාපාරවලිනි. මූල්‍යාර අභ්‍යුත්තක වී පාඩු ලබන තත්ත්වයට පත්වන ඇරු සියට එමට බොහෝ දෙනෙන්නේ නොසිහානි. එහෙත් මුද්‍රිතමෙනෙනු වන සර් වාල්ස් කම්ප් උපයා යන් දිනය ද රැගෙන ආරපු එංගලන්තයට පැමිණියේය.

මූළු බැස්කට්‌විල් මනදිරයේ පදින්වියට ආම්ලින ගතවුමයේ අවුරුදු දෙකක කාලයක් පමිණි. පළාත්ව් ඩෘව්‍රේචිනාය සහ ප්‍රතිසංස්කරණය සඳහා මූළු සඟු සැලසුම් රායියක් විය. තත්ත්වය රැස් හිඛියදී හදිනියේම මූළු තේව්‍යාජයට ප්‍රාස්ථිලයේ කඩුරුන් නොසිනු අපුරෙනි. මුහුගේ මරණය නිසා දැන් සාව්‍යාධින කටයුතු සියල්ල ඇත් හිට ඇත්. දැන් මහජනයාගේ නොවහර ලක්වී. ඇයෙක් එයයි. තමාට අරු මල්ලන් නොමැති නිසා, තමාගේ ධින්ස්කර්නයේ මෙම ප්‍රාදේශයේ ජනතාවාගේ යහපතාසඳහා තැයැමින, මුහුගේ එකම අභේක්ෂාව විය. තමාගේ තේව්‍ය කාල්‍ය ඇල්ලම කරුණුවෙන් සම්පූර්ණ කරන බව, මූළු විවිධව පවතා හිඛිණි. පළාතේ මෙහෙම මැඩව්‍යාන් ප්‍රාන්තයේ ප්‍රණායනාවලට මූළු තීතර-භාෂා ප්‍රාන්තය ගැන, මිට පෙර මෙම ප්‍රවත් පන් සඳහන් කළේමු. එබැවින් මුහුගේ මෙම අකල් මරණය නිසා, පොදුගලිකව හඳුනාගැනීමෙන් බොහෝ දෙනෙනු සිටිනු නො අනුමානය.

සර වාල්ස්ගේ හදිනි මරණයට අදාළවූ මූළු වූ කරුණු කාරණ බොහෝමයකි. ඒ සිංල්ල හදිනි මරණ පරිස්ථානයේදී විසඳී පමිරයකට පත්වුවයේ යයි හිට නොහැක. එහෙත් පළාතේ පැනිර ඇති දුසමාන ආරංඩී හා මිරුඩා විශ්වාස බැහැර හිරිමට කරම කටයුතුකාක්, මරණ පරිස්ථානයන් සිදුවිය. මුහුගේ මරණය ස්වාධාවික සේතු විලින් සිදුවුවයේ මිස, ඇතරාධියක් / යයි සිහිමට කරම සේතු කිසිවක් නොමැති බව, පිශ්චා මුද්‍රණ ප්‍රේක්ෂණයේදී හිරණය විණි.

ඝලකට පෙර සිය විරිදිලේ මියෙයාම නිසා, සර වාල්ස් කශවැන්දුම අයයනු බවට පත්විය. මුහුගේ සැලුහර්-පැල්රඹුම් අසාමාන්‍ය වූ බවද අසන්නට ලැබේණි. විභාල ධිනස්කර්නයේ සිමිකම් හිසුවිද, මූළු ගෙකකල් වාම් තේව්‍යයකි. බැස්කට්‌විල් මැදුර ඇතුළත පෙන්වය දෙදෙනෙනුට හාරවී නිවෙන. ඒ ප්‍රධාන යාහා සේවකයා වූ බැරිමේ සහ මුහුගේ විරිදිය. ඇය නිවිලේ ප්‍රධාන යාහා සේවකයාව වුවාය. සර වාල්ස්ගේ සෞඛ්‍ය ක්‍රියාවය සැළහන කළයේ සියෙන් අයහාපත්ව තිබුණු බව බැරිමේ දුවලුගේ සාක්ෂිවලින් පැවතිණි.

මිතුරන් හිඛිප දෙනෙනු මරණ පරිස්ථානයේදී දැන් සාක්ෂි විලින්ද ඒ බැවි තහවුරු කෙරිණි. සර වාල්ස්ට හිඛු හතිය, රක්ෂ තීනාතාවය

වෙස්ටිල් රුදර විඛ්‍යා

ආදියෙන් හඳුවයේ ආචාර්යීයක ලක්ෂණ පෙන්වුම කොරුණු අතර, මහු විරින් වර මානයික අව්‍යාකායකටද ලක් වූ බැවි අසන්නාට ලැබේණ. මහුගේ මිනුයා මෙහ්ම ප්‍රාග්ලේ තෙවෙදුවරයා වූ අදාශනාර ජේමස් මෙට්ටරුගේ සාක්ෂිවලින්, එම කරුණුම කටයුතුවේ තහවුරු විය.

මෙම සිද්ධියට අදාළ කාරුණු ඉතා සරුලය. දෙපස යු ගස් විවාහීම නිසා සැදුණු, සක්මන් මෙට්ටරු වැනි මූ පෙනකට බැඳකටිල් මන්දිරයට යාබද්ධ පිහිටා ඇත. ඩැම රාත්‍රියකම් නින්දට යාමට පෙර මෙම ම. පෙනකි සක්මන් ගෙයීම, සරු වාල්ස් බැඳකටිල්ගේ පුරුදුදක්ට නිබේණ. මේ බැවි බැරිමෙෂ් පුවුලුගේ සාක්ෂියෙන්ද ස්ථිර වේ.

මිළය දිනයේදී තමාට ලන්ප්‍රතිඵර යාමට අවශ්‍ය බැවි, සරු වාල්ස් මැයි මස භකරවැනි දින බැරිමෙෂ් පැවුණා ඇත. ඒ සඳහා තම ගමන් බහු පුද්ගලාම් කරන මෙන් මහු පෙවිනයාට තියෙයි ගොට නිශ්චි. එදින රාත්‍රියේද මහු තමාට ස්කුරුරුද සක්මනාහි යෙයි ඇත. මෙම කටයුත්තේ යෙදෙනා අතර, මුළු පුරුදුදක් උලස පුරුවුවිස් ඉරිමද කළ බැවි අසන්නාට ලැබේ.

යු ම. පෙනන් එමල්ස ඉදිරියට ඇවිද් ත්‍රිඛ සරු වාල්ස් ආපසු ආවේ නැත. මැදුර දෙර රාත්‍රි ඡෘෂ්ඨවිභාගව නිබෙනු දුෂ්‍ර බැරිමෙෂ් කැලැසීමට පත්විය. මූහු ලන්ත්‍රාරුමක් දළුවා ගෙන තම ස්වාමියා සෞයා ගියෙයා, එදු මද වැයි සහිත දිනයක් වූ බැවින්, සරු වාල්ස් ඉදිරියට ඇවිද් ගිය පා සටහන්, දහසුවෙන් දැක ගන්නාට ලැබේණ. මෙම ම. ගෙනන් අවින් දුර ගිහු විට, කුඩා ගෝවුවක් හෙවත් කඩුල්ලක් හමුවේ. එම කඩුල්ල විවිධ විෂෙන් විශ්වාස පිහිටි දියාවටයි. සරු වාල්ස් ගැඹුතාන ආරමක වෙළාවක් රුදුණු බවට පා සටහන් දැකිය නැති විය. ඉන්පසුව මහු යු මෙමන් කළ රේවා උලස යන්නයි. ගෝයට ජෙතුව කුම්කුද යන්න පැහැදිලි නිරිමට කවුත් නැකි වි නැත.

බැරිමෙෂ් පැවුණු එක් කරුණක්, කටයුත් හොඳින් පැහැදිලි කර ගැනීමට භැංකිටි නැත. එනම් ලුවුවුව පසු කළ විට සරු වාල්ස්ගේ පා සටහන් පෙනෙනු වි නිවුම්, පා අඩුමිලි මක ගමන් කළ රේවා උලස යන්නයි. ගෝයට ජෙතුව කුම්කුද යන්න පැහැදිලි නිරිමට කවුත් නැකි වි නැත.

තැනින් තැනට යම්න් අයුර්පින් ජාවාරම් යෙදෙනා, මරුලි නම පුද්ගලයෙනු දුන් කට උත්තරයක් ද අසන්නාට ලැබේණ. සිද්ධිය වන

අවස්ථාවේ මෙම පුද්ගලයු සිට ඇත්තේ එතැනට තුදුරනි. කිහිවෙකු කැයසන හඩ භමාට ඇසුණු නමුත්, ඒ කුමන දියාවකින්දැයි කිමට මහුට හැකියාවක් නොවිය. භමා එංචල් අධික ලෙස බීමත්ව සිටි තිසා, විධිය ඇසුණු දියාව කිය නොහැකි බැවි මරග පැවසිය.

සර වාල්ස්ගේ සිරුත් ඇවාල කිසිවක් දැක්නට නොලැබේ. මහු යම්කිසි සාහසික ත්‍රියාවකට නොදුරුවේ නොමැති බැවි රැපින් කෘවුරු වේ. කොස් වෙතත් සර වාල්ස්ගේ වූපානු පුදුම්කාර ලෙස විරුදිව, විකාශනව තිබිණි. එය නොකාරම් විශාල ග්වරුවායන් හිමුණේද යන්, මේ තම මිතුරා මෙන්ම රෝපියායා අදාශ්කර මෙවැමරට විශ්වාස කිරීමට පවා අරහසු විය. පෙන්නාපු විලට පුව්‍යාණවන් තරම් එකසින් නොලැබේ යාමත් දමය, ඇයුදායාබාධයක් ඇතිවූ විට, මුහුණ මේ ආකාරයෙන් විරුප්පිමලටුත් ඇති බැවි. පසුව අසන්නට ලැබිණි. පස්වාත මරණ පරික්ෂාණයේදී මෙම කැණුණු තානාර විය. සර වාල්ස් දිගු කළක් තිද්දන්ගත රෝගවලින් පෙළී ආකි බැවි පැහැදිලි විය. එම පෙවදා සාක්ෂිවලි ඇතුළුව් පෙන්වාත් මරණ පරික්ෂාණයේ හින්දුව ලැබිණි. එංස් තිරණය විම නොඳුක් වාසනාවකි. කුමක් තිසාද යන්; සර වාල්ස් විසින් අර්සා-ඇඟි-යාපක් කුටුළු අතරමය තාතර නොනොට දිගටම සුරෙගන යායුක්ෂිය, ඒ සඳහා මහුගේ දේපල උරුමකාරය බැස්කට්‌ල් මැදුලට් පදිංචියට පැමිණිය පුදාය. මෙම හඳුනි මරණය ගැන නොයෙක් අදහා අකර, අහුත කටයුතා පැනිර ගොස් තිබිණි. මරණ පරික්ෂාණයේ දැන් හින්දුව සමග රේවා අවසන් විය. එංස් නොවන්නට කොනොතු පදිංචිය/සඳහා බැස්කට්‌ල් මැදුරට නොපැමිණන්නට ඉඩ තිබිණි.

බැස්කට්‌ල් මැදුරට පදිංචියට්‌මට තීයාමිනාව සිටින්නේ හෙත්ටි බැස්කට්‌ල් නම් කරුණ මහැමයෙකි. ඒ සර වාල්ස් බැස්කට්‌ල්ගේ බාල සොහොයුරාගේ පුදුයායි. අවසන් විට මහු ගැන අසන්නට ලැබේ ඇත්තේ ඇමරිජාවෙනි. යහුව ගුණුමලි ඇති දිනයෙකන්දිය ගැන දැනුම දීමට හෙත්ටි බැස්කට්‌ල් ගැන විමයිම කොරන බැවි සැලයි”

අදාශ්කර මෙවැමිර පුව්‍යාණයේ යළින් භමා, තම සාක්ෂාවට දමා ගෙන්නයි.

“හෙම්ස් මහත්මයා, සර වාල්ස් බැස්කට්‌ල්ගේ මරණය ගැන ප්‍රකිදියට පත්වාන් එක්න එය ඇති පාඨුණුයි”

“මෙම සිද්ධිය මගේ අවධානයට තෙළුම් කිරීම ගැන ම. ඔබට ජ්‍යුතිවත්ත වෙනවා” නොමිස් හිය. “මෙමෙ තිබෙනවා සින් ඇදාගත්තා කාරණ තිශිපයක්ම. ඒ කාලයේ දුව්ස්පත්වල පළවුඩු වාර්තා ම. හියවලා හිඛුණා තාමූහ් එය කාලයේ ම. වනිකානුව සම්බන්ධ යම් පරිස්ථිති තටුපුත්තක යෙදුලයි සිටියේ. රෙකාදී රාජ වහන්සේට උපකාර කරන්න ම. ඇප්පුදා මට්ටලා සිටියා. ඉතින් එංගලන්තයේ සින් ඇදාගත්තා ඇරිස්ජ්ඩ් සියිභයක්ම මට මගැරී හියා. ඔබ හියන්නේ ප්‍රසිද්ධියට පත්වුණු කරුණු යැමූ එකක්ම මෙම වාර්තාව තිබෙනවා හියලද?”

“මට?

“රෙහෙම ප්‍රසිද්ධියට එක් ගැසුම් පෙරදාගලික කාරණ මට දැන් හියන්න.” හි නොමිස් දුම්පෙරි පිළුවුසුට අස්ථිතු වී. දැන් ඇමිලි ඇඩු එකට තබා ගෙන්න්ය.

“රෙහෙම හියදී මට භෙළුකාරන්කු වෙන්නා, මෙමම සාලයකට මම කාටවින් හෙළිඳාකු කරුණු” දොශකර මෙම්ටිමර රාවපුලටි දැඩි ආලවිගයිලි ජවරයකිනි. “මෝන පරිස්ථිතියේදී ම. මෙම කාරණ භෞතිකිවෙට ඇයි හිය, දැන් ඔහිට හියන්නාම් මහත්මයා. ඒකට හේතු දෙකක් හියෙනවා, එයින් ඡ්‍යෙල්ටුව්ලින් එක; විද්‍යානුකූල අධ්‍යාපනයක ලැබූ ගෙනොකු අවලත්, ම. හියන අදින් සනාථ වෙන්නේ, තුළත් ගැලීයන්තේ සට්‍යන්කට හියුලවා බෙහුමුන මිරු විශ්වාස. අනෙක් කාරණය පත්තාගෙන් කියන්න වෙශේ, දැනාටිවින් තාරක නාමයක් ලැබූ ඇති බුද්ධිකාවිල් මැදුරට, කෙනෙකු පදිංචියට තැවින් සිටිමට තිබෙන ඉවිතයි නිසා. ඒ වූනත් දැන් නම් මා දන්නා සියල්ල අවශ්‍යව මටට හෙළුකාරන්නම්.

මෙම විල්පුව පෙරදෙන් එකතුම විශුල ජනයහෙක් නැහැ. එකිනෙකාට ලකින් පදිංචිව සිටිනා කිව කාටක්, ආගුර කරන්න සිදුවෙලා තියෙන්නා මුව්‍යානාවුන් සම්මයි. මෙම හේතුව තිසා සර වාල්ස්ව මට සම්පූ ආගුර කරන්න ලැබූයා. ලාංචර හෝල් මැදුරෙ ගේනික්ලන්වී නම් මැණ්ඩුමයක් වාසය කරනවා. මෙහි සිටිනා කටක් ගෙනොකු තුවයි විද්‍යාආයතු වින ස්ටෙට්‍රල්වන් මහත්මයා. මුවුන් දෙදෙනා හැරුණාම, සැනාසුම ගෙනොවක් මෙමිට කිසිම උග්‍ය ශෙනෙක් නෑ, සර වාල්ස් අනුශ්‍ය සම්ග එකතුම ආගුරකට නාමිය තිහැඩා ගෙනෙක්. ඒ වූනත් බෙහුගේ අසනිල තත්ත්ව නිසා අපි

දෙන්නා එකට ලංඩුණු. විද්‍යාවේ යුතු අප දෙමදනාගේ තිබුණු උන්දුව නිසා, අඟේ සුහදීව වධාස් ඇතුළුරු වුණු. මූ දකුණු අපිකාලේදී විද්‍යාත්මක දැනුම් සම්පූර්ණයක් ලබා ගෙන තිබුණු. ඉතින් බුෂ්මන් සහ ගොලට්ඨාටට්ටාට් මානව අපරාක්ශයේ රාරිරික වුදු සංස්දහ්‍ය කරමින්, අප සැන්දුවින් ගණනාවක් පත්‍රාභය කරන්න ඇති.

පසුමිය මාස කීරුය සූල ප්‍රෘතිකරා සාරණයක් මට හොඳින්ම වැටුණි යියා. ඒ කමයි සර් එල්දේපෝ ස්හාසු පද්ධතියේ අයහරත් ක්‍රියාකාරීන්වය. මූල මෙහෙයික කාචාපුරිමිකට්බොහොම දුරට ලංචි සිටි බවයි මට පෙනුයෙන්. මේ සිටට කිසු බැස්කට්විල් පවුල් පුනබ ශාපය පිළිබඳ කරායි. මූල තොනුවල වත්‍ය කිහිව අරගෙනායි නිවුම්න්. නමුන්ට අයක් ඉඩම් ඇදුම් මූලු ආවිද්ද බව ඇත්තයි. නමුත් රාජී කාලයේදී මූල මොනාම ගේදුවක් නිඛාවක් විශ්ලේෂණ නම් පා තැබුවේ නෑ. හේමස් මහය්මයා. මබව නාමි මෙය ටිශ්ටාස කිරීමටත් අරහසු දදයක් විශේ පෙනුනාන්නා පුරුවනි. නමුත් මූල නිතරම කිවුවේ, මූලගේ පරිපාරාවටම මෙයිදේනාත් ඉරුණවන් උරුම වී ඇති බව. මූලගේ මුණුන් මිශ්ටකාප් අතින්දයේදී මූලු තුළමට සිදුවූ යම් යම් ඇවිස්ටා මූල පැවැසුවා. ඒවා වූණයේ සිංහ පෙදෙරුයයක් ඇතිකරවන රේවා නම් නොවෙයි. මෙමක් හරි යයාකර් දදයක් ගැන සිනිවිල්ලක් මූලගේ සින් කැන්පන්වී වි, එමින් මූල සිනියට පත්වී සිටියා. පෙවිදා රාජකාරී සඳහා මට ය දවල් නොතකා පිළ්පුව පෙනෙදසට යැමට සිදුවූණා. විශ්ලේෂණ මිනිසුජ් විශ්ලාපයක් වැනි උඩු මුරුනා යවිත් මේ අභ්‍යල කියනාවද කියා. මූල මෙයන් කිහි වාර්යක්ම විමසුවා. එහෙම අභ්‍යල හැමවෙලාවකම, මූලගේ කට්ඨායි නිවුම් වෙවිලනා, හිගැස්සුජ් ගතියක්.

මහුගේ මරණය සිදු ලැබ්තන්හා සංඛී තුන්කට පමණ කළින්, සර වැඩිසෙල් නිවසට මා ගිය ද්‍රව්‍ය මිට හොට මෙකයි. මහු ඒ වෙළාභව තිවියේ මැදුර අදාරයි. මා කරණය යෙදෙන් බැහැල මිහු සිටි දෙසට ශියන්, මහු බලාගෙන තිවියේ මිශ්‍ර උරුණිස්වලට ඉහළින් ඇතින් වූ යම්පෙන් අදය. මහුගේ මුහුණෙන් පළවුනු මේ අප්‍රමාණ හයක්. මහුගේ මුහුණ එකිනෙක් ගල් ගැසී තිබුණා. ම. ඉක්මනින් ආයහු හැරිල බැහුවා. කථපාට, ව්‍යුහාධියකු වැනි තරමක් ලෙඛා සැතක්, පාටර ඇත නෙකුලටරේ නොලැබේ ගිය හැරී ම. යන්තමට දුටුවා.

මහු මෙයින් කොට්ඨාසීන් හිතිකවූ ප්‍රත්‍යුම්‍යාද කිවිවාන්, ඩ සභා සිරිතැනටම යිහි. උජා අසායා බෙලන්නා, මට සිදුවූණා. ඩ සභා මා යන්මේව එකැනා සිරියේ නෑ. නැත්ත් දෝත්තට පැමුණු අදයින් මහු දැඩි කම්පන්‍යකට පත්වූණා. එදා හැන්දා එරුවම මං මහු සමග ගෙ කළා. මං මුලින්ම ඔබට කියවූ බැජකවිල් පවුල් අවාසනාවන්ක කරාවේ සටහනා, මහු මා අත්‍ර දුන්නේ තේ වෙලාවේ. මං ඩ ඇඩා සිදුයිය දැන් ඔබට කිවිවේ ඇයි? උපව ඇතුළු වෙදරනක සිදුවීමට ඩ කරාව යම අපුරකින් වැදගත් වෙනවා-නැත්ත් ඩ වෙලාවේ නම් මට මිතුළෙන්, ඩෙක බොල්හාම සුර සිදුවීමස් කියලයි. මහුගේ දින ඩ විධියට කැලුණීමට පත් කරන්නට හැකි තියිම් දෙයක්, ඩ වෙලාවේ සිදුවීමෙන් නැහැ කියලුවී මට-මිතුළෙන්.

සර වාල්දේ ලත්සිනයාක්ලා පිටත්/වි ඩාමට කිරණය කළේ මෙයේ උරදෙද් මත. මහුගේ හදවෙන් දිලන් බවි මං දැන හිරියා. මහු තේවත්වූන් සියේ කාලමීමෙන්. ඉතින් ඉහාම සුර සිදුවීමස් ව්‍යුනක් මහුගේ සෞඛ්‍ය ප්‍රතිච්‍යාමයට අයහෘද්‍ය දෙළඳ බෙලපෑ හැකි බව, මං තෙරුම් ගත්තා. ඉතින් ලුන්සින් ආයරයට ගිහින් එංස් නිශ්චාන දේ ඩ සාමාජිකයාන්, මහු අප්‍රතිප්‍රාදේශාලැස්‍යකු ලේඛි කියල මට මිතුළෙන්. අර ලදෙනාගේම මිතුළෙයකු වනා-සේව්දාලුන් මහස්මයයා, සර එල්ංඩ්ගේ රෝසී බව ගැන සම්පූර්ණ වි පිටිය මකනෙක්. මහු ලුන්සිනයට ගැටිමට මා ගත් කිරණය, ස්ථෙවිප්‍රාවන් මහස්මයයා අනුමත කළා. ඇකාජාම ව්‍යුනක් අන්තිම මොඟහාගේදී මේ වෙදරනක සිදුවීම වූණා.

සර වාල්දේගේ මරණය ගැන මුලින්ම දැනගන්න ලැබේ මිතුළෙන් බැරිමෙර් නම් ප්‍රධාන සේවකයාට. මහු පර්තින්ස් නම් තවත් සේවකයෙකු අයවායා පිටෙ මා චෙතා එවු නිවුණා. ඩ වෙනාකොටන් මං නින්දව ගිහින් සිටිය නෑ. ඩ-තීඩා සිදුයිය වි පැයක් ඇතුළත බැජකවිල් මන්දිරයට රේමට මට හැකිවූණා. පෙවාන් මරණ පරික්ෂණයේදී හෙළිමුණු කරුණ සියල්ලෙම වැරදි නිවැරදි බව ම. සායා බැලුවා. සු යස්-වලින් මායිම් වුණු සක්මන් මෙවැටි, මලක් ඉදිරියට ගම්න කළා, හාඳ සය්දියකින්. මහු මද වෙලාවක් යදී හිටි කඩුල්ල මම දුටුවා. එකැනින්-රස්සේ මහුගේ පා සටහන් වෙනස් වි කිඩු ආකාරයක් මං තිරික්ෂාණය කළා. බැරිමෙර්ගේ පා සටහන් ඇරෙන්න වෙන සාහෙවක් පා සටහන්, මට ඩ දුටුලි පොලාව

මත දකින්න ලැබූණේ නෑ. මා සිකුතුරුත් කිහිවේ අත කඩා
නොකිවූ මළයිරුර, මිල පරෝසමෙන් සෙසේදිසි කර බැඳුවා. සර
වාල්ස් වැටී කිටියේ මුණ් අකට. අදපැත්තට විශිෂ්ටවා ගෙන හිටි
මුහුර්ගේ දැන් වල ඇයිලි. පොලොලාවි පස් ඇතුළට භාරාගෙන ගිහින්
නිවුණා. මට අදුනාගන්නා අපහසු තරමට, මුහුර්ගේ මුහුණ විරුදි වි
නිවුණා. මරණ මොහාභ්‍ය සිදු ඇප්‍රමාණ තීතියක් නිසා එහෙම
වෙන්න ඇති. මුහුර්ගේ සිරුරේ ප්‍රථිනම ආකාරයකටත් ඇවාල නම්
නිවුණේ නෑ. කොහොම්/වුණ්නා මරණ රාජ්‍යාණ්ඩේ දී බැරිමට් කළ
එක ප්‍රකාශයක් ඇත්තාත් ලනාගැනී. මුහු සිවිල්වි මල සිරුර අවට
පොලොලාවි, කිසිම ආකාරයක සලකුණ් තේවුණේ නැඟැ කියලයි.
මුහුට එවැන්නක් දකින්නා ලැබූ නැඟැ. නමුත් මිල දුටුවා - මල
සිරුරට තරමක් ඇතින් ඉහාලොලාවි, අප්‍රමත්තක් ඇතිවුණු සලකුණු
පැහැදිලිවම."

"පා සටහන්ද?"

"මට පා සටහන්"

"මිනිහෙකුම්ගේ ද ගැඹුනියකුගේ ද?"

දෙදාස්තර මෙරිමර උක් ඕලාජාතාකාර අඟ දෙස බලාපිටියේ
මධ්‍යාන්ත්‍ර පත් ආකාරයෙනි. මිලයට් මුහු සිකුතුරු අදදී කටහඩ
අඩුවි ශියේ තකදිරිලි යටිදායකටය.

"හෙතුමස් මහත්මයා..... ඒ අඩි සටහන්/බල්ලෙකුගේ..... වියවාස
කිරීමට බැරිනරම් වියාල සුනාඛෙකුගේ!"

-16-

11 11



නෙවැනි පරීක්ෂේදය සටුව

අදාශතර මෙයටේගේ මෙම වේල්ල ඇඟිජිව්‍යන් මගේ ඇග සිල්ලපාලා හිසේය. අහම කිසු ගෙයින් අදාශතර මෙයේ පාවා සංසල වී සිටියේය. මා ඒ බැව් දැනුගත්තේ මිහුණ් සටහඳව තිබූ තුළයට පත් හඳවනි. එය ඇඟිජිව්‍යේ මගේ මිත්‍රයාට නම් උත්තේත්තනයක් ලැබූ බැව් පෙනිණි. සිංහ පුවුලවේ ඉදිරියට දිගු වූ අතර අදහනාත් බැබලෙන්නාට පටන් ගත්තේය

“මබ එය දුටුවාද?”

“මං එය පැහැදිලිවම දුටුවූ ආරියඩ් ඇත්ත් මා ඉදිරියෙන් ඉන්න ඔවා දැකිනවා වෙයා”

“නමුත් මබ ඒ ගැන කාටවත් කිහිවක් කිවිවේ නැ?”

“කිමෙන් ඇති පෙළ මොකක්දීගැර අධි සටහන් තිබුණේ මිනියට යාර විස්සක් පමණ දුරින්. බැස්කට්විල් පැවුල්ලේ යාපය පිළිබඳ කතාව දැන සිටි නිසා මිස්ස්, නැත්තාම මා වුණත් එය නොසළකා හරින්නට ඉඩ තිබුණා”

“බැටළවන් බලාගත්තා රැඹුදුරන්ට අයන් බල්ලන් ඉන්නවා ගන්ද විල්ලුවෙ?”

“රේ ගැන සැකයක් තුළු. නමුතු මේ එවැනි බල්ලක් නම
නොවියි”

“මබ කියන්නේ රේ අඩි සටහන් ඉතා විශාල බවයි?”

“ඉතාම විශාලයි”

“නමුත් උං ගරීරය ප්‍රහට කිවිවූ වෙලා තිබුණෙන් නැ?”

“නැහැ”

“ඒඳ රාජීය මොන විශේ එකුස්ද?”

“බොහෝම තෙත්, ශිනල ආලුණුයක් තිබුණා”

“නමුත් වැස්සක් තිබුණෙන් කුඩා?”

“නැහැ”

“පු ගස්වලින් මායිමේකු යිය සක්මන් මෙවත නැත්තම් උද්‍යාන
පරිය, මොන විශේ එකුස්ද?”

“පරිය අයින් උදාකම් අඩි දෙළුණුක් පමණ උසට වැශිෂ්ට පු
ගස්වලින් මායිම් වෙළඳී කියෙන්නේ. රෝ අස්සයන් කොහොතුවේ
අැසුර වෙන්න බැඳුණ. රිංගලා එක්කාත් බැඳුණ, ඇවිදීම සඳහා ඇති
පරිය පළලින් අඩි අවක් පවත්තාවිනාවා”

“පු ගස්වලින් තැඹුණු මෙවැනික්, ඇවිදීමෙහි ඇති මෙවත් අනර
මොනාවි ගරී කියෙන්නාදී?”

“මට. මෙවත දෙපාත්තෙක්ම එකක් අඩි ණයක් පමණ පමණ
ක්‍රියාකාල වැශිෂ්ට රිරි උදාකක් තිබුණාවා”

“මම පු ගස් ජේදිය එක් තැනැකදී යෝවුවකට විවෘත වෙන
විටයි. ම් ගේරුම ගන්නේ?”

“මට. එක විසා අදුර්දුමිය තැක් පියනක් කිවෙන කඩුල්ලක්
නැත්තම් යෝවුවක් කිවිට නැකි, එකැන්න් විළුවට පිටිසෙන්න
පුරුණි”

“එවැනි දෙරවු තවත් කියෙනිවදී”.

“කියිවක් නැ”

“රේ කියන්නේ කඩුරු ගරී උද්‍යාන ප්‍රහට ඇැසුර වෙනවා නම්,
එක්කාය් නිවෙස ඉදළ රන්න මිතා. නැත්තම් මම කඩුල්ලන්
ඇැසුරවෙන්න මිතා?”

“උද්‍යාන පරියේ ඇත කොළවරේ කුඩා මිමිහාන මණ්ඩපයක්
කියෙනවා. එනැනින් ඇැසුරවෙන්න පිටෙවන්න පුරුණි”

“සර වාල්ස එකැනු ප්‍රහාණ තිබුණාදී?”

“නැහැ. මහු වැටි සිවිලය රෝ යාර පනාගක පමණ මෙහින්”

වෙශ්ජලියේ රුදර විෂ්ලා

"හොඳයි. මෙටිමර මෙන්මත්, මූල්‍ය අමත්තු මේ කාරණය කියන්න. මෙක පුගයක් වැදගත්. එටට දකින්න ලැබුණු සලකුණු තිබුණ් වැළි පොලොව වන්. තෙම්ම නිරුව වන මෙම මෙයි?"

"නෙත්ම් නිරුවේ එවැනි සලකුණු කිසිවස් දකින්න ලැබෙන්න නැහුණෙන්"

"ඒවා තිබුණේ විල්පුවට පිශිංසන කඩුල්ල පැත්තෙමද?"

"මම. ඒ පැත්තෙමයි"

"මෙ මෙය සියේ උන්නදු වැඩි කරනුවා. තවත් කාරණයක් මේ කඩුල්ල නැත්තාම් ගෙවුවුව විභාද තිබුණෙන්?"

"මට. වහා ඉවීයුරු දෙයා අයුර් ද්‍රාවා තිබුණා"

"මය කඩුල්ල කොට්ඨාසියාම් උයද?"

"අයි හතරක් පමණි....."

"එහෙම නම් ගෙළඟකුට් රැකට් රුවින් පතින්න පුරුවනි?"

"මට"

"කඩුල්ල අසලම් මොනවද තෙවැ දැක්කන්න ලැබුණු සලකුණු?"

"මෙ එහෙම විශේෂ දෙයක් දුටුවට නැ"

"දෙයියන්නී කඩුරුවක් රැකැළ සෙයියි කුරුල බැඳුවට නැදද?"

"මෙ පරිජ්‍යා කරල බැඳුවා"

"නමුත් කිසිවස් දැක්ගන්න ලැබුල්කානා?"

"ඒ මක්සාම හරි තැට්ලිලි සහුගතයි හෝමිස් මහත්මයා. සර බාල්ස් රැකැන මිනින්දූ පහක් අය් දැහැයක් හිටුගෙන ඉදා තියෙනවා"

"මධ කොජාමද රැක දැනුණෙනු?"

"ඒ මොකද මුහුණ් සුරුවුවෙවි අව දෙවරස්ම එහි වැටි තිබුණා"

"විභිජ්‍යා. මෙන්න වෛවිසන් අප එශේම නිරික්ෂණ කරලා තියමනවලට එළුමෙන මිනුමයක් රැලුගට රැකැන තිබුණු සලකුණු?"

"ඒ හරියේ බොරපු ගොලොවාවි, සුළුවෙන් සලකුණු හැමතැනුම තිබුණා. මට වෙනත් ආලකුණු කිසිවස් දැක්ගන්න ලැබුණ් නැ"

හෝමිස් තම අකින් දැනුමිසට ගසා ගස්සේ සියේ ඇතිවූ නොදුවයිල්ල පළකුගැනී.

"වා මට රැකැනට යන්න තිබුණා නම්" හෝමිස්ට කැඟැසිණි.

"මෙක පැහැදිලිවම පුගයක් සියේ ඇදගන්නා පරිජ්‍යාගතයක්. විශේෂයෙකුට කාරණා විද්‍යාත්මකාවට හෙළිකරගත්න හොඳ අවස්ථාවක්. බොරපු ගැවුපුණු එස්පොලොවින් මට කරුණු රාකියක් කියවාගන්න තිබුණා. නමුත් මේ වෙනාකොට වැඩ්සෙන් භා

ගමවායින්ගේ පාවහන්වලින්, එක්සියලුල මැකි සිං. ඇති. දොස්තර මෙවිමර. අයියේ මධ්‍ය මාව එනෑනට කොකුදූ එක ගැන තිතන සොර.....! දත් ඉතින් මෙවට ඔත් පිළිතුරු දිය යුතුයි"

"හෝමිස් මහන්මයා, මේ කාරණ උප්පයට හෙවි නොසොට, ම. කොහොමද මධ්‍යට එනෑනට කැදාවින්නෙ? එක ලෝකයට ගෙවිකරන්න බැරි ඇයි කියා, දැනටමත් ම. මධ්‍යට කියල තියෙනවා, එ නැති වුණුයේ..... එ නැති වුණුයේ....."

"මොසක්ද ඔබට කියන්නා හිමියන්නා?"

"ඉතාම පළපුරුදු. බොහෝම නිසුළු ලෙඛ පරිස්ජාලටි යෙදෙන රහස් පරිස්ඡාකයෙකු පවා, අසරණ විය භැංශි අවස්ථා කියෙනවා"

"මබ කියන්නේ මෙක අදාළ බලයකින්, නැත්තම අවතාර හොඳමන් නිසා ඩියුව එතුන් කියලුදී?"

"එහෙම දදයක් කුයා ම. ස්විටල් කියන්නේ නැහැ"

"නැවුත් ඔබට හිමෙන්නේ එහෙමයි?"

"හෝමිස් මහන්මයා, මේ—ඛෙළවාවකයන් පස්සේ ඩියුවීම කිහිපයක් ගැනම මට අහන්න ආවුණා. නැවුත් රේවා විද්‍යානුළුලට පැහැදිලි කරන්න අමාරුණි"

"රාජාහරණයක් වශයෙන්.....?"

"බැංකවිල් යක්ෂීයා යයි සිනිය භැංශි විනිසුඹු සමෘතු, විල්පුලවිදී කිහිපදෙනාකුටම දකින්න ගැටි කිවුණු නැවුත් උව විද්‍යානුළුලට අඟ භදුනන කිසිම සෙකක් වෙන්න බැංශි ඒ සතාව දකින්න උවේ කිවුණ් මේ ක්‍රෙංජාවූ යයක ඩියුවීමට කළින්.

ඊ සතා ප්‍රමාණයන් ඉතා විශාල ගයංකර පෙනුමක් ඇති එකකක්දු. උව අන්ධිකාරයේ සිදියන් ඇඟට පෙනෙන අවතාරයක් වැනි එකකක්දු. හරස් ප්‍රයනා තුදිරිපත් කාරුලින් ම. මේ මිනිසුන්ගෙන් විමසා බැඳුවා. එයින් එන් කොහොත් කිසිදේකට නොයිවෙන මාල් බුද්ධීමන් මිනිංජක්. එකකනෙක් ඇත්තෙක් වෙළුම් වෙළුම් කරන, උන්ට උවම් ගහන ගකුණන්. අනෙක් පුද්ගලයා විල්පුලවිම පදිංචි ගොවියක්. මේ භැංකදෙනාකුදෙම වියෙනවලින් කියවෙන්න එකම සනෙක්. බැංකවිල් අතින කරාගටි කියන යෙහා පෙනුමක් ඇති සුනාධාරාව, මේ කියනා සනා භැංක් අතින්ම සමානයි. ම. ඔබට සහතික කරලා කියන්නම්. මේ ප්‍රලාභාත ගකුණකු එ කාලයේ විල්පුව හරහා යනවා නම්, රේ එක බොහෝම තද අයෙකු විකරයි"

"මබ නවීන විද්‍යාලේ තුළලටු අධ්‍යාපනයක් ලැබූ කොනෙක්. එහෙම වෙළත් මබ මේ සාරා වියවාස කරනවා?"

"මම දැන්මන නෑ මොනවා | වියවාස කරන්නාද මොනව නොකරන්නාද කියල"

හෙමිස් දෙදර යුතිල්ලටේ මෙම හැඳුන්වය තමාටද පසුගිය ගැනීමට අපහසු බව යශ්චත්ති.

"අපට පෙනෙන ලෝකය තුදු පරිස්ථිය කාමයි, ම. මේ තරම් කාලයකට කෙලු" මිශ්‍ර සිය. "අපරාධකායින් යමග කළ සටන් අපි සැහෙන තරම් දුරට සාර්ථකව කළා. නමුත් සටනට එන්නේ යක්ෂයාගේ පියා නම්, මිශ්‍ර හා සටන් නිරිම් 'පුගක් දුෂ්කර වෙන්න දුරටිනි. කොහොම වුණු ඇර පා සටන් සැබුවීන්ම නිවුණා කියලා මිබ පිළිගන්නවා. අන්ද?" උස්මිස් විමසුවේය.

"අර අපට මූලින් ඇඟන්න ලැබූවූ පුනාධා, මිනිනෙකුගේ උගුරු දෙන්ඩ කඩා දමන්න තරම් සැබා; සඳහන් වුණා. ඒ වුණන් උත් අද්‍යුත සන්න්වියෙකු නොවේයිද?" මෝරිලර ප්‍රාග්ධනයක් නැයිය.

"මෝරිලර දොස්කර ව්‍යාපෘතියු. ටෙන් අද්‍යුත දේවල් සහ අවසාර වියවාස කරන අයගේ ඇශ්චතුව එහි. ටෙදි මිතු නම් පෙනෙන්මන. මට මෙන්න මේ කාරණය කියන්නා, මින් සිංස් කියන්නෙන ඒ විශේෂ වියවාසයක් නම්, ඇපි මබ මා භාවුම්ප්‍රේන්ඩා ආවෙ? මබ කියනවා සර වාල්දුගේ මරණය ගැන පරීක්ෂා මර බැලිමලන් වැඩිය නැති බව. නමුත් ඒ සමගම මබට උවිමනා ටෙලා කියනවා ඒක පරීක්ෂා කරවා යන්න....."

"ඒක පරීක්ෂා කරවියාත්තා උවිමනාය, කියල ම. කිවිවේ නෑ"

"එහෙම නම් මොකක්ද මබ, මෙහෙත් බලාපොරොත්තු වෙන උතකාරය?"

"මට කියන්න සර හෙක්ටි වැශක්‍රාල් සම්බන්ධයෙන් මා කළ දුන්නේ ඇම්කද කියලා?" හි දොස්තර මෝරිලර තම සාක්ෂා අරලෝසුව් පරීක්ෂා කර බැලිය. "මිශ්‍ර ටෙර්ඩ දුම්බියපොලට ලකා වෙනවා, හරියටම කට පැයකුත් තුළකින්"

"මිශ්‍ර මේ දේපලට උරුමක්කාරයා නිසා?"

"මට. සර වාල්දුගේ මරණයෙන් පස්සේ, අපි මේ තරුණයා ගැන විමසිම කර බැලුවා. පෙනු කැනවාවේ ගොවිපොලක් පවත්වාගෙන යන බව, එකකොටුයි අදාළ දැනුගත්තා ලැබුමෙන් අපට ලැබේලා කියන තොරතුරුවල හැරියට සිශ්‍ර සැල් ආකාරයකින්ම යෙහෙත් කොනෙක්."

දැන් ම. මේ දේවල් කියන්නේ තෙවුම් වර්යාසු හැටියට නොමෙයි; සර වාල්ස්ගේ අත්තිල කැමුණි පාහුය තියුණ්මක කරවන්නා ලෙසයි”

“රියට උරුමකම කියන වෙනත් කිසිවෙතු නෑ කියලයි ම. හිතන්නා?”

“වෙනත් කිසිවෙත් නෑ. අපි භෞයා බැඳුවා. සර වාල්ස් තමයි සමඟ සහයෝගයීන් ඇත්දෙනාකා ඉදුසු පැවුල් වැයුමා. දෙවැනි සහයෝගයා කරුණ කාලයේම මියගියායා. මූල්‍ය ප්‍රතිඵල මූල්‍ය මෙයි 10 මේ හෙතුරි නම් ඉලන්දාරියා. ඇත්වැනි සහයෝගයා රෝප්‍ර බැංස්කට් කියන නම ලැබූ ලකානායා. මූල්‍ය අධිම විරිත්‍යක් තිබූ තැක්කායියෙකු දැන්නා අය කියනවා. මූල්‍ය අර ආදි කාල ඉදුසු විදුලාග ජාතියේ, එම අව්‍යාච්‍ය නොනායා. මූල්‍ය නොයෙක් වැශයි වැඩි විලට පාලුවේලා මේ රෙටි තේර්පෙන්න-මැරි තේර්පෙන්ටර ආවා. ඉතින් මෙහෙත් පැන යිනින් මූල්‍ය මියේ මධ්‍යාම ඇමුවකාවම් තැනැත්ත රෝගයට ගොදුරුවීම නිසා 1876 අවුරුදු දෙදි එශේෂ මිහියායා. බැංස්කට් පරපුරන් අත්තිවට ඉතිරි වෙලා ඉත්තෙන ගෙනරැල් ප්‍රමණයි. තවත් පැයෙන් මිනින්දූ පහකදී වෙශ්‍යා දුම්‍රියාපාදුදී ම. මූල්‍ය හමුවිය යුතුයි. මූල්‍ය ආ නොකාව සවිත්හැමිවන් ටේජ ලාජාවූ බවට, අද උදේ මට විදුලී දුවතක් ආවා. ඉතින් නොමිය මෙන්ත්‍යා මූල්‍ය සම්බන්ධයෙන් මා කළ යුත්තේ මොසක්ද? ඒ ගැනා-ඡ්‍යාල්ප්‍රාදසක් දෙන්න”

“මූල්‍ය තම පිය පරපුරට අයක් මන්දිරයේ පදිංචියට යුම් ඇති වැයදා මොසක්ද?”

“බැඳු බැඳුමට පෙනෙන්න නම් එකා වැයදාක් නැහැ වශයි. එමහම නොදී? ඒ වූණන් එමෙන් රඳිංචි වෙන සැම බැංස්කට් නොනායුවීම මූහුණදෙන්න භාවිත්තෙන් අව්‍යාසනාවන්න ඉරණමකට. මූල්‍යගේ මරණයට කළුන් ම. එස්ථ්‍යා තිද්‍යාස් වාතා කරන්න, සර වාල්ස්ට හැකිවූණ නම.....? එමහම නම් මූල්‍යගේ පරම්පරාවේ අවසාන පුරුෂ මේ මාරක-කිමිස්වී ලැංඡන් එමට විරුද්ධව, මූල්‍ය මට උපදෙස් දෙනාවා. ඒ බව මට සහතිකයි.”

“වූණන් මෙහෙම අදාළුත් කියනවා. මේ රාළාන දුර්පත්තේගෙන් පිරුණු තියරු එකක්. මවුන්ගේ මසාජායාය රඳා පවතින්න තරුණායා එහි පදිංචියට සියෝග් පමණයි. බැංස්කට් මැදුරු රඳිංචි කරුවෙතු නැගිවූණාය් මොකද දැන්නවද වෙන්නා? සර වාල්ස් ආරම්භ කළ යාපනය් එංඩ් සිල්ල, සම්පූර්ණයෙන්ම බිමටම කඩා වැවෙනවා. අනෙක් අස්ථි මගේ මින් කියනවා ලෙස යයක් සහ කැලුවීමක්. ඒ නිසා කිරණයක් ගැනීමේදී ම. වෙනත්

පැත්තකට ඇගේදයි කියලු මූල්‍ය හිකුව බයයි. ඒ නිසයි ම. මේ ගැන මෙම අදහස විමසන්නා?"

හෝමිස් මද වෙළාවිස් කළුපනා කළේය.

"සරල වචනවලින් කියකාවා නම් මෙහෙමයි" හෝමිස් කිය. "මෙට හිජෙනවා බාධීවුරු පිළුව බැස්කට්‌ලෑ පවුල් අයට අවදහම ගැනක් කියා..... ඒක නොදු ඔබට අදහනු?"

"ඒක ඇත්ත බවට සාස්කී තියෙනවා"

"අන්න හරියට භඩි. මබ කියන්නේ මෙම ගේවුල් දියුලෙන්නා ඇත තැන්නම් අද්දුත බලපාමිස් නිසා. කියල නොදු? ඒක නිවැයදී නම් ඒ ඇත බලපාම තරුණයා බේඛවාන්තයරයෙදා විශේම ලන්ඩිනයෙදින් ඇශිවෙන්න පුරුවනි. එස්හම ඉන්දු? ගේවැනිවරයෙකුට මිහුගේ බලකළ එක්තරා ප්‍රාදේශීල්‍යට සිමු අවනාවා. නැමුත් යෝජයෙකුටත් මිහුගේ බලකළ ප්‍රාදේශීල්‍යට සිමා කරල කියෙනවා කියල හිතන්න පුරුවන්ද?"

"හෝමිස් මහත්මයා, මබ මෙක හාරගන්නේ බොහෝම සැහැලුපුවෙන්. මබ මෙකට පාදුපැලිකාවල මැදිවෙලා කිවියා නම් මිහුගේ හිතන එකක් නා. මෙශ කියන්නේ හෙන්ට් තරුණයා බේඛවාන්තයරයේ කිවියේ, ලන්ඩිනාල් ඉන්නාවා විශේම ආරක්ෂිතයි කියල නේ. කවස් මිනින්භු පනානක් යොලුවිදි සිහු එනාවා. මමාකද මබ කියන්නේ?"

"මහත්මයා, මව කියන්න තිශෙන්නේ මම්විවරයි. මූල්‍ය ඉස්සරහ ඔදාර පහුරු ගාමින් ඉන්න මෙකි බලපාරියායේ අරුණෙන, තුළිරියකින් වෝට්සු දුම්රියම්පාලට යන්න. මිනි. සර හෙන්ට් බැස්කට්‌ලෑ හමුවෙන්න"

"හමුවෙලා.....?"

"මම කාරණය ගැන වැඩිදුවාකල්ජාර කරල, ම. කුම්ස් හෝ කිරණයක් යක යුතුයි. රැකක් මහුව කියින්දයක් කියන්න එරා"

"වැඩිදුර කළුපනා කරල කිරණයක් එන්න මබට සොවිවර කාලයක් ගතවේවිදා?"

"පැය විසිහතරයි. හෙට උමදී දහුය මේදි මෙහෙට ඇවිත් මෙට මා හමුවිය හැකි නම් ම. කාරණයාවෙනාවා මෙවිමර මහත්මයා. මබ එදි සර හෙන්ට් බැස්කට්‌ලෑ මෙහෙට කැදාවාගෙන ආ හැකි නම් වඩාත් හෙයායි. අනාගැනුයේ සැලසුණු ද ගැන සැලසුම් සකස් කර ගැනීමට, ඒකන් මට එඩාස් පහසු වේ"

“හෙට්මස් මහත්මයා මා ඒ විදිහුව කරන්නම්”

පැමිණිය යුතු වේලාව තම සැමිය අන්ත සටහන් කරගත් දූෂ්චර මෙවිලෝ, පිටවී යාමට අසුළුනෙන් නැගිටිවටිය. මතක යක්තිය අසු කොනොකු මෙන් පියවිර කිහිපයක් ඉදිරියට තැබූ මිහු තරජු පෙළ වුදෙනැදී නැවතුමෙන්ය. ඒ හෙට්මස් යොමුකළ ප්‍රය්‍රනයක් නියමි. ६

“දූෂ්චර මෙවිලෝ. මට තිශ්වනාවා තවත් එක ප්‍රය්‍රනයක්, සර රාල්ස්ගේ මරණයට පෙර, තුවුන් කිහිපැදෙනෙක් විශ්වාසී ඔය අවකාරය දුටු බව ඔබ නිවිචා?”

“ඇත්තෙදනෙක් දැක තිබුණු”

“රිට පස්සේත් එය සුඩුරුන් ගාලු දුටු බවත් අහන්න ලැබුණාදී?”

“ඒ බවත් මට නැමු ආණ්ඩු දැඩිමෙන්න නැ”

“ස්ථානියි. ඔබට ඇහා දුවියක්”

සභාවුදායක කටයුතුකාක් එහුට ඉදිරිපත් වි ඇති බවත් හෙට්මස්ගේ වුදුමෙන් පෙනිණ. මෙහු ආපසු පැමිණ තම අසුන් හිදායත්තේය.

“මය බැහුරුක සහාවාද විනාවසක්?”

“මය වෙනුවෙන් මට මූල්‍යාති අවනත් වැඩින් නොමැති නම.....”

“මෙය හිතවිත් මිශ්‍රයා. මා සුශ්‍රීධාකාරී වේනාවේලාවට තමයි මං මෙවන් ආධාර ඉල්ලන්නා. මේ සිද්ධියායේ තීයෙනාවා අසුරුව, ඒ විශේෂ විශිෂ්ට ස්වභාවයක්. බිජේලිලාංඡ් දුම්කාල වේලදකළ ලයින් යදි, මා වෙනුවෙන් ඇශ්වුමින් කරන්න වොටසන්. සැමරන් වැඩි පයිරිර දුම්කාලවිලින් රාජ්‍යතලක් මට එවන්න හියා මිවුනට කියන්න. හටත් වෙනුගුරු මට අහඹු තුම්භ්‍ය නැවිත් ඉත්තා ඉත්තාවා නම්, ඒ තරමට හොඳයි. අටට ඉදිරිත් වූ මේ මැට්ටුවේ කාරණා වැඩිදුර විශ්වල්සනය කර බලන්න, එසින් මට නැතිවෙටි.”

මෙවැනි වේලාවට කාරණා එකින් උතු ගෙන සසඳා බලුමින් උපකළුපනවිලට එළුළුම-මෙයේ මිශ්‍රයාගේ සිරිනක් විය. ඒ සයදා මිහුට කාමරුයේ කනිටිමට අවශ්‍ය බැවි මුම දැන සිටියෙමි. ඒ හියා එදා සටහුවිනා ඇරුම සමාජාලාභී කාලය ගන කළුම්. මා බෙකර විදියේ නවානුහා-එනාලිට රු තැවිය උම්ජ විය.

දූර විවාහ කළ විශයම මට දකින්නට ලැබුමෙන්, විධින්න කාමරය දුමෙන් පිටි ඇති ආකාරයයි. යින්නාක් පට්ටෙනා ඇත්දැයි මෙයේ හිතේ සැකුයක් ඇතිවිණි. දුම්කාලඩිල සැර ගැඳන් මෙයේ නාසයට භා උගුරට අපහසුවක් දැනිණ. ඒ හියා කැස්සයක් සැදිණි.

මෙය මිතුයා පිටතබායක් තැදුගෙන හාන්සි පුවුවක ඇකිලි සිටියේය. ඔහුගේ මුළුවේ තිබුණෝ කරපාහුනි පියන් මැටි පහිර්හයයි.

“මට පහින්නේ සිකලට පෙළවාද ප්‍රවාචනයි?”

“හැහැ. මෙවි පධිපත් දුළුමන් සාමරය පිටි තිබු නිසා, මට ඩූස් ගැනීම අපහසු වුණු”

“මට කියන සොයුයි මටතේ ඒක ගෙවන්නේ. දුම තුළයක් ගනකමට කියෙනවා වියේ.....”

“ගනකමට? මොන විදියකටටත් ඩූස් ගන්න බැ!”

“රහෙනම් ජන්ලය අරින්කා. එක මුළු ද්‍රිඹම සමාජ යාලාවේ ගත කරපු බවයි මට ප්‍රශනන්නේ”

“මොනවා හෝමියි?”

“හොඳයි. මං කිසු දේ ලුණිවැයදියු?”

“හරියට හරි. නැතුත් සොහොමද මුළු ඒ අව දැනගත්තේ?”

විමතියට පත් මෙයේ මුදුණ දුටු මූළු භවනයා සිනාසුලෝය.

“මෙවි කියෙනවා ටොටිස්ජ්. පුබෙක්ස්ලින් වූ නැවුම ගතියක්. වැඩි සහිත දිනයක් මූල්‍යම්‍යෙන් යනවා තිවිසසන් එලියට. දිනය මධ්‍ය සහිත වැඩි දිනයක් මූල්‍යෙන්, ස්විස්-විජු ආසුසු එදි පාවතන් හා සිස්ටුයිම් සොහොමදා? ඒව දිලිංගිඡැං්ඩියක්නේ උදේ යදි කිවුණු විදියට. ඒ කියන්නේ මූළු ද්‍රිඹම පුරාම රිකතැනෙකට වෙළඳී ඉදාල කියෙන්නේ. මූළු බොහෝම ස්මිල් මිතුරන් දැනි සොහොක් නොමෙයි. රුහුම නම් මූළු නිනින් හිටියේ සොහොටි? ඒක ඉකාම පැහැදිලියි. එහුම නොදි?”

“මට ඉකා පැහැදිලියි”


“මම විදියේ පැහැදිලි කාරණාවලින් එල්කය පිටි කිවෙනවා. ඒ වුණ්න කිසි සොහොක් අභ්‍යන්තරියක් රේඛා නිරිස්ථාය කරන්නේ නැ. හොඳයි. මං සොහොක් තොයා සියලුද මින්න්නේ?”

“මිතත් රෙක තැනකට වෙළා ඉත්තන ඇති?”

“හැහැ. මං ගියා ගෙවෙන්නායුයාට”

“මෙවි මතසද එණ්-ශිල්දී?”

“අන්න හරි. මෙයේ ගරිරය මම කාමරේ/හාන්සිපුවුවට ඉදිදි මෙය මනස එහි ගියා. කාණ්ඩාවුයි-ශියල්රා. ඒ අකරෝදී මං විශාල සොයි පෙළවිට දෙකක් සහ ඉකා විශාල දුම්සොල ගොඩකුක් පාවිචිටි කර කියෙනවා. ටොටිස්ජ් විශාල ප්‍රස්ථා මම ස්වැම්බිලට ප්‍රකිවුඩයක්



යටුල සිකියමක් ගෙන්වා තැබා විශ්‍රාව් ප්‍රංශයේ මිනුමිදෝරු අදාරාරාමෙන්ගැනී සිකියම. රැකියට ද්‍රව්‍ය පුරාම මම මහඹින් එසේ සැරිසැරුවා. දැන් එඟේ පිශ්චාත් උරස් ව්‍යුනත් භෞයාගැනීම මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ."

"මං හිත්තෙන විශාල පරිමාණයේ සිකියමක් වෙන්න ඇති?"

"ඉතා විශාල එකක්" කිසු ඕනෑ සිකියමම් ගොටසක් දිගහැර එය මම දැනුම් සැරිසැරුවා. දැන් එඟේ පිශ්චාත් උරස් ව්‍යුනත් භෞයාගැනීම මට

"මෙම තමා අපට වැදගත් වෙන් ප්‍රංශය, මේ මැදින් හියෙන්මන් බැංකාවිල් මන්දිරය"

"විටට් පොඩි වන ලැභුවක්?"

"හරියට හරි. මධ්‍යට ප්‍රාන්තිකවාද මෙන්න මේ රේඛාව? අර යු ගස්වලින් මායිම වුණු උදාහාන ප්‍රශ්න වැට් හිමෙන්නේ, ඒ රේඛාව දිගේ වෙන්න යිනා. ඒ බවත් මෙයි සැහුන් කරලා තොතිලුණත් මධ්‍ය පෙනෙනවා ඇති, රේකට දකුණෙක් තමා විශ්‍රාව්. මෙතැන හියෙනවා ආඩා තොතිනැඩිල් රේක් තමා ප්‍රිමිපත් ගම්මානය. අපේ මිනුයා අඳුන්නර මේට්ටිල්ස්ට් වෙදු මැදුරත් එසේ. මෙහි සැතපුම් පහක අරඩ විෂ්කම්ජය ඇති ප්‍රංශයක් යන්නායේ, මිනිසුන් රඳි-ලි නිවාස හියෙන්නේ ඉතාම යුතුප්‍රායෝගි. මූලි හියෙන්නේ උරුවිර් හෙල් නිවිස. කතන්දරය සියදිදී එතැන් එනා සඳහන් වුණා. තවත් නිවිසක් ගැන මෙතැන සැලකුණු වෙනු හියෙනවා. අර විද්‍යාභායාගේ නිවිස රේක වෙන්නැති. මෙයේ මෙහෙය නිවැයිදී නම් රියාමය නම් ස්ථිරප්‍රාවන්.

මෙන්න විශ්‍රාවේ හියෙනවා ගොවී පොලවල් දෙකක්. එකක නම හයිටෝ; අනෙක ගවුල්මයෝ! මෙතැනට ගැනීමේ දහුනතරක් ඇතින් විශ්‍රාවේ අනෙක් සොලුවල් හියෙන්නේ පින්ස්ට්ට්වුන් බන්ධනායාරය. ඉතින්-මම ගෙවිල්-සිකිපය අතරත්, ඒ විටට් හිමෙන විශාල පාල ප්‍රංශය තමා, ඒවාකින් තොර මහ වුදුරු බිම පෙදස හැවත් විශ්‍රාව්. ඉතින් ඉඩියුනාක නාවිය රෙඛුක්වුණු ප්‍රංශය මෙකයි. අපට රේක රෙඛුක්වුන්න වෙන්නේ මෙහි තමයි."

"මෙම මහ හයානාක පළාතක් වෙන්න ඇති?"

"මට. පළාත පිහිටා හිජ්‍යතාලීස් රට සුදුසු ආකාරයට, මනුෂයයින්ගේ වැඩිකටයුණුවලදී අමනුෂයයින් ඇතිලිගහන්න පටන අරගෙන"

“ර් කියන්නෙ මේක ඩුතයිනැර ප්‍රමිතන්ද වැඩක් කියා ඔබත් වියවාස කරනවා?”

“යක්ෂයාග නියෝජිතයා ඉන්න පුරුවනි, ලද මිස් තාහරවලින් සඳහා අය. අපට විසඳුන්න ප්‍රශ්න දෙකත් කියනවා වොටසන්. පළමුවැන්න, මෙතැන අපරාධයක් පිදුවූ ගුද කියන එක. දෙවැන්න එය කුමක්ද කටුද කොළඹමද එය පිදුකාමල් කියන එක. මෙම්ටිමර මහත්මයා කියන විදියට මේක යුතුයිනැළ් වැඩක් බව ඇත්ත නම්. අඟේ පරික්ෂණය මින්න එහැතියේ අවසන් නැමුත් රට කළින් අප හොය බලන්න මින, අභරාධය පිදුවීම හැකියි-කියා අප උපක්ල්පනය කරන සැම අංශයක් ගැනීම. මිත මේ ප්‍රශ්නයේ මැන ග්‍රුයර ක්ල්පනා කරල බැලුවූ වොටසන්”

“මට, අද දච්ච ඩියෙනුම ම. රීඛාක ක්ල්පනා පාලා”

“මබට මොකන්ද නිශේන්නෙ?”

“මොකන් හිතාගන්න බැරි විදියේ ආවුල් ගොඩක්”

“මේකටම වියෙශික ලක්ෂණ අපට මෙහි දක්නට ලැබෙනවා. එයින් සමහරක් ඉතා විශිෂ්ට රේඛා කියන්න පුරුවනි. උදහරණයක් වියෙන් අර පා සට්ටන් වෙනැස් වූ ආවාරුය..... වොටසන්. මොකන්ද රී ගැන මබට නිශේන්නෙදී”

“සර වාල්ද රී හරිඳයි පා පැයිලි විලින් ඇවිද ගිහින් කියලයි මෙම්ටිමර කිවිවේ”

“පස්වාක මරණ පරික්ෂා-ණෙයදී ඇවිද මෙම්ඩයක් එහෙම කියලා. මෙම්ටිමර ක්ලේ රේකම යලින් නිම රමණයි”

“එහෙම නම් ඇත්තෙන්ම-මොකන්ද මුළුණ්?”

“මහු දිවිවා වොටසන්. සර වාල්ද පියිවිකල් වෙළා වගේ දිවිවා; ප්‍රාණ හෙයන් පැන දිවිවා. යුදයාබාධියින් පෙළුමින් සිටි මුළුගේ, භද්‍රිතට දරා ගන්න බැරි තුළි මුළුගැහැන්, හෙයන් දිවිවා. එයින් භද්‍රිත පුසුරා ගිහින් මිහු මුහින් අතට ආදවැලුණ”

“රැන දුවිලා කියෙන්නෙ මොකනින් වෙශරන්නාදා?”

“අඟේ ප්‍රශ්නය නියෙන්නෙ ඇන්න එතැනයි. දිවිම පටන්ගන්න කළින්ම, මහු හෙයන් උමිනු වෙළුයි සිටියේ. රී බවට සලභාකු කියනවා”

“බබ කොළඹමද එහෙම කියන්නෙ?”

“මහු ගිහියට පත් ඇඟ යම්ක් නිවුණු නම්, රේක ආවට විල්පුව පැත්තෙන් විය පුතුයි. ම. උපක්ල්පනය කරන්නෙ එහෙමයි. රේක
<http://sherlockholmesinverständigung.blogspot.com>

ඒහෙම නම්, අපසු තමන්ගේ තීව්‍යයැටු දුටුනවා වෙනුවට, එහින් ඇත්ත දුටුන්නේ කුදා? එක් බ්‍රැන්ඩකට උමුව වූ, සිංහල වූ ගොනොඩා පමණයි. අර එමඩිරා තීපු ඉද ඇත්ත කියලා තිබමු. එනෙකාට සර වාල්ස උදව් ඉල්ලා කාගඹුම් දුටුලා තියෙන්නේ, උදව් නොලැබෙන පැන්තකට. රෙළයට තිදු රාජ්‍යීය සිංහ කුවරු එනැඹුරුද බලාගෙන සිටියේ? තමන්ගේ ගැහැදුරුව වෙලා බලාගෙන ඉන්න නැතිව, ඇය සිංහ උද්‍යානු පරියාලු වෙලා සිටිය?"

"මට සිලකන්නේ මුළු කටුරුගාහී එනෙහුණු බලාගතන හිටියා කියලද?"

“සර වාල්ප වයස්‍යතා දුරවල කෙනෙකු මූල්‍ය භැංශදාලට ඇවිධින්හා ගිය එක, අපට පෙන්වම් තැන්නා ප්‍රාථමික නිවුණු කාලයුණු අයහාත්, වැනිබර, ගෙත් ගතියක් හිඹු රිඟය, ඉකින් ලුද්ධීමන් කෙනෙක් නිකරුමෙන් මිනින්දොපහැත් හෝ දෙයක් රිජම් සිරියා කියලා අපට ඩිජන්නා ප්‍රාථමිකද? රේක ද්වාහාවිකද? පුරුවු අර ඩිම වැට් කිඩු ආකාරයෙන් ලදායකර ලෙවිලර එය නිශ්චිතය පෙනාට නිවුණු. එවැනි සිදුම් මුද්‍රාක් නිරික්ෂණය කරන්න තරම මූල්‍ය දක්ෂයෙක් කියල ම. හිජුත්‍යා”

“නමුත් සර එල්ඩ් හැම තැන්දු එකෙම-ආලියුව යන්න පුරුදුව හිටි ගොඩනායු?”

“ହୀମ ହେବେ ଦୁଇକାଟି ମିଳ ପିଲ୍ଲାରୀ ପିରିସେନ ଦେଖେବୁବି ଲକ୍ଷ ମଞ୍ଜୁ
ବଲା କିମ୍ବିଦ୍ୟ ? ମଂ ହିତାଚନ୍ଦ୍ରଙ୍କଣ ହୀ ଠଙ୍ଗମ ଛଲା କିଯାଇ. ଦ୍ୟାକ୍ଷତ୍ତିଲିଙ୍କ
ଅରଣ୍ୟକଣ୍ଠଙ୍କଣ କିମ୍ବୁ ପିଲ୍ଲାରୀ ଡ୍ୟାକ୍ଷତ୍ତି ପିରିସା କିଯାଇଛି. ଏ
ଦ୍ୟାକ୍ଷତ୍ତି ଠଢ଼ ରାତ୍ରି ମଞ୍ଜୁ କପ୍ତନଙ୍କ ଲକ୍ଷ ଧରି କିମ୍ବିଦ୍ୟ. ଏ ମଞ୍ଜୁ ଲଜ୍ଜାବିନାଦ ବଲା
ପିରିତାମାତ୍ର ଫେର ଦିନରେ ରାତ୍ରିରେ. କାରଣୀ ଠଙ୍ଗକରୀ ପିଲ୍ଲାରୀଙ୍କର
ବକଟ୍ ବି ଗେନା ଠିକାବିଂଗ ଲୋରିପାନ୍କ. ଫେରି ଲାଦେ ଅଧ୍ୟାତ୍ମର ମେନରିମର
ଦକ୍ଷ ଦର ହେବାରେ ବୈଦକାରୀର ଅପ ହାତୁରୀ ଠଙ୍ଗର ନିଯାତିକାରି. ଏ କିନ୍ତୁ ଏହି
ଅତି ଗୈନ ଵ୍ୟାକିଦ୍ୟର କଲ୍ପନା କିରିମ ଠଙ୍ଗକାରୀ କଳ୍ପ ଦମ୍ଭ, ମନେର ବିଦାନାଦ
ମୁା ଅନ୍ତର ଦେଣର ଲୋରିପାନ୍କ”



තතරවැකි පරිව්‍යේදය සර සේන්ටර් බැස්කවිල්

අප උත්දේ ආහාරය යන් ඉක්මනින්හිල්-ඩුඩ්-ඩුරුජපු ආදී පියල්ල ඉවත්කාට මෙසය පිළිවෙළුක් හෙබිණි පොරුන්ද වූ හමුවීම සඳහා හෝමිස් පිටකබායකින් ආරසි බලා සිටියේය. අපේ අනුග්‍රාහකයේ නියමකරගත් වේලාවටම පැමිණියන. කරුණ වංශයාධිකිවරයා සමඟ අද්‍යත්‍ර මෙටිම්පු අප නිවිසට ලුයාවේදී මරලෝසුවේ දහය නාද වූවා පමණි.

වයසින් අවුරුදු තිහක් පැමිං වූ තරුණයා, රතරම් උස තැනැත්තෙකු නොවිය. තෙ පැහැදි දදනෙක් භා සනව වැඩුණු ඇතිවැම සහිත මුළුගේ මුළුන් නිකුලුණ් සිනැම සන්ඩුවකට පුද්‍යනම් පෙනුමකි. සක්නිමක් ඩිරුරස් ද තිබු මුළුගේ දදනෙක්වල, දැඩි අවධානයකින් පසුවින්නෙකුගේ පෙනුමක් විය. වැඩි කාලයක් අවශ්‍ය ගත හිරිම නිසා, මුළුගේ සම මේ එම පැහැයක් ගෙන තිබිණි. මුළු සැරසි සිටියේ රඳ ඇහැය මිශ්‍ර අන්තර ටිටිඩ් ආදුම් කටිටලයකිනි.

“මේ සර සේන්ටර් බැස්කවිල්” දෙප්තර මෙටිම්පු හිටේ අමුත්තා අපට හඳුන්වා දෙමිනි.

“ආ..... මවි” මුළු හිය. “අපලාක් හෝමිස් මහත්මයා. දුදමය කියන්නා මෙයේ ඉම් මිත්‍රයා මබ හමුවෙන්න කළින් වෙලාවක්

වෙන්තුරු රුදුරු විෂ්ලා

වෙන්තුරු නොයැඟීත්, මේ ඇටිස්සිඩ් හමුවෙන්න ඉඩ නිඩුණු. ඒ මොකද අද උදේ මමත් ගැටුවුවකට මූහුණ දුන්නා. එබ කුඩා ගැටුපු විසඳා දෙන කෙනෙක් බවයි මට ආහස්ක ලැබුණේ. මේ ගැටුපුව මගේ මොලෙන් කළේපනා කරලා නම් විසඳුන්න පුරුවන් එකක් නොමෙයි”

“කරුණාකර හිදායන්නා සර් තෙන්ටේ. ඔබ කියන්මන්, ඔබ ලන්විනයට ආවාට පස්සේ, මොකුක් භඳී අභාවානා අත්දුකීමකට ඔවට මූහුණ දෙන්න සිදුවුණු කියලද?”

“ඒ භැටි වැදගත් අදයක් ඉනුමෙයි හෝමිස් මහත්මයා. මෙක විශිරවක් වෙන්නාන් පුරුවනි. ඒ මෙන්න ගේ ලිපුම, මෙකට ලිපුමක් කියල කියන්න හැකිනාමෙ...., මෙක මට ලැබුණාන් අද උදේ.”

මූහ මෙසය මත ලිපුවූ කවරයක් තැබිය. අපි දෙදෙනාම එයට තනත් යොමු කළේදී. සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන නාල් අර් පැහැණි ලිපුම කවරයක් මූ එක් පිටත, රේ කැපිටිල් අකුරෙන් ලිපිනය දියා තිබිණි.

“සර තෙන්ටේ බැස්සවිල්

නොදුම්බලන්ඩ් තෙවළය”

එහි කළීන්ද සැන්දුලවි “වාරිං ප්‍රෝජිත්” තැපැල් කාර්යාලයෙන් තැපැල් කළ බවට තැපැල් මුදාව තිබේ.

“මම නාවාතැන් ගන්නේ නොදුම්බලන්ඩ් තෙවළයේ බව කවුද දැනගෙන හිටියේ?” හෝමිස් මිමුදුවූ අප අමුත්තා දෙස උනන්දුවෙන් බලීමිනි.

“කිසි කෙනෙක් රේක දැනගෙන ඉන්න විදියක් නෑ. යායුතු තෙවළය මොකක්ද කියන එකු තිරණය වුණේ. මේ දූස්තර මෙවිලර ස්ථුවුණාටත් පර්දුස්”

“සැකයක් නෑ. දූස්තර ම්‍රාත්‍යුෂ්මය නාවාතැන් ගත්තෙක් ඒ මෙවිලයේ වෙන්න ඇති?”

“නෑ. මේ නැවති හිටියේ මිශ්‍රයෙකුගේ ගයදර” දූස්තර මෙවිලර කිය. “අපි මේ හෝව්ලයට තාවත්තින්ගා යෙ බව සිකායන්න මොකුක් සලකුණක් නිඩුණා තැනු”

“ජම්! මිබේ ගමන් බිමන් ගැන කවුරු හරි ලොකු උනන්දුවක් දක්වා බවයි පෙනෙන්න”

රැඳේ කි හෝමිස් ලිපුම කධිරය ඇල මූ මිරිය ඉවහට ගත්තෙය. ඒ භකරට නාවා නිඩු පුළුස්කැජ් පිටු භායයකි. මූහ එය මෙසය මත

දිග හැරියෙය. පුවත්තන්හින් මූලික වචන කපාගෙන කඩායිය මත අලවා නිඩු බැවි අපි දුෂ්චරු. එහි ගම්මේස් සඳහන් විය.

“මබ මෙට තේඛය අයය කරන්නේ නම් සිහිලුද්ධිය ආරක්ෂා කරගැනීමට කැමති නම් විශ්වාස්‍ය පැමිණෙන්න එපා”

“විශ්වාස්‍ය” යන වචනය පමණක් හිත්තුන්න් පැහැදිලි අනුරෙන් ලියා තිබිණ.

“හෙත්මිස් මහත්මයා” සර මහන්ට් බැස්කටිල් හිය. “දැන එම ගස්ටුම් කරල දදන්න මීගේ ගස්ටුම් මොක්කයි හියලා. මෙය පොදුගලික කාරණා ගැන උක්කෝස්ට්‍රික් දක්ෂින්න උවමනා වෙලා තියෙන්නේ කාටදා?”

“අදාශතර මෙට්ටිල්රු. ඔබට මොනවිද් මේ ගැන හිමෙන්නේ” හෙත්මිස් විමසිය.

“මෙතැන නම් ඇදුගැනීම් යම්ස් හිජෙනවා. වෙන්න බැහැ තේදාදා?”

“ඒක හරි මහත්මයා. නමුත් මේ ලිපුම එවන්න ඇත්තෙක අදාශත දදයක් සිදුවෙනවා. තියලු විශ්වාස්‍ය කුරන සෙනෙක් වෙන්න පිළිවන්”

“අදාශත දදයක්? ඇකාජේදාදා?” මිටිනයට අයේ සර මහන්ට් විමසුවේ උස් හැඳිනි. “මට පෙනෙන විදියුව මෙයේ තිබුණුගලික දේවල් ගැන මේ මහත්වරු මටත් එවා කාරණා දැන්නවා විගෙයි”

“සර මහන්ට්. මං පිතුව සහතික වෙන්නල්-හෙත්මිස් හිය. “මේ කාමරයෙන් මබ පිටපෑවිලා යන්න කුලින් අප දැන්නා හැමදදයක්ම පෙන්වන් දැනගන්න ලැංඛනවා. දැනාට ලිපිය ගැන අපේ අවධානය දාමුකරන්න ඉඩිදෙන්න හියා මං මිටෙන් ඉල්ලා හිරිනවා. මොඩොම සියේ ඇදාගත්ත ලියවිල්ලක්. මේක සකස් කරලා තැපැලට දමන්න අයේක රේය හැන්දුවේ. මොවසන් මබ උග්‍ර රේය විසිමස් පුව්නේරත තියෙනවිදා?”

“හිටි. මෙන්න”

“රේකො ප්‍රධාන ලිපි තියෙන ආශාලන පිටුව මට අරගෙන දදන්න” හෙත්මිස් එම පිටුවේ තිරු පරික්ෂා කරුණ්න ඉක්මනින් හියාගෙන හියෙයි.

“මේ තියෙන්න තිදිහස් වෙළඳාම ගැන ප්‍රධාන ලිපියක්. ඒක හියාන්න මට රිසක් ඉඩි දෙන්න”

හෙත්මිස් හියවා ගෙන ගිලේ තිරුබදු සහ වෙළඳාම ගැන ලිපියක්. එය නම් ප්‍රයානයට අදාළ බවස් තිරුම් ගැනීමට මට නොහැකි විය. මහු එය හියවා අවසන් කළේ සඳහාවෙන් කැ ගසමිනි.

"වොටිසන් -මොන්ටද් මිඛට හිඳුනු ලැබේ? අයය කළ පුදු භැංගීම රාජි තියෙනවා. නැදුද්?"

සර හෙන්ට් මා වෙත ගෙවා මෙම සියිලිස් තමාට මෙරුම ගැනීමට අරහසුය යන බැලුමයි.

"මිරුබදු සහ වෙළඳාම ගැන නම් ම. උ. ඩැඩ්වල් දෑන්නෙ නැ. ඒ මුණ්ස් අප යායුදු මාරුගෙයන් ඉවේතට පැහැල බවයි මට නම් අරඹන්නේ"

"කොහොම්විස් නැ. මහත්තියා" හෙස්සිස් සිය. "අප දෑන් ඉන්නේ තියම මාරුගයට පිවිසිලා. මෙත් ආම් ගැන මධුට වඩා මෙම වොටිසන් දෑන්නවා. නමුත් මේ වෙළාලට නම් පුදුවිස් මේ වාක්‍යයේ වැදගත්කම තරිහැටි මෙරුම් යිනින් නැ. වගයයි."

"ඒක ඇත්ත. මේ දෙපෙ සම්බන්ධතමය් මටත් පෙනෙන්නේ නැ" මම සිටෙමි.

"ඒ මුණ්ස් මෙගේ සියිලිස් වොටිසන්. ඔදෑදක් සම්බන්ධකමය් තියෙනවා නොනැමි. මෙම විවිධ භැං රුක්ස්ම උපුටාගෙන තියෙන්නේ අර ලිවිශ්චන්..... මෙම බෙලන්නා..... බඩ, ඔබ, තිබුණ පැමුණි නම් ඔබ ඔවෝ තිවිශ්ච, නැගය තරුණ්නේ, නම සිහිබුද්ධිය, පැමුණ්නා එපා. ආරස්සා කරගැනීමට ඇතුළුණි නම. මේ වවන අරගෙන තියෙන්නේ කොහොත්දා සිංහලාලුවට පෙනෙන්නේ නැත්දී?"

"හැබේ! නොනැනැමි..... ඔබ භරි! ගොයිනරම් දක්ෂකමය්ද?"

"මොකක් හරි සැකායස් ඉතිරි වෙළා තියෙනවා නම් ඒකත් ඉවත්ස්වෙනවා. මේ සිහිබුද්ධිය ආරස්සා විවන දෙකම තරාගෙන තිබෙන්නේ ඒක වාක්‍යයකින්"

"මට ඒකත් භරි" සර හෙන්ට් සිය.

"හෙස්සිස් මහත්මයා" මෝරීමර සිය. "මෙක ඇත්තෙන්ම මට සිතාගන්නවත් බැරි විදිශේ පුදුම් දුක්ෂියකමය්. මේ වවන අරගෙන තියෙන්නේ පුවිතපත්‍රකිප්පා සියලු කිවිඩ්චිස්. ඒකත් මම රවිවර පුදුමයකට පත්වන්නා නැ. නමුත් ඒ මොන් පුවිතපත්ද සියා ඔබ කිවිවාම; රුදුයට එය අරගෙන තිබෙන්නේ ප්‍රධාන ලිපියෙන් බව කිවිවාම, ම. ක්‍රිඩාවිස් නොවුණු තරම් පුදුමයකට පත්වූණා. ඔබ කොහොමද ඒක ක්‍රිඩා?"

"දූස්තර මහත්මයා, ම. වියුවාස කරනවා ඔබට නීගුරු ජාතිකඟකුගේ හිස්සබුල, රුස්කීමෝ සිස්කබලකින් එන්කරල හඳුනාගන්න පුරුවන් ඇති සියලුවා?"

“අදුක්තෙනම් පුද්ගලිනි”

“නමුත් ඒ කොහොමද?”

“ඒ කොහොමද සිවිලෝන් එය මෙයේ විශේෂතම විනෙකුදායය නිසා. ඒ දෙක අතර නිපෙන වෙනස්කම් ඉතාම පැහැදිලියි. අක්මි සඳහා ඇති කුහරවල ඉහළ ආරය, යටිනුම්ව කොළවර එකිනී ගොජෙය, උස් හනුව විනුව් ඇති ආකාරය..... මේ ආදී දේවල්.....” මෙටිමර සිවිල් සඡන්කෝජයෙනි..

“ඒ වෙයේ තමයි. මෙයේ විශේෂතම විනෙකුදායය මෙකයි. වෙනස්කම් මට ඉතා පැහැදිලි ද්‍රිජින්න පුද්ගලියි. වැදගත් උප පළවන වයිමිස් පුවත්පාලන් මෙවැනි ලිපිඛක් යොදාගත්තා අකුරු එක විදියක්. පැත්ස බූහෙන් යටිනු පුවත්පාලනක පාවිච්ච වෙන අකුරු වෙනත් විදියක්. එකු හරියු ඔබට එස්ත්‍රියෝ සහ නිලුව් හිජ්කබල් වෙනස් වෙනවා ඩුජේ. මූලෙන, අකුරුවල ඇති වෙනස්කම් හඳුනාගැනීම අපරාධ පරික්ෂණ විශේෂයාට ඉතාම වැදගත්. එක මූලිකවම දැනයිවිය යුතු ස්ථානෙන් එකු එක විරක්. මේ ගොහොම තරුණ කාලු “ලිඩිස එරකාරි” පුවත්පාලන් ආකුරු සමග “වෙයේන් මෙයින් නිවිස්” පුවත්පාලන් අකුරු පටිලුවා, ණත්තා. ඒ බව මං සඳහන් කළ යුතුයි. කොහොම ව්‍යුහය “වයිමිස්” පුවත්පාලන් පුදාන ලිපියේ අකුරු නම් එකට පුරියෙනයි. මේ විවන වෙන කොත්තෙකින් වත් ගත්තා බැහැ. මේ සාම්ප්‍රදායික කරු සිංහලෙන රැය. ඒ නිසා ගොහොම වෙලාවට එකට යොදාගතා වියෙන්නේ රැයේ පුවත්පන විය යුතුයි.”

“හෝමිස් මහත්මයා” සුර හෙන්ට් බැජ්කවිල් සිය. “ඒ කරම දුරට මට කාරණය පැහැදිලියි. කුවුණු හරි මේ විවන කහුරුස් යොදා ගෙන.....”

“හියපාතු කපනා-කතුරුස් යොදා ගෙන” හෝමිස් සිය. “ඒ කතුරුස් තලය යුතුය් එකටියි. ඔබට ගෙෂනානවා තේද මේ ටිකන් දීග විවනයක් කපනා-කතුරු-මද්‍යවරස් යොදාගතා ඇති හැරී”

“එක හරි. කතුරු-භාෂි-භාවිත තලයක් සහිත කතුරුකින් මේ පැහැදිය කපලා මැළියම් වලින් අලවා.....”

“හම විලින්” හෝමිස් සිය,

“විල්ලව සියන විවනය පම්‍යුණුස් අතින් ලිවිවෙ ඇයි? ම කැමනයි එක දැනගත්තා”

"ඒ මොකද ඒ වටනයේ පූර්වපාඨය මුදෙනු වෙලා නිවුතෙන නෑ. අනිත් වටන මස්කොට් සරල, සාමාන්‍ය රේවා. මිනෙම පූර්වපාඨකින් සෞයාගන්න පුරුවනි. තහැම "විශ්වාසි" කියන එක කලාතුරකින් දකින්න ලැබෙන වටනයන්"

"හැඳු නේන්නම්, දැන් හැම දදයක්ම පැහැදිලියි. හෝමස් මහය්මයා. මේ පක්‍රියාවයේ මෙම තෙරුවීගත හැඳි කටයුත් කරුණ මොනවා භරි නියෙනවිද්?"

"කටයුත් එකක් හෝ අදකක් නියෙනවා. හෝ පූර්වාවන් කිසිවස් ඉතිරි නොකරන්න ලොකු පරිප්‍රේයක් දැඟල නියෙනවා. මධ්‍ය පෙනෙනවා ඇති, ලිපුම් කටරුයේ පිටත ලිඛිතය උගා නියෙන්නේ ආහාරකු උගා ආකාරයු රා තුපිටල අකුරෙන්. නමුන් "වයිමිය්" හියන්නේ සාමාන්‍යයන් උගා නියෙන්නේ හෝ වැදගත් සමාජයේ අයගේ අන් යෙදා පූර්වාක්. මූල්‍ය කටුරුවුන්නේ උගා සාමාන්‍ය කරු නියෙනවා නම්නාගේ අත් අකුරු භාගන්නා. ඒ ආයාතො එක්කාක් ඒ අත් අකුරු මධ්‍ය දැනටම් භදුනාන රේවා. රැහෙම් තැන්නම් ඉදිරි කාලයේදී මිබ දැකිමට ඉඩ ඇති, භදුනාගැනීමේදී ඉඩ ඇති රේවා.

හොඳින් නිරික්ෂණය කළුන් තුවයේ කරුණක් මධ්‍ය දැකෙන්න ලැබේ. පූර්වපෙනෙන් කාරායක් වටන භරියාම සාපු උර්ඩාවකට පිටින ඒ අලවලා කායු. සමහරු විෂ්ඩ නියෙන්නේ අනෙක් වටනවිලට මදක් ඉහළින්. උජාහරණයක් කිවිවාය් 'රිටිතය' කියන වටනය නියෙන්නේ ඒක කිඩිය මුකු නියිමිතැනා නොවේයි. ඒකක් මොකක්ද හැයාවෙන්මනා? ලිපුම සැකසු පුද්ගලයා ඒක කරු තිශයන්නේ බොජාම් කැඳවුමෙන්- රැහෙම් තැන්නම් හැකිම් හිශක් කාලයීමෙන්. ඒ වැශ්ම ඒක නොසැලක්මිම්කම නිසා සිදුවුණා වෙන්නයේ පුරුවනි.

අනිත් අතට මේ වියේ ලිපුමත් සකස් කරන තෙනෙක් නොසැලක්මිලිය් වූණ කියල කිනින්න අමාරුයි. එකකොට මට තිශයන්නේ මූල්‍ය මෙක බොජාම සැකිංචයන් කළා කියලයි. ඇයි මූල්‍ය හදිසි වූතෙන්? කළින්ද දැන්නම් එමුවන පාත්දරට කැජැල් කරන ලිපුම්, උදේ පාරුලෙන් සර මෙන්විට නොලැබී යනෙන නෑ. මූල්‍ය හෙවිලයන් පිටවි යන්න කළින් ලැබෙනවා. මෙන්න එකකොට මතුවෙනවා සින් ආදායන්නා පූජු ප්‍රශ්නයක්. මූල්‍ය ඉක්මන් වූතෙන් තමන් කළ වැශ්විට, ආදායන් හරි බාධාවස් එල්ල වෙයි කියලදා? රැහෙම තැම එකා යෙයක්ද?"

“අපි දැන් පත්වේමින් ඉන්නේ යම් යම් දේ අනුමාන කරන අවස්ථාවකට” දොශයාර මෙවුවිට කිය.

“මෙහෙම කිවිවාත් විභාග කිවැරදියි” හෝමිය කිය. “වියහැනි දෙවල් මොනවද කියල හිතීන් ඒ ගැන තුළනායේමකට හිතා බැඳීම අවස්ථාවට. රේකෙන් අපට පුරුවනි සිදුවූ මෙමකයින් කියල විභාගම කිවැරදි ලෙස තොරාගන්න. හිත් මෙවායන්නා අදයක් විද්‍යාත්‍යාලව ප්‍රශ්නයේ ගන්නේ ඒ ආකාරයට.

කොහොම නාමින් අමත් උපකුල්පනයන් පටන් ගන්න අපට පදනමක් කියෙනවා. මට හෙයුවෙම වියවායියි මේ උපිනය ලියල කියෙන්නේ හෝටලයක කාමරයක් තුළදී කියල. නමුත් ඔබ කියාවි රේ නම් නිකම් අනුමාන කිවිමක් කියල.

“ඒ අදහස එකේ මෙවුට ආවේ තොයි ලෙසෙකන්ද?”

“කටුරුයේ ඔම උපිම මහාද්ව පරීක්ෂා කරල බලන්න. මෙක උපි කැනැත්තාට පැනන් මෙහිම හිත්ත් යන තද්‍යකන්ම කරදර විදින්න සිදුවෙලා කියෙනවා. එකම විවින්දු උපි තුළ දෙපාර්ස් කටු ගැවිලා කියෙනවා. මට ගකටි උපිනය උයදී තුන්වාරයක්ම තාලම් හිත්න තොමැනිව වියලි ශිතින් කියෙනුම් ඒකෙන් මෙමකයින් පෙනෙන්නේ? හිත්තා බෙකුලයේ ගිනින කිබිල නියෙන්නේ ඉතා ඇවල්පයයි. නාමින් මේකට කටුරු හටි කම්පිශ්පොදුගලික පැනක් හෝ හිත්තා බෙකුලයක් දොඟ ගන්නා නාම් එහෙම වෙිදි? එහෙම වෙන්න කියෙන ඉඩකඩ් පුගයක් අඩුයි. පැහැ සහ හිත්තා දෙකම එක සැලැර එහෙම වෙන්න ඉඩ කියෙන්නේ ඔබාහොම කළාතුරකින්.

නාමින් මට දැන්නටා ජන්දු ගෙවල් කාමරවිල පැන් සහ හිත්තා පවතින තත්ත්වය? ඒ දෙකම ඉතා හෝද තත්ත්වයක නිවුණුන් නම් ඒ ඉතාම කළාතුරකින්.

හිත් කිසි රැකිලිමක් නැතුවූ එස්සාර කාරණයක් මං ඔබට කියන්නද? මේ උපිම එමු පුද්ගලයා මොයා ගන්න තොද පොටස් කියෙනවා. ඒ කොහොමද? වාරිං තොස් අවට හෝටලයක තමා මේ දේ සිද්ධිවෙන්න ඇෂ්ටෙන. ඒ නියා ඒ හෝටල් හැම එකකම හෝටල් කාමරවිල ඇඹු තුළ පරීක්ෂා සුරජන් නම් අපට පුරුවනි, කැබලි කපායක් ‘වියිමියි’ පුවත්සයේ ඉතිරි කොටස මොයා ගන්න. මිහේ මේ මොනවදා? ජන්මියි සිවේ විවින අලවා සකස් කළ උපිය තමාගේ ඇස්විලට ඇඟල් හෝ දෙකක් කරමට ලංකොට, එය පරිජ්‍යා කරමිනි.

Reading Purpose Only, Not For Print



11 12

60 <http://sherlockholmesreadingmaterial.blogspot.com>
“අැය මොකක්ද හෝමද?”

"අදි මොකක්ද?"

"නෑ. මොකක්වන් නෑ" ඔපු සිළවී කඩිදායිය පහතට ගනිමිනි. "රෙක දිය සලකුණක්වන තොටුවේ හොඳුවේ පිස් කඩිදායියක්. මේ පුදුමාකාර උපුමන් හොයාගන්න පුරුෂීන් හැම දෙයකට අපි හොයාගන්නා කියලයි මට විශෙන්නළයි. සර හෙතුරි. එබැඟු ලැංඡනයට පැමිණියාට පස්ස මොනවා හට අතුරු විධියේ ඇදුවීමකට මුහුණ දෙන්න යිදුවූණාද? රාහෙම වුණු නාම් ඒ නැතැන අපට කියන්න."

"අදි හෝමය මහත්මයා එළඹම ඇතුළුවා? මට විනාගන්න අමාරුයි"

"කවුරුන් හෝ මධ්‍ය අසුපස රාහෙවා; එහෙමත් නැත්තාම කවුරුන් හරි මධ්‍ය ගැන සොදියියෙක් ඉත්තා බවක් එළඹම මිටට පෙනුවන නැදද?"

"මාව ලාභ රුජස් රාජ්‍යාංශ ක්‍රියාත්මක පොතක මැදටම සොදුවෙවා විශේෂී" අමර් අමුත්තා කෙතු. "කවුරු හරි මා ගැන සොදියියෙක් ඉත්තා, නැත්තාම, ඉගේ ආස්ථාන් එත්තා මොන උවහනාවකටද?"

"අපි මේ ලාභ වෙන්තා ඉත්තා අත්තා රුජයෙනාට නමා. මධ්‍ය කරන්න පැමිණිල්ලයා. මොකුයාම නැත්තාම්-අපි අර මා කිවි කතා බිජට යමු"

"රෙක තිරණය වෙන්තා ප්‍රශ්නය පැමිණිලි කරන්න හරම වැදගත් දෙයක්ද කියන රෙක උච්ච පාලියි"

"තිරිතයේ සාමාන්‍ය පිළිවෙළට විඩා වෙනාස් යමක් යිදුවූණාම ඒක පැමිණිලි සාල-සුභාලදයක්"

"රිංගලන්තයේ තිවිතය ගැන මට තුවමන් ඒ භැඳී තෙරුමන් නැහැ" සර හෙතුරි සිළවී සිනාර්ංස්මිනි. "ඒ මොකද මෙය තිවිතය මා සම්පූර්ණයෙන්ම ගත කරුද ගියෙන්දෙන් එක්සත් රාජ්‍යාංශ සහ කැනඩාවා. කොළඹ-මුණ්ඩා ත්‍රාන්ස්ප්‍රෝලෝජිස් සංඛ්‍යාත්තු ඇවිරුම්කින් එකත් නැතිවූණාන්? රිංගලන්තයද ඒක තිරිතයේ සාමාන්‍ය පිළිවෙළද නැදද? ඒක මට තෙරුම-ගත්තා අමාරුයි"

"මිති පාවහන්-සුභාලක්ෂණ රෙකත් නැතිවූණාද?"

"මෙය සිනවන් මූල්‍යමයා" අදායාතර මෙවැලර සිළවී උස් හැඩෙනි. "රෙක මධ්‍ය කොළඹ-ඡැල-ආප්‍රා හේටිලයා සියාම ඒක හම්බවේ. මේ වියේ සුදු දෙකට හෝලිස් මහත්මයාට කරදර කිරීමන් ඇති ප්‍රයෝගන් මොකක්ද?"

“හැ. එවිතයේ සාමාන්‍ය ප්‍රක්‍රීඩවලට විඩා වෙනස් දදයක් සිදුවූණාද කියල නො ඇතු මෙයන් විමසුවට”

“එක හරි නොන්නාම්” හෝමස් කිය. “බැඳු බැඳුමට එක පුරු දදයක් විශේ පෙනෙන්නාහින් පුරුවනි. ඔබ කිහිපාන්න ඔබට සපාන්තුවක් නැතිවූණ කියලයි. එහෙම නොදු?”

“රියෙ හැන්දුමට සටියන්ස් පැත්තට ඇට්ටින්න හිය වේලේ. මම සපාන්තු ජේස්ට්‍රුවක් මිලට ගත්තා, ප්‍රලාභවාය තිබේදට යාමට කළින් මං. එක කාමරයෙන් එවියේ තැකැවා. එස්ස්ටික ලම්යා ලවා මට දම්මවා ගැනීමට. උත්ද බලන්-අකාට තිබුණ් එක සපාන්තුවයි. අනෙක් එකට මොකක්වූණාද කියන්න ඒ මොක්ලා දැන්නන් නැ. නාරභම දද එ සපාන්තු ඉඩ්සුව්මට එක සැරයක්වන් පාවිචි කරන්න ලැබුණෙන නැ”

“මබ එ සපාන්තු ජේස්ට්‍රුව එස් විඩ් විඩ් ඇන්ඩ් නැ කිවිවා. එහෙම නම් ඇයි එක මපදුම්මවා, මැනීමට උවමනා වුණෙයි?”

“මහත්මයා. එක දුනුරු යෙහෙන් ආස්ස දැන්තු. වෘත්තියේ ආලේඛ සොට එක්වරස් විස් එහ් එම දම්ලානැනැ”

“ඒකක් මං මේ තරුණ පැනුම් ගත්තා, හෝමස් කිය. “මබ රියෙ ලන්ධිනයට පැමිණි ව්‍යාම එක්කු ගිණින් පාවහන් ජේස්ට්‍රුවක් මිලට ගත්තා?”

“මං සාප්පු ගිණින් ආහෙන්න බැඩු මුද්‍රා ගත්තා. මේ මාස්තර මෙරිමර නමා මාත් එක්කා ආගේ. මබ දැන්නවා නොදු? ගමට මියාම මට ගෙවන්න වෙන්ඡනා පුහුවරයෙකුලු ත්‍රිවිතයක්. ඉතින් මං. එකට ගැලුපෙන පිදියට අදිරිත පළදින්න එපායැ. ඇමරිකාවට ඉන්දෙදි නම් මං ඇඟුම ගැන එවිටර සැලකිලිම්ස් මුණේන් නැ. අවිත බඩු පුහක් මං. මිලට ගත්තා. එ අනුරේද තමයි මේ දුනුරු පාට සපාන්තු ජේස්ට්‍රුව ගත්තෙක. එකට-අඩුලේ-හයක් ගෙවිවා. එක සැරයක්වන් පෙනින්න කළින් එක පුළුත්තුවක් හොඳු අරගෙනා”

“එ හොරකම කිසි වැඩි වැඩි නැති එකක් බවයි මටත් පෙනෙන්නන්න” හෝමස් කිය. “මාස්තර මෙරිමර කියන එක ඇයේ කියලයි මටත් හිශ්‍යන්නනා. වැඩිකළු ගන්න කළින් මින ආපු හමුවෙටිවි”

“ඉතින් මහත්වරුති” අභ්‍යාශ්‍රිතතා කිවි කිරණයකට පැමිණි විලයිනි. “මං දැන්නා අද්වා ගැන මං මෙට කිසු ඇද, හොඳටම ඇති

කියලයි මම හිතන්ගෙනැදුන් ඉතුළු විභා පොරොන්දුව් ඉත්ති කරන්න. අපි මේ එදුටිජීනා මොකක් එස්ටේන්ස් කියන එක ගැන, මට සම්පූර්ණ විස්තරයක් කියන්න”

“මෙහේ ඉල්ලීම ප්‍රයාක් සාධාරණ එකක්” හෝමිය් කිය. “මෙට්ටිලර මහයමයා දැන් කරන්න කියෙන හොඳු ඇද, රියේ අපට කිවිතා වෙත මෙහි අර කතන්දරය විස්තර කෙනිකව කිමියි”

මෙයින් දිරිමත් ව්‍යුතු විද්‍යාව් ආ බැඳුණු ඇඟ් මිශ්‍රයා මෙට්ටිලර, ප්‍රසුජ් ලියවිල්ල කඩා සාක්ෂිවත් එලිඳවී ගෙනෙන්ය. මිශ්‍රයට කලින්ද උදාහන කළාකාලීන් බැස්කලිල් කතන්දරය සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කළේය. මෙයට දැන් අවධානයක් සවන් දැන් සර හෙන්ට් බැස්කලිල් විවෙක ඔම මට්ටිතය පළ කළේය.

“මට උරුම වී ඇති ඇස්සාල සමුහ පරිදානීමකුත් ඇදි ඇති බවය පෙනෙන්නා” කරුණුයා කිෂේ මෙට්ටිලර තම කරාව අවසන් කළ පසු ය. “මිය පුනාධා පිළිබඳ පාතාව ප්‍රාථි කාල ඉදාලම මට අහන්න ලැබේල තිබුණු රේක ඇඟ් එවුන්ල් ඇය අතර නිතර කියවුණු කතාවක්. ඒ වුණ් රේක පිය තාම්ට බාරුරුම්ව බාරුගත්නා මේ කටවාච්‍යක් හිඹුවේ නැ. ගොඩාල් ව්‍යුත්ක් මෙයුමාල් මරණය ගැන නම් මට කියන්න කිමෙන්නා, රේකාතුවම්ය් මෙයේ මොලය ඇල කැකැරමින් තිබෙන ඕවයි. රේක සියුලුණ් ඇකාභොමද කියන එක මට කටවාච්‍යක් පැහැදිලි නැ. මේ කරුණ අපි භාරදෙන්න මින පොලියියටද? එහෙමත් නැත්තාම් පුරුත්වරයෙකුටද? රේක හරිහැටි කිරණය කර ගත්ත තට්ටුමත් මෙට හැඳිවෙලා නැහැ නේද?”

“මට. රේක ඇත්තයි”

“එකඬාට එනාවා හෙට්ලක්ස් මට ලැබුණු ලියුමේ පිදිය. රේකන් මෙකට අදාළ එකක් කියලා දැන් ගෙරෙනවා”

“මහයටරුනි.” මෙට්ටිලර කිය. “ලිපුල්මේන් කියන්නා මෙහෙම දෙයක් නේද? විල්පුල්වී සිදුවෙන්නේ ඇමුනා විශේ දේවලද කියන එක ගැන, අපට විඛා ගෙවාදින් දැන්න කටවාස් ගෙනෙන් ඉන්නවා”

“සර හෙන්ට්” හෝමිය් කිය. “ඊ කැජාත්ත්තා කටුරු ව්‍යුත්ක් ප්‍රසුජ් හින් එබ ගැන වෙවිරයක් නැ. රේ මොකද ඉදිරියෙදී ඇතිවිය හැකි අනුතුරක් ගැන මිශ්‍රයිකව අනුකුරු අයවනවා”

“නැත්තාම් මෙහෙම වෙන්තුන් පුළුවනි. කමත්ගේ වාසිය තකා, මුළුන් මාව යය කරලාංඡලවා ආරිනාවා වෙන්තාත් පුළුවනි”

“මට රෙහම වෙන්නේ පුරුවනි අභ්‍යුත්තේ ඒ අදහසට එකඟ විය. “මෙටටේම මහත්මයා. මෙවැනි ඩිජ් ඇදයන්නා ගැටුපුවක් මා වෙත ගෙන රේම ගැන මං එක නෙයැතියි. දැන් අපට තිරණයකට රන්න වෙලා තියෙන්නේ, මේ ගැටුපුවේ ප්‍රාග්ධනයික පැඹුන ගැන. සර හෙන්ටි. ඔබ බැස්කට්විල් මනුදිරයේ පදිංචියට යුම් තුවනට බුරුද? රෙහම ත්‍යාත්තාම එනි යුම් ප්‍රාග්ධනයක් තුළුදා?”

“අයි. මං එනි යාමේ ඇති වුදුදේද ලැබා ඇතුදා?”

“අන්තරායදායක බවත් පෙනෙන්න තිබෙන නිසා” හෝමිස පිළිඳුරු දැන්නේය.

“මඟ අදහස් කරන අන්තරාය කාලයන්ද? අපේ පවුලේ අය දුනු බෙදින යක්ෂයාගෙන්ද? රෙහම ත්‍යාත්තාම මුළුමායින්ගෙන ඇතිවිය හැකි අවධාමයිද?”

“අන්න රේක තමුදු අපට හොසාගෙන්න වෙන්නන”

“ඒව මොනවා වුණත්, මෙයේ තියෙනවා ඒකට නිශ්චිත පිළිඳුරක්.” සර හෙන්ටි නිය. “මෙයේ පරපුටුයාය්, මෙයේ අයගේ තිව්වසට මා යන රේක ව්‍යක්තින්හා කාඩ්ටික් බැ. රේක බුද්ධියින් මිනිහෙක මිනිහිට ඇත්තෙන්නා. අපායන් එන මෙම යක්ෂයාගෙනුවට රේක තාවත්තන්න බැ. මෙයේ අවසන් පිළිඳුර රේක හැරියට අඛව බූජගන්න පුරුවනි.”

මෙම රෙස් පටහදී මෙහෙයේ කළ පැහැදිලි ඇත්තෙම හැකිලි නළල යුතු වැටිනි. ඒ සමගම මුදුන්ද රුඛ පැහැයට හැරිනි. බැස්කට්විල් පරපුටු සාමාරිකයන්ට උරුම තැන්න ගෙවෙන ස්වභාවය. මේ අවසන් සාමාරිකයා වෙනින්ද ඉටු වි නොමැති බැවි එයින් පැහැදිලි විය.

“රේ අකරම මා තිව්පුණු දදයක් තිබෙන්නවා හෝමිස මහත්මයා” සර හෙන්ටි තවදුරටත් නිය: “මෙ කිදු කාරණ සියල්ල හොඳින් කළුපනා කිරීමට කරමි කාලයක් මේ ලැවුමෙන් නැ. මේ කරුණු රාකිය මිල්වට අරුණෙනා. කළුපනා කරගුණු තිරණයකට රේම බැරුම් කුටුෂ්කෙන්. රේක තනි මිනිහෙකුව රේක පාරටම කරන්න අමාරුයි කියලයි මට සිශ්ඨෙන්. මේ ගැන විවේකට තනියෙන් කළුපනා කරල බලන්න මං කැමතියි. මේ බලන්න හෝමිස මහත්මයා. දැන් වෙලාව රෙකකාල්‍යම්පයි. මං තක්කින්ම ආපසු යන්නේ හෝටල්ට. අපේ ද්‍රී කාම අපි හටස ඇඟට කමු. මෙයි මිශ්‍රයා දොස්තර වොටියන් සමග මෙට අන්න පුරුවන්ද. අප සමග දිවා හෝරනයට.

මෙ සිද්ධිය - කතන්දරය ගැන මූණි නිතුව එන්න මොන වශේ හැඳුමක්ද කියන එක, ඒ වලඹවිට ම. මධ්‍ය කියන්නම්."

"මධ්‍ය පුරුවන්ද අවාචකයා?"

"මෙ පුරුවනි"

"එහෙනම් අප ගැන බලාපෑමරාත්තුවන්න. ම. කුලී රියක් කැදවන්නද?" හෝමිස් විමසිය.

"ම. කුම්මනිසි ඇවිදුලගන යුතුනා. ඒ අමාක්ද මෙ කතාව අහළ මිගේ හිත කැලකිමට පත්වූයා" සඟ හෝමිස් තිය.

"බොහෝම කුම්මන්න්, මාත් එහාවා ජැබ සමග" මෙතිමර් සිය.

"එහෙම නම..... අප්‍රිංචිස් දෙකට ආය හමුවෙනවා. සුභ ද්‍රව්‍යයක්"

අදේ අමුත්තන් රාජ්‍ය පෙදල බැංක ගෞරු, අනතුරුව ඉදිරි ගදුර වසාගෙන පාරට බසින හඩ අපදු ඇයිසි. හින දකින්නකු මෙන් තිබුරට සිටි හෝමිස්, ක්‍රියාක්ෂිලි මිතිලසකු බවට හැරුණේ එක් සෘණයකිනි.

"උවාචකයා ඉකම්ති කරන්න! ආත්තා තිබේ හිස්වැස්ම යා පාවහන්, එක් ද්‍රාණයකින් අපට එකා ලමුණාතක් ප්‍රමාද වෙන්න බැවි"


සිය කාමරයට දිව සිය හෝමිස් පාරට බසින ඇශ්‍රුමන් යැරසි ආලවි කත්පර ගණනාකිනි. අප්‍රිංචින් කරජ්‍ය බැංක ගෞරු විවිධ පිවිසියෙමු. ගදුස්කර මෙතිමර යා බැංකාවිල් මක්සාක්‍රියා විවිධ දෙකට ගමන් කරමින් සිටියෙයා. අපට යාර දෙසියක් පමණ ඉදිරියෙන් මුව්‍ය ගමන් කළ අපුරු කටයුත් දැක ගැනීමට හැකි විය.

"ම. දුවල සිහින් මුවන් ගෙදෙනා නවන්වන්නද?"

"කොහොමටවත් එපා ටොටිස්න්, ඉංජිනේරුමෙන් මා සැකිමට පත්වෙනවා, මධ්‍යට මිගේ පිළිවෙළ ඉවසිය හැකි නම්. අදේ මිශ්‍රයන්ගේ තිරණය බුද්ධිමත්. ඒ මොකද ඇද එමියෙ ඇවිදුමට හොඳ පැහැබර ද්‍රව්‍යයක්"

අප අතර තිබූ දුර ප්‍රමාණය යායාකින් පමණ අඩුවන යේ, හෝමිස් ගමනා ඉස්මින් කළුය. යාර සියයක එම පරිකරය එලෙසම තබාගෙන, අප්‍රිංචින් පිටිපස මක්සාක්‍රියා විවිධවත්, එනැනින් රිජන්ට් විවිධවත් පිටිපසයෙමු. වියුත් අදැම්පිශ්‍රායේ ගමනා අභ්‍යන්තර සාප්පුවක, විදුරු පුදරුගන කටයුත්වක් වෙත නොත් ගොමු කරගෙන බලා සිටියන.

විකෝලීල් පොදු වැට්ල



"බවාවයන්! අභ්‍යන්තර ඉඩ්නෑට් අපිට ඔහා සරන මෙහිය!"

එටිට හෝමිස් ද මය නැවැති එයම්කුමුද්‍ය. රට මොඩොනකට පසු ඔහුගේ මූල්‍යත්ව නැඳුණු ඇතුළත් පාඨ හඩකි. ඔහුගේ දෙනෙන් යොමු වි කිඹු දියාව වෙත, මෙයේ දෙනෙන් යොමු කළුම්. මට දකින්නට ලැබුණ් පාපර් අභ්‍යන්ත්‍ර පැනැත් නවත්වා තිබු රෝද දෙනෙන් අය්ව කරන්නායි. එහි මයිනයු ඉ සිරි බැවි මම දුටුවෙමි. අමෙනෙක් වෙලා නවත්වා තිබු එය යැමි ගමන් අරඹා සෙමෙන් ඉදිරියට ඇදෙන්නට විය.

“මොටසන් අන්න ඉන්නට් අයට මිනා සාර්ථක මිනිහා! ඉකමන් කරන්න. වෙන මොඩොන්ට් කරන්න බැරි කම් අඩු ගණන් අපි ඔහුගේ මුහුණවත් බලාගැනීම්.”

මුහු වෙත සැකිනු බැංශලක් ලැබුමට ඔවා ගැනීමිය. උඩ රුවුලක් ගොළුනිව, ඔහුට හන සුරු යට උඩුලක් තිබිණ. කුලිරියේ රැකි කුවුරුව හරහා ඔහුගේ උඩුසු නොත් දුෂ්‍ර අප වෙන යොමුවිය. ඔහු එක් මොඩොනකින් ඉහැලින් වූ කුවුරුවක් විවිධ සොට වියදුරා වෙත අභ්‍යන්ත්‍ර තිබුන් තැබුම් තැබුම් තිබිණි. ඒ මොඩොනාගේම වියදුරා වියරු වූවාක් මෙන් අශ්විකරන්නයි, මික්දේගඩි විටිය දිඟ් වෙශයෙන් රාඛන්නට පෙන් ගැන්නයි.

හෝමිස් ව්‍යා වටහිට බැංශලවි තිසුෂු කුලිරියුක් අල්ල ගැනීමටයි. එහෙත් සියේ කුලිරියුක් අයලක ගොටියි. මිලකුව හෝමිස් වාහන අකරින් ඉදිරියට දිවියියේ අර කුලි රිය ප්‍රසුඩ්මට මෙනි. එහෙත් ඒ වහිටින් එම රිය අභ්‍යන්ත්‍ර නොපෙනි ගොඟ් තිබිණ.

“මන්න බලන්න!” හෝමිස් වාහන පෙළ අස්සෙන් රිංගා ආලේ සෙක්පයෙන් ප්‍රසුමැලිව ජනී ඇතිමිනි. “අපට වාසනාවක් තිබුණෙන් නැ. අපි කටයුතු කළ පිළිවෙළ ආරියේ නැ. වොටසන් මත අවංක සොනෙන් නම්, මේක් සටහන් කරන්න යිනා. මා ලැබු පරාජයක් විදියට”

“මහු සවුදු?”

“මං සොඩොමටටික් දැනෙන නැ”

“මත්තුකාරයෙක්දී?”

“අපට අහන්න ලැබුණු දෙයින් එක් පාරණයක් මට පහසුවෙන් නිගමනය කරන්න ගැනීමුණා.” හෝමිස් සිය. “හෙන්ටි බැස්කටිල් ලන්චිනයට පා තැබු දවසෙ ඉදාලම, කටුරු හරි මහු ගැන හොඳ සෙක්දීයියකින් සිටියා බැස්කටිල් නවතින්න මෙරා ගස්නෙ නොදුම්බලන්ඩ් හෝටල් බව, මය කරම් ඉකමනාට දැනගන්නෙ

වෙන ගොඟාමද? මෙයේ තැරසය වුදුත් බුදුන් පළමුවැනි ද්‍රව්‍යයක් එහෙම කරන බව. දූස්තර මිනිටර් අර කතන්දරය කියදිදී. දෙවරක්ම මම රෙන්ලය ලියව ශිජින් බැලු බව මබ දකින්න ඇති”
“මම. මට මකකයි”

“මං බැලුවට විදියට වෙලා රස්කියාදු වෙන කටුරු හරි ඉන්නවද කියලයි. නමුත් මට කිහිවෙකුදෙකින්න උශ්‍රිතය් නෑ. අපිට ගනුදදනු කරන්න සිදුවෙලා තියෙන්මත්; අවි දැඩ් පුද්ගලයෙකු රක්ක පෙවාටියන්. මෙක බොඟාම ගැඹුදටම යනු ආරණ්‍යවක්. අපි මේ කටයුතු කරන්නේ අභ්‍යව හිතුම්ප්‍රාප්‍රාවයක් සමගද, අතින්වත් ප්‍රාප්‍රාවයක් සමගද? එක ගැන මං තවුම්ස් අවසන් කිරණයකට ඇවිත් නෑ. මහු කටුරු වූණු කටයුතු කරන්නේ බොඟාම සැලපුම් සහයත්ව. එට අම්හාරුව බහුව තික්ෂණ බුදියක් කිවෙනවා. ඒ දෙකම මට වැට්හෙනවා පේරීයන්. අඟ් මිතුෂුන් දැනුදනා හෝවිලයෙන් පිටවී යදි මං. මවුන් පසුපස තියෙ ඇයි? එතැනැදි මගේ අරමුණ වුණෙන් මවුනට නොඳුවනි සිටිමින්. මවුන් ගැන මත්තු ගොයන අදාශමාන පුද්ගලයා තොළයායුනිම. මහු ගොයිනාම් කරවී ද කිවිවාත්, බැසකටිල්ලපසුපය එයින් යාම ඇතාරක්ෂිත බව මහු දැන කිටියා. ඉතින් එහු මෙහෙද, ඇදුලු? සැලුලියක් කැඳවාගෙන ඔවුන් පසුපස තියා. එකකොටුප අර දෙන්නාට නොදුනෙන්න හෙමින් යන්නාත් පුර්වනි; නැත්තාම් මවුන් පෙනුකරුගතන වේගයෙන් යන්නත් පුර්වනි. කිසියෙක්ම මවුනට නොඳුවනි. රැහැ යන්නත් පුර්වනි. පිහුණේ කුම්ඨයේ කටයුතු එකායියක් තිබුණා. ඒ තමයි අර දෙන්නා කුලි රියකට නැයුණා නම්, මහු එකාමත් දැනුනාමින්. ඒ ගොඟාම වුණෙන් මේ කුම්ඨයේ පොඩි අවායියනුන් ආයතනවා”

“කුලිරප රියුදුරා ගෙන් නම් සැයැවෙන්න මහුව බැ”

“හරියට යරි”

“කුලි රියේ අංකය ප්‍රපට බලාගත්නා බැරි විම හරි අවාසනාවක්”
“මගේ කිත්වත් ටොටියන්. මගේ අතින් අතපසුවීම් වුණු බව ඇත්තයි. ඒ වුණෙන් රියේ අංකය බැලා ගැනීම මට අතපසු වුණා කියල හිඹනවදී? අපට උවමනා කරන්නේ අංක 2704 කුලි රට්මයේ රියුදුරා. නැත්ත් මේ වෙලාවට නම් එකන් ප්‍රයෝගනයක් නෑ”

“මම මිට වඩා පෙනුන් යුතුක් කරන්න හැකියාවක් තිබුණා ද කියා, මට නම් කිහායන්න අමාරුයි”

"මෙහෙමයි වොටසන්. ඒ කුලීරිද දැක්ක යමන් මට කරන්න නිවුණෝ ආපසු හැරිලා විරුද්ධ දියාවට යන එක. එකශකාව මට පුරුවන් කම නිවුණු, වෙනත් කුලීරියකට නැඟි මද දුරක් මූළ පිටුපසින් ප්‍රෘති බඳින්න.

එහෙමන් නැත්නම් මට කරන්න නිවුණෝ, කුලීරියක නැඟි ඉක්මනින් නොදුම්බලන්ට හේතුලයට යන්න. ගිහින් මවුන් එනැඟුරු එකිනෙ බලාගෙන ඉන්න නිවුණු. එකශකාව බැඳ්කවිල්ලේ හේතුලයට ගියාට පස්සේ, මේ පුද්ගලයා යන්නෙහි හොඳුවද කියන එක, මූළ පිටුපසින් ගිහින් බලාගෙන්න නිවුණු, නමුත් මගේ කළබල විමෙන් සංඛරා ප්‍රයෝග්‍රා ගත්තා. ඉතා සැක්කකට එහින් ප්‍රයෝග්‍රා ගත්තා සංඛරාට මුද්දියක හ්‍රියායිලිස්ට්‍රියන් නිවුණු. අපට මොකක්ද මුණේ? අපි කටුද කියන එක පෙළා ගැනීමට මූළට ඉඩ හැරියා. එපමණක් නොවෙනි මූළට අපට ඇතිවුණු."

අප සෙමෙන් සේවමින් ගමන් කුම්ජ් සිටියේ රිජන්ට් විදියේ ඉදිරියටයි. ගොස්තර මොටිර් සහ, මූළග සහය ගේ වනාවිටන් අපට නොපෙනි මොස් යුදෙනා පේලාවක් ගත්ව නිවිණ.

"දැන් ඉතින් එයාලා පැසුරහ ගුමෙන් ප්‍රයෝග්‍රනයක් නෑ" හෝමිස් කිය. "එයාලෙ මත්තු බැඳු රැක්කකනා පැනි ගිය. එය ආයිස් රින්නෙ නෑ. අපේ අපේ කියයන ක්‍රිස්ටියු-ඡ්‍යුල් මොනවද කියල බලා, කිරණයකට එන්න පුරුවන් විදියා දැන් සෙල්ලම කරන්න මන. කුලීරියේ උන්නු මිනිහාග මූළුන පෙට නිශ්චිතවම මතකද වොටසන්?"

"මට නම් හොදට විනක තියෙන්නේ මූළෙ රුවු විකරසි"

"මටත් එවිටරයි. මට නම් තියෙන්ත් එක බොරු රුවුලක්. සියුම්ව කාරණ හොයල බලනු දෙක්සෙංජුට, මොකටද රුවුලක් උවිනා වෙන්නා? තමන්හා මූළුන භාෂා ගැනීමට. අපි මේ පැනකට යමු වොටසන්?"

මෙසේ කියු හෝමිස් පිටිසුළාන් පැහිසුදි බෙදා හැරිමේ කටයුතුන් අයදෙන ප්‍රාග්ධිය කාර්යාලයකටයි. එහි කළම්නාකරු උණුසුම් ලෙස හෝමිස් පිළිගැන්නේය.

"ආ විළ්සන්. මටට උදව් කිරීමට කරම් ම. වාසනාවන්ත මූළු අර පුංචි සිද්ධිය, මටට භාවමන් අමතක වේලා නැහැ වෙයි?"

"නැහැ මහත්මයා. ඇත්තන්ම මට එක සොයාමටවිස් අමතක වෙන්නේ නෑ. මඟ මගේ කිරීනාමය ආරක්ෂා කරල දුන්නා. එ මගින් මගේ රේවිතයක් එකිරා දුන්නා කියන්න පුරුවනි."

වයුත් මදුරු වල්ල



“කාටරදිට් මෙත්ත ගියත්වා වාරිං මොයේ අවට ගෝවල් විභිතුතක තම් ලයිස්තවක්”

“රහෙම කිවිවෙක් උකුණාධියෙකුන්ගේ හිසු කිමත් වෙනවා මිනුයා. ඒක ලෙස මෙයි. එබේ උස්වික ලමයින් අතර සොලු ගැටුයෙක් හිටියා නේද කාවරයිට කියලා? අපි අරු පරිස්‍යෙනයේ යෙයෙදී දක්ෂ ලෙස වැඩි කළ ලුමයා?”

“මට මහත්මයා. සූජු කටයුත් අප ලත ඉන්නවා”

“මට පුරුවන්ද මිනුව නැඳුමෙකාර ඔහු කැදිවන්න? ස්තූතියි. මේ කැමතියි මේ පවුල් පස්ස්, ලොස්බුව සිලිමේ කාසිවලට මාරුකරගන්නටත්....”

කළමනාකරුගේ කැදිවිමට පිළිඳුරු ලෙස පැමිණියේ අවුරුදු දහුනරක පමණ ගැටුවිරුයායි. මුදයිමත් පෙනුමක් කිවු මහු මේ සුපුකට රහස් පරිස්‍යකායා මදස නොත් යොමු කළේ ගොරවියෙනි.

“මට හෝටල් කාමාවදිය දෙන්න”

හෝටල් කළමනාකරුගේන් ඉල්ලේය.

“ස්තූතියි. කාවරයිටි. මේ තියෙන්නේ එම්බීංස්කාස් අවට හෝටල් විසිනුනක නම්. මෙට පෙනනාවාන්ද?”

“මට මහත්මයා”

“මට මේ සැම එකකටම යා පුළුවුයි”

“මට මහත්මයා”

“මෙන්න මෙකුන තියනවා සිලුවීල්සිඥුනිස්ට්‍රිඟ් පටන්ගන්න මින හාම හෝටලයකම එම්බීංස් ඉන්නා උස්වායාට කරා හිටිමෙන්. ඉස්සරවෙලාම මහුව දෙන්න සිලිමක”

“මට මහත්මයා”

“මට මහුව තියන්න ශිනාලුම්නා පෙනෙම දෙයක්. ගැටුමට කිවු ඉනාම වැදගත් විදුලි පණුවායියක් නැතිවෙලා තියන්න. මට ඒක මෙහෙයා බවත්, ඒ නිසා රැයි ඡ්‍යුව්ලේ කාමර විළින් ඉවත් කළ කුඩායි සහිත ඇණු ඇවිය බ්ලේම්ව ද්‍රිමුනා බවත් තියන්න. මට අත්රුණා ද?”

“මට මහත්මයා”

“නමුත් මට ඇත්ත විශයෙක්ම ආහායන්නේ වෙනත් දෙයක්. මට ඇත්තෙන්ම හොයන්නේන්පෙනෙ” “රයිමියි” පත්තලේ මැද පිටුව. ඒක තැන් තැන් කුඩායින් කැපීම නිසා ඇතිවූ සිදුරු තියනවා. මෙන්න තියනවා ජ්‍යෙ වසිමියි රත්තලේ මැද පිටුව. මට ඒක පහසුවෙන්ම හඳුනායන්න පුරුෂනි. එමහම නේ ද?”

“මට මහත්මයා”

වියක්මලීල් රජය විළ්ල

“රේ හැම හෝටලයකේදීම පිටත ඉහුන්හා සේවකයා මධ්‍ය යවාටි, හෝටලය ආසූලේ යාලුව භාර සේවකයා ලැබාට. මධ්‍ය මිශ්‍රවත් සිල්ලක් දිය යුතුයි. මෙන්න රේ සඳහා සිල්ම විසිනුන් මෙතැන තියෙනවා. හෝටල් විසිනුන් විස්යන්දී පමණ එකට අහන්හ ලැබෙන්නේ මෙහෙම දෙයක්. රැක්ද ද්‍රව්‍යයේ කුඩා ඇව්වල තිබූ කඩාසි සියල්ල ප්‍රුද්‍යෝගා දමා ඇති බව හෝ, ඉවිත ගෙන් යොයේ ඇතින් බව. බොහෝ මිට හෝටල් ඇනාක විතර මෙටු පර්ත්‍රාවාටි ඉවිත දැමු කඩාසි ගොඩක්. වියිම ප්‍රුවත්පමක් ඇසු පිටුව තිබෙනවාද සියල්, මධ්‍ය රේ කඩාසි ගොඩක් සෞඛ්‍ය යුතුයි. එක හමුවීමට තියෙන්නේ සුදු ඉවිත් පමණයි. භදුකිලයේ උච්චතාවා වුමෙන්ස් ගන්නා, මෙතැන අමතර සිල්ම දහයක් තියෙනවා මිලේ රාජකාරීයෙන් ලැබූණු ප්‍රතිරාල මොනවාද සියල් මිටු විදුලීප්‍රවක්‍රියා ද්‍රාව්‍ය එවන්න, අද හැඳුනුවට කළින්.

ඉතින් ටොටියන්. දැන් අපට ඉතින්ටෙවා තියෙන්නේ අංක 2704 දරණ කුලී රියල් රිජුරු කටුද තියා හැඳුනා ගැනීම පමණයි. එකට අඟ නැංවා යුත්තේ විදුලීප්‍රවක්‍රියා යුතිම. එට අයෙක් අප යමු බොහෝව් විවිධයාට සඩා ඇති විෂාල රීනාසුරු අප කළායාරවල පදරුගනයට සඩා ඇති විෂාල ප්‍රවක්‍රියා යුතු නාරකීම් යා.



11 11



පර්සිච්‍යේ පරිවිශ්චේදය කැඩුණු බූතෙටාට්

පර්මලාක් හෝමිස් සඳහා තිබූ එක්ස්‌පිෂ්‍යානියාවක් ගැන මා මෙහිදී සඳහන් කළ යුතුය. ඒ තමාට අවශ්‍ය ව්‍යුත් විටෙක, නම සිංහ ඇති සියලු කාරණ සහ ප්‍රයින අමිතාක ආර දමා, සිංහ මුරුමනින්ම වෙනාත් පැජ්‍යෙකට දොමු කිරීමට තිබූ හැකියාවයි. අප හෝමිලයට යාමට පෙර කළාගාසයේ ගුනකළ යුතු තිදෙකක චාලය විභු කළා මානි වෙත දොමු කළේය. විභු කරා සළා නම් ඒ යාම දෙයක්ම තුළත බෙල්යන් විතුයිල්පින්දත් කළා නොගෙනුය ගැනයි. අප ඡාලාගාරයෙන් පිටවී නොදුම්බලන්ත් හෝමිලයට රැනුරුත්, විභුගේ මානාකාව එයම විය.

“සර භාන්ටි බැංකුවිල් මධ බිලාග්‍යාරාන්තුවෙන් උඩුමහල් ඉන්නවා” හෝමිලයේ ලිපිකරු සිලේ ඇප පිළිගනිමිනි. “මධ ආ විභාම උඩිට කැදාවාගෙන රැන්න ක්‍රියා විභු මට නියම කළා”

“මා කුමනියි මේ හෝමිලයේ අවුක්කන්නෙයි නාම උර්ධනය මදකට බලන්න” හෝමිස් සිය. “ල් ගැන මිනේ විරුද්ධික්වයක් සියෙනාවද?”

“නැ ඒක ප්‍රයනායක් නැ”

බැංකවිල් නමෙන් එනු අවුක්කන් දෙමදනාඟ හෝමිලයේ උඩුම් ගෙන ඇති බැවි අයි දුටුවෙමු. ඉන් රැක් නාමයක් වුයේ හිරිකාසල්කි

හිඹකීරිලස් ජෙෂ්ඨන් ම්‍යාඩා කුඩා පැවුලුය. අභ්‍යන්තර නම වුයේ හිලට්න්ස් හඳුනුවේ මැදුලර් සිල්ඩ්මෙට් මහත්මිය සහ සේවකාව යන්නය.

"මේ නම් මං ආදුනාන ජෙෂ්ඨන් මහත්මිය වෙන්න මිනා" හෙමිස් සිලට් හෙව්ල් සේවකයා දදු සට භැංරමිනි. "එයා නිනිසුයෙක් පත්ද, ගොංච්චිය පැහැණු, ඇටිදින ගොංච්චි ගොංච්චි ගොංච්චි?"

"නෑ මහත්මිය, මෙය ගල් ආදුරු ආකෘත් සිමිංහයේ හරි ස්‍රියායිලියි මධ්‍ය විඛි වියසින් වැඩි නෑ."

"මහුගේ වැඩ්කිය ගැන ඔබට වැරදිලා නෑ කියල වියවාසද?"

"වැරදිමස් නෑ, මේ මහත්මිය අවුරුදු ගැසනාවක ඉදල ලැබුම් ගන්නෙ මේ හෙව්ලයෙක් අපි ඔහු ගොංච්චි ආදුනානවා"

"ආ..... රේක්ස් තුළෙඳු, මේ මුළුයින්මේ මහත්මිය මට අහළ පුරුදු නමක් වියයි. මේ මෙහෙම චේඛන උක ගැන සමාවෙන්න. එක යාර්ථවක් හමුවෙන්න ආවම, පුළු ටෙලුවට තැවත් යහාවත් භූමිවනාවා"

"මහත්මිය, ඇය මදත් ආභාධීත මත්ත්ව්‍යයන් ඉන්නා පෙනෙන්. ඇශේ සැමියා කළක් ගෙලුයෝර් නාගරයේ තැකැදුවිපති වෙලා පිටියා. ඇය ලන්ඩිනයට ආවම හැමරිවම රුහුන් තුළ ලෙට තමයි"

"මධ්‍ය ස්තූතියි, මේ මං ආදුනාන තැනැත්තිපාභනාමයි. "හෙමිස් සිලට් සේවකයාටය, පිළුයාට අපි දුම්මිංඡලට යාම සඳහා කරඟු පෙනු නැමිවට පවත්න යුත්තෙමු.

"වොටසන්, ඒ ප්‍රෝක්නවිලින් අපට ඉසාම වැදගත් කාරණාවක් ගොංච්චින් දුර්ව්‍යත් ප්‍රිජා-ඇලං-ලිජුයා ගැන උත්තේද්වික් දක්වන උදිවිය මේ හෙව්ලයේ තැව්තාන් ගොංච්චි තැහැ. එක දැන් පැහැදිලියි. එමින් අපට තැවත් වැදගත් තාරුණික් දක්නා ලැබෙනවා. මවුනට අමර් මිශ්‍රයා ගැන මත්තු බෙළුන්ති, මිහු ගැන සේදියියෙන් ඉන්න උව්‍යා උව්‍යා පිටිමනා බව ඇශ්‍යනයි. රේක් කමිෂ්ංච් මුහුණු සර හෙන්ටි දුකාගන්නවාටත් මවුන් කැමිකි නෑ. එක අපට වැදගත් කාරණයක් අහළුකරනවා"

"මොකක්ද ඒ වැදගත් කාරණය?"

"රේක්න් හෙලිවෙන්නෙද..... මහෝ මෙය් සිත්වත් මිශ්‍රයා..... ඇයි මොකක්ද ඇශ්‍යිවෙලා තියෙන ප්‍රයෙන්?"

අප තරඟු පෙනෙල් මුදානාට නෑ වහාම අපට හමුවුද් සර හෙන්ටි බැජ්කටිල්ය, දුටිල් තැවිරුණු රුහු සපත්තුවක් මහුගේ අභ්‍යන් තිබු

අතර, මහුගේ මුහුණී තේක්පලංඡන් රතුවි නිවිණ. කොකරම් කොර්පාවිෂ්යව සිටියාද යන් සර ගෙන්ටිට, අප දුමු වහාම කරාකරගැනීමට පවතා ගොඟකි විය. එසේ කිරීමට හැකිවූ විටද මහු කරා කළේ. උදේ වරුගේ අපට අයන්හාටා ලැබුණු ඉංග්‍රීසිවලට වඩා ඇමරිකානු උච්චාරණයක් සහිත ඉංග්‍රීසි බෙඟකිනි.

“මම හෝටලයේ ආය මාව් එකිනෙකට පරෙගන වශයයි” මහු කිහිව උස් භාවිති. “උන් එවැටු, හෝටලයන් නියෙන්නේ වැරදී මිනිහා කියන එක උන්ට ගෙන්ටිට. මෙය නැතිවූණු සපත්තුව හොයාදෙන්න ඒ යෙකට බැඳීවුණෙක්..... මා. මෙක ලේඛියෙන් අරින්නේ නැ. විහිත කරනවා නම් එකඟ් මා. මටපුයි. එන් මෙ සැමර උන් විහිතවේ සිල්ව ඉංජ්මවා ගිහින්”

“තටමත් හොයන්නේ ඉංජ් සපත්තුවිද?”

“මට මහත්මයා. මම පැළර තුම් උක කොකොම හරි හොයාගන්නවා”

“ඒ වුණාට බඩු නැතිවූණු කියුල කළින කිවිවට දුෂ්චරු පාට අපුත් සපත්තුවක් ඇත්ද?”

“ඒ වෙළාලට වුළේ උපහාම තැමයි. නමුතා මම පැළර නැතිවෙලා නියෙන්නේ කටපාට පරණ සපත්තුවියා”

“මොනවා? මබ අදාළයි කරන්නේ.....”

“මා. අදාළයි කළේ උක තැමයි. මම තල්පාකටම මට තීවුලෙන සපත්තු ඇටිටම් ඇනයි. දුෂ්චරුපාට අපුත් ඇටිටම්, කටපාට පරණ ඇටිටම් සහ මා. මෙ දැන් දමාගන ඉන්න එක. එය එ මුන් මගේ දුෂ්චරු සපත්තුවක් ගැනා. අදාළයි සපත්තුවක් හොලරු. අරෙගන. අරෙගන. නමුළසට උක භම්බවූණද? දුදුම් වෙළු විශේ බලාගන ඉන්නේ නැතුතුව කතා කරනවා!”

“ඡරමන් ජාතික වේටර් හොඳුවා එනුගත පැමිණියේ කැලැඹුණු මුහුණකිනි.

“නැහැ මහත්මයා. මා. හෝටලයේ පාම් නැනාකම හොයාල බැඳුවා. නමුත් නැතිවූණු සපත්තු ගැන කිහිම ආර්ථියක් නැ”

“හරි. අද ඉර බගින්න කළින් මගේ නැතිවූණ සපත්තුව මට මිනා. උපහාම නැතිවූණක් වහාම මා. මෙ හෝටලයෙන් අස්ට්ට්‍රේලා යනවා. ඒ බව මා කියන්නාම්කා කළමනාකරුව”

“උක කොකොම හරි. භම්ඩ් වේටර්..... මබට විකස් ඉවසන්න දුර්ඝ්‍ය මුද්‍රාවන් නම..... උක ගොයා දෙන බවට මා. පොලරාන්දු වෙනවා”

"මට, ඒක සොයා දිය යුතු බව කමුසේ හොඳව මතක හියායන්නාවා. මේ හෝර අභාවට මගෙන් හොරකම් කරගන්න ලැබෙන්නා එව්වයි. ඉතින් හෝම්ස් මහත්මයා. මේ විශේ සුර දෙයක් ගැන මටත කරදර කරන්න සිදුවීම ගැන මට කණ්ගාටුයි"

"මට නම් හිමෙන්නේ එහෙම කරදර ඇවත එසේ විවිධාකමක් හියායන්නා කියලුයි" හෝම්ස් පිළිගුරු දූෂ්ඨන්ය.

"ඒ කියන්නේ මෙක බොහෝම බැරුරුම් දෙයක් හැරියට මෙ සලකන්වාද?" සර හෙන්රි විමසිය.

"ඒ සිදුවූ දේ සොයාම තුනා කියලුණුසර හෙන්රි පැහැදිලි කරන්නේ?"

"මෙ. ඒක පැහැදිලි කරන්න දුන්සාහයක් ගන්නේ නෑ. නමුත් මට හිමෙන්නේ මට එවිපෙනුදී මුහුණු සාක්ෂා වෙලා හියානා, ඉතාම පුදුමාකාර විශේම පිළුපු විභාරම සිදුකිය තෙයිමි"

"බලාගෙන හියාම ඉතාම පුදුමාකාර තමයි....." හෝම්ස් හිමිව කළුපනාකාර වෙශීනි.

"හෝම්ස් මහත්මයා. මඟ සොයාමද මෙක සේරුම් කරන්නේ?" සර හෙන්රි විමසිය.

"මෙක හරිහැටි පෙළරනාවා කියදුම්වේ ආයත්ත අමාරුයි සර මෙන්රි. මෙටි මේ කාරණය ඉතාම සංකීරණ එකත්. මෙටි මහජ්‍ය මියායිය ආකාරයක් මේට එකතු තැවැලා යුතුවායි, මේ අවුල වඩාත් ඩංකීරුන වෙනවා. මෙහේ අවධානයට උන්වූ, ඉතාමය් ගැටුපු සහයතුවූ පරිස්ථා පන්සියය අරගනිමු. එයින් එකක්වත් මේ තරම් ගැඹුරු විශිද්ධ හියා මට හිතුයන්න අමාරුයි. ඒ වුන්න ප්‍රශ්නයේ තුළුපාටිල් හිඳුවයක් අර්ථ අත්වලට හසුවෙළයි හියාන්නා. එයින් එකක් වන් අප සොයා යන සත්‍යයට අපව ඔයාම් කරාට. සමහරවිට වැරදි ප්‍රශ්නයක් ප්‍රස්ථාස් හිමින් අර්ථ කාලය කාස්කි වෙන්නාත් ඉඩ හියායන්නා. රේඛ. ඒ පොටින් ඉක්මනින් බැරුවුණාක් රහුවෙළයෙහි. අප හියම ගැනට ලකාවෙනවා."

දිවා හෝරන සංශ්‍යය ප්‍රිමින් එකක් විය. අප එකට එක් කළ කරුණ ගැන එහිදි කානාධාක් තොවුණු තරමිය. හෝරනයන් පසු සර හෙන්රිගේ පොදුගලුකා විසින් සාක්ෂාත් මෙරයේ අප අසුන් ගන්නෙමු. කරුණාකා කටයුතු කිවීමට බලාපාලරාත්තු වන ආකාරය ගැන, මහුගෙන් හෝම්ස් විමසිමය් බැඳු රේ මෙහෙන්ද දි ය.

"මං යනවා බැස්කවිල් මනදීරජය් පදිංචියට" සර හෙතුරේ කිය.

"රේ කවදිවදා?"

"මම සති අන්තරේ"

"හොඳුන් කල්පනා කරල බැපුවාම, මං තින්නෙන් මධ්‍ය තිරණය මුදයිමත් රිකක" හෝමිස් කිය. "කුවුරුන් හෝ මින්නු ලුදායමින් මධ්‍ය පිටිපසින්ම ඇවිදිනවා. රේ බවට, මට සැලැන්න සාක්ෂි කියෙනවා. මම දැවැන්ත තාත්‍යාදයේ මිලියන ගණනක සෙනාගක් ගැවසෙනවා. මබ ගැන ශෞයන තිනිස්සු කවුද, මවුන්ගේ අරමුණු මොනාවද කියල හඳුනාගැනීම් ඉනා අසිරු කටයුත්තක්. රහෙම වෙන්නේ මවුන් අරමුණු තුෂ්ට්‍යාච්‍රී නම්, දුෂ්ට් ස්‍රීයාවක යෙදෙන්න මවුන් උත්සාහ කරමි. රුහුම දෙදෙස් ව්‍යුහවලන්නේ අපට යක්තියක් නෑ. මෙට්ටිමර මහතාමයා. මමේ දෙදෙකු ආද උදෙ අපේ නිවිසට ගිහින් ආපසු මේ හෝම්බලයට ආවා ජේ? රේ වෙළාවට කුවුරුන් හෝ මබ පිටුපසින් ආවා" —

දායකර මෙට්ටිමර ක්‍රිඩ්ස්මූල් කිරුයි

"පිටුපසින් ආවා? කුමුදී?"

"අවාසනාවකට වශයේ රේ කාරණාක්‍රම් මුළු කියන්න අමාරුයි. ඔබගේ අඛල්වායින් පාඨ තාව්‍යාලිර ප්‍රජ්‍යායේ ද්‍රීනා හඳුනන අය අතර, කළ යටුවක් වැඩු කෙනෙක් ඉන්නවාදා?"

"නැහැ..... ඔහාම් ඉන්න බලන්න. ආමට, ඉන්නවා නේන්නම්. සර වාල්ස්ටෝ ප්‍රධාන මාස සේවකයා බැරිමෙර. මහු මූහුණ පුරා සම්පූර්ණ කළ යටුවක් වැඩු කෙනෙක්."

"හොඳයි, බැරිමෙර ඉන්නේ අකාලයදී"

"මහු තමයි බැස්කවිල් මනදීරය හාරව ඉන්නන්"

"මහු අභ්‍යන්තර රිකෙන ඉන්නවාදා? රිජ්‍යමත් නැත්තම් මම මොහොත් ලන්විනායට ඇවිත්ද කිහින් රික, අපි සැක හැර දැනෙන්න මිනැ" හෝමිස් කිය.

"කොහොමද රේ-දැනාගත්තේනා?"

"මට විදුලිප්‍රවිත් පැවත්මයක් දෙන්න, අපි මහුට විදුලි ප්‍රවතක් යටුමු මෙහෙම කියලා"

"සර හෙතුරේ වෙනුවටත් යැමුදෙයක්ම පුද්‍රනාමිද?" රේ ඇං. රේලයට රෙක ලිපිනය අපි සාක්ෂින් කාණු. "බැරිමෙර මහතා, බැස්කවිල්

මන්දිරය." එහේට ලයම කියෙන ඇඟුලු තුන්ගෝරුව මොකක්ද? ප්‍රිමිපත්. බොහෝම ගෙයාදිය. ඔවුනි විදුලිප්‍රවිත අප යවුම් ප්‍රිමිපත් කැපැල් හා හාර සේරාකාධීපතිතුමෙන්. රේක අප මෙහෙම ලියමු.

"බැරිමෝර් නමව එසු විදුලිප්‍රවිත මූල්‍ය අකටම හාරදිය යුතුයි. මූල්‍ය ලොයිටියෝ නම්, ඒ බව වහාම මෙම ප්‍රිමිනයට දත්තා එවන්න. සර හෙන්ටි බැස්කටිල්, නොදැමිබලන්ස් මුහුම්වලය"

රේකන් අපට පුරුවනි ඩැනුදුදුන්ත තැකින් දැනගන්න - බැරිමෝර් ඔබවොන්සයරුහි මූල්‍යට කියමිනා සේරාකාධීපතිතුමාද නැත්ද යන්න."

"මට. රේක හට" සර ප්‍රාජාති කිය. "රේක් නොමෙයි මෙට්ටිලර මහත්මයා. කවුද මේ බැරිමෝර්?"

"කැලින් බැස්කටිල් මැසුලර් සිටි පුදාන සේවකයා මියටින්. මූල්‍ය පුනා තමා අප්‍රාන්බැරිමෝර් මුවුන් තමා පරම්පරා හතරක් කිස්සෙක් මන්දිරයේ කුටුෂු බලා-ඩියා භාජ්ජිත්. පුදෙශයේ ඉත්තා අනික් මිනාම යුවිලක් එගේ, මා දත්තා පරමින් බැරිමෝර් යුවිලන් වැදගත් අය."

"ඒ විගේම මෙහෙමුත් මද්දුන් කියෙනවා" බැස්කටිල් කිය. "මන්දිරයේ ස්ථිරව පදිංචියට, එනා ප්‍රායිජල් සුවුරුන් හෝ නැත්නම්. රේකන් වාසියන් බැරිමෝර්ලටයි. කෘෂිකාලීන් නැහැ. සැපයේ තේව්ලවින්නා මහාද දුජබේප්පෙකි නිව්යකුත් කියෙනවා. රෙහෙම නෙදා?"

"මට. රේක ඇත්තායි"

"සර වාල්දේගේ අනුමිත කැමති ප්‍රාග්‍යන් බැරිමෝර්ට වාසියක් යැලුපුණාද?"

"බැරිමෝර් හා මූල්‍ය බිරිදිව්‍ය ප්‍රාග්‍ය බැඩින් ලැබුණා"

"මුවුන් කැලින් දැනගෙනා පිළියාද ඉම් විගේ මුදලක් මුවුනට හිමිවෙන බව?"

"මට. තමන්ගේ අනුමිත කැමැති ප්‍රාග්‍යන් කොරනා ප්‍රධානයන් ගැන කනාඩහ කරන්න, සර වාල්දේ ලෙසා කැමැත්තක් දක්වාවා"

"ඒ කාරණය වැදගත්"

"සර වාල්දේගේ අනුමිත කැමති ප්‍රාග්‍යන් මුදල පරිත්‍යාග හිමිවුණු අය ගැන සැකයන් සිත්තනා එපා" මාස්තර මෙට්ටිලර කිය. "ඒ මොකද ඒ මුදලයන් මටින් අවුම අභ්‍යන්තර හිමිවුණා"

"හැබුටා කවත් කාට්ද ඒ විගේ ලැබුණෙ?"

“පුද්යලයන් රසකට සූර් සුර් මුදල් ප්‍රමාණ හිමිවූණා. පුණ්‍යායකන රසකටත් රේ විශේ මුදල් වෙන් නොරුණා. ඉතිරි සියල්ලම සර සෙන්ටිටෝ”

“ඒ මුදල නොපමණුදා?”

“ප්‍රවීම් හත් ලක්ෂ හතැලිස් දහසක් රමණ”

“ඒ තරම් වියාල මුදලක් එම් පාරණයට අදාළ බව මා දැනගිරියෙනා” හෝම්ස් කිවේ මට්ටම පළකිරීමට ඇතිබැඩු ඉහළට එසවිදිය.

“සර වාල්ස් වියාල දිනවිභාෂ් බව ප්‍රසිද්ධ වී හිමුණා” මෙට්ටිමර කිය. “නමුත් මහුගේ සුයුතුම්පත්වලට විහාකම් ගණන් බැඳු පසුවයි දැනගැනීත්, මහු නොයිකරම දිනවිත්ද කියා. මුළු මුදලයෙම සම්පූර්ණ විහාකම රත්ප්‍රවීම මිලියනයකට කිවිවුයි”

“අනෙන් භැබුව! උත් ගොනොකු භායාන්තා සෙල්ලමක යෙදෙන්න පොලුවිනා තරම් ඇති වියාල මුදලක්. දෙයිනර මෙට්ටිමර. මට කිවෙනවා තුවත් එක ප්‍රශ්නයක්. අංශ් මෙ තරුණ මිශ්‍රයාට හදිසියේ යම් කරදරයක් මුදණාත්..... මත් සමාඛ්‍යතාන්න මේ විශේ ඉකා අප්‍රසන්න උපකල්පනයක් ඉදිරිගුවක් කිරීම ගැන! එහෙම වුණෙන් මේ මුදලය උරුම වින්නන් පාටුදා?”

“සර වාල්ස්ගේ අනෙක් බාල පෙළුම්පායුරා - රෝපර් බැස්කට්ල් අවිචාහකව මියගිහින් ඇන්. ඒ නිසා මුදලය බේස්ම්පාච්ලාට උරුම පෙරි. මවුන් බැස්කට්ල් පැහැදිලි දුර ගැනීන් - ගැනී ගොමහායුරන්. ගේම්ස් ගැඩිස්මන්ස්, වෙස්ට්‍රිමෙන්ස්ලන්ස් පිළි පදිංචි වියස්ගත දේවගැනිතුම්ස්”

“මෙට් ස්තූනියි. මෙවා බොශ්‍යාම සින් ඇදගන්නා පුළු තොරතුරු. ඔබට ගේම්ස් ගැඩිස්මන්ස් දේවගැනිතුම් භාවුවි කිවෙනවාද?”

“මට, විරුද් මහු සර වාල්ස් භාවුවිමට ආවා. මහු සාහ්යාවිරයෙකුගේ ජීවිතයක් ගත කරන, ගොරවිනිසු උපත්තුම්ක් ඇති කොනෙක්. සර වාල්ස් කළ පරිත්‍යාගය දේවගැනිතුමා ප්‍රාතික්ෂාප කළා අන්තිමිදී රිය පිළිගන්නා මෙන් මහුට සර වාල්ස් බල කළා”

“රිකංකාට මේ ප්‍රවීම් ලක්ෂ ගණනක මුදලයේ හිමිකරුවා වෙන්නේ, මේ වාම නේවිතයක් ප්‍රියකරන කැනැත්තායාද?”

“මහු ඒක උරුම්කාරයා වෙන්නේ ගැනීම්වය අනුව, වෙනත් කොනොකු නොමැති කියා. නමුත් වින්න් උරුමකාරයා වන සර සෙන්ටිටෝ හමන්ගේ මුදලය් හමන්ස් කැමැති පරිදී හසුරුවන්න ප්‍රථම්.

මහුණ් තම දේපල වෙනකුට යටිඇතා උවිටායි. කටවාහටි ඒවායේ හිමිකාරයා වෙන්නේ අඩුමැන්සි දෙවානුමිතුමා”

“සර හෙතුටි මබ එංඩි අන්තිම කුමුති පතුය ලියලදී?”

“නෑ ගෙවීමිස් මහත්මයා. ඒකා මං කැඳේ නැහැ. ඒ මොකද මට ඒකට වෙළාවක් කිවුලක් නෑ. කාරණා නිවෙන්නේ මේ ආකාරයෙන් ඔව මට දැනගන්න ලැබුණෝ ජේය. ගකාභාම වුණ්න් මම නා සිතන්නේ විංගාධිපති තහනැර සූජ මුදලය හිමිවෙන තැනැයෙනාට, මුදලේ පාලනයන් හිමි එය යුතුයි. මෙයේ අකුරා මහජ්පාගේ අදහස වුණ්න් රේකයි. වැඩුපිටි පවත්වාගෙන යන්න මුදල් නැශ්නම්, අධිකාරයා ගකාභාම්ද වැස්කාරිල් නාම්ලේද ප්‍රෝෂ්ථයෙන් යටා රාස්ක්වයට ගෙනෙන්නේ?”

“බොහෝම හරි. අවුදුදුන් පම්පානාටි. බේලෝන්ස්යරයට යන්න මබ ගස්තු නිරණය කරී. මමන් ඒකට මුළුහුදින්ම එකය වෙනාවා. මේ ගැන මං ඔබගෙන් කරන්නා එකම ඉල්ලියි. මබ එහි ගකාභාමට වත් තනිවම නම් පොළායා යුතුයි”

“මා සමග අදාය්කර මෙත්තිලඟ යනාවා”

“ඊ වුණ්න් මබ ලුණුම්-ඇවෙළා-සිලාකාගතා ඉන්න, අදාය්කර මෙත්තිලඟ භැංකියාවක් නෑ. මහු ඇඟිඩ්සු. ප්‍රතිකාර ලබා දිය යුතු උරුසීන් ඉන්නාවා. මහුගේ නිවිස නියෙන්නේ මෙක නිවිසට සැකසුම් ගණනක් ඇතින්. ගකායිකරම් දැන් ලෙන්ස්සූ තමය් කිවුණ්න, භද්ධියේ මෙන් පිහිටා ඒමට මුළුව බැංකිවෙන්න යුත්වනි. සර හෙතුටි. මබ කැදාවාගෙන යා යුත්තේ, භුම් නිස්සැස්ම එංඩි ලයින්ම ඉන්න යුත්තේ වියෙච්විත්ත ගෙනනායි”

“හෙතුමිස් මහත්මයා. මබට හැකියාවන් නැදුද මා සමග යන්න?”

“රෙහි තත්ත්වය ඉතාම උතු අතටු හැරුණෙන්න් නම්, මට සිදුවෙනාවා පොදුගැලීකම් රෙහිම රෙන්න. නැමුත් ඔබට ගෙවෙනාවා ඇති. මට දිරිය කාලයක් ලන්වින් තැරුරයෙන් පිටවෙළා ඉන්න හැකියාවන් නෑ. මෙයේ ලපම්පෙකු රහස් පරිප්‍රේක සේවය නිසා, රෙටි භුම දියාවෙන්ම අභ්‍යුහිකියන් පොකුකිවා මා වෙන එනාවා. රහස් හෙළිකරන ඕවට තරුණය කරමින් කප්පම ඉල්ලන්නෙනක් මේ ද්වැව්ව ක්‍රියාකාමකා වෙළා. මහු දැන් හයකරගෙන ඉන්නේ. එංගලන්නයේ ඉතාම ප්‍රාගාරවනිය ගෙනනායි. එකුමාට අපකිරියියක් ගෙන එන්න යුත්තේ කුට්පටයන් නිවෙච්විත්ත යුත්තේ මට විතරයි.

චාටුවරු වෙත යැමැවූ කළුදානාහුණි දෙයක් බව මධ්‍ය පෙනෙනාවා තේදි?"

"මා සමග කැදිවාගෙන යාමට කොළඹක් යෝජනා කරන්න මධ්‍ය පුරුවන්ද?"

හෙතුමිස් තම අත, මූලෝ අත මහ තැබේ.

"කරදර සිරිජාර නිලයන වෙළාවක මුළු ලේඛින්ම ඉන්න මිට විඩා හොඳ ආකෘත්‍යා නෑ" ගෙවුමිස් සිය. "රේ මූලෝ මිශ්‍රය ඔබ සමග යන්න කැමුති නම්, වෙන සියිම ගොඥනකුට බැවු, මා විශේෂවාසන් රේ කාරණය සියල්ලේ"

මෙම යෝජනාවන් මූලෝ අතිය පුදුමයිට පත්වුයෙමි. එහෙත් මා රට පිළිඳුරක් දීමටස්-පරර, සර්වාභාෂාරී මූලෝ අත අල්ලා ප්‍රහැර කුරෙන්නේ භාද්‍යාංශුම්. අපුරුෂනි.

"රේ නම් ඉතාම කාරුණුවන්තා කාව්‍යාක්ෂකක් දෙළඟ්ඤර වෙළාවන්" මූලෝ සිය. "මබ මා ගැන හොඳින්ම ඇත්තාවා. මෙම පුළුනය ගැනාය මා කරමටම කාරණය සිංහ දැන්නාවා. මෙම වෙළාවට මා සමග බැංශකවිල් මිදුරට ඇතියේ, මට පිශිර වූජ්‍යාක්ෂක, රේඛ මා කවදාවන් අමතක කරන්නේ නෑ"

විශ්වාසාලීක කටයුතුවේ යෙදීමට මෙම ඩේල්දේ-කැමුල්ත්‍යක් දැක්වීම්. මා විරුණා කරමින් හෙතුමිස් කාල ප්‍රකාශය නිසා මූලෝ සියෙක් ඇතිවුයේ සඳහාවකි. මූලෝ සහකාරයා ගෙව සර හෙන්ට් මා පිළිගත්තේ එක් මොහොතානිනි. ඒ නිසා මූලෝ සියෙක් ඇතිව නිඩු සඳහාව දෙදුන් විය.

"මෙම සමය එන එක මට සැක්කරුණුයාක්" මම සිෂ්ටිම්. "මූලෝ ක්‍රුලය ප්‍රයෝගනාවන් විදියට ගතකරන්න, මිට විඩා හොඳ සුමයක් නෑ"

"රේ විශේෂයි. භැම අදයක්ම එක ඉත්තාපැලකිල්ලෙන් මට වාර්තා කරන්න මින" හෙතුමිස් සිය. "අපුබුදකාරී තත්ත්ව ඇතිවෙන බව නිසැකයි. එහෙම වෙළුවායි හෙත කටයුතු කරන්න මින ගොඥනාමද සියල මා සියල දෙන්නාම්. සයනාසුරාදා පෙරදි හැමදෙයක්ම පුදානම්ව සියේවී සියල මා වියවාස කරනාථා"

"රේ විධිය මධ්‍ය හොඳයි දැඟ්ඡල්ජර වෙළාවන්?" සර හෙන්ට් විමසිය.

“ଓହୁଦେତ ଓହୁଦ୍‌ଧି”—୯

“පැවිළවන්වලින් දුම්පියක් පිටතේවනීන් නියමිතයි සහනසුරාදා උමද් දහයමාරට. යම්කිඩි වෙනසක් ගැනුම් කොදුන්නොයි, එහෙනම් අපි භූමිවලු එසාට”

පිටතේ යාමට සූදානම්පත්, අපි අසුන්වලින් තැකිවෙමු. බැයිකරිල් එකවරම කැඳුපුලුම්-ජයග්‍රාමී ප්‍රජාත්‍යාමා ප්‍රජාත්‍යාමා හිමි කැඩිනෙවුවෙන් යටින්, මූලු අභ්‍යන්තර සේවන් දුමුරු පැහැදි සරඟුවාවකි.

“මගේ නැතිවිණු සංක්ත්වල” පෙනුට සාගැසිය

“අලේ අනෙක් පුද්ගල ගැම එකක්මයි. සම් වගේ, පහසුවෙන් විසඟද්වා කියල මේ පාර්ශ්වෙනා කරනවා” තහවුරු කිය.

“මෙක හරි පුදුම්කාරු දෙයක්” දොශතර මෙවිල් කිය. “දව්ල කැමට කළින් මං එම කාමලරු ආසයක් මූල්‍යක් තැර සැසිය කරල බැඳුවා”

“මමන් එහෙමයි. සාම්පූර්ණ අයලක්ම මිගේ සැදියියට ලක්වුණ” බැස්කටිල් කිය. “තේ උච්චාවට මේ සපත්තැනුව තිබුණු නු”

“එංහෙම නම් වෙන්න ඇයුත්තේ දීමික. ආපි දවල් කැම ගන්න අකර, සේවක ලමයා| රූපයන්ම තෙමක් යෙහාට් දමලා”

මම වෙලාවේම ජරුමන් ජාතික හෙටෝල් උස්වකයා කැදවා ප්‍රයා
කරන ලදී. මහු සිලේ නමා මේ ගුණ සියිලය් තොදන්නා චවයි.
වෙනත් සොයා බැලීම් සිංහලයක් කළ ද එයින් ද රාලය් තොටිමි,
අඟ හමුවට එකක් පිටපස එකක් පැමිණි දූඩා අවශ්‍යතය් යසනි. අපට
පෙනි සියේ රේවාද, සියිදු විසඳුමක් තොටිමි රේවා ලෙසයි. දැන් එම
අවශ්‍යතය් විලට කවිත් එකක් රිසුනු වි ඇත.

සර වාල්සෙල් මරණය පැමුවින් තැබුවේ, අනෙක් සිදුවීම් සියලුල සිදුවූයේ දින දදකක කාලයක් තුළයි. පුවත්පෙනෙන් සොටස් කුපා සකස් කර තිබූ ලිඛුම. අයේ කරන්තලයෙන් පැමිණ මත්තු බැඳු කර යුතුකාරයා, දුමුරු පැනැනී අපුත් සපන්තුවක් නැඟිටීම, පරණ කර සපන්තුව නැඟිටීම, තුරු සපන්තුව කාමරුය තුළින් යැඩි භාවුවීම, මෙ අනර වෙයි.

අපි ගුලීරියක තැම් ආරසු ගෙවකර විදිය බලා පිටතේ හියෙමු. සේමස් තළල රැඳූ පරුදගනු ඇතුළු කළේපනාවක වැට් සිටියේය. මේ ඇදුහාත සිද්ධිම සිපරුල එකුට ගුලුමිය නැති තනි විභාගම්

නිබේද? රටුන්නක් සෙවීමට මැඟම් මූල්‍ය උස්සාහ දුරු බැවි
මම ගෝම් ගනිමි. රඳුවූ ඇන්දු කාලය පුරුම, හෝමස් පාඨිච්චය
උරම්න කළපනාවක වෙති. සිටියේය.

රාජ්‍ය ආභාරයට ඩ්විල්ප ගවිලාධිකට පරර විදුලි ප්‍රවිත් දෙකක්
අප වෙත ලැබිණි. පළමුවැන් සඳහන් වුයේ,

“බැරිමේ බැස්කට්විල් එන්දිරස් පිටිනා බව මේ දැන
අහන්නට ලැබුණා.

— බැස්කට්විල්

දෙවැන්න;

“ගෝවල් විසිනුහාකුම ගොස් පරිස්ථා කළඹමි. කපන
ලද “වයිමස්” පත්‍රය පිටුව නොලැබුණා බව දිනවන්නේ
කශේෂාවෙනි.”

— පාටිරයිටි

“මන්න මං අල්ලාමෙන සිංහ දෙපාට්මේන්තු කැඩුණා වොටසන්.
තමන් ගත්තා භැං පියවුරුක්ම අසාර්ථක වෙන පරිස්ථානයක් කරමි
සිත ඇදගත්තා වෙතුත් එකක් නෑ. ඔවුන් මොනවා භරි
හෝස්ටිලාවන් තියෙනවාද තියල අඩි-ඉහු-යැයු බලන්න මිනා”

“අර මත්තු බැඳු මිනිහා ගෙන සිය කුලිරිස්ස් රියුදුරා කටමස්
අපට ඉනිරි වෙලා ඉනනවා.”

“මබ භරි. මහුමයේ නම සහ ලිපිනය අපට දැනුම දෙන්න කියා, මා
කුලිරට ලියාපදිංචි කිරීම් කාර්යාලයට විදුලි ප්‍රවිත්ත යැවිවා. මේ
රින්නේ මහේ ඉල්ලීමට පිළිනුරුදු නම් පුදුමවෙන්න දෙයක් නෑ”

විවිධ වූ දෙපාර්තමේන්තු පිළිනුරුදු විඛා සභාපුදායක
ප්‍රකිවාරයකි. රජ පෙනුමක් කිඹු මූල්‍ය අපට අවශ්‍යව කිඹු පුද්ගලයාය.

“අමර් ප්‍රධාන කාර්යාලයක් මධ්‍ය දැනුම දීමක් කරල කිඩුණා”
මහු කිය. “මේ ලිපිනයේ ඉන්න මහත්මියා මෙයේ අංක 2704 කුලිරිය
ගැන විමසීමක් කළා කියල. මහත්මියා, මං අවුරුදු හතක් කුලිරට
එළවුලා කියෙනවා. කිසිද්ධියක මධ්‍ය විරුද්ධිව පැමිණ්ලක් නෑ. මං
මේ මූලස්ථානයේ ඉදාල කෙකින්ම ආලවී මහේ හමිඳ වෙන්න. මට
විරුද්ධිව කියන්න තියෙන්නේ මොනවද? ඒක මහේ මූණවම
කියන්න”

“මෙය කිතවත් මිනුවා” හෝමස් කිය. “මහේ විරුද්ධිව කිව
හැකි මේ ලේඛක දෙයක් මට නෑ. අනික් අකට, මං මේ අහන

ප්‍රශ්නවලට පැහැදිලිව පිළිසුරු දෙනාවූ නම්, මෙහේ තැයැ ලැබෙනවා පවුම් බායයක්

“මට අද සරුසාය ද්‍රව්‍යක් වුණා. මේ අතින් කිසිම වැරද්දක් වුණේ නෑ” කුලිරු රිහුදුරා කිළේ මුහුණද සිනාවක් නායා ගනිමිනි.

“මොනවද මහත්මා මටට දැනගත්තා උච්චමනා?”

“මුදින්ම මට කියන්න එළඹි නම හා උපිනය, ඒ රුපුව දිනක උච්චමනා වුණෙක් ඔබ හමුවිම ආදතා” ।

“ජර්න් ක්ලේටන්, 3 වර්පි විටියා මොනර්. මේ කුලිරිය නවත්වාගෙන ඉන්නේ වෛත්තු දුම්වියුත්‍රාල අසල මිප්ලිගේ රෝගාල්”

ඡර්ලොක් හෝමිස් එම්කුඩා සටහන් කරගත්තේය.

“හොඳයි ක්ලේටන්, ගුන් මට්සුම් විකාස කියන්න. අද උදේ දහයට ඔබ කුලිරියෙක් එක මහත්මියක් යුතු ඇතා ආවා. රේඛයට මේ ගේ දිනා සෙක්දියියන් බෙලාගෙන ඉදුලා, රුපුව මහත්වරු මදමදමනක් පසුපස රිජනට් විදිය දිගේ යියා”

මධ්‍යක් පුදුමියට එය අලුත්තුගේ මුහුණේ, ලැයේරාවක ලැංඡු මුළුවිය. “අයි මහත්තායා මෙම මොකටද එම ගැන කියන්නෙ? මේ දත්තා භැංගදයක්ම ඔබ දැනටමත් දක්නාවා ඇතු. ඇත්තම කියන්නම්. ඒ මහත්තායා කිවිවා, මුහු රහස්‍ය පරික්ෂකයෙක් කියල. රේඛයට මට කිවිවා, මුහු ගැන කිසිම දෙයක්, කිසි එකඟනකුට කියන්න එපා කියල”

“යාම්වා, මෙක ගුරී බුරුපත්‍ර කාරණයක්. මට කාරණා ඔහ්ලිනාකර හාන්තා හැඳුවාක්, මෙහේ ලෙඛා කරදරයක පැවැලන්න පුරුවනි. මෙහේ කියන්නෙ කමා රහස්‍ය පරික්ෂකයෙකු බව ඒ තීනිහා කිවිවා කියලදී?”

“මට, මුහු රාහුම කිවිවා”

“කොයි වට්ලාවිද කිවිවා?”

“කරන්තයෙන් බැහැල ටට්න්ටි යන්නොව”

“තවත් මොනවා තරිකිවිවදී?”

“මුහුගේ නම කිවිවා”

හෝමිස් මා විනා අයාමු දාජල් ජයග්‍රාමී බැල්මකි.

“හැබැවී? රෙහෙනම් මුහුගේ නම කිවිවා මහෙන් එකක? එක නම නොසැලකිලතක් වැඩික්. මොකක් ද එයාගේ නම?”

"රියාගේ නම....." - රියුදුරා සිය, "පරලාක් හෝමිස් ය කිවිවා"

රියුදුරාගේ පිළිබුලත් මගේ මිනුයා එස්ට්‍රිලා හිජැස්සි ඇජ්නීමූන විය. ඔහු රාලුක විස්මයට පස් අවස්ථාවක් මා තිට පෙර දැක නොනිවිණි. එක් මොජොභාක් විම්හියෙන් බලා සිටි හෝමිස්, රාලු මොජොභාක් නොක් භවිලා සිනාසසන්හාට පටන් ගත්තෙයා.

"සැකයක් නැශ වෙවාටසන්. මාත් එක්කා කරට කර ඉන්න පුරුවන්ද දක්ෂයෙක්!" ඔහු සිය. "මාත් එක්කා සටන් වදින්න එන්නෙ ඉඩාම වේගයෙන් සරු කළ ඇති. නැමෙන පුදු භූමිවක් අරගෙන. හො හෝ! එහෙනම් මිනිහාග නම පරලාක් හෝමිස්. එහෙමද?"

"මට මහත්මයා. ඒක තමයි ඒ මහත්මයා නම"

"විධිජ්වලි! දැන් මට කියන්න තම්බෙස් රියාව කරන්නෙට නශ්ච ගත්තෙ නොඳහදි? රාලුට සිදුවුමෙන් මොනවද?"

"වියුල්ගා වැඩුණුයෙදී ඔහු මට කුතාකුරුගන්නා නොට, උදේ නවයහමාරයි. ඔහු මුළුවෙම කිවිවා නාමන්ගෙන් පරිජ්ජනයකු බව. රාලුට ද්විස පුරාමානන් සියහි විදියට වැඩි කරන්න පුරුවන් නම්, පුළුනා අහන්නෙක් නැඟෙනාම්, ගිනි දෙකක මුදලක් ගෙවනවා කිවිවා. ඒකට මං එකඟ වුන් ගොජාම-භාජාම් තැක්. මුළුන්ම අපි ගියේ පනාදම්බලන්දී හෝටල් ගාවට. එකුණු අඩ්-බලාගෙන කිවියා. අර මහත්තුරු දෙන්නා, ගොටුලුයෙන් එකියට ඇවිත් කුලිරියක නැඹිලා මේ පැත්තට එනැංසාට, අපි ඒ පිට් පස්සන් ආවා. ඒ කරන්නය මේ කිවුව් නැවැත්සුවා....."

"මෙම ගයදර ඉස්සරු දෙර ලිය" මොමිස් සිය.

"මට ඒක භරියටම විකාක නැ. ඒ වුණුට මගේ කරන්නලය් ආව මහියා නම්, ඒ භාමුදදයක්ම දැනුම්ගෙන කිවියා. අපි පාලේ විකාක දුර ඉදිරියට ගිහි. රිය නවය්චාලෙන කිවියා, අපි පැය එකඟමාරක් ඉන්න ඇති. මින්න එතෙකාට අර මහත්තුරු දෙන්නා අපි පැහුනරුගෙන ඉදිරියට ගියා. ඒ පිටිපස්සන් අපින් ගැඹුකර විදිය දිගේ ඉදිරියට ගියා."

"ඒ භරිය මං දන්නාම්" හෝමිස් සිය.

"රිජන්ට් විදියේ ඇන් කාලක් පමණ දුර අපි ගමන් කළා. ඒ වෙලාවට මගේ කරන්නයේ-මමන් කළ මහත්මයා කළේ මොකකද; එකඟවටම කැඳුවුවා පුරුවන් තරම් වේගයෙන් වෙශ්ඨ දුම්රිය පොලට යන්න කියලා! මට කුගැහැල කිවිවා, මගේ වෙශ්ඨට මං

කසපාර එල්ල යළු. ඒ ක්වි තැකැබූ යුත්තු අවට මෙනින්තු දහයක් ගතවුණේ නෑ. එකැනැදි මූල්‍ය මට මිනි දෙකක මුදලක් ගෙවිලේ හොඳ මහත්මයෙකු විශ්විස්. එට පස්සේ පියෙන් බැහැලා ඉක්මනින්ම දුම්පියලපාල ඇඟට යියා. ඒ යන්හා ඩුඩුහාම් වෙලා මූල්‍ය ආපසු හැරිලා මට කිවිවා;

"මිත මේ අය්ව සුරස්තෙලයන් කැදුවාමයනා මියේ කටුද කියල දැනගන්න මට කැමති ඇති. මම ආමයි පැමුලාක් හෝමිස් එඹුමාගේ තම මට දැනගන්න ලැබුණු රේ ජීදියව"

"මට සිනායතහැකි. මටට එට එස්සය එශ්‍රුව දැකින්න ලැබුණු නැදුදු?"

"නැහැ. මූල්‍ය දුම්පියලපාලව ප්‍රාන්තික ප්‍රාන්ත ප්‍රාන්ත ම්. දුස්සක නෑ"

"පරෙලාක් හෝමිස් මහත්මයාදා පෙනුම කොයි විශේ කියලද මට විස්තර කරන්නේ?"

රියදුරා මිස ක්ස්සමින් කළුරනා තැංශය.

"ඒ මහත්තායාගේ ඇඟ්‌විස්සාර කිරීම නම් එවිටර පහසු නෑ. වයස හතුලිපයක් විනර ඇති. මධ්‍යම ප්‍රමාණයට උසයි. මහත්මයා මූල්‍ය මටට වඩා අයල් දෙකක් හෝ ඇතැක් මිටි ඇති. බොජාම ඉහළ පැලැන්නියේ පෙනෙනු විදියටයි. ඇද පැලෙදෙන හිටියේ. උස රුමුලක් තිබුණෙන නෑ. කළුපාට යටි රුමුල මූණ වැශන්නට විශේ තිබුණු. ඒක යටි කොළඹරන් හකායෙනුට පාල තිබුණු. මූළුණ සුදුමැලියි. එට වඩා කිවියුතු යමින් මට සිනායන්න බැ."

"ඇය්වල පාටි?"

"මට කියන්න අමාරුයි"

"වින මොකක්වයේ මන්ත නැදුදු?"

"නෑ මහත්මයා"

"මෙන්න එහෙනාම් මටට ම්. ඔදන්හා පොරෝන්ද වුණු පවුම හායය. තවින් තොරතුරු තෙනා ආහැකි නම්, තවින් පවුම හායයක් මා ලෙ තියෙනවා එකි ටෙනුවෙන්, ගුහ රාශ්‍යක්"

"මටට සංක්‍රිතයි මහත්මයා. ගුහ රාශ්‍යක්"

පර්න් ක්ෂේලුවන් අඡල් තිවිහනන් පිටවි ගියේය. හෝමිස්ගේ මූණට නැඳුවෙන් බළාපාලුන්නා කඩ්ඩා සිනාවකි. මූල්‍ය කතාව ඇරණුවේ ඒ බැවි හැඳුවීමට දෙළර හඳුව්වීමිනි.

“අමර් තුන්වැනි ගොටුද් සැක්කුණා වොටිසන්. අපි ආයමත් හිටපු ගැනමයි. උ මය පෙකරාවික සක්කාධියක් හෙත්ටේ බැඳීකවිල් මගෙන් උපදෙස් ගත්තු බව උ දැනගෙන හිටියා. උ අමර් නිවිස් අංකයත් දැන හිටියා. එළයට මං කුචුද සියා රිජන්ට් විදියෙදී දකු හඳුනාගත්තා. අප මුළුමග් කුලිරියෙදී අංකා බිලාගෙන, රසුව හෝ රිජුරුගෙන් ප්‍රශ්න කරන බිජ-නිගමනය කළා. ඒ හින්දා ඒ මගින් මට එවිටෙ පැහැදිලියක්. මේ සූලර භාමි අපට මුහුණ දදන්න ටටලා තියෙන පතුරා, අමර් කරට කර ඉත්තා ආම් සම්බන්ධ බවයි පෙනෙන්නේ. මං මුළුව පරිජය වුම්ස් උන්ඩින් නාගරයේදීම. ඔවුන් අයරයේදී මේ මට විඛා වාසනාප්නෑක ටටවා කියල මං ප්‍රාර්ථනා කරනාවා වොටිසන්. ගකාලාම නාමුදී රැඟේදී මටට මුහුණ දදන්න ටටන තත්ත්වයාගැන, මියේ හින්න තියෙන්නේ ලොකු සයක”

“ඒ මොකක් තිසාදී?”

“මබ එහි යවන්න සිදුවීම ඇන්. මේ සුයාත්මක වෙන්නේ මහ කාසර මිලේවිජ කුමන්තුඡයක බවයි මට ගෙනෙන්නේ. මේක ගැන කාසරණා වැඩි වැඩියෙන්-සේජුම්-භනිදී සමඟී එහි කාසරත්වය මට අවබෝධ වෙන්නේ. මගේ හින්වන්-ශේෂුයා-මබ නාම හිනාවේවි. නාමුන් මං මටට සහතික වෙන්නම්, මබ නිරුපදිතව යළින් වර්ණ වෙනර විදියේ ඉන්නවා දැකීමයි මගේ රැකම ආයාව!”



හයිටැන් පරීක්ෂෙදාය

බැස්කවිලු මණ්ඩිරය

බේලට්‍යාන්සයරය බැලා යාමට සොඳුගත් දිනයෙහි අපි දුම්රිය පෙනාලේදී හමුවිමු. සර සෙන්ටි බැංකවිලු සහ අදාශනර මෝවිලර කානාකරුගේ අපුරින් එහි පැමිණියා. මා සම්ග හෝම්ස් දුම්රියපෙනාලට පැමිණියේය. මූල්‍ය තම නියෝග සහ උපංදිශ් අවසන් වරටන් මට සිංහැන්වීමට අමිත්‍ය ආනාභ්‍යලුද.

“මෙශ් සිංස් නොමයෙනුත් උපකළුපන ඇතිවනාවා. සැක සංසා මෙශ් සිංහට එනවා” මූල්‍ය කියු. “තැම්මුත රේවා මෙටි වර්වට අලා, මෙටි හිත එක් දියාවකට යොමුකරුන්නා මූල්‍යයාය යන්නේ නෑ. මෙටි කරන්න සියෙන්නේ, දකින්න අහන්න ලැබෙන කාරණා සම්පූර්ණයෙන්ම මට වාර්තා කිරීම රහිතයි. උපකළුපන වලට එම මට ඉතිරි කරන්න”

“මා මෙටි වාර්තා කළ යුත්තේ මොනා වියේ කාරණදා?”

“කුමන හෝ ආකාරයකින් මේ සිද්ධියට සම්බන්ධයි කියලා, මෙටි සිත්තන් දුරටත් කාරණා, රේවා සමහරවීට මෙකට විකුව බලපාන රේවා වෙන්න පූර්වනිප්පෙනා සර වාල්දයේ මරණය ගැන මෙටි අප්පෙන් අහන්න ලැබෙන යම්ක් වෙළාභ් රේවා.

මෙම කරුණ බැස්කට්‌ලිල් ඩාහ මූල්‍යයේ අසල්වැසියන් අකර ඇතිවන ඇයි-හොඳයි කම් ගැන තොරතුරු. පසුගිය දවස් කිරායේ ම. යම් යම් පරික්ෂණවල යෙදුණු. එයින් ප්‍රතිච්‍රිතයක් ලබාදායා නැ. එයින් මට ස්ථීරව්‍යම හිතාගැනීමට හැකිවුමෙන් එක් කාරණයක් පමණයි. ඒ කමියි මෙම පරපුලර් මුදලයේ රෙළය උරුම්‍යකාරයා වන උරේමිස් වෙශ්මන්ස් දේවගැනීමා ගැනී. මෙම රෝග්‍යය මහත්මයා සූජාදිලි පුද්ගලයක්. මෙම කරදරවල මුල අඟු නැමි තොටෙවයි. අපට පුද්විනී මූලු ගැන සම්පුර්ණයෙන්ම අම්තක කර දමන්තා. එකකාට ඉතුරු වෙන්නේ කවුද? විල්පුව ප්‍රංශුලයේදී සර හෙන්ට් බැස්කට්‌ලිල් වටා එකඟුවන පිරිස පමණයි.”

“අප පටන් ගැනීමේදී ඇ, මෙම බුරිභාෂ්‍ය ප්‍රවාන මන්දීරයේ සේවයන් ඉවත් කළුන් නාතුදී?”

“ඒක නම් තොග්‍යාම්පිටත් ප්‍රයුෂු නැ. මාවියන්. එහෙම කළුන් ඒක තමයි ලෙඛුම වියදී. යම් විදියායින් මුළුන් අභිජනයින් නම් අප මුළුනාට කරන්නේ ලෙඛු අස්ථිරණයක්. අප හිතමු මුළුන් වියදිකරුවන් කියලා. මුළුන් අස්ථිරාලුන් මොකද වෙන්නේ? මුළුන් අපරාධයට වරදකරුවන් බව ඔරුප්‍රතිමිවයි. මුළුන් අල්ලා ගැනීමෙන් අපට තුමයක් නැතිවෙනවා. තැහැනා අප මුළුන්ට කියාගමු අපේ සැකකාරයන් ලැයිස්තුවේ.

රෙළයට තටත් පැංචන සෙකන්දය ඉන්නවා. මන්දීරයේ ඉන්නවා දැඩිවින් බලාගත්තා සේවකයායක්. විල්පුවෙහි කාලිකාරමික කටයුතුවල යෙදෙන මොවින් දෙදෙනෙක් ඉන්නවා. රෙළයට අපේ මිත්‍රයා දෙළංගර මෙට්‍රික් ආස්ථාවා. මූලු නම් සම්පුර්ණයෙන්ම අවශ්‍ය තොග්‍යාම් කියලයි ම. වියවාස කරන්නා. රෙළයට පහුණ් බේරිදා. අප ඇය ගැන කිසිම දෙයක් දන්නේ නැ. රට පසුව ඉන්නවා අවහාව විද්‍යාඥයා අවශ්‍යාත්මක්, ආක්‍රමණිය රුමින් පෙනුමය් ඇති කරුණිය - මූල්‍යෙන් සෙකාග්‍යාප්‍රයීය, රෙළයට ලාභටර හෙල් මන්දීරයේ වාසය කරන ගිරින්ක්ලන්ස් මහත්මයා. අප මූලු ගැන කිසිම දෙයක් දන්නේ නැ. තටත් අසලවායින් දෙනුන් දෙනෙක් ඉන්නවා. මෙන්න මෙම ඇය ගැන මඟ බොහෝම විමයිල්ලන් ඉන්න මිනා”

“ම. මගේ සම්පුර්ණ උත්සාහය ගොන්නම්”

“ආපුද මොනාවා හරි මත ඕළ තිය තියෙනවද?”

“මට. ම. හිසුවා ආපුද මොනාවා හරි ගස්තොන් හොඳයි කියල”

“අැප්පෙන්ම මට. රේඛ්ප්ල්වරු ය ද්‍රව්‍ය දදෙක්ම ඔබ ලයම හියාගන්න. කමන්සේ ආරක්ෂාව ගැන යන්නා පියවර, නොයිල වෙලාවකටත් ලිනිල් කරන්න එපා”

මම වහාවිට අපේ මිතුවරී පළමුවැනි උංගිජ් දුම්රිය මැදිරියක් වෙන් කරගෙන වෙදිකාවට වි අප එනාතුරු බලා සිටියන.

“නැහු. මටට කිවානි අලුත් ආරංච්‍යම නෑ” දූස්තර මෙවිමර කිවේ මෙයේ මිතුරාගේ ප්‍රාථ්‍යායට දිලිජුරු වශයෙනි. “පහුණිය ද්‍රව්‍ය දදෙක්ද නම් අප පිටිපාඨින් කිසිභෞකක් ආවෙ නෑ. ඒ ගැන මට දිවුරා සහතික වෙන්න ප්‍රාථ්‍යායී. ඉතාමා තොද සෙවියියකින් නමැති අප එලියට සියෝ. අවට නොපෙනි! අපේ මත්තු බලන්න කිසිම කොනාතුව හැඳියාවින් හිටුණේ නෑ”

“මට දෙදෙනා යුම් හිස්සම් තුන්න ඇැප්පෙන එකට?”

“රියෙ භවස් වරුණුව් ඇැරෙන්න” මෙවිමිලු කිය. “මං ලන්ඩිනායට ආවම එක ද්‍රව්‍යක්ම විෂන්දුවයුත් ගා කරන්න වෙන් කරනවා. ඉතින් භවස් වරුණුව මං ගතාකම්ල්. ගෙව මෙවදාවරුන්ගේ විද්‍යායකනාදේ කොළඹාතුගාරලද්”

“මං නියා උද්‍යානයට එකී ගැටුපාන් මූල්‍යස්සයින් දකින්න” බැජ්කරිල් කිය. “එ ව්‍යුහට කිසිම ගැරදුරුයක් ඇතිවුණේ නෑ”

“කොහොම වුණ්නේ එක නෑම මෙවිත් වැඩියි” හෝමිස් කිවේ බැරුමුම හඩිනි. “සර හෙවත්, මං මටට ආයාවනා කරනවා. තනියම නම් කොහොම් යන්න” එපා. එහම් කමලාත් මටට ලොඟ ප්‍රවාසනාවනාවන්ත ඉරණම්කාව මූල්‍ය ඉදාන්ත් සිදුවීමට ප්‍රතිච්‍යා වියි. මෙහි නැතිවුණු සපන්තුව ආපහු ලැබුණාද?”

“නැහු. මහත්මයා. මං නිකහැසීන් එකී නියා නියාමයි”

“හැඩි නොනැම්. එකත් මෙහොතුම සියේ ඇැදෙන්නා කරුණක්. එහෙනාම මටට ආපුමෙට්වන්” හෝමිස් කිවේ දුම්රිය පිටත විමව සුදානමින් ඉදිරියට ඇැංදදිය. “සර හෙවත්, එක කාරණයක් ගොදුට මිනා හියාගන්න. ඒ අදාළත මෙවිමර අරට කියවූ පුදුමාකාර කතන්දරයේ එන එක වැශිකියියේ!” “යක්ෂයාට නිදහස ලැබෙන අන්ධකාර වෙලාවට විල්පුවට නම් යන්න එපා!”

දුම්රිය මිද දුරක් තැදිරියට ගමන් කළ රසු මම කවුදවෙන් රැවී වෙදිකාව දෙය බැලීම්, අප ගුළ නොත් යොමුකරගෙන නිය්වලව සිට හෝමිස් යේ උස් සිරුර මත් දුටුවෙමි.

දුම්බියේ ගමන ඉස්ථිතින් එමෙන්ම සංඝුවූදයක අයුරින් සිදුවිණි. මගේ මිջුරන් දෙදෙනාව වධාස් සම්පූර්ණ හඳුනාගැනීමට මම ර් කාලය යෙදවාවේ මිලිම්. ඒ අකරම දාස්තර ගුණීමේ ගේ ස්පැනියල් විරෝධය බල්ල සමග සෙල්ලම් ද කළම්. පැය කිහිපයක් ගක්‍රී ගියේය. මෙහෙක් දුෂ්‍රිත පැහැයට දිස්ත්‍රික් පස රුහු පැහැ වි තිබිණි. ගෙධාලුවලින් ඉදිකළ නිවාස වෙනුවට අපම දක්නට ලැබුමෙන් කරගල් කැබුලි යොදා ඉදි කළ නිවාසය. උරුප්‍රාග පාස්සම ගරිතවරුන, සරුසාර කුෂ්‍රිත දක්නට ලැබේණ. රුහු පැහැති එළඹන්තු සරුව වැවුමු කණළකාල ආහාරයට යත්ත. සුරවිත්ව වැශින් ගසවැළුවලින් පිළිබුදු වුයේ අදාළයෙන් වධාස් නො සහිත එකක් බවයි. බැස්කවිල් සිටියේ කටුරුවෙන් එම්භාව නොත් යොමුකරගනයි. ගෙධාලුව ප්‍රාදේශයේ ඔහුට පුරුෂරුදු දුරකා දීමින්ම ඔහුට සංඝුවෙන් කැළුයිණි.

“මාස්තර වොවීපන්. මේ මෙහෙ මියාට පස්ස ලැඟෙකෙයේ නොයෙක් පලාත් මට දැකගත්ත ලැබුණු. ඒ වුණ්ස් මෙහෙ ගියෙන ලස්සනට සමාන දාරන්ත ජැති එස්සන පැත්තාව ඒ සොය්ලියේ දැක්වෙක තැ”

“මෙධාලාභ්‍යයරයෙන් ඉය තම්බ්ගේ ප්‍රාන්තියේ ලස්සන ගැන හරි ආචමිබරයි. එහෙම තැති මේ පලාත් ගොනාස් මේ කටුවෙන් දැක්වෙක තැ” මම නිවිමි.

“ඒකට සේකුව ප්‍රාන්තියේ සිංහා ප්‍රාන්තියේ ප්‍රාන්ති නොවයි” මෙවිමර යිය. “මේ පලාත් බොහෝම මෙදනාකුට රුම්පෙන්ම උරුම්වු සිරුපදේ ස්ථිරාවයක් රේට සේකුවෙනවා. අඡේ මිශ්‍රයාට කිළයන්නේ වටකුරු ගැලුවීය මිසක්. එහෙම සිසක් ගියෙන අයගේ සිලේ උදෙස්හය වෙගම, නමන්ගේ දේරු ඇති බැඳීම වැඩියි. සර ව්‍යුල්ස්ට් නිමුමෙන් ඉතාම දුරදින විරෝධයේ සිසක්. ඒක අධික ගෙලික් අධික අධිවර්තියන් සොයාවු වුශ්‍රිත අභ්‍යන්තර විය බැස්කවිල් මන්දිරය දකින්ද මි බොහෝම ලාභාලයි. එහෙම තැන්ද?”

“මේ බැස්කවිල් මන්දිරය කටුවෙන් දැක්වෙක තැ. ඒ මොකද තාත්ත්ව ඔහුගේ අන්තිම කාල තේවත්ප්‍රාන්තියා ගලන්නයේ දැකුණු වෙරුලුබ ඇඩා නිවිසක. ඒ කාලේ මේ පු.වි සොයු ගැටුවයක්. තාත්ත්වය මරණයෙන් පස්ස මේ සොලින්ම දැඩිලෙන, ඇුමෙරිකාවේ සිටි තාත්ත්වයේ මිශ්‍රයා ලැකර. මේ මෙහෙන මට මේ හැමදෙයක්ම අප්පත්. හරියට දාස්තර වොඩ්සන්ට වෙගේ. විල්පුව මොන විගේ රිකක්ද සියලු බලාගන්නා මේ ඉන්න හරිම නොඉවයිල්ලන්.”

"හැබේටි? එහෙනම් රේකු පහසුවෙන්ම කරන්න පූර්වති. මෙට පූර්වති පළමුවට විශ්ව්‍යව බලාගන්න දැන් දොස්තර මෙටිමර කියුවේ දුම්රිය කටුවෙන් එම්යට අත දිගු කරමිනි.

එය දිස්ත්‍රික්‍රයේ හරිනාවපුද නොවූ තෙළඹ ප්‍රපානුණු ඇමුරුවලට හා වනානු පෙරදෙසකට ද ඉහළිනි. ඒ සිංහාසනයකදී දකින්නායේ වැනි, සිමත දොම්නාසයේ ඇඟිකරන, සාධිතොළ වූ මිදුනායේ සහිත අර්ථාට කාඩු ගැටුයකි. බැංකාවිල් සැංජ්‍යා ටෙලුවෙන් මදනාත් රේ අදකට යොමුකරුගෙනම හිදාග්‍රහ සිටියේය, තම පර්ස්‍යාලර අය, මිහුන්ගේ අලභුණු ගැමුරුවම සකාචා නැඳු මේ අද්දාත අඩවිය මුද්‍රාවට දකින්දී, මිහුලේ සින් ඇති වූ දෙදෙන්ගය මම දුම්බලම්, දුම්රිය මැදිරියේ මුල්ලක වායිවි මුහු සිටියාය් බිවිඩ් ආදාම කට්ටුවයකින් ගැරදිගෙනය, මිහු කතාබහ කළේ ඇම්රිඇඛාණු උවිහාරණයකිනි. මිහුලේ දුමුරු පාට මදනාත්වලද, රා ඇංජිබැම් ද නිඩුලේ, සාචිමිතර බවක් මෙන්ම සුරුවීර පෙනුමකි.

මම හයාකර විළ්පුවෙන් අනිකරායකාරී හයාකර යම්කට මුහුණදීමට මට සිදුවීදී? එස්කාම මා සමාග එට අතිකව මුහුණ දීමට, මා සමාග හටුව්වීමට එනළේ මිශ්‍යායුන්හේ සිටින බව සර මෙන්ඩ්ලේග මුහුණෙන් දුම්බලම්. අප ගිහින් යොදුම්රිය, ඇඩා දුම්රිය පොලක නවත්වන ලදී. අප නිලදනා දුම්බියේක්බැංසෝම්, දුම්රිය පොල් පුදු ගරුදී වැටුව පිටතින් අශ්ව කරන්නයක් විය. රේ අශ්වයින් දෙදෙනෙනු බෙදින ලද කරමක් ලොඟා රියකි. අර්ථ මෙන් බඩු ගෙන යැමට උදාව් වීමට පෙන්වරවිරු සහ දුම්රිය ස්ථානාධිපති අප වටා සිට ගත්තා. එය ඉතා රම්සියායමිනානයක් වැවි අප දුම්බලම්. එහෙත් දුම්රිය පොල් ගෝටුවට අසල තරු නිල යුදුමින් ගැරපුණු පෙන්වන් වැනි දෙදෙනෙනු දැන මම, දුම්බලම් පෙන්වම් පෙන්වම්. තම තෙවැ මිනිඡ්‍රි විලට බඳී සිටි මුහු, අප එකුනා ප්‍රස්ථාර යදී පුරුජ්ජාකාරී දෙනාත් අප වෙන දොමු කළහ.

අශ්ව කරන්නායේ විස්තුරා ඉදිරියට ප්‍රාමිණ සර මෙන්ඩ්ල ආවාර කළේය, ඇඩා සිරුරස් තීවු මුහු විස්තුරා පුද්ගලයෙනු විය. මිහුලේ මුහුණ් ප්‍රහාරියා සිනාවක හෝ ප්‍රසන්න බවක් නොකිහිණ.

මිනිඡ්ජා සිංහායක් ගතවේදී අප පුදු පැහැනි පූර්ල මාවතක අස්ථියෙන් වෙශයෙන් ගමන් ගත්තෙමු. පාර දෙරසින්ම දක්නට ලැබුවෙන් හරිත වර්ණ තුරුනීමින්, සරුව වැශ්‍යා ගතෙකාල ඇරුලකා අතරින්, උස වහළ සහිත වූ එරණා නිවාස දිස්විය. මැනැවින්

ආපල්පත් වූ නිවාස-ණා ගස්ජකාලන් වලට එමිචින් දිස්ත්‍රික්‍රය වෙනත් දරුණායකි. ඒ හිරු බැඳ ගත සැදුම්වේ අදුර සමග, ගෙයකාභාල පෙනුම්කින් දක්නට ලැබුවේ විශ්වාසය.

අපේ කරන්නය අප ගමන්ගත මාවතකන් අකුරු පාරකට හරවු ලැබේ. පියවර්ග ගණනාක් ගමන් කළ කරුණකටවල රෝද විලින් එම මාවත හැරි තිබේ. පාලේ ඔදායක ප්‍රියයේ උදින් තරමක වැඩි පස කණ්ඩා දෙකකි. මෙවා මිවත පැදුරු හා පාසි වර්ග විලින් සම්පූර්ණයෙන්ම ආවරණය වේ තිබේ.

කන්දද ඉහළට ගමන්ගත අපේ උය ඕළුයුද පසු කළේ ගල්වලින් ඉදිකරු ලැබූ පසු පාදුම්කි. කදු මුදුන් එව ගල්පර අතරින් මහ ගබායක් නාවමින් කඩා ගැඹු ගැඹු ගැඹු පාර, මේ පාලම යටින් ගලා ගියේය. අපේ මාවත මෙනම ගැඹු පාර ද දෙර සැදුම්කින් වැට් කිඩුණේ, සහ වැළැකු ඇත් සහ ගර් ගැඹු ගැඹු සැදුම්කින් සැදුම්කින් විනාත්තරයක් මැදිනි.

රෝය හැරවු සැම වැළුවක්දීම බැංකායිල් යන් නායා තම සතුව ප්‍රකාශ කළේය. අතිශය උන්නෑදුවිනික් අවට බලමින් ගමන්ගත මහ ගනානාවයක්වාම ප්‍රශ්න ඇසුවේය දුටු සැම ඔදායක්ම සුන්දර බැවි මිහුගයන් පැවිතිනි. එහෙත් මෙත් දෙනෙනාතට අපෙනුවේ මේ පෙනෙය පුරාම යමිනිය ගෝකායෙන් පිරිණු ග්‍රිජ්‍යාවිෂය් ඇති බවයි. අප ගමන්ගත මාවත වියැළුණු කාඛ පැහැළි පත්‍රවලින් වැඩි තිබේ. ඒ මතින් ගමන් කරදී කරන්න රෝදවල ගබාය අඩුවි ගියේය. බැංකායිල් පිදුලයේ උරුමක්කාරයා ආපසු පැමිණෙනා විට මහ පිළිගැනීමට, සොබා දහම විසින් මහ ඉදිනියට පිසිසෙන් මෙම දිරායිය පත්‍ර හා අභ්‍යන්තරිය. එයින් සංජ්‍යකාලීන් ව්‍යුහයේ බෙඟම්කායින් කළකිරීමෙන් පිරිණු හැකිම යයි මට සිතිනි.

“හලෝ” දෙනෙකර මෙට්‍රිචර කැඳ ගැසිණ. “මේ මොකද?”

පාර අයින් වූ උස්සේම කඩිස් මිත අපට දක්නට ලැබුවේ පුතිමාවකට සමාන රුංයකි. පාද්ස්ප්‍රලයකට සටිකළ අශවාරෝහක පුතිමාවක් මෙන් අවවිධා පිට්‍ර තැබී බැලා යිටියේ. කර පැහැළි ඇදුම්කින් දැරයි, රාඛ්‍යාලයේ ගෙලායෙන සිට් පුද්ධ හටයෙකි. මහ තම උකුසු ඇයේ අප ගමන්ගත මාරුය දෙකටම යොමු කරගෙන සිටියේය.

“මේ මොකද පර්තික්ස්?” පුදුම්යට පත් මෙට්‍රිචර ඇසුවේ රියුදුරායනි. අපේ රියුදුරා බාළුට තම ඇසුන් ආපසු හැරුණෙයි.

“ප්‍රින්ස්ස්ට්‍රිජ් හිරගෙදරීන් සිරක්‍රායදයක් පැහැල සිංහිං, දැන් දවස් ඇතාක් වෙතතාවා. ඉතින් ආරක්ෂක යට්ටමා සෑම පාරක්ම, දුම්බිය පොලක්ම ගැනම සෙස්සියියයන් ඉත්තෙන. ඒ වූණක් තවම ඒ මිනිහව අල්ලගන්න බැරිඩුණ. මේ පැන්ත්ත ගාවියෙයා නම් මෙකට සොයාමාමටවිත් කැමති නැ. ඇත්ත ත්‍යෝගවය රේකයි”

“හිරන් පැන්න මිනිහා ගැන ආර්ථයක් දැන්නොයාත් පවුම පහක තැංගක් දෙන බවයි මට අභ්‍යන්තු ලැබුවයි?”

“මට මිහත්මයා! ඒ වූණයේ තුමන්ගේ ටෙල්ල කැපිලා යන්න කියෙන අවධානම එකක බලනුයෙකාට පවුණි, පහ බොහෝම සුර ඔදායක්. ඒ මිනිහ අනිස් අය විශේ සාමාන්‍ය සිරකාරයෙක් නොමෙයි. උං කිසි දේකින් නොනැඩින ආයානක ඇමරිකයෙක්.”

“කවුද මූ?”


“මතකද අර සෙස්ල්වින්? නොවීමින් මිනිමරුවා?”

“සිද්ධිය මට හොඳින් මතක් නිවිණ. එට හේතු වුමය මට හායානක අපරාධකරු සෑම විටක්ල්දස්වා තිබු බිජිපූඩු බව නිසාත්, අපරාධයේ කුරිරු බව නිසාත්, ලැයිම්ස් ඒ සිද්ධිය ගැන දක් වු උනෙන්දුවයි. මූ එම අපරාධයේ කර තිබු මාග ස්වභාවය නිසා සෙස්ල්වින් හොඳ සියිලෙයන් සිටින්නෙනු ද, සිම් විකල් වුවෙක් දැයි අධිකරණයට සැකයක් ඇතිවිය. එබැරින්මූලුප්-මරණ දැනුවම නියම මොවී දැවී ඇති මොයේ සිරයට නියම විභ්‍රාන්තියි.

මෙම විට අප ගමන් යන් අය්ව කරන්නය උස බිමකට ලකාවි නිවිණි. ප්‍රමාණයෙන් විශාල තැනින් තැනැවියිනි තිබු පරවත කැබේලි අමි දුටුවෙමු. එට අමිත්ත්ව-ඇල් විලින්-සැපුඩු කදුගැටුවයක් තැනාක හෝ දෙකක දැකිය හැකි විය. විල්පුව අදයින් හමා ආ වේගවිත් සුළුයේ සිතාලෙන් අපේ සිරුරු ම්වවිලා සියෙයය.

සිරගෙදරීන් පැනාගත් අපරාධකරුවූ මෙම විල්පුවට සොයේ හරි සායාවි සිවිනාවා නො අනුමානය. නාමා සිරුගත කළ සමාරය සෙකුරේත් දැම්වායෙන් හා පෙවායෙන්, භැංකි විල්පුක පළිගැනීමේ අදිවතින්, මෙම කුරිරු මිනිහා වින්මායයකු මෙහේ සැශ්‍රාපි බෙලා සිටින බව ස්විරය. සිතාල සුළුයක්, අදුරු ආභාසයක්, විල්පුවේ ආර් බවයි, සිපේ ඇතිකළේ දැඩි ඔදාමනයකි. ඒදාහඳේ ගැවීමසන මිනිමරුවා පිළිබඳව සිංග් ඇතිවු භැංකි නිසා, සිංග් තිබු ගැඹුම්නය සිරියකට පරිවර්තනය විය. මෙයින් බැස්කට්විල් පරිං නියම විය. මූ තම කඩාය වඩාය හොඳින් සිරුර වටා ග්‍රෑයා ග්‍රෑයායේ.

චිකුත් මෙහෙර



"අර කියන්නේ බැස්වාවිල් මනැදුරය" රියුදුරා
නම අභ්‍ය තිබූ පාඨය දිගුකාරමින් පැවතිය.

මේ වනවිට අප සරු තේම් පෙළඳ පසුකොට්ට ඉදිරියට පැමිණ තිබිණි. අපි ඒ දෙස ඩැරුවෙමු. තිරු බැස යමින් තිබිණ. පිහින් දියකයින් රැන්වින් තුළේ විලසිනුයේ, පෙරටු නැවුම්පස සමඟ වනවීම් රඟු පැහැලයනුයේ බැබැලිණි. අප ඉදිරියෙක් වූ මාවත අදපස සහව වැඩිඥු මිලිටි ගස්වලින් සහ ගල් පර්වතවලින් වැඩි තිබිණ. අපි පාර අදපස ඉදිනිට කුඩා තිවාස දුම්වලිමු. ජේවායේ වහල මෙන්ම ඩිජ්නි ද ගල්පතුරු විලින් පාදා තිබිණි. උද්වරම්පාරවා ඇතින් දැක ගන්නට ලැබුවන් පහත බිම් ප්‍රශ්නයෙයි. එය වැඩි කිවුණ් ඇරු වූ මින් හා ගර ගස්වලිනි. හමා ආ ඇඟාමු ප්‍රශ්නයට දිගුකළක් තිස්සේ වුහුණ දීම තිසා ගස් එම තත්ත්වයට රත්වන්නාද ඇත. මන්දිරයක ඇපුණු දෙකක් එම ගස් අනුරින් ඇතින් දිස්විය. රියුදුරා තම අංත් තිබු කායය ඒ දෙසට දිගු කළුය.

“බැසකවිල් මන්දිරය” මහු කිය.

කම්මුල් රඟු පැහැයට ගුරුණු සරු හෙන්ටි බැසකවිල් සිය අසුනෙන් නැගිටිවේය. මහු තම දිස්ත්‍රික්ටයෙන් බැබලංඡු දෙනෙන් ඒ දෙසටම යොමුකරගෙන මූලා ඩිසිලයේය. මිනින්දු සිහිපයක් ගතලටදී අපි මන්දිරයේ යෝච්චුව-මිකා-ලකාස්ථායුම්. මෝච්චු ඇරඹු දෙකක් මුදන් අලංකාර වුයේ බැසකවිල්-ඩැස්ප්ලර්-ලාංජනයක් වූ උරු තිස්ස්වලිනි. කෙසේ වෙනත දීර්ඝ කාලයක් අවලැසිවාට විවාහ විම තිසා, රේවා රාඩි හා පුස් බැඳී දුර්වලයෙන් වි තිබිණි. යකඩ වාස්තු ගොට්ට සාදා තිබු යෝච්චුව මිනින් නාම් සිය ඇදගන්නා පුදු මෝස්කෝරයකට තිම ගොට්ට තිබිණ. කර ගැනී ඉදිකොට්ට තිබු බැසකවිල් මන්දිරය විනාශයට රත්වෙමින් තිබු බව අපට දැකාගන ගැනී විය. වහලේ පරාල පවා ක්‍රමහරිතාන්වල තිරාවරණය වි තිබිණි. රෙහෙන් මෙයට මුහුණ දමා තිබු පුදුත් ගොවනැගිල්ලක් ද අපි දුම්වලිමු. සරු වාල්ස්ටේ දැනුම්-අඩිකාභු රක්රන් වල ප්‍රතිර්ලයක් වූ එති, වැඩි තවමත් තිම කර තිබුවන්, ගාගයක් පමණක් බැවි අපට දැකින්නට ලැබේණි.

යෝච්චුවෙන් ඇභ්‍යාල-පී අපි මන්දිරය දෙකට වැඩිඥු මාවතේ ගමන් ගත්තෙනම්, පාර වැඩි තිබුඥු ගොල තිසා කරන්න රෝදවිල හඩ යෙිත් වරක් නැගිටි හිමියෙය, අදපසින් වැටි තිබු ගස්වල අභ්‍යන්තා තිසා අප ගමන් ගත් මය දම්යත් මෙන් දිස්විය. පාලර ඇත කොළඹර බැසකවිල් මන්දිරය දිස්ප්ලය අව්‍යාරයක් විළසිනි. මෙම අදුරු මග

දෙස නොත් යොමුකරුණෙන සිංහ බැස්කට්‌විල් තිශැස්සූ බවත් පෙනිණ.

"ඒක වුනේ මෙහැනදිද?" බෙහු එමසුම් පහත් භඩිනි.

"නෑ නෑ, මූ ගස් විලින් යැයුණු සක්මන් මතට තියෙන්න අනිස පැත්තෙක" රියදුරා කිය.

හරුණයා වටපිට බැලුවේ-ගෙකාඹා මූණිනි.

"මම විශේ තැනක රිවත්විදි, නම්ත්ව කරදර සිදුවෙන බව විශේ මහජපට දැනුණු එසේ පුදුමියක් තුළ" මූණියි. "මම විකම ඇති මිනම මිනිහෙක් ගයට පත් තැවත්තා. මාය ගයක් ඇතුළත මේ හරියේ මං විදුලි පහන් පේෂීයක් සවිකරවා ගන්නවා. මනදිරයේ ඉදිරි අදාරවුව ලයිනම්, ඉටියන්දුම් අභක ආමළකාය විහිදෙන අවබෝන් එයින් විදුලි පහක් ඇවිකරනවා, මෙම අන්ධිකාරයේ තිබුණු තැනක් බව එකඟවා ඕනට හිතාගන්නාවත් බැරි මෙටි."

එතැනින් අපි පිටිපූජාන් තෙනොකාඹ විවා තිබු මීම කැඩවයි. එවිට තිව්ව තිබුණ් අප ඉදිරිඳයනි. එය එසේ පැත්තකට පෙට්ටිකෙට්ටියක් විහිදුණු දැවැත්කාගෙයා තිශැල්ලක් බව, අඩුවෙනින් තිබු පැදා එලියෙන් මම දුන් දුන්වලි! ගොවිනැමිල්ලේ ඉදිරිපස වියි, සම්පූර්ණයෙන්ම අයිති වැල්වින් පිළිය හිමිකි. රැන්ලයක් හෝ විංයලයේ ලාංඡනය ඩියියියේ සවිකර තිබු තැනක පමණක්, වැල් දැවැත්කාට තිබෙනු දැකිය භැංකි විඟ. මෙයට වෙමත් භා දකුණෙන් කර ගෙලන් ඉදිකළ භාවිත අංගනා දෙකක් දක්නට ලැබිණි. එහි ජෙනාල්විලින් තිකුණුවායේ දුර්වල ආලෝකයාති. වහළ තියුණු බැවුම් සහිත එකක් විය. එහි මුදුනිජ් පිශිරිදුම් කටුවාලෙන් කර පැහැනි නැති දුම් ගෙවුවෙන් අහසට භාෂිණු.

"ආපුබෙට්ටින් සර හෙත්ති! බැස්කට්‌විල් මනදිරයට අපි මබ සාදරයෙන් පිළියන්නාවා!" ගුප්පිංකාංඩි-සෙවණැලි අතර සිරි උස මිනිසෙක් යිවේ, අශේල කරන්නයේ ගොදවල් හරිමිනි. ආලංස් වූ අභ්‍යන්තරී ආලෝකය මැදින් ගැහැනියුතුගේ ජායාවක් ද දිස්විය. ඉදිරියට පැමිණි ඇය, අපේ-ගෙන්මලු කරන්නයෙන් ඉවත්ව ගැනීමට පිරිමියාට උදව් වුවාය.

"කර හෙන්ටි, මං මෙහෙමමම ගෙදාර තියාට කමත් නැහැ නේද?" ගෙඹුර මට්ටිලප් එමසිය. "මෙත් ඩීරිද මං එනාඩුරු මග බලාගෙන ඉන්නාවා"

"මබ මදක් ඉදාලා ගැඹුම වික්තස් කාලම යනවා තේද?"

"නැහු. මං ශියෙක් ගොඳු අඩුමුණුම වෙලාවට මගෙන් ප්‍රතිකාර ගන්න ආ කෘෂිරු හටිස් ඇටිස් ඉත්තා ඉඩ ශියෙනවා. මට පුරුෂිනි නැවතිලා සිංහ නිවිස පෙන්වා ඇත්තා. ඒ වූණුස් මට වඩා ගොඳුන් බැරිමෝ ඒ කටයුත්කා සරාථි. එගෙනහැම ආසුබේවන්. මලට මගෙන් උදවුවක් උචිමිනා නම් පණිව්‍යාචක රවන්නා. රේ ද දවල් ද කියන එක ප්‍රාග්‍යනායක් නොමෙයි. ඒ ශින්තා මූලික කැද්වන්නා පසුබට රවන්නා එය."

සර හෙනරී සමඟ මා බැයකටිල් මැදුරට පිටිසෙදාදීම රිය පිටතේ හියේය. ඉන්පසු අප පිටිපසින් තහාර වැසුනුන් උස් භඩක් නාව්මිනි. අප ඇතුළු වූ යාලාව ඉතා අලංකාර එකකි. එති වහළ ඉතා උස් එකක් විය. මින් ලියෙන් නිමිකරුතිවූ විශාල බාල්ක යටිලි, බොහෝ කාලයක් ගතවීම නිසා ක්‍රිං පැහැ ගැනීම් හිමි. මිනි උදුන පැරණි මෙස්සිකරයට ඉදි කළ එකක් විය. එති ශිනිඩ් පිළිලුම් නිවු දරකාට පැබලිවලට බිඳී සිල්ද ගබ්දයක් නැව්මිනි. අපගේ දැන්, දිගු ගමනෙදී සිනළට හසුවීම නිසා ශිරිවැරි හිමිනි. උදුන් ශින්නාට ලංකාට අප දැන් උසුසුම් කර ගත්තකුම්, දාල්ද මැද වූ රැහැනන් නිකුත් වූ එමිය එතරම් ප්‍රබල එකක් නොවිය. තනාමයක් එස්ක්විල විදුරු සවි කළ පමු උස් ජන්ල, විශ්චිවිල සවිකරුස්සිභාෂිත්වැශ්‍යන් අං කටුව සහ පැහැ පරපුරට අයක් ලාංඡන යෝග් විය. එගෙන් මද අදුරු රේවා අමර් සිත්වල ඇති කාල් ප්‍රාග්‍යනා භැඳුම් නොවේ.

"මෙක මං ශිතු විධියමයි" සර හෙනරී හිය. "මම ආදි කාලයේ පවුලකට අයක් නිවිසයා ඉතාම නිවැරදි විශාය. එහෙම ගන්ද? මගේ පරමිතරාශ්ව අය අවුරුදු පන්සියක් තේව්වූන් මේ ගයදර කියලා සිතන නොවන් හරි අසුරුයි. මම දැනැන්නාට ලොකු ආධිම්බරයක්" මූල්‍ය අදුරු පැහැනි මුහුණු ඇඩා දැඩියෙනුවේ මෙන් සභාවන් එමිය වැවුණු අසුරු මෙම බලා සිටියෙන්, පහෙන් ආලෝකය මහු සිටි නැහාට වැටිනි. එගෙන් මහු වට කරගෙන බිත්ති පුරා දිසුවුයේ විශාල අත්සිකාර තෙවැනැලි රෙක්මි. අපගේ ගමන් බහු අපගේ කාමරවලින් ගෙන ගොන් තබා, බැරිමෝ ආපසු පැමිණ සිටියේය. මහු අප ඉදිරියේ සිටියෙන සිටියේ මනා පුහුණුවක් ලැබූ යටහත් සේවකයෙකු විලයිනි. මහු උසින් වැඩි කටිවිසම් පුද්ගලයෙකු විය. එගෙන් මහුවේ මුහුන් සුදුමැඹිබවක් මම දුටුවෙමි. මහුවේ මුහුන් උසිරියිල නොමැතිව, මදක් දිකුවූ කර පැහැනි යට යිවුලක් විය.

"මහත්වරුනි. මබ කැමැති යුතුම ඉක්මනාටම ගන්නාද?"

"කැම සුදානාමිද?"

"මිනින්දූ කිපයකින් දෙන්න පුද්වින් මහත්මයා. මම උණුවකුර ඔබේ කාමරවලම ගිහින් තැබුවා. මහත්මයා. මෙටි අපුන් වැඩි පිළිවෙළ සකස්කරන ඇරු, මෙහි යදි ඉන්න මාත්‍ර මෙය බිරිද්‍ර කැමතියි. කොහොම නැමින් මේ යෙදර පිළිවෙළ ඇඳුන් විධියකට සකස් කරගන්න නම්, සුභෙන සේවකු, යෝග්‍යවක් උච්චමනා වෙනාවා. ඒ බව ඔබවන් පෙනෙන්මි."

"මොන අපුන් වැඩි පිළිවෙළද?"

"නැහු මහත්මයා, මින් අදහස් කළදී මේකියි. සර වාල්ස් මෙහේ ගත කළදී බොහෝම තුළුන්න් තිහුව තේරිතයක් මුහුගේ මිනෑ එපායම් ගැන ගොයා බලනා එකු මිටන් මෙහේ බිරිද්‍රවන් අපහසු වුණේ නෑ. තමුන් අප්‍රාන්ත්‍ය ආපුද කෘත්තා මබ කැමති වුණෙන් රේකන් පුදුමයක් නෑ. එක්කාව ඉනින් මුදර වැඩි කරන පිළිවෙළ වෙනාස් කරන්න යිදුවෙටි."

"මබ කියන්නන් ඔබවන් ඔබවේ බිරිද්‍රවන් මෙහෙන් අස්ථිවලා යන්න උච්චමනායි කියලද?"

"ඒකන් එබනුමාව කරදරයක් තෙනුම්දිනි ද්‍රව්‍යක පමණයි, මහත්මයා"

"ඒ වුණන් ඔබවේ පැවුල පරමිතරාගණකාවක්ම අප සමග සිටියා. එහෙම තෙදා? අපේ පැවුලදී පැරණිම සම්බන්ධකා කධා දමලා මට මෙහේ තේරිතය අරමින්න වුණෙන්? එමෙහෙම වුණෙන් ඒක මට ලෙඛ සින් වෙදනාවක් වෙවි"

බැරිමෙන්ගේ සුදුමැලි මුහුණ්ක් යම්කිසි ආලේජාන්මක හැඳිමක ලකුණු පහළ විය.

"ඒක මටන් දැනෙහෙවා මහත්මයා, මෙය බිරිද්‍රවන් එහෙමයි. එබනුමාව ඇත්තෙම කියන්නම්, අපි දෙන්නාගෙම සින්වල සර වාල්ස් කොරහි තුවුණේ, මෙහෙම සැදුව සිත්තියක් මුහුගේ හදිසි මරණයෙන් අපි දැනි කාමිපාවකට පත්වුණා, ඒ නිසා මේ පරිසරය දකින්ද්‍ර අපට, ඡරි | වෙදනාකාරියි. මේ බැඳුකිවිල් මැදුර ඉනින් නම් අපට කවදාවන් සැනාසිල්ලල් ඉන්න ලැබෙන්නනා නෑ. ඒකයි මෙයේ තිශ්‍ර නියෙන බය"

"ඉනින් මබ මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?"

“සර වාල්දගේ ක්‍රියාත්මක ත්‍රියු අපටත් මූදලක් තැබූ ලැබූණු. ඒ මූදල යොදුවෙනා අමාත්‍යක් හරි ව්‍යාපාරයක් පටත් ගත්ත අපට ප්‍රාථමික් වේවි. ඒ ගැන මට ඇශකයක් නෑ මහත්මයා.

මෙහෙතුන් දැන් නම් මිලේ කාමර තුවට පෙන්වා දුන්මතාක් හෝදයි.”

මැදුරු පැරණි විසින්න කාමරය ව්‍යාම ගැලරියක් ගෙවත් සඳහුකාලයක් පිළිචා තිබූණි. ආරුක්කක වුවටයින් සමත්විත වූ එයට පිවිසිමට, විසින්න කාමරය අදුරුත්තේම කරපු පෙළි දෙකක් විය. මෙතැනා තිවියේ ඔබාය තෙලු ගැලුණිය හැකිවිණි. මුද ගොඩනැලිල්ලෙම සම්පූර්ණ යුතුම විනිදුඹු බෝධ දෙකක් ඇරුණුවන් මේ මැද සඳහුකාලයේ සියලුම. සියලුම නිදහා කාමර වලට පිවිසුම පිහිටියේ එම බරාද ව්‍යුතිනි. මෙයේ නිදහා කාමරය පිහිටියේ ද බැංක්කවිල්ලෙහි නිදහා කාමරය පිහිටි ආයතනයේම ය. එය මෙයේ කාමරයට යෙද කාමරය යයි සිට හැකි තුම් සම්පූර්ණ තිබූණි. මැදුරු ප්‍රධාන කොටසට ව්‍යා කොට්ඨාසි බවයි. මෙම කාමරවල දැක්නට ලැබූණි. අප මෙහි උගා වූ විට මෙයේ සියලේ ඇතිවිදේ දොම්ජස් සහගත බවයි. එහෙත් කාමරවල ආලවා තිබූ වර්ණවත් බිජ්‍යා කඩුයි සහ දැල්වී තිබූ ඉටුපන්දම්-රාජිය, මෙයේ සැහුම්හැසු ඉවත් කිරීමට සමත් විය.

සාලයෙන් අප පිවිසුමෙන් හෝත්න ගාලාවටයි. මෙයද සියේ අභ්‍යන්තරයේ ඇති කළ තැහැක බව සිටි යුතුය. මෙම ගාලාවට එක් පකළවිරුක වේදිකාවයේ තිබූණි. ඒ ගෙදර ස්ථාවිටුනට ආහාර ගැනීම සඳහායි. පහද කොටස ටෙජ්ස්ට්‍රුයේ සේවක මධුල්ල වෙනුවෙනි. හෝත්න ගාලාව එමිය ගෙරුවෙන් දුල්වා තිබූ පන්දම් පෙළි දෙකකිනි. බිජ්‍යාවල එල්ලා තිබූණ් බැංක්කවිල් පරපුර මූණ්ඩ්මිත්තන්ගේ ආලේඛා සිඟුවම් රාජියකි. එලිසංඝිත් යුතුයේ නයිටිටරුන්ගේ ඇදුමේ සිට විස්මන් දුගයේ රාජියියායන්ගේ ඇදුම් දැක්වා විටිය ඇදුම්වලින් ඔවුනු සැරසි සිටියා. මුවන්ගේ මූහුණුවල තිබූණ් ඔවා ගයේ බැඳ්ලකි. මෙම නිහා සම්මායම සහ මුවන්ගේ බැඳ්ල, අපේ සිජ්‍යාවල සන්නේෂයක ඇති කිරීමට සමත් නොවිය.

අප අතර කාඩ්ජයක් ඇතිවිදේ ඉතා ස්විල්ප වශයෙනි. ආහාර ගැනීම අවසන් වූ විට මම සභුටට පස්වීම්. එයට සේතුව එනැනින් ඉක්මනට පිටවි ගොස් දිගු සාරුයේ ඉදිකිරීමක් වූ විලියම් කාමරයට වි දුම්වැටි ඉටුමට අපට හැකියාවක් ලැබීමයි.

"මම ගෙදර එකතුව ප්‍රසාදන්හා කුඩාක් තොමොයි කිවිටිවාන් රේක සහතික ඇත්ත" සරු හෙත්ටි සිය. "ම්. තිතන්නේ මෙකටට හැඩාගැනීම නො බැරිවෙන්නා නෑ. දැනට නාම මා ඉන්නා විකාස අන්ද මන්ද වෙලා. මෙය් මූහුරු මේ ගෙදර තිවත් වුණේ තනියම ජෛ. ඉතින් මූහු කැලැසිණු තිකාස ඇති තොනෙකු වීමේ පුදුමයක් නෑ. ඔබත් තැමහි තම අද ර ආපි තිදින්න යමු කළින්ම. බාහ වෙලාවට හෙට උපදේ වෙදැදී මෙතැනු මේවා ප්‍රසාදන්හා තැන්ක් විදියට පෙනෙන්න ඉඩ තිශේන්ට්."

ඇදුට යාමට පෙර මම මෙය් කාමරයේ ජැන්ලයේ කිර රෙදී ඇත්තකර බැලීම්. මට දැකින්නට ලැබුවෙන් ඉදිරි පෙනු වූ මූහුණා කිවු කාණ්ඩීම කඩිය. එහි ඇතින් රුක්ස්ගොමු දැනුක් විය. වෙශයෙන් භමා ආ පුළුලයේ රේවා අභිරුණෙන් ඡ්‍යෙන් හඩිත් නාවමිනි. වෙශයෙන් පාවි සිය වෙලාකුල් ආකරින් දියුණුයේ ඇති දක්කී. එහි සියිල් ආලෝකය නිසා, රුක්ස් ගොමුවෙන් ඇතැද දැකාශන භූක් එය. ඒ බොහෝ ඇතින් පිහිටි, සිහුට ගොමුනාස්ස් ගෙනා ආදිරිස විල්පු ගුම්යයි. රටත් ඇතින් විදුණු පර්වත සහිතා මුද්‍යනක් කිවු ඇදුගැට්‍යයි. මා දුටු එම අවසන් දුපුළුන්න් ද යළින් සිංහැමනුරු තුළයේ, දිගින් දිගටම දුටු ශේකාකුල අප්‍රසන්න බව ම ය.

කෙසේ වෙතත් එය, එදා රට ඇති ඇමුණුන් භැඳීම නොවිණි. පුව නින්දක් ලැබීමේ අරමුණාකන් මා සිටිය ද එය අපහසු විය. සිංහ් කිවු කැලැසීමත්, ගෙස් කිවු එම්බාජ් බවත්, එව ජේතු වන්නට ඇත. මා ඒ මේ අතට පෙරගලුම්න් සිටියන් නින්ද මා අහලක්වත් නොවිය. පැය කාලෙන් කාලට නාද වූ මිරලෝපුවක ගබ්දය භැඳෙන්නට කිවිසේ කිවුවෙන්, පොහොන් පිටියක වැනි තිහිඩාවයකි.

මිලයට රාත්‍රියේ වූ දුරුණ තිශේන්දාවය මැද මට ගබ්දයක් ඇසිනු. මෙය් දදු ව්‍යවත්වාලට පැහැදිලිවම ඇයුණු එය, සියිම අපුරකින් වැරදිමක් නොවේ. ඒ ගැහැනියකු තුළුතිදිසින් හඩා වැළපුණු ගබ්දයයි. දරාගත නොහැකි තරම් ගෙකයාකින් ඇය වැළපදේ අපහසුවෙන් පුස්ම ඇල්පු ආකාරයන්, ගබ්දය ව්‍යුත්වා ගැනීමට උත්සාය දැරු ආකාරයන් මට පැහැදිලිවම ඇසිනු. ඇද මත තිදිගෙන මම සවන් යොමු කරගෙන සිටියමි. ඒ භැඳුම් ගබ්දය ඇතාක නොව මේ කිවිසේම ඇතිවුවක් බැවි මට විශ්වාසය. දැඩි අවධානයකින් හවත් පැය හාගයක් බලාපිටියාම්. එහෙත් මිරලෝපුවේ ගබ්දයන්, අයිවි පදුරුවලින් තැයැණු හඩිත් ගැකුරන්නට තවත් කිසිදු ගබ්දයන් නො ඇසිනි.



හත්වැනි පරිවෙශේදය

මෙරිකට් හිටුපෙ සැවේක්ල්ට්‍රිස් තවුල

රසුවා උදෙස් ආසාරය සඳහා අප්‍රිජාත්‍යාරයට පිවිසියෙමු. බැඳකටිල් මැදුරු පළමු අස්දුකීමෙන්ම අපෙස සික්වල ඇතිව නිබුණේ කණ්ගාවුදායක හැඳිමිය. එහෙත් උදෙස් තිරු දිරිකිමත්ව පායා රේමෙන් හෝජනාගාරය ඇල ඇතිව නිබුණේ අලංකාර සොයුරු බවති. ඒ නියා සික්වල ඇතිව හැඩුදුක් අදාමිනාස් හැඳිමි පහවී ගියේ. උස් රැන්ල හරහා හෝජනාගාරයට තිරු කිරී කිරී වැටි නිධිය. පැවුලේ ලාංඡන අල්හයෙන් නිමවා කුරිකර නිබු තැන්වලටද තිරුකිරී වැටිණි. එවා පරුවිරුත්තානාය වූදුව් විවිධ වර්ණවලින් කාමරය බෙලවීමිනි. කළින්දා තැන්දුවට ඇමද් සික්වල අදාමිනාස් හැඳිමි ඇතිකළේ මෙම හෝජනාගාරයම දැයි ස්කායුනිමටස් අපහසු විය.

“මා. හිත්තෙන් රියේ හටස රුයේදී නිබුණේ අඟ් සික්වල. නැතුව මේ ගයදර තෙමමියි. ඒ හිත්දා අදාස් පවරා යන්න මින අපටමයි.” සර හෙන්ට් කිය. “රියේ දවස තිස්සේම ගමන් කරල අපට ලොකු මහන්සියක් සහ සික්ලක් දැනුණා තෙ. ඒ හිත්දා අපට පෙනුණෙන මටත්තා හරිකුප්පසන්න තැනාස් හැරියට. රියේ එ හොඳ හිත්දක් ලබලා දැන් අපි ඉන්නා නැවුම් ගතියකින් තෙ.

ඒ නිසා හැම පැන්තකම ඇපට දැඟන්නේ ප්‍රිය මතාප, සූන්දර බවයි.”

“ඒ වුණුන් රේක අපි සිංහ මට්ටාගස්සු දෙයකම කියන්නත් බේ” මම සිංහමි. “මටට රේය එ අභ්‍යන්තා උඩුණුයි, ගැහැනියක් ඉකියසා හඩා වැළපුණු ගබිදයි?”

“රේකත් හරි පුදුමයි නො. මට-අඩ නින්දෝන් වියේ එහෙම ගබිදයක් ආහුණා. එට පස්සෙ රේක එහෙමම් නැඹුව් යියා. ඒ නිසා ම. සිංහ රේක හිනායක් කියලු”

“මට නම රේක හොඳට පැහැදුලීවීම ආහුණා. කියි පැකායක් නැ. රේක ගැහැනියක් වැළපුණු හඩා”

“අපි මේ ගැන ව්‍යාඥ හොයා බලමු” කි සර හෙන්ට් සිංහුව නාදෙකාට බැරිමේ කැඳුවෙවිය. අපැග් අත්දැයීම විස්තර කළ සර හෙන්ට් ඒ ගැන පෙළවකයාගේ ආදාය විමසුවෙයි.

— සොයාමටත් පුදුමැලි බැරිමේ, උපාමියාගේ මේ පැනයන් කටයුත් පුදුමැලි වෙනු අසුරු මම දුන්වෙමි.

“මේ ගෙදර ඉන්නේ සාහ්‍යාචාරීන් දෙන්නයි මහත්මයා. එක් පෙනෙනාය් ඇස්සියේ වැව් තරනා මෙමෙහසුවිය. ඇය නිඛායන්නේ මැදුරු අනෙක් අංගතායේ. අනෙක් ගැහැනිය මෙය බිරිදී. හැඳුම ආම්ල ඇය තොට් මාවින බව නම මට සැහැනිවැළිව හැකියි”

එහෙත් මූ කි දෙය ආසන්නයක් බව මට පසුව ව්‍යාහාර හැකිවිය. හෝරනාගාරායන් පිටහාට වූ දිඹ බිරාදායේදී, ඇය මෙය ඉදිරියට පැමිණියාය. උදාසන දීජ්‍යිම් හිරු එලිය ඡක්ලින්ම වැළුණෙන් ඇමග් මුහුණවයි. ඇය තරභාරු සාහ්‍යාචාරී-වුලාය. එය සාමාන්‍යයන් කිසිදු හැයිමය් රාල තොකළ මුහුණක් එය. එහෙත් ඇමග් රු වූ ඉදිවුණු දාසවලින්, රාඩිලය් හැඳු තැන්ත්ත්තිය කුවුදයි දෙනයෙන හැකිවිය. ඇත්තෙකන්ම ඇය හැඳුවා තැං, එය ඇමග් සැමියා දැන තොයිරියේ ඇයි?

එහෙත් ඇය තොයුදු බව අපට රටියුලින්, බැරිමේ කර ඇත්තේ අවධානම කටයුත්තකි. එපු එස්ස්-කුඩාල් ඇයි? ඇය මේ තරම් හැඳුවෙ ඇයි? කඩවසම් එහෙත් පුදුමැලි මේ මිනිසා විවා අවිරහස් බවයි ගොඩ නැගෙමින් ඇත. සර වාල්ස්-යේ මළයිරුර රාලමුවරට දාක ඇත්තේ මුහුදි. සර වාල්ස්-යේ මළයිරුර අභ්‍යන්තර අදාළ කරුණු පිරිස්සිම සඳහා, අපට ඇත්තේ බැරිමෙන්ගේ සාක්ෂිය පමණකි. එදා රිතන්ට විදියේදී ඇලි රියක නැංු පළාමිය පුද්ගලයා, බැරිමේ විය හැකියි?

කර යුතු නම් මේ ඇභාරයෙම් එකකි. වියදුරාගේ විස්තරයට අනුව ඒ කැනීයේනා එකා මූල්‍ය උසස් අයෙකු ලැබා ඇති එමග්‍යෙන් මෙවැනි උසස් ප්‍රාග්ධන බොහෝ විට වැශයෙන් පැවති එවායි. මෙය විසඳු යන භැංක් සේකුන්දයේදී?

මා විසින් මුළුන්ම කළ යුතු අදය ග්‍රීමිපන්හි කැඩල් සජ්‍යාකාධීපතිවරයා හැඳුවේමසි. අප රැඹූ විදුලි ප්‍රවිත ශෙක්ලින්ම බැරිගෙන්ගේ අතටම දුන්තාද යන්න එසිට දැනගැනීමට හැකිවනු ඇත. රට පිළිබුර කුමස් උච්ච ප්‍රංශලාජ් ප්‍රංශමිස වෙත වාර්තා කිරීමට නිශ්චිත ශෞරුණුරක්වයා මා වෙත ප්‍රාග්ධන ඇත.

ලංද ආහාරයන් පසුව, සර හෙතුම් විධින් කළ යුතු වැඩ කටයුතු රෝගක් ඇති බැවි මට ගෙනී ගිණියේ, ඒ අවුල් ලියකියලිල අධිංශු උපිගෙනු රෝගක් පරිජෘෂා කිරීමදී රඛුවින් මෙම වේලාව මගේ ගම්නට දයාදා ගත පැති බැවි මට ගෙනිණි.

— මට යැමිව හිඹුලේන් භැංකුයේම් හසාරක රාමණ දුරකි. විල්පුවට මාසිමෙව වැට් හිඹු පාලේ මේ දුර ඇවිද යාම ප්‍රසන්න එකක් විය. අන්තිමයේදී මම කුඩා ගැඹුම් කායන් වෙතා පැමිණියෙමි. මෙහි ප්‍රමාණයන් විශාල අභාධිනැගුම් දෙකක් විය. එකක් ශ්‍රීමරන් තාජායමිය. අනෙක අදාශ්කර මෝවීලරුලේනිවය විය. එය ඉදිකර හිඹුලේන් අනෙක ගොඩිනැගුම් විලුව වඩා මූදක්ෂාලින් පිහිටි බිමකයි. කුම ද්‍රව්‍ය අලල් සාල සිල්පර වෙළදසලක් ද පවත්වාගෙන ගිය ඇපැල් මිහතාට, අපේ විදුලි ප්‍රවිතා ගැන ගොදුන් මතක නිබැඳු.

“අුද්ධමයි මහත්මයා” යිහු හිය. “මම දිල කිලුණු උපඳෙය වලට අනුවත එ විදුලි ප්‍රවීහ ඇරිමෝ මහත්මයා වෙත ගෙන හියා”

“କବିତା ଲାଦ ଅଗନ୍ତା ହିଁଦ୍ୟେ?”

“මම ඉන්න මගේ පුකා ගේත්තු තමයි ගෙන යියේ. පුකා යිය සක්‍රීය අර බැට්ටෙමෝ මහත්මයා නාමව්, ග්‍රෑන්ඩ් විදුලිප්‍රවාන ගෙනිහි. ආර දුන්නා ජෙත්ද?”

"මලි තාත්ත්ව. ම. ජේක ගෙනිගි. දැන්හා"

"ଗେନିଟିଂ ଦ୍ୱାରା ତଥା ଅନ୍ତର୍ବାହିକ ପରିପାଳନା କରିବାକୁ ଆବଶ୍ୟକ କରିଛି।"

“මුළු රේ වෙළාවේ සිරීය සොලදරය උඩට නැගල. රේ තිසා විදුලිප්‍රවහ මුළුයේ අතටම දෙන්න බැරිවූණා. මේ එය බැරිමෙන් මහජලීයගේ අතටම්සි දුන්මෙනා. එක වහාම බැරිමෙන් මහත්තයාට දෙනවා කියල ඇය පෙළුමරංඡ්‍ය වූණා”

“ଓବ ବୈରିମାର୍ଫ ଲହାଚୁଟିଯା ଦୁଇଲା?”

"නැ මහත්මයා. මැඡක්ට කිරීම්බූ මහු සිටියේ සොල්දරය උචිට නැගලා"

"මබ මහු දුටුවට නැ. මහු සොල්දරය උචි ශිටි බව කොළඹාමද දන්නේ?"

"අදි මහත්මයා බැරිමෝ හිටියේ කොළඹද කිසලා මහුගේ බිරිද දැනගෙන ඉන්න ඇතින්." ආරිල් ඩ්ප්‍රාභාධිපතිතුමා සිය. "අදි කහුට විදුලි ප්‍රවත ලැබේ නැදද? එමෙහුම තුවා තුම් පැමිණිලි කරන්න සින බැරිමෝ මහත්මයම නේ"

මම විමසිම තවදුරටු කිරීම් නිෂ්ප්‍ර බැවි මට පෙනිණ. ලන්වනායේ සිටි සැක කටයුතු රුවුල්කාරයා බැරිමෝද යන්න දැනගැනීමට හෝමිස් රුදුදුම් උපක්‍රමයකි. නමුත් එය අසාර්ථක විය. බැරිමෝ එදා රේ වෙළාලට දැන්වනායේ සිටියාද? නැදද? එය කිශ්චිත වියයෙන් දැන ගැනීමට ඇතුළු හැකි නොවිණි.

සර එල්ජ තේවස් සිටිනු අන්තිමටු දුදුෂ්‍රවී බැරිමෝය. අලුත් උරුමක්කාරයා වන සර හෙන්රි එංගලන්තයට ලකාඛු විට, මහු ගැන කිස්සන අපුරින් සොයා බැඳුම්වී බැරිමෝ ම ද? මහු කටයුතු කරන්නේ කාමේ හෝ කිශ්චිතයෙනු ලෙසුද? එයෙන් නැත්තම් කම්න්යේම දුෂ්ය අරමුණක් මුදුන් පැමුණුවා ගැනීමටද? බැඳකටිල් පවුල අනුතුරකට හෙළුම්හෙන් මහුට යෝම් තුළ ප්‍රායිජනයක් අත්තවිද?

මම වෙළාලට මට සිඟි මූලය්, "වසිමිස්" ප්‍රවත්පන් ප්‍රධාන ලිපියකින් විවන කාරා සහයා කිඩු අදාළක ලියවිල්ල ගැනයි. මම ඇතාතුරු ඇගලීම බැරිමෝගේ වැඩිය ද? එමයේ නැත්තම් මහුගේ කටයුතු වැළැකවීමට, කවත්කුවිරුණුන් විසින් හෝ කරන ලද්දක්ද? සර හෙන්රි රැවිසු අපුරින්, බැරිමෝ පවුල යදානා ස්ටිර කිව්වනක් ලබා ගැනීම මෙහි යටි අරමුණදා!"

එයෙන් සර හෙන්රි සහ මුද්‍රකාවිල් ප්‍රායිජ එරෙහිව ගෙඟන්න් කිඩු, අදියි දාල හා සුද්ධීකාරී ඇමත්තුණියි පිටිපස සිටින්නේ, බැරිමෝ ප්‍රවත් යයි සිතිය ගැනීදා? එවැන්නක් සිතිමට මුළුනට එරෙහිව ඇති සාක්ෂි ප්‍රමාණවක් හොඳවී, මේ-කරුම් සංඝිරන් ගැවැළුවකට, තමාට මෙනෙක් මුහුණ දීමට ලැබේ තොතුළුනි බවට හෝමිස්ම පිළිගෙන ඇත. මෙයේ කර මත් පැවති ඇත්තේ බරපකුල වියකිමකි. එයින් මා ගලවා ගැනීම සඳහා ඕස්ටලාක්-භෞමිස්ට් මෙහි පැමිණිය ගැන සින්න් අර පැහැනි පාර පාර දිගේ මම ඇත්තේ ආමවීම්.

වියංකුවේ දෙපා විල්ල

Padding Purpo



“යැට්ටියාදුවන් මහත්මයා කියන්නේ
ස්වභාව එදානුදායු බව මේ අභ්‍යන්තරයෙන්”

11 12

මලේ පිටුපසින් දිවා ආ නොතෙකුගේ අධි ගබදයක් හා මලේ නමින් මා ඇමතු හඳුන්, එකුවම මට අසන්නට ලැබේණ. මලේ සිංහ ඇතිවලින් කිහි සිහිලි වලට එම ගබදයන් බාධාවක් ඇතිවිය. මා ආපසු හැරුණෙන් ගොස්තර මෝටර් දැක්මීම් බලාපාරාන්තුව ඇතිවයි. එහෙන් මා පසුපස දිව ආ තැනැත්තා නාදුනාන්තනකු බව දැක මතා මූලිකයට එත්විමි.

මට දකින්නට ලැබුණේ කොට්ඨාසි කිරුත් කිහි, එතරම උස් තේව්වූ තැනැත්තෙකි. මුහුණේ යුවු සම්පූර්ණයෙන්ම මුදුනකාට කිහි අතර ඔහුගේ වයස අවුරුදු තිහුත් භත්තියා ආතර වියුතු යයි මම අනුමාන කළුමි. මහු අර්ථාට ආදුම් කටිවලයකින් සැරයි පන් තොටපියක් හිස දමා සිටියේය. උදිනිද විද්‍යාත්මක කිද්දුකා එකතු සිටිමට හාවින පරන ලෙස්හිමය ඇවිචිත්, මහුණේ කාලර එල්ලි කිවිණ. මහුගේ අන් කිවුණේ සමනාදින් අල්ලා ගැනීමට යොදා ගන්නා ගොවුවක හැඩිගේ කොළ පැහැඩි දැලුකි.

“මම විදියට ඔබට බාධා කළාම මට සමාවෙන්න වොටසන් ගොස්තර මහයේයා” මහු සිශ්චි නැති ද්‍රව්‍යෙන් මා සිටි තැනැට පැමිණෙමිනි. “මම විල්දුවට තිවිශ්චෙන අව්‍යාම්බය මිනිස්සු. සිටින් විරින් වලට අනුකූලව අමුස්කන් අද්‍යායන්නා-අප් බලාගහන ඉන්නෙනා. මබ බාය වෙලාවට මා ගැන අභ්‍යන්තරී ඇති-ඇති අප් දෙන්නගම මිතුයා වන ගොස්තර මෝටර් මෝටර් මෙන්නා මම මෙටිපිට කිවිස් ස්වේපල්වන්”

“මෙවි අන් කිඳෙන දැලෙන් සහ කළර කිඳෙන පෙටිරියන් ඒ බව දැන ගැනීම මට අමාරු නා.” මම කිවෙමි. “ඒ මොකද ස්වේපල්වන් මහයේමයා සියන්නෙන් ද්‍රව්‍යාව විද්‍යාත්‍යයෙකු බව මං අභ්‍යන්තරා කිහිණා. ඒක් මබ සෙකුණුමද මා කුවද දැනාගත්තෙනා?”

“මං ගොස්තර මෝටර් හමුවෙන්නා මහුගේ ගෙදරට හිසා. මබ යන හැරි මහුගේ ගල්ඩායාරංස් ප්‍රැන්ස්ලයෙන් මෝටර් මට පෙන්නුවා. අප් දෙන්නාටම යන්න කියෙන්නෙන එකම පාරක තේ. ඉතින් මං කිහිවා ඔබ රසුරස්සේදැඩුව ඇවිත්. මබ පසුකරලා, මාව අදුන්වා දෙන්නා. තොටාහාමද සර් ශේන්ටිල්ගේ සැර සහිත? මං කිහිනාවා මෙ යමනින් මිහු වෙශෙයට රඟ්ච්වලා තැඹුව ඇති කියලා?”

“නා, මහු සහිලපන් ඉන්නාවා. මටට අභ්‍යන්තරී”

“සර වාල්ස්ස්ගේ කූජාවූදාදා මරණය නිසා, ප්‍රෝනායක් ඇතිවේවි කියල අප් හරි බයෙන් කිටියා. ඒ කාරණය නිසා සර ශේන්ටි මෙහේ

විජේකරීම් රුදරය මිල්ල

එච්චරිම ප්‍රතිස්ථාප කරා එමද් සියලු අපට හිඳුණා. ගහාද්ව වත් පොශෝසක්කම් ඇති කෙනෙකුව, මේ වෙශ් පළාතාක පදිංචි වෙන්න කියලා ඉල්ලා හිටිම අසාධාරණ තාත්මි. ඒ වූණුව එහෙම ධිනාවත් ගකනෙක් මෙහේ ඇවිත් පදිංචි විෂ ලෙඹු සේවයක්. ඒ බව මං ඔබට අමුණුවෙන් කියන්න උචිලතා තැනැංත්ද? මේ පිට්‍රා කරාව ගැන සර හෙන්ටි නාම් බයක් තැඳුව ඇත්ති මිගිල හින්?

“එහෙම බයක් ඇති කියල ඇඟ හිනාංශන නා?”

“මේ බැසක්වීල් පරම්පරාවට හිඳුණුයක් පුණු යක්ෂ බල්ලකුගේ ඇවතාරය ගැන මටට අහන්න ලැබේ ඇති?”

“මිටි. මං අහල කියනාටා”

“මේ ගම්බල ඉන්න ප්‍රිනාම් දෙයක් වියවාස කරන මිනිසු තේ. විල්පුලට විදුත් බේල් ප්‍රෙදුජණ් එහි කියන විදියේ බිඩුපු බල්ලක් ඉන්නටා ඇතින් දැක්ක කියල. මිවිත්න පුදානම් මිනිසු මින් කරම් භෞයාගන්න උරුවිනි”

රැස් කියදී මුහුදේ මුහුණු තැකුණු මද සිනාවකි. රැස් මුවින් මහු මෙම කාරණය බැරුරුවී ලෙස ඇඟුණා බවක් නොත්වා පෙනිණ.

“සර වාල්ස් පටා පික භරියට හිඟට් අර්ලිනා තිබුණා. මහුදේ ගෙරෙකරනක මරණයට හේතු වුදුණ්නේ රැකම තමා. ඒ ගැන කිසිම සැකයක් නා”

“නමුත් ඒ කොශ්‍යමදී?”

“මහු මානයිකව කදබල කැලැසීමකට පත්වෙලයි හිටියේ. මහු ගකාභාමටත් හාද රෝහියයක්. ඉතින් සාමාන්‍ය බල්ලකු දැනීමෙන් පටා, මහුදේ හදවතාව මාරාන්තික තිශැස්මක් ඇතිවිමට ඉඩ තිබුණා. එහා රාත්‍රියේ අර මු ගස්ව්ලිත් සැයුෂු, ම්‍යෙන්ඩි, මහු ඇත්තෙන්ම එවැනි ද්‍රැහනයක් දිනින්න ඇති.

මේ වයසක මනුස්සයාට මං භරී භැවුත්තෙන් හිටියේ. මහුගේ හාදයේ ඇති දුරවිලුකුවය ගැනීන් මං දැනාගෙන හිටියා. ඉතින් මේ වෙශ් මොකක් භරී ආයානක දෙයක් ඇතිවෙද් කියල සැකයක් හා බයක් මෙය් හිෂ්පාතියා”

“මහුගේ හදවත් දුරවිලුකාවය ගැන මට ගකාභාමද දැනාගත්තයා?” මම ඇයිති.

“මගේ මිත්‍රයා මෙරිමල් තමයි මුද රේ කිවිලේ”

"උගෙනම් ඔබට හිංසාත්තෙන මොක්ක නෑරි බල්ලක් සර එල්ද
පසුපස එළවාගෙන එන්න ඇති; එයින් හිතියට පත්වේලා මූ
මිරණයට පත්වේන ඇති කියලදී"

“ඒට විඩා ගෙවාද පැඹුදිලි කිරීමක් මත්ත නියෝගන්වයු?”

“මම කිසිම නිගමනයකට ආදවිත් තැහැලු”

“එතකොට ජරුලාක් හෝමිස් මහයුමයා? මොකක්ද යුතු ගේ නිගමනය?”

ඒ වවනවලින් මම එක්වරම නිශ්චයීමට පත්වුණෙමි. මහුගේ මූහුණේ කිසිදු භැයිමක් පහළ අනාවිය. අදහනත්වල නිවුමෙන්ද නොසැලෙන බවති. මා පුදුම්යට පත් කිරීම මහුගේ අරමුණ නොවු බැවි මම ගෝරුම ගනීමි.

“වෛවිසන් දෙදාස්ථාර එහිතමයා ඇතුළු කිය. “මිල කටුද කියා නො සඳහනා බව බොරුවට පෙන්වීමෙන් වැඩිහිටි තුළු. මිලේ මිත්‍ර පර්ලේමුන් හෝ මින්මස් මහතමයාගේ හරහාකම් යුතු මේ ප්‍රලාභවල අයත් දත්තනාවා. එහෙම වූණාම මලු කටුද කියනා ඇතත් ණංගන්න බැවි. මෙයිමර සිවේ නම සඳහන් කළු. රිතාස්ථාට ඔබ කටුද කියනා එක හෙළි ප්‍රාන්කර ඉත්තන මිහුට හැකියාවන් නිවුම්පත් තුළු. මිල මෙයිස් පදිංචියට ඇටියේ ඉත්තන එකකන් දරට විටපෙන්වා ගැනීකරයි? මිලේ මිත්‍රයා විනා පර්ලේමුන් හෝ මින්මස් මහතමයා මෙම අදාළත සිදුවීම ගැන උනන්දුවියේ දක්වන බව. මිහු මේ ගැන දරන්නන මොන විශේ අදහසක්ද? මේ කුමරිස් ඒ ගැන දැනගන්න.”

"ඒ ප්‍රශ්නයට උත්සාහ දෙන්න මට ප්‍රාථමික කමික් නෑ මහත්මය"

"මහු මෙහේට එනා බලාගැරුණ්නුවික් නැදු?"

“මෙම වෙළාවේ නම් ඔහුට ගුන්ධින් නගරයෙන් පිටවේන්න දුෂ්චලන් කමක් නෑ. ඒ මොකද ඔහු විසඟ දෙන්න බාරගත්තු අධිරූපය යැටුව තීරයකම පරික්ෂණවල එය දියුණු ඇත්තේ”

“ඒ බව අහන්නත් කූජලාවුයි. ඒ සේවකයා අපට සම්පූර්ණයෙන්ම නොපැහැදිලි මේ සිද්ධීයේ යම් යම් පෙවල්, හෝමිය් මහත්තායට තෙරුම් ගන්න ප්‍රාථමික් ඇති. මෙම ආරිස්ජන යම්බන්ධයෙන් මගයේ උදව් අවශ්‍ය වෙනවද? එහෙම උච්චමනාවිය් නිවුතෙක් වහාම මට කියන්න. මෙම කැකය යොමු වෙවා නිශ්චයන්නෙන මොන පැඹුකටද? ඔබ මේ පරිස්ජනය මෙහයවන්න බලාපාරුණ්‍ය වෙන්න මොන ආකාරයටද? කුරුණාකරල මට ඒ ගැන කියන්න. මට සැකිලේ ඔබට ප්‍රයෝගිතවන් ප්‍රමාණය කරන්න”

"අද්‍යතන්ම මහස්මයා ම. ගේ දැව් ඉත්තෙ, සර හෙත්ටිගේ මූල්‍ය තුරු භැවියට පිපුල්ගේ තහියට, ඉතින් මධ්‍ය කියන තාල් උදිව මොනවාව් මට උචිලනා වෙන්නා නෑ."

"ඉතාම සෞදි" යෝජිත්තා හිඟ. "ගේ දේවල සිපුම්ව රහස්‍යගතව තිරිස්කරණය කිරීමේදී එබ කටයුතු කරන ඇටි හරි. මට අයිති නැති ඇදට ඇතිලි ගහන්න යාමා-ඇතා පෙ, මතක්කරල දුන්තු එක සාධාරණයි. ම. පොරෝන්ද වෙනාවා මිට පස්ස මිය කාරණය ගැන මතක් කරන්නා විත් නැඹු ඩියලා"

මම වනවිට අපි කුඩා ම්‍යුහුදීයකට පැමිණ සිටියෙමු. ගමන් කිරීමට තිබු ප්‍රධාන පාඨරන් ඉවතාට තණකාල විශින් වැසුනු පැවු එයෙක්, විංග සහිතව විල්පුව දෙසට වැටි කිවිණි. එය විල්පුව හරහා එළුමුනු ගමන් මයක් බෙවා ම දුටුවෙමි. අපගේ වම් පසින් තිබුණ් යෙයි කරගල් සහිත තදු ගැටුයායි. රිති සැමුතැනාකම වාගේ ගල් පර්වක පිහිටා කිවිණි. කළකට පෙර කරුදාල් කඩා ඉවත්කිරීම කිසා සැදුණු විශාල ගල්විලක රිති අක්නඩ් ලැකිණි. අපට මුහුණලා තිබු දැවැන්න පර්වතයේ මෙන්ම එය පිහිටිය තැන්විලද, මිවණ පදුරු සහ තවත් කටු සහිත යුතු මුද්‍රි කිවිණි. ඇතින් පිහිටි තදු ගැටුය මතින් දුම් විශාලක් පාවි ගිය ආකෘති දැක්කාට ලැකිණි.

"විල්පුවට වැළටුන මම අධිපාර දියේ කරමක්දුර සියාම මෙරිපිට කිවිය - ඒ කියන්නා මගේ ගෙදර හමුවෙනවා" මහු හිඟ. "මමේ කාලයෙන් පැයක් පමණ අප සමා ගත්කිරීමට කැමැති නැදුද? මගේ සොහොයුරියක් මධ්‍ය හඳුන්වාමද්‍යන්න මට හැකිවෙටි. ඒක මට සංසුවක්"

රික්විරම මගේ සිංහ ආයිති සිකිවිද්‍යා නම්, මා සර හෙත්ටි සම්පූද්‍යයේ සිටිය යුතු බවයි. මිළකුට මට සිකිවුදේ මහුගේ මෙසය මතට එකතු වි තිබු ලියකියවිලි දායක්විල්පරන තොගයයි. ඒ සඳහා අවධානය ගොමු කිරීමට පිහුට සිදුවී කිවිණි. ඒ සම්බන්ධයෙන් මුහුට උදිව කිරීමට මට භූමියාවක් නොරිය. එම කටයුත්ක නිමකිරීමට සැංසා වේලාවක් දැක්කා පිහුට ගත්වෙනු ඇති. විල්පුවට තදුරන් රේවන්වන අසල්වාසින් වෙන අවධානය ගොමුකාට, මවුන්ගේ ස්වභාවය අධිකයනාය කරන මෙන්, හෝමිස් මගෙන් ඉල්ලිමක් කළේය. එබැවින් මම ඇටිපළුවිත්ගේ ඇරුපුම පිළිගනිමි; මහු සමා පිහුගේ කිවිය දෙසට එළුමු අධිපාර දිගේ ගමන් කළම්.

"විළුව කියන්නන් තරේ පුදුමාකෘත්‍යාතුනක්" යිපු සිය. ඒ සෙළවරක් නොපෙනෙන විළුව අදය බලමිනි. එහි කොළ පැහැඩි විරෝධය සමඟ තැනින් තැන සඳහා ද දක්නට ලැබේණි. "විළුව දිජා කොයිනාරමක් බලාගෙන හිටියන් එපාවෙන්නෙන නෑ. ඒක සැයලි හිමිනා රහස් ගැන ඔබට සිතාගන්නවත් බැවි. මෙක ඉහාමූ වියාල ලෙස විභිදුණු. ගස් නොලන් ටැලින් නොරු. යාල අදහුත තැනාත්"

"විළුව ගැන මබ එහෙනාම් ගෙයදින්දර්ජාවා?"

"ම්‍යෙ මෙහාට ඇවිත් ගකවුලෙන් ආවුරුදු අදකායි. මෙක ඉන්න අය නම් සියාම් ම්‍යෙ මෙහාට අප්පාන්න ආවුරුදුනෙනක් කියල. සර විළුව් මෙන් පදිංචියටි ඇවිත් රික කාලදකට පස්ස තමයි අපිත් ආවේ. ඒ වුණන් මේ උල්කා ගැන මිගේ හිමින් ඇතිවුණ් ලෙස ආයාවක්. ඒ හින්දා ආම් ප්‍රාදේශයෝගුම් තැනක්ම මෙන් විමසිමට ලක්වුණා. ම්‍යෙ ගලේෂණයක යයුණු. මේ පළාත ගැන මටත් විඛාදන්න අය ඉන්නවා නම්. ඒ බොහෝම අවල්පයක් විය යුතුයි"

"ඒ කියන්නන් මේ ප්‍රාදේශයාත්තුම් යන්න පුහක් අමාරුදු?"

"හරිම අමාරුයි. මේ හියෝන්හාම හොඳ උදාහරණයක්. මබට පෙනෙනාවා ජන්ද අර උදාහරණ් හිමිනා තැබින්කා ප්‍රාදේශය? ඒක තැනින් තැන අර කුඩා සඳහාට මිනුම්ප්‍රා හිමින්නෙනා? ඒක ගැන මොකක් හරි විශේෂයක් යිබා පෙනෙනාවාදා?"

"අය්වයෙකු පිට නැඹුලා පේශයන් ගෙන් කරන්න හොඳ තැනක්. එහෙම කටයුත්කකට මේ විගේ තැනක් හමුවෙන්නෙන කළාකුරුයින්"

"මබට එහෙම හිඹුණු රැඳු පුදුමයක් නෑ. නමුත් ඒ සිකිවිල්ල තිසා තීවින ගණනාවික විනාශවෙලා හිමිනාවා. මබට පෙනෙනාවාද අර දිජ්නිමන් කොළ පාටට තැනින් තැන හිමිනා ලෙස එව විගේ ජේවා?"

"මට. ඒවා අභ්‍යන්තරී තැන් එල්ලා විඛා සරුසාර බවයි මට හිමින්නෙනා"

"ඒ තමයි යුම්පින් මුළු විශුරු සිම." යිපු සිය. "සම්පූර්ණයෙන්ම මධ්‍ය ගොඥාරුවක් එක අවියක් වැයුදියට හිමිවෙන්. මුළුස්සයෙකුට වුණන් සෙනෙකුට වුණන් මරණය ඒකාන්තයි. විළුවෙන් තීවියෙවින විල් අය්වයක් යිය පැක්කට ගමන් කළ ආකාරය ම්‍යෙ දුටුවේ රීය. උව මධ්‍ය ගොඥාරුවේ, එරුෂ්‍ය. උගේ හිස පමණක් සැහෙන වෙලාවික් යනාභුරු මට දුනින්න පැමුණා. රිට පස්ස හිසක් ඇතුළුවම

හිඹුණා. මය හරිය වියලි-කාලයටත් ගමන් කරන්න සුදුසු පැත්තක් නොමෙයි. ඒක මහා සභාහාකා අධිවියක්. නැමුත් වැඩි කාලය ආවට පස්සය අන්තිම තරකයි. ඒ වුණ්න් ඒක මුද්දවම හිං. පණ බේරගන ආපහු එන පිළිවෙළ ම. දැන්හටා දෙදියේ සාක්ෂි අද තවත් අවාසනාවන්ත සාමෙතා! උත් මිඩි ගොජාරුවේ මිලෝන්නයි යන්නා."

කොළ පැහැති තණ විම් හා පදුරු අතරින් යම් තියිවය් පෙරමෙලින්, ඉහළ පහළ යම්න් තිබිණි. ඉත්සු ඉහළට මතුවි ආවේ සම්බුද්ධී හිසය. ඉන් අනාඕුව මූල්‍ය විල්පුම් දෙදරා යන හෙෛන් අතරන්ට ලැබුණ්, ඒ සභා ප්‍රාණ හැස් නැතු විලාභ හඩිය. මිශ්‍ර ඇය හිනියෙන් හිං්ලපානු රියෙය. එහෙත් මිශ්‍ර මිශ්‍රයා මා තරම් බියකට පත් අනාඕුභාවි දුනිවෙමි..

"උත් ඉවරයි" යුතු හිය. "මඩ ගොජාරුවේ උව මිල දැමීමා. ද්‍රව්‍ය දෙකට සතුන් දෙදෙනයි. සමහර ඔවුන්ට ඊටත් වැඩිය ඇති. වියලි කාලදූෂයක් හියෙන ද්‍රව්‍යවිලට උත් මය පැත්තට යනවා වැඩියි. උත්ට එමෙන් හිංබා අනාඕරුදායකා බව ගැන වැට්තිමක් තැබුණා. මඩ වශෙරේ එමරනාඕරුම්-ලන්ප් ගැරුමක් නෑ. මුමින් මඩ ගොජාරුවේ කියන්නේ ඉනාම-ඇයුනාක-තැනාක" ස්වේච්ඡල්ටන් හිය.

"ඒ වුණ්න් මබ හියන්නේ මබට ඒ හරහා යමන් කරන්න, ආපහු එන්න පුරුවන් හියලා. එහෙම ඇයද?"

"මට, එහි යා නැති ඇතු මාවත් එකක් දෙකක් හියෙනවා. ත්‍රියායිලි ලකෙනාඕට රේක පරෙස්සම් ගමන් තරන්න පුරුවනි. මමයි ඒවා භෙුදායක්කා"

"ඒ විගේ හයාකර තැනාකට ම්‍රානා එකකටද මබ යන්නා?"

"අර ඇතින් හිංබා තැද මුදුම්ද? ඇත්තම කිවිවෙන් ඒවා රේරන්නේ නැති ගොඟ පොලාවක් හිංබා දුරක්. නැමුත් ඒවා විටවෙලා හියෙන්නා. අඩියක් කියුන්න බැරි මඩ ගොජාරුවෙන්. දුරුල පැලුවි හියෙන්න, සම්බාධින් ඉන්නා, අන්න ඒ දුරුපත්වල. නැමුන් ඒ ආරක්ෂා සුඩිනාව ඒ පැත්තට යන්න තරම් දැනුමක් තමන්ට හියෙනවා නම් පාමයි"

"ද්‍රව්‍යක මාත් මෙයේ වාසනාව උරග බලන්න මන" මම කිවෙමි.

"වාවිසන් මහය්මයි. මෙයි සිංහ එහෙම අදහසක් පහළ වුණු?"

මහු විමසුවට මටිනයට පත් මුහුණෙනි. "එහෙම ඇතිවූණ නම් දදවියන්ගේ නාමයෙන් එහි අදහස ඉවත් කරගන්න. ඔබට මරණය ලයාවුණෙන්, රේකු ගාපය එක්කා මෙයේ හිසමතව. ම. ඔබට සහතික කරලා හියන්නම්. එහි ටීඩ්යාව් ඔබට පැහැරින් ආපු රන්න නම් ලැබෙන්නේ තැ. එහි දුෂ්චරු කටයුත්ත මට කරන්න හැකිවෙලා හියන්නේ තෙකුමෙනාමදී? ප්‍රාග්ධනයේ ඇති ඉතා සංයිරණ සලකුණු හිඳිපයක් භාෂ්‍යනාගෙන, එවා මතක තබා ගැනීමට මට ඇති හැකියාව නිසා"

"දදවියන් මොකක්ද එහිලදී?" මට ඇශ්‍යාගැයිණ.

විල්පුව පුරා පැනිර ටීඩ් ව්‍යවහාරයන් විස්තර කළ නොහැකි අන්දමේ, දිරි මර ලෙනානියක් වැනි හවත්. මූල ගුවන්ගැබම එයින් පිරි හියන්, එය මෙළ ප්‍රාග්ධනයක් සිහාගැනීමටවත් නොහැකි විය. එය ප්‍රාග්ධනයක් සිහා වෙදිරිල්ලක් වැනි ගබාදයකිනි. මිශ්‍යම එය ප්‍රාග්ධනයන් හෙඳුනු හිමිරුම් ගබාදයක් බවට හැරිණි. එවපස එය නැහුණ චරක් ඇර්කාඳුල ගබාදයක් විය. මෙයේ ඇයේ මොක්කුහැ ගැනීමින. ස්වේච්ඡල්වන් මා දදය බැපුවේ ඇතුළුය පිරි මූලුණකිනි.

"විල්පුව හියන්නේ ම්‍යා-පුදුමාකාර-නැත්තාගේ මහු හිය.

"හරි, එහි මොකක්ද එහිලදී?"

"ගමේ මිනිස්පු හියන් භාෂ්‍යයට එ, බැස්කට්‌රු ගාරයට සම්බන්ධ පුනාධා පොදුරු ඉල්ලා තැ යසන හඩ. මේ කළින් වරක් දදවිරක් මට මය ගබාද අහන්න ලැබිලා හියනාවා. එන් මේ තරම් උස හඩකින් අහන්න ලැපුණුණ අද තමයි."

මම තෙරස් නොපැනුණු-පදුරුවලින් වැඩිහිටි සොල පැහැකි විල්පුව දදය, සිරිවැට් හිය ජදව්‍යාකින් බලා සිරියෙම්. උසහඩින් කාද කළ කපුටින් දදෙදනාකු ම්‍යා දුටුවෙම්. එහි පිටිපයක් පරිවහනයක් මුදුනේය. එහි ගැඹුරුණ්නාට අවනාත් හිසිදු සෙලවීමක් මම ඇදුවුවෙම්.

"ස්වේච්ඡල්වන් මහන්මයා, ඔබ උගේ සකනෙක්. ඉතින් මය විශේ අවතාර හොඳුමන් යාමා, මය වැශ්‍යා පැහැවාද කරනවද? එහි අදහුන ගබාදය මොකක් හියලද ඔබ හිතන්නේ?" මම ඇසිම්.

"සමහර වෙළාවිට මධ්‍ය විදුරු වලින් තේරුම් ගත නොහැකි ගබාද නිඛුන් වෙන්න දුටුවනි. රෝ ශේෂුව මධ්‍ය තවටු පහළුව තැන්පත් වෙදැදී, ජලය ඉහළ නැගිම් නිසා, එහෙමත් නැත්තම් වෙනත් මොකක් හරි ජේතුවක් වෙන්නක් දුටුවනි."

"හැ නැ. රේක නම් ක්‍රාන්සයක් හිඛෙන ඒවියෙකුගේන් නිකුත් වූ ගබදයක්"

"මට. එහෙම වෙන්නත් ප්‍රාථමික් ස්වේච්ඡල්වන් හිය. "මබ කවඩ හරි අභ්‍යන්තර තියෙනාවද විදුරු උලමාකුගණනා හඩි?"

"හැයැ. කවඩවන් අභ්‍යන්තර නැ."

"දා ඉතාම දුරුලු ඇඟුල්ලක්. පක්ම විදුතායුදින් නම් හිතෙන්නේ දා සම්පූර්ණයෙන්ම විදු වෙදා ආයලයි. නැමුත් මේ මා විල්ලවේ මිනාම සංඝක් ඉන්න ප්‍රාථමික් කවඩු හරි කිවිප්‍රාත් අපට ඒ අභ්‍යන්තර ලැබුවන්, මිනිහිට ඉන්න අවස්ථා විදුරු උලමාගේ හඩි කියල, මේ පුදුම වෙන්නේ නැ." ස්වේච්ඡල්වන් හිය.

"මෙයේ නිවේදකටම මේ. එහෙම හයානක ඒ වෙශ්ම අදාළුන හඩිස් අභ්‍යන්තර නැ."

"මට. රේක පුදුම්පුක් නැ." මුළු හියා. "ඒ අමාකාද මේ ස්ථානයක් තෙරුම් ගන්න අමාරු, සිංහ පායක් උපද්‍රවන තැනාක්. ඇතින් මටට පෙනෙනවා ජන් ඇඟිල් පාදුගැටුතිනිභායක් උවා ගැන ඔබට මොනාවද හිතෙන්නා?"

රිය තිශ්පූ බැවුමක් පෙහැනින් පිශිලි තැනාක් විය. මෙතැනා වියාල පර්වත කැබේලි රෙහෙත් කවාකාරව පිශිලි තිබුණි.

"මොනාවද ඒ? බැවුමක් ගාල් කිරීමලේ යොඳුගන්නා ස්ථානයද?"

"හැයැ. ඒ තමයි මේ ප්‍රාථාන් පිවිසුමුණු අපේ මුණ්ඩුම්පෙන්න්, එහෙම ප්‍රායේ එත්තිහාසික මොනාවයන්ගේ ගෙවල්. මේ විල්ලවේ මුවුන් වියාල වියයෙන් එවිස්තු බවට සාක්ෂි තියෙනවා. විහාරිල් අනානිඩුණ්න්, උවා ගල්වලීන්-ඩැනු තිවායවල නවුවන්. මෙම තිශ්පූ ඇඟුහැයක් ඇතිවෙනවා නම් ශිෂ්ටීන් බෙඳුන්න. ඔවුන් තිදායැනීමට හාටිත කළ ගල්පුවරු සහ, මුළුන්ගේ ලිජ් පවා මටට දැකෙන්න යුතුවනි."

"රේක තරමක ජනාවාසයක් විශේෂී, සොයි කාල විකවානුවේද ඔවුන් උවායේ නිවෙශ්වෙලා තියෙන්නා?"

"ඒ නව ශිලා මුළුයය ලෙසයයි දීයෙන්ට ගොරන්නා; නමුත් දින විකවානු හරි හැරී තීරණය කරල නැ."

"මොනාවද මුළුන් මෙමස පදි-වේවිලා කළදී?"

"මුවුන් ගවයන් ඇති කිරීමට තරම ශිෂ්ටාවාර වූණු අයන්. ඔවුන් තමන්ගේ ගවයනාට භාජ කවන්න ඇවිත් තියෙන්නා; මේ ප්‍රායාකට. ගල් ප්‍රාථා විලින් හඳු ගස්සු පොරුවට වඩා, ලෙසකඩ

කළයක් යෙදු පොරව ව්‍යාහා හේදු බව මට්ටම් නෝරුම් යන්නා. එකැකාව මට්ටම් වින් නම් පෙළුහෙය් ඉල්ලම් භාරන්න පටන් ගත්තා. අප ඉදිරියෙන් කිවෙන කන්දද විභාල දිය අගල මිබ දුටුවාද? එක මට්ටම් හැරු දිය අගලක්. ඒ තමයි මට්ටම් සාක්ෂිය. මේ විල්පුව ප්‍රංශය හොඳින් අධිරාජනාය කළුයාය, මටට ඉතා අසාමාන්‍ය අපුරු ඔද්විල් දැකගත්ත ලැබවේ. ජොවිසන් මැසුන්මූයා මට මොඩොක්කට සමාවෙන්නා. එකා තම් සයින්දුමිඩුයෙක්, කිසි ඇකුයක් නෑ."

කුඩා පළබඳයෙනු හේ සම්බාලයෙනු අප යම්න් ගත් මග හරහා, ඒ ඉදිරියෙන් පියතා ටිය ආකාරය මම දුටුවෙමි. එය දුම් සැකින් ස්වේච්ඡල්වන් එම සතා ප්‍රහැදිලි වේගයෙන් දිව යන්නට පටන් යත්තෙය. ඒ අසාමාන්‍ය ගක්තියෙකින් භා වේගයෙකිනි. ඒ සතා කෙකින්ම පියාමුවේ වැඩුණුවීම දෙසුරයි. එහෙත් ස්වේච්ඡල්වන් එක මොඩොක්කටත් පමාලනාවී රඳුවරත් පැහැදු අනිමින්, කොඳ පැහැදු ගොවුව වන්නේ සතා ප්‍රහැදි ටිඹයේ. මුහුර් අල පැහැදු උඩිල් ඇඳුම තිසාය්, ඒ ඇම් අතට පැනිමින් දිව ටිය ආකාරය තිසාය්, ස්වේච්ඡල්වන් ගේ පෙනුම ගයැඩි පළබඳයෙනුට සමාන විය. එක් මොඩොක්කටත් හේ පය උඩිස්සා ඕනෑම් මිනු ඇද වැට්ටට ඉඩ සිඩුවන් භයානක මඩ විශුර කුටුමුදි කුණුන් ගැමුම තිරිනික ත්‍රියාවෙන් මුහු වෙත ඇකිවු ගොවුය මුහු, එහෙත් ටිය ජනක පැහැදුම්න් මම ස්වේච්ඡල්වන් දෙස බෙලා සිටියෙමි. එවිත් මා පිටිපසින් යම් අඩි ගබ්දයක් ඇඟි මම ආසුසු භැරි බැඳුවෙමි. මට දකින්නට ලැබුවන් මා අසලවම පැමිණ සිටි ගැහැනුනියායි. ආය පැමිණ සිටියේ මෙරිපිට තිවස පිශිරි දියාව යයි මුහු පෙන්වූ, දුම්/මරාදක් නැයුම් පැයේන් සිටයි.

විල්පුව ප්‍රංශයෙද පදිංචිරුවන් ඇතදු කාන්තාවන් සිටියේ ඉතා ස්වේච්ඡල් බැවි මම මුන සිටිපෙන්මි. එබැවින් මේ තරුණ රුමන් සාහ්තාව ස්වේච්ඡල්වන්ගේ සොඩොපුරිඩ් මුහු යයි මම අනුමාන කළුමි. මුහුර් සොඩොපුරිඩ් සැක්සුන රුහ මුන්දරියක බව කුවෙද් කියනු මට අසන්නම ලැබේ තිබේ. මා ඉදිරියට පැමිණ තැනැජ්සියට ද තිබුවන් ඉතා අසාමාන්‍ය රුමන් බවති. එහෙත් ඇගේ පෙනුම ඇගේ සොඩොපුරු ස්වේච්ඡල්වන්ට නම් ඉදුරාම වෙනයේ විය. මුහු සිඩුවන් අල පැහැදු දෙළනාත් සමා කා පැහැදු ගොඩ්වැටියෙකි; සහ පැහැදු මුදමැලි සම්යි. නැපූ ඇයගේ සම මදක් දුම්රු පැහැයට

වෙශ්‍යාලියේ උග්‍රී විඛ්‍යා



"අදුවියන්නේ නාමයයා.....

මම විද්‍යුත් ආමය තැබූවන් එන්න එය!"

භුරු විය. ඇශේ කෙසේ කළ තුළු පැහැ මූ අතර සේහන දදනෙක්වල තිබුණේ අදුරු පැහැයකි. මා එමගෙන්කළේ කිසි දිනෙක දැක නැති කරම තද විරෝධයක් ඇශේ සෙම තිබුණ්, සිංහී උස සිරුර තිසා ඇයට ප්‍රාස් පෙනුමක් ලැබේ තිබිණි.

විල්පුලේ පාර පාරක ඉතා අලංකාර ඇශ්‍රමකින් පැරපුණු සේහන ආච්‍රාවක දකින්නට ලැබේ මුදුමයකි. මේ අන්දමින් ඇය හදියියේ දිස්වීම මායා දරුණනයක් දකින්නට ලැබීමක් යයි කෙනෙකුල් සිෂ්‍යන්නට ඉඩ තිබිණු, මා ඇය දෙසට භැඳෙරුදී ඇශේ දදනෙක් යොමු වි තිබුණේ දැවැපල්වන් මෙහියි. අනාකුරුව ඇය ඉක්මනින් මා දෙසට පැමිණියාය. මේ මෙශ කිස්වැස්ම මසවා ඇයට ආවාර කළුම්. රේඛට මා සුදාකුම් වුමැද ඇයට මෙම ත්‍යාච්‍රාව පැහැදිලි සිරිමටයි. නමුත් එවැන්නයක් කිස්සේක් අපේක්ෂා නොකළ ඇය, මෙශ කරාවට බාධා කරීමින් මා ඇශ්‍රමවාය.

“වහාම ආපසු යන්න! මේ මොළඝාතෙකම ආපසු ලන්චිනයට යන්න. පුරුවන් ඉතුම්පින්”

මට කළ භැංකි වුමයේ විමනියුන් ඇය දෙක බිලා සිටීම පමණකි. මා දෙස යොමුවේ තිබූ ඇශේ දැනෙන්වලින් ගින්දර පිටවුවා යයි මට තිබිණු. ඇය නොමුවයිල්ලෙන් උදා පොලාවේ හැඳුවාය.

“රේ මොකටද මං ආපසු යන්නේ?” මට ඇුයිලි.

“රේකට සේනුව මට කිවත්න බැ.” ඇය කිවේ පහත් භවිකිනි. නමුත් එහි දැඩි උනාන්දුවක් රැදී තිබිණි. “රේ වුණුන් දෙවියන්ගේ නාමයෙන් මං කියනා දේ අහන්න. ආපසු යන්න. මේ විල්පුවට ආය කවිතාවත් එන්න එපා.”

“රේ වුණුට මං මෙශෙට ආවා විනරයි නේ”

“මතුස්සයෙයි” ඇයට කුළුයැයිණි. “මං මේ අනාකුරු ඇයට මෙරු සාරන්නේ මෙවැ යහපතට බැවි සේදුම් යන්න බැරිද? ආපසු ලන්චිනයට යන්න! අද රේ පිටත්වලා යන්වා මොන කරම වියදමක් කරදරයක් තිබුණ්, ඔබ මේ පලාභන්ට පිටවෙලා යා පුණුමයි.....

..... මන්න! මෙයේ පසාභායුරා එන්වා! මං කිසු කිසිම දෙයක් සිඟුට කියන්න අහවැන්න එපා. අර අත්ත මල් රඳුලේ තිබෙන එකිනි මල මට නොලා අන්න ඔබට පුරුවන්ද? මේ විල්පුව ප්‍රදේශය අලංකාර මිකිඩි මල් වලින් මොළඝාම පොළඝායක්. කොළඝාම වුණුන් මේ පලාභක් සුන්දරත්වය හරි හැටි දැකගන්න නම ඔබ විකාර ප්‍රමාද වැඩියි.”

බිජ්‍යාලීරු රඳරු විෂ්ලු

සම්බාදයා පසුපස දැව්ම් නැංකු අමුවපල්වන්, හති දම්මින් අප සිටි තැනට ආවේදය. වියායාමය නිසා මිහුගේ මූහුණ රඩුව් තිබේ.

“හමල් බෙරිල්” මිහු සිය, මිහුගේ එ ඇමකුමේ සුහදයිලි බවක නොකිවුණේයයි මට සිනිසි.

“ඡැක් මියට ගෙනැවම වහදිය ආල” }

“මම, මම සයින්ලාප්‍රායිඩ්සම්බලයුතු උස්සන් එලවාගෙන ගියා. උ හරි දුරුලන වර්ගයේ දීම්භක්. අම් සරත් සාඛුවට උන් එ නැරි දකින්න ලැබේන්න නැ, ගොඩාම් මූණ්ස් උ පැනල ගියා; අල්ලාගන්න බැරිවුණු එකටයි මට කුස්සාදු”

“නිසිදෙයක නොසලන අපුරින් කතා පෙළන්, මිහුගේ දෙනෙක් නිරතුවම්, මිහුගේ තැයැණුය පහ මා දෙස යොමුවන අපුරු මම දුටුවම්.

“මියාල දෙන්න එකිනෙකා අදුනාගෙන වියෙයි?” මිහු සිය.

“මම, මා මේ සර ගෙන්ට් එකක කියවීන නිවියේ, මේ පළාතෙ උස්සන බලාගන්න මිහු පමාකුණ ඉංඩිය කියල”

“බෙරිල්, මියා නිකාගෙනු ඉත්තෙන මේ කුවුරුදී කියලද?”

“මම නින්නේ මේ සුරු ගෙන්ට් බැංස්කර්ලු කියල”

“නැ නැ” මම කිවෙම්. “මුදුවුනු තුළිනි රදල පරපුරක විංගාධිපතිවරයෙක් නොමෙයි. මම දායකර වොචිසන්, සර සෙන්ටෝග මිශ්‍රයා”

අැයැගේ මූහුණ ලැයේරාම්වන් රු වූ අපුරු මම දුටුවම්. “ඒක කමියි, අපි කතා කරල නියෙන්න තෙරුමික් නැති දෙව්ල”

“අදි? මිගොල්ලන්ට යම්ස්-කතාකහ කරන්න, එවිටර වේලාවක් නිවුණා වෙන්න බැ? ” ඇගේ පසුංගොයුව් විමසුවේ කුණුහළය පහ නොවුණු මූහුණකිනි.

“මා දායකර වොචිසන් එස්ථි කුප්පා කිලේ, මේ පළාතට ආව අඩුතෙකු එකක කරා කරන පිළිවෙළුව නොමෙයි. මෙහේ පදිංචි කාරයෙකුට කරා කරන හැරියට, මෙහේ පිළෙන මිකිඩි මල්වල උස්සන, මිහුට එ කරම් වැදගත් කාරණාවක් වේවි කියල නින්න අමාරුයි. ගොඩාම වූණන් අපේ මෙහිටි නිවස බලන්න ඔබ එන්න නැදු මහජමයා?”

මද දුරක් ඇටිද ගොස් අපි එ නිවස වෙත ලයාවුයෙමු, එය ගෙ පටිවියෙක් නිලිකරුවෙකුටු සරුඹාර කාලයක අයස්ව නිවු නිවසකි. විල්පුවේ දක්නට ලැබේන නාලයේ අදරු නිවසන් වූ එය, මැයා

කාලයේ අප්‍රතිච්‍රියා තකාට නැව්‍යරණය කොට තිබේ. නිවස වටා තිබූ වත්තන් පලකුරු ගස් වටා තිබේ. එහෙත් විශ්වාසී සාමාන්‍යයෙන් දක්නට ලැබෙන අයුරීන්, මෙම පලකුරු ගස් කෘෂි ගස් බවට පත්වී තිබූ අයුරු මෙම දුටුවටිම්, එබැවින් එම ගස් වලින් ගෙන ආවේ ගෝකාණු පෙනුමකි.

අප වෙනුවටත් ඉදිරි අදාර එවාත් කරනු ලැබුවේ මහඳ සේවකයෙකු විසිනි. දිරු යමින් නිසු ආදුලිඩින් සැරසි සිටි මිශ්‍ර දෙක්විරි වූ, අසාමාන්‍ය පෙනුමක් ඇත්තෙකු විය. නිවයේ තිබූ ගෝකාණු මුසල පෙනුමට, ව්‍යුහයේ පෙනුමද ගැලපුණා යයි මට සිතිනි. එස් වුවත් හිතිය ඇතුළත තම නිශ්චිතයේ සිත් ඇදුගන්නා පෙනුමකි. ප්‍රමාණයෙන් පිළුවූ වූ කාමර, මෙහාද ගැහැහාන්ව වලින් අලංකාර ලෙස සංස්කෘති තිබේ. නිවයේ ස්වාමියිට තම කැමැත්ත අනුව රේවා සකස් භාරුගන්නට ඇතැයි සිතිය භැංකි විය.

ඡන්ලයෙන් බැඳු විව්‍ය දක්නට ලැබුමෙන්, කැනීන් තැන විසිරුණු දැවැන්ත කාලයේ පැවති සංඝිත-මියා විශ්වාසී ඇත් සැකිරිය දක්වාම විනිදුඛ තෙරුක් නොමැතුණු විශ්වාසී සිනාම කෙනෙකුගේ සිල් ඇති කරන්නේ අදාළින්-සහයක-හැකිම් ය. උගත් විද්‍යාඥයෙකු වූ ස්වේච්ඡල්ටන් මහතාත් රුමත් තරුණ-ඇඹුල්නාවියක්, තම වාසය සඳහා මෙනැන ගෙයා ගත්තේ ඇයිද යන්න, මට සිතා ගැනීමටත් ගොහැකි විය.

“අපි පදිංචිට ගොරු ගෙන තියෙන්නේ පුදුමාකාර තැනක්. ඔබට තියෙන්නේ එහෙමයි ගන්ද මහත්මයා?” ස්වේච්ඡල්ටන් මගෙන් විමසුවේ මගේ සිල් ඇතිවූ සිකිලිලි ග්‍රැම්ම ගනිමින් විය යුතුය. “එහෙම වූන්න් සංස්කීර්ණ මෙහේ-ත්විතය ගෙවන්න අපට හැකිවෙලා තියෙනවා. එහෙම ගන්ද ගෙවිලු”

“අපි බොහෝම සංස්කීර්ණ ඉන්නන් යුතියා සියුම් ඇය කිපුවද, එය ඇගේ අවිංත අදහස නොවේ යයි මට සිතිනි”

“ම්. පෙරාදාලික පාසලක් පවත්වාගෙන ගියා උතුරු එංගලන්තියේ” ස්වේච්ඡල්ටන් සිය. “මගේ සියන් තියෙන භැංකිම සහ ආකල්පවල භැවියටු, පාසලක පරිපාලනය යැලුපෙන්නේ නා. එක බොහෝම රේකාකාරී, සින්-ඇදාජැලීමක් නැති කටයුත්කායි. ඒ වූන්න් ලාභාල දරුවන් සමග තිවත් අවමින් සිවුන්ගේ සිත් හැඩි ගස්සවා ගන්න ලදවි සිරිම අස්ථිරු දදායායි. මගේ සියන් ම්. අයය කරන

පරමාදරු ගතිදැන, මෙයෙහිම සොබූ අලභන මලේ විරිතයේ යහපත් විනායානුභාෂ බව, මුද්‍රාස්ථේ ඩීරිකාවලට ඇතුළු කරන්න ලැබීම මට ලොභු සඳහාවක්, ඒ සොබූම වුණ්ස් මලේ පෙදවිය එකට හරස්වූණා. පාසල් තාබුල වස්. ගත ගෝගයක් පැතිවිලා හිසා. එකන් ලමයි ඇත් දෙනෙන් මියටියා, පාසලට එල්ල විශ්වාසනින් එය ගොඩනෙන් අපට හැකිවූන් නෑ. මා රිටා-ආයෝජනාය කර හිඹු ධනය විනාය වේලා හියේ, ආපහු ගන්න බැංශි විදියට, ඒ පරාජය හාර අරගෙන හරි මට සඳහාවින් තෙවන් වෙන්න හිඹුණා, ඒ දැඩිවින්ගේ ප්‍රිය ජනක ආශ්‍ය වත් මට ඉතිරිවූණා නම්.

මලේ ස්වේච්ඡය උදානිද භා සත්ත්ව විදාහ්‍යා. ඒ විශයයන්ට මලේ හියෙන්නේ දැඩි ආයවක් මෙමඟ් ද මට ඒ වෙනුවෙන් කුඩකරන්න පුරුවන් කාලය අප්‍රමාණයි. ඒ ස්වේච්ඡාංශයේ අපට කළ හැකි වැඩ ප්‍රමාණය අයිමිනයි. මලේ සොබූසුරියන් මා. විශේම ස්වභාව දරමයටම කැපවූ සොබූක්. මේ පක්කාම මා. ඔබට කියන්න හිඹුවේ මොකද දින්නටද වෙන්නන් එහන්මයා? ජන්ලයන් විශ්වා දිහා බලදී මෙම මුහුණ් පෙනුවූ හැඳිම හිසා

“මට සැබුවින්ම සිංහලේ එමජ් රේඛිතය, ඩුගක් පාරවෙන් ගෙවන එකක් වෙන්න ඇති හිඹුදු මෙටි සොබූම වෙනක්, විශේෂයන්ම මෙම ස්වභාව”

“නෑ නෑ” ඇය හිටිය, “මට කුව්දාවත් පාරවෙක් කම්මැලිකමක් දැනිල නෑ; කුව්දාවයුතු!”

“අපට හියෙනවා කියවන්න පොත්ස් ස්ටේප්ල්ට්වන් හිය. “අයි අපි යෙදෙන පර්‍යායෙන්, රේඛකරී අපට ඉන්නවා අපේ අස්ථ්‍රාවාසි හොඳ මිශ්‍රයා. මහුවේ ස්වේච්ඡායන් යොතාම දෙප්තිර මෙට්ටිලර ඉහළම ගණයේ විද්‍වතෙක්, අප්‍රේල ශොක්කයේ තතිකාට අපෙන් සමුගන් සර වාල්පුත් ඉතාමුහොදු මිතුපයක්. මහු අප එක්ක ඉතාම සමීපව ආශ්‍ය කළා. ඔහුගේ මරණයෙන් අපට ඇතිවූ පාඩුව ව්‍යවනයන් විස්තර කරන්න බෑ. මා කුමතියි සර හෙත්ටිව හදුනාගන්න. අද හටසට මා බැංක්විල් මන්දිරය පැත්තෙන ඇටින් සර හෙත්ටිව හමුවුණායි. මා බලුන් කුඩාවැදුණ වියේ වෙවිදා? එක ඔහුට කරදරයක් වෙවිදා දින්නා නෑ?”

“නෑ නෑ ඔබ ආවෙශක මහු සොබූම සඳහාට පත්වේවි”

“එහෙම නම් මහු හියන්නාප්‍රාලිවන්ද, මා අද හටසට ඒ පැත්තෙ එන්න බලාපාරායාක් වෙනවා කියල” ස්ටේප්ල්ට්වන් හිය. “මේ <http://sherlockholmeinvestigations.blogspot.com>

විල්පුලට තේවිතයට හැඳු ගැහෙන්නා, සිඹුව වික කළක් ගත්වේ. එනෙක් අපි කවුරුන් ආපට ඩැකි පමණින් උදවු කරමු. වොටසන් දූෂ්‍යර මහත්මයා. මබ කැමැඟිද උඩුවහලට ඇුවිස්, මෙයේ සම්බාධින් එකතුව පරිස්ථා පරුල බලන්න? නිරිත දිය එංගලන්තයේ නිබෙන සංරක්ෂිත සමනා එකතු ගන්මෙන්, අංශ සම්පූර්ණම එක මෙයේ එක කියලයි මට හිමෙන්නෙනා. මබ එයට බලු ඉටුර ගවනාකාට දවල් කුමත් පූදානම් ටේරි"

එහෙක් මට උච්චමනා වි සිඛුලෙස්, හැකි ඉක්මනින් ආපසු සර හෙන්ටි වෙත යාමටයි. විල්පුලාපුරා දක්නට ලැබුණු යෙකාඩා පරිභරය, විදුලේ එරි මිවානිය අයිවා, ආදිමෙන් මම දැඩි කමිපනයකට පත්වීමි. එපමණක් හෙවත් කැස්කුවිල් පවුල්ල ඩියකරු කතන්දරයට සම්බන්ධ අදාළ ස්ථානවාමාගෙන් පැහැදුෂා යයි සැලකුණ හයංකර ලෙසෙනියා එයින් මම්පිනාත් කැලීන්මට තුන්වායිවෙමි. ඩැවිපල්වන් මෙහෙවිය කළා මූ අනුරුදු ඇැයවීම, අව්‍ය හැයිමෙන්ම කරන ලද්දක් යන්න වට්ස්ත්‍රා යියයේය. ඇපා එස් කළේ පාල් මට නොපෙනුණු බරපනා පාරණා නිසා යයි මට ණැයිණ. එබුවින් දහවල් ආහාරය සඳහා මට කළ ඇරුම් මම ප්‍රාතික්ෂාප්‍රාග්‍රාමීය මෙන්ම. අනුරුදු හැකි ඉක්මනින් බැස්කවිල් මැදුර වෙන් යුතුම් ඇතුම් මම වහාම පිටත්වුණෙමි.

මා ප්‍රධාන පාර වෙක ආවේ, කළින් එහි පැමිණි මාවත දිමෙය. එහෙක් මා ම්‍යාන්දිය වෙත ලුයාවීමට පෙරු, ඩැවිපල්වන් මෙහෙවිය එතැනා ගලක් මත වායිවි සිටියාය. යළු සහිත කන්ද කරනා වැඩුණු ගකටි පාරකින්, ඇය එතැනාට ලුයා වින්නට ඇති බැවි, මම ගන්රුම් ගන්නෙන්මි. දිව රේමට සිදුවීම නිසු ඇගේ මුහුණ රඟ වි සිඛු අකර, ඇය ඇළයට අන තබාගෙනා භාවි දම්මින් සිටියාය.

"වොටසන් මහත්මයා, මබ ගැහැරු යන්න කළින් අල්ලාගන්න උච්චමනා නිසා, මං සොට්‍රාපාලන් දුවැඩුනා ආවා. මෙයේ සියලුවැස්ම දමාගන්නාවින් මං වෙළු ගත කළේනා. මට වැඩි වෙළුවක් මෙහෙනා යෙදෙන්න බැ. මං තහදර නැති බව අයිය දැන ගනිවි. මබ සර හෙන්ටිය කියල සිතාගෙන යමක් කිමෙන්, මං අයින් සිදුවුණ් වැයද්දක්. ඒ ගැන මට හරි කණ්ඩාවුයි. මං කිසු දෙවල සම්පූර්ණයෙන්ම අමත්‍ය පාදුල ඇන්න. රේවා ඔබට සොහොස්ම අදාළ නෑ මහත්මයා."

“ඒ වූණක්..... මට ඒවා අමතක් කුර දමන්න පුරුවන් කමක් නෑ. සැවිපල්වන් මෙනෙටික්.” මෙහි කිවේමි. “ම් සර හෙන්ටිගේ මිශ්‍රයා. මිශ්‍රගේ යහපත විශේෂ මූල්‍ය ආරක්ෂා කිවීම මගේ විගණිතක්. සර හෙන්ටි වහාම ලන්විනය බැලා ආරුණු යාපුකුදී කියල මට කිවීවි ඇයි? මින් ඒක අවධාරණය කළා. ඒ ඇයි?”

“ගැහැනුන්ගේ හිස්ට්‍රූට් හිටියැට්‍රො රුහා දේවල් වොටසන් මහන්මයා. මාව විකක් ආගුර තුළතා ප්‍රාන්ත මිටිට ඒක සෙනෙරුවි. වෙලාවිකට ම් කියන මේවිලුවට ගෙනු මිටි හිනායන්න බැ”

“නෑ නෑ. ඒ වෙලාවේ මිශ්‍ර කුදාලයි හිමුණු උදෙස්ගය, මට කාවල මිතකයි. ඒ වෙලාවේ මිශ්‍ර දෙනෙහාව්ල හිමුණු බැල්ම හරිම අඩුණු රිකක්. සරුණුකුරුල් ඇව්‍යාච්‍ය මට කියන්න, මින් රිහෙම් අනාදුරු ඇගෙයටිවේ ඇයි කියුල්. ඒ මාකද මූලික මිශ්‍ර වෙලාවේ ඉදාම, මා වටා කරකුවෙන්නේ පැහැදුරු ග්‍රැයා. මට කිසිම දෙයක් හෘගන්න එපා කියල ම්. මිටිට ආයාවනා සර සිටිනවා. අමේ ජීවිතන් හරියට අරුණුමිත්තන් මින් ගොජාරුවිට යන ගමන විශේ. ඒක සොලුපාට උප ඇලුණුණු නුමතැනාකුම කියන්නේ ඉතාම අලුංකාරු. නැමුත් කුවරුසරි කියම් එරෙහා පෙන්වා තොදුන්නායේ, අමේ ජීවිත සොලුවර ලේඛන්නේ පිතැකුදායන්. මින් අදහස් පෙන් මෙනුම මෙන්කත්ද? මට ඒක කියන්තා. මිටි ඒ පණිවුචිය සර හෙන්ටිට දැනුම දෙන බවට ම් පෙනායුන්ද වෙන්වා.”

මට දිය යුතු පිළිතුර කුමක්දුයි සිත්‍රා ගක තොහැකිව, ඇය ඔදෙලුවක් අතර තනිතු භාඩි මම යුතුවෙමි. රැහෙන් අන්තිම්ද මට පිළිතුරු දීම සඳහා, ඇය කම සිත යැවු දැඩි සරගන් බව, ඇගේ ගැන්විලින්ම පෙන්න.

“වොටසන් දෙන්නර මහන්මඟා” ඇදු කිවාය. “ම් කිසු දේ මි තරම් තදින් හිතට ගන්න එපා. සර්ථාලාංස්කේගේ හඳුනී මරණය කමා ඒකට මූලුවන්. ඒකකන් අපි දෙන්න්ම - අයියක් මාත් දැඩි පාමිපාවිකට පත්වුණා. සර්ථාලාංස් කියන්න්, අපි බොජාම ලුයින් ආගුර කළ මිශ්‍රයක්. ව්‍යායාමයක් හැරියට ඇවිදීමට මිශ්‍ර තොරා ගන්නෙක, විල්ලුව හැඳුනා අමේ ගෙදරට ඇවින් යන ගමන. මිශ්‍රගේ පවුලට එල්ල වි හිමුණු යාරය ගැනා, මිශ්‍ර හිතරම් කළුපනා කළා. ඒකකන් මිශ්‍රගේ සිත පාල්පිලයි හිමුවෙන්. ඒ අනරුදී මේ බෙදාවාවිකය සිදුවුණාම මොකක්ද අපි පත්පුණු තත්ත්වය? මිශ්‍රගේ සින් ඇතිවි

නිබුණු හිතියට මොකක් නෑරි පදනම්ක් තිබෙන්න මින. අන්න ඒ කාරණයයි මෙයේ ඔවුන් ඔවුන් මෙයේ හිමේ ඇතිවුනේ විභාල දුකක්. රුහුයට ලොඟිතු විධියට බැස්කවිල් පවුලේ තවත් සාමාජිකයෙක් මෙයේ පදිංචියට ආවා. ඉතින් මට හිඳුණා ඔහුගේ හිස මතට එල්ල වි නිබු හයානක අන්තරාය ගැන ඔහුට දැනුම් අදන්න. මට දන්වා සිටින්න උවමනා ප්‍රිජ්‍යා එපමණයි” ६

“නාමුත් මොකක්ද ඔය ඔබ ශිෂ්ත අන්තරාය?”

“අර රුදුරු පුහාබයා ගැන කක්ෂාව ඔබ-ඇහැලු හියෙනවා නොදී?”
“මය බෙහුමූත කතා මම නාම-වියවාස කරන්නේ නැ”

“ඒ වුණක් මම වියවාස කරනවා. ඔබු හැකි උපසාහයක් දරල සර හෙන්ටිට මෙහෙතු කැඳවාගැනීමෙන් යන්න. මේ විල්පුව ඔහුගේ පැමුලට භැමිවීම ගුනා ප්‍රාථමික සයුනාක මරණ. ලෝකය හරි විභාල තැනාක්. එහෙම හියෙදී ඇයි ඔහු මෙහෙම ජ්‍යෙෂ්ඨවන්න හදන්නේ?”

“සර හෙන්ටිට මෙහේ රේවන්නාවයි උවමනාව හියෙන්නේ” මම හිටිවමි. “මෙහේ හියෙනා-අනාතුරුදායක බව නිසාමයි ඔහු ඒ විධියට හිරණය කළේ. මූල්‍ය පිළිගත හැකි කරුණු මොනවා හරි; වියවාස කළ හැකි තොරතුරු. රාජාමයේ ඇති යැක්කී ඉදිරිපත් කරන්න. එහෙම නැතුව නම් ඔහු මෙහෙන් ඡැණුදාන්තු ප්‍රාථමික වේරි හියල මේ හිහෙන්නේ නැ”

“මබ හියන විධියේ පැහැදිලි උපිරි යම්ක් හියන්න මට හැකියාවක් නැ” ඇය හිටාය. “ඒ මොකක් එවිනි දෙයුත් ගැන මං දන්නේ නැ”

“ස්වේච්ඡා මෙහෙතිය. මේ කුමත්තියි ඔබෙන් තවත් එක ප්‍රශ්නයක් අහන්න. මබ මා සමා කැඳින් කරා කළ වෙලාවේ. මිට විඩා ගැසුරු යම්ක් අදහස් කළේ නැහැ හියල නේ ඔබ හියන්නේ. භාෂුත් මබ කිසු දෙය ඔබි සොජොපුරු දුකුගන්නවාව ඔබ ඇකමුදි වුමෙන් ඇයි? ඔහුට සේ වෙනත් කාට හරි විරුද්ධ විමට කරම් අදයක් එතැන නිබුණු නැහැ නේ?”

“බැස්කවිල් පවුලේ සොජොස්-ල් මන්දිරයේ පදිංචියට එනවට අධිකා හරි කැමතියි. ඒ-මොකක් එහෙම එන අය, විල්පුව අවට රේවන්වෙන දුර්පතාන්ත් පිහිටුවක් ටෙන නිසා. සර හෙන්ටිට මේ පලාත අයේ අරදාල යාමට හිමතනා යම්ක්, මෙහෙන් හියවුණා හියල අධිය දුනාගන්නොයා? එහෙම වුළුණාන් ඔහු මා එක්ක තදින්ම සේන්නි ගනිමි. ඔහෙන් දැන් මෙහෙන් ඉටුවෙන්න මින ප්‍රාථ්‍යාම ම. ඉටුකරලයි

වයෝගලීල් රුදුරු මිල්ල

නියයන්නෙ. කට්ට හිසිම තැදුයක ඇතු කියන්නෙ නෑ. ම. ඉක්මනින් ආපසු යන්න ඕනෑ. රූපයට මාව දකින්න ඉහාලැබුණේයි, ම. ඔබව හමුවෙන්න ආමට අයි කියල, මහුමේ විශේ පැකයක් ඇතිවේ. රූපයන්ම ම. යන්නාම්. ආයුබොට්ටන්!"

රූපයට ආපසු භාරි දිව ගිය ඇය, මේනිනු කිහිපයකදී පර්වත අතර නොලෙනි යියාය. කිසිවික් හරිහැටි මෙරුම් නොලෙන සිංහ පිරිණු විය ඇතිව මම ආපසු බැඳ්ද්‍යවිල් ඇඳුරු දෙකට පා නැඹුවෙමි.





අවවැනි පරිවිශේදය

ලොක්කර වොටිස්කෝ තුළමුවැනි වාර්තාව

මෙතැන් සිට මා මෙත් කරාන්ත්ප්‍රංශමධ්‍ය අවසන්නේ වෙනස් ආකෘතියකටයි. දැන් මා ඉදිරිපිට ඇත්තේ පරිලාභ හෝමිස් මහතා වෙන මටිසින්ම යවහා ලද ලිපි හා වාර්තා නිහිපයකි. ඉන් එකක එක පිටුවක් පමණක් තැනිවී ගොසිනි. ආනෙක් සියල්ල මා ලිපු ආකෘතියන්ම ඇත. මා මෙශෙලස එය ඉදිරිපත් කරන්නේ, මෙත් මෙකයෙන් ප්‍රචණනවාට විඩා මෙශෙලස සිම නිවැරදි බැවිනි. විළුව ප්‍රාදේශීය ප්‍රාජ්‍ය බෙදාරහක සිද්ධිත්, ඒ ගැන මෙය සින් ඇතිවූ භැඳීම් සහ සැක සංකා මේරිංග් සඳහන්ව ඇත.

එක්කන්කිර 13 වැනිදා
බැස්කට්ල් මදුපේදිය

මා ඩිනවත් හෝමිස්,

මටිසින් මිටපෙර ඔබ වෙන එවත ලද ලිපි හා විදුලිප්‍රව්‍ය සියල්ල සියවා, මේ දක්වා අනාරකුරුවලින් ඔබ දැනුම්වත් වේ ඇතැයි මම වියවාස කරමි. දෙවියන් විසින් ද අම්තක කර ඇතැයි සිංහන ලෝකයේ මම කොළඹ් මැනා මැහාදින් වටහා ගත හැකිවේ. එහි රුමිල්ලෙන්ම පමණකි. එංගලන්තරයේ ඇති තාවක සිංහලාරයෙන්

බැහැර වි, ඔබ ප්‍රාග් උරේනිභායිකාලීනිසුන් අතරට පැමිණ ඇතැයි මෙට සිංහැනු තොළුමානයි. මෙහි ඇවිද් යදි ඔබට දකින්නට ලැබේයෙන්, මේ අවසාන වි ගිය මිනිසුන් ගේ නිවාසවල තටුන් හා සොජාන්ය. මුඩුන්ගේ ආගමික සිද්ධිස්ථාන යයි සැලුමෙකන වියාල ගේකැඳුදු, ශ්‍රීමිපත් කුද බැවුම් තැනින් තැන දක්නට ලැබේ. කන්දද හා බැවුම් තැනින් තැන, අප් පැහැනි ගේකැඳු හා ගේදූහා පිහිටා ඇති බැවි මම සැදුහාස් පාලම්, සිරුර ලෙසම විභින් වැසුදු, සත්ත්ව් සමක් ගැඳුයා ආදිවායියෙකු, ග්‍රෑශ්‍යාච්‍යාවකින් එකියට බහියාගෙන එනු දුමුවාහාය්, මෙට ඇමක් සිංහැනු ඇත්ද? ඩියුණු ගේපැතුරක් සවිකුල ගේකුලයා හා දුන්නාත් ඇතින් ගෙන, මූ මෙ ඉදිරියට පිවිසෙනු තොළුමානුනයි. මෙට එහි සිටිමට වඩා ඒ වනවාටියා එහි සිටිම ස්වභාවිකායයි, ඉටට සිකුණුනාය් එය පුදුමයක් තොළටි. මෙහි පොලොව සැස්ක් එකක් යයි මම තොළිතාම්. පුදුමය නම් ජිවත්මේ සැදුහා එවැනි ප්‍රශ්නයෙක් මුවුන් පියින් තොරු ගනු ලැබේය. මම පුරාවිද්‍යාභාෂ්‍යයෙකු තොළටි. එහෙත් මුවුන් වියාල සංඛ්‍යාච්‍යාවක් මේ පෙනෙදෙස් රේඛන් තු බවට සුයුත් භාවුම් ඇති.

කොළස් වෙතක් මෙට ආ මෙහි තුළු පුදු ප්‍රාග් තොළුනම්. මේ කාරණාවල හිසිදු සම්බන්ධියක් තැන. අත්‍යව්‍යුත්පාදිත්‍යීක කරුණු පමණක් සිහාට ගෙන, අනෙකුට් බැහැර කරක මෙට, එම කරුණු නීරස ප්‍රශ්නවාය් පුදුමයක් තොළටි. ආටීවිදා ඉර වටා යනවා ද, තැනිනාම් ඉර, පාටීවිය වටා යනවා ද යන්න මෙට වැදගත් තැනැයි මෙට පැවසු ඇතුරු මට තවමක් එකකා ඇති. එබැවින් සර මහන් බැජ්කටිල්ට අදාළ කාරණා ගැන සඳහන්කිරීමට මට ඉඩ දෙන්න.

රසුවිය දින හිනිපය ඇළ මා මෙට විජ්‍යතාවක් තොළටිවේ, මෙට එවිමට කරම් වැදගත් කරුණක් තොළිවුණු නිසයි. මිලයට එක්තරා පුදුමාකාර යමක් සිදුවිය. රසුවිම්මූ ඔවුන් ගැන හියන්නම්. නැමින් එට පෙර මෙහි පාවතින තත්ත්වය ගැන මෙට දැනුම්වන් කරන්නම්.

මෙහින් එකක් නම්, මෙහෙක් මෙට තොරතුරු තොකියු, සිරගෙදරින් පැහැගාස් විල්පුලුව් ඇයටි සිටිනා සිරකරුවා ගැනයි. මූ මේ පළාතෙන් ඉවත්සේ කොළස්ට හෝ පැහැගාස් ඇතැයි සිනිමට තරම් සාක්ෂි ඇති. එය එළස් නම මෙහි පදිංචිකරුවන්ට එය ලෙසු සැනිමකට කරුණකි. මූ සිරගෙදරින් පැහැගාස් දැන් දෙසකියක් ගනවී ඇති. එම කාලය බැඳී සියිලවිකුට මූ දකින්නට ලැබේ තැන; මූ ගැන හිසිදු තොරතුරක් අයන්නට විස්

ලැබී තැක. මේ මුද කාලුයම එහු විශ්ලේෂණ සැයටි සිටියා කියා සිතෙන්න අමරුදි ආදේශීයිත්තේ ගල්කාජු හා ගල්පාජු විලින් තැනුණු ඇටපුම් ඇති නිසා, අපරාධකාරයාට සැයටි සිටිම නම් ප්‍රස්නයක් වින්නේ තැහැ. එහෙත් විශ්ලේෂණ ගැඹුමසන බැව්තවෙකු මරා ලස්කර ගත්තෙන් මිය, මුළුට කාමට යම්ක් ලබා ගැනීමට නම් කියිම ප්‍රායෝග් තැහැ. ඒ නිසා මුළු මේ පෙලදියින් ඉටුයාවේ යොය් ඇතැයි කටුරුන් සිතෙනවා; එබැවින් මේ ප්‍රායෝග් ඇඟාවින්ට සැනැයිල්ලේ නිදත්තට ප්‍රථම්වන් ඇති.

මේ ගෙදර නම් සවි යක්තිය ඇති සිටිම හකර දදනෙක් සිටිනවා. අපට යම් තරමකට ගෝ ආරක්ෂාව සඳහා යන භැංකියි, තැවුන් ස්වේච්ඡල්වන්ලා ගැන මූක් වෛද්‍ය මෙත් සිලේස් කැලුසීමක් ඇති ඔවුනවා. මටුන් පදිංචි, උදුලිවට ක්‍රායුවින් එන්න බැරි තරම සැකපුම් ගණනක් දුරින්, ස්වේච්ඡල්වන් හා එහු යෝගී උසාහායුරියට අමතරව එහි සිටින්නේ, වයස්ගත ස්වේච්ඡල්වන් අත්ත දේවිකාවක පමණයි. ස්වේච්ඡල්වන් වුණක් පිරුවර සවි යක්තියක් ඇති කෙනෙකු තොළවයි. නොවීනිල් මිනිමරුවා වැනි අයානාක අපරාධකාරයෙකු ගෙට ඇතුළුවෙනුයේ, ස්වේච්ඡල්වන්ලාප් කරකියා නැතුහුණි දදයක් තැහැ. මේක ගැන සර හෙත්තිට සහ මට තාල්පතා වුණා; අපි ඒ ගැන ආකෘතිය කළා. එහි රාජියා ගතකිරීම සැදුනා ඇඟිල්-ඡ්‍රැන්ඩ් පරිභාශා එවිමට අපි යෝජනා කළා. එහෙත් ස්වේච්ඡල්වන් එට කොළඹමටවත් කැමුණි පුළුන් තැහැ.

මිළයට මා කියන්නේ අමේ සිනමිනා විංගාධිපති - සර හෙත්ති ගැන ආර්ථියක්. ඒ මුළු අභ්‍යන්තර-අසල්වායියා ගැන උනාන්දුවක් දක්වන්න පටන්ගෙන ඇති බව, ඇය සිත් ආකර්ෂණය කරන පෙනුමක් ඇති, ගෙෂන තුරුණායක්. සර හෙත්ති වැනි ක්‍රියාකාලී කරුණයෙකුගේ හිත මේ පාල් ප්‍රාග්‍රැන්ඩ් ඇඟ වෙත ඇදී යම් ප්‍රායෝග් අනාවයි. සියිදු හැනීමකින් තකාර බ්‍රැක් පෙනෙන අැමේ පොහොසා ස්වේච්ඡල්වන් විංගාධිපති විංගාධි ඇතෙන් ස්වේච්ඡල්වන් වෙතයි. මට නම් සිතෙන්නේ ඇඟයේ හිඳුවන්නේ, උණ කළායික රටවල කාන්තාවනාට සිලේනා, පසාදුරු රුමක් බිවියි.

ස්වේච්ඡල්වන් සියිදු හැනීමක් නැති කෙනෙකු යයි මා කලින් සිවත්, එය එතරම් නිවාරදි තැහැ. මුළුත් තම සිලේ ඇතිවූ දැඩි හැඟීම් යටුපත් කරගත් ආකෘතිය මට දකින්නට ලැබුණා. ඇයගේ සිඩුම් පැහුම් හැමදදයක්ම පාලනය වින්නේ, මුළුගේ සිතැයි අනුව

වටට කිසිම සැකයක් නෑ. ඒ මොකදා ආයගේ මුළුවන් යම්ක් කියවෙන හැම විටකම ඇගේ හැඳිම මා දුටුවා. ඒ වෙලාවලදී ඇය දිහින් දිගෝම මූළු දිහාවට ගොන් ගොමු කළා. ඒක හරියට ඇය කියන හැම දෙකටම මූළුගෙන් අනුමැතිය අලේස්ජා කරනවා වියේ. මං විශ්වාස කරනවා මූළු ඇයට කාරුණිකව සළකනවා ඇති කියලා. මූළුගේ අදානත් දිලිසේන්ත්‍ර අනුකම්පා විරහිත බවකින් කියායි මට හිමන්තේන්. මූළුගේ කිහින් දෙදානාල්වය යේ ඇත්තේ සැරපරුණ බවක්. ගොජාමවුණ් මට හිමනාවා-ඡෙස්මිස්. ස්ටේපල්ටන් කියන්තේ මටට අධ්‍යායනය සර්ජන් ගොඳුවීමියක් කියලා.

එදා අර පළමුවැනි ද්‍රව්‍යය මූළු බැජ්කට්‌ල් මනදිරයට ආවා. රෙලයට පහුවාද උදෙසුම් එස්කෘතු තැනාකට අප කැදාවාගෙන තියා. ඒ නමයි බැජ්කට්‌ල් ප්‍රාථමික ගාරය-සාරුණුණ තැන ලෙස සැලකන, කුරිරු තියුණෝ බැජ්කට්‌ල් මරණයට, පත්‍රු තැනා. එතැනට ලුයාවීමට අපට හැකිවූන් විල්පුව හරහා සැකකුම් කිපයක් ගමන් කිරීමෙන් පසු එතැන තිබුණු තැංකාල පෙනු නිසාම, මෙවැනි කත්තදුරයක් ගොඩ නැගුණු වෙන්නාත් පුරුවන්. එය නිමිනා බිමක පිහිටි කණවීම කවිත්. පුදු පුරන් තැංකාල නැත්තේ හැඳිනීවන පැලැටිය එහි තැනින් තැන දක්නට ලැබුණා. මූලිකිමු පිම සැදී තිබුණ් අදානකමෙන් පිහිටි විශාල ගල්කුර දෙකකට මැදිවෙලා. ඒ තණවීමෙහි මැදින්ම තිබුණා, මුද්‍රා මෙවි ගොස මුවහත්වී තිබු විශාල ගල් කෘෂි දෙකක්. රේවා දරුණනය වුවන් විශාල, එමන්ම රුදුරු සම්බන්ධ දැන දෙකක් වියේ. ඒ පුද්‍රාණ බැඳුනක සිදුවීමේ කර තිබු විස්තරයට, මෙතැන දරුණනය භැම අතින්ම ගැලපුණා.

මෙම පාඨ ගැන සර හෙනටි ඕනෑම උනන්දුවක් දැක්වුවා. සාමාන්‍ය මිනිසුන්ගේ කටයුතුවලට බල්පෑම් එල්ල තුරන්න, භූතයනට අවනාර විලට පුරුවන්ද කියන-එකයි, සර්-ඡෙනරිල් ප්‍රශ්නය වුවන්. ස්ටේපල්ටන් එවැනි අදයක වියවාය කුරනවාද තියා සර හෙනටි රිමසුවා. ඒ ගැන ස්ටේපල්ටන්-පිලිචුරු දක්නේ ගොජාම සැහැල්පු ආකාරයට. නාමුන්-සිඹු-දන්නා, විශ්වාස කළ හැම දෙයක්ම අපට කිවිලේ නැහැ තියා මට හිමනාවා, මෙම ගැන සර හෙනටි කිපවාරයක්ම ප්‍රශ්න කළා. නාමුන් ස්ටේපල්ටන් පිලිචුරු දීමෙද පෙරයස්සම වුණා, සර හෙනටි ණූටට පත්වන ගමක කිමට ස්ටේපල්ටන් අකමැනි වුණා වෙන්කෙන් පිළියෙන්. මෙයට සමාන කවත් සිදුවීම්

ගැනත් මහු අප සමය යිට්වා, එකීයුත්තේ කටුරුන් අතින් හෝ සිදුවුම් අපරාධ නිසා, එම පැවැත්වලට පසු පරමිපරාවලට මුහුණ දීමට සිදුවුම් මධ්‍යජ්‍යාකා ඉරෙනු ඇතා. අන්තිමෙදී අපට හිතුල්ගේ මහු විශ්වාස කරන්නෙක්, මොයුමේ මේ තළාක් අනෙක් මිනිස්සු විශ්වාස කරන දෙයකාම් බවයි.

අපසු එන ගම්හනීදී දහවල්-ආකාරය සඳහා අපි මෙරිපිට නිවසට ගියා. සර හෙන්ටිට ජ්‍යෙවිපල්ටින් මෙහෙවිය මුළුවරට දැන හඳුනාගන්න ලැබුමෙන් රේ අවස්ථාවේදියි. ආය දකින්න ලැබුම් මොහොත්ම, සර හෙන්ටිට් සිතා ඇඟ වෙශරහි තදින්ම ආකර්ෂණය වුම් බව ඔවුන් පැහැදිලිවම පෙනුණු. ඇයගේ හිමෙන් මහු ගැන එමහම හැඳිම්ක් පහසුවුම් බවට මට කිසිම සැකයක් නෑ. අපි ආපසු බැස්කට්ල් මැදුරට ආවේ ඇවිදගෙන, රේ එන අතරදී මහු නැවත නැවතක් ආය ගැන සඳහන්කාලු. එදු ඉදෑන් රේ සහස්දරයා හෝ සහස්දරිය අපර දකින්න තෝළැබුම් ද්‍රව්‍යක් නැති තරමයි. අද රට කැමටව මවුන් මෙහි එනිවා-කුබන සහිතයේ මවුන්ගේ නිවෙස් අප සඳහා කැම පිළියෙළ වන බව මට අනෙන්න ලැබුණු.

මෙ යුවිල අතර විමානයක් සිදුවුමෙනෑදී රේක ජ්‍යෙවිපල්ටන්ට යහාතක්. රේ නිසා මහු එය සංඛ්‍යාවින් හාරුගනීම් කියල සෙහෙනුව හිමෙන්න පුරුවනි. නමුන් සර හෙන්ටිට්-ඇඹුලු අවධානයක් යොමු කළ භැම විභාවකළ, ජ්‍යෙවිපල්ටන්ගේ මුහුණයේ දිස්වුන් දැඩි අකමැත්තක්. එය මං කිහිපාරයක්ම දුටුවා. මහු තමන්ගේ සංසාධායුරියට තදින් ආදරය කරන බවට පැක නෑ. ආය විවාහ වෙලා ගෙදරින් පිටි තිශ්‍යාත් මහුව, මෙරිපිට නිවෙස් තනිවෙලා ගෙවන්න චෙන්නේ, පාරේවන් පිරුම් සුදකලා එවිතයක්. රේ වුණන් මෙවැනි උගත් ධිනාවන් ව-ඡායාධිපත්‍රයකුගේ අතැහැනිමට, ජ්‍යෙවිපල්ටන් නෑ. ගිට ඉඩ තොදුන්නාත් රේකත් දැඩි ආත්මාරාක්ෂණිකමක්, තුරුණ යුවිල අංකුර ඇතිවූ දැන හැඳුනුම්කම ආදරයක් බවට පෙරලිමට, මහු ඉඩ තොදුන්නා බවත් මට සහිකයි. මවුන් දෙදෙනාට තනිව එකීනෙකා මුණ ගැහීමට නම්, ජ්‍යෙවිපල්ටන්ගේ සොහොමවත් ඉඩත් ලැබෙන්නේ නෑ. මහු රේ සඳහා පියවරයක් ආකාරය මං කිහිපාරයයක්ම නිරික්ෂණය කළා.

සර හෙන්ටිට කිසිවිටකය් තනිවීම ගෙදරින් පිටිවීමට ඉඩ තොදුය යුතු බවට ඔබ මට කියෝගයක් දැන්නා. මෙ දක්වා නම් මම එය අකුරටම පිළිපැදු ශොහොම වුණන් අපට මුහුණ දෙන්න වෙලා තිබෙන ප්‍රශ්නවලට ප්‍රෝම සම්බන්ධයකුත් එකතුවුමෙන්

චිකුත් උග්‍ර විල්ල



“හඳයට ඇශ්‍රී අධික විවාහ නිසාත්, හිමියනුත්
මෙහි මැරි වැළුණා”

ප්‍රයෙන තවත් සංකීර්ණ ලේඛනවා. කුඩා නියයේ අකුරවම පිළිපැදිමට යාමෙන් මගේ ජනප්‍රියත්වයට ද භාණි පැමිණෙනවා සිභුරුයි.

පුහු පිය ද්‍රව්‍යක - හරියටම සිංහවා තම හිය මූහ්දපතින්ද දොස්තර මෙට්ටිමර අප එක්කා ද්‍රව්‍ය කැමුව ආවා. මුහු ලෙස්චිවුන් ප්‍රමද්‍යෙල් පැරණි සොංහාන් බිමික කැණිම් කටයුතු කරලා. ඇතිදී ප්‍රාග් උරිනිභායිකයෙකුගේ ප්‍රියෝකවලත් හමුවෙලා. මෙට්ටිමර සිරින්නේ ඒ ගැන හරි සැකුවෙන්. එක් අරමුණකටම හිඹ ගොමු කරගෙන ඉතා ආයාවෙන් තුවැපුතු කරන මෙහෙම ගක්නාස් මට කටවදාවත් හමුවෙලා තැව.

මින ටෙලාවකට පස්සේ ස්ථෙටෝ ස්ථෙටෝප්ල්ටින්ලාන් අපේ තිව්සට ආවා. සර වාල්ස්ජල් මරණය විශ්වරාත්‍රියයි, සිදුවිම් වුණු ආකාරය හරියටම දැනගන්නා, සර හෙතුවිට දුවුමනා තී නිබුණා. කරුණාවනින් දොස්තර මහත්මයා සර හෙතුවිම් ඉල්ලිමට එකාය වුණා. ඒ අනුව දෙපාය යුත් වැඩිහුණු සක්මලත් මංකඩිට මෙට්ටිමර අප කැදවාගෙන මියා. සක්මලන සඳහා මෙයුදායෙන් ඒ දැනුහා පරිය ඉතා දිගු එකක්, ඉතා ඉහළට විශිදුණු යුතු ගස් පේෂී දෙකක් දෙනැත්තෙන්. පොලොලේ සිට සැහෙන තරම් උසට ඩිජ්නි අදාළක් ම්‍රුදු තිබුණ්, කර්පාද කරන ලද මල් දෙවුටක්. සක්මලයුම් මිලියන් දෙපැත්තෙන්ම කණෝකාල වැඩි බිමිනිරය බැඳින් තිබුණා. එම් ඇත ගක්ලවීරේ නිබුණේ අඛලන් වී ගරා වැශ්වැනු ඩිම්හාන මෙන්ඩිපායක්. සක්මන් මෙව දිගේ භායයක් දුර මියාම, විල්ප්‍රව දෙසටට පිවිසිය ගැඹු ගෙවීවුව. අදුලකින් වසා තිබු එම ලැයි පරිවරින් යැයු යැයු පැහැඳි එකක්. එතාන තමයි සර වාල්ස්ජ ප්‍රාග්ධාවුවෙන් අර වැටි නිබුණ්, එතානින් එහා පැත්තට තිබෙන්නේ ප්‍රාග්ධාවි විශිදුණු විල්ප්‍රව. සිදුයිය වුණ් මේ ආකාරයටයි කියලා, උපකුල්පන මිගින් මිත ඉදිරිපත් කළ සිද්ධාන්තය මට මත්තුවුණා. එය සිශ්ච්‍යක් ලෙස මනාස් සිභුවම් කරගන්න මං උත්සාහ කළා.

වියසක සර වාල්ස්ජ ගෙවුවුව ලෙස සිව්‍යාහන විල්ප්‍රව දියා බලාගෙන ඉන්න ඇති. ඒ හරහා මෙහෙයෙන් තුමන් දෙසට දිව ආ යම්ක් මහුව දැකින්න ලැබෙන්න ඇති. එය ඇමක්ද කියාහරි හැරී දුවුවාම, සිනියෙන් මහුගේ සිංහ වික්‍රේටවන්න ඇති. එළඟට මහු ආපහු හැරී මානානවත්වාම දිවීවේ අප්‍රමාණ හයකින්. මහුගේ හඳුයට ඇතිනිවු අධික විඩාව තිස්සායි සිංහ්‍යයනුවා මහු මැරි වැශ්වා. මහු පැන දිවී ඒ

දිග ගෙකාකුල උමගක් එහි තුනු අපි දුටුවා. මූල්‍ය හයුවුණේ කුමකටද? විල්පුලේ ගැටුසෙන බැටුවෙන් බලාගත්තා මුර බල්ලකුටද? එහෙමත් නැත්තාම් තිහෙයු එහෙක් විහිඹාතු, විශාල, කර පැහැකි බෙදා අවකාරකටදී මෙක යම් දුද්ගලයකුගේ මෙහෙයුවේමත් සිදුවූ දෙයක්ද? පුපරිස්සාකාරී බැලුමක් හිඛෙන සුදුමැලි සේවකයා බැරිමෙන් මූල්‍ය කිහි දෙයට විඩා යමක් දත්තවාද? හැම දෙයක්ම අදුරුමි. නොඅුතුදිලියි. නැමුත් භැමටිවකම වෙශ මෙවැනි දෙයක් පිටුපස වැටි තියෙන්නේ. අභ්‍යාධියක අත්තිකාර සෙවකාලේක්.

මිය වාරයේ ඔබට ගියවාට පසු අපේක් අසල්වායියක් මට හමුවුණා. ඒ ලාභවාරුහෙන් කිවිලඟ් පදිංචි ගෝන්ස්ලන්ඩ් මහතා. මෙම නිවිස ආත්තංශ බැංශකාරීල මූදුරු හැකැක්ම හතරක් පමණ දකුණුණෙන්. රතු මූල්‍යක් භා පුදු තෙන්වැටුවයක් ඇති මූල්‍ය වියස්ගත කෙනෙක්. ඒ විශේෂ ඉක්මන් ස්ක්‍රේන්කාරුයක්. මූල්‍ය ව්‍යාහා නිනියට සා නිනිමය කටයුතුවලට, ලොකු තුමැත්තක් දක්වන පුද්ගලයක්. අමතාක් අය සම්ග තැබූ තියෙන්නා ජාලාකු මුදලක් වැය කළ කෙනෙක්. මූල්‍ය නිනිමය සටන්වල මෙනෙනුම් මෙනෙනු පාදනාලු. එබැවින් ප්‍රෝනායක මිනාම පැත්තාක් භාරතන්හා පූදු දැනුම්. ඒ නිසා විනෙන්දාය කදාහා මූල්‍ය විශාල මුදලක් වියදම් කළ එක්ස් පුදුමෙක් නා.

විශේෂ මූල්‍ය යම් ඇති පාරක් විභා දමා, හැකි නම් මූල්‍යට විරුද්ධව තැබූ දමන මෙන් ගම් සහාවට අයියෙකු කරනවා. කව්ත් විශේෂ මූල්‍ය කාරුගේ හෝ වැටි කඩුලු බිඳු දමා, පුරාණයේ සිටම එනැන පාරක් තිබුණු බව පටිඬා, අයිනිකරු සම්ග තැබූ මගට බෙඩනවා. මෙතන අයිනිවායිකම් ගැන මූල්‍ය මෙහාද නිනිමය දැනුමක් හිඛෙනවා. මූල්‍ය එය යොදාගන්නේ විශේෂ මාමිලායින්ට පක්ෂව සටන් කිරීමට; විශේෂ විරුද්ධව සටන් කිරීමට. ගැනීසා ගැරුණවක් ගම්වායින් විශේෂ එයෙකු නාගමින් මූල්‍ය කළර තබාගෙනු යන අතර, විශේෂ මූල්‍යගේ හැඩිරුවට පමියෙකු යාථා-ප්‍රක්ෂේපනවා. ඇතාවමත් මූල්‍ය පැවැලි සිරින තැබූ ගණන භත්තස්සු. මූල්‍ය යුතු ඉතිරි දිනයක් බොහෝවිට ඒවාට වැයවෙන්න පුරුවින්. ඒ නිසා මූල්‍යගේ භාන්තම විදි අනාගතයේදී අසරක් තාන්ත්වයකට මැලැන්නාක් පුරුවිනි.

මෙ නිනිමය පටනුවිලි අදුරුණාම, මූල්‍ය කාරුණික ග්‍රැව්‍යාවයක් ඇති ප්‍රයමනාප කෙනෙක්. එබැවිට විශේෂයන්ම මෙක් කළානා,

අමඡ අසල්වායින් ගැනාවැඩි අවධාරණයක් යොමු ලකාව, පොරතුරු දත්ත වන ලෙස. ඒ නිසායි ම. ගේන්ස්ලන්ඩ් ගැන සඳහන් කළේ. මේ දිනවල නම් මූල්‍ය ගෙවයෙන්නේ පුද්ගලිකාර කටයුත්කා. ආයුතික කාරකා විද්‍යාංශයෙහු වන මූල්‍ය ලෘ, ඉකාම අන්තරී දුරෝග්‍යයක් හිඛෙනවා. මූල්‍ය එය සංඝරගෙන ඉන්නන් ගෙයර වහුල්. මූල්‍ය මේ දිනවල දුරෝග්‍යය යොමුකාරුන්නේ විශ්වාස දෙසටයි. පැනගිය අපරාධකාරයා දැකගැනීමේ පුද්ගලිකාන් ද්‍රව්‍ය පුරාම, මූල්‍ය කාලය ගෙකරනවාදු. මූල්‍ය මේම කටයුතුවට තම්බැන්ස් යොමු යොදාවනවා නම් ඒක කාටය් භෞද්‍යි. නමුත් මූල්‍ය දෙන්නය මෙට්‍රිමරට විරුද්ධව නැඩු දමන්න බලාපාඨරාන්ත්‍ර වෙනා බෙවත් කට කානා හිඛෙනවා. ඒ දෙන්නය මෙට්‍රිමර උග්‍රාධිවුත් සොහොන්වීම භාරා, නියෝගිතික් හිඛෙබලක් භෞද්‍යාංශීව ගැන. ඒ පැදැළු දෙන්නය මෙට්‍රිමර මියගිය පුද්ගලයාගේ ලෙසම ආයිතාගෙන් අභ්‍යර අරගෙන නැහැලු! අමඡ ජීවිතවල ඒකාකාරී බව නැගිනෙකුට, ඔම් භාස්‍යයක් ගෙනැනීමට ගේන්ස්ලන්ඩ්නේ පිහිටුව ලැබේනවා.

පැනගිය අපරාධකාරයා ගැනා, එකට මැදුරට ගේන්ස්ලන්ඩ් ගැන, ඒවිපල්ට්‍රින්ලා ගැන භාෂිත දෙන්නය මෙට්‍රිමර ඇඟිලර ඇඟිලරම පොරතුරු ම. මිටට ඉදිරිපත් කළා. මිලුහැර ඉකාම වැදගත් කාරණවක් සිමට මට ඉඩ දෙන්න. ඒ බැරිමෙන්ලා ගැනු තවත් පොරතුරු විශ්වාසයන්ම රියෝ රියෝ අප මූල්‍ය දුන් විශ්වාස අන්දුකිමක ගැන.

මුහුණ්ම අර විදුලිපුවත් ගැන. බැරිමෙන් භැබිවින්ම බැඳෙකවිල් මැදුරට සිටිද යන්න දැනගැනීමට ඔබ එම මූල්‍ය විදුලිපුවතට අදාළව, තැපැල් මහතාගෙන් ලැකුණු යාක්ෂණන් නම්, කාරණය නියවිතව කොයි පැත්තාකට වත් සෙලිකර ගැනීමට බැරිවූණා. ඒ ගැන දැනටත් මිං පැහැදිලි කළා මෙට මහකා ඇති. අමඡ ඒ පරිශ්‍යාව සාර්ථක ඔනාවුණු බව ම. සර හෙන්ට් සමාජ කාංශකා. මූල්‍ය සුපුරුදු විධිය ඔව්න්න ඇති, සර හෙන්ට් වහාම බැඳෙමෙන් කැඳවිටා. විදුලිපුවත මූල්‍යයේ අතටම ලැබුවක්ද කියල සර හෙන්ට් ප්‍රය්‍යනා කළා. බැරිමෙන් සිවිල්වී එය මූල්‍යයේ අතටම ලැකුණු බවයි.

“විදුලි පුවත ගෙනා ආ ලමයා ඒක මෙට අතටම දුන්නාද?” සර හෙන්ට් විමසුවා.

පුදුමයට පත්වුණු බැඳෙමෙන් මද ජීවිතාවක් කළුපනා කළා. “නැහැ මහය්මයා”, මූල්‍ය සිවිලා. “ඒ විව්‍යාලෙ ම. සිටියේ සොල්දරය උඩ ගබඩාකාමරණයි, විරිද එය උඩ ගෙනැන් දුන්නා”

“රයට පිළිතුරු ලියා දුන්නේ නොමදු?”

“නෑ. ලියන්න මිනා අදය මේ බෙරිදා කිවිවා. ඇයයි පහළට මිනින් රය බෙරිවේ”

ඒ ගැන බැරිමත්තේ සිංස් කුඩාලක් ඇතිවෙන්න ඇති. එදා හැන්දාවේ මුළුම අප හමුවට ඇවිත් මේ ගැන කරා කළා.

“විදුලි ප්‍රවිත ගැන ඔබගුණාලම කරමි/ප්‍රයෝග කළේ ඇයි කියල, මට ගෝරුම ගන්න අමාරුයි, මූලි අප ගැන ආබා ඇති වියවාසය කාවිවෙන යම්ස්, අංස් මිනින් විදුවෙලා තියෙන්විදා?”

“නෑ නෑ. එහෙම අයයක් විදුවෙලා නෑ බැරිමේ. මට දැනගන්න උවිමනා වුණේ, විදුලිප්‍රවිත් හාරදීම හරිහාරී තකරුණාද කියල”

මේ ප්‍රශ්න කිරීම් නියාමකරිතමත් සිං වේදනාවට පත්වී ඇති සැවියක් පෙනුණා. ඉවුම්පියිඩ්විසුයක් නැති බව පෙන්වීමට, සර් හෙන්ටිට පුරු පරිභාෂ්‍යයක් කරන්න පිදුවුණු.

“මම ඇමරිකාවෙන් ගෙනා ඇදුම පැලුදුම රායියක්ම තිබෙනවා. රේවා අදුක් වුණාස් සම්හායක් මට කිරීමි රේවා ඔබට දෙන්නාද බැරිමේ?”

“මබුමාට ඇතුළුයි”

සර හෙන්ටි වෙනුවෙන් ලැබානායිදී (ලුණු) ඇදුම කටිවල, මේ වෙනාවිට මුළුව ලැබී ඇති නිසා, එයෙළුණායුත් වුණෝ නැහැ.

බැරිමේ මහත්මියක් අමුණු විරිත්‍යයක්. ඇය ප්‍රමාණයෙන් කරඟාරු ඉහා තිහු කාන්තාවක්. ඒ විශේෂ ඇය ඉහා කිලාවාර ලෙස හැඳිරෙන පැනාත්තියක්. සිංක් ඇතිවෙතු ආභ්‍යන්තරික් මේ විදියට කම්පනායට පත්වෙන වෙනත් සෙනෙනාඩු මේ මිට සෙර දැකාල නෑ. එදා රාජ්‍යයේ ඇය වැළපුණු ආකාරය මට අස්ථිනාට ලුණුණු බව ඔබට දැන්වා ඇති. ඇගේ දෙනාත්වල කදුරු සිලුණු භුරී, රට පසුවක් නොයෙක් අවස්ථාවලදී මා දුනුවා. ගම්කිසි ජෛනුවක් නිසා ඇය සොවින් තැවෙන බව මට නම් හොඳවම ඕනෑම තියුවායි. ඇය හැඳුන්වූ විරුද්‍යක් සම්බන්ධියෙන්, ඇගේ හඳු සාක්ෂියෙන් ඇයට ගැලීම්ත් නැත්දායි, මට වෙළාවකට හිඳෙනවා. බැරිමේ පාමත්ස් පේරිදා දරුණු විධියට සලකන කාර්ය පුද්ගලයකුදායි, තවත් විවෙක මට හිඳෙනවා. මේ මිනිසා නම් ඉහාම පුවියෙළ විරිත්‍යයක් කියා මට හැමවිටම සිඹුණා. පොලොම නමුද් රැයේ රාජ්‍ය අප මුහුණ දුන්නේ ප්‍රාස්ථනක අත්දානිමකට. ඒක නිසා, මෙය සිංක් ඇතුළුණු ගැඹුය විඛාක් කිවු වුණා.

එ වූණ් සිතා බැඳුවාම් මෙහෙසුදා කාරණයක් ලෙස හිශෙන්නත් පුරුවනි. මා එතරම තාද ගැඹුරු නින්දකට වැළවන කෙනෙකු නොවන බව ඔබ දැන්නායා. සර ඉහත් ගැනත් නිවිස් අනෙක් අය ගැනත් දැඩි අවධානයක් යොමු කරන්නට පටන්ගත් නිසා වෙන්න ඇති. දැන් මට නින්ද යන්නේ අනෙක් කටයුත් වඩා අඩුවන්. රෝදේ රාඛී පදකර ප්‍රමාණ මගේ කාමරය අසලින් කෙනෙකු ඇවිද සිය අඩි බෙදායට මා ආහැයුණු යා. මා ඇමදන් නැමිව, ඔදාර යන්නාමින් විවාහ තොට එක් බැඳුවා, මට දකින්නට ලැබුවන් කොරිඩිව දිගේ ඉදිරියට ඇවිද සිය කෙනෙකුගේ අදුරු ජායාවක්. ක්‍රීඩයකින් යා කළුසංයින් පැරසි සිටී මුළු පාවහන් දමා සිටියේ නැහැ. මුළුගේ අභ්‍යන්තරේ ඉටුපන්දම්බ් මුළුගේ සිරුරේ භැඩිරුව නම් මට හරිහැරී පෙනුදෙන් නැහැ. නැතින් මුළුගේ උස අනුව මට තිබුණ් මෙ බැරිමෙන් සියලුමි. මුළු චැන් ඇල් ඉතාම සස්ලින්. ඒ සම්ගම එහි නිවුමන්, අනුනට නොමැත්තෙන්න ඇවිද සිය රහස්‍ය බවක්. මුළු ගමන් තුළ ආකාරයෙන් මුළු යමිනිසි රහස් කටයුත්තක් සඳහා යනවාදැයි මෙයේ සිංහ යුතුයක් ඇතිවායා.

මෙම කොරිඩිව දැවයන් එන්නේ, කාලය වටාම දිවන පදුඩුකළයකින් බව මා මටට සියුම් ඇති. මට පෙනෙන තෙක් මානයන් මුළු ඉදිරියට යනාතුරු මිමි මැදින් ඒවා බලා හිටියා. එට පස්දයේ මා මුළුගේ පිටපසසන් හිටියා. මා පදුඩුකළයට පිටිසඳුදී මුළු කොරිඩිව ඇතා සොලුවට අඩි. එතැනින් මුළු කාමරයකට ඇතුළුවෙන් සිටි බැවි මට සියායන භැඳිවායා. ඒ කාමරයේ විවාහ ගෙළරන් ආලුකාය සොරිසියුවට එරිනිසුයා. මෙ කාමර එකක්වන් බෙඩා සිරාදිය සිඩු රේවා නොවයි. ඒ විශේෂ රේවා කුවුරුන් මෙය් පදිංචියට අගන තිබු රේවාක් ඉන්න්වයි. අන්න ඒ කාරණය නිසාමයි මුළුගේ මෙ ගමනා අදුළුත උතුස්වීමෙන් අභ්‍යාලන්කය කොරිඩිවට වැඩි නිවුමන්, කිසිදු අඩුවැවිටිමක් ගෙන් මසලටිමක් නොමැතිව. මම කිසිම බෙදායක් නොනැගෙන එදියට එකාරිඩිවට ඉදිරියට සිඩි. ඔදාර මුල්ලන් එක් බැඳුවා.

ඉටිපන්දම ජන්ලුජයේ විදුරුවට ලා කාරගන බැරිමෙක් සිටියේ විකාශ විකාශවාරී. මට මුළුගේ මුළුගේ දියුණු මෙ එස් පැන්නාක් පමණයි. අත්දකාර විල්පුව දිනාම මුළු තනත් සොමුකරගෙන සිටියේ දැඩි අවධානයකින්. ඒ යම්ස දැන්ම මිල්ලාපාරාත්තුවන් වෙයි. මිනින්දා කිහිපයක්ම මුළු මෙ විදියට බුදාගෙන හිටියා. අන්තිමෙදී මුළුගේ

උගුරුන් කෙදිරිලි හඩක් පිටවූණු, ඒ බලාපොලරාත්තු සහවුණු
නොදැවයිලිමත් බවක් අයටමින්. රේලයට මූළු ඉටිපත්දම නිවා දැමීමා.

එමාහොතෙම මෑ ආරුණු හැරිලු මෙහේ කාමරයට දෙසට ආවා.
රේලයට ඉක්මනින්ම මට ඇඟුණා මූළු ආපසු ගිය අඩි ගෙදය. එට
සැහැන වෙශ්‍යාලීවකට එස්ටස් මට ඇඟුණා ගෙදයයි. එතකාට මං
හිටිලද් අඩි නින්දේ. ඒ ශබ්දය ගෙදර ග්‍යුවුණ් හරි කැනක ලදුර
අදුනක යනුරු කරනුමිණු ගෙදා, නැමුණ් රේ ගෙදය ආවේ හරියටම
ඇකාභෙන්ද? එක කියන්න මට භැඳීයාවක්-නැ. මේවායින් අදහස
වෙන්නේ මොකක්ද කියන එකත්, එට ගෝරුම් කරන්න අමාරුයි.
සොහොම් නැවත මේ ගෙයකාභුල මින්දිරයේ මොකන් හරි රහස්‍යයන්
කටයුත්තක් සිදුවෙමින් එහින්වා. එක මොකක්ද කියන එක අද
හෙට බැරිවුණෙන්, රඟුක් හරි අඩි තොයා ගන්නටා. මේවා ම්
ගෝරුම් කරන්නේ තොයී විදියටද කියන එක ම් ඔබට කියන්නේ
නැ. ඒ මොකක් මට මට කියා මිශ්‍යන්නේ කරුණු පමණක් ඉදිරිපත්
කරන්න කියලා.

අද උදේ මම සර් ගෙනුරී සුම්භු දිගු කන්ඩාහක යෙදුණා. රිඛේ රේ
මං කළ නිරික්ෂණය ගැනායි මා මූලුට කිරීම්වි. ඒ අනුව අද රාශ්‍යයට
යම් ආකාරයක පරික්ෂණයක යෙදීම්පිළිඳී. සැලුපුම් කරගන්නා, මේ
වෙශ්‍යාලීවේ ඒ ගැන වැඩිදුර යමක් කියන්න ම් උක්සාන කරන්නේ
නැ. නැවත එය නිසා මෙහේ මිලය එශ්‍යකාව විඩායේ සිර්ගන්නා පුළු
රිකන් වෙටි.



නව වැකි පරීච්ඡේදය ආස්ථා වොට්ස් සෑප්ලි දෙවිජේ වාර්තාව

විශ්ලේෂණ ආමැල්කාධික්

අක්‍රූහකර 15 වැනිදා
බුද්ධිවිල් මන්දිරයේ දි ය.

මා මෙති ආ මූල් ද්‍රව්‍යවලු-ක්‍රේතාන තොරතුරු මෙට සැපයීමට
මට භැඳීවුමෙන් තැහැ. ඒ අනිමි බුද්ධාලයට ද සරිලන සේ. දැන් මට
වැඩි කටයුතු ගොඩිගි රේවාලයේ සෙද් සිටිනවා. බැරිමෝ පාර
කාමරයක් ඇලට ගොඩි ජ්‍යෙෂ්ඨ ප්‍රාග්‍රැම් ලුණායේදී සිටි බව කියලින් මා
කළින් ලිපිය අවසන් කළා. ඒ ගැන ඕකට තීමට පුවත් රෙසන් මට
ලැබි අවසන්. ඒවා අශ්‍යීමෙන් මට ඉම්හත් පුදුම්යකට පත්වෙනු
නොඅනුමානයි. සිදුවීම වෙනත් පැහැඳකට හැරුමෙන් මා කියිජේන්
නොයිතු ආකාරයෙන්. පටලුවි නිෂ්චි සාම්හර දේවල් පසුයිය පැය
හතැලිස් අට ඇළ ශොදින් පැහැදිලි වි කිෂයනවා. අනෙක් අකට ඒවා
විඛාන ප්‍රතිරූප අනට හැරී ඇති බව සත්‍යයක්. හැමදෙයක්ම මා
මෙට කියන්නම්. එකඟාව ඕකටම පුරුවනි ඒ ගැන විසඳීමකට
රින්න.

එදා රාජ්‍යීය බැරිමෙන්ම අසාම්භා භැංටිලිමක් දුටු නිසා පසුවිදා මං මෙවැන්නාක් කළා. උමද ආච්චිට කළින් කොරිජ්‍යිට් දිගේ ගොස් එ කාමරය පරිස්ථා සාදා. මිශ්‍ර එදා සැංඝන වෙළාවක් ගත කළේ කාමරයේ බටහිර පැස්ංස් රැංස්ලය ලය. මෙම ගයදර වෙනත් කිහිම ජ්‍යෙෂ්ඨයක නැති විශේෂ බවක් මං එ රැංස්ලයන් දුටුවා. ඒ තමයි එ කාවුරුවෙන් විල්පුවා ඉකාම්-භාජින්, එ වශේම සම්පූර්ණ දැකිමට භැංකිවීම. ගෙවත්තේ පිහිටි විශාලු සස් දිඟක් පිහිටා නිශ්චිතන් ජ්‍යෙෂ්ඨයට දෙපයින්. ඒ නිසා එ රැංස්ලයුවා එම තිබුස හරහා, විල්පුවේ ගොඩන් ඇත්ත යනාදුරු ආහැයුම්-දැක්බලා ගත භැංකියි. මැදුරු අනෙක් ජ්‍යෙෂ්ඨවිලින් දිස්ංචින්ස්-විල්පුවේ දුරස්ථ දැරන රමණයි. බැරිමේ මෙවැනුවම් ඇවිධ බෙදාහැන තිරියේ, විල්පුවේ තිබු යම්කිය දෙයක් හැස්ථුම් සිටි පුද්ගලයකු දෙස බව, රේඛන අපට සිතාගන්න ප්‍රසුලිනි.

එදා සන අන්ධිකාර රාජ්‍යීයක්. ඒ නිසා මිශ්‍ර එහි කාවුරුන් හෝ ද්‍රිකිතන් බෙදාගොඥුවන් විශේෂ කොඩාමිදී? එක මට සිතාගන්න බැහැළු. මෙක යම්කිය ප්‍රමා සම්බන්ධයක් ගැන පටලවිල්පුවේදී එනෙකාට මට සිතාගා. මිහුලෝ බිජ්-දැග් අදාශයාවිල දක්නට ලැබූණු පාදුර සහ, බැරිමේ ගම්දයක් මෙයාගොඥා සස් හොර රහස්‍ය ඇවිද ගිය භැරි යන කරුණු විලින් එ තුව මාජවුරු වෙනවා. මිහු මෙයා කටවිසම් පෙනුමක් ඇත්තෙක්. ඒ නිසා යම්බද තරුණියකගේ ආදරය දිනා ගැනීම මිහුට එවිටර අමාරු කටයුත්තක් වෙන්නේ නැහැ. මිහුගේ තේ අදාශ භැංටිලිම එ ආකාරයට අසරුම කරන්න ප්‍රමානි. මට නින්ද යාමෝන-අදාශ අදාශක් යැඹුරුකින් අරින හෝ වහන ගම්දයක් මට ඇඟුණු බව මං මටත කිවිවා. ඒ යම් රහුණියන හමුවිමකට ගෙදාධින් එවියට යාමක් විය භැංකියි. මෙළ සිල්ක් ඇතිවි තිබු ගැටුපුව. මං මෙදා විජුජාවි-විසඳුවේ එ ආකාරයටයි. ඒ කොඩාම වෙතක් එ නිශ්චිත සම්පූර්ණයන්ම වැරදි බව පසුව ඔරුවුණු.

බැරිමේ රාජ්‍යීය කරන මේ සක්මන්ස්ල සැබෑ අරුන ක්‍රමස්ද? ඒ ගැන මං හොඳින් තෙරුම ගන්නා ඇති, එය සර හෙතටිට හොඳිමටයි මං මුලින් කිරීය කළේ. නමුත් එය තවදුරටත් හිශේ තදකරගෙන ඉන්න හැකියාවන් මට කිහුලෙන් නෑ. ඒ නිසා උමද කාමට පසු මිහුලෝ කන්නතරු සාම්‍රාජ්‍ය පුළදී, මං එය සර හෙතටිට පැවතුවා. නමුත් සර හෙතටිට එධින් පුදුමයකට පත්වුන් නැහැ.

"ද කාලයේදී බැරිමෙස් එහා ඔම්බා ඇවිදින බව මට අහන්න ලැබේල හිමයනවා" මහු කිවිවා. "ද ගැන මහුගේන් විමසිමක් කරන්නයි ම. හිතාගෙන හිටියෙ. මට ඔය කිසු වෙළාවට බැරිමේ යන එන අඩි ගවිදය මට දෙනුන් විභාවක් ඇතිල හිමයනවා"

"රිහෙම නම් සම්පූර්ණ මහු හැමදාම රුටු මේ ජලන්ලය ලැයට යනවා වෙන්න පුරුවනි?" මම කිවිවා.

"සමහරවිට රිහෙම වෙන්නත් පුරුවනි" සර හෙන්රි පිළිඳුරු දුන්නා. "රිහෙම නම් රහස්‍යගතාව ඡ්‍යු පිළුපැයිජ් ඩිජින් මහු කරන්නේ මොනාවාද කියල අපට පුරුවනි බැඳුගන්න. එකේ මුළුයා හෙම්ද් මෙහේ හිටියා නම්, මහු මොනාවා කරුවි කියලුද පිටත හිමන්නේ?"

"හිමිම සැකයක් නෑ. ඉස්ථිර වුණ්න් අනුගමනය කරන්නේ දැන් මට ගෝපනා කළ ජාදා තැව් මම කිවිවා. "බැරිමේ කරන්නේ මොනාවාද කියලා පිළිපස්ස්සන් ඩිජි-වෙළාගතිවි"

"රිහෙම නම් අද ජ්‍යු අපි එ ගේ කරනු")

"අපි ඇවිද යන ගවිදය මහුව ඇහෙන් රිකස් නැදුදා?"


"මිනිහගේ කන් ඇස්ථිම විකස් ඇඩුයි" සර හෙන්රි කිවිවා. "ඒ කොළඹාම වුණ්න් මහු කරන්නේ මොකක්ද කියා, අපි සය්දියි කර බලන්න මිනාමයි. රිහෙම-ඇන්දි-ඇදා-යට් මැයි කාමරයට වෙළා වායිවෙළා මහු යනුදුරු අපි බලාගැස්-ඉදිංජු."

රිහෙම කිසු සර හෙන්රි දැන් එකට පිටිමැදුමද සංඛ්‍යාවන්. විද්‍යුත්වට වෙළා මහු ගෙවන්නේ උකාකාරී රේඛිතයක්. රුවැනි ත්විකයකින් මිදෙන්න මෙවැනි විශ්‍යමාන්‍යීත පාටුපුත්තක යෙදීම පිහිටුවක් තියලා මහුව හිමන්න ඇති.

මහුගේ පවුලේ අතින ශ්‍රී විභුනිය යුති උදාකරණන්නට, සර හෙන්රිගේ හිමේ හිමන්නේ දැඩි ආභ්‍යාවක්. බැස්කවිල් මනැදිරය කාලීකරණය කරන්න සර වාලුස් යැලපුම් කර තිබු බව මට දැන්නවා. මහු එ සඳහා යොදාගත් ආකන්ත්‍රේමුකා-ශිල්පියා යැඩි සම්බන්ධ කරගන්න සර හෙන්රිට හැකිවුණා. ජුලියට ලන්ඩන් නගරයෙන් දොන්ත්‍රුයක් කරුවෙනු ද උලිමින් නගරයෙන් යාහෘතා ඇති ආවා. බැස්කවිල් මනැදිරයේ ඉහා විශාල ලෙස වෙනස්කම් කරන්නයි සර හෙන්රිගේ පූදානම. එ වෙනුවෙන් දැම්න කරදරයක් හෝ විදිමටත්, මිනාම මුදලක් වියදුම් කිරීමටත් මහු රිකයයි.

හිටිය අප්‍රතිච්‍යා අකාව, මුළුම් සපයා, අලංකාර කළාව පස්සය, සියල්ල සම්පූර්ණ වෙන්න මහුව උවමනා බිරිදික් පමණයි. තරුණ

මයිනලිල් රුදර විෂ්ව



"මොනවා? ඔබන් එනවේ ලොටියන්?"

කාන්තාව කැමැති නම් රේක් රේඛුදී ප්‍රයෝගක් වෙනෙන නෑ. ඒ කාරණය අපි දෙන්නා අතර රහස්‍ය භාවිතයේ කියාගැමූ අපේ අසලවැයි රුමතිය - ස්වේච්ඡල්ට් මෙහෙවිය ගැන සර් හෙත්ස් පිස්ස වැට්ලා වශයෙහි. කාන්තාවක පිළිබඳ ආදරුණෙන් මේ විදියට උමතු වි ඇති වෙනත් සෙක්ලන්ඩු මා දැක තැනැ. ඒ වූජ්ජ් උදාහරණ වි ඇති තෘප්තිය අනුව, මෙම ආදර සම්බන්ධිය පරිජ්‍යාමාන යාම, ඒ කරමිම පහසු ටේටි කියා කිහින්න අමරුදි. උදාහරණයක වියයෙන් අද ද්‍රව්‍ය රීට, සොළඹාමටිස් බලාපාංචර්පේෂු තොළටිනා ආකාරයේ බාධියක් මිනුවූයේ.

අද උදේ බැරිමේ ගැන සර් හෙත්ස් මා සම්ඟ කළ කාන්තාව ගැන මා මෙට කිවිටා. රටපු මූලු තිස්වැස්මද ඇළදගන බැහැර යන්න පුදානම් වූණා. ඉකින් මෙන් ඒ ඇසුරින්ම පුදානම් වූණා.

“මොනාවා? මෙත් ත්‍රිවිධා මෙන්වාන්?” මූලු මෙයෙන් ඇශ්‍රුවේ පුදුමෙයෙන් විශේ මා ජද්ද බලුමින්,

“ඒක කිරණය වෙන්ත්න් මිඛ පිළිපුව මාරුදායට යනවාද නැදු කියන එක උඩයි”.

“මට, මම ඒ පැංකුණුයි-යන්ත්නා”

“හොඳයි. මබ දන්නටා මන් මට උඩිල් දිමුයන උපදෙස්. මබේ පොදුගලික කටයුතුවලට බාධා කැංස්නා ඉවතා එක ගැන මට ක්ත්‍යාවුදි මෙට අන්තුරින්න නැතුව උඩින්ම ඉජ්න කියලා හෝම්ස් මට අවවාද කළා. ඒක මෙටත් ඇශ්‍රුණ නැදුද? විශේෂයන්ම මබ විළ්පුවිට යනවා නම්, සොළඹාමටිස් තනියෙන් යන්න ඉඩ දෙන්න එපාලු. හෝම්ස් මට කිවිවේ එයයි.”

“මෙශ කිහිවත් මිශ්‍රය” එර් හෙත්ස් කිවිවේ ප්‍රසන්න කිහාවක් මුවට නාවාගෙන, මෙශ උරුමිය ඉතින් අකු තබමින්. “හෝම්ස් හොඳ මුදායිමෙක් බව ඇජ්නයි. ඒ වූජ්ජ් මා මෙහාට ආවට පස්සේ මොනා මොනා විශේ දේවල්-කිදුම්විද්-සිඩා කළුතියා දැනගන්න, සිඩුව හැකියාවක් තිබුණා නෑ. මා කියනා කාරණය මෙට තේරනවා නැදුද? මේ විශේ වැදායාත් අවස්ථාවක, මින් මෙශ පොදුගලික කටයුතු විලට බාධා කරන සෙක්ලන්ක් තනුම්දී නැදු වොටසන්? මා එහි යා යුත්තෙන් තනිවම”

මෙකන් මා ලොඳු අමාරුවක වැළුණා. මූලුට කිව යුත්තෙන් මොකක්ද, මා සරන්න මින මොකක්ද කියල මට කිහාගන්න බැරුවූණා. මා කිරණයන්ට එන්නා කළින් සැරයටිය අතින් ගත් මූල්‍ය ගෙදරින් පිටවූණා.

ඒ ගැන එක මොලභිස්තේ කළේයනු කරදී, මෙයේ හිතට ආවේ
මෙහෙම දදයක්. ඔබ මට සිවිල්ව මූල්‍ය ලැයින් ඉන්න කියලයි. මොන
කාරණය නිසා හරි සර හෙන්ටිට මෙයේ පරාභාන මානාදයන් ඉවිතට
යන්න ඉඩිම ගැන, මෙයේ භාදු සාක්ෂිය මට දෙන් නැගුවා. මා
මිනේ උපදෙස් පිළින්නාපුදීම නිසා, සර් හෙන්ටිට මොනත් හරි
අවාසනාවන්ක ඉරණුමකට මූල්‍ය පාන්න ව්‍යුහයි? මා සොහොමද
සිඛ ලයට ඇවිත් ඒක කියන්නා? ඒ මොන්නාභාම මෙයේ ඇඟු
ලේ රක්වූයා. මා කළ යුත්තේ වහාම මූල්‍ය පසුව යැමයි. මූල්‍ය අල්ල
යන්න මා කවචයේ ප්‍රථාද නැඹුම-ඇති.

මෙරිහිටි නිවසට යායාම් අරමුණකන් මූල්‍යනාම ගෙදරින් පිටතියා.

පාරදිගේ මට යුහුදී කම්පුරුන මි. එවියෙන් ඇවිද හියා. ඒක සංස්කරණ නැත්තු දැක ගනු තැබූ මට හැකිවුලත් නෑ. විල්පුව දදයට යන පාර දෙකට බෙදෙනු ලැබූ තේ මා ආචාර්යෝ මහුගේ සලකුණයෙක් නෑ. මි. ආචාර්යෝ වැයදි දියුවටද කියලු මෙතු හිශේ ඇතිවුලත් භයයේ. වටපිට හොඳින් බෙලායන්නා හැකිවුවේ කියන අරමුණන්, මි. එහි දෙය තිබූ උස්ස් මිශ්චි ප්‍රාග්ධන නැතු යුතු. ඒ අර කුලගල් කට්ටා ඉවත් කළ උස්ස් මිශ්චි. ඒ වහාම මට ක්‍රිස්තියානි දිනින්හා දැඩි.

විළුපුව දෙසට යන මාරගයේ විභාශ්‍යතාක්ෂණී කාලක් පමණ ගිහි. මූල්‍ය සමය කාන්තාවකද සිටි බව මේ දුටුවා. ඒ සටහිරල්වන් මෙමනාවිය විය යුතුයි. මෙමකන් තෙමරන්නේ මුවින් දෙදෙනා අතර දැනටමත් හිතවින් කමත් ඇති බව. අද මේ විදියට හමුවෙන්න ඇත්තේ. දෙදෙනා කළින් දැඳුනුම් කරුණෙනා. මුවින් දෙදෙනා මොකක් හරි වැදගත් කරුණක් ගැන පාකවිතා කරමින් හෙමින් හෙමින් ඉදිරියට ගියා. විවෙකාම් දුටුණා, කමා කියන කාරණය අවධාරණය කරන්න. ඇය තමු අත් එහු මෙහා දිගු කළ හැටි. රෙළහට මූල්‍ය ගොජාම්-උහන්දුලින් ආයට කන් දුන්නා. ඇය කියන දෙට නමන් එකක නොවන බව හයවුණ්න්. මූල්‍ය වර්ණ හෝ දෙකක් හිස දෙපුත්තට සෙවාලිවා.

දැන් මේ කළ යුත්තේ සූමික්දී කිහා මට හිතාගන්න බැරිවූණා. මේ තවමත් හිටියෙ අර උයුන්මේ ගල්කාබලී අතර. මුළුන් පසුපස හිඹින් මවුන්ගේ පෙෂුගලික කානාක්‍රා-අතරට කඩාවැදීම දැන් ව්‍යාචක. රුවූන්ගේ මට පැවරි හිඩෙන රාජ්‍යාධිය නම් මෙහු දෙස පරික්ෂාවෙන් බලා ඉදිම. එස් මෙම්හාත්‍යක් හෝ මෙහුට නොපෙනි යන්න

අධිජ්‍යතාව මට අවසර තැබූ ඇතැම් අභ්‍යාව සිත්මිතුරුගුගේ පොදුගලික හැඳිවිම ගැන ඔවුන් අයෙකුනා ව්‍යුත්වක්. මෙයේ හාද සාක්ෂිය නායුනා දොසෙන් මිදිම සඳහා, පසුව ඔහුට හැමදෙයුක්ම පවසන්න ම. සිරණය කළා. දැනට නාලු හැක්සේක් මම උස්ස්වීමට වෙලා ඔහු දෙස නොත් යොමු කරුණෙන ඉදිම පමණක්. මහුට හදිසියේ අමිකිසි අත්තරාආයක තත්ත්වයක් එල්ල වුණු නාම්, එට පිහිට වෙන්න පුළුවන් තරම ලුයක තොටවියි. මා සිටියු. රී වුණුත් රී වෙලාවේ ම. මුහුණදීලා සිටි තත්ත්වය, මොනු තරමි අමාරු එකක් ද යන එක ඔබත් පිළිගනිටි. මට එට වඩා තාර්ජ්නා දෙසක් සිංහුණෙන් නැ.

අතරම නැවතුළු ඔවුන් දෙදෙනා මිශ්‍යෙට ලොකු කතාබෙකට වැටුණා. එකැකාවයි මා දුමුවේ මම දුරෙනය තාරිතා එකම කැනැත්තා මා නොවූන තුළ, මුළුණු මිශ්‍ය නොන ගැටුණේ නොල පැහැයට අහමස් පාමි ගිය යමක්. එලුගු මා දුමුවා ලියක සවි කළ එය රුගෙන ගිය මිනිනෙක්. මහු දේ බොරත තිබූ හරියේ ඉදිරියට යමින් සිටියා. රී සම්නාල දාල අතිනිශ්ච්‍ය ස්වේපල්වන්. මහු සිටියේ මට වඩා අර දෙදෙනාට ත්‍රිමිශ්‍රේණීන්. මට පෙනුණේ මහු මවුන් සිටි දෙසට ඇවිද යන ආකෘතයක්:

මේ මොජායේ සර මහත් මූල්‍යාලිත්, ස්වේපල්වන් මෙහෙවිය ආමා ලෙට ඇදලා ගතකා. මහුයේ අන ඇශ්‍යෙ බේ විටා ගියා. සර සෙන්රිජ් අදහස ඇයට වැටුහෙන්න ඇති. ඇය උස්සාහ කම්ල අමින්ගේ මුහුණ සර මහත්පෙයන් ඇත්තා ගන්නයි. මහු ඇයගේ මුහුණ දෙසට සිය ප්‍රාන්ත් දැඟා. ඇය එක අතක් මසවලා එයට විරැදුෂ්‍යවය පැවා.

එළුග මොජායේ ම. දුමුලේ. මුවන් එශ්‍යෙනාගෙන් ඇත්තෙවන හැරී. ඉත්පාද ඔවුන් ආභ්‍යා පැරුණුණා. මේ බාධාවට සේතුව වුණේ ස්වේපල්වන්. මහුගෙන් සමන්ල දාල මුවපසින් එල්ලදේ මහු අර දුවිල දෙසට දිව ගියේ පිස්සුවන් වයේ. එලුගට මහු සෙවාවීත්තා අත් එහා මොනාදිඹු කරමින් උඩ පැන්නා. මට එක දිස්වූණේ හරියට නාලුමක් වයේ. මහු මෙහෙම හැඳිරුණේ ඇයි හියන එක මට එක්වරම එකාගන්න බැරිවුණා. මට හිතුණේ ස්වේපල්වන් සර සෙන්රිජ් ඕනෑම බවයේ, මහු අමින්ගේ නිදහසට කාරණා ඉදිරිපත් කරනා බවයා. කාන්තාව නම් නියුත්වා වෙලා පෙනෙකට වුණා.

අන්තිමලදී ස්වේච්ඡල්ටන් ආපසු භැරිලා තමන්ගේ සොයුරියට තදින් යමක් කිවිවා. අය ස්වේච්ඡල්ටන් හමග ආපසු යන්න පිටත මුණේ සර හෙත්ටි දෙක බැඳුමක් හෙළුවින්. ඒ බැඳුමේ කිවුණෙන් තමන්ගේ අවිනිශ්චිත මධ්‍ය කියුලයි මට සිෂ්ටන්නේ. ස්වේච්ඡල්ටන් වෙත් වි කළ අතින්දයන් ම. එක් දෙයක් පැතුම් ගත්තා. ඒ තමයි ඔහුගේ කෙරුය එල්ලවුණී සර හෙත්ටිට පමණක් නොවටයි; තමන්ගේ සොයුරිය ගැන්ත් ඔහු තහවුලුවූ දිරියා. මුළුන් ගිය දිහා බලාගතන සර හෙත්ටි එක් මිනින්දෙක් පමණ පිටියා. රේඛයට මහු ආපසු භැරිලා තමන් ආචාර්ය පැමින් පියවර නායන්නාට පටන්ගත්තා. හිස පහතට නාමාගතන මහු උදියි; හිම් ඇත් ඇතිවූ කළකිරීම පිළිබිඳු වූණ.

මේ කළවලය පළාතෙක්ද කියනු එක තිතාගන්න. මට පුරුවන් කමත් කිවුණෙන නෑ. ඒවුන් ඩියුට් මිදුජරකුදාගේ අතිය පොදුගලික සිදුවීමක් රහස්‍ය බෙලා ඉදිම ගැනී. මෙය සිංහ ඇතිවුණෙන් ලැක්ජාවක් උස් බිමෙන් පහළට ම. දිව හිසාම් එහැකුට ඇවිත් සිටි මහු මට හමුවූණා. සර හෙත්ටිගේ මූල්‍යන් ප්‍රකාශනයන් රඟුවලා නළල රැඹු ගැඹු නිවුණා.

"ආ..... වොටසන් ඔබ සොයේ තුෂ්කුදා මිශ්‍රුනාට කඩා වැටුණේ? අඟේ කතාබහ අර විදියට අවියන් කළාට් පර්‍යායක් ඔබ මා පිටිපස ආවද්? එහෙම කෙලේ නැහැ තන්ද?"

ම. මිහුට හැමදෙයක්ම රැහැදිලි බැඳු. තවදුරටත් යෙදර රඳී ඉන්න මට පුරුවන් කඩ් නොතිවුණු නැරි. රේඛයට මහු පිටිපස ඇවිත් මට හැම දෙයක්ම දිනින්න ලැබුණු හැරි. එක් සෘණයකින් මිහුගේ අදහනාක්වලට නැයුණෝ වෙත් සොයුමයන් සිනිගේ බැඳුමක්. භූමිත් මෙය වේතනාට අව්‍යා එකක් බව මහුට වැටුහුණා. රේඛයට වෙත්පය විභාම නිවි-සිංහ් ඇදාන්කාලී නැගුණෙන් කණ්ගාටු වෙන්නෙනුගේ සිනාවක්.

"කරුණ ජෝෂ්විකම් පොදුගලික කතාබහක යෙදෙන්න, මේ පාඨ විශ්වාස තොද භැංකාක් වෙත් තන්ද බැඳු බැඳුමට පෙනෙන්නේ? රේ දැන් බලන සොට ම. ම.ගල යෝජනාට ඉදිරිපත් කරන හැරි බලන්න, මේ ප්‍රාථමික මිනිස්ස් ඇවිත් නේ. ඒකත් මහා කණ්ගාටු යෝජනාවිත්. මුළු ආසනාය වෙන් කරල කිවුණෙ සොයේද වොටසන්?"

“මං හිටියය අන්න ඇර් කත්දී දුඩී”

“එහෙම නා පුදාත් පිටිපස්ස ආසන්නයක්. ඇගේ අයියට නම් ආසන්නයක් ඉදිරිපෙළුන්ම පැවිල තිබූණා. මූල්‍ය අර සිටි තැනට කඩාවැදුණු භැඳී මබ දුටුවාදා?”

“මව මං දුටුවා”

“මටත තිශේෂන්හෙ නැදිද ඒ ලිනිහාට විකස් පිස්සුයි කියලා? ඇගේ සහෙස්දරයට?”

“මිට කළින් නම් මව එහෙම පෙනුමෙන් නැහැ” මම කිවිවා.

“අද වෙනතුරු නම් මටස් මූල්‍ය රේ වියෝජිපාසුවක් පෙනුමෙන් නැ. මූල්‍යට වෙලා තිශේෂන්හෙ මොකක්ද සියලු මට නම් දේරුම් ගන්න බැ. වෙළාවිසන්. ලෙස ඇත්තේ සුදු කිපයක් මා ලයින් තිවන්ලවීන් මාව ආශ්‍රිත කළා. මූල්‍යාන්ත්‍රවලාමූලික. කියන්න වෙළාවිසන්. ම. ආදරය කරන තරුණිකාවට ගොඳ ද්‍රාමි, පුරුෂයයක් වෙන්න, මොකක්ද මලේ තියෙන අඩුපාසුවා?”

“මට නම් එහෙම අඩුපාසුවක් හිතාගන්න බැ”

“මගේ විංගාධිපතිකමුව-ඩිරුද්ධ වෙන්න මූල්‍යට පුරුවන් කමක් තැහැලෙන්. එහෙම න්‍යා මූල්‍ය මූල්‍ය මිරුද්ධික්වය තිශේෂන්හෙ පොදුගැලීකව මට එරෙහිව, මොනඩ්‍රාකුව. මිරුද්ධිව මූල්‍යට කරන්න පුරුවන් වෙශ්දනා? මං දැනුම්ප්‍රව මලේ උචිතක්වම ගැහැනියකුට හෙස පිරිමියකුට මෙයන් හිංසාවක් වෙදා නැ. එහෙම වුණු ම. ඇයගේ ඇයිලිඥුඩ්වන් අල්නාවිට මූල්‍ය විරුද්ධයි”

“මූල්‍ය රට්ති දෙයක් මටත කිවිවදා?”

“ඒක විකරක් නොමැඹි. කටයක් පුදාක් ඒව කිවිවා. මටත කියන්න වෙළාවිසන්; මං ඇය දැන හඳුනාඡනා තවම් ගතවූන් සඳහ කිහිපයයි. නමුත් ඇය දුම් මූල්‍ය ද්‍රව්‍ය ඉල් ද්‍රව්‍ය මලේ හිශේෂන් ඇය සොරෝ දැඩි ආකර්ෂණයක් ඇතිවූණා. මට මිනුන්න් ඇය මා වෙනුවෙන්ම උපන් සොනාක් කියලයි. ඇයටත් හිතිල තිශේෂන්හෙ එකමයි. ඇය මා එක්ක ඉන්න වෙලාවට-ඉන්නෙ හරිම සංඛුවෙන්. ඒ ගැන මට දුමුරුන්න පුරුවනි. සැවන් පිටෙවන වින්තාවලට වඩා බොජාම දෙවල්, ගැහැනියකුගේ ඇයිලින් කියෙවනවා. ඒක මට වටා ගන්න පුරුවනි වෙළාවිසන්. නමුත් අපි දෙන්නට තනි පංගලම් කතබහ කරන්න මූල්‍ය කටයුතුවෙන් ඉඩ ඇරිගේ නැ. ඒකට මූල්‍යට ඉඩක් උගුවන් ඇදයි. මා හමුවෙන්නට පැවිත්‍ර ඇති ගැන ඇය හරියට

සභාවුවුණු. ඒ වූණන් ඇතු මා දූෂ්ඨක කරාකලේ ආදරය ගැන නොමෙයි. ඒ වෙයෝ මටත් ආදරය ගැන කෙතුකරන්න ඇය ඉඩහැරියෙනු. ඇයට පුරුවන් හැඳුවෙනුවකළි. මෙයේ ඒ කතාවට අවතිර කළා. ඇය දිගින් දිගටම කිවිලේ මෙහේ ඉතාම් අන්තරායදායක ගැනක්; මං මෙහෙන් පිටවෙනා යනාතුරු ඇයට සත්තොපලිවන්න බැරිබව. මං ඇයට කිවිවා. මට ඇය දැකින්න ලැබුණාට පස්සෙ, මෙහෙන් පිටවී යාමට මට කිසිම හද්දේයියුත් තා කියල. මට මෙහෙන් යවන්න ඇයට උචිමනා නම් කරන්න කිමයන්තෙක්දක අදයයි. ඒ මා සමගම ඇයටත් එඟ්න පුරුවන් විදියට-කටයුතු පැලසුම් කර ගැනීම බව. එහෙම කිවින් මං ඇයට කිවිලේ. ඇයේ විවාහ කරගන්න මං සුදානම බව. ඒකට එමුණු ගෙන්න ඇයට ඉඩක් ලැබුණෙනු. මූලුණ යලකක් වෙශ් හදාඇතා, ඇත්තේ අයිය කියන පුද්ගලයා ආව තෙන්ද අම් ඉස්සරහැව. මූලු කොපයෙන් පුදුමැලි වෙලා වෙශුලමින් කිරීයේ. ආ පාට ඇයේ අදාකන් වින්දර කිවුවුණා. මූලු මට කිවිලේ මොනවද දැන්නවදී මං මොනවටද මේ කාන්තාට එක්ක මෙතන ගැවියෙන්නේ? මෙයේ අවශ්‍යතයදී ඇය නොමෙහාමටවිත් කැමති නෑ. එහෙම එක්ක බය නැඹුප්-ඇයාමෙන් ආදරය තැංක්සා කරන හැරි! කිඩුවද රදුලයක් නියා, මිතු මිතු විදියුත්තුනිකරන්න පුරුවන් කියල. මං මූලු කිවිවා මූලුගේ ගසාපුරිය ගැන මෙය කිලක් ඇතිවෙනා නිවුත් භැඳීම්. ඒ සමග මං මූලු කිවිවා ඒ ගැන මං ලැංකියා නොවෙන බව. ඒ සමගම මං කිවිවා ඇුළේ අතපනා මං කළ යෝජනාවට, මෙයේ බිඳීම් මෙහෙන් ඇය ඇමුති වෙනවා නම් ඒක මට මොරවයක් බව.

මං එහෙම කිවිවාට මූලුගේ තෙක්ප්ප පහවුණෙවන්, ප්‍රය්නය විසඳුණෙවන් නැහැ. ඒකෙන් මිටත් තෙක්න්ති නියා. ඇය එතැනු ඉන්නා බවත් අම්තක-මෙනා, මාත් මූලු මැලෙරන් කරා කළා. ඒක අවසාන වූණන් මූලු ඇයන් එකක එකැනින් පිටවී යාමෙන්. මං තරම් ලෙඛා ගැටුපුවිකම-මිශ්‍යම්පිළා ඉන්න කෙනෙක්, අද ද්විසෙ මෙ පලාභන නැඹුව-ඇති. මට කියන්න වොටියන්. මොකක්ද මෙක් තෙරුම? මෙක මට තෙරුම් කරලා දෙන්න පුරුවන් නම්, මං ඔබට අපමණ ඇගතුතියි?

මාත් මෙකට විසඳුම් එකක්හේ දෙකක් ඉදිරිපත් කළා. එහෙම වූණක් මං කිරීයක් මෙශ්කන් මොලය අවුල් වෙලා. මෙය මිශ්‍යම් 146 <http://aherlovlkholtimesinvestigations.blogspot.com>

වයස, පෙනුම, වරිතය, දිනය, ව්‍යාධිපති බව ආදී හැම එකක්ම ඔහුගේ වාසියට නිශ්චිත, සුදුසුකම්. බැස්ක්විල් පරපුරට දිගටම එල්ල වි ඇතැයි කියන මේ ගාපය ඇඟිර්ජ්ජාට, මහුව එරෙහිව ඇති වෙනත් කරුණක් මට හිතාගන්න අමාරුණි. කරුණියෙන් හිත් සර හෙත්ටි ගැන ඇති කැමුත්ත හේ අකමුත්ත ගැන, කිසිම විමසිමක් යොවුම් පෙනුකළ බව පැහැදිලිව පෙනුණු. අයියා එහෙම කරදී යොවුම් මෙහෙතියු පෙට කිහිද විරුද්ධත්වයක් ප්‍රකාශ නොකර නිශ්චිතව අවනත වුණු. මෙම් තමයි අපට පෙරුම ගන්න අමාරු පුදුමාසාර කාරුණු.

“ඒ ප්‍රශ්නවලට විසැඳුම් ඉක්මනාම උශ්චාණු. එඟ හැත්දාවට යොවුම් බැස්ක්විල් මැදයට පැමිණියා. මහු එහෙම ආවේ, එඟ උදේ වරුම්ව මහුගේ මුළුවින් පිටවුණුනාපුරු විවනවලට හැකිවෙන්, සර හෙත්ටි ගෙන් සමාව ඉල්ලන්න. සුර ගහන්පිළේ කන්තෙකරු කාමරය ඇල දෙදෙනා ප්‍රතිඵලික ආකෘතිවක් පැවැත්වුණු. එකට සැහෙන කාලයකුත් ගතවුණු. සියලුම අමනාපකම් තැකිවී යියා පමණක් නොවියි; රෙඛ ආකුරාද රුහුමට මෙරිපිට නිවසට පැමිණෙන මෙන් අපට ආරක්ෂාකාරු ලැබුණු.

“මම තවමත් කියන්නෙ නෑ මිනිස්-ධිජිලපත් නොමෙයි කියල” සර හෙත්ටි කිවිවේ යොවුම් යොවුම් පිටවී යියාට පස්සේ. “මහු මට බණදී ඔහුගේ ඇයෝදෙක් නිශ්චාලු කුරිරු පෙනුම, මට නොහැමවත් අම්තක කරන්න බැ. ඒ වුණත් දැන් බොහෝම බැඟැපත්වෙලා මෙගන් සමාව ඉල්ලා බැ. ඒ විදියේ සම්වාච්‍ය ඉල්ලීමක් නම් කරන්න කිය කෙනෙකුට බැ.”

“මහු ඒ විධියට තැකිරුණෙන් ඇයි කියලා යොවුම් යොවුම් පෙරුම කළාද?”

“මහුට මුළු ලෝකයම ඔහුගේ සොම්භාපුරියලු. එක ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ. ඇගේ විරිනාකම මිහු සේරුම ගැනීම ගැන මට සකුවුයි. මවුන් දෙදෙනා සුළුහා කාලයක් එකට ඉදාළා තියෙන්නා. මහුට ආසුරු කරන්න තුදාලා තියෙන්නා ඇය පමණයි. ඇය තමන්ට අහිමි තෙවිට කියන අදහස, සූජිකාව ඔහුගේ මොළයට ඇවිත් තියෙනාට. මංඛාදට ආරාය කරන බව මේ තරම් ද්‍රව්‍යකට ඔහු සේරුම අරගෙන කිවිල නුගැ. ඇය තමාගෙන් ඉවත්ලී යාවි කියල කිතුණුම, මහුට! මොනවී උණාද කියල හිතාගන්න බැරිලු.

හෙතු අතින් යම් දදයක් සිදුවූණා නැමු තාත්ත්වම සිදු කොරුණා නම්, ඒ මෙහු හිතාමතා කළ ක්‍රි දදයක් නොවේයි.

තමන් අතින් සිදුවූ දේ ගැන, මෙහු තමයා වෙන බව පසුතැවිලි වෙන බව මට කිවිවා. තමන්ගේ නාමි විශේ ගෙවන කරුණියක් විවාහ කර දෙන්නේ තැනැවූ, එවින් කාලයක් තමා ලුය තබාගන්න බැරි බව මෙහුට සේරෙනවියු. ආය විවාහ/වෙළා ගෙදරින් පිටවෙලා යනවා නම්, වෙනත් කොපුකු ලකඩ තොළිනි, මම වෙශ් අසල්වැයියකු ලකට ගන එකට මෙහු කාමනියි. කොහොම වුණ්න් මෙහි මෙහුට තදබල පහරක් නියා, එයින් බාජ්‍යවියට පත්වෙන්න මෙහුට සැහැන කාලයක් ගකවේයි. එම් ජේවාහ යෝජනාව මාය තුනක කාලයට කළ දීම්ක්නාය් ඒ කාලය තුළදී ඇගෙන් ආදරය නොදුලා, මිනුත්වයු වර්ධනය කෙනෙන්න ඩියලක් මෙහු ඉල්ලා පිටියා. මේ එහෙම කරන බවට පොරුණුදු වෙනඩා නම්, මෙහු තමන්ගේ විරුද්ධියේ ඉවත් කරගන්නවියු. එහෙම කරන බවට මේ පොරුණුදු වුණා. ඒ අනුව දැන් ප්‍රස්ථාය තිසුණුණා.

අප මූහුණුන් එක අවෝරුන් මේ වියියට විසුදුණා. අප එම් ඉන්නා මධ්‍යවිගුරු එක් තැනැකින් සේ වියුදුමක් ලැබීම සභුටට කරුණක්. සර් භෞතික් වැනි සැමූ-ඇක්න්ඩ්-ලස්භාභායුප්‍රේයට සුදුසු ම්‍යාලයකුට වුණා, ජ්‍යෙෂ්ඨල්ලන් විරුද්ධ වුණ් ඇයි කියලා දැන් අපි දැනවා.

දැන් මේ පිටිසොන්නේ පැටවූ තුළු තැයැල්ලන් මා එමියට ගත් තවත් තුළකට. ඒ තමයි රාජ්‍යීයේ අහන්න ලැබූණු ඉකිගසා වැළපිම ගැන සිදුවීම. බැරිමේ මහත්මීයෙන් කදාල වැළිරුණු මුහුණ ගැන මේ මධ්‍ය ලියා එවිවා. ඇඟ් සැලීයා රාජ්‍ය කාලයේ නිවෙස් බවතිර පැත්තේ ජලන්ලය තේවා රහුදිගුත්ව තිය ගමන ගැන මේ දැන්වා එවිවා මධ්‍ය මහක ඇති. මෙයේ ජයග්‍රහණය ගැන ඕනෑම සභුට රළ කරන්න මගේ හිත්වත් හෝමිස්. මෙයේ නියෝගීතායකු හැරියට මෙහි ඇවිත්, මෙධි බ්ලාජ්‍යාලයුත්තු මේ කඩ නොකළ බව මධ්‍ය පෙනෙන්වා.

එබ මා මෙහෙව් එවිවී සර් භෞතික් පරෙක්සම සදහායි. එහෙම කරදී සිඛ මාගැනා තැපු විවාහය මේ එලෙසටම ආරක්ෂා කළා. ඒ නියා මධ්‍ය පසුතැවිලි මධ්‍ය කරුණක් නොමැති බවත් මේ අවධාරණය කරනවා. සාපට මහන්සී වෙන්න සිදුවූවේ එකම රාජ්‍යක් 148 <http://sherlockholmesinvestigations.blogspot.com>

පමණයි. ඒකට අදාළ හැමගෙනුයුම සම්පූර්ණයෙන්ම විසඳු නිරාකරණය කරගන්නා අපට පැහැදිවුණු.

"රකම රාජ්‍යයක" යයි මා යාදහන් කළයේ, ඇත්තේතැන්ම මෙක රාජ්‍ය දෙකක් මහන්සි වෙලා වියනු යන් ගැටුවුවක්. පලමුවැනි රාජ්‍යයේ අප යෙදුණු කටයුත්ත සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණු. එදා පාඨේදර තුන පමණ වන තෙත් සර ලේන්ඩරීයෙෂ ස්මෘටරුයට වෙලා මිශු සමග වලා යිටියා. එහෙත් ඉහළ මාලුදය තිබූ එරලෝසුවේ පාන්දර් තුන විදින ගබාදය මිසක් වෙනා සියිල හඩුක් අපට අයන්න ලැබුණේ නෑ. ඒ සෞදියි මුරය නම් කණ්‍යාවූතායක එකක් වුණු. අප හිදාගෙන යිටි පුවුවිල අන්තිමේදී අපට තින්ද යියා. ව්‍යාකාශාවකට විශේෂ අපි එයින් පැවතුණු නෑ. නැවත් වරක් උත්සාහ කරල බලන්න අපි තිරණය කළා.

රේලය රාජ්‍යයේ අවශ්‍යතාන් ආලෝකය ආසු කරලා, සියිල ගබාදයක් නොනාවා දුම්බාලින් ප්‍රාලය ගතකළා. ප්‍රාලය ගතවි යියේ මොන කරම හෙමින්ද කියන රෙක හිතාහන්හාත් අමාරුයි. ද්‍රව්‍යක්කාරයෙක් තමන් ඇටුවූ උගුලකට සැනෙහා අපුවෙනා පුරු ඉවයිල්ලෙන් බලා ඉන්න යම්පස්ද, අපින් ඒ පිදියට බලා යිටියා. එරලෝසුවේ රාජ්‍ය රෙක සහ දෙක නාද වෙනා ගබාද අභජාශාජාතු. මේ වාරයෙක් අපේ යියිල අසාර්ථකයි කියුලදි අපට හිතුණා, බලා මුළාරාත්තු කාඩ්‍රිල තිසා ඇතිවූතු කණ්‍යාවූවෙන්, ඒ කටයුත්ත අස්ථාර දමන්නයි අපි පුදානම් වුණේ. එක්වරම බාහාදුර දෙසින් "ශ්‍රීක" ගබාදයක් අහන්න ලැබුණු. අපේ කදවල් ගොලින් කරගෙන, අපි යෙහි වරක් පුවුවිල හිදාගෙන්, දුරවලට තිබූ දෙස්පන් තවත් හිඳුණු ලෙස යොමු කරමින්.

ඡොළීබිඩ් දිගේ රහිතයෙහි, ඇටිද යිය කොනොකුගේ පියවර හඩ කුම කුමයෙන් අවුවෙලා, ඡොළීබිඩ් අනු කොළවර දෙසින් නොඅයි යියා. සර ලේන්ඩරී ඉතුළු ලදුක්කීන් දොර විවිධ කළාම, අපි දෙන්නා ඉදිරියට ඇටිද පෙනා මිලය්, ගබාදයක් නොනැශයන අපුරන් යිය පුද්ගලයා කටුරු වූත්ත්, මිශු මේ වෙනාකාට ගැලීරිය නැමින් භාජන්විනා ඡොළීබිඩ් පසුකර අවිස්ත්. ඡොළීබිඩ් වේ තිබුණෙන දැඩි අන්ධිකාරයක්. ගබාදයක් නොනැශයන විධියට ගමන් කරලා, අපි හෙමින්ම ගොඩනැගිල්ලේ අනෙක් අංශයට පිවිසුණු. ඉදිරියෙන් යිය පුද්ගලයාගේ ගැටුවුරුකම යන්නමින් දැකගතන්න මේ වෙලාවේ අපට පුරුවන් වුණා. මිශු විභූරු උරහිස, කළ යුවුලක් තිබූ උසින් වැඩි කොනොක්. මිශු මිලයා දිගේ ඇතුළුවූතු කාමරයට

පිටපුණු. දැඳු ඉටුපන්දමේ කාලෝක සාමූහික පිටපුණු, විවෘත අදාර හරහා කොරීඩොච්චර වැළැඳුණු.

සර හෙනරිගේ කාමරයන් පිටම් එක්න කළින්, අපි පාවහන් ඉවත්කර දමලයි ආවා. ඒ යටිදයක් ඇතිවිම ව්‍යුක්තින්න. ඒ වූණ් පොලොලට සර්විසර හිඹු ලැබේ සම්හරක් පරණ ඒවා විම නිසා ඒවායින් “කිරි-කිරි” හඳුනා තැබුණු.

වාසනාවකට මෙන් බැරිමේ ආන් ඇතිම විකස් අසු ගොනෙක්. මුහුගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමුවෙලා තිබුණ්, තමන් කරුණින් හිටි කටයුත්කට, අපි කාමරයේ අදාර ප්‍රකාශ ඇවිත්, ඇතුළට ගොන් යොමුවෙලා. මුහු ජෙන්ලය ලය පහත් එක් අතින් ඉටුපන්දම අන් සඩාගෙනා, මුහුගේ ප්‍රාග්මාලි මුහුන් රෙන්ලයේ විදුරුවට සාදකර ගොනා බලා සිටියා. ඒ ඕස් රාත්‍රි අදකකට කළින් මට දකින්නට ලැබුණු ආකාරයටමයි.

මෙවැනි වෙළාවක කළ පුත්තේ කුමස්ද කියන රික, අපි කළින් පැලසුම් කරගෙනා සිටිමයේ නෑ, තමුන් සර හෙනරිගේ පිළිවෙළ මිනාම තැනක, මිනාම, වෙළාවක ප්‍රෝනයට ගොලින්ම මුහුණදීම. මුහු කොලින්ම කාමරයට ඇතුළුවූණු බැරිජිම් ජෙන්ලය ලකින් ඉවතට පැන්නන් පුද්මක් ඉහළට ඇතිනි. මුහුගේ මුහුන් හොඳටම ප්‍රාග්මාලි වෙළා මුහු පෙවුවුන්න පටන්ගෙනා. සර හෙනරි සහ මා මෙහි දෙනෙන් යොමු කරදී, උවල් තිබුණ් නිනිය මෙන්ම අතිය මිවිකය.

“බැරිජිම් මොනාවද මෙහි කරන්නන්?”

“මොනුර නෑ මහයිමියා,” තේඟේ ඇති තිබු දැඩි පැලකීම නිසා ඩුඩු කරා කළේ ගොඩ සෙලින් ඉතාම අභ්‍යන්තරවන්. අක වෙවිලදී ඉටුපන්දමිද සෙලවුමෙන් සේව-ඡුලි රාකියක් සාදුමින්. “මහත්මියා මේ ජෙන්ල. රාත්‍රියට මියන්වා ජෙන්ල-හරියාටි අදාළ දාලද බලන්න”

“මිත මේ දෙවැනි කටයුවට ජෙන්ලුන් බලනවාද?”

“මිට මහත්මියා. මම වික්‍යෙකාම ජෙන්ල බලනවා”

“මේ අහනවා බැරිජිම්” සර්-ඡෛන්ටේ සිලේ තදින්. “තමු සෙගෙන් ඇත්තේ එළියට ගන්නා අපි නිර්ණය කරගෙනයි ඉන්නන්. ඒක දැන්ම කිවිවාක්, පසුව කියනවා චිත්‍ර හොඳ වෙන්න පුරුවනි. දැන කියනවා බොරු එගෙම කියන්නා එපා තමුස මොනාවද ජෙන්ලය ලයට වෙළා කළදී” !!

ආදාළය පෙරික්ස්ට් දැවැන් වෙතෙහි - එප්පුලේ ආලුමාය්

Pedding Purpose Only - Not For Print.



"බැඳීමේ මෙහාවද 'මුමන තරන්නො?'

“මි. විදුලි දදයක් කිහිපි නැඟැවූ මහත්මයා. ම. කළේ ජලන්ලයට ඉටුවන්දම අල්ලාගෙන හිටි උක විකර්ෂී”

“ජන්ලයට ඉටුපන්දමක් ඇල්ලාගෙන සිටියේ මොන උච්චතාවකටද?”

“මලයන් අභ්‍යන්තර එපා සරු හෙබැරි - මලයන් අභ්‍යන්තර එපා! ම. දිවුරා කියන්නම්. ඒක මලයේ රහස්‍ය නැවත්වයි. ඒනිසා ඒක සිංහ හෙලිකරන්න මට දුරටත් කුමක් නෑ. ඒක මලයේ රහස්‍ය වූ යුතු නම් ඒක ම. පොලෝමාඩ්ට්‍රුට් හා මලයේ”

ඒක්වරම මලේ සිංහ අදහස් ආවා. බැරිමේ ලය තිබූ ඉටුපන්දම ම. මලේ අකට ගත්තා.

"මිහු මෙක අල්ලාගැනු ඉන්න ඇත්තේ සංසූච්‍ර විදියට" ලැකිවා. "අපි බලුම් මෙකට මොකන් හරි පිළිකුරුක් නියන්තවද තියලා" බැරිමෝ අල්ලාගැනු හිටි ආකාරයෙහිම ඉටුපත්දම අල්ලාගැනු. මං රාජියේ අන්ධකාරය අදකට ගැනීම් තොමුකරගෙන සිටියා. එව්‍යාමේ සද කිවුණුණ්, වලාකුදකු මුවා වෙවා. ගස් වැවි කිවුණු හරිය තද කරී පාටිව්ත් විද්‍යාව්‍යා භාරිය ලා පාටිව්ත් මට පෙනුණා. රේලු මොකන්තේ මට උක්වරම පැශාසුණා, මිද්දුව් පැත්තේ දැලුණු කුඩ පැහැඩි එළියක් අන්ධකාරය ඇඟිජු පැහැදිලිම දක්නට ලැබුණා එය නොහැවිවාම දැලුව් කිවුණෙන්, පැන්ත්ලැස්.හතර්ස් තොමුවේ මැදින්ම දැරුණාය වන අයුණුන්.

"අන්ත බලන්න! අර අර"

“ହୁ ନୀ ମହାତ୍ମେୟୀ. ରତ୍ନ ମୋହନ୍ତିର ନୀ - କିମିମ ଦୟାକୁ
ନୈତ୍ରୟ” ଦେଖିଲୁଛା କିମିରେଣ୍ଟାଙ୍କୁ “ମଧୁ ଯୁଧଶିଥା କାହାରୁ କିମିରେଣ୍ଟାଙ୍କୁ ପ୍ରାପ୍ତିତି.....”

“වොටිසන්. මය ඉටුපත්දූම් ආලුත්තිය ජනන්ලය හරහා එහා මෙහා ගෙතියන්න” සර් හෙත්සේ කිවි දේ හඳුන්. “බලන්න අර එලියන් එහා මෙහා යනවා තුනක්කිවියු කැමුණු කියන්නේ මෙය සංඛ්‍යාවක් නොවැවයි කියලද? කනාකරනවා අරහෙ හැඳිලා ඉන්න කැමුණුගේ හවුල්කාරු කටයුද? මොනක්ද මේ ඇමන්ත්‍රණය?”

සේවකයාගේ මූහුණී පිටපතට දිස්ත්‍රික්ටුන් සර හෙත්ත්ව විශෝධය.

“ඒක මෙයේ පුද්ගලික-වැඩික්. මෙති වැඩික් නොමෙයි. මා මෙට කියන්නේ තා” බැරිමෝ පිළිකුරු දුන්නහ් මුරණ්නු අපුරන්.

“ବୀରହମ ହାତି କେତେବେଳେ ଯଦିଦ୍ୱାରା କାହାର ପାଦରେ ଲାଗିଥାଏ ତାହାର ପାଦରେ ଲାଗିଥାଏ”

“බොහෝම ගොඳයි මහස්මියා. මට මෙහෙත් පිටපවලා යන්න කියලද ඔබ කියන්නේදී එහෙකාම මම යන්නාම”

"මබට එහෙම යන්න මෙවන්නෙකු නින්දු සහයන විධියට" සර හෙනරී කිවිවා. "තමුණු ලැයිස්ටැවන්න ඇන, තමුණු සහය පිළිවෙළ ගැන. මෙහෙය පරමිපරාවිස් මෙයේ පරමිපරාවිස් මේ වහළ යට එකට රේවන්ලවලා තියෙන හාලය, ආවුරුදු සියයකට වැඩියි. තමුණ් දැන් මට පෙනන්නෙ මෙයේ මට විරුද්ධව මොකක් හරි තස්කයි වැඩික, කුම්ජ්‍රාණයක යෙදිල්‍රා ඉන්න බව"

"නෑ නෑ මහත්මයා, ඒ ගොඟුම්විවිස් තිබා විරුද්ධව නොවයේ" එහෙම කියනවා අපට අහස්ත ආක්‍රිතය ගැහැනියක ගේ කටයුතුවිනින්. සිය සැමියාටස් විඩා ප්‍රසුලුවිවු බැරිමෝ මහත්මිය කාමරදේ දාරකඩ සිටියෙන සිරියා.

"එලිසා, අපට මෙවන්න යන්න වෙනත්. ඒ වැශින් අන්තිමට සිදුවුවු මද මෙක තමයි. දිඹු, අපර බැඳුම්විවු පාරසල් වලට බදින්න." බැරිමෝ කිවා.

"අයියේ ජේරින්" අය කිවා. "ජේරින් මේ මබට පත්කලද් මේ විශේ තත්ත්වයකදා? සර හෙනරී, මෙෂක වැයිදිකාරයා මම, මේ සික්කාම මේ කළ එදවල්. ඔහු අම්ක කළා නම් ඒ මේ වෙනුවෙන්. මේ ඔහුගෙන් එහෙම කුන්න ක්‍රියලාංඡල් තිබි නිසා"

"එහෙම නම් කතා කරනවා! මූශ්‍යයේද තුම් වැළඳී දේරුම්?"

"මහත්මයා, මෙයේ අවාසනාවන්ත සංඛ්‍යාදය විල්පුලවි ඉන්න. ඔහු ඉන්න බව ගිනින්නා. අපේ ගෙවිල්වලට මෙවිවර දාවෙලා, ඔහුට බව ගිනින්නා මැඟිරන්න ඉඩ අරිනාන බැහැ මහත්මයා, මේ ඉටුපන්දම් එලිය මූහුද තරන සංඛ්‍යාවක්. ඔහුට කැම සුදානම් සියන එකයි ඒ සංඛ්‍යාවන් කියන්නා. පෙනු විල්පුලවි තැනක එලියක් දළ්වලා අපට යම්ක් කියනවා. දී ඔහු ඔවුනුවෙන් කැම එනැනට අරගෙන එන්න කියලා"

"එහෙම නම් සිටෙ සංඛ්‍යාදයා තැමඩි....."

"මට මහත්මයා, ඔහු තමයි ජ්‍යෙෂ්ඨ පැනයිය අපරාධකාරයා සෙල්චින්." බැරිමෝ මහත්මිය කිවිවා.

"මට මහත්මයා, ඒක තමයි සම්පූර්ණ සත්‍යය" බැරිමෝ කිවිවා. "ඒ නිසයි මේ මබට කිටිවි මෙක මෙයේ රහස්‍ය නොමෙයි සියලා. ඒ නිසා ඒ රහස මෙට හෙළිකරන්න මට ප්‍රාථමික කමක් නිවුවන් නෑ. ඇත්ත කුමක්ද සියන එක මබට අහන්න ලැබුණ ගේ. මබට විරුද්ධව අප කිසිම කුම්ජ්‍රාණයක් නො කරන බව දැන් මබට පෙනනවා ඇති."

"මම මහත්මයා. විවාහයට පෙර මෙයින්හාම සෙල්චින්. මූල මග
ඩාල සහස්දරයා. මූල කුඩා දැකුලයේදී ඇම මූලට තුළක් තුරක්
කළා. මූල ඉල්ලන ඉල්ලන ලද්වීම් දුන්නා. මූලට කැමති විදියට
හැඳිලෙන්න ඉඩ හැඳියා. රෝගන් සිංහ ආහාරම් නාරක් වුණා. අන්තිලිංගී
මූල හිඥාවේ ලෙසකය සියයන්නා. මූලට දැමති විදියට ප්‍රයෝගනා
ගන්න කියලා. තමන්ත්ව නැමැති ගිනුම දදයක් කරන්න, සාගේන්වත්
සහනමත් නැහා සියලු මූල මූල හිඥාවා. වියඹන් වැඩිහිටි මූල වැටුළුන්
ඉනාම නාරක මිතුරන්ගේ ආපුයට. අන්තිලිංගී මූල යක්ෂයකු වෙයි
හැඳිලෙන්න පටන් ගන්නා, මෙයි අසරනා අම්මාගේ හදවන ඩිදු
දම්මින්. ඔසල්චින් කියන අපර් පෙනුන්නා නම් දැලි ගැවා.
භාෂාවන්වාම මූල කළ අපර්ය වලින් මූල කට කටත් පහත්
කස්න්වයට වැටුණා. මූල පෙනුකායට භාෂිතින් ගෙරුණ්න්, අදවියන්
විහ්න්දේ ගේ කරුණාව නිසා. මූල තැමෑනා තැවම් අපරාධ කළන් මූල
මෙයි මිලදී. දුංචි හාලයේ මෙයි උකුණ්ල් නැළවුණු. මා සමාජ
සෙල්ලම් කළ, අක්බලයා කෙස සිංහ දුංචි මිලදී මූල බව, ම.
අමතක කරන්නා ගැනීමෙන්ද?

— මහත්මයා, ඔහු හිරකුඩාව කුඩාගෙනා ඇත්තේ ඒ නිසාමයි. මැද්දන්නේ මේ ගෙදර බටියේ අපට ඔහු ප්‍රජීක්රේප කිරීමට නොහැකි බවත් ඔහු දැන හිටියා.

— එක් රාජීයක සිඹු මෙහේ මේ ගෙදරුව ආවා. බන්ධනාගාරයේ නිලධාරයන්, පොලිසිංහමුදාව සිඹු ප්‍රෝප්‍රෝප් පුහු බඳිදී, මල්ලී මා ලසායාගෙන ආවා. සිඹු අධික ලෙස් තේඩාවට පත්වෙලා. වේල් ගණනාධින් කැම කාල භාෂුව සායින්නේ. අපි මොනවා කරන්නාද? අපි මූල්‍ය මේ ගෙදර්හානාගෙන්, මුහුට ඇත්තා බොත්තා දිලා සිඹුව සැලකුවා. රීලයට එබ ආපසු එන බව අපට දැනගන්න ලැබුණා. මල්ලී මෙහෙන් පිට කළ පුද්‍ර ත්‍රිත්ව අපට වැටුපුණා. මුහු සෙවීම අත්හැර දමන ඇරු, විශ්වාසාගාරී සිටිම හොඳ බවයි මල්ලියේ අදහස වුණේ. ඒ වුණන් විභු කොළේ සැයාවී සිටියාද කියල අපි දැන

හිටියේ නෑ. අපි ජංජ්ලයේ ලය ඉවිරපත්දමක් දළවලා සංඛ්‍යාවක් කළා. රේකට මහු ආභල්‍යයකින් පිළිඳුරක් දුන්නොත් තමා. අපි මහුට කැම සැපුපුවේ. මෙයේ සැමියා ද්‍රව්‍යක් ඇර ද්‍රව්‍යක් පාන් සහ මස් විකක් මල්ලිට හෙතිහින් දුන්නා. මහු මේ පළාත අස්ථිරයාවි කියල අපි හැමදමක් බිලාපෙළරාදෙනු විතු. තමුන් මහු විශ්ලේෂණ ඉන්න තාත් කල්. මහු අපරණ කරන්න අපඩ හැකියාවක් කිවුණු නෑ. මහත්මයා රේක තමයි සම්පූර්ණ සකස්කා. ඉතින් මෙහි වැයදෙන් කිවෙනවා නම්, රේකට සම්පූර්ණයෙන්ම විගකිව දුන්නේ මම. නැතුව මෙය සැමියා නොවේ. මහු මේ පැමුව දදයක්ම් කළේ මා වෙනුවෙන්.”

“මේ ඇත්තාද බැරිමෙන්?”

“මෙම මහත්මයා, අදාය කිසු භාම විවිධයක්ම ඇත්තා”

“හොඳයි. මබේ සීරිඩ් මුවනුවෙක් යම්ක් කළාට ම. මටත දෙස් කියන්නේ නෑ. මේ කිසු දේවල් අවශ්‍ය කරලුදෙන්න. හෙට උපද් අපි මේ ගැන වැයිදුර කාඩාකරමු. දැන් ආපසු මබේ කාමරයට යන්න”

මහුන් එතැනින් පිටවී හියාට පස්කිස් අපි නැවත වරක් ජංජ්ලය තුළින් බලාගෙන හිටියා ඡම වන්නේ සර හෙතුරි ජංජ්ලයේ විදුරු පියන් දෙක විවිධ කරලා. රාශ්‍රිතයේ හැඳු සිංහලුපු ඇතුළට හමා ඇවින් අර්ථ මහුණුවිල දැවිචුණා. කළුන්සුදා කිහුපාට ගුඩා ආභල්ක බිඳුව කටමක් සනාන්ධිකාරය මැදින් දිස්ත්‍රික්කා.

“මහු මේ ආකාරයෙන් හඳු නැතුව් එලියක් දළවා සිටීම මට නම් ප්‍රදුම්යක්”

“මෙහෙමයි. හික සියලු-අුදුත්තේ විභාගී ගොජේට්ටින් නොපෙනී, මෙහෙනාට විනරක් පෙනෙන තැනැත්.”

“මෙමා මාම දුරට එහෙම වියි ප්‍රංශුයි. සෙට හිශෙන්නේ එතැනාට ගොයිනාම් දුරක් ඇදිද වොවියාක්?”

“ම. හිශෙන්නේ මියා පෙළෙන්ට තෝරී පර්වතය හරිය විය දුනුයි”

“රේ කියන්නේ හැඳුක්මක් හෝ දෙකකට වැඩිවෙන්න බැහැ. එහෙම නොදා?”

“රෙට් අඩුවෙවි”

“මෙම. බැරිමෙර් එතැනාට කැම ගෙනාගියා නම්, එතන එවිටර ඇත්තා වෙන්න බැ. අපරාධකාරයා දැල්වූ ඉවිරන්දම ලයට වෙලා බලාගෙන ඉන්නවා. හෙතු ගැඹුවා ගියාවේ! ම. යනවා වොටිසන්. හිහින් උව අල්ලා ගන්නවා!”

මෙම අදහස මගේ හිතැප්ක කළුණු වී තිබූණා. බැරිමෝල අප ගැන වියවායය තියල රහස පෙට නෙමි කළේ නෑ. අපි රහස නෙමි කරගත්තේ බෙලුන් වියේ. මෙම අපරාධකාරයා මෙමහම ගැවිසෙන එක මුළු සමාජයටම පවත්තාමයේ. මුළු නොමමර එක් මිනිමරු තක්කඩියෙක්. සමාව අදහන් හෝ අනුකම්පා කරන්න පුරුවන් මිනිහෙක් නම් නොවැයි. මුළු අලේලා මූලුදුනිනට භාරදිය හැකි නම් රේක අපේ යුතුකම. කවත් කුදාරුන් හෝ සාක්නය කරන්න පෙර මුළුව යෙිත් මිරෝට දැමිය යුතුයි. මුළු ඉඩවදුරුණු මිනිමරුවෙක්. අපි මෙය නොසළකා තිෂාඩ මුළුනාදා? කවත් කාටහරී ආම්සකෘතයෙකුට තේරිනෙයුන් වන්දී ගෙවන්න යියුවෙටි. උදහරණයක් ලෙස මුළුව පුරුවනි. අත්‍ර අසුල්වාසින් වන ජ්‍යෙෂ්ඨවත්ලාගේ තිවිස කඩා බිඳුගෙනු ඇතුළුවන්න. පූරු ගෙනර් මෙවැනි විෂ්මානවිත කටයුත්තක යෙදෙන්න හිතුවේ ඒ ගැඹා හිඹා මෙන්න ඇති.

“මමත් රහවා මිඩ සමග” මල කිවිවා

“රහම නම් අපි ඉක්මන් කළාත්තා හොඳයි” සර ගෙනර් කිවිවා.
“මුළු ආලේකය නිවා දමුල රහුක්තින් පිටති යාවි. ටාටිසන්. මෙම රිඛවල්වරය අරගන්න. ප්‍රාචිච්සරන්තාදමා ගැන්න”

මිනින්තු පහත් ගැඹුවදී අපි පිඩින්වූණා සරත් සාමුහ්‍ය හැමු පුළුග නැයුදවී අලදුනාවයේ වැශි භාවිත්. නොනැවත්වා ඇද හැඳුනු ලකාල විලින් කවත් ගවිදයයේ ඇඳුණා. මේ අත්‍රින් සන අත්බිකාරයේ අපි අපේ ගමන් ඉක්මන් තැංක. රාජ්‍ය බැංශ වාද්‍යය තිබුණෙන්, පෙනාමනය සම්ම දිරායන හස්තාකුලන්පිල දුනුද, අභ්‍යන්තර පාවිතිය ඇඳුරු විලාභුල අත්‍රින්, විශ්වාසයේ ඇද හැඳුන්නක් පටන්යායනා. අපරාධකාරයාගේ ආලේකය කවමන් එතැන දැල්වාණා.

“මෙම අනත් ආයුධයක් තියෙනාවද?” ම. සර ගෙනර්යෙන් විමසුවා.

“මා ලය තියෙන්නේ ද්‍රියම්-කුසයයක්”

“මුළු ඉනා දුරුණු මිනිහෙක් කියලයි ම. අහල තියෙන්නේ” ම. කිවිවා. “ඒ හිත්දා එක්වරම මුළුව විවිකරා, මුළු නොමිනන මොජාතක යටත්කරගතන්න යිනා”

“මෙම අහන්න ටාටිසන්” සර ගෙනර් කිවිවා. “අපි මෙවැනි වැඩක යෙදන්න විශ්වාසයා ආවත, හෝමස් මොජාවා කියාවිද

ඩැයුත් ඩොකුමේන්ට්ස් දෙවෑනි වාර්තාව - විශ්වාසී අභ්‍යන්තර

දත්තන නැහු ජන්ද? විල්පුලට යක්ෂ බලපිටිය විහිඹුණු ස්වභාවයක් ගන්නේ, අන්ධකාර රාජ්‍යවලදිය ජන්ද?"

"මහ කිසු දෙව පිළිඳුරු දදනවා වෙත්, ඒ මොහොනම මහ සයානක සත්ත්වයෙකුගේ භාජනැගිලක්, නැත්තාම විලාපයක් වැනි ගබායක් විල්පුව පැවත්තන් මඟුවාණ. ඒ ඉට මිට කළුනුත් ප්‍රිමිපත් මධ්‍යවැළ සම්පූර්ණයන් අභ්‍යන්තර ලැබුණු ගබායුමයි. රාජ්‍යයේ හතර වටින් කිසු දැඩි නියුත්වාවය මැදින් එතු මූලිකින් ඇතා නැයුණ්, සාමාජික හෝටිලේ ගබායක් වෙත්, එට පස්සේ රේකු සයාකර උඩ ඩිරිලිමස වැනි ගබායකට ඡැරුණා. එලුමට එය අවසන් වුණේ ගොකාඩුල කෙදිරිල්ලක් වෙත්. නැඹුත් එය එකැනින් අවසන් වුණ් නැ. මුද්‍ර ප්‍රදේශයම එම ගබායුන් තදදරවුමින්, අසන අයගේ සිත් සිනියෙන් මූසපත් කරමින්, සිරුරු ශ්‍රීලංපාලුවින්/එය කිමිපවරක් අභ්‍යන්තර ලැබුණා. සිනියට රන්සුරු ගොන්නේ මිශ්‍ර කුබායුමෙන් අල්ලා ගැනා, මහුමගේ මූෂුණ දරුණු ලෙස සුදුම්පිළිව නිෂ්පුණ.

"දෙයියන්ට මිශ්‍ර ටෙව්වාලේ පෙළාවියන් මොකක්ද ඒ ගබාදා?"

"මම දත්තනාත් නැ. රේකු මේ දිල්පුලට ඇශ්‍රාහන ගබායක්පු. මිට කළුන් එක සැරයක් මථ්‍ර-එය අභ්‍යන්තර ලැවේලු කියෙනවා"

එය කුම්ඩෙන් අඩුවි සිනින් ඩම්පුරුප්පා-කුහණුවක් යෙදි පැතිරුණා, අන් දෙසවන් ගොදින් ගොමුකාරගෙන සිටියන්, යෙින් ඒ ගබාය ආසුම් නැ.

"වොටසන්, රේකු නාම සිනිසුණු බල්පෙළු නැඟ ගබායක්"

මෙය මුද්‍ර ඇයම සිතාල වි රියා, ණංගන් තැනිගෙන සිටි මහු කරාකාල් බිඳුණු හඩුන්.

"මෙ ගබාය මොකක් කියලද මුවුන් කියන්නා?"

"කුවුරුන් ගැනාද ඔබ මේ කියන්නා?"

"මෙ ගම්වල ඉන්න-මිනිස්සු"

"ඊ තුළන් මිනිස්සුනා, මුවුන් මොහඳු කිවිවාම අපට මොකද?"

"මට කියන්න වොටසන්-මුවුන් මොකක් කියලද ඒ ගබාය භඳුන්වන්නා?"

පිළිඳුරු දීමට ඕම පැකිලිණා. එහෙක් මහුමගේ ප්‍රශ්නයෙන් බෙබරන්න මට ඡැකියාවක් නිෂ්පුණා.

"මුවුන් කියනාවා ඒ බුස්කාඩිල් සුනඩ අවතාරය ගොදුරු ඉල්ල කැගහන හඩු"

මහුව ගෙදිරි ගැවුණා. මහු කේසිවික් නොකියා නිහඩව සිටියා.

“රේදරු බල්ලකුගේ හඩික් නම කම්පි” මහු කිවිවා. “නමුත් අපට රේක අහන්න ලැබුමෙන් සැකසුම් ගණනක් ඇතින් කියලයි මට සිශ්‍යන්නෙනා?”

“රේක ආමට සොජන්ද කියල සිතාගත්නා අමාරුයි”

“රේක පුළුයන් එස්ක ක්‍රමයන් එදිම්වලා පස්ස අඩුවෙවලා සියා. මහා මූලිකන් විශුර හියෙන්නෙනා රේදරු නේදී?”

“මිට, රේදරුනා”

“වොටිසන්. ඇත්තා සියන්තා බඟ තැකැවුම් මං පොඩි ලමයෙක් නොමැයි. වොටිසන් ඔබට හිතුමෙන් තැද්ද රේක විහිසුණු බල්ලක් තැබු හඩි කියලා?”

“නෑ නෑ”

“සොජාම වුණක් පිය විය දේකුව ලන්විනයට වෙලා සිනාවිම රේකක්. නමුත් සහ අන්ධකාරයේ විශ්වුවර වෙලා, ඒ වෙශ බිහිපුණු විලාපයකට පත්දීම් කටයුත් රේකක්. ඇත්ත් මින් අසරය මහජපා. මහු වැටිල සිටි තැන යෝඩ බල්ලකුගේ අඩි ඕවහන් තිබුණා. මේ හැම අදයක්ම රේකට රේකක් ගැලපෙන්වා. රේක මින්නෙන් නෑ, නමුත් රේක යයානක යනිදයට මෙන් ගේ පිකල වුණා මෙය් අක අල්ලලා නේන්නා!”

රිය කිරිගැඹු තුටුවියයේ මමන් සිකල වි තිබුණා.

“හෙට වෙනසොට මබ සාමාජික සත්ත්වයට පත්වේ” මම සිටිවා.

“රේදරු හඩි මෙහේ සිඡන්න් නම් ඉවත් වෙලා යාවි කියල ۱. සොජාමටටින් සිඡන්න් නෑ, අපි දැන් කළ යුත්තේ මොකක් කියලද මබට සිඡන්නා?”

“අපි ආපහු යමු?”

“මිනා හෙණයක් ගණනුවාවේ. අපි ආපහු හැරන්නෙන් නම නෑ” සර හෙන්රි සිටිවා. “අපි මෙහෙට් ආමට් අර අපරාධකාරයා අල්ලා ගන්න. දැන් රේක කරමු. අපි අපරාධකාරයා පුහුවැදිදී බෙඳු අවතාරයක් අපට පුහු බැඳිනාවා. යුතු වොටිසන්. අපායයේ ඉන්න යන්පෑමින් මක්සොම රේහන් නිදහස වෙලා විශ්වුවට ආවත්, අපි මෙක ඉවරයක් කරමු”

ගේ පර්වත විශිෂ්ට එවුම් සිඩු රහිත, අපි ඉතා අපහසුවෙන් ඉදිරියට ගමන් කළා. කහ පැහැදි ආකල්ක විදුව දිසුවෙන් සොලින්ම 158 <http://sherlockholmesinvestigations.blogspot.com>

ඉදිරියෙන්. ගහඳුරු යක්මේ වැනි අභ්‍යාලක්‍යයක් හිබෙන්නේ සොයි කරම දුරකින්ද කියා නිය්වය කිරීම ඉතාමත් අමාරු කටයුත්තයි. විවෙක එය පෙනෙන්නේ අඛාජාම් ඇතා සිංහිතයේ වෙයි. විවෙක එය පෙනෙන්නේ අපට ගොඟාම සම්පූද්‍යයන්, යාර සිංහිතයක් ඉදිරියෙන් වෙයි. තමුන් අන්ති මෙයිද අපි එනැඟට ලුහාවූණා. ඉටුපත්තුම දැඩිවා තිබුණා, ගලක පිහිටි ගුහරයක් වැනි අභ්‍යාලට භාරිතු තැනක. එ නිසා දෙපැන්තයෙන් භැඳු පුදුංගම නොතිවි එය ආරක්ෂා වූණා. අනෙක් අතට එය බැංක්වීල් මැදුරව-මිස වෙනාත් පැන්තකට ගොඟාපෙනාන ලෙස ආවරණය-වි තිබූණා.?

“අපි දැන් මොකද කරන්නේ?” සර මෙන්ඩ් මගෙන් ඇඟුවේ කෙදිරිලි හඳුන්.

“මෙහැන තාටියි ඉඩිම්. මහු-ඇඩි මහු දැඳුව ඉටුපත්තුම සිටුවුවෙන්. මහුව යන්තමින් ගරි දැක්කාග්‍රහ්‍යාපුවෙන් වෙවිද සියලා අපි බලම්”

මෙත් කටින් එ එවන පිටපුණා විකරයි, අපි දෙන්නාටම මහුව දැකින්න ලැබූණා. ඉටුපත්තුම දැඳුවීම් තැනට ඉහළින් වැනු ගල්පරේච්‍යයක් මත, එ කුහපැජැති මුහුණ් ඉදිරියට දිග වි තිබූණා. කාර බව වඩාත් විදහා පෙන්වන, ප්‍රාජාජාල් විඵින් පිරිතු එ මුහුණට තිබුණා, සිරිසන් සංතෘතුයේ රෙඛුමක්. දිගට ඇදී තිබූ යවුද මඩ වැනි දෙයකින් අපිටියිද වි තිබූණා. දික්වුණු සොයි එකට පැටිලි භැඩිපදු ගෙයි තිබූණා. කදුකරණය ගල්දුහාවිල ආදිවායි මෙල්වීමයෙකුට නම්, සිංහාවම රුවුනි අරඹුමක් හිබෙන්න ඇති. පහළින් තිබූ ඉටුපත්තුමට එලිය, මහුගේ කපටි දෙනෙන් මත පරාවර්තනය වූණා. එ ඇද් ඉඩා වෙශ්‍යෙන් විවෙක් දකුණටත් හැරවූණා. හරියට ද්‍රියක්කාරයෙකුයේ ඉදා ගැමෙන හඩු අභ්‍යන්න ලැබූණු වන මෙහයෙකුයේ වියේ.

ඇමක් හෝ දෙයකින් මහුගේ සැකය ඇශ්‍රීඩයි තිබූණා. සමහරවිට එක බැරිමට් අපට හෙළි ගොඟාම්, පරාද්‍යලික රහස් සංඡාවක් වෙන්න ඇති. එභාම් නැත්තාම එම දෙයක්ම හොඳින් සිදුනොමවන බවත්, මහුගේ හිශේෂ ගැකයක් ඇතිවෙන්න ඇති. සොයාම වූණය පිළුම් කාර මුහුණ් සිනිය පළ වි තිබූ අපුරු මා දුටුවා. එක් මොඟාතුකින් එලිය නිවා දමා, අන්ධකාරයේ අකුරුද්‍යන්වීමට මහුව හැඳියාව තිබූණා. මා ඉදිරියට පැන්නා. සර

හෙනටික් එයම් කළා. සේ ගිරිභූත් කැසෙමින් අපට යාප කළ අපරාධකාරයා, ලෙඛා ගලක් අප දෙසට දීම් ගැඹුවා. අපට පෙවාන දුන් ගල් කුම්ල් ව්‍යුත් එය, ඇඩා කැබලිවලට බිඳී හියා. පැන දිවිම සඳහා මහු සිටි තැනින් වීමට ආනිදදී මහුගේ පෙනුම එක් මොළඝාතාකට මට දැනින්න ලැබුණා. මහු එ තිබුණෙක් මිටි, කරභාරු උහෙන් ගක්කි සම්පත්නා බවින් පෙනුණු සිරුරක්. ඒ මොළඝාතා වාසනාවකට විශේ විලාභුල් ඇතුළුන් යා එමිහාම මතුවුණා. අපර් මිනිජා වෙශයෙන් පැනුදුවදී අපි මහු පසුයය එමලුවිවා.

මහු ගල්වලට උසින් පනිමින් වෙශයෙන් දිවිවේ, කැදුකරයේ වාසය කරන එරෙවිකු තාරම දැඟී අපුරින්. මෙය රිවෙක්ල්වරයෙන් පහුම වෙඩි පහරක් එල්ලා තිරිමට හැකිවුණා නම්, සමහර විට පහුම දිවිම අඩාලු පාරු මහු අදාළා ගැනීමට හැකියාව තිබුණා. නාමුන් මං රිවෙක්ල්වරය ගෙන ආවාදී, ඇත් ආයුධ තොමැනීව පැන දුවන මිනිහෙකුට වෙඩි තැබීමට තොම් මින් ආස්ථාරක්ෂාවට. අපි දදන්නාම බොජාම් වෙශයෙන් දුවන්න හැකියාව තිබුණු අය. ඒ විශේම ගාරිරික ව්‍යාප්‍රම් නිසා දිවිම අභ්‍යන්තරක් තොම් අය. ඒ වුණක් අපරාධකාරයා දිඩ් වෙශයෙන් හැටිදාට් මහු ප්‍රහැදි සිහින් අල්ලා ගැනීම අපට අමාරු බව අපි-ඇස්පුම්-භාස්කා. වෙශයෙන් දිවි මහු අන්තිමට අපට පෙනුණෙන් ඇතින් සිහිටි කද බැවුමේ තිබක් පෙනුය. එය අපට පෙනුණෙක් ඒ වෙශාකට තිබු එදරුවිය නිසා. අන්තිමයිදී සෞද්‍යවම තානි වැට්ලා නැඩිනි අපි ගල් දෙකක් උඩ වාඩිවුණා. මහු බොජාම් ඇතින් තොම්පනි සිය ආකාරය අපි බෙලාගෙන සිටියා.

මා සියිලස්ක් බලාපාරාජ්‍යා තොම් කවක් එක් පුදුමාකාර ද්‍රේහනයක්, අපට දැනින්නට ලැබුණෙන් මේ මොළඝාතාදී. අපි සිදාගෙන සිටි ගල්පුවරු විශින්-නැගිටිවේ, සිජර්ල ප්‍රහැදිමක තොයදී ආපහු ගෙදර එන්නායි. ඒ වෙශේ ඩද පාසා තිබුණෙන් දැකුණු පැන්නෙන් මධ්‍ය පහතට වෙන්න. ගල් කන්දු පාඩා සහිත කොතක් වැනි මුදන දිස්වුණෙන් සඳහා පහත විශුය සම්පූද්‍යයන්, එය ඉදිරියෙන්. මේ ගල් පර්වතය මත මට දැනින්න ලැබුණෙන් කුමක්ද සියා මෙට සිත්තන් පුරුවන්ද? මෙම ගල්කාල මත මිල මිනිස් රුවක් දුවුවා. කළවර ලියෙන් තැදු පිළිමයක් ටැනි අම මිනිස් රුව, පසුවිමන් තිබු සඳහා දිජ්‍යිය නිසා මම පැජැදිලිවම දුවුවා, හෝමිස්, මබ සිත්තන්න එපා

මෙක මා දුටු මායාවක් කියා, මා ඔබට සහතික කර කියන්නම්, මා මෙය ජේවිජේට් දැකළ නැහැ යමක් ඒ තම් පැහැදිලිව. මා නියවය කරන්නේ ඒ සිටි පුද්ගලයා, උස ගක්වූ පුද්ගලයෙකු කියලයි. මූ දෙපා මදක් දෙපසට නාරුගෙන නැගිට සිටියේ, දැන් එකට බැඳුගෙන හිස මදක් පහතට නාමා ගෙන. මූ සිද්ධ ඉරියටෙන් එකටරම ගකනෙකුට හිතෙන්නේ, පිටි-චිලින් හා කාලයලින් පිරිණු විල්පුව ගැන කාණ්ඩාවෙන් මූ ඇද්දහාවකා වැට්ටි සිටියා කියලයි. සම්භරවීට මූ ඒ හයාකර ජ්‍යාහායට අරක් යන් ගුණයේමයක් වෙන්න ඇති. නමුන් ඒ අපරාධකාරයාකම් ලෞඛාවටයි. මෙ කියන මිනිසා සිටියේ අපරාධකාරයා අභා තොළපති සිය තැනට බොහෝම ඇතින්. අනෙක මොහු උසින් ඉතා වැඩි කැනුත්තෙක්. මූ දුටු ඔවුන් මටිනයට පත්තු මැදි කැගැසුණු. ඒ වහාම සර් හෙන්ටිට එම අරුම පුදුම මිනිසා පෙන්වීමට මා උත්සාහ කළා. මෙය මිනුයාගේ අතින් අල්ලා ගැමරදී, අර මිනිසා එන් දැන්ගෙනයකින් අකුරුදන් වි සිංහින් කාලගල් විලින් සැයුණු සොහොන්විනි කුඩා කටමත් හඳු ඉදිරියෙන් රිති පහළ මටිවමෙන් තිබුණා, තමුන් එය මුදුන්න් නිසල මිනිස් රුපය නම් දිනින්නට ලැබුවෙන් නැහැ.

ඒ දියාවට සිංහින් ගල්පරේවතය පරින්ශා කරුවැලිමටත් මට සිඟාණා. තමුන් එය පිහිටා තිබුණ් සැළඹන දුරින්. ක්‍රා-ඡැටුල් බෙදරනාක කරාන්තරය සිංහිකර දුන් අර විලාප හඩ තියා, සර් හෙන්ටි කටමත් සිටියේ කැනිගැන්මෙන්. තවත් විසුමාභාවිත යමනාක යෙදෙන්න කටම සුදු මානාසික ආත්මවයක මූ සිටියේ නැ. සර් හෙන්ටි ගල්කුල මුදුන් සිටි අදුනා පුද්ගලයා දකින්න ලැබුණ්න් නැහැ. ඒ තියා එම දුනා දුනීමෙන් මෙගේ, සිලක් ඇතිවි තිබු උත්සන්තරනය මූට ලැබුණ් නැහැ.

"කිසි පැකයක් නැ. බන්ධිනායිරයෙන් එවු නිලධිරයක් වෙන්න ඇති" සර් හෙන්ටි කිවිවා. "සෙල්චින්, පැනමිය ද්වීසය ඉදාල පොලියිලයේ සහ හිරුගේදර මුලාදුනින් විල්පුවේ හරියට ගැවසෙනවා" අදුනා පුද්ගලයා ගැන සර් හෙන්ටි කළ පැහැදිලි කිරීම සම්භරවීට තිවැරදි ඇති. ඒ වුණෙන් එය නාහුරු කරන සාක්ෂි සොයාගැනීමටයි මට උවමනා කරන්මන්.

අද ප්‍රින්ස්ට්‍රුන් බන්ධිනාගාරයේ නිලධිරයන් ඇමතිමට අපි බිලාපාලරාත්තු වෙනවා, මුළුස්සේගේ ප්‍රහාරයෙන් ගැලැටී පලා සිය අපරාධකරු අල්ලා ගැනීමට නම්, බලන්න සින කොළඹද කියන

එක අපට පුළුවනි කියන්න. මූල්‍යාලු ගෙන සිරකරුවෙකු ලෙස ගෙන එන්න අපට බැඳීමුණු එක අඟේ ඇව්‍යනාවක්.

ඊයේ රාජියේ අඟේ අතුළුතිම් තමා මං ඔබට විස්තර කළේ. මේ විදියට සම්පූර්ණ නොරුදා සහිත වාර්තාවක් ඔබ වෙත ඉදිරිපත් කිරීම ගැන ඕනෑම ප්‍රශ්නයා මට සිම්පිය යුතුයි හෝමයි.

මං ඔබට හැමදයක් සහායාම පුද්ගලයෙකු ගැනම තොරතුරු සැපයුවා. බැස්කට්‌ලේ අමිරහස විස්තුමට නම්, මං ලියා එම් තොරතුරු රිලින් වැඩි නොවසක් අඟාල තැබුව ඇත්. නැමුත් මට සිමෙන්නෙන් තොරතුරු හැම දදයක්ම ඔබට දක්වා එවිම වඩාත් යෝග්‍යයි කියලයි. එවිට නිශ්චිතව පැමිණීම සඳහා ඔබට අවශ්‍ය නොවස නොරා ඔබිය ගැනීම ඔබටම සාර්ථක යුතුවනි.

මේ සටහු ගැන සිදු බලන නොව. අඟේ යම්කියි ප්‍රගතියක් කියෙනවා. බැරිමෙල්ලා ගැන සිතුවාත්, මටුන් රේ අද්‍යත විධියට හැසිරුමෙන් ඇයිද සියනා එක අඟ් සේරුම් අරගෙන, රේ ගැටුවට විසඳා අවසන්. නැමුත් එකි දැඩින්ස් සම්ග, රිල්පුවින් එකි ගැටුවයන පුද්ගලයිනුයි ගැන, ත්වමින් හමිහැරි විසඳාග්‍යනා බැරිවුණු. සමහරවිට මා එකි යන මීලය ගම්මන්දී අදුරු ගොඟැනැදිලි ගැන්, පැහැදිලි කරගැනීමට හැකිවිටි. රේ හැම එකක්වම විඩා ගොඳම කුමය නම් ඔබ මෙහි පැමිණීමයි. රේ නොගොඩාම වුණ්නක් ඉදිරි දින කිහිපයේදී තවත් වාර්තාවක් ඔබ වෙත සැපයීමට මට හැකිවිටි.



දස වැනි පරිවිශ්චේදය ඩොක්ටර් ඩොට්ටෝ දින තොනෙස් ලිංග්‍රී යත් කොට්ඨාස

පරුලාක් මෙම්පිස් වෙිහා මූල් දින කිහිපයේ මා යැඩු වාර්තාවල සොයියි. මිල වෙිහා ඉදිරිපත් කිරීමට මේ අක්වාම මට හැකිවිණි. එම ක්‍රමය අත්හැර දැමීමට ඇත් මට සිදුවී ඇති. මා ලය ඇති දිනලපාතක උදවී ලබමින්, මෙය මතකය ආවිදුකිරීම ගැන යැලින් වියවාසය තබමි. එම සිදුවීම සියලු විස්තර සහිතව, මෙය මතකයේ සටහන් වී ඇත. එහු රාජ්‍යයේ අපරාධකාරයා ප්‍රභුවැද අප තිය, එහෙත් අසාර්ථක වූ ගම්හා මටට මතක ඇතුවානිසැකය. එහු රාජ්‍යයේම විල්පුවැදී මා මූහුණ දුන් පුදුමාකාර අත්දැකිම ද මුදු සිදුවීම හා බැඳී ඇත. එම රාජ්‍යයට පසුව එලැයි දුදාසනින්, මම කරාන්තරය යැලින් අරඹමි.

මතකයේට 16 එකිනී අ - නොනව්ච්චාම පොද වැස්සක් ඇදහැරුණු, තද මිදුම්පත්ති සියේ කළකිරුවන දිනයකි. ඉතා සසමින් පාවිගිය අදුරු වැයි ව්‍යාපෘති විලින් බැස්කවිල් මැදුර වරින්වර වැසි ගියෙය. විවෙක ව්‍යාපෘති ඉවත් වෙදදී දක්නට ලැබුණ්නේ, සින අදමිනසින් පිරවූ අදුරු දාහායා විල්පුවය. තවත් විවෙක රිදී රැහැනි දිය දහරා පහළට ගලා ආ කුදාචරය දිස්විය.

කලින් අ රාජ්‍යීය මූල්‍යක්ෂණීමට සිදුවූ කටුක අස්ථියිම නිසා සරු ගෙනරි සිටින්නේ කම්පාටි මුසු කලකිරුණු සිතකිනි. අපේ හිස් මතකට එල්ල විය හැකි හායානක ඉරුණුමෙක් ගැන මගේ සිතකට ද දැනී ඇත. එය විඩාත් විහිසුණු වන්නේ, එය හරියටම කුමක්දැයි පැහැදිලි කිරීමට මට හැකියාවන් නොමැති බැවිනි. ඒ හැකිම නිසා බරු හදවතින් මම කාලය ගතකරමි.

එචුනි හැකිම සිංහ ඇඟිකරු. ඇත්තිමට ලට හේතුවක් නොමැතිද? අඟ වටා යම් කුරිරු බලශේරි රෝස්ත් ස්ක්‍රීජ් මක වන බවක් මගේ සිතකට නැශේ. එකක් පිළිපස එකක් පිළිලෙවින්නා පිදියෙන් මාලාවෙන් ඔපන්වා දෙන්නේ එචුනින්හක් නොමැවිද? පටුලේ විහිසුණු පුරාවිස්තයට සැම අසුර්කින්ම ගුලුලපන ලෙස සිදුවූ, සරු වාල්ස බැජ්කරිල්ලේ අවාස්නාවින්න අකැල් මිරණය. විල්ලුලවි තේත්වන විහිසුණු පෙනුමක් ඇති දුයුමාකාස ණරියකු ගැන ගම්බායින් නැවත නැවතත් කළ වාර්තා. ඇත සිටි ආසාමිනා පුනාධයෙනුලේ උසු විරිලිමක් වැනි බිජ්‍යාරු ගබදයකට මම අදවරක්ම කන්දුන්නෙමි. එහෙත් එචුනි අද්දුක සර්තරවිජයකු එකුම පුනාධ අවතාරයක් පවතින්නේය යන මතයට, තෙවින විද්‍යාත් පිළිබඳ අවබෝධයක් ඇති අයෙනුට එකාග්‍රීය නොහැකි සිංහ උසුවිරිලිමෙන් පළාතම මාදාරවන පුනාධ අවතාරයක්, පළාලාව් මත අඩි සටහන් ඉතිරි කරන්නේ නොමෙන් නොමෙන්ද?

එචුනි මිටියා විශ්වාසයකට ස්වේච්ඡල්දේන් රෙවිමෙ ඉඩිය් ඇත. අදායෙන් මෙට්ටිමරද එචුනි ලදයක් විශ්වාස කරනුයි සිතිය හැක. එහෙත් සාමාන්‍ය මුද්‍යය හේත් නැත් තුවන් මා සැකුව ඇත යන්න මගේ විශ්වාසයයි. ඒ අනුව පුනාධ අවතාරයක් ඇත යන කරුණ එක් මොළයාකකට විස්තරවිජයක්ම මගේ සිත ඉඩි නොදෙයි. එචුනි අදායක් විස්තරක් තිරිම යනු මාද තුළයක් ගම්බායින්ගේ මට්ටමට ඇද වැට්ටිමයි. යක්ෂ පෙනුමක් ඇති බිජකරු බැජ්ලෙංඡලයෙන් මවුහු දැනීමට එත් නොවෙනි. මවුනට උච්චමනා කරන්නේ කටෙන් තා ඇස්සවැන් හිනිදැල් විහිදුවන සත්ත්වයෙකි. හෝමක් නම සිංහ මොළයාන්නා එචුනි බුදුභාවලට කන් දෙන්නෙනු නොවේ. මා මුළුමග තීයෙක්කායාය.

එහෙත් සැබෑවක් සියිලස්ස් ඉවුත්වන දැමීමට ද නොහැක. හයාකර පුනාධයෙනු විලාජය නැත්තෙනාත් උසු විරිලිම, අදවරක්ම මට

විල්පුලවිදී අයන්හට ලැබේ ඇත. එහිදු දූචින්ක බල්ලෙකු විල්පුලවිදු මෙවැවින්ම ගැවීභන්නේ නම්? එසේ තම් කාරණා හැම එකක්ම වාග්‍ය විසඳීමට එයින් ආලංකායක් ලැබේනු ඇත. නමුත් එවැනි දූචින්ක සුන්ධියෙකු ඇශයවි සිටින්නේ මකළසද? උග්‍ර ආහාර ලැබේන්නේ සොහොතු? උග්‍ර විල්පුලවිදී පැමිණියේ සොහොති සිටද? කිහිවේකුට දහවල් කාලයයේදී ආ දක්නා නොලැබේන්නේ ඇයි? මේ ප්‍රශ්න විලට පිළිඳුරු සැපයීමද අඩියින්ම් දුෂ්කර කටයුත්කිය. සුන්ධියාට අම්තරව කාවිත් කරුණුද ඇති බැවි අප සිහි තබාගත යුතුය. සර නොත්තිව එමරහිව ලන්විනායේ ක්‍රියාත්මක වුණු මිනිස් නියෝජනය - ඇලිරියේ මෙන් කළ මිනිසා! සර නොත්තිව පැමිණිම වැළැකවීමට, අනුදුරු අයටා එහුට එවු ලියුම මේ අතර වේ. මෙවා දැබා දියුවේමියු, එය භූතාරකුගේ වැඩික් මෙන්ම සර නොත්තිගේ ආරක්ෂාවේ පත්තා මිදුරුවුගේ වැඩිස්ද විය හැක. එහෙත් ඒ මිතුරා හෝ සැතුරා දූන් සොරි? මූළු තැවමත් ලන්විනායේ රදී සිටිනාවාද? එසේත් නැතිනම් සුර මෙන්ටි ප්‍රස්ථාපන එම පුද්ගලයාත් මෙහි පැමිණ සිටිනාවාද? එදා රාත්‍රීය විල්පුලවිදී සිට ආරසු පැමිණෙන්දී, ගල්කන්දක් මත මට දැකින්නාට ලැබුණු පුද්ගලයා මූළුද?

මා මූළු දුටුවෙන් එකට්ටරක් පමිණ්කා බෙවි ඇත්තායි. ඒ වුණක් මූළු ගැන දිවුරා සිව් හැකි සම්හර කරුණු මා සැතුවේ ඇත. මේ පුද්ගලයේ අඟේ අසල්වායින් දැම සොංකාකුම මම මේ වනවිට දැක ඇත්තෙකි. ගල්කුල මත මා දුටු පුද්ගලයා මොවුන්ගෙන් කටවරකුවියේ නොවේ. මා දුටු තැනැත්තා ජ්‍යෙව්පල්ටන්ට වඩා උසින් බොහෝ වැඩි වූ අතර ගෝන්ස්ලන්ඩිට එඩ්රා-කුම්පිටුය. එවැනි සිරුරක් ඇත්තෙකු ලෙස මට සිතාගත හැක්කෙන් බැරිමෝ පමණි. නමුත් එදා රාත්‍රී අප විල්පුව බලා පිටතේ සියේ බුරිමෝ නිවිස්ස සිටියදියි. අප පසුපසින් එමට මූළුට හැකියාවක් තෙවුම්පූඩු බවාමට සහතිකය. එසේ නම් සැරැවෙමින් අප ප්‍රහුවෙනා අමුත්තකු මෙහි අප අතර සිටි. ලන්විනායේදී ද එවැන්නොකු සිටියෙයි. මූළු මගහැර එමට අපට හැකිවි නොලැඹා. මට මෙ තැනැත්තා අල්ල ගැනීමට හැකිවුණෙන්, අප මූළුන දෙන ප්‍රශ්න සියල්ල විසඳු ගැනීමට හැකිවුනු ඇත. මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා දූන් මෙග් සම්පූර්ණ උත්සාහය යෙදිය යුතුය.

මට මුදින්ම හිඹුණ් මේ මූළුන සර නොත්තිව දැනුම දීමටයි. දෙවනුව මෙය සින් ඇතිවු මෙන් ඇතිවුයා මෙන් ඇතියකි. මෙය කටයුත්නේ

කළුන් අ රාජ්‍යයේ මූල්‍යෙන්මට සිදුවූ පැවත අත්දැකීම නිසා සර් හෙහර සිරින්නේ කම්පාටි මුසු කළකිරුණු සිතකිනි. අපේ හිස් මහට එල්ල විය හැකි ගාසානක තාරුණිකාගේ ගැන මගේ සිතට ද දැනී ඇත. එය විභාග් විනිශ්ච්‍ය වින්න්, එය හටියටම කුමක්දැයි පැහැදිලි කිරීමට මට හැකියාවන් නොමැති බැරිනි. ඒ හැඳිම නිසා බරු හදවතින් මම කාලය ගතකරමි.

එවැනි හැඳිම සිංහ ඇශ්‍යිකාරු ඇතිමට අට සේතුවක් නොමැතිද? අප වටා යම් කුරිරු බලශේෂ රෝග ස්ථානමක වන බවක් මගේ සිතට නැශය. එකක් පිටිපස එකක් පිදුලටින්හා පිදුයින් මාලාවෙන් ඔපන්වා දෙන්නේ එවැන්නක් නොඅවිද? පවුල් විනිශ්ච්‍ය පුරාවීයේකයට සැම-අපුරුෂීන්ම ගුලුපන ලෙස සිදුවූ, සර වාල්ද බැස්කටිල්ලේ අවාස්නාවන් අනුළු මිරුණය. විල්ගුලේ ත්වත්වන විනිශ්ච්‍ය පෙනුමක් ඇති දුයුමාකාන දේවියකු ගැන ගම්වායින් නැවත නැවතයේ කළ වාර්තා. ඇත සිටි ආසාමිනා සුන්බයෙකුලේ උඩ විරිලිමක් වැනි වියකරු ගබිදයකටම මම දද්වරක්ම කන්දුන්නෙමි. එමහත් එවැනි අදාළත සැස්දේව්‍යයකු එනම් සුන්බ අවතාරයක් රාජ්‍ය විත්තින්නේය යන මතයට, නාටින විද්‍යාත් පිළිබඳ අවබෝධයක් ඇති අයකුට එකාග්‍රිය නොහැකියි. උඩුවිරිලිමන් පාලාතම ඔද්දවන සුන්බ අවතාරයක්, පාළාතාව් මත අව් සටහන් ඉතිරි කරන්නේ සෙමලසද?

එවැනි මිරිනා වියවාසයකට ස්ථේපැල්පේන් රවිවීමේ ඉඩිය් ඇත. අදාළතර මෙට්ටිමරද එවැනි ලදායක් වියවාස කරනුදි සිතිය හැක. එමහත් සාමාන්‍ය මුද්‍රිය හෙවත් නැඹු තුවන මා සැඟුව ඇත යන්න මගේ වියවාසයයි. ඒ අභ්‍යව සුන්බ අවතාරයක් ඇති යන කරුණ එක් මොළයාතකට වින් වියවාස කිරීමට මගේ සිත ඉඩ නොදෙයි. එවැනි අදායක් විස්ටරිස් කිරීම යනු මාද තුළත් අම්වායින්ගේ මට්ටම්වීමට ඇද වැට්ටිමයි. යක් පෙනුමක් ඇති ආයිති වියකරු බල්ලකුලෙන් ඔවුන් දැඩ්වා රාජ්‍ය විවිධ නාටින් කෙටින් නා ඇශ්වලින් හිනිදැල් විනිදුවන සත්ත්වීයෙකි. හෙතුම්ද නම් සිංහ ම්‍යාගන්නා එවැනි බහුඛ්‍යවලට කන් දෙන්නෙකු නොවේ. මා මහුගේ තීයෙකීනයාය.

එමහත් සැබුවක් සියිලදස්සීඉවත දැමීමට ද නොහැක. හයාකර සුන්බයකුලේ විලාපය නැතැන්නායේ උඩ විරිලිම. දද්වරක්ම මට

ආදර්ශන විවිධත්වය දිහැසෙන් උපරි ගත් සාමූහික

“ඒක සිංහ වාසියට කුරවා ගැනීම් සියලු මං හිඹුවේ නෑ සර හෙතුම්. මං කොළඹාමටවින් හිඹුවේ නෑ”

“මම මිනිහා සයානාක අපරාධිකාරයක් සර හෙතුම් සිය. “විල්පුවේ තැන් තැක්විල ගෙවිල් තියෙන්නේ වෙන වෙනම්. මේ මිනිහා ලේඛියෙන් පරාජය හාරගන්නා ගෙනනාකු නොමෙයි. බොහෝද ඩිජිස්ත්‍රුක්ටු පුද්ගලයක්. මහුගේ මහුණ දිහා එක සැරයක් බැඳුවායේ රේ බව පෙනනාවා. ඇටටිපල්පිත් මහත්මයාලග ගෙදර ගැන හිතු බලන්න. ඒක ආරක්ෂා කරගන්න ඉන්නේ මහු විකරමයි. සෙල්චින් හිරුඩුවක් ඇලට දළඹා අදාළ දමන් ඇරු කාටවක් කිසිම ආරක්ෂාවක් නෑ”

“මහු කාලේවත් යෙකුටා හඩා විදින්නේ නෑ මහත්මයා. ඒ ගැන මං ඔබට සහතික ඇවත්කාම. මින් ඉදිරියට මහුගෙන් මේ රටේ සියිලකනෙකුට කරදුරයක් වෙන්නොත්තා. තවත් දින සිරයකින් මහු දකුණු ඇමරිකාවට යවන්න කටයුතු පුදුනම් කරලදී තියෙන්නේ. මහත්මයා. මං ඔබට ආයාවනා කරනාවා මේ බවක් පොලිසියට සියන්න එපා. මහු නැවුම් විල්පුවේ ඉන්න බවත් පොලිසියට හෙළිකරන්න එපා. මහු ප්‍රසුඩුදායාම ප්‍රාලිඩියාදුන් අත්හැර දමලා. මවුන් මහු සොයා. විල්පුවට ගොඟ්ස්වියෝ ප්‍රති තියෙනිදිව රේඩිය ගෙවන්න සෙල්චින්ට පුද්ගලයි. ඒ වික කාලයකට විකරයි; මහු නැවකට දැමීම කටයුතු පුදුනම් එන ඇරු පමණයි.”

“අවාරියන්. ඔබ මෙළුකක්ද මේ ගැන සියන්නෙනා?”

“මහු සරීර වියයෙන්ම මේ රටේන් පිදුවෙලා යනවා නම්, ඒක මද ගෙවන්නන්ටින් සහනයක් මම කිවේමි.

“යන්න කළින් මහු කාලේ බුදී ගෙකුටා හඩා නොවදිවිද සියල අපි කොළඹාමද දන්නෙ?” සර හෙතුම් විමසිය.

“ඒ වෙශ පිස්ප වුවියා මහු සේව්ත්‍රාමටවින් කරන්නේ නෑ මහත්මයා. මහුට උවිමනා වෙයි සියලු සිංහන භැංගුදයකම්, අපි මහුට ලබාදිලදී තියෙන්න. මහු අපරාධියක් කරනාවා සියන්නේ, මහු හැංගිලා ඉන්න මුහු අනික් අයට පෙන්නා දීම.”

“ඒකත් ඇත්ත තමා” සර ගෙන්නේ සිය.

“ජොඳයි බැරිමෙන්.....”

“මහත්මයා මධ්‍ය අදවියන්ගේ ආකිර්වාදය ලැබෙනවා. මෙය මුළු භද්‍යතින්ම මං මධ්‍ය ජ්‍යෙෂ්ඨ කරනාවා. මහු යොළ අත්අඩංගුවට පත්විණා නම්, මෙයේ විරිද ඒ යෙකයෙන් මැලෙන්න ඉඩ තිබුණා”

“මටාටසන්. මට නම් සිංහන්ත්‍රා අපි නිකි විරෝධී කටයුත්තකට ආධාර හා අනුමල දෙනාටා කියලයි. සොයුම වූණ්න් දැන් අපට පුගක් දේවලා අහන්න ලැබුණුන්. එවිල හැරියට අපට මිනිහව පොලියියට අල්ලයිම කරන්නාත් බැං. හොඳයි බැරිමෙර්. දැන් මටට යන්න පුරුවනි”

තම කානුගැනීමාවය පළුත්කීමට බැරිමෙර් වටන කිහිපයක් මිශ්‍රුවෙය. ආපසු යාමට පිටත්වී ගොස් එය අන්තිවුවා යැං රාමිනිඹයේය.

“මිබුමා අපට බොයෙළාම කරුණුවන්ද වූණ්. එට කානුගැනීම දැක්වීමක් වශයෙන් මට හැකි දෙයක් කරන්න මාත් කැමතියි. මා දැන්නා නමුත්, කළුන් කාලුවිත් තොකිදු යම්ක තියනාටා සර් හෙතුම්. මා මෙම කියන්න කිවුලදු මිට කළුන් මෙන්න පුරුවන්. නමුත් මට එය හරිහැරි දැනගන්න ලැබුණු. මටත් පරිස්ථා විභාගය පටන්වා යැංගන කාලුයකට පස්සය. මේ ගැන් ම. කුවදාවත් කියිම සොයනාභුව එක වටනායක් සිටි නැ. එ අසර්ණ සර වාල්දෙග් මරණය ගැන” එ අසා සර සෙනරි සහ මම සිඟැයි සිඟැමු.

“මිහු මියයින්ද සොයෙළාමද තියල බැරිමෙර් දන්නාවද?”

“නැහැ මහත්මයා. මා එක දන්නෑනු නැ”

“රෙහනම්?”

“රුමා රාජ එ වෙළුවට ගෙවිවූව අසුලට මියේ ඇයි කියලා ම. දැන්නාටා. එ කාන්තාවක් භූමිවන්නා”

“කාන්තාවක් භූමිවන්නා? සර වාල්දේ?”

“මට් මහත්මයා”

“මොකකදා එ කාන්තාවයේ ප්‍රමාද?”

“නම් මොකකදා කියල ඩියන්න මට පුරුවන් කමක් නැ මහත්මයා. නමුත් ඇමේ නමිවල මූල් අකුරුදු ප්‍රකාශනයන් යෙදෙන්න එල්. එල්. යැනුවෙන්”

“බැරිමෙර්. මට සොයෙළාමද මෙක දැනගන්නෙ?”

“රාජ උලද සර වාල්දේ නමට එසුමක් ලැබුණු. මිහු කරුණුවන්ක සොයනාභු නිසායි. ප්‍රසිද්ධ අයෙකු නිසායි. මිහුට එසුම පුගක් ලැබෙනාටා. අමාරුවේ වූභවන අය මූදලින් උපකාර පතන්නේ මිහුගෙන්. නමුත් රාජ උලද මිහු නමට ලැබුණේ මේ එසුම පමණයි. එ නිසා එකට මෙයේ අදුම්හාවූ ඩියන් යොමුවූණා. එය තැපැල්

ඩායුත්තර විශ්වාසීන්ගේ දිනපෙළාගත් උපරි යන් සෙවක්

කරලා කිවුලෙන් ඇමත් තැපෑලියෝජ් ලිපුම් කටයුත් පිටත අකුරු ගැහැනියකගත්"

"ඉතින්?"

"ඉතින් මහත්මයා ඒ ගැන මම තවත් කිතුවේ නෑ. මගේ බිරිදා තිසා තොටින්හා, යැයිත් තිකන්න උච්චමතාවක් ආවෙත් නෑ. සර වාල්ස්ගේ මරණයෙන් රසු ඕසුම් කාන්ත්‍යාරු කාමරය වසා දමලයි කිවුලෙන්, අපි ඒක පිරිසිදු කරන්නවත් උනැනුදු කිවුලෙන් නෑ. නාමුත් මිට ඒ සහි කිහිපයකට තැබෙන ඒ කාලයේ පිරිසිදු කරන්න ම. හිරණය කළා. මෙය බිරිදාදී ඒ කටයුත්තේ යෙදුමෙන්, මිනිලදුන් පිටුපස තොටසක කිවු බාගේට පිලිස්සුණු ලිපියක කොටස් ඇශ්චට හමුවූණා. ඒ ලිපුමේ වැඩි ප්‍රමාණයක් පිලිස්සි කුඩා කැබලිවලද කැඩි කිවුණා. ඒන් කුඩා කොටසක්, පිටුවකා පැකළවරක් ඡනාදාවී ඉතිරිවී කිවුණා. එය අධි විගයන් දැව් අර ජැහැකුව භැරි කිවුණ්න්, ලියා කිවු දේ කියවීමට හැකියාව කිවුණා. ඒ, ලිපුම් අවධන් ධලාව තැපු ලිපු පසු සටහනක් වගෙයි අපට පෙනුමෙන් එහි-සඳහන්ව කිවුලෙන්,

"කරුණාකර මින්මතියා. කරුණාවන්න මහත්මයඟ ලෙස මේ උපිය පුළුයා දමන්නා. ය දහාට් ගෙවුවුව ලෙස රන්න.

"රාල්.රාල්"

"මබ ලය තියයනවාද ඒ ලිපුම් කැස්ල්ද?"

"නැහැ මහත්මයා. එතින් ආල්ප්‍රවාම එය කුඩා කැබලිවලට කැඩි යියා."

"මම අන් අකුරින්ම සර වාල්ස්ට් මිට කලුන්න් ලිපුම ලැබී කිෂේනවාද?"

"මුළුට ලැබෙන ලිපුම් මෝනවාද කියන එක ගැන මම ඒ තරම් පැලකිලිමක් වෙන්නා නෑ. එදා පැමුණෙන් මේ ලිපුම පමණක් තිසා මට මතක කිවුණා. එහෙම තොටින්න මෙයන් මය හැරෙනවා"

"රාල්. රාල්. යනුවෙන් හදුන්මන්නීනුෂ්ට්‍රේ කියන එක ගැන මබට වැළැකිමක් නැදුදු?"

"නැහැ මහත්මයා. ඔබ වගේම තමයි නාමුත් ඒ කාන්තාව කටුද කියල පෙනායා ගැනීමට හැකිනම්? එහෙම නම අපට හැකිවේමි සර වාල්ස්ගේ මරණය ගැන අප තොදන්නා යමක් දැනගන්න"

"මෙක පුයක් වැදගත් තොරතුරුක් බැරිමෙයි. මම ආරංචිය මබ හැඳුවෙමි ඇයි කියල මට සිතාගන්න අමාරුයි"

"මහත්මයා. ඒ ද්විස්වාලම කැඳියා අපට මේ සෙල්චින්ගේ ප්‍රශ්නය ඇතිවුලෙන්. රට අමතරු මමන් මගේ බිරිදාන් සර වාල්ස්ට් ලෙස

ආදරයක් දැක්වුවා. මූලු පෙට් කර තිළෙනු දැදැවී අපට අමතක කරන්න බැවු. මේ යට්ටිය කුණු හාරා ඇවිස්සිලමන් අඟේ අසරණ ස්වාමියාට ලැබෙන ප්‍රශනයේ නැඹා. ඒ ඉදිවාස් ගැහැනියකාගේ නමකුත් සම්බන්ධ වුණුම්? මිනෑම මොඳ ගක්නාකුලේ වුණුයේ....."

"මහුලේ කිරියි නාමයට එයින් භාජියක් මෙවිලි කියල ඔබ හිඟුවා?"

"මිට මහය්මයා. එවැනි දෙයක් හෙළි කිරීමලන් සර වාල්ස්ට් ඇඟිලවින මොඳක් නැඹා. තම්ම් දැන් මධ්‍යමා අපට පරුණාවන්හා සළකනාවා. අපි දැන්නා අද්විල් මිට හෙළි මොඳකාලාක්, අපන් මඟට වෙන්නේ අසාධාරණයක් කියාල මිට හිඟුණා"

"බොඩාම මොඳයි බැරිමෝ. දැන් ඔබට යන්න දුර්වලි"

සේවකයා එකැකියා පිශ්චි හිය පසු සර හෙත් මා දෙසට හුරුමෙන්ය.

"අවාරිසන්. මේ අප්පාලන් ලැබුණු පෙනෙනුදාරු ගැන ඔබට මොඳයා හිඟුන්නේ?"

"රේකෙන් ගැටුපුරු කළින් සංස්කීරුණු වුණා. ඒ මිසන් එය උපිල්ලිමක් මුණ් නැඹා කියලයි මට හිඟුන්නෙනා. අපි තවත් අන්ධිකාරයට තැලුවුණා."

"මටත් හිඟුන්නෙනා එහෙමයි. අප්පා-ඇම්-ඩ්ල්. එල් මොයාගන්න දුර්වලන් නම්. මූල් ප්‍රශනයම් විසඳුගත තැනිවේවි. අපි මේ තරම දුරකට කාරණ දැන්නාවා. අපි දැන්නාවා මේ ගැන සැයුවුණු මොරණුරු දැන්නා ගැහැනු ගක්නාක් ඉන්නා බව. ඇපට දුර්වලන් නම් ඇයට මොයා ගන්නා. ඒ සඳහා ආපි කුම්ජ් ක්‍රේ යුතුයි කියාද ඔබට හිඟුන්නෙනා?"

"අපි වහාම මේ ගැන හොඛීයට දැන්වූ. මහු සොයුම්න් කිවින මහ්මුවාවට පිටිසෙන්නේ. මේ තැනිස් වෙන්න දුර්වලිනි. මේක දැනාගන්නාම හෝමිස්-ඡල්ඩාට ආලෝනාලාත් තමයි පුදුමේ"

මම වහාම මෙයේ කාමරයට පිශෙයි. දැන්ද වරුගෙවි බැරිමෙය් සමග අප පැවැත්වූ සාකච්ඡාලවන් ගෙවා වූ කරුණු අනුව මොමයිට වාර්කාවිස් ලිවිම්. මැත්තක සිට මහුගේ රේඛිනය කාරුය බහුල අවිවේකි එකක් බවට පත්ව ඇත. ඒ බැවු මට පෙනි පිශේ, වෙනර විදියේ සිට මහුගේ ලැබුණු ලිපුම ගණනින් ඉතා අවුරිමන් රේවා ඉතා ගක්වීමක් නිසාය. වැඩුවානැඳුයේ මා යයදා බැඳකටිල් පරීක්ෂණය ගැන මහුට සැපයු ගක්රණුරු පිළිබඳවි. මහුගේ සඳහනාක් වත් නොවිය.

ඩොර්ටර සාරීක්ස්ගේ දික්තයාමයේ උපරි ගත් කෙරියි

පොදුගලික පොරතුරු හේමිකරණ බවට තුරුනාය කරමින් කජ්පම් ඉල්ල සිදුවීමක් විසඳීමට, මහුමග් අනුග්‍රහකයෙකු මහෝමිස්ට් හාරදී නිවිණ. මෙම ගැටපුව විසඳීම සඳහා මහෝමිස් මම සම්පූර්ණ අවධානය යොමු කරන්නට විය යුතුය. මෙයෙන් වෙනත් මම අප්‍රත් ප්‍රවාන්තිය මහුමග් සිත් ඇදැක්නිමට සම්ත් වෙනු නිසැකය. මහු මෙහි රැමිණ සිටියා නම් ස්කෑපල්‍ය මෙහාදායු සි මට සිනිණ.

ම්‍යෙකෙකුවර 17 වැනිදා

අද ද්‍රව්‍ය පුරාම ඇද හැඳුනේ දුරානිකාන වර්ණාවකි. විත්තිවල මූල් ඇද තිබූ අයිවි වැළැ සොල්ව්‍යිම්න් වැසිදිය ගලා ගියේය. මට සිනිවුදේ ආවරණයක එවා නොමැතිව ඇතුරු. සිංහ විල්පුවේ සිටි අපරාධකාරයා ගැනැයි. අසර්ණයා මහු බල අපරාධ මොනවා වුවත්. දැනටමත් මහු ඒ වේශ්‍යාලේන් සැහැනු දක්ව විද ඇත. රේඛට මෙයේ සිනියට නැඟුණේ වෙනත් සොනෙනාකුගැනී. උත්තිනයේදී රහස්‍යාලි අප ප්‍රහාරිද ආ කාල රුල්කාරයා. රේඛට මෙයේ මෙහෙයුමට ආවේ විල්පුවේදී එද රාත්‍රි. මා දුටු, පරේවිතයක් මත සිටි මිනියා පිළිබඳවයි. මහු සිටින්නේන්ත් මෙම අරහාර්යා කාලයානුවුවට මූහුණ දෙමින්ද? නොපෙනුණු මුරකරුවේ මූහුණු අදාළ සැයැමුණු මිනිහා?

සටස් වේදී මම වැළිකඩාය දැනුම ගනී ත්‍රිලියට බැස්සයමි. වෙයයෙන් හැඳු පුළු සුළු සමඟ ආ වැළිඳාද මෙයේ මූහුණ් පතිත වේදී. එම පුළු මෙයේ අදකන්විලට, සිවුරුහන් කරදී, මම වැසිදියෙන් පෙනුණු විල්පුවේ ඇවිද ගියුමි. මෙම වෙලාවට මහා විදුරු විමි පෙනෙදසට පිවිසෙන්නේ නාම දෙවියන්ගේම පිළිවයි. ශක්තිමත් උජකීම් පටා වැස්සයන් මත විදුරු බවට පරේවිතනය වෙමින් ඇත. එද රාත්‍රි අර පුද්ගල්‍යා පිළිමයක් මෙන් සිටෙනා සිටි ගල් පරේවිතය මම දුටුවෙමි. එත් මූහුනුව-නැඟුණු මම, එනැනුට රහුණින් මූහුනිකලා පෙනෙදයට ඡනිස් යොමු කළුම්.

වෙයයෙන් කඩා පැඹුණු වැසිදිය, රුදු පැහැනි පස් කදු සේස්දාගෙන ගලා ගියේය. ඇතින් මූහුනුවේ පිළිපුවා පාවි ගියේ වැසි දියෙන් බරවු අර පැහැනි විලාවන්ය. ජ්‍යා පාවි ගියේ අලංකාර පෙනුමක් තිබූ කදුවැටි පෙනු සම්පූද්‍යටයි. ගස් සොල්න් සියිවිත් නොතිබූ හිස් අවකාශයක් ඇත ව්‍යුහයින් දක්නට ලැබේකි. බැස්කටිල් මැදුරු ප්‍රධාන අංශනා දෙක අධි විය ගැනුන් මේමෙන් වැසි, එම සිවිස ඇඟින් දිස්ටිය. මිනිස් වාසයක් පිළිබඳව මට දකින්නට ලැබුණු එකම සාක්ෂින්

ඒය පමිණකි. රට අමතරේ ඇති තුළු තැද බුවුමේ, ප්‍රාග් උරිනිහායික මිනිසුන්ගේ නිවාසවල ප්‍රහැශ්‍ය වූ ගල්කාණ රාඩියක් ද දැකිය හැකි විය. රාත්‍රී දදකකට පෙර එම ස්ථානයේම පරවානය මුදුන් තනිව සිටි මිනිසාගේ කිසිදු අලංකාරක් දක්නට ලැබා ඇත.

මෙයි ගමන අවසන් කර මම ආපසු බැංක්විල් මැදුර දදාමට
අදාළ ආවේලී. තති අයේදා බැංක් තරුදා තෙත්තක් කුඩා අයේ කර්ත්තයක්
මෙවෙමල් මා පසුතෙකාට ගමන් කාලදාය. එහෙක් එය මා පසු කළ
දූෂ්මනින් නවත්වන උදි. නම් කුඩා කර්ත්තය ද්‍රෝකාගහන යමින්
සිටියේ අපේ මිශ්‍ර දෙශකර මෙවැමරය. මිශ්‍ර-ඇර මාරුයක පැමිණ
සිඛුණේ ගුවුල්මයර ගාවිපොලේ සිටයි. මිශ්‍ර නිනිපතා අප ගැන
විමසිටට අමතක ලනාකුදැල්ද. අපගේ නිපදුක් පසාය බැලිමට
මෙවැමර දිනපතාම් වාඹු බැංක්විල් මින්දිරයට පැමිණයේය. මා
ආපසු ගහනයාම සඳහා ඕසුන් කර්ත්තයට ගාචිංචිවන මෙන් මිශ්‍ර
මෙහන් ඉල්ලා සිටියේය.

ස්ථානියලදී වරුෂජයේ තම කුඩා බල්ලා නැතිවිම ගැන මෙටිලර සිටියේ සිත් තැපුලට පත්වය. විදුලුව දෙකට ගමන් කර ඇති උගා ආපසු පැමිණ නැත. අඟ ඇක්කාසීමට මධ්‍ය ගැනීතරුන් උත්සාහ පෙනුම්. නැමුත් එවින්දේ මට සිකිවුයේ අද ප්‍රිමිපාන් මධ්‍යෝගාලාරුවී එරෙහි භැංටි මා දුටු විඳු අක්වයා ගැනීම් මෙටිලරුන් බල්ලා ඔපුව යැලියේ දකින්නට ලැබේ යයි වම කිසිංස්ක් නොයිතම්.

"ඒක නොමෙහි මල්ටීමර්" මා හිටේ කරන්නය රූ පාලු ගැස්සෙමින් ගමන් කරමින් හිටියදීය. "මෙම පළාතේ ජ්‍යෙෂ්ඨවානා අය අකර, ඔබ තොදුන්නා ගොඹකක් ඉදිවී සියලු හිකන්න අමුණුදී නොදු?"

“මටත් හිඹකන්ගේ එහෙමයි”

"రంగమ నామి లభిత కియన్ను స్తులింపుణ్ణి ఆగే నామి మరీ అచ్చరి రద్ద. రల్ కియి యెద్దుకి మానుకొవిజె త్రితా?"

ମୁଁ ଲିଖିବେଳେ କିମ୍ବା କାହାର କାହାରଙ୍କ ଦାତାଙ୍କ

"නියන්න අමාරුයි" යහු කිය. "මය කමිකරුවා සහ තැනින් තැනට යන එයෙරු වෙතේ අය ඉන්නවා. මියින් ගැන නම් මේ මොක්ද දන්නා ඇළු, නමුත් විද්‍යාත් ප්‍රවාල්ල අය හෝ ගොවින් අතර, ඔය මූල්‍යාචුරු නියනා ලකළනාස් නැහැ නියලයි මට හිඳෙන්න. රී වුණා මිහෙම ඉන්න හිඟා බලන්න" මද නිහෘතාවයකට පසු යහු දැනීන් කරා කෙලේය.

“අදි ලෝරු ලෙසාන්ස් ඉන්හැට් - අශේ මූල්‍යරු එල්. එල්. එ ව්‍යුණත් ඇය ඉන්නේ කුම්බිලුවාල්.”

“ඇය කුවුදී?”

“ඇය තමයි ගෝන්ක්ලන්ස්ඩ්‍රයේ ද්‍රව්”

“මොන්ට්‍රා? අර නාත්‍රි ගෝන්ක්ලන්ඩ්‍ර පිස්සාගේ ද්‍රව්?”

“නෙන්හා භරි. විල්පුලේ ද්‍රව්‍ය සිභුවම් කරන්න ආ ලෙසාන්ස් නම් විනුයිල්පියෙකු සමග ඇය විවාහ ව්‍යුණ. එක මහා තක්කවියක්. මූල්‍ය ඇයට අන්හැර දම්ල යන්නා ජ්‍යා. මේ අභ්‍යන්තර ලැබුණු හැටියට නම් වැයද්දක එක පැන්තකම තොමේයි. ඇය කසාද බැන්දද කාක්කගෙ අවසරය ඇතුව නොමේයි ජේ. ඉතින් ඇයට ආපහු භාරගන්න ගෝන්ක්ලන්ඩ්‍ර. කැමැති වුණෙනු. බායලට්‍යාවට එකට තවත් කාරණා එකිනෙක දෙකක් හිශයෙන්නාත් ඇති. ඉතින් නාත්‍රි තක්කවියයි කරුණ එකිනෙක දෙන්නාගෙන්ම, කරුණියට පිහිට්‍යා ලැබුණෙනු නු. ඇය සම්පූර්ණයෙන්ම අතරම් ව්‍යුණා.”

“ඉතින් නොහොමිද ඇය ඒවිජ්‍යාවන්නේ?”

“මේ හිතන්නේ. නාත්‍රි ගෝන්ක්ලන්ඩ්‍ර ඇයට යම් මූදලක් ලබාදෙනාටා. නමුත් එක රුවී ලෙසා ගැඹුනක් වෙන්න බැ. එ මොකද මූල්‍යටන් හිශයෙන් අප්‍රමාණ වියදම්. ඇය අමාරුවේ වැටුණෙන අනිකරම ඇශේ වැයදු නිසා බේල්ඇංගයිල්‍යාභම හිශලා ඇය අන්ත අභරණ තක්කවියට අන්තවින්න ඉඩ අරින්නාත් බැහැනා. ඇය මූළුණදිල හිඛුණු ඉරණම ගැන ආද්‍යිත මෙහේ පැනිරුණා. මෙහේ හිපදෙනාක් එකඟුවාටා ඇයට පිහිටුණා. තමන්ගෙන්ම රැකියාවක යෙදී මූදලක් ලැබුයාන්නා අවසරාව සලසා දුන්නා. එහෙම උදව් කළ අයගෙන් එක් කොන්නක් ස්ථාපිත්වන්. තවත් ගොන්නක් සර වාල්ස් මෙන් සුද්‍ර උපකාරයක් කළා. අපි මූදල රැකියා ක්‍රේල් ඇයට යකුරු ලියනය හිරිඳුම් ව්‍යුදාරයක් අරුණින්නා”

මා එම කරුණ විමුදාවේ ඇයිද දන්නී දැන්ගැනීමට මූල්‍ය උවමනා පිය. එහෙත් වැටිදුර යම්ක් නොකියා මිශුම්ග් ඇතුළුය සංසිද්ධිමට මට භැනිවිය. සියලු රහස්‍ය පැහැදිලිකාව සැම කොන්නකුම අර්ථ විශ්වාසයට ගැනීමට ප්‍රතිඵල අවස්ථාව තොම්ව.

හෙට් උදෙන් මත ලෝරු ලෙසාන්ස් මහත්මිය හමුවීමට කුම්බිලුවියට යන්නාම්. පිටාදයට ලක්ෂු හිරිඳිනාමයක් ඇති ඇයගෙන්ම සැයැවුම් මැනුරුණු දැන්ගැනීමට මට භැනි වුණෙන්? එසේ වුණෙන් මේ අනිත්තය රාක්ෂකක් එකට ඇමින් ඇති දම්වැම්ල්.



"සර වාල්දේග මරණය යියුවුන් ගොඩිතරම් කාණ්ඩාවුදායක
විදියටද? එළඟට පිළුවුව පැන්නන්
යෝ ඇංහෙන බිජිපුලුව ගබද"

රිස් ගැටලුවක් ලිභා ගැනීමට විශාල පිමිමික් විනු නොඅනුමානය. අන් අයගේ ප්‍රයෝගවලට පිළිතුරු තොදී මට උච්චමනා කරුණුවලට පිළිතුරු ලබා ගැනීමේ තුවකා මට ද පහළවෙමින් ඇතු. මිළයට මෙට්ටිමරු මේ ගැන මගහන් විමසීමට රට්ත්ගෙන්ලන්, වෙරිමට නොහැකි ආකාරයෙනි. එවිට මම ගැර්ත්ස්ක්ලන්ඩිජ් හිස්කබල අයස්වන්නේ ඇමන විප්පයටදූ යි මෙට්ටිමර්ගෙන් විමසුවටි. ඉතින් ගමන් ඉතිරි හරිය දිගටම මට අසන්නව ලැබුණේ කපාල විද්‍යාව ගැනමය. පර්ලාක් මෝමස් සම්ඟ අවුරුදු ගණනාවක් ත්විත්පිළින් මට ද යම් යෙද දක්ෂකා ලැබේ ඇතු.

වැඩි කුණුවූ සහිත මේ අදුරු දිහායේ මට සටහන් කිරීමට ඇශ්‍රේදේ තවත් රිස් සිද්ධියක් පමණි. ඒ ගේ දැන් බැරිමෝ සමග මා කළ සාකච්ඡාවයි. ශ්‍රීඩාව ඇරණුණු විට පුදු කාලයේදී ශ්‍රීඩා කිරීම සඳහා, තවත් රිස් ගොඥ-කුරුමිපුරිස්ලා වෙන ලැබේයි.

මෙට්ටිමරු අප සමඟ රාජී හෝජ්තාය ගැනීම සඳහා නැවතුවන්ය. හෝජ්තායට පසු සර් ගෙන්ටි-සුඩ මෙට්ටිමරු එකාලටි නම් කාඩ් ශ්‍රීඩාවේ යෙදුණෙන්. මූල තනිවල දුස්ථාකාල කාමරය වෙන ගියෙමි. බැරිමෝ මා සඳහා සොයිජෙන්තා ආලේ එකුනාටයි. මහුගෙන් ප්‍රයා කිහිපයක් ඇශ්‍රේදේ මම ඒ-අවස්ථාව ප්‍රතිඵ්‍යුතුයට ගත්තෙමි.

“ඉතින් බැරිමෝ, සොයිජෙන්ද මිජ්ඩ්සුස්ප්‍රිජ්ඩ් ආයියාගේ පුවදුක්? මහු විල්පුවන් ඉවත්වෙලා නිමිංද? නැත්තාම් තවමයේ එශ්‍රේද්?”

“මම දැන්නෙ නෑ මහන්මයා. මා දෙවියන්ගෙන් ඉල්ලා හිටියා මහු මෙහෙන් පිටම්. කරන්න සියලු. මහු මෙහාට ගෙන ආලට කරදර පමණ්මයි. දිව්‍ය කුනකට කැඳින් ඕම මහුට කැමු ගෙනිහි. හියල ආවා. එට පස්සේ කිහිපා ආරංචියන් නෑ.”

“මෙට මහු දැකින්න ලැබුණුදි?”

“නෑ මහන්මයා. නමුත් මි. රේට පස්සේ යනාකාට කැම වික එකුනා ගිවුණෙන නැහා.”

“එහෙම නම් ඇශ්‍රේදන්ම මහු තවමිත් ඇති?”

“මහන්මයා. අපටස් හිජෙන්නෙ එශ්‍රේදන්ම තමයි. නමුත් කැම වික අරගෙන ගියේ අනන් මිනිහා ජෙමලයි නම්”

කොටපි කොටපය කටට ලැංකිරීම අකරමග නාතරජාට, මම බැරිමෝ දෙස පුදුමියන් බලා සිටියෙමි.

“එහේ තවත් කොටනක් ඉන්නා බව ඔබත් දන්නාවා එහෙනම්?”

“මට මහන්මයා. විල්පුවට පෙළත් මිනිහාස් ඉන්නවා”

“මබ දැකළා හියෙනපිද මහුව්?”

“නැ මහයමයා”

“රැඹනම් සකාංසාවද මෙ මූළු ගැනී දැනගත්තේ?”

“මූළු ගැන සක්‍රියාත්මක මට කිවිලව ප්‍රතිඵත් තැබ්තා. එටත් කළින් මූළුන් සැයවිලදි ඉන්නන. නමුත් යිපු සිලු. පැනල ආව සකාංසාක් නම් නොමෙයි. මේක මෙයේ හිතට හරි නැ මුවාටියන් මහයමයා. මේ මටට ඇත්තම කියන්නම්. මූළුන් මෙයේ හිතට හරි අමාරුයි”

“මේ අහන්න බැරිමෙස්. මෙවා මට අඟල තුළ. නමුත් මේ මෙයේ ඇවින් ඉන්නන මධ්‍ය ස්වාමියාග්‍රහණ යහපත වෙනුවෙන්. වෙන කිසිම දේකර නොමෙයි; මූළුට උදව් කරන්න. මට පුවින්ත්ව කියන්න. මෙ කැමති නැති මද මොක්කදී?”

බැරිමෙස් පිළිතුරු දිමුව මදක් පසුවට එය. සමහරවිට තමාගේ වෙශවිත් ප්‍රකාශය ගැන මූළු පසුජුවීල මූලික විය භැංක. නැතහෙත් අවංකව තමාට දැනුම් එළිම, වෙනුවෙන් තැයිමට මූළුට අපහසු මූලික විය භැංක.

“මහයමයා. මෙයේ හිතට හරි නැත්තේ මේ සිද්ධ වෙන දෙවල් මූළු කිවේ විල්පුව් මදකට මුහුණ දාමා තිබු වැයිදිය කඩා හැරුණු ජලන්ලයට අන දිගු කරමිනි. ‘මකුළේ’ හරි තැනක දරුණු අපරාධයක් සිදුවෙන්න කටයුතු දූදානාම් වෙන්තා. මෙක නමු අරිරු අපරාධයකට වන දූදානාමක්. මම දියුරා කියන්නම්-ඕඩුම්ඩු, සර හෙත්ටි මෙයෙන් පිටවෙලා ආයු ලන්ඩිනායට යනාවා නම්, ඒක මට ලෙසා සැනායිමක්”

“නමුත් මියෙන් හයක් ඇතිපු-ඝෛ මට්ටා හේතුවක් නිසාදී?”

“සර වාල්දෙගේ මරණය දිහා බලුන්න. හදියි මරණ පරික්ෂකයා මොනවා කිවිවත්. ඒ ඉතුරුම්කිරීම මෙයේ හිතට හරි නැ. විල්පුව පැත්තෙන් යට ඇභාන බේනිපුම් ගැනී ගැන හිතන්න. ඉර බැස්සට පස්ස ගම් මිනිහෙක්ව විල්පුව පැක්ෂෙන යටත්න බැව්, සල්ලි කියක් හරි දෙනාවා කිවිවත්. රුහුයට කදුකරයට වෙලා හැංගිලා ඉන්න මිනිහා. ඒ මිනිහා සොඳ මුස්කිඩිඡයන් බලාගෙනයි ඉන්නන. ඒ මොකක් කරන්නයි? මෙමක සේරුම් මොකක්ද? ඒක බැස්කවිල් නම කිඩෙන අයගේ යහපත සඳහා නම් නොවේයි. සර හෙත්ටේ අඹන් සේවකයන් මෙයේ එළඳ බාරගන්න ඒවින්. මේ බලාගෙන ඉන්නන රැනෙක්. එදාට මේ හැම දෙයිනම මිදිලා. මෙයෙන් පිටවෙලා යන්න ලැබෙන ඒක ගැන, මේ ප්‍රායක් සන්නෙක්ස වෙනාවා”

“නමුත් මේ තාදුනන අලුත්තා ගැන මටට මොනවද කියන්න පුරවෙන්?” මම ඇයිමි. “සක්‍රියාත්මක මොනවද කිවිවෙ? මූළු හැංගිලා ඉන්නන සකාංසාද, කරන්නන මොනවද කියල සක්‍රියාත්මක දන්නවද?”

“සෙල්චින්ට් ඒ අමුත්තා විරත් ඉහිරි දෙවරක් දකින්න ලැබේලා තියෙනවා. නමුත් ඒ එනිහා බොජාම පූජ්‍යමව වැඩ කරන ලෙසරාවික මිනිහෙකුලු තමන් ගුන කිසි දෙයක් අතික් අයට බලාගත්න මූලු ඉඩ කියන්නා නැතිලු. සෙල්චින් මුලින් හිතාගතන ඉදලා හිඳෙන්නේ, මේ එනිහා පොලීසියෙක් කියලා. නමුත් පස්ස ගේරිලා තිබෙනවා එහෙම මෙහෙනෙක් හෙමමයි කියලා. මූලු මහන්මයක් විශේ කොනේක්පු, රේඛ් එහු පූජ්‍ය බදුනාරේ ඉදන් කරන්නා මොනවද කියල සෙල්චින් දත්තනයේ නෑ.”

“මූලු ඒවාවන්න සකාංච්‍ය කියලද සෙල්චින් කිවිවා?”

“අර කදුකරන් තියෙනවානා ආදි පැවැතික මිනිසුන් ඒවාවුණු ගේරුහා වියයක්. අනුත් දීපාක්මතා.”

“නමුත් සකාංච්‍ය මූලුව නැමැත්ම දැඟෙන්නනා?”

“සෙල්චින් දැකළ තියෙනවා සකාංච්‍ය මේ මිනිහට කැමතිම අරගතන එනවා. මැද විශ්වාසයි ඒ ඇකාලු ගැටුයා කැම අරගතන එන්නන ඇමිතිවුයිය පැහැදෙන්.”

“බොජාම හොඳයි බුරිමල්. වෙතින් ටොලුවක අපි මේ ගැන වැඩිදුර කකාකරමු.”

බැඩිමට් එනැතින් පිටති පිය පසු මේ ඇසුරු ජෙන්ලය වෙත ගොස් විල්පුව දෙසට හොස් යොමු කළුම්. මට දක්නට ලැබුවන් සුලං පහලරේ වෙශයට ඒ මේ අතට සෙල්චින් ගස්කොලන් සහ ගකාගතන යිය වලාකුරුය. අධික යිතල, හොකඩිවා ඇද හැඳුනා වර්ජාවි, අකුණු හා වෙශවත්සුලත තීසු, කාලගුණයේ තිබුවන් ප්‍රවාන් බවකි. මෙවැනි රාත්‍රියක යුතුකාණු ඇතර අවවායක් පැල්පතක තේවිතය පකාතරම් දුෂ්කර එකක්ද? අදාළත මිනියා එවැනි දුෂ්කර රේවිතයක් ගෙවින්නේ, මහුවෙෂිමන් ඇති මොන තරම් දරුණු වෙවරයකින්ද, දෙවිජයකින්ද? යහපත් අවශක අරමුණකින් තොගනු එවැනි දුෂ්කරතාවලට මූළුන දෙන්නේ යයි සිතිය හැකිද? මෙශ සිත ඇල දත් ඇත්තෙක් අවුල්‍යාලයක පැවැලි ඇති ගැටුපුවකි. එහි මූල ඇත්තෙක් විල්පුව මැද ඇති ගේරුහාවකද? මෙම අවශකස් පත්‍රලටම කිමිදිමට මිනිසෙකුට පාල හැකි සැම දෙයක්ම මම කරන්නෙමි. එය කට්‍යා එක ද්‍රව්‍යකින් හෝ පමා හොකරන්නෙමැයි මම දුවුරා අධිජ්‍යාන කරු යනිමි”



ඩිකොලොස් වැනි පරිවිශේදය කදු මුදුනේ කැයවී උප මිනිසා

පසුමිය පරිවිශේදකම සකස් වූයේ මෙහේ පොදුගලික දින පොතෙන් උපටා ගත් නොවන්වලිනි. එය මෙය කරාත්තරය හිස්කරක්බර දහඅට දක්වා වූණු සිදුවීම්වලට ගෙන ආයෝග. එම පුදුමාකාර සිදුවීම හයකර අවසානයක් දක්වා, වෙශයෙන් ගමන් කරන්නාට පටන් ගත්තේ තම්මාලායිදියි. රේඛ දින කිහිපයේ වූණු සිදුවීම නොකරම තදින් මෙයේ මත්තයෙය් අවහන්වූවාද යත්, සටහන් මොංබලාම ජේවා ඔබට පැවිතිය හැක.

ඉතා වැදගත් කරුණු අදක්වී සාර්ථක, ලෙස තහවුරු කිරීමට හැකිවූ දිනයේ සිට කරාව අරඹිමි. ඉන් උකන් තුම්බිලටුවියේ ලෙස් ලැයාන්ස් මහත්මිය පිළිබඳවිය. සර වාල්ස් බැස්කටිල් හමුවීමට මූල්‍ය ප්‍රතිඵලියක් ලියා, ඇය වෙළුවක් යොදාගෙන තිබිණි. ඒ රඳ ර සර වාල්ස් මියගිය ස්ථානයේදී, මූල්‍ය මියගිය වෙළාවටයි. අනෙක් කරුණ නම් කදුකරුවයේ සැයාවී උන් මිනිසාය. මූල්‍ය විභාග් ගැවිපෙන ගල්කණු හා ගල්දහා ඇති ප්‍රමද්‍රාගයේදී හමුවීමට හැක යන්න මෙය වියවාසය විය. මා සංඝ් ඇති එම කරුණු දෙක ගැන ගැවිපෙනයක යයදී, ජේවායේ සැයාවූ නොරතුරු මත්තකරගෙන. ජේවාට යම්

ආලෝකයක් ලබාදීමට මා කැවපුණු තෙල යුතුය. එසේ නොකළෙහෙත් මගේ බුද්ධියෙය් හෝ ඔබිරයයේ අව්‍යාපි ඇතැයි අනෙක් අය නිගමනය කරනු තිබූ යුතුය.

කළින් අ හැන්දුවේ ලෙයාන්ස් මහත්මිය ගැන මා දැනගත් කාරණා, සර හෙන්රි ඩඩින දැනුම්දීමට මට අවස්ථාවක් නොලැබේණ. එට හේතුව එඟ බොහෝ රු විනෘතුරුම මූල්‍ය අභ්‍යන්තර මෙට්‍රිමර් සමග කාඩ් ස්ට්‍රිඩාවේ යෙදී සිටීමයි, ගොංස් වුවත් පසුඟ උදාසන හේ පානයේදී මා දැනගත් කරුණු මූල්‍ය මුළුව ප්‍රාථමික, ඒ අනුව මා සමය කුම්ඩිවේදීයට යාමට තැමැතියුදි මම මූල්‍යයන් වීමසුවේමි. එහි යාමට මුලදී මූල්‍ය කැඳුණි විය. ඒ පිළිබඳව තැයිදුර කළුපනා කළ විට ඒ තිරණය වෙනාස් විය. මා තනිව යියහෝත් ලබාගත හැකි ප්‍රතිඵල විභාග් සාර්ථක වේතැයි, ඉන් දෙදෙනාම් නිගමනය කළේමු. ඇය කුම්ඩිවේදී ගමන විභාග් වාර්තාවුණු මූල්‍ය වූ ගොංස් ආශේෂන් ලබාගත හැකි නොරදුරු ප්‍රමාණයේදී අව්‍යාපි වුනු තිබූ කායු. එබැවින් සර හෙන්රි බැස්කට්‌ල් මත්දිරුයේ තුවන්පා, මගේ අප්‍රත් ගෙවිජන කටයුත්ත සඳහා මම පිටත්වීමි, ඒ මගේ හාද සාක්ෂියන් යම වෙර්දනා තැමහදී බෙ ක්වයුණුය.

මා කුම්ඩිවේදීයට සිංච බැස්කට්‌ල් මැදුරට අයත් අයේ සාර්ථකයෙනි. අයේවයින් ගැන බලාගැනීම තක්කින්ස් හම් අපේ රිසුදුරාට පවතා, මම ප්‍රශ්න කිරීමට බලාපොශරාක්තා වූ කාන්තාව ගැන සොයා බැඳුවේමි. සඩ්පිදිය මධ්‍යයේ හිඹු ඇශේ නිවාස හා කාර්යාලය සොයා ගැනීම පහසු කටයුත්තායි විය. සිරිත්විරිස්වලට පමා නොවී, සේවකාවක්, මා සිය උච්චා මිදුව වෙත තැදිවාගෙන ගියාය. මා එහි ඇතුළුවදී රෙමින්න් යුතුරු ලියනයක් ඉදිරියේ හිදුමගන සිටි කාන්තාවක්, ප්‍රසන්න සිනාවක් පා මා පිළිගත්තාය. මෙයේ වෙනත් මා අමුත්තෙකු බැවි දුනු විට ඇශේ ප්‍රසන්න සිනාව අනුරුදුන් විය. යුත් විරෝධයෙන් ඇය, මා එහි පැමිණීමට කාරණය වීමසුවාය.

ලෙයාන්ස් මහත්මිය දුෂ්‍ර විට මෙයේ සිංච ඇතිවූ පලමු හැඳිම නම් ඇය අනියැඩින්ම රුමන් බෙවයි. ඇශේ දෙනොත්වල මෙන්ම සෙය කළේයිද හිඹුවෙන්, දීප්තිමත් දුෂ්‍ර පැහැයෙනි. ඇශේ කම්මුල්වල දුෂ්‍ර පැහැනි සිංච්‌ටැම් තිශ්‍රණ කම්මුල්වලට රෝස මලක පෙනිවල ඇති රෝස පැහැය දැඩි සිංචින්. ඇය වෙත යොමු කළ පලමු බැල්මෙන්ම, මෙයේ සිංච ඇයගේ රුව ගැන ඇශේයින් ඇතිවිය.

රෙහෙත් දදවැනි බැල්ලන් මා දුටුපූඩි අපුසකි. ඒ මූලුදෙන් පොශාතුනක හෝ කුමක් හෝ වරදක් ඇතැයි මට සිතිණ. ඇය අතියිය එම විෂ්ලේෂණ කුමක් හෝ ප්‍රාග්ධන ප්‍රාග්ධන එහි සැයාලි නිවිණ. ඒ එස්සක් දදනෙක්වල නැත්තාම් දදනෙක්ලේ පූර් දෙශීයක්, එස්සක් නැතිනම් මූලුදෙන් රථ බවක් විය යුතුය. කෙසේ ප්‍රාග්ධන මෙවා මගේ සිංහ පැසුව ඇතිවූ හැයිමය. ඒ මොෂණාලක් මට දැකින්නට ලැබුවෙන් මා පූර්දර කාන්තාවක අතියා සිවිනා බවක්, මා පැමිණි කාරණය ඇය මගෙන් විමසන බවයි. මා එහි සිය කම්පුක්ක කොයිතරම සියුම් එකක්ද යන්න, ඒ මොෂණාය විනාශුරුස් මොෂණාරියිටි අවබෝධ විනාතිවිණි.

“මං මෙටි කාන්තා අදාළනාගුකෙනෙකු බව සඳහින් සියන්න පුරුවනි” මම සිලවමි. එශ්චත් එයාමාන කරම් අනුවත් හඳුන්වා ගැනීමක්ද; කාන්තාවි පිළිඳුරු දුන්නෙක් ඒවා මට හොඳින් වැටුමහන අපුරිනි.

“කාන්තායි මායි තුළය සියිලා තිරිවාස ක්මක් නැහැ” ඇය සිවාය. “මං කාන්තාට ගෙයක් නැංු මාන්ත්‍රීලු යාරිවර්ශීගන් මට ඇති වැඩිඟුන් නැංු. මට කාන්තාක් ඉන්නටා කමයි. ඒ වුලුවෙන් මියමිය සර වාල්ස් බැස්කට් සහ තවක් කරුණාවන්සා ඇක්-සිජ-ඇදුලනෙකු නොවෙන්න, මට බඩින්නන මැරෙන්නයි වෙන්නො”

“මං මෙ ආවේ සර වාල්ස් බැස්කට් සම්බන්ධයෙන් මම හමුවෙන්න” මම සිලවමි.

කාන්තාවිගේ ඇතිලිඛුපූඩුරු ලියනාත්ය යනුරු මත වෙවිලන අපුරක් මම දුටුවමි.

“මං මොනාවද මූලු ගැන මෙටි සියන්නන?” ඇය ඇසුවාය.

“මබ මූලුව හොඳින් දැන් සිටියා. එගුම් නන්දා?”

“මං ඔබට කළින් සිවිල් නේ, මූලුප්‍රේ කරුණාවන්න හාවය ගැන මි. ප්‍රාග්ධන් ගෙයගැනීමි සියලු. කාර්ල්ස් අත්තාන්න නැතිවි තේවෙන්නන අද මට හැකියාවක් ලැබේ සියනාවා. ඒ මං පත්වුණු අවාසනාවන්න තෙන්නේ ප්‍රාග්ධනයි අරගනා, මූලු මට පිහිට වූ සිය”

“මබ මූලු සමග ලියුම් ප්‍රාග්ධනයි නැතියාද?”

ඇය වහා මා දෙස බැලුවටි තෙක්සය පිළිබිඳු කරන දදනෙකිනි.

“මොන අරමුණකින් දු මං අම් විධීය ප්‍රාග්ධන මගෙන් අහන්නන?” ඇය සැලැරන් ඇසුවාය!



— “මෙකටද මං බොතු සියන්නන?.....
මගේ අයරණකම ගැන ගෝරුම් ගත්තාම මහු
දුවිකරාව් සියල මට හිතුණා”

॥ ॥

"අපකිරීමේ කෘතිදරයක් ප්‍රසිද්ධ වෙන එක විශ්වාස්‍යන්හායි මං අහන්නේ" මම සිළවමි. "අපට පාලනය කරන්න බැරි වෙන විධියට, ඒවා පිටවී යන්නා ඉඩ සියෙනාවා. එහෙම වෙන්න ඉඩ නොදී මං මෙහෙම අහන එක හොඳයි අන්ද?"

ඇය නිහුවිව සිටියාය. එහෙන් ඇලේග් තුහුණ කටමන් සුදුමැලිය. අන්තිමෙමදී ඇය සිය මසවා බිලද්දී මූළුවෙන් සිවුලෙන් සියිවෙකින් ලොසුලෙන පෙනුමකි. එමෙන්ම, මෑරුණුවෙමක සටරයක් කටහඹේ විය.

"හොඳයි. මං උත්තර අදන්නම්. මොනවිද මිගි ප්‍රශ්න?"

"මබ සර වාල්ස් යම් ලිපුම් ගනුදදු කළාද?"

"වරක් හෝ දෙවිරක් ආයෝගුන්ම මං මූට ලිවිවා. ඒ මූට මා වෙන කළ පරිත්‍යාය ගැන ස්ථූතිකරන්න. මූළුලේ කරුණාවන්ක විව අයය කරන්න"

"ඒවා ලිපුවෙ කටයු ද්‍රව්‍යවලද සියා මබ සටහන් කරගෙන කියනාදා?"

"නැහැ"

"මබට කටයු හරි විසු භාවුත්වලා සියෙනුවදී?"

"මවි. මූළු ඇම්බිල්‍රියි වෙන පාලිභිජාඩ්‍රිලාවල, වරක් හෝ දෙවිරක් මට මූළු භාවුවේ සියෙනාවා. මූළු විභාක් ඉංජිනේරු නොනෙක්. මූළු විභාක් කැමුතිවූවෙන් අනුකර් උදව් කිරීම, ප්‍රසිද්ධියට පත් නොනොව තිළඹිව කරන්න"

"නමුත් මබ සියනාවා, මබට සර වාල්ස් හමුවූවෙන් කළාතුරකින් ලිපුවෙ කළාතුරකින් සියලා. ඒ වුණත් මබ සිය ආකාරයට මබට උපකාර කිරීමට, මබ පත්ව සිටි හැස්වාය ආදිය ගැන, මූළු නොලැබාද දැනගත්තෙක?" මෙයේ ඒ අමාරු ආයෝගයට ඇය සැකිවා පිළිතුරු දුන්නාය.

"මග අමාරුකම් ගැන දැනගත්තා ආධාර කරන්න, එකුවුතු මහත්වරු සිය දෙනොයිම් සිරියා. එමින් එක්කෙනනක් ස්වේච්ඡල්වෙන් මහයිමයා. මූළු තමයි සර වාල්ස්ගේ සිංහවාස්ම මිනුයා. ඒ විගෙම අසල්වැයියා. මූළුන් බොහෝම කරුණාවන්ක නොනෙක්. මූළුගෙන් තමා මෙයේ අමාරුකම් ගැන සර වාල්ස් දැනගත්තේ"

"මබ කටයු හරි සර්වාල්ස්ට ලිපුමක් ලියලා සියෙනාවිද මබ හමුවන්න සියලා?"

ලෙයාභ්‍යස් මහත්මියායි එක්ස්ප්‍රේයන් රඩුවුවාය.

“මොනාවද මහත්මියා ඔබ අභ්‍යන්තරී ප්‍රාග්ධනයා?”

“මට කණ්ඩාවුයි ලෙයාභ්‍යස් මහත්මිය. නමුත් ඒ ප්‍රාග්ධනය මා ඇයිය පූඩුමයි”

“රැහෙම නම් මට කියන්න කියන්නේ කොළඹාමටවත් නැහු කියලයි”.

“සර වාල්ස් මරණයට පත් වූ දිනයේ? එකු මධ්‍ය හමුවෙන්න කියලයි මිශ්‍රව ලිපුවක් ලිවිලවි නැදුදු?”

මිශ්‍රවෙන් වූ රඩු පැහැදිලි මැංචිනෝස් එය උක්වරම පූඩුමැලි වූවේ මුළුමිනියක විලයිනි. වියලි ගිය දදානාලින් “නැහු” යයි කිවද ඇගේ උගුරෙන් ගවිදයක් පිට නොවිනි. මා ඇගේ පිළිඳුර කතින් ඇසුවා නොව නොහින් දුපුවරා රමණි.

“අුත්තෙන්ම මෙතු විෂ්ඨය හරිණු” මම කිවේමි. “මබ ඒ ලිපුමේ ලිපු එක් ගේදායක් වූණන් මට පුද්ගලි කියන්න. ඒ මෙහෙමයි. “කරුණාකර මහත්මියා, කරුණාකර. මහත්මයෙකු ලෙස මේ ලිපිය පූඩුස්සා දමන්න. ඒ දහයට සේවුවා ලෙස කිරීන්න”

අයගේ සිහි විසඟුවේ සිංහයියි මම සිඛුවේමි. මද වෙළාවක් ගත්විය. බෙලවත් උස්සාස්සක් දරා ඇයායට් ගැන්වේවයට පැමිණියාය.

“රැහෙනාම් මහත්වරු කියල රාජ්‍යාධිකාරී නැදුදු?” ඇය ඇසුවේ අපහසුවෙන් පූඩුම අල්ලමිනි.

“මබ සර වාල්ස්ට් කරන්නන අසාධාරණයක්” මම කිවේමි. “මිශ්‍ර ඒ ලිපිය ඇුත්තෙන්ම පූඩුස්සා දැමීමා. නමුත් පිළිස්සුණු ලිපුවක් කිහිවීමට වූණන් කුම කියනාවා. ඒ ලිපුම ලිපු බව දැන් මබ පිළිගන්නවාදා?”

“මටි මම ලිපුවා කමියි!” ඇයුදට කැඳුවිනි. ඒ සමගම ඇගේ හදාවෙන් කිවු භැංමී ගෙනාහුර පාවාය. “මොකටද මං බොරු කියන්නේ? මට ලැංජාවෙන්න මුදායස්, ඒයු, මෙගේ අසරණකම ගැන ජන්රුම ගත්තම මිශ්‍ර මට උදාව් කරවි කියල මං බෙලාපොරාස්සු වූණා. මිශ්‍ර හමුවෙන්න අවස්ථාවක් ලබල දෙන්න කියල ලියල ගැවීවට ඒ නිසයි”

“නමුත් ඇයි ඒ වෙළ වෙළාවක් ගොඳ ගත්තෙන්?”

“මිශ්‍ර රැලු දව්‍යස් ලන්ධිනයට යන බව මට දැනායන්න ලැබුණෙන අන්තිම මොනානා. මිශ්‍ර රැහෙම ගියාම මාස කිවිපයකට ආපසු නොරැන්න ඉඩ කිවුණා, අවනාස් කාරණා නිසා, ඒ වෙළාවට කළින් රැකැනට යන්න මට භැංකියාවක් කිවුණෙන නැ.”

“ඉතින් ඇයි ගෙවීමේනැදි හමුවෙන්න තිරණය කළද? ඔබට හිමුණන මගදරට යන්නා?”

“පිරිමියෙක් තකියම නිවත්තේ මගදරට, ඔය වෙළාවට ගැහැනියෙක් තනියම යන්න සොයාමේද මහත්මයා?”

“හොඳයි. ඔබ එසැකට ශියාම, එළයට මොකක්ද සිදුවූණේ?”

“මම සොයාමේදට එහි සිංහය නෑ!”

“මොනාවා? උයෝන්ස් මහත්මයා?”

“සියලු දෙවිවරුන්ගේ නාමයෙන් මං ඔබට දුවරලා කියන්නම්. මම එහි සිංහය නැඳු. මෙයේ ගම්හාට අවශ්‍ය වෙන යම් දෙයක් සිදුවූණා”

“ඒ මොකක්ද?”

“ඒක පොදුගලික දෙදුන්. මට එය කිමිට හැකියාවන් නෑ”

“එජනාම් ඔබ පිළිගන්නවා, සර වාල්ස් මරණයට පත්වුණු යුතුනායේදී, එම වෙළාවටම මහු හමුවෙන්න, කළුන් සුදානාම් කරගෙන සිටි බව? ඒ විශේෂ එක කියනාවා මහු හමුවීමට ඔබ අනුමිය බව?”

“සත්‍යය ඒකයි”

මම නැවත නැවතක් ඇශෙන් යුතුස් ප්‍රාග්ධන ඇසුම්වෙමි. එජන් එකැනින් එහාට යාමටම මට හැකියාවන් ඔනාටැබේ.

අවසන් තිරණයකට එලැසිමට ඉනාජැකිටු මෙම දීපන සම්මුඛ සාකච්ඡාව අවසන් සාර්ථින් මම ඇසුනාන් නැගිටිවෙමි.

“ලෙයාන්ස් මහත්මය” මම කිවෙමි. “මුබ දත්තා හැම දෙයක්ම ඔබ අව්‍යාක්ෂ එලියට ද්‍රුම්ජුනා නෑ. ඒජන් ඔබ සිංහ මත ප්‍රවිච්‍යන්නෙන වියාල වශයින් ඒ විශේෂ ඔබ සත්‍යය හෙළි නොකළ කෙනෙකුම්ගේ තත්ත්වයට ඊශ්‍රේද්‍ය බැඳීම් නෑ. මේ ගැන මේ පොලියියෙන් ආධාර ඉල්පුවායින්, මවුන්ගේ සැශ්‍යය ඔබ අවසන් එල්ල වේටි. ඔබ ඒ ගැන තිරේදුෂ්‍ය නම්, රාඟ එකැන්දි හමුවෙන්න කියා සර වාල්ස්ට ලිං බව මුලින් නොහිලිගැනීම ඇයි?”

“එජන් කෙලුවාත් එජන් කුවුරු හරි වැයදි කිගමනායකට ඒවි කියලු, මෙයේ හින්දු බෙදක් ඇතිවූණා. එයින් මෙයේ නම මොනාව හරි අජවාර කතාවකට යැවෙයි කියල මට තිබූණා”

“මට යැවු ලිපුම විනාශ කර දමන්න කියා ඔබ සර වාල්ස්ට බලකර හිමුණා. ඒ ඇයි?”

“ඔබ ලිපුම කිවෙවා නම ඒකට සේතුවන් දත්තාවා ඇති”

“මුළු ලිපුමම කියෙටිවා කියලුම් කිවිවේ නැහැ” මම කිවිමි.
“මබ එහි ගොටුයක කියෙටිවා.....?”

“මා උපාධියන කිවිවේ ලිපුමම යටින්ම කිඹු පසුවදන. මා සඳහන කිවිවා වගේ ලිපුම දුන්ස්සා දැමීම නිසා, රේක සම්පූර්ණයෙන්ම කියවෙන්න හැකියාවස් තිබුණු නැ. මා අම මිඛෙන් නැවත වරක් අහන්නෙ. සර වාල්ස්ස් මිරිජ්‍ය දැවැන්ග්‍රහ මුහු අකට ලැබුණු අන්තිම ලිපුම එයයි. රේක විනාශ කර දම්න්න තියලු ඔබ මුහුට තදින්ම කිවිවේ ඇයි?”

“රේක පුහුක්ම පොදුගලික ආරණ්‍යක”

“අන්න රේ නිසාම තමයි මේක වැඩි ප්‍රකිද්‍යායකට පත් නොගොට ඔබ විසඳුයන යුත්තේ”

“රේහම නම් මා රේක මෙට් කියන්නාම. මගේ අවාසනාවන්න අනිතය ගැන ඔබට ගුම්පේ අහන්න ලැබුණු නැදේද? රේහම අපුරුවා නම් ඔබට දැනගන්න ලැබෙන්න” ඇති. මා මගේ හිතුමනාපෙට ගොඟැලපෙන විවිධයකට පරුලුණු බව, රේකන් මට ඉතිරිවුණේ පසුනැවිලිවීම පමණයි”

“රේක මට අහන්න ලැබුණු”

“මගේ ස්වාමීපුරුෂයා වූ රේ නිව පුද්ගල්‍යා නිසා, මට විදින්න දියුවූ දුක් කරදරවල පොලුවරක් තිබුණේ නැඳු නිතිය කියෙන්නේ මිහුලෝ පැන්නෙ. යැමිත් මූහු සමඟ පේන් වෙන්න කියලා මට නිතියෙන් බලකරන්න, මිහුට හැකිංචාව නිමයනවා. සර වාල්ස්ට මා රේ ලිපුම ලිවිවේ, රේ කාලයේ මට එක්කරු කාරණයස් දැනගන්න ලැබුණු. රේ තමයි මෙය සැමියාපාදම් මුදලක් ගෙවීමට හැකි නම්, යැමිත් වරක් මට සම්පූර්ණ නිදහස් ලබාගන්න හැකියාවස් ඇති බව, මට උවමනා කරල තිබුණු එකම දෙන් එයයි. සිංහ සැහැසීම, සෘංච්, ආත්ම ගොරවිය ආදි භැංඩයයක්ම එවිට මට ලැබෙනවා. සර වාල්ස් කියන්නේ තමාන කරම් අභ්‍යාග්‍යීලි කෙනෙක්ද කියන කරුණ මා දැන හිටියා. මගේ දුක් ගැනවිල්ල මගේ කටින්ම අහන්න ලැබුණෙන්, ඔහු මට උදව් කරවා හියලු මට හිතුණු”

“ඉතින් ඇයි ඔබ තොහිරියේ?”

“මා නොහිරි රේ අතරදී මට වෙන්ත් මාරුගයකින් උදව් ලැබුණු නිසා”

“ඇයි ඉතින් ඔබ රේ ආරණ්‍ය සර වාල්ස්ට ලියලා සේරුම් කරල තුදුන්නෙ?”

"මම එහෙම කරන්නයි හිටියෙ. පැසුවිදා උගේ උගේ පත්‍රකරයේ විභුගේ මරණය ගැන දකින්න ත්‍රිතාලැපිණ නාමි"

මමම කාන්තාව සඳහාත් කළ කරුණු එකකට එකස් ගැලපුණු අතර, ඒවායේ සම්බන්ධිතාවය ද නිව්‍යායි විය. මා නොපමණ ප්‍රශ්න ඉදිරිපත් කළත් ඇය ඒවායෙන් සස්‍යලුවන බ්‍රිත්‍ය තොපොනිණි. ඇය සිංහි ඇත්තෙක්ද යන්න පරිස්‍යා කර බැලුමට මට නිවුලන් එකම ප්‍රමාදයක් පමණි. එනම් මේ මරණය සියුම් ආලැයෝ හෝ රුට ආසන්න දිනයක සිය සැමියාගෙන් වෙන්වීමට, ඇය දික්කතායාද නැඩුවක් පැවරුමේද යන්න සොයාබැඳීමයි.

එදා රාත්‍රි ඇය බැංකාවිල් මැදුරව ගිඳුයේ නැති බව ලයාන්ස් ම්‍යෙන්ලිය සහතික කර විෂාල. එය ඇත්තෙක් බව අපට පිළිගත හැක. ඇයි? කුඩා අයේ ඇරෝදුපත් හේතු තොමූතිවි. ඇයට බැංකාවිල් මැදුර දක්වා යා හැඳි තුම්බයක් නැත. පයින් තියා නම් පාන්දර එක, ඔදාක වනාදුරු ආරසු ඕම්බිලේසියල් පැමිතිෂ්මට ද ඇයට තොනුකු. එවැනි ගමනක දෙදුණා නාමි එක රහස්‍යක් ලෙස තබාගැනීමටද තොනුකු. ඒනියා අභ්‍යන්තරයෙහි තැක්වායක් ඇය පැවසු දෙය ඇත්තෙක් බවයි. එසේත් නැතිනම් අඩු ව්‍යුහායන් එයින් ඉකාටසක්වත් ඇත්තෙක් බවයි. මා ආරසු ආලේ බලාපොරුයානු කාඩ්වූණු හැයීමෙනි.

මෙයේ ඉදිරි ගමන අවසිර කරමින් ඉදිකර ඇති පවුරකට, යළින් වර්ත් මම මුහුණ ද දිවිම්. එහෙත් මෙම කාන්තාවගේ මුහුලන් පෙනුම, ඔහා බහ සහ හැඳිම් මෙයේ සිංහා සැකායක් ඇතිකරයි. මට හෙළිනාකළ රහස්‍යක් ඇය ලය ඇති බැවි මට හැඳිණු. එසේ නැත්තාම් ඇය අර කරම සුදුමැලි මුළුයේ ඇයි? අභ්‍යන්තර කරුණු බොලනාමයක් ඇය මුළින් සඳහන් තොනුකාය. අන්තිමයේ ඇය ඒවා පිළිගත්තේද ගැලුවීමට මයක් තොමූති තැක්වායි ඇතියි. බෙදාවාටකය සිදුවූ දිනවිල, මේ සියිලියක් හෙළිනාකාට ඇය මුහුරියේ ඇයි? ඇය මට පැවසු, මා වෙන ගේරුම කරදුන් පැහැදිලි කිරීම අනුව, ඇත්තෙන්ම ලයාන්ස් මහත්මිය ඇය අගවන කරම් අහිංසකද? මම නම් එසේ තොනිනි. මේ මොනාගෙන් ඒ ගැසට තැවත් සොයා බැලීමට මට ඉඩික් තොමූති. විල්ලුවේ ගල්කණු හා ගල්දූහා අතර ඇති අනෙක් හෝ මුවාව දෙයට මෙයේ අවධානය ගොමු කළ යුතුය.

ඊ ඉතාමත් අරුහුදිලි අවවියකි. ඒ බැවි මා ගේරුම ගේමත් ආරසු යම්න සිටියදිය. ප්‍රාථ්‍ය එවැනිහායික මානවයා විසු බව හැඳුවන ගල්කණු හා ගල් ගෙවිල්, යැම කන්දක් පාසාම තිබේන. බැවිමෙන්ගේ

අදහස වුයේ අමුත්තා, තල්කුණු මිය ගල්ලාලි හා ගල්පතුරු කඩා සැදු ගල් දාහාවක පදිංචි එ සිටිනා බවයි. එහෙත් එවැනි අවටාල සියයකට නොඅඩු ගණනයේ මෙම විශ්වාසු පුරු විසින් ක්‍රිමට ඉඩ ඇත. මා යාපුණු නියම මූග ගෙනවාදීමට ඔට ආත්තෙන් එදා රු මා විදි අත්දුකිම පමණි. අදුෂ්‍ය මිනිසා කඩ පැහැනි ගල් පර්වකයක් මුදුලන් සිටින ආකාරය, එදා මූල්‍ය මැස් ඇර්දෙ තදෙකෙන්ම දුටුවෙමි. එසේ ඇම් මෙය සෙවැසිය ඇරුණිය යුතු මධ්‍ය ලක්ෂ්‍ය එයයි. එතැනින් පටන්ගෙන විශ්වාසි පිහිටි ගල්මෙවල් එකක් පාසා පරික්ෂා කළ යුතුය. එයින් එකක සැයාම් සිටි මා තසායන පුද්ගලයා හමුවුවෙන්, මිටිසින් කළ යුතු විදුත් කර්තව්‍යයක් ඇත. අවශ්‍ය වුවහොත් මෙය රිවෝල්ට්‍රිවරය රිල්ලුකාට කර්ත්තය කර, මුළු කවිද යන්න මුලින් විමසිය යුතුය. මටප්‍රමණාකාලයත් අප මගහරිමින් සිටියේ ඇයිද යන්නද මා දැක්වා යුතුය. රිශ්ට්‍රේ විදියේදී මහ සෙහාය අකර මුළු අපරන් ගෙරි පැනාහිය බව ඇත්තායි. එහෙත් මේ පාට් විශ්වාසියේදී එවැනිනක් කිරීමට, සිසිම ඉමිස් තොමුෂ්‍රි බැවි ඔහුට පෙනි යුතු ඇත. යම් හෙයකින් මුහුගේ වාසය්පානය මට හමුවී මුළු රේ ඇල නොයිටියහොත් මා කළ යුත්තෙන් තුමක්ද? එසේ නම් මා රේ ඇල සැයාම් මුහු එනතුරු බෙදා සිටිය යුතුයා යදී දිරීමට ගතවන කාලය නොයි තරම් දිරික මුවින් මුහු ආපසු ඕනෑමුදු බලා සිටිය යුතුය. උන්විනයේදී හෝමිස්ට් මොළු අල්ලා ගැනීමට නොහැනි විය. මේ අදුෂ්‍ය මිනිසා විශ්වාසියේදී අල්ලා ගැනීමට මම මෙය සම්පූර්ණ උස්සාය යොදත්තෙනි. මෙය යුරුතුමාව නොහැකිවූ දේ කිරීමට මට හැකි වුණෙන් එය වියාල ජයග්‍රහණයකි.

මෙම පරික්ෂණය ආරමු පසු අපට දිගින් දිගටම වාසනාව ඇතිවිය. එහෙත් අන්තිමීදී දැන් එය මෙහ් පිහිටිව මා වෙන පැමිණ ඇත. මෙසේ වාසනාව ගෙන ආ දුකයා අන් කවිලරකුවින් නොව ගැරින්ක්ලන්ඩ් මහතාය. මුහුගේ මැයියුරු පිහිටි නොරුහුවයි. රතු පැහැනි මුහුක්ද, මුහුණ දෙපස පැසුණු යවුලක්ද තිබූ ගැරින්ක්ලන්ඩ් තම යෝගුව අසලට වී බලා සිටියේය.

“ඹහ ද්‍රව්‍යසක් වොටසන් මහන්මයා! මෙම කරන්නලයේ අයටයින්ට දෙන්නාසා පොඩි විවෝකයක්. මා එක්ක වයින් විදුරුවක් විලා මෙය ජයග්‍රහණය දුන්නි විදින්න, එන්න මෙය ගෙදරට”

මුහ තම දියණියට ආලුණු ආකාරය අසන්නට ලැබුණු පසු. මා සිටියේ ගැරින්ක්ලන්ඩ් ගැන පැහැදීමින් නොවේ. එහෙත් පරික්ෂා

විද්‍යාලීන් රුදුරු විඛ්‍යා



“වොටසන් මහත්මයා, සෑලේ අයවයන්ට
දෙන්නමු පොඩි විවිධයක”

11 12

සමග අය්වකරන්නය තාපු බැංකුවිල් මින්දිරයට යැවීමට මට උවමනා වි තිබේ. මෙය එට හොඳ අවස්ථාවකි. මම රියෙන් බැංකුසකම්. රාජ්‍ය ආයාරා සඳහා මූලුර වෙත ඇවිද එන බව රියුදුරා අන සර හෙන්වීම දන්නා යැවීම්. අනුරුධ්‍යාන්ස්ක්ලන්ඩ් ඇරඹුම පිළිගෙන මූලු පිටුපසට නිවසට ඇතුළුවුයායි.

"මහත්මයා. අද මට ජයුරාස් දච්චන්" මූලු කිෂේ සිනාවන් උතුරුමිනි. "මගේ උචිතයේ රජ්‍ය අභ්‍යන්තරා එයටෙනා දච්චන්. මං ජයුහානු අදායක් අද එක්වර උඩායාය්නා. මිල මෙම පළාතෙ මිනිසුප්පන්ට කාරණයක් උගන්වන්නයි හදුන්නා.) නිනිය කියන්නන නිනිය. රටේ මිනිසුප්පන්ට ඒ බව ගැනීයාකාරව උගන්වන්න මිනා. කිසිම බයන් නැති මිනිහෙක් මෙහෙතු ඉංජිනේවර මෙම පළාතෙ මිනිසුන්ට ගෝරුම් කර දෙන්න මිනා. නාඩි මිනිසුප්පන්ගේ දැනු තාක්ෂණය මැදින් පුරාණ කාලයේ පාරක් තිබේ මියනායු. එයා එක ගුරුණා මුට්‍රන් යහෙගෙන බොහෝම දිරික කාලයක් බව ඇත්තා. නාඩි මෙම නාඩියලා. ගම් මිනිසුප්පන්ට ඒ පාර ලබා දුන්නා. දැන් ඒ පාර අශ්‍යනාවා මිඩිල්වන්ගේ ගෙදර ඉස්සරහ මෘදුරට යාර මියන් බුදුරෙන්. මෙට මොනාවද ඒ ගැන තිබෙන්නන? සාමාන්‍ය මිනිසුප්පන්ගේ අධිකිවාසිකම් පාතලා විනාය කර දමන්න බැරි බව, අමි මෙම ධන්පතියාදු දෙන්වන්න මිනා. උන් නැමි යකාටම යන්න විනා!

මං ජයගත් අතින් නාඩිව මෙකකී ගර්ජ්‍යෝර්ඩ්වල මිනිසු විනෝදය ගතකරන්න කැඳවුරු බිඳින්න යන බැලුනීම්ක කියෙනවා. මෙම යක්ස මිනිසු ඕනාගෙන ඉංජිනේ, උංඡල් උවමනා උවමනා තැන්වලට යිහි. විනෝද වෙන්න, මාලය ගත කාර්න්න පුරුවන් කියලා. ඒ ඉඩම්වල අධිකියක් උන්ට නැතැක්, එවා ගිනි උන්ගේ කැයීමක් නෑ. මෙන්නල් අරගෙන, පස්කර අරගෙන රුඩු පිටින් එවාට ගිහින් විනෝද වෙනවා. අවාවිසන් මහත්මයා. මිය නැඟු දෙකම! මතක තියාගන්න නාඩි දෙකම තින්ද වුමෙන් මට ජයුහානු ලාභාකරුන්. මෙම විශේ දච්චන් මැත කාලෙක කිවුලෙක නෑ. අභ්‍යන්තර මට මෙම විදියේ ඉහළ ජයක් ලැබුවන්, සර්කාර්න් මේල්ලන්ඩ් එරෙහිව එරෙහිව දැමු නාඩිවන්. එනකද මං නාඩි තිවිලට අවසර නොමැතිව ඇතුළු ඇතුළුවන්. එයාට මාස් කැලුල් එයාට අධිකි කැලුල් වැඹාවුන් ලකින අධිවිය භාවිතට වෙති තිබා."

"හරිම පුදුමයි. කොංග්‍රේස් මද එක එහෙම දෙයක් කළේ?"

"නිකි වාරකා ජොස් දිගහැරුවා මලුන්න මහත්මයා. ඒවා කියවීමෙන් ලැබෙන වාසිය අප්‍රමාණයි. ක්විත්ස් බෙන්ව උසාටිය විභාග වූතු ගේන්ස්ලන්ඩ් එදිරි මෙශ්ලන්ඩ්. ඒකට මට පවති දෙයියක් වියදම් වූතු බව ඇත්තයි. ඒ වූත්තට නැඩුවෙන් දිනුවට මම"

"ඒකත් බවට මොකක්වන් යෙනළතක් වූතුද?"

"මට කිසිම යහපතක් වූත්තේ නෑ. ම. ඒ විදියට නැඩු කිවිවට මට වාසියක් බලාගෙන තෙනෙමයි. ම. ඒ කාරණාව කියන්නේ ආච්මිබරයෙන්. ම. ඒක කළේ මහත්තායා ට්‍රිනුවෙන් ඉටුවිය යුතු පුතුකාමක් හැරියට සලකලා. ම. හොඳ උග්‍රහරණයක් කියන්නම්. කිසිම සැකයක් නෑ. ගැන්වර්තිවල මිනිස්සු අද රට මා විදියට පැනියෙක් හදලා පුළුස්සකටටා. ශේෂුරේ මුහුන් එහෙම දෙයක් කළ වේලාවට ම. පොලීයියල් දැනුම් දැක්නා. ම. මුහුන්ට කිවිවා ඒවට ඉඩිදෙන්න එපා සිජල. මේ ප්‍රාන්ත පොලීයියේ වැඩි කටයුතු කොරෝන විදිය බොලාගුම තින්දා ආහාරයි මහත්මයා. මට ලැබිය යුතු ආරක්ෂාව මුදුන් සලස්වත්තෙන් නැඹුණ්නේ. ම. දැන් නැඩුවක් දම්ලා කියෙන්නෙන මේ යුතා. රැක් මහ රැකිනුව එදිරිව ගේන්ස්ලන්ඩ් නැඩුව. පොලීයියේ අදක්ක කළුගැනීකාන් මිශ්චරණයාට දැනාගෙන්න ලැබෙනවා. මට මේ විදියට සැලකීම්පැැනු, පසුව මුහුන්ට පසුතැවිලි මුහුන්න චේවි කිවා ම. පොලීයියාට කිවිවා. මෙයේ කිම දැනටමත් ඇත්තා වටුදි කියෙන්නා"

"ඒ කොළඹාමද?" මම ඇසිලි.

මහඕ ගේන්ස්ලන්ඩ් මුහුන්ට නැඹුණ්නේ නම් බොමයේ දේ දැන්නා බව පෙන්වන සාලකුණුය.

"ඒ කොළඹාමද කිවිවාක් උන් මුරිලුන හොයන දෙයක් ගැන ම. හොඳව දැන්නාවා. ඒ වූතුය් ම. ඒ කාරණාව මිය තැක්කඩින්ට කියවිවක් කියන්නා නෑ"

මා කළුපනා කරමින් සිවිල් මුහුලේ විල්පල් දෙධිවීමෙන් ගැලී යාහැකි කුමයක් ගැනාය. එහෙත් දැන නම් මට සිඵුන්නේ එපා වැඩි වැඩියෙන් අසන්නට ලැබීම යුතුය් බවය. මුහුලේ අදහස්වල යම පරස්පර විරෝධී බවක් කියිනි. මුහුලේ විශ්වාසය දිනාගෙන රහස් හෙළිකර ගැනීමට හොඳම කුමය මම ගෙරුම් ගතිම්. ඒ මුහු දෙධිවන කාරණා ගැන උතාන්දුවක් දැක්වීමය.

"කාග හරි ඉඩිමසු අහාපේන් කොරෝන සාකුන් දෙධිමයක් ගැන වෙන්නැති. ඒක සැකයක් නෑ" ම. කිවිව මිනැවට එපාවටය.

“ඉලත්දාරියා! මෙක රෝ වචා ගොජාම වැදගත් දදයක්. මං ගොජාරතුරු දෑන්නේ විල්පුලේ භැංගිලා ඉන්නා අපරාධකාරයා ගැනීනා? එතෙකාට ගොජාමදා?”

මම පුදුමයට පත්වී මහු දෙස බලා සිටියෙමි.

“මබ කියන්නේ අපරාධකාරයා භැංගිලා ඉන්න ගැන මබ දෑන්නවා කියලදා?”

“මහු භැංගිලා ඉන්න ගැන හරියටම මං ගොඳන්නවා වෙන්න පුරිවනි. නමුත් මහු අල්ලායන්න පොලියිය හැඳු යුතුයේ මෙකක්ද කියන එක ම. ටියවාසෙටම දේශීඩා. මබදු නිකමටවත් හිඹුලෙන නැදදා, මිනිහෙකු අල්ලාගන්න කියෙහා පහසුම වියෙය? ඒ මහුට කැමතිම ලැබෙන ආකෘතිය සොයා ගැනීමන් බව?”

ගෝන්ක්ලන්ඩ් කියන්න දෙ ඇශ්නස් බව මට පෙනී සියෙය.

“මබ කියන දෙ ඇරි. ඒ ගැන කිසි පූජායක් නෑ” මම කිවෙමි. “නමුත් අපරාධකාරයා විල්පුලේ ඉන්නාටා කියන කාරණය මබ ගොජාමදා දෑන්නා?”

“ම. ගොජාමදා දෑන්නා? ඒ අපරාධකාරයට කැම ගෙනයන පැණිවුම් අක්විය හැඳි ඉරෙනම් ගැන ලැංග සිංස් ඇශ්නිවුලදේ කණයාවුවකි. මේ වියස්ගත පුද්ගලියා භාව් දෙනෙකු සමායම පැණවුකරන භැමද්දකටම අත දෙන්නාති. මහුගේ අකටම බැරිමෙන්ගේ රහස හෙළුවීම බරපහළ කරුණකි. එහෙත් ගෝන්ක්ලන්ඩ් රිඳු කිහු දෙයින් මැං සින ඔකුල්පු විය.

“මහුට කැම අරගෙන යන්නා ලම්භයක් බව අහලා මබ පුදුම වේවි. මැං පියස්ස වන තීශේනවා දුර්ක්ෂායක්. ම. භැමදුම් රේකන් අර ලම්භය දිනිනවා. මිහු යම්භ් කරන්නා එකම පාරක, එකම වෙලාවකට. ඒ විදියට කැම අරගෙන යන්නා අපරාධකාරයට අනාලෙසි නම් වෙන ප්‍රාවදී?”

මෙය නම් වාසනාව පැදිමකි! එනුත් ඒ ගැන මැං සිංස් උංදාන්ගයක් ඇශ්නිවු බව ගොජාපෙන්වා, එය සයටායන්නාමි. ලම්භයක් විල්පුලේ විසන අදාළ පුද්ගලයාට කැම ගෙන යන්නා ලම්භයකු බව බැරිමෝ තිය. ගෝන්ක්ලන්ඩ් පැටිලි ඇශ්නස් අපරාධකරු පිළිබඳ හෝඩුවාවක ගොඟ නාඟුනා අමුත්තා ගැන හෝඩුවාවකයි. ගෝන්ක්ලන්ඩ් දෑන්නා කරුණු මහුගෙන් හෙළි කරගැනීමට මා උස්සා කළ යුතුය. එංස් වුවෙනාත් ඉතා දුෂ්කර හා දිරිස කටයුත්ක ගොජායදී, මැං අරමුණ පහසුවෙන් ඉජය කර ගැනීමට හැකිවනු

ඇතැති, එහෙත් පූජාගේන් රේවා හෙලි-තුරුගැනීමට ඇති හොඳම තුරුම්පු ආකාශය මිශ්‍ර කිසු දේ ඉතා උත්තුවේ තොනාදැක්වීමය.

"මට නම් තිබෙන්නේ පෙනෙම මදයක්" මම ඩිවෙමි. "විල්පුවේ බැටුවෙන් ඇතිකරන එතේදීරෝගුවගේ පුළුවක්, සංඛ්‍යාව කණ කවිත්හ ශිය කාන්තට කැම අරුගනා යනව වෙනිහා ඇති"

තම මකයට ඇති විශැදුකුවාවයාකා පුරු එකක් බැවි පෙනුණු ජ්‍යෙන්ස්ලන්ටි කොරෝනයට පත් කිරීමට එහු ප්‍රමාණවත් විය. අදහනයටින් ශින්දර පිටතේත් අපුරිණ් මා දෙස බැඳු මූහුද්, සිංහ් ඇති වූ කොරෝනය මම ගැසුම් මියන්ම. මූහුද් මූහුද් හිඹු අර පැහැති දිගු රුවුල් යස් එමියට පිමිඩි ආවේ. මක්පාවිෂ්ද බෙලලකා සිං ගන්විමිනි.

"මේ ඇත්තමයි-මහතම්බා" මූහු කිවේ පුරුල්ව විභිංජු විල්පුව අදහට අතදිගු කරමිනි."අර ඇතා තිබෙන ඉහළට නැයුමු ගල්පර්වතය මිටට පෙනනහවාද? ගොඟයි. ඕනෑම පෙනනහවාද රට එහායින් කිබෙන කටුවදුරු සහික දුෂ්චිල්වා?"එක තමයි මුළු විල්පුවේ ගල්පර්වත වැඩියේන්ම පිරිඹා අඩංගු. එම ශිතනාවද බැටුවෙන්ට කණ කවින එතේදීරෝ රේ කුටුෂ්පන්ධට මය සරියට යාමි ශියල්? මිහාම්යා මෙ ශියන්ලේ-හාම්-මැලුව්ද කානාවක්"

මා එවැන්නාක් කිවේ කාරණා භූජ්‍යාදු තෙශරුම නොගෙන බව, පරාජය පිළිගන්නා ආකාරයෙක් කිෂේවිමි. මූහුද් අදහස්වලට මා සිං නැඹු ආකාරය ගැනා මූහු සංඛ්‍යාවට පත්විය. මිළයට මූහු කමාගේ රහස්‍යගත සෞයා ගැනීම් තාවත් ශිනිපයක් මා වෙන හෙළි කළේය.


"මහතම්යා ලොඳ වියට්වා සටට යන්න. මා යම් ශිං තිශේනයකට එන්නේ රට ඉතාම ලොඳ ලේඛු යාධික ශියෙනාවා නාම් විතරයි. පොදියක් තමින්ගේ තර උඩ තියාමයනා විල්පුවට යන ගොළවා, මා නැවත නැවතත් දැකළ ශියෙනාවා, හැමදාම..... සම්හරදාට ද්‍රව්‍යට දෙවරක් මා දැකළ ශියෙනාවා..... තැනු..... මිහාම ඉන්න මොළයාතක්. දෙදාස්නර වොවිසන්. මා දෙන්නේ නැ මගේ පෙනීමේ ඇතිවුමු මායාවක් ද ශියලා. මේ මොළයාතක් කන්ද පැත්තට මොළකක් එරි දෙයක් විළනය මෙනාවා. මා හරිද නැත්තාම මගේ ඇශේ දෙරුසයක්ද?"

මූහු පැවුසුවේ යුතුපුම් ගණනක් දැනින් පිහිටි පෙනෙහෙක් ගැනයි. එහෙත් මූහු කිසු දේ තිවිරදි විය. පසුබිමේ වූ අදරු කොළ පැහැයට යහ අර පැහැයට ඉදිරිගෙන් පිළනය වූ කර පැහැති ශිතක් මම දුටුවෙමි.

ඉදු තිබූව සාකච්ඡා උරු මිටිය

Reading During Print.

http://sherlockholmesinvestigations.blogspot.com 193



“ඉපමන් කරලා බැලන්න අදායකර වොවියන්!”



W V

"ඒන්න මහත්මයා එස්කා" ගේස්ක්ලන්ඩ් කැගැසුම් උඩුමහලට දිවයෙනි. "මියේ ඇස්සදෙක්නම බලාගත්ත් හැමදෙයක්ම. රේඛයට මෙම පුරුවනි නිවිය කරන්න"

නිවියේ වහල මහඩී පුරුවුවක් මත, හිපාද ආධාරකයක් විය. ප්‍රබල දුරේක්ෂණයක් සටිකර නිවුමෙන් එයටේ. එහි මැන කෙළවරට ඇත තැබූ ගේන්ක්ලන්ස්-මිලිජ්-හැඳුමෙන් රයුහාහි හඳුනි.

"ඉත්මන් කරලා බලන්න අදාශනර චොට්ඨන්" මිහු කැගැසිය. "මිහු කන්ද අනනත් උත්තුප් හිඹාම තොපුහි යනවා"

ගේන්ක්ලන්ඩ් මට කියා නිවු දෙදා සාක්ෂයක් බැවි මම දුටුවටි. කුඩා පොදියක් උරඟිස මහ තෘප්‍රාගත් පකාශු ගැටුයෙක්, සොමෙන් සොමෙන් කන්ද නයිමිස් සිටියෙයය. මිහු එහු මුදුනට තැයැණු පසු මොළඹාතකට තැව්ති වට්ටිර බැඳිය. ඒ තමා පසුරස කියිවෙකු එන්නේ දැයි විමයිල්ට. එක්කරන කුමල්-රහස්‍ය බැලුමකි. වෙළුහේ පිටුපසින් වුවද නිල්චින් අහස පමණි. ඒ නිකා පකාශුවා පැහැදිලිව දැකැනීමට මට හැකිවිය. වැරහුදී ඇස්සම්වලින් සැරසි සිටි මිහු එමාභාසේ-අනාපෙනි-හිංසා.

"හොඳි! දැන් මොඳු සියන්නේන්? මං නිවිවා හරිදා?"

"ඉතාම නිවැරදියි. පකාශුවාක්-ඉන්නටිය. දුෂා යන්නේ මොකක් හරි රහස්‍යගත කටයුත්තුව"

"මොකක්ද ඒ රහස්‍යගත කටයුත්තු? ඒක මොකක්ද කියලා ගම්බද පොලිස හටයෙකුට වුණු සියාගත්තේ පුරුවනි. ඒ වුණ් මං උන්ට එක ව්‍යවහාරක් කියන්නේ නෑ. දැන් මෙත්මෙත් මෙ රහස ආරක්ෂා කරන්න බැඳි සිටිනවා. එක ව්‍යවහාරක් පිටුකරන්න එපා. මෙට ගෙරුණෙයා?"

"මියේ කැමුත්තක"

"උන් මට සැලකුවා නින්ද සහගත විධියට - බොහෝම නින්ද සහගත විධියට. මහරේනාට-ඇදිවිටි ගේන්ක්ලන්ඩ් නැඩුවට තොරතුරු යටු හෙළිදරවි වෙදි, පැදිඳවෙන්නේ අමාකක්ද? රට පුරුම ලිනිස්පු එයින් කොරයට පත්වෙනවා. පොලියියට උදවු කරන්න මම නම එකාගුවෙන්න නෑ. මොන විධියකටත් උන් පිලිස්පුවට මෙත් විධියට හඳු පමිණෙන බව ඇත්තයි. නමුන් ඒ තෙක්කාචින්ට අභුවුණෙන්, මාව පුළුයේයා දමන්නාස් උන්ට බැරිකමස් නෑ. අදාශනර චට්ටියන්. මෙ මිය යන්නාද හදන්නේ? මෙක සටිදිය පුරා සැම්රිය පුදු අවස්ථාවක්. මෙ ගෙෂ්ඨය ජයග්‍රහණය එවුනුවින්, ඩිකැන්ටරයේ නිබෙන වියින් සිස්කරන්න මට එකඟුවන්න!"

තව තවත් වයින් රැකැසට ඔහු කළ යෝජනා මම ප්‍රකික්ෂේල කළුම්. මිලයට බැස්ක්වීල් මැදුර දක්වා මා සමය පයින් එමට වහු සූදානම් විය. එයද වෙනත් කර ඕහු ගෙදර රඳවා යාමට අන්තිම මට හැකිවිය.

මුළු බලා සිරින සේක්ස්ම මම පාර දිගේ ඉදිරියට ගමන් කළලමිශ්‍ර මුළු නොපෙනි තිය වහාම මෙත්හමන් මූල වෙනාස් කළලමි. විශ්වාස පිරිසි මම, පෙනුපෙනී අපට නොදැනී තිය අම්බු පිරිස් තුළු කන්ද දෙකට ගමන් කළලමි. මේ දක්වාම පැමුම අදයක්ම සිදුවුවේ මට වාසි සැලැසන අත්දමටයි. එළඟනාව් තිසු මා වෙත ලුණාව් මේ අවස්ථාව අපන් නොයවා, සේක්ස් නො එය සාක්ෂි කිරුතුනීමට, මම දැඩිව අධිශ්චාන කරගනිමි.

මා කද මුදුනට ලුයා දින විට තිරැ ඇත පැවතිරයෙහි පිළුම් නිවිණි. කද ගැටුයේ එක් බැවුමකට රඟුවන් හිරු එලිය වැට් තිබූ නිසා එය දිසුළයේ රත්වන් මිශ්‍ර තොළ පැහැදිලියකටය. සෙවණුල් වැට් තිබූ අනෙක් පැහැදිලි අර්ථායාට දිස්වීය. ඇත පැවතිරයෙහි පහළින් තොපහැදිලි ට්‍රිඩ් නිවිණි. කොඳේ වෙනත් පිළිවර සහ රික්සන් කදුගැටවල මුදුන් අදුරු රුපයක් මවුම් ඉහළට මෙශ්වී නිවිණි. තිල් අහස පුරා පියාමිලින් දැඩුවමින් ආදි ගියේ, එකම එක් පක්ෂීලයකු පමණි. ප්‍රමාණයයන් විශාල එළඟාටාකුරුල්ලෙකු වූ උ දින් නියායක නැත්හාම කැඳුක්ෂෙකු එය පුතුය. කොළවරස් තොපහැදුණු අහස් භාළුයටත් මියා කාන්තාරයක් වැනි විශ්ෂුවාන් අතර සිටි ජේන්, රේ පක්ෂීයා සහ මා පමණක් ලෙසින් පෙනී ගියේය. සාම පැත්තානින්ම දිසුළයේ කාන්තාරයක් ලෙස ත්ව්‍යයන් තොරවීයේ පෙන්වූ විශ්ෂුවය. රට අමතරව මා පක්ෂී සිටි තත්ත්වයේ තිබූ ගැඹු, අනිරහස් බව හා මා වෙළායන් එළඟා ආදි කරුණු සියලුල එකතුවී, මෙය හදවත හිටිවැශ්‍රාණයක් මෙන් මට ඇතිණි.

අප සලින් දුටු කොළඹට දැන් පරෙනෙන තෙක් මානයක නොපිටියේය. මා එසේ විමසිල්ලෙන් බලදී එක්තරු ජ්‍යෙෂ්ඨයේ වෙත මගේ අවධාරය යොමුවේය, ඒ මට පහළින් කුඩාවූවුලේ පොලොව දෙකට බෙදා ගිය තැනකි. එහි ගළුකළු රසක් කවාකාරව පිහිටා තිබූණි. ඒ වැනු සියල්ල මැද ගලුපාතකින් ආවරණය වූ තැනක් දුටුවෙමි. මෙය වහළක් සේ සූයාක්ෂිරමට බොහෝ දුරට ඉඩ ඇත. ඒ අනුව එය අධික විශ්වාසෙන් ආවරණය ලැබෙන තැනක් යයි සියිය හැක. එය දුටු ව්‍යාම මගේ සිත උතියෙන් පිනා යියේය.

නාදුන්නා ලැබුම් ගන්නා තැන ඇඟුහුන විය යුතුයි. අන්තිමයේදී එගේ ගෙවීමට ඇතුළුවන කැනාට මම උසාවීම්, එ රහස හෙළිකරගැනීම දැන් මගේ අමත් දුරිනි.

මා එහි උසාවූයේ සමනාලයෙනු නම් දැලෙන් අල්ලා ගැනීමට යන ස්වේච්ඡාවේ මෙන්, ඉතාම පරෙරස්සාමින් පා කැමිනි. කුවරුන් මෙයේ එය පදිංචියට පූදු ලෙස සකසාගෙන පාවිචිව සොට ඇතු. එයින් මගේ සිනට ඇතිවා ඇතිවායේ සැනුසුම් භැඳුමකි. ගල්කාණු හා පරිවහ අතරින් එ දදයට වැට් නිවුමෙන් නොයුතුදිල අවශ්‍ය පාරක් වැනි ගමන් මගකි. එය අවසන් වූයේ ගේ ලෙන් දොරටුව යයි සිනිය හැති ස්ථානයකිනි. ලෙස ඇතුළත නිවුමෙන් සම්පූර්ණ නිහිඩතාවයකි. අමුත්තා එය ඇතුළත සිටිනවා විය හැකු. එගේත් නැතිනම මහු විල්ලුවේ ඇවිදින්හාට ගොස සිටිනවා විය හැකු. ප්‍රාසාදනාක යිවුවේකට මූලුන් දී ඇතැයි සිමකදදී, මගේ සැංසුපු සිටිවැට් සියේය. මගේ සිගරවිවුව ඉවත්ව විසින්කාට රිවෝලුට්‍රිය අනට ගෙන, එය තදින් ප්‍රහාරය කරගත්තේමි. ඉන්පසු ඉකුමනින් ගල්ලෙන වෙත ගමන් ගොට, එහි ඇතුළත විමසුම් පැල්වෙන් බැලිමි. ගල්ගෙය සම්පූර්ණයෙන්ම හිස්ව සිටිනි. ।

එහෙන් මා ගොස් නිවුමෙන් වැයිද තැනාත්ව නොවන බවට සලකාණු රාමියක් මම එතැනා දුෂ්චේලීමා-අද්දූනු පුද්ගලයා ලැබුම් මගනා ඇත්තේ මෙනිනායි. සියලුව ප්‍රාසාදනා බිලුන්ගේපිටු නිහිඩයක් රෝල්කර, රුහුයට ඕනෑම්සු දදනා රෙදුද්ධින් ආවරණය සොට තිබිණි. එය අඩා නිවුමෙන් ගල්පුහැරේ අස්ථි තිනිසෙකුද නිඛාගත්තා යයි සිනිය හැති ගල්ලාල්ලක් මතය. මිනාලන් මිදීම සඳහා ද්‍රව්‍ය ලද මිනිගොටික, එකඟ වූ අර එ නුදුප්‍ර ම තිබිනි. ඉවුම් පිහුම් සඳහා යොදාගත්තා උපකරණ අඩිජිජියක්ද, අඩික් ජලයෙන් පිරි නිවු බාල්දීයක්ද එ අසල විය. ආසුර ද්‍රව්‍ය අසුරා තිබේ එහෙන් දැන් හිස්ව නිවු පලනුරු වින් හිඩිජියක් තේයු මිෂ් ස්නාගා හැති වූයේ. එහි සැංසුපු දැන්නා දින ගණනා තිබේ මෙහෙනා පදිංචිව සිට ඇති බවයි. ඇටියේ මූල්ලක මට දකින්නාට ලැබුමෙන් වයිනා බෙකුලයක් සහ වැසිය හැති පියනක් නිවු තුඩා පෝකුවකි. ඇටියේ මැද මෙහෙනා සියලු ලෙස ප්‍රායෝගිතයට ගත් සම්බලා ගල්පුවිරුවක් තිබිණි. එ මත ගේ කඩින් ගැට ගැසු පොදියක් විය. එ, මා දුෂ්චේෂයෙන් නැරසු සොලු ගැටයා ගෙනා පොදිය බවට මට සැකයක් නොවිය. මම පොදිය විවාහ සොට දියරයෙහි ස්ථා ක්‍රු ප්‍රා පිටි ප්‍රායුරු අඩිංඩු වින් දෙකකි. එය

පරික්ෂා කර බැලිමෙන් රැසු පොදුහු යැලි ගැටුගසා තැබේමට සුදුනම් විමි. ඒ මොහෝයේ මටට පොදුය යට, යමක් ලිපු කවිතායි කැබුලේලක් දක්නට ලැබේකි. ඒ යුතු මූල්‍ය භාවිතයේ ආයුධවලද තිබැසුමකි. මම එය ඉවත් ගෙන කිවා බැලිමි. කවිතායිය මත පැන්සලකින් කුරුලු යා නිවුණෙන් මෙයයි.

“දෙන්න වෛවයන් ඇමුවියටුයියට ජගාස් ඇත්”

මමම කවිතායි කැබුලේල අභ්‍යන්තරයෙනා මම මිනින්දූවක් පමණු ඡල්පනා කරමින් එහිනම සිරිශේම. ගොටුනි කෙටි පැක්වුවියක් එවිමේ පෝරුම කුමසක්ද? එඟේ නාම් තම අද්දුනු මිනියා ප්‍රහුබදින්නේ සර මහන්ට නොව, මා විය යුතුය. එහෙත් මෙම පුද්ගලයා මා පිටිපය පැමිණ නැතා. මාමා වෛවුවෙන් ඒ කටයුත්තා කිරීම සඳහා මුළු නියයේ රෙයෙනු පැත්තා ඇත්තා. ඒ අන්තියියිවෙනු නොව කැම පාර්සලය ගෙන ආ ගොපුවා විෂ යුතුය. මෙම ලිපුම කැබුලේල මහුණේ වාරකාවයි. මා විල්පුවට පාකාඩින්නේ සිට මෙය් සියලුම හැයිරිම නිරික්ෂණය නොව, මම අන්දුම්න් වාරකා කර ඇතිබව රේකාන්තය. අප විෂා අභ්‍යන්තරයා යම් අද්දුනු බලවියියක් ඇති බවට හැයිවක් අප්‍රාල මූල්‍ය සිටම පැවුනිණි. ඉතා දක්ෂ ලෙස සහ සුද්ධම ලෙස සිපුම දැඟ. අප එවා ගොනා ඇති බව ගොනාඅනුමානය. මෙම සිපුම දැඟ අඩුවිදා සිරුවෙනු ඇත්තේ අප ගොනාගින්න මට්ටහානාකයි.

මෙම මට දක්නට ලැබුවෙන් මා මැතා ලිපු එක් වාරකාවයි. මෙම අන්දුම්න් කටය් වාරකාද කිඩිමට ඉවි ඇත. මම ගල් යුරිය තුළ පිරික්කා බැලිමි. මට කාඩ්න් එක් ලිපුමක්වත් භමුන්නාවිණි. එපමණක් ගොනාවේ. මෙම ඉතා අසාමාන්‍යාන්ත්‍රිකාව වි කළේ ගෙවන අද්දුනු මිනියා කවර අන්දමේ ගකුණුක්ද? මුළු කවිරෙක්ද යන්න ගැඹුනාගැනීමට උදවිවන කිසිම සලකුණක් හෝ හෝ ප්‍රාතිච්‍රියාවක් මගේ ඇය ගොගැයිණි. මහුණේ එකිනෙශ්‍රේඛා සෙසේ වෙතක් මෙම අඩුත්තා රේඛා ගෙවීමේදී සුවිෂ්පුකාම් ඉතා ගොගැලුණ කෙනෙකු බැවි කෘෂිරු විය. මෙහි ඉහළින් පියස්සක් ලෙස ගල් පර්වියක් නිවුණද, ගල්ලෙන ධාරුනිරාත්‍ය වැස්සකින් ආරක්ෂා කිරීමට එය ප්‍රමාණවක් ගොනාවිණි. එවිනි විෂිවිලදී මෙය තුළට විශාල දිය කදක් ඇද හැලෙන බව ගොනාඅනුමානය. එවිනි දුෂ්කර තත්ත්වයක් යටෙන් වුවත මහු මෙති යදි සිටීමට නිර්ණය කළා නම්, මහු සැපවිත රේඛා ගෙවීමට සුවිෂ්පුකාම් අරෝක්කා කළ පුද්ගලයෙනු ගොනාවන බව විශ්වාසය. එසේ නම් මහු මෙති යදි සිටීමට පෙළසි ඇත්තේ, මොන


තරම් දුෂ්චර අරමුණක් තිබුණුද? මෙහෙයු අඟේ පරම හඳුරාද? එසේක් නැතිනම් අඟේ ආරක්ෂාව සඳහා ඉන්නා ඉත්තු අද්ව්‍යාවක්ද? ඒ පරිභූ දැනගන්නා ඇරු මම ගල්ලෙලනෙන් පිටවී නොයන්නේමැයි මම අධික්දාන කරයන්නෙකුම්.

හිරු ක්‍රමයන් පහතට ගමන් කරමින් බැං යන්නට පටන් ගෙන තිබිණි. බටහිර අභය කද රඩු භා රන්වින් පැහැද ගෙන තිබුණ් තිනිගෙන දැව්වනාක විලුසිනි. මෙම දින්තින් ආලේඛය ශ්‍රීමිරන් ඔවවදරු ප්‍රෘද්‍යාලය දියකටිනි මෙම වැට් රේවාද බැබමෙලන්නට විය. එක් පසසකින් බැජ්කට්ල් මැදුල් අභය තුදක දක්නට ලැබූණු අතර, අභනාක් අභනාක් බැජ්කටන් නිල් පාට දුම් රෝක්කින් සලකූණු වුමයේ ශ්‍රීමිරන් ගමමානයයි. එය දෙක අතරින් කුදාගැටිය පිටිපස වුමයේ ස්ථෙව්පල්ලේන්ලාජේ ගෙනයයි. රන්වින් පැහැද පැහැද ආලේඛයන් සැම දෙයක්ම දිස්පුලයි; මුදුර, මිනොසුර හා සාමකාමී විලාසයයිනි. එහෙත් එ දෙක මගේ දෙනෙන් ගෙයාම් කැඳිදී සෙළඹාදහම් තිබු සාමකාමී බව මගේ හද කුල ග්‍රාමාවිය, නොපැහැදිලි එහෙත් ප්‍රාග්‍රහනක හමුවීමක් ලය ලයම් එනැයි යන ගැයීමන්, මගේ හදව්‍ය වෙවිලා යමින් තිබිණි. තුළ සිරුර පුරාම ද්‍ර්නාසු තිරිවැට් යමින් ඇතැයි මට සියිනි. එහෙත් භද්‍ය කැටිකරගත් ප්‍රෘද්‍යා අරමුණක් සහිතව මම බ්ලායිටියෙමි; මේ ගල්ලෙලනාකී ප්‍රදානිකරුවා එනුදරු කැලුණු සිංහන් එහෙත් ඉවයිමන් බ්ලා සිටියෙමි.

සැහෙන වේලාවක් ගනවන්නට ඇතුළු. මුළු ගල්ලෙන වෙන ලකාවනා හඩ අන්තිමලදී මට ඇයින්. මුහුගේ සපය්සුව ගලක ගැටිමෙන් නැයුණු ගබිදය මට පැහැදිලිවිඩ් අසන්නට ලැබිණි. මුළු විඩාත් ලංවේදී පියවර භවිද නොකළඩා ඇයින්. ගල්ලෙන් විඩාත්ම අදුරු තැනාට ඇදි සිය මම මැඟ් රිවේෂ්ට්‍රිටරය අනට ගෙන. එහි ගොකා ගැස්සිමට සුදානාමලන් ගුහණය දැඩි කළුම්. මගේ අධික්දානය වුමයේ නැඹුනාන අප්‍රත්‍යාම්ලා වෙත බැලුමක් හෙළුමට පෙර, මුහුගේ පෙනුම ගෙයේදැයි වා හෙළුන්න දැකගත පුතුය යන්නයි. මිළයට ඇතිවුමයේ දිගු නිශ්චලිතාවයකි. යළින් වරක් අසන්නට ලැබූණු අඩි ගබිදය සුමින්, මුහුගේ අසව්‍යාල්ල ගල්ලෙන් දෙරවුව හරහා වැටිණි.

"මගේ සිහවිත ත්‍රිවිසයන්, මේ සැක්දාව ඉතාමන් සුජ්දරයි" යන්න මට ඇසුඟන් මා අඩා පුරු පුරුදු කටහඩිනි. "මට ඇත්තටම සිංහනවා, මබ මික ඇතුළු ඉන්නටාට විඩා, එලියට ආවෙළාත් එක එවෙනි සිරුරට සුවඩයක් වෙවී කියලා"

මද මිදුවේ සාකච්ඡා රෝ එම්බිය



මහුමර අස්ථ්‍යාලේ ගල්ලනෙන් දොරටුව
හරහා ටැරිණ.



දොලුස් වැනි පරිවිශේෂය

විළුවෙහි සිදුවූ මරණය

මොඩොතකට ගොෂ දෙකකට මෙයේ දෙසුරන් මටම අදහාගත ජොඩුකි විය; බුස්ම ඉහළට ගත තොඩුකිව මම එහැනම හිදුගෙන සිටියෙමි. මෙයේ හිසමත පැවති නිබු වැඩිහිටි සම්භාරය නම් අති විශාල බරක්, එක් දැඟැන්ධින් මෙයේ හිසුරන් ඉවත් වී සියේය. එ සම්භාර පියවි සිහියෙන් කරුණුවීමට හැකියාවන් මට ලැබේණ. එම තියුණු මෙන්ම ගැඹුරු කටහඳු ආයත් පුද්ගලයෙකු මෙලුව සිටියා නම්, ඒ එකම එක අයෙකු පමණි.

“හෝමියි” මට කැගුහිණා “දුහුමියි”.

“එළියට එන්න පොටිසන්” මිහු ඇය. “මෙම අභ්‍යන් හිඛෙන රිවෝල්ටරය ගැන පෙරද්සමෙන්”

යල්ගෙයි දොරුවුවෙන් හිස පහත් කරුණෙනා මම එළියට ආවෙමි. ඔහු ගලක මත හිදුගෙන සිටියේය. මෙිහායට පත්ව සිටි මෙයේ මුහුණ වෙත මූල්‍ය යොමු කළේ, භාසුභයන්, පිරුණු දැකුරු පැහැ දදනාතකි. එක්වරම මා දුටුවේ හෝමියි සිරුරෙන් ගොටුවේ, විචාරණව සිටින බවයි. මහුගේ මුහුණ අඩිවට පිළිස්සී තම පැහැ ගෙන නිබු අතර, සිනළ ප්‍රාග්ධන හිරුණුරුව නිරාවරණය වීම නිසා සම රඟ වී තිබේ.

චිකුත්‍යෙහි උග්‍ර වැට්ටා

Reading Puzzles



මෙයු ගැඹුව මත තිබුණෙන පිටපතය.

වියුතුවේ රුදුරු විෂ්ලා

සකස් වෙතක් මූල්‍යග්‍රහණයෙන් පැහැදිලි බවේ
මෙන්ම අවධානයෙන් වැඩි අඩුවින් නොවිය. විවිධ ඇඳුම්
කටුවලයක් යෙදී කැඳ නොපියයක් තියා මූල්‍යග්‍රහණ දිස්ත්‍රික්‍රීත්, විල්පුවට
පැමිණි මිනෑම සංචාරකායෝග්‍යෙන් පෙනුමයි. මොන තරම් දුෂ්කරනා
මධ්‍යායේ වුවින් හෝමිස් බලුලකු මෙන් අපැහැදිලික පරිත්‍යාවයට
පුලු කැනක් දුන්නේය. වෙනික් විදියේ පුදිවි දිනයක මෙන් මහු
යුල බා පිරිසිදු ඇඳුම් පැලදුටුඩින් ඇරසි සිටි අපුරු, විල්පුව
මැදදි මම දුටුවෙමි.

“මකඹනාකුව දැකීමෙන් මෙම වශයේ සකුටකට පත්වුනෙන් නැ
රීවෙන් හිසිම ද්‍රව්‍යක” මා සිංහ හෝමිස් අධින් දැඩිව අල්ලා
ගනිමිනි.

“මෙ පත්වුනෙන් සෘජුපිශ්‍යඩු නැත්තුවේ මිනා පුදුමයකටද ටොටයන්?”

“රේක සම්පූර්ණ ඇත්තා. මිනා පුදුමයකට”

“මෙ සහතික කරලා කියන්නාම් ටොටයන්. පුදුමයට පත්වුනෙන්
මබ විකරස් නොමැඹි. මමන් පුදුම ඇත්තා. මෙයේ තාවත්‍යාලික ලැඟුම්
ඡෙය මබට හමුවෙලා ඇති කියල මට නොභාවෙන් හිතුණෙන්
නැ. මෙතැනට පියවර විස්සක් විනාර ලුප්පින්සුරු. මට හිතුණෙන් නැ
මබ මේක ඇතුළටම ඇවින් බව”

“මෙයේ පා සටහන් මෙහි දැකීන්න ඇති?”

“නැහැ ටොටයන්. අල්කය පුරු මිනිසුන් යසකළේ පා සටහන්
දුන්නායේ, එයින් ඔබඳේ පාහවෙන් වෙන්කර ඇදුනාගන්න, මට
හැකිවෙටි කියල මං හිතන්නෙන නැ. මාවි නොමිය යවන්න මබට
ඇත්තෙවම උවමනා නම් කළු පුත්තේ මොකක්ද දන්නවද? මබට
සිගරට සපයන වෙළෙන්දාව මාරු කිරීම. මෙවි සිගරටටුව තියා
නිශ්ච කඩායිලයේ, මික්ස්ගාඩි විරිශ්‍ය බිජ්‍රිල කියා සටහන්ට හිතුණු.
රිතැකාට මං දැනගන්නා, මෙයේ මිනුයු අවැවියන් මෙ ලු නොජේ
හරි සිටිය පුතු බව. සැකයක් නැ, ඔවු, සිගරට නොවය අභ්‍යන්තර
විසිකරන්න ඇත්තෙන මෙතැනට ඇතුළුවෙන්න මොජාතකට කැඳින්.
රේක පාර අපින් හිතෙන බව මබට පෙන්වී.

“හරියට හරි”

“රේකන් මං භැංගදයක්ම සේරුම් ගත්තා.” හෝමිස් කිය. “මබ
වැඩික් භාරගත්තාම රේක ඉවිරයක් කරන ඇරු වැළඳී යෙදෙනවා.
රේක අයය කළ පුතු ප්‍රාග්‍යාලයක්. රිතැකාට මට වියවාසයටම
හිතාගන්න පුරිවන් වියා මෙ සාරණය. මොකක්ද; මෙ යලුගෙයි
<http://sherlockholmesinvestigations.blogspot.com>

පදිංචි වෙලා ඉන්න අදුකුත් පුද්ගලයා එහැකුරු මිඛ මෙක ඇසුම් භැංචි බලා සිටින බව. ඉඩින් මිඛ ඇඹරිපෙම් හිඳුවට අපරාධකාරයා මෙමක හැංචිලා ඉන්න තැනැත්තා කියල. එහෙම නේද?"

"මෙකෙ හැංචි හිඳියෙ තුවූද කියල මා දාන සිටියෙ තැ. නමුත් රේ කුවූද කියන කාරණය ආහාරයන්න මං දුඩිව අධිශ්චාන කරගෙන සිටියේ."

"අති විශිෂ්ටයි වොටියන්. මං ඉන්න ගොයි අඩවියකද කියන එක, මිඛ කොහොමද දැනායෙන්තේ? එඟ රාජියේ මිඛ සර හෙන්ටි සමග අපරාධකාරයා සෞයා යදිදී මාව දුඩින්න ඇති. එදා සඳ උදාහරණයේදී රේ ඉජසරහට එන්න තරම් මං ප්‍රමාත්‍ර වූණා."

"මට. එදා රේ වෙලාමු. මං මෙවල දුවූවා"

"රේ වශයෙම මෙතැනට ඉන්න කුවූන්/ආල් ගෙවල් තැම එකක්ම මිඛ පරිජ්‍යා කර බෙළුන්න ඇති?"

"නැහු. ගොනාකු මිටි කැම අර්යෙනු එනා ලමයාව නිරික්ෂණය පරාල කුවූණා. රේ තුළ සෞයා මෙලන්න මින කොහොද කියන එක ගැන මට යම් වැට්ටීම් ලැබූණා."

"සැකයක් තැ. අර දුරෝක්ෂයක් පාවිචි කරන නායි මහත්තයා මෙන්න ඇති. දුරෝක්ෂයේ පිටිත කාවියට වූමෙන නිරුත්තිය මේ පැත්තට පරාවර්තනය වූණා. රේක කොහොන්න එකක්ද කියල මට කිතාගන්න බැවූණා."

එනැනින් නැඟි සිටි හොසීස් ග්‍රේමය තුළට සිඟ දමා පරිජ්‍යාවෙන් බැලිය.

"හ හා! කාවිරයිට මටා කැමුදුවා, විකක් ගෙනැන් බවය පෙනෙන්නේ. මොකක්ද මේ කඩ්දායියැ ආ..... මිඛ තුළිබැවුසි පැත්තට සියාද වොටියන්?"

"මට"

"ලේඛා ලයෙන්ස් මහත්මිය භැංචුවෙන්න?"

"අන්න භරි"

"බොහෝම හොඳු අප කළ පරිජ්‍යා ඉදිරියට සිභින් කියෙන්න එකිනෙකට සමාන්තාරව වශයෙන් මට පෙනෙන්නේ. අන්තිමට අප දෙන්නගෙම ප්‍රකිරීල එකකු කළාම, මේ අභිරහස ගැන දැනුම් සම්හාරයක් ලැබේවේ"

"හොසීස්. මිඛ මෙමුවට පැමිණීම ගැන මම හද පත්ලන්ම සන්නොර්ස වෙනවා" මම කිඳවීම්. "සර හෙන්ටිව ආරක්ෂා

කරගැනීමේ වගකීමයි තම් අවිරූපයයි ලදකු. මෙයේ තහි මොලයට දරාගත්තා බැඡී ආකාරයට වැඩි වෙශනයි ආවෛ. කොළඹාම වුණක් මත මෙශ ආව එක නම් මෙයේ පුදුමාකාර වාසනාවක්. මේ සිදුවට රහස් හෙළි කරන බවට තැරේතාය කරුණික් කජපමි මුදලක් ඉල්ලන මිනිනා පිළිබඳ පරීක්ෂණය එක කරනවා කියල. කොළඹාමද හෝමිස් මතට එන්න හැකිවුවක්?"

"මබ ඒ විදියට සිතාගෙන ඉත්තාවා ද්‍රුෂ්තින් කමයි මට උච්චමනා වුණක්"

"හෝමිස්. ඒ කියන්න මෙම උදුවිසාරයා, හැටියට මබ මෙහෙන් ප්‍රශ්නයේත්තා ගත්තාවා. භාෂුත් මේ ගැන විය්වාසයක් නෑ" මට කාගුපුදෙන් සිත් වේදනාවෙනි. "මිටු ට්‍රිඩ් මෙම විය්වාසය ලබන්න මේ සුදුසුයි කියලයි මට සිතෙකුණා, එමහම තුළක්ද හෝමිස්?"

"මෙයේ සිත්වත් ලිඹුණා. අනෙක් පරීක්ෂණවාලදී වෙශම මෙකදින් මට ඕපෙන් ලැබෙන සහයෝගය ඉතාම විවිනාවා. ඒ විවිනාකම විවිනායන් නියා තිමිකාරන්න බැහුණා. මෙම සිතෙකුණා මේ මධ්‍ය මොකක් හරි විඩාවක් කළා කියලදී? එමඟහාම මට සාමාජිකතා මිශ්‍රයා. මේ මෙශට එන්න සිරණය කරදී එම එක් ඇඟිඩ්‍රුවක් වුණේ මබ; අුත්ත විශයෙන්ම සිංහෝ පෘතරස්සයුතා ප්‍රාග්‍රහිත සිතුණා ටොටිසන්. මෙශට අවලා මබ මූළුණදීලා ඉන්නේ හිඹාකා අවද්‍යනමකට. එන මට වැටුණුණාම මේ සිරණය කළා. මෙශ ඇවිත් මම ම පරීක්ෂණයේ යෙදයෙන්න. මා ඇවිත් සහ සෙන්රී හා මධ්‍ය බැඳකටිල් මැදුරු නැවුමුණා කියලා පිතමු. එමහම වුණා නම් මා මේ ප්‍රශනය දිහා බලුන්නේත් මෙම පෘතා දැජ්ට් කොළඹයන්මයි. අනෙක එහෙම වුණා නම් අපෙන් හැංකිලා මූළුන් වැඩි පිළිවෙළ ඉදිරියට ගෙනියන්න, අපේ පර්ල් හතුරාට අවස්ථාවක් ලැබෙනවා. මේ බැඳකටිල් මැදුරු නැවුමිනිපියාකම්. මට මෙම තරම් නිදහස් විල්දුවේ ගැවිසෙන්න ලැබෙන්නේ නෑ. ඒ වුණක් දැන්? මේ සිද්ධ අවන දෙවිල් මේ බලාංගන ඉන්න බව තුවුරුවක් දැන්න නෑ. ඒත් හදිසි අවස්ථාවක්ද මධ්‍ය සක්‍රීයා එන්නක් මට අවිවිරයක් නෑ."

"ඒ වුණක් ඇයි තබ මටවක් නොයිවෙට මෙ ගැන?"

"මබ එය දැනාත්තා කියලා සින්ත්‍රි. භාෂුත් ඒකන් අමේ පරීක්ෂණයට ප්‍රශ්නයායි තෙවන්න නෑ ටොටිසන්. සමහර විට එනෙන් මේ රහස් එදිවෙන්කුත් ඉඩ සිතුණා. අලුතෙන් දැනගත් හදිසි කොරතුරක් මට දැනුම් දෙන්න මධ්‍ය මෙශ එන්න ඉඩ සිතුණා.

මගේ සැපරහසුව සලකාමා යම්කුදී දෙයක් මබ මෙශේට ගෙන රැන්න ඉඩ කිවුණු. එයින් වෙන්නේ රහස්‍ය උලිවිමේ අවධානමට අපි මුහුණදීම. ඒ නිසා මා මෙශේ එදි අර කාටරසිට්ට කැදාවාගෙන ආවා. ඔබට මතක ඇති අර විදුලි පුවිත් කාර්යාලයේ සේවය කළ නොලු ගැටියා. මගේ සූජ ඕනෑ එපාකම් ගැන මුහු බලාගත්තාවා. මොනාවද මට උවමනා? කැමුව පාන් ගෙයියක්; අදින්න පිටසිදු කම්සයක්. මිනිහෙකුට උවමනා වෙනු මොනාවද? කාටරසිට්ට කියනාවා හැම දෙයක්ම හොඳිනා තිරිස්සෙනුය සළ හැකි ඇස් දෙයක්. ඒ විශේෂ ක්‍රියාදිලි දෙපයක්. ඒ අදෙක්න්-මට උබෙන අමතර වාසිය කියා තිමිකරන්න බැ.”

“ඒ කියන්නේ මං රු සූජරතුව්‍යිලින් කිසිම වැවක් වුනේ නැදුදු?”
මා විමෙළවි වෙවුළහ කැඩායිනි. එව ගැසුවා ඒ වාර්තා නිසි එරිදි සකස් කිරීමට මා ඇරුණු මහත්සියන්, එයින් මගේ සිංහ ඇතිවූ උදාහමයක් සිහිවිමයි.

හෝමියි තම සයක්කුමෙන් තැබූදායි මිරියක් ඉවතට ගත්තේය.

“මගේ සිනවක් මිශ්‍යායා. ලෙස්නා තියෙනාවා මබ එහි වාර්තා. මං මෙවා නැවත නැවතත් කියවා බෙලමින්, එවායේ අඩිංඩු කරුණු මගේ සිනට ගත්තා. රක් වරක් ගෙන්තුවා, කිහිපවාරයක්ම පෙරලා බිඳුවා. ඒ ගැන මං සිංහ සහාතික වෙන්නම්. මෙවා බෙකර විදියේ සිට යළින් මා වෙනු ගෙන්වා ගත්තා. මං ඉතාම සාර්ථක වැඩ පිළිවෙළක් යයුවා. ඒ සින්දා එසේ ඉදාන් මෙශේට එදි ගතාවන ප්‍රමාදය, එකම එක ද්‍රව්‍යක් රමණයි. මේක තුනාම අසාමාන්‍ය අයුරින් දුෂ්කර පරිස්සෙනුයක්. එවිනි එරිස්සෙනුයන යෙදෙන්න, නිරිස්සෙන සඩහන් කරගත්තා, මබ පෙන්වා අම්‍යන්නා ප්‍රදාමාකාර උපද්‍යුමයක්; ඒ විශේෂ සුවිශේෂ බුද්ධිමත් බවක්”

මා යට්ටිමකට ලක්කිරීම ගැන මැද්‍යාව්ලාවකට පෙර මා සිටියේ දැඩි ගක්කායනට පත්විය. එහෙත් දැන් ගැසුමිය මගේ කටයුතු ඇගයිම කා මට කළ ප්‍රයාසාව කියා, මෙය සිංහ කොපය පහවි ගියේය. මුහු පෙන්වා දුන් කාරණය ඇත්තාත් බව මට ද හොඳින් වැටුණිසි. මුහු විල්ලුවි පදි-විව සිටි බව මා දැනා නොයිටිම, අර් අවසන් අරමුණට වඩාත් වාසිදායක-ඛුම්-මටද පෙනිය.

“මබ කාරණය සේරුම් ගත්තා. අන්න හොඳායි.” හෝමියි කිවි අදරු වි කිවු මගේ මුහුණ් යට්ටා ගත්ත්වයට පත්වෙනු දැකිමෙනි.

“දැනීන් මට කියන්න තෙව්ටිසන් වූ මෙහෙරා ලයෙන්ස් මහත්මිය හමුවෙලා දැනගත්තෙක මොනාවිද කියලා. මෙහෙරා එය අද පෙන්වෙන්න කියන එක ආදාළා සිරිම මට අමාරු වුණු නැ. ඒ මොකද මේ ගැටුපුවේදී අපට ප්‍රයෝගනව් විය හැකි ඇමුණුවේදීය ඉන්නා එකම පුද්ගලයා ඇය. ඒ බව මං දැක්වමත් දැන්නවා. ඇත්තම කියන්න වෛටිසන් අද මා ඇමුණුවේදීය තොනියා නම්, මෙට මි. එනෙට යන්න ඉඩ තිබුණු”

දුර බැං ගොයිනි. විශ්වාස පුරු පැනිර ගිලය දැඩි අන්ධකාරයකි. හමා ආ සුළුවෙශ් තිබු සිතාල බව තියා අපි ගැලුළය ඇඟට පිවිසියෙමු. උසුම් සැදානා දැලුවූ සිතිම්ලයෙන් මද ආභ්‍යාකයක් ලැබේණ. ලෙරා ලයෙන්ස් මහත්මියගෙන් දැනගත්තෙකට ලැබුණු කාරණ, මම එකින් එක හෙමියේට විස්තර කුඩාම්. එවු ගැඹු, මූල්‍යෙශ් සිනේ කොපමණ උන්දුවිස් ඇතිවිවාද යන්, සම්භර කරුණු දෙවිරකම මූල්‍ය පැවසීමට මට සිදුවිය. මූල්‍ය පැහැදිලිවේ එයින් රසුවිය.

“මට දැනගත්තෙකට ලැබී ඇති කාරණාහිමි වැදගත්” මූල්‍ය සිවේ මා කරාව අවසන් ඇල පසුය. “මම අංකිරණ සිද්ධියේ මට ගලපායන්න බැරි හිස් තැනැත් තිබුණා. අශ්‍යෙකන් ඒ හිස් තැනැත් පිරෙනවා. මට සමහරවීට සෙශ්‍යරනවින් ඇති; මම මිනිහා ස්වේච්ඡල්වන් සහ ලැංයාන්ස් තොනි අතිරි-සම්පාදනාවිස් සියෙනාවා”

“එහෙම සම්පාදනාවක් ගැඹු මං දැනගතන හිරියේ නැ?”

“ඒ ගැන නම් සිසිම ගැකයක් නැ. ඒ දැන්නා එකිනෙකා හමුවෙනවා. ලිපුම් ගහුමදුනු කුරුහාටා. මම් දැන්නා අතර කියන්නෙහා සම්පූරණ ප්‍රේම සම්බන්ධියන්. ඒකෙන් අලභ අතට බලසම්පූරණ ආසුඩියක් ලැබෙනවා. මූල්‍යඳු හිරිද මූල්‍යෙකන් වෙන් කරන්න මට එය සොඳුගත්න හැකි නාමි....”

“මූල්‍යෙශ් ඩිරිදා?”

“වෛටිසන්. මෙහෙරා මෙද තොරතුරු රුකියක් ලබා දුන්නා. මෙන්න ඒ වෙනුවිට මෙගන් ලැබෙන ගොරනුරු. ස්වේච්ඡල්වන්යේ සොඳුපූරිය කියලා පෙන්වාගෙන ඉන්නා තරුණිය, ඇත්තෙකන්ම මූල්‍යෙශ් ඩිරිදා”

“දැනියේ සාක්ෂි! මය කනාව මෙට ගොඳුවීම වියාසදා හෙමියේ සර හෙන්ටි ඇය සම්ග ප්‍රේම සම්බන්ධියක් ඇතිකරගෙන්නේ ස්වේච්ඡල්වන් දැනුවත්වී ඇන්. මූල්‍ය කොහොමද සර හෙන්ටිට එහෙම දේකට ඉඩ දුන්නා?”

“සර හෙත්ටේ එහෙම ආදර සංඛ්‍යාකමක් ඇතිවර ගැනීමෙන්, අමාරුමේ වැට්ටෙන්නේ මටන කුරුවෙන් ගන්වෙයි; සර හෙත්ටේමයි. මූල්‍ය ඇයට ආදරය කාල බව ඇත්තායි. කුමුක් මටුනට පෙමිවෙන් මෙන් හැසිරීමට ස්ථෝපල්වෙන් ඉත් දුන්නේ නෑ. ඒ බව මෙම ඇස්මදකෙන්ම දුටුවා නේද වොටසන්? මම නැවත වාරයක් කියන්නේ, ඇය මූල්‍ය ස්ථෘපිය තෙනුවියි. මූල්‍ය ඩිරිද”

“මම ආකාරයේ සංකිර්ණ යට්ටීමක් කරන්න, ඇයි මූල්‍ය මේ කරමට වහුමයි වෙන්න?”

“ඒකට ශේෂුවාද? මේ කරුණිය අවිවාහන ආකාර්යියක්. මූල්‍ය සොයුරිය කියල පෙන්නුම්වාත්, මූල්‍යට විභාල වශයෙන් වාසි ලබායන්න පුරුවනි. ඒ බඟ ස්ථෝපල්වෙන් කළුතාම දුටුවා”

මෙතෙක් පල් ඉවෙනු මෙන් මගේ හිමේ ඇතිවූ සැකසයහිත හැමිම, පැහැදිලිව තොරතුළු රැඳුණු යසක් විය. ඒ සැක සංකා ආදිය දැන් රැහැදිලි ලෙසම එල්ල වින්නේ ස්ථෝපල්වෙන් නම් ස්ථෘපිය විද්‍යාඩ්‍යා වෙතයි. සම්භාල දාලක් අතින් ගත් පන් තොරපියක් හිය රැඳුදී මූල්‍ය, පැමිකියි කාර ස්ථෘපියක් ඉවශින් මෙන් මට දැනිණි. සිනාවුසු මූල්‍යක් ද මිකිලරු හදවතක් ද කිවු ඉවශිලිවන්න මිනිහා; මම ගෙකරාවිකා මූද්‍යලයා යමිකියි බලාපාරාන්දුවනින් ඩිරින බව පැහැදිලියි.

“එහෙනම් අපේ සැනුරා මූල්‍යි? ලන්ඩ්නාමයේදී හැංගම්නේ අප මූල්‍යභාද ආමට මූල්‍යි?” මම ඇයිමි.

“ප්‍රෙශ්ලිකාව විසඳීමට අපට දී ඇති ශේෂ්වාවන් මං කියවන්නේ ඒ ආකාරයටයි.....” නොමිත්තියි.

“එතකෙකාට අර අනුරුදු ඇයවිම? ඒක එවන්න ඇත්තේ ඇය?”
“හරියට හරි”

බාගයට පෙනුණු, එහෙත් අභ්‍යන්ත් අඩ අනුමාන කළ මූල්‍යි, සයානාක බෙදවාවිකයක් දියුවීමට කැරේදු පුද්‍යනාම් වෙමින් ඇත.

“හෝමස්. ඔබට ඔහාදුටම විශ්වාසදී? මම කාන්තාව මූල්‍ය ඩිරිද කියල ඔබ කොශොලද දුනායන්ලය?”

“ඔබට මූල්‍ය හමුවුනු පළමුවින් ද්‍රව්‍ය මිතකද? එදා මූල්‍ය කම්න්ගේ ජීවිත කරාවෙන් සහා ගොටස වොටසක් ඔබට කිවිවා. ඒක මූල්‍යට වුණු වැයදීමක්. ඒ ඇත්ත සයාව මූල්‍ය කිවිලේ අකපසු විමකින්. ඒ විදියට තමන්ගේ සැබු ආකාරයුදු තරින් පිටවීම ගැන, මූල්‍ය අප්‍රමාණ වාර ගණනක් පසුතැවිලි වෙන්න ඇයි. මූල්‍ය කළකට පෙර එංගලන්තිලයේ

ලංඡල පාසලක ගුරුවිලේකුව සිටියා, යම්කිසි කෙනෙකුගේ විභූං අපි හොයා බලනවා නම්, ඒකට පහසුම පුද්ගලයා පාසල් ගුරුවරයා. ගුරුවියේ තෙවුනු මිනාම සෞඛ්‍යාත්‍යාල් තොරතුරු හොයාගැනීම අපහසු වෙන්නේ නෑ, ඒ ආකෘත්‍යාවදී? අධිකාරීන් ස්වේච්ඡයට සම්බන්ධ ආයතන නියන්තාවා, මිමි විසභ්‍ය හොයා බැඳුවා. බොහෝම ගෙදුතනාක ඉරණමකට මූහුණ දුන් පාසල්ක් ගැන මිව්දුනාගන්න ලැබුණා. එය පියුවුණාම මෙක අධිකිකාරයා මූහුගේ ඩ්රිං සමග අඹුරුදුන්වුණාපු. මූහුගේ නම ස්වේච්ඡල්වන් නොමැතියි; මෙන්න එකක්. නමුත් බාහිර පෙනුම්, හැඩුහුරුකම් එක විදියමියි. අඹුරුදුන්වුණා විදුහල්පති කාලී විද්‍යාවට තේවිතය කැජැතු සොනෙකු මව්මට දැනාගන්න ලැබුණා. එයින් හඳුනාගැනීම් කිවිෂ්ද්‍යා කුහවුරු පුණා."

මෙම පරීක්ෂණය ව්‍යුහයන සිංහ අන්ධකාරය දුන් ක්‍රමයන් ඉවත්වෙන්න් ඇතුළු එහෙත් සුළුණු ප්‍රමාණයක් තවමක් සොනෙලිවෙන්න් වැයි කිවිණු.

"එතෙකාට මේශැපැනීය ඇත්තාවම මූහුගේ ඩ්රිං නම, ලේරා ලැයාන්ක් සම්බන්ධ වෙන්තේ ඇකානුතැවිද?" මම අසුළුවෙමි.

"වොටසන්. ඔබ ගැවිපෙනාලින් රැඹු වුණු, එක් ගැටපු සංඝිත කැනක් තමයි ඒ. ඔබ ඇය සමග කුලු සාක්ෂිවුණාවන්, ඒ රැටිලිල්ල පුහක් දුරට ලැබුණා. ඇය ඇමේ ස්වාමීපුරුෂයාගෙන් දික්කතසාද වෙන්න සැලසුමක් ඇති බව, මා දැනාගෙන සිටියේ නෑ, කත්ත්වය එහෙම නම මට සිංහන්න් මෙහෙත් දෙයක්. ස්වේච්ඡල්වන් අවිවාහකයක් කියල නො ඇය නිමහන්න්. කිසිම සැකයක් නෑ, ඇය බලාපාරාත්තු වෙන්න ඇති වුහුගේ ඩ්රිං වෙන්න"

"ඇය සැබැ තත්ත්වය තේරුම් ගැනීම, රැඹුහාට මොකද වෙන්නෙ?"

"ඇයි ඉතින් එතෙකාට මේ සාන්නීන්ව් ප්‍රථම උදවු කරන්න ඉඩ කියෙනවා. අපට දුන් ඇවිරි ඇති පළමුවැනි රාජකාරිය ඇය හමුවීම. ඔහුට අපි අදන්නාම ඒ දඟනා දානුදායි. වොටසන් මටට පළරස්පම කරන්න හාරදුන්නූ පුද්ගලයාගෙන්, ඔබ ඇද ඇතැම් සිටි කාලය පුහක් දිගෙයි කියල ඔහු සිංහන්න නැදීද? ඔබ ඉන්න මින බැස්කටිල් මැදුර"

බටහිර අහැස්සි කිඹු රංජුපැහැනි අවසන් ආලෝකධාරා ද මැකිගොස් කිවිණු. විල්කුවාට රාජ්‍යාධ ලයාවි ඇති අපුරු මම දුටුවෙමි.

දම්පැහැනි ආකාසයේ දිපේන්දෙන් අඩු තාරකා කිහිපයක් බැබමෙන අපුරු අපට දකින්නට ලැබේය.

"හෝමිස් මට මිලෙන් අභ්‍යන්තර කියෙනවා තවත් එක ප්‍රශ්නයක්. එක තමයි මෙය් අන්තිම ප්‍රශ්නය" මා සිෂ්ට හිදාලගන සිටි තැනින් තැනිටිමිනි. "හිඹි මායි අභ්‍යන්තර මෙක රුපයක් කරගන්න උච්චමනු නැහැනී. ඇත්තටම මොක්කය්ද මෙකුනා මේ සිද්ධ වෙන්නේ? මොක්කය්ද මෙක අරමුණ? මූල්‍ය මොක්කටද මේ ලැස්කි වෙන්නේ?"

එයට පිළිතුරු දෙදැන් හෝමිස්ගේ කටයුතුවේ තිබුණ් කම්පාවට පත් ස්වර්යකි.

"මිනිමරන්න විවෘතයේ. අමු අමුවේ මිනිමරන්න! තිතා මතා ගොඳට සැලසුම් කරලා මිනිමරන්න. විස්තර මෙයන් අභ්‍යන්තරයා. ස්වරිපල්වන් භද්‍යන්නේ වෙශයේ මුදුරුදෙල් සර හෙත් හිරකරන්නයි. එහෙම කරන්න යදින් මෙය් උගුල්ස්වරිපල්වන් හිරවෙනවා. අපට කරුණනයක් විය නැති එකම දදයයි විශේෂිතන්නේ. ඒ තමා අපි උගුල ගස්සන්න ඉස්සර වෙලා, මූල්‍ය හිඹාත්මක වෙළු සියන එක. මට උච්චමනා කරන්නේ තව එක ද්‍රිංඡයි. වැඩිම වුණෙන් දෙකයි. එකනෙකාට මෙය් සැලසුම් නැමැදුයයිම සම්පූර්ණ වෙනවා. එනෙක් ඔබට භාරදී ඇති පුද්ගලයාට ආරක්ෂා කරගන්න. අම්ම කෙනෙක් තමන්ගේ අභ්‍යන්තර වූණු දරු පැටියුම් බ්ලාසුන්නවා වෙයේ මූල්‍ය බ්ලායන්න..... දෙවියන්!"

එ මොළභාගේම විල්පුව දෙයින් ඇසුන්නේ හයංකර මර ප්‍රශ්නයිනියෙනි. වේදනාවටතුද විවිධයුත් තුවුරුන් හෝ යටිගිරියෙන් කළ ඒ තැගැබීමෙන්, මෙය් මුළු ඇයම සිතුල ප්‍රිංස් ලේ අපිස බවට හැරවුණු විළියිනි.

"දෙවියන්" මා සිටිවි අපහසුවෙන් ප්‍රූහමක් අල්ලමිනි. "මොක්කය් එ යටිදේ? එ මොක්ක සියලුද ඔබට හිෂක්ෂනන්න?"

හෝමිස් එක් ක්ෂේත්‍රයෙන් තුළුද්වීරිසුවෙන්ය. සුඩිකයෙකු මෙයින් දොරටුව වෙත පිනු මූල්‍ය සිංහ පහක් කරගනා, උරහිස හඳුනාගෙන මූහුණ අන්තිකාරය දෙස යොමු කරගනා සිටියේය.

"ඡ්‍රී" මූල්‍ය සිටිවි සැදිරිලි ප්‍රශ්නයි. "ඡ්‍රී"

එම ලනෙක්නියේ තිබුණ් භද්‍ය සසළ කරවන හයානක බවති. කෙනෙක් වුවද එය කළින් තැඟැලුයේ. අදුරු සෙවණුලිවිල සිලි විල්පුවේ බොජා ඇතින් තිබු තැනිතලා අඩවියෙනි. එහෙත් දත් එය වඩාත් ලතින් ඇසුන්නේ. අම් පාන්ස්ස් දෙදරා යන කරම උච්ච ස්වර්යකිනි.

"සොයුන්ද වොටපෙන් ඒ ගම්පු එන්දනා?" හෝමිස් විමසුවේ කෙදිරිලි හඳුනිනි. කිනි අදයකින් නොසැලන මේ අභිජා පුරුෂයා පවා එම හඳුනින් මුත්මනීන්ම කළුපනායට පත්ව සිටි. ඒ බැවි මහුගේ කටහුණේ හිඹු වෛවුදා ස්වරුපයන මම ඔහුම් ගනිමි.

"සොයුන්ද ඒ ගම්දය පිටවුමෙන් වොටිසන්?"

"ම්‍යෙන්තේ අර පැත්තෙන්" මා සිංහි අත්තබිභාරය දෙහට අන දිගු කරමිනි.

"නැහු, අර පැත්තෙන්?"

රාජ්‍යලේඛ නිශ්චයිදායාවය ඩිං හෙලුමින්, ඒ අවිධනාස්මක ලෙක්සනිය යෙහි වර්ස් ඇශේෂාකට විය. මෙවර තේ අසන්නට ලැබුමෙන් පෙරටන් වතා උස් හඳුනින්, අප, සිටි තැනාට ලංවිය. මෙවර තවත් අපුන් ගම්දයක්ද, මුල් ගම්දා භා මිශ්‍යු අසන්නට ලැබිණු. එය මූළුදේ රු ඉහළට නැමි ඇහළට කඩා භැඳෙන විට ඇශේෂන සෙස්ඡාව මෙන් ඉහළ පහළ යොළ හිඹු අතර, එහි ඇගවුණු රෝද ස්වරුපයක්ද විය.

"දෙවියන් වොටිසන් අර හිටිසන් බේලා! එන්න වොටිසන් එන්න! අප ප්‍රමාද වුණා වැනිදී දෙවියන්!"

මහු විශ්ලේෂ හරහා ඉතා වේදඟහුන් ඕදිරියට දිවිමට පටන් ගත්තයේ. මම මහුගේ ඕවුපසින් දැඩිමි. නැමුන් රිඹු ගම්දය නැඟුණේ අප ඉදිරියෙන්ම පිහිටා තිඹු අල් බෙංරපු සහිත රාජ්‍ය භාගයකිනි. ඒ කෙනෙකු රීවිත ආව්‍යානාත්මක නයන අවිධනාස්මක විලාපය භා මූළු බිම ඇද වැටෙන "තැන්" යන ගම්දයකි. අප නැවති සවින් දුන්නෙමු. සුළුයක් නොහැඳුම් එම රාජ්‍යලේ නිශ්චිත බව විදිමට, තවත් කිසිදු ගම්දයක් නොනැඟිණු.

වියරු වු පුද්ගලයෙකු මෙන් නළමල් අන තබාගත් හෝමිස් අඩි ප්‍රජාලාභී හැරපුවේය.

"වොටිසන්, මහු අධ්‍ය පරාජය කරලා, අප ප්‍රමාද වැඩියි"

"නෑ නෑ වෙන්න බැ"

"කරන්න හිඹුණු දේ මිට කළින් නොකර දැන් හකුලාගෙන සිටි මම මොන කරම මට්ටධියෙයක්ද?" හෝමිස් කිය. "මබට පලරස්සම කරන්න භාරදුන් පුද්ගලයා අත්හැර එමන් සිදුවි හිඛෙන විනායය බලන්න වොටිසන්. වෙන්න හිඛෙන කරකම දේ සිදුවෙවා හිඹුමෙන්..... එහෙමු වුලෙනාත් අප මහුගෙන් පැඳිගන්නවා දෙයියමිනා!"

මිළගට අපි එම ගතිදේ ආ දිගුවට දුවන්හට පටන් ගත්තෙකමු. කිසිවක් නොපෙනුණු ඇත්තිකාරයේ, ගස් යල්වල හැඳපින්, කටු පදුරු අතරින්, කන්ද උචිචිත්, බැවුම්මි පහළටන් දිව පිළියමු. අමත් දිවුම් ඉලක්කය වූයේ ගතිදා නිභාත්වූ ස්ථානයයි. යාම උස්සිමකටම පිවිසි වහාම හෝමිස් විවිධට නොත් යොමු කළේය. එහෙත් විශ්වාසී කිඹු සහ අන්තිකාර සෞජන්කාලී නිසා සෞජන්කාලී කිසිවක් දැක ගැනීමට නොහැකි විය.

“මබට මොනාවා පරි පෙනෙනාවාද?”

“මොකුත් නෑ”

“අඟ්ඡා අර මොකස්ද?”

අමර් දෙසට්ටිවලට විෂුම්පෙන් පහන් හඳුනින් නිභාත්වූ වැළඩිමකි. එය යළින් වර්ත් අමේ විදිපුදින්! එහි තිබුණ් ප්‍රපාතයකින් අවසන්වූ ගල් පර්වතයක ඉදුමන් පිළිවි අරුපයි. එකැනින් එහා පැත්ත විසිරුණු ගල් සහිත වූ කද බැවුමකි. පරිව්වයේ කඩිභාපු සහිත බිමෙහි අදුරු, පැහැදි යම් අපි දුටුවෙමු. ඒ මිනිසෙකු බව ඒ දෙසට් දුව යදි අපට හඳුනාගත තැක්විය. මූහුණ පහනට සිටින ගේ බෙම වැට් සිටි මූහුම් සිංහ, හයුනාන් ආකාර්යාලු බෙල්ලන් කරකුවි තිබිණ. සිංහ බිම තබා කද අනත්ස් දැක්කාව දැකීමට පිෂුමක් ගැයිමට උත්සාහ කරන්නෙකුගේ මෙන්, උරමිස තැකිලි සිංහ වකුවුවි තිබිණ. මූහුම් පෙනුම තොපුම් හයුනාගර එ ද අන්න, විවනයෙන් විස්තර කිරීමට පටා අපහසුය. අපටි ඇසුණු ගතිදා මූහු අවසන්වූදීම හෙළදී උගුරන් නිභාත්වූ ගතිදා බැවි, සිංහාගැනීමට මට හැකි නොවිණි. ඒ මූහුගේ මූහුණ් කිඩු වියකරු බව දැක මනස අවුල් වූ තිබාය.

සෑර පැහැදි සිරුරන් දැන් භාම කිසිදු සෞජන්කාලී හෝ තොදිරිලි හතින් අපට නොඅැයිණි. මූහුයේ සිරුරාමන අතත් තැබු හෝමිස් යළින් තම අත ඉහළට එසැවුයේ තිශ්චිවට පත් ගතිදායක් මූවෙන් පිටකරමිනි. හෝමිස් ගිනිභාරක් දැල්වා එහි ආලෝකය වැට් සිටි මිනිසා දෙසට් ල. කළේ. ගල් පර්වතයක් මතට ඇද වැළුණු එම පුද්ගලයාගේ සිංහ ප්‍රපුරා යාමෙන්, සිංහ වටා ලේ විළක් සැදාමින් තිබිණි. ගිනිභාරක් ආලෝකයෙන් අප දුටුවේ එපමණක් නොවේ. එස්නම් කුමක්ද අප දුටුවේ? ඒ ඉවිසිය නොහැකි යෝකයකින් සිංහ මුරුණ කරවන ද්‍රේෂ්ඨායකි, ඒ සර හෙන්ටි බැස්කට්ටිල්ගේ මළ කදය!

“ඒ අසාමාන්‍ය රුණ පැහැදිලි ආත්‍යත්වය සෑව්‍යාලය අප කොසේ නම් අමතක කරන්නාද? එදා මිශ්‍ය වෙිකර විදියට පැමිණි මුළු ද්‍රව්‍යයේ හැඳ පිටියේ මෙම ඇඳුම සෑව්‍යාලය මය. සිනිඛාරේ එලියෙන් එම දසුන අපට දැකාගෙන භාෂි වූයේ එක් මොළඝානකට පමණි. මිශ්‍යට සිනිඛාරේ දැල්ල නිවි සියේ, අර්ථ සියලු බලාපාලාත්‍රාත්‍ය කටයි සිය ආකාරය සංස්කරීත් කරලිනි. මෙම මුළු මුළුමැලි වි සිඩු අතර මිශ්‍යට කොදිරි තැබිණු.

“නිරිසනා, මිනිමරු නිරිසනා” මට පැහැදිස්දී මෙය දත් මිට මෙළවී තිබිණ. “සර හෙත්ටේ මේ ඉරණා අත් වුණේ මෙය වැයදෙන් හෝමස්. අත් දුෂ්චි සිරිසනායේ උදාල් සර හෙත්ටේ වැළවන්න ඉඩහුර, මෙම්ජායුර-මිශ්‍ය එක ගුනා; මෙය හැඳ සාක්ෂියෙන් මෙය ආස්ථමට සිඩිඩානු ප්‍රමාවක්දාම් ලැබෙන්නේ නෑ හෝමස්”

“මෙකට වැයදිඇතුළු මධ්‍යට විඩා මුදු ගොවිසන්. මේ බලාගෙන හිටියේ මෙයේ පරිස්ථිතිය තුමා මුළු ප්‍රාග්‍රහණ කරන්න. එහෙම කරන්න බලා ඉදිමෙන්, මෙය අනුගාමයායේ තීවිතයේ විනායුණු. මෙයේ රහස්‍ය පරිස්ථිති තීවිතයේ එම් මිශ්‍ය දැක්නු ඉතා අවාසනාවන්න සිදු දිය මෙකයි වොටියන්. සර තෙනක්ට් මි. මේ මෙම කරම් අනුරුදු අයවලා කියයදීන්, මිශ්‍ය තීවිතය පරුදුවා-ඇඟලු විළුවට එවි සියලා මම කොඨාමාමද දන්නේ?”

“මිශ්‍ය යටි උදාරෙන් නැඳු මර ලුතාස්ථිය අපට අහන්න සිදුවුණු තැබි.....” මට සියැවිණි. “දෙවියන් එගස්ම විලාරයක් මිශ්‍ය මරණය වෙත යැවු යක්ෂ මිනිමරු බල්ලු මෙයි? මේ මොළඝාන් උං මේ අවට ගල් අස්සය භැංගී ඉන්නවා මූල්‍යන්න පුරුවනි. එකාකාට දැවිපල්වන්? කො මිශ්‍ය? මිශ්‍යට එම් අපරාධියට විගණිතන්න සිදු වේ”

“අනිවාර්යයෙන්ම රට මිශ්‍යන් අදන්න දැවිපල්වන්ට සිදු වෙනවා” හෝමස් සිය. “ඒ විගණිම මං භාරිත්තෙනවා. මිශ්‍ය මහජා සහ භාෂි පුතුයා දෙදෙනාම ආශනකය පලා. එක් කොන්නා මියගියේ බල්ලකුයේ අවකාරය කියලා සිඩු දැරෙනය දැකීමෙන් සයටවලා. අනෙකා මියගියේ ඒ විකිසුඩු බල්ලායෙන් ගැලවන්න පැන දුවදී. මේ මිනිසා සහ කිරිසන් බල්ලා අතර සම්බන්ධයක් ඇති බව ඔරුපු කරන්න අපට සිදු වෙනවා. කොඨාම වූයේ බල්ලකු සිටින බව ඔරුපු කරන්න අපට සිදු වෙනවා. කොඨාම වූයේ බල්ලකු සිටින බව ඔරුපු ගැලෙන් ගලස් මින් ඇදවැටි සිදුවූ ඇවාල විළින්. දැවිපල්වන්

කරට ලෙකරාවිකයෙකු තේවන්නා පූර්වති. ඒ වුණත් තවත් රක් ද්‍රව්‍යසක් යෙහෙවන්නා කළුන් මේ පිහුව යට්ස් කර යන්නවා, දෙයියමිපා!"

අර වෙත හඳුනීයෙම් ලුයාවුලද් යලින් නිවැරදි කළ නොහැකි හයානාක විපත්තියකි. දිරුණ කාලයක් නිස්සයේ අප යෝදුණු කරකළවය, අපේ මහන්සිය අවස්ථාවේ ගෙවිනිය අයුරෙනි. අපේ මිනුයා රේඛිකක්ෂයට පත්වුයේ ගල්පරුවන පිසිටි තැනකට ඇද වැට්ටෙන් බැව් මම කළුන් පදන් කළලදී. පද පායා භෞදින් පද එළිය වැශෙන්ම, එම මළයිරු රැදී තිබු තැනට අපි තැයැණුවු. තුවාල ලැබූ මෙහ ගේරය දෙපාය අප දෙනෙනා සිටෙන සිටියේ දැඩි කම්පාවකින් වෙතැනු ඇදවාකිනි.

අපි එතැනාට වි අඩුවාසද යුතින් තැහැවුණු, අඩක් අන්ධිකාරයේ හිතැනු විශ්වාස දෙසුට ගෙවුම් තමුණු. ආලේඛයක් දැකිය හැකි වුයේ රකම එක් තැනක පමණි. ඒ පැනපුම් ගණනක් ඇතින් මුමින් ගම්මානය පිහිටි දියාවෙනි. කාපැනුකි ආලේඛයක් එතැන දිර්කිමත්ව දැල්විණි. එවැනි ආලේඛයක් නිකුත්විය හැක්සේ සැට්ටිපල්වන්නේ තනිව පිහිටි කිරීයන් අමණකි. මෙයේ අන මිට මෙළවුනේ මුවින් පිටත් භාපුයක්ද පාමුණිනි.

"අපට මොකද බැරි මිහු මේ දැනුෂ්සාල්ලු යන්න?"

"අපේ පරික්ෂණය තවමත් සම්පූර්ණ තැහැ වොවියන්. සැට්ටිපල්වන් කියන්නේ බොහෝම පුරුෂිකාවන් වැඩි කරන අංක එකේ ලෙකරාවිකයෙක්. අපි පුහක් දේවිල් දත්තා බව ඇඟිනයි. නැමුත් වැදගත් වෙන්ජේ මිහුව විරුද්ධව අපි දත්තා දේ නොවේයි; අපට ඔරුපු කළ හැකි දේ. අපි-මැරදියට එක අඩියක් තැබුවෙන්, ඒ දුෂ්චාර්යට තවමත් පූර්වති අපන් බෙරිගා රැහැ යන්න."

"අපට මොනවද කරන්න පූර්වන්?"

"හෙටි නම් අපට කරන්න-පුහුක් ඉදාවල් කියේවි. අද රට නම් අපට කරන්න පූර්වන් අපේ අසරණ මිනුයාට අවසන් ගොරවය දැක්වීම පමණයි"

අපි මළයිරු වැටි තිබු තැනට ලංවීමු. රැදී පැහැගත් ගල්කාලාව මත සිරුර කර පැහැයන් පැහැදිලිව දිස්විය. මියයාමට ආසන්න මොහාරේ ඇතිනු අවික වෙදනාව මෙන්ම ප්‍රතික කම්පනාය නිසා, දත් දෙපා තිබුණ් අකියේන්ම එකානි ඉරියවිවකිනි. මේ දුටු මෙය ගත සිත සලික කරමින් මුද්‍රණුවක් තැයැණු අතර, දෙනෙක් කදුරු වලින් බොදු විය.

"හෝමිස්. අපි බැයකටිල් මැදුරඹුරුණිවූ යියක් යටතා කුවරු හරි ගෙන්වා ගන්න මිනා" මෙම සිවේම්. "මලයිරුර ඩ් කරම් දුරක් ගෙන යැම අපි දෙන්නට අමාරුයි..... මොනවා? මෙම මොකද හෝමිස්? දෙදියන්ට මිපු වෙවිවාවා මබට පිස්සු යැදිලද?"

මලයිරුර පරීක්ෂා කළ හෝමිස් එකටවත්ම සංඛ්‍යාලෝචන් සිනාසි උඩ පැන්නේය. ඉන්පසු මගේ අධික් අල්ලා ඇහ පත්‍රික් නාට්‍යන්හට පටන් යැත්තේය. සාමාන්‍යයෙන් ඉහා තත්ත්වයෙහි හැඳිලෙන, ආක්ම සංයමයක් ඇති හෝමිස්ට මෙම පියුවී ඇති දේ ඇමයිද? මෙම මූල්‍ය යටුපත් කරගෙන සිටින මූල්‍යයෙහි සැක්‍රී ගනිඟ විය යුතුය.

"රුවුන් රුවුනක්! මෙම මිනිනාට ලෙසා පුවුලක් තියෙනවා!"

"රුවුනක්?"

"මට. මෙම සර ගෙනුවැටි මනාවටයි. මෙම මගේ අසල්වාසියා සෙල්වන්!"

අපි මනාධ්‍යවිසිල්ලන් මිනිය උඩු අත්‍ය තැරුවුයෙමු. මූල්‍ය පුරා වැඩි දිගුවී තිබූ රුවුල අහස තෙවෙන යොලුවිය. පිටතට නෙරා ආ නාලුක්, සිරිසන්නුගෙ වැනි සිරුතු මෙනෙකක් දුටුවිට, මගේ සිංහී තිබූ සැකය පහවිය. එදා රාජු ආප්‍රාධිකරු ප්‍රහාරී යිය වෙල්ල, කොළඹාවිෂ්පාති මා දෙස බලා සිටි අභ්‍යුත්‍යකරුන්ගේ මූල්‍ය මට සිහිවිය. සිසිදු සැකයක් නොමැති. මෙම එදා ඉටින්දෙම් එලියෙන් මා දුටු මූල්‍ය ම ය.

මිශ්‍යමට සියල්ල පැහැදිලි ලෙස මගේ මනාසට එමට ගතවූයේ එක් සැකයයි. තමාශ්‍ය පරණ ඇදුම් සියලුම බැරිමෙන්ට තැංකි කළ බැවි සර ගෙනරි කිසු ආයුරු මට-සිසිවිය. මස්ල්‍යිඩ් සිටියේ විල්පුවෙන් සහ එංගලන්තියෙන් පැන යාමට තුළා ගෙවා ඇතුළුවනි. සෙල්වන්ට සිහිවිම සඳහා බැරිමෙන් තමාට ලැබුණු ඇදුම් මස්සිනාට තැංකි කරන්නට ඇත. කැප් තක්සියි, කළීම්පිය, බුට් සපන්නා ආදී සියල්ල මූලින් සර ගෙනරි සැක්ව තිබූ ඇදුම් පැහැදිලිය. මෙම අවාසනාවන්ත මරණය බෙදවාවිකයක් බව අමුණුවෙන් සිවියුතු නොවේ. එහෙන් රටේ තිනිය අනුව මෙම තැනැත්තිකා නොහැමවත් මරණ දැනුවම ලැබීමට සුදුස්සනි. ඒ බැඩි අපට අසත්ත්ව ලැබිණි. සර ගෙනරි මරණයෙන් ගැලවීම ගැන මගේ සිංහී ඇතිවූ සැක්ව උතුරා යම්න් තිබිණි. ඒ ගැන මම දෙවියන්ට සැක්වී කාලම්.

"එහම නම් මෙම සාලක්ෂණික මිනිනාගේ මරණයට ග්‍රැනුවෙලා හියෙන්නේ මූල්‍ය ලැබුණු ඇදුම්. බල්ලාට ඉව ඇල්ලීමට පුරුද

වෙතේ, සර හෙතුරි සං යම්ක් ස්ථටෝපල්ට්ටන් බල්ලාට ශිහින දැඟී බව පැහැදිලියි. එක සම්හරවීට හොඳුලුවයි අස්ථාන ගතවූණු සර හෙතුරිගේ සපෘත්තුව වෙතේත්ත ඇති. අන්තිමිදී බල්ලා ප්‍රෙශ්ඨයෙන ආ එක් දෙයක් උරා හෙළුද්ව ඉවතර ප්‍රෙශ්ඨ වූණු සපෘත්තුව. මෙහෙතු ඉතාම පුවිලක් සිද්ධියක් ලෙස එට පෙනෙන්නේ මෙයයි. මේ ඩිජිපූණු පුහාබයා තමින් ප්‍රෙශ්ඨයෙන එන බව සෙල්චින් නොහොමද දැනගත්තේ?"

"බල්ලා දුවිගෙන ආ යම්දය ම්‍රුදුව ඇශ්චුන්න ඇති....."

"මේ වියේ හයානක අපරාධකාරයක් විශ්වාසී බල්ලෙකු දුවි එන හඩින් මේ තෙම් හයකට පත්වුණු සියල සිත්තන අමාරුයි. එහෙම තේදු වොටිසන් තුව අම්තරව මූල්‍ය උදවී ඉල්ලා යටිලියෙන් කු ගැසීමෙන්, පොලියියට යොක්සුවිමේ අවස්ථාමත්තුක් සියෙනවා. මූල්‍යේ ලැක්කිනියක් ඇපර හටත් තුළයක් තෙරුම් යන්න පුරුවනි. බල්ලා තමින් රසුරක එන බව දැනගත්තේ පස්සෙන්, සෙල්චින් පැහැන දුරක් දුවිගෙන ඇශ්චු සියෙනවා. නොහොමද මූල්‍ය දැනගත්තේ?" හෝමියේ ඇසිය.

"මට සියෙනවා රට විඩා තොපැහැදිලිතුනක්" මම සිංහලී. "අප යළ අනුමාන නිවැරදිය සියල තිබු මූල්‍යවාන්....."

"ම්. සියිල දෙයක් අනුමාන කරන්නේ තොපැහැවිසන්"

"හෙළුයි. එහෙම නම් ඇයි අද යේ බල්ලා නිදහස් ගැවසුමෙන්? ඇයි උං බැඳුලා සිටිය ඇතින් ලිඛා දැමීමි? ම්. සිහ්න්න නෑ උං හැමදාමන් හැම වෙළුමෙන්, නිදහස් විශ්වාසී ගැවිපෙනවා සියලා. මේ ය සර හෙතුරි විශ්වාසී-අවියේ-ඇඟි-සියලා සිත්තන සැවිපල්ට්ටන් විශේෂ සේතුවක් ඇති. එහෙම නැඹුව ස්ථටෝපල්ට්ටන් බල්ලව ලිඛා දැමීන රිකක් නෑ"

"වොටිසන්. ඔබටක් මටත් ඇතිවෙලු තියෙන ගැටුපු දෙකකන්, ජයගත්ත අපහසු එක මෙය ගැටුපුවේ. මට සියෙන්නේ එහෙමයි. එහෙම ගැටුපුවට නම් ඉක්මනින්න විකුත්මක් ලැබෙන්න පුරුවනි. නමුත් මෙයේ රික හැමදාමන් අනිරූපක් වෙවිද? දැන් අපට සිංහන ප්‍රෙශ්නය මෙකයි. මේ අවිසනාවන්නයාගේ මළයිරුවට මොනවද අප දැන් කරන්නේ? රික කුසුවන්ටයි සිවුපුන්ටයි බැංධීලා යන්න අපට පුරුවන් කළක් තැනැ ගැන්ද?"

"මෙහෙම කරමු" මම ගයාප්පා කළුම්. "පොලියියට පණුවියක් යවලා මුළුන් එනුතු එමක ගැළේයකට ගෙනිනි-දාමු"



"අන්න භරි. සැකයක් නෑ අපිලදෙන්නට ප්‍රථමින් මේක රැහෙම කැනාකට ගෙනිහි... දාන්න. මොනාවා.....? මේ කටුද රැන්නෙ? මොකකද වොටියන් මේ වැඳෙ? ස්ථටිප්‍රෝටන් නෙද මේ රැන්නෙ? කිසිම දේකට බය නෑ! භරිම පුදුමාකාරයි වොටියන්. මධ්‍ය හිමක් තිබෙන සැකය නම්, මොන විදියකටටත් ප්‍රෙන්වන්න එපා..... එක වටෙනකින්වත්. රැහෙම කාලුත් මෙස්සැපුසුම මුදලනින්ම, ඩීමටම කුඩා වැඳෙනවා"

විශ්වාසීය භරා අප දෙසට් ජැලිංගුලින් සිරියෙකු, මම සඳ රැලියෙන් දුටුවෙමි. මූලින් පැහැදිලිවි පෙනුවෙන් දැලුමුණු සුරුවිවුවේ රඟ පැහැනි ගිනිසිල පමණි. ස්වභාව විද්‍යාංශයාගේ තුඩා රැහෙන් ක්‍රියාක්‍රී සිරුරන්, මුළුප් සාධාරණ පමණි විශායක් පසුව මට හඳුනාගත හැකිවිය. අප දුටුවන්ම ඒ සැලෙන්න් මුළු නැවතුවෙයි. රැහෙන් යළින් මුළු ඉදිරියප්-රැලිංඡයි.

"දෙදාස්තර වොටියන්? මොනවා මේ මිනිද? විශ්වාසීය පැතෙනෙ? මේ තරම් මහ රෙක ඕනෑම දැකින්න-ඇළවෙනි තියල, මේ කොහොමෙටත් සිඹුවට නෑ මහය්මකා. අන් දෙවියන්නා මේ මොකද මේ? කාවහරි ඇවාල වේලාද? මොනවා? මට ක්‍රිමි සියන්කා එපා මේ අමත් මිනුයා සර හෙනරි සියලා!"

ඉක්මනින් මා පසු කරමිය ස්පේෂ්ඩුන්-ඇලයිරුර වෙත මුහුණ උංකර බැලිය. මටිනයට පත් මුහුගේ මුවින් පුස්මක් ඉහළට ඇඟෙනු මට ඇසිනා. ඇමිලි වින් අල්ලාගෙන සිරි සුරුවුව ගිලිනි බිම වැටිනි.

"කටුද..... ක..... කටුද..... කටුද..... මේ?" කතාකරගත නොහැකිව මුළු ගොඟ ගසන්නට පැවත්තන්නේය.

"මේ සෙල්වන්. බන්ධනයාරඛයන් පැන ආ සිරකරුවා"

ස්ථටිප්‍රෝටන්ගේ මුහුණ තීනියෙන් සුදුමැලි වුයේ අප බලාසිරියදීමය. රැහෙන්-කිනෝ ඇශ්චිතු ඉමහත් සුදුමියන්, බලාපාළාරාන්තු කවිටිමින් මුළු දැඩි උත්සාහයක් දරා සහවාගන්නේය. රැහෙනා මුහුට ගතක්ද තත්ත්වයක් පමණි. හෝමස් දෙස කිසුලු බැල්මක් හෙරා, මුළු රේලුකට හැරුවෙන් මා දෙසටයි"

"අන් දෙවියන්නා මොන තරම් සියන් කමිපාකරවන සිදුවීමකද! මුළු මියගියේ කොහොමද?"

"මට පෙනෙන්නේ මුළු මේ ග්‍රේවින් පහළට වැටිලා. ගෙල්ල කැඩීමින්. ම. මෙස් මිනුයා ප්‍රේක්ක විශ්වාසීය ඇවිදිමින් සිරියේ. රැකකාට අපට අන්නා ලැබුණා කැගහන ගබායක්"

"රේ කුගෙන ගබඳය මට්තේ ඇඟුණු. මාත්‍ර ගෙදරින් එම්බියට ආවේ
රේක නිසා. මගේ හිමින් හයක් තිබුණු සර හෙන්ටි ගැන"

"ඇයි විශේෂයක්ම සර හෙන්ටි ගැන හයවුණෝ?" මගේ මුවට
ආවේ නොදුනුවත්වමය. එය නොඅසා සිටිමට මට භැඩි නොවිණි.

"අපේ ගෙදර ඇඩිය යන්න කියලා මේ මුහුට අරුදුම් කළා. මුහු
ආවේ තැනි එක ගැන මේ පුදුමයට පන්වේලයි සිටියේ. රේඛට
විල්පුට පැන්තෙන් මහ විලාපයන්, ඇඟුණුම, මගේ හිමින් මුහු ගැන
ලොකු හයක් ඇතිවූණ, එක නොමෙයි....." ස්ථේටප්ල්ට්ට් මෙමෙක්
වේලා මා දෙසට යොමු කරයෙන සිටි දෙනෙක් හෝමිස් දෙසට
යොමු කෙලේය. "මුහුයේ කැජැයිමට අම්තර්ව වෙන මොකක් භරි
ගබඳයක් ඔබට ඇඟුණුද?"

"නැහු"

"එමෙනෑම ඇඩි මබ එ වගේ ප්‍රාග්ධනයේ ඇඟුවටි?"

"දත්තෙන නැදුදු, බිල්ලෙකුණ අප්‍රතාර්ථ ගැන මෙම මිනිස්සු
කියන කතන්දර. මුළුන් කියත්තෙනු එ ගබඳය විල්පුවෙන් ඇමෙනෑන්නෙ
යම කියලයි. මේ මේ ඕල්පනා ක්‍රේල් ලද යුතුවින් එහෙම ගබඳයක්
ඇඟුණුද කියල"

"මය කියන විධියේ ගබඳයක් අපට නැමැ ඇඟුණු නෑ" මම
කිවෙමි.

"මේ අසරණයා මියයින්ද මොනා සේකුවක් නිසා කියලද මබ
මිතන්නෙන්?" ස්ථේටප්ල්ට්ට් විමසිය.

"මේ විල්පුවට ගෙවා එල්ලා එල්ලුහැන් කිවත්වීම ඉකාම දුෂ්කර එකක්
වෙන්න ඇති. රට අමතරව හිමි තිබුණු හය සහ කැලුයීම නිසා,
මුහු ඉන්න ඇත්තේ බාගේද පිස්ස භාගුණ තත්ත්වයන්. එහෙම
ඉදිදි රෙරස්සමක් නැතුවිදුවැලු ගුණින්, පහළට ඇද වැමටන්න
ඇති"

"ඉකාම සාධාරණ උරකල්පනය එක කියලයි මටත් හිමෙනෑන්න"
ස්ථේටප්ල්ට්ට් කිවේ සුසුමක් හෙලුමිනි. මට නම් පෙනී හිමිය එය
සැනැසුම් සුසුමක් විළයිනි. "පර්පලාක්" හෝමිස් මහත්මයා. මබ
මොනවද මේ ගැන කිතන්නෙ?"

මගේ මිතුරා සිය නමා ස්ථේටප්ල්ට්ට්ට්ට ආචාර කෙලේය.

"කෙනෙකුව සාම්ඛ්‍ය භාජ්‍යාගන්න ඔබ දක්ෂයි විගේ?" හෝමිස්
කිය.

"දෙප්තිනර වෛවිසන් මේලේන් ආවු දිනවලද ඉදත් අම් බලා සිටියෙ මෙත් මෙහේ ඒවි කියලු ඒ බලාජපාජරාජ්‍යාච්චාවන්. අන්තිමට ආව වහාම මෙට දකින්නට ලැබුවෙන් බෙදාජනක සිදුවීමයි"

"හැබේ නොන්නාම්. මෙගේ මිත්‍රයා කළ විස්තරයෙන් හැම කාරණයම පැහැදිලි වෙනවි. හෝ උරද මිට ආපු ලැබිනායට යන්න වෙන්න අමිතිර මකකයන් හිඳෙන් කියාප්පානා"

"ආ..... මබ හෝ ආපු යනුවූද?"

"මවි. ආපු යන්න තමයි ම් හිතාගෙනු ඉන්නේ"

"මෙහේ වි ඇති සිදුවීම අයට නම් ප්‍රශ්නීකා බවට පත්වෙලයි කියෙන්නා. මෙති පැමිණිමෙන් ඒවාට යම් නරමක හෝ පැහැදිලි කිරීමයි කරන්න මෙට හැකිවෙන්න ඇති? ම් වියවාස කරනාට මබ මේ ගැන නිශ්චිතයාවට දැන්න ඇති කිත්ල?"

"සොනෙකු බලාජපාජරාජ්‍යාච්චාවනා කාරුපක්ත්වය ජයග්‍රහණ, මහුව හැම විටකම ලැබෙන්නා නෑ. රහස් උරිස්සකයෙකුට සාර්ථක වෙන්න තම නිවැරදි කරුණු, නිශ්චිත භාෂ්කී ආදී දේ අත්‍යවශයි. එක් පරමිතරාවකින් තවත් එකකට එන මුඩ පරමිතරායක ජනකතා හෝ කටිකතා විඳුන් තියු ප්‍රශ්නයක් කැඳු. මෙක සංස්කීර්ණයක ලෙස වියදන්න හැකිවූණු උරිස්සකු තෙවෙමයි"

මෙගේ මිත්‍රයා කරා කළේ තොසාරුණු-රුමෙන්ම අවංක ආකාරයෙනි. සැවිපල්ලටන් තවමත් හෝම්ස් වෙන යොමුකරගෙන සිටියේ සිදුණු බැල්මයි. ඉන්පසු මූලු මා පදනම් හැරුණේය.

"මම අසරණය මෙහේ ගෙයට ගෙනයන්න නිවුණු." සැවිපල්ලටන් කිය. "නමුත් මට ඒක කරන්න-නැරියක් නෑ, මෙගේ සොනෙකාපුරිය නියා. ඒ මොකද මොසු දුමු මෙන් ඇය අප්‍රමාණ හයකට පත්වේ. එක සාධාරණ නැහැණි. මට තිශ්ක්න්නෙන් මොසුය මූළුණ වැඩයන්න යම්ක් දම්න්න අපට පුරුවන්නාමි. මිහාරු උරද විනාශකු එය පෙරස්සම්"

සිදුකරුණේ එයයි. අපට තම නිවියට පැමිණෙන මෙන් සැවිපල්ලටන් ඇරුණුම් කළේය. එය පිළි තොගෙන හෝම්ස් සහ මම බැංකවිල් මනැදිරය පදනම් පිය නැයුවෙමු.

සැවිපල්ලටන් තන්වම තම නිවිය බලා සියේය. විශ්වාසීය මැදින් සොනෙන් සොනෙන් ආපසු ගිය ඔහුගේ රුව්, ආපසු එරු බැඳු අපට දකින්නට ලැබිණි. ඔහුට පිටුපසින් එද පැහැනි ගේකළාවක් මක කර පැහැනි පැල්ලමක් දිස්තිය. රීඛවාසනාවන්න සෞඛ්‍ය තිරයකු මුහුණයකට මුහුණයන් ස්පානයයි.



හෙතුන් වැනි පරිවේශේදක දැඟ දැමීම

“අන්තිමයින් අපි, එකිනෙකා දැක්වූලින් අල්ලාගත හැකි තරම් නොව කිවු වුණු.” හෝමිය් සිවේ අප විශ්වාස්‍ය හරහා ගමන් කරමින් සිටියදිය. “ඒ මිනිහට නම් සිංයෝජ්නන් දුදුමාකාර වින්ත යෙදෙරයයුත් බලන්න. තමන් අපේක්ෂා කළ ගොදුර වේනුවිට වෙනි. මිනිහය් මැරුම් කාල කියල දැනගැනීම, සැවිපල්වන්ට මොන තරම් කම්පනයක් ඇතිවෙන්න ආක්ද්‍ර ඕනෑම අභ්‍යන්තරයෙහි සිරවලා ඉන්න වැඩි මිනිහා කියල ගේරුණාම, ඕනෑම ඇත සිටිවැට් යන්න ඇති. වොටසන්. මං තෙව ලන්සිජායේදිය් හිටිවා. අද නැවතත් සැරයක් කියන්නම්; අරේ ජටයට සමාන ජටයකින් අප එකක සටන් තරන මේ විශේ සභුරරක් අවට ක්‍රිඩුවන් ලැබේ නෑ.”

“මට කණායාටු මුහුට මිඛ දකිනානා ලැබුණු රික ගැන”

“ඒ ගැන මිග් සිනෙය ඇතිවෙන් කණායාටුවක් වොටසන්. ඒ වුණ්න ඒ මොහාන් මුහුට නොපෙනි හැංගන්න පුරුවන් කමස් මට තිබුණෙන් නෑ.”

“මට මෙහි ඉන්නා බව ඇත්ත් මුළු දන්නවා. ඒක මුහුග් යැලැසුම්වලට මොහා විදියට බලපාවිදු?”

"ඒක් පැත්තකින් මූල් තොගාම, පුරුෂයම් වෙන්න උත්සාහ කරාවි" හෝමිස් සිය. "පෙනාස් අතට මූල් තොගාම නොදුවයිලිමන් වෙන්නාස් ඉඩ සියෙනවා, එහෙම සිතලා මූල් වහාම ක්‍රියාත්මක විමවස් ඉඩ සියෙනවා, දක්ෂ අපරාධකාරීන් තොගාම දෙනෙනු වැඩ කරන්නේ ලෙසා ආත්ම වියවාසය ඇතින්. ඒ ආත්ම වියවාසය නිසා මූල් සිහාන්න පුරුවනි, අපි දෙනෙනා උමිපුරුණයන්ම යවටුණා කියල"

"අපට මොකද මූල් වහාම් අත් අපිගුවට ගන්න බැරි?"

"මෙය් සිහාවන් වෛවිසන්. මට නම් ක්‍රියායිලි එනිහෙතු විමේ ගුණාගය, ජනමයෙන්ම ලැබූ කෙනෙස්. එබෑ සිත මටට හැම් සිස්සේම සියන්නේ, එප්පයන් පිරිමූල් වේගවත් කටයුත්තක ගයනුන්න. අද රාක්ෂිතය් ඇම මූල් සිරුත්තාරයට ගත්තා කියල සිතම්. එනැනින් එහාට අපට මොනවද පාරන්නා පුළුවන්? මූල් විරැදුදව මරු කළ හැකි සිසිම මේද්දනාවක් සියෙනවද? අපට එහෙම සිසිවක් නෑ, ස්වේපලුවන් ත්‍රියන යක්ෂියාමේ ලෙනාරික කම ඒ විදියයි. මූල් මේ අපරාධය සඳහා යොදාගත්තේ මූල්යයයක් නම්, අපට පුරුවනි මොනවා හරි සාක්ෂියක, ඒ එනිහාගෙන් ලබා ගන්න. නාමුන් මෙතැනැදී අපරාධය සිරිම සඳහා ස්වේපලුවන් යොදා ගත්තෙ බල්ලක්. ඒ කාරණය උසාවියට පෙන්වා දුන්නට වැඩික් නෑ. උග් ස්වාමියාගේ බල්ල විවේ පෙන්වූ දැන්ත, බල්ලාගෙන් සාක්ෂියක් ලැබේන්න නෑ."

"අැත්තන්ම මෙතැනා අපරාධයක් ගත්තා සියෙනවාන්? අපරාධ නැවුවක් උසාවියට ඉදිරිපත් කරන්න ඇම් අපට බැරි?"

"එහෙම එකක සෙවණුලුක්වන් නෑ. සියෙන්නා අනුමාන සිරිම සහ නිගමනයන් පැමිණිම් ස්වේපලුවන් බල්ලක් යොදවා මිනිලැරුවා සියල, අපි වෙස්දනා ඉදිරිපත් කරනවා සියල සිහාන්න. එකට ඇම වශේ සාක්ෂි ඉදිරිපත් කළුය් උසාවියදී අපට සිහාවේ"

"හොඳයි සර වාල්ස්ටෝ මරණය?"

"සර වාල්ස්ටෝ මළ සිරුලේ සිසිම කුවාලයක් සිඛුමෙන නෑයි. මූල් මියමියේ දැඩි සිනිය නිසා බව ඔබන් මමන් දන්නට වා. ඒ හය නිසා ඇතිවූ හඳුනා බ්‍රැංඡු අයයින්. මූල් හයවුමෙන් මොකකටද සියන එකය් ඇම දන්නට වා, එස් ඇම කොළඹාමද දුරි සඩිකයන් දාඟලාස්

අදහනකුට මෙක රේඛු තැන්වින්නේකා? මිශ්‍ර වෙත බල්ලකු කඩා පැන්න බවට මොනවිද තිංයන සලකුණු? උං සරා කෑ බවට උගේ දත්තිල සලකුණු සෞද්‍යා? අපි දැන්නවා බල්ලක් මලයිරුරක් සරා අනාකන බව; ඒ තිරිසනා සර් වාල්ස් පෙනා ලංච්වින්න කැලින් මහු මියගොස් පිටි බව. නැමුත් අපි මේ භාමිදෙදුයක්ම එස්සු කරන්න මින. ඒ මුණ්ක් අපි ඉන්නා එවැනි මූද්‍යක් එස්සු තැබූ හැකි තත්ත්වයක අනාමෙයි”

“එතකාට අද යි?”

“අද ය මුණ්ක් අපි ඉන්නා කැලිප්පාට විඛාසිදායක තත්ත්වයක අනාමෙයි. සස්ල්චින්ඩ් මරණය සඟ බල්ලා අතර, සාජ් සම්බන්ධිකමක් පෙන්වන්නා අප්පාටි. අපි සොහොමවටිස් බල්ලාව දුමුවිස් නෑ. උන් ගඩිදාය අපරාදුණුණු. නැමුත් උං සස්ල්චින් පසුපසින් රුලවාගෙන ගිය බව එස්සු තැනු මැයි සාක්ෂි අප ලය නෑ. අපරාධකාරයක් මිනිමුරුමක් කරන්නා, ප්‍රමි වෙිනාවක් නැත්හාම අරමුණක් ඇතිව. නැමුත් මෙනින් ගිහින් ගිහි කළ සාකන්යට කිසිම උවිමනාවක් හෝ අරමුණක් කිහින් නෑ. මූල්‍ය පින්තුවක් වෙශ්‍යාකාරීන්හි තරම් නැති. ඒ බව අපි ඕස්ලිගන්න මින. මහුට විරුද්ධව ටේර්දනා කරල නැවුවක් ප්‍රස්ථාකරීන්හි තරම් කරුණු අප ලය නෑ.”

“එතකාට මබ ඒ මව්‍යුම්වන් මොනවිද කරන්න බලාපොරුත්තු වෙන්නා?”

“අපි යුතු ලේර්සා උගෙයෙක් මැඹන්මිය භාවුවෙන්න. දැනට උදාන වි ඇති තත්ත්වය අපි ඇයට ගෝරුම් කරල දෙමු. ඒව දැනගත්තාම ඇශ්‍යගෙන් අපට ලෙනා ප්‍රයෝගන්ස්ක් ලැබේවි. ඒ ගැන මට වියාසයි. අප යෙදිය යුතු යම් යම් වූඩින්පුස්තු-කඳුහා සැලැස්මකුද මා ලය තියෙනවා. මම දුෂ්චර කටයුතුන් තෙවට ද්‍රව්‍ය සොහොම වෙවිද? ඒ මව්‍යුම්වන් සැහෙනා තරම් ක්‍රියාකාරකම් තියෙවි. නැමුත් හෙට ද්‍රව්‍ය ඉවරුවන්න කැලින්, මුහු පසුකර ඉදිරියට යන්න ම. බලාපොරුත්තු වෙනවා”

මෙයට විඛා යම්ස් හෝම්ස්ගෙන් දුනගැනීමට මට හැකි නොවිණි. ගැනුරු කළුරනාවක වෙශ් සිටි මිශ්, බැස්කට්ල මැදුර යෙවුව දක්වාම ගමන් කෙල් කිහිවිය.

“මබ එනවිද ඇතුළටි?” මම ඇසිම.

“මට” හෝමිස් කිය “ත්වදුරටත් තුළු හි සිටීමෙන් ප්‍රයෝගනයක් ඇතියි කියල මං හිතන්නා නෑ. නමුත් අවසන් වශයෙන් මං මතට කිවුදු කාරණාවක් කියන්වා ගොටුවිසන්. සර හෙන්ටිට බල්ලා ගැන කිසිම දෙයක් කියන්නා යුතා. සෙල්චින් මියගිරියේ කදු මුදුනැඩින් පහලට ඇද වැටුමෙන් කියලා සර හෙන්ටින් හිතුවාවේ. අපි හිතන්නාන් එහෙමයි කියලු ජන් උගිරිපළුවන් විශ්වාස කළේ. මං එහෙම කියන්නා මොකක් නිසාද දන්නැවූද? මෙටි වාර්තාවේ මබ කිසු කාරණයක් ගැන මෙහේ මිතකය නිවැරදි කළු..... සර හෙන්ටි හෙට රේ කැමට උගිරිපළුවන්ලාගේ මගධරට සුනවා. එහෙම මන්ද? සෙල්චින්ගේ මරණය සිදුවූනේ පහලට ඇදවැටුමෙන් කියල සර හෙන්ටි හිතාගන්නා ඉඩා අභිජු-එ්තානොට් මූළුව හිත සහැල්ලවන් විශ්වාස හරහා මෙරිපිටි නිසාස වෙනසාන්න පුරුවනි. මූළු මුදුණුමට සිදුවෙන කටුක අත්දැකීමකට වඩාත් ජෙෂ්ඨ ඉහායික තත්ත්වයකින් හා ගෙධිරයයින්, මුදුණදෙන්න පැයිමිවිටි.”

“ඒක නම් මටස් තිශ්කනවා” මම කිවුවි.

“උගිරිපළුවන්ලාගේ ඉගදරට යුතා එක, සර හෙන්ටි යායුත්තේ තත්ත්වයම්” හෝමිස් කිය. “ශ්‍රීලංකා පරිජ්‍යාත්මක දිලා එක වශයෙන්න යිනා. ඒක බොම්බ පහසුවන් කළ ඡැකිලදෙක් නේ. දැන් ඉතින්..... අපි සැදු හෝපනයකට ප්‍රමාද වැඩි නාම්, රාත්‍රි හෝපනයට ලුදානම්” පදිඩියෙම ජරුලාක් හෝමිස් දැනින්නට ලැබේමෙන් සර හෙන්ටි අනියය පුදුමයට පත්සු බව ඇත්තාකි. එහෙත් රට වඩා මූළු පත්වුයේ අප්‍රමාණ සන්නේත්‍යයකාවියි. එකුමක් නිසාද යුත්, පසුවිය දින කිහිපයේ ව්‍යුත් සිදුවිම් නියා, හෝමිස් ලැබිනයේ පිටි මෙහි පැමිණෙනු ඇතැයි සර හෙන්ටි අපේක්ෂා කළ බැවිරි ඡ්‍යෙල්ස් පෙනෙන් ජරුලාක් හෝමිස් ගමන් බැඩු - ඇදුම් පැලදුම් ආදි කිසිවික් ගෙන නොවීම ගැන සර හෙන්ටි විමතියට පත්විය. ඒ ගැන කිව් යැකි නිදහසට කරුණක්ද හෝමිස්ට නොතිබිණි. මූළුට අවශ්‍ය ගැවුල් අපි ඉක්මනින් සරයා දුන්නෙමු.

සැදුවෙහි අර්ථ ඇත්දැකීම ගැන ගොඥතුරු අප සර හෙන්ටි හෙළිකළේ. රාත්‍රි හෝපනය ගනිමින් සිටියදිය. එකිදී අප දැනුම් දුන්නේ සර හෙන්ටි දැනගත යුතුයයි අප නිරණය කළ කරුණු පමණි. නමුත් සියල්ලටම ජරුලාක් සෙල්චින්ගේ මරණය ගැන බැරිමෝ සුවිලට දැනුම් දීමේ අප්‍රසන්න කටයුත්ත මට හාරවිණි. බැරිමෝට

නම් එය අප්පාණ සැහැයිමෙන් වින්ත්ඩ් ආතු. එළඟන් බැරිමෝ මහත්මය හඩා වැළඳුණාය. ඔසු ලෝකයටම සෙල්චින් විභිජු මිනිමරුවෙකු, යක්ෂයෙකු, විවිසභාංශ වින්ත්හට ඇති බව සැබුය. එළඟන් බැරිමෝ මහත්මියට නම් සෙල්චින්, ඇඟේ ලමා කාලයේදී ඇඟේ අතින් එල්ලි සූර්යල් වි ආදරණිය ඉල්ලිම විය.

“වොටසන් උමද ගෙදරින් පිටවෙලා යියා ජෝ” සර හෙනරි කිය. “ගෙදරටම සොටුවෙලා, දුරුත්ත වැඩෙන් නැතුව මං කිවියේ හරිම පාටවෙන්, කම්මුලුලි කළමන්, වොටසන්, මං ඔබට පොරුන්දුවෙලා හිටින නිසා තතියම නිවිෂයන් එමියට ගියෙන් නැතු. මං හිතන්නෝ ඒකට මට තැගෙයුත් දෙන්න වටිනවා. අද හැන්දුවට මෙරියිටි නිව්කාලු එන්න කියල, ස්ටරිපල්ටන්ල මට ආරාධනාවක් රවිල තිබුණු. ඔබ මැඟ්‍යා තත්තාවක් කරල නො හිටුණු නම්.....! පා එළඟන්ම මොන තරම් විශ්වාස්ථනක හැන්දුවක් ගත කරන්න තිබුණද?”

“ඒ ගැන නම් මටත් කිසිල කැඩායක නෑ සර හෙනරි” හෝමිස් කිය. “ඔබට අද බොලයුම විශ්වාස්ථනක හැන්දුවක් ගතකරන්න හිටුණා ඒක නොමැයි. එකට තෙල්ල කැඩිලු අම මියරිනින් කියල, අද හැන්දුවට අපි හඳුනා දුක්වුණුම්, හිසුන්නෙන නෑ ඒක ඔබ දෙන්නවා ඇති කියල”

අතියය පුදුමියට පත් සර හෙනරිගේ අදනාත් විභාල විය. “ඒක හරි පුදුමයි. ඒ සොලෝමිද?”

“ඒ කාලකෘෂීන් එකිනෙහා-ඇුද්‍යෙනා-කිවියේ මෙය පරණ ඇදුම්. ඒවා මිහුට දුන්නේ මෙය සේවකයා. ඒ නිසාම පොලියිය සම්ග මෙට ප්‍රෝන ඇතිවෙන්න පුරුවනි”

“එළඟම ගෙයක් වෙන එකක් නෑ” සර හෙනරි කිය. “මං දත්තා තරමින්, මෙයේ නම සඳහන් යලංඡලු මෙකකට්ටන් ඒ ඇදුම්වල නෑ”

“ඒක ඔබගේ වාසනාවක්” හෝමිස් කිය. “අභේදන්ම ඔබ හැමදෙනාකුගේම ටාසනාවක්. ඒ මෙවකද නිතිය ගැන තිබා බැඳුවෙන්, ඔබ හැමදෙනාකු අතින්ම වෙලා නියෙන්නේ නිති විශරේදී කටයුත්තායේ. හිතට එකායට වැඩි කරන රහස් පරික්ෂකයෙකු හැරියට මා විසින් කළයුතු දේ නම්. ගෙදර පදිංචි හැමදෙනාම හිරහාරයට ගැනීම. මෙවාටසන්ගේ වාර්තාවල අඩංගු තරුණුවලින් හැමදෙනාක්ම ඒ වැයදුට පටිංචුවෙනවා”

“නමුත් අර්ථ ප්‍රශ්නයට දැන් සෙශකාස්ද වේලා නියෙන්නො?” සර හෙන්ට් විමසුවේය. “ඒ ගැටුවට විසඳුගන්න මටත හැකිවූ යුද? මෙහාට එදී වොටසුයි මායි එක ගැන දැනගෙන හිටි තරමත කමා අපි තවමත් දන්නො”

“මම නම් සිජන්නො මේ අවුල එකට ඉක්මනින් විසඳු දෙප්න මට හැකිවේ හියලුයි” හෝමිස් සිය. “මමින් විසඳීමට ඉතාමත් අමාරු ව්‍යුත් සංකිරණ ලෙස පැවත්තු ඇවුලක්. තවමත් හරිහැරී පැහැදිලි නැති ගැන් සිහිපියාකම හියෙනාමා. මකාභාම වුණ් ඒ ගැනුත් විසඳීගෙනයි රැන්නො”

“හෝමිස් මහත්මය” සර හෙන්ට් සිය. “සැකයක් නැ. මේ කාරණව දැනටමත් මේවිස්සන් මෙටුව හියලා ඇති. මේහ අපි දෙන්නට උක්කු අත්දැකිමයේ. මිය ප්‍රයානක දැනුවා මුරන භව අපට විල්පුව දෙයින් අහන්න ලැබුණා. ඒ හිඹ්දා මේහ නිකම් හිස් මිරා වියවාසයක් තනාමේදී හියලා මට දුටුරුන්කා පුරුවනි. මේ කැනඩාවට උන්නු කාලේ, බල්දුන් ගැන කාරණ සැලෙන්න ඉගෙනාගන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ හිඹ්දා අත්කු එකා මාකාද හියලා උගේ වෙළඳයෙන් මට කියන්න පුරුවනි. උව අල්ලාගෙන, උට කට අරින්න බැරි විදියට කටකලියාවික් දමලා, දමැළුකින්දා ගැට ගහලා මට භාර දෙන්න. එහෙම කෙළුවක් උග්‍රකාරී ඉන්න ශ්‍රේෂ්ඨම රහස් පරීක්ෂකයා ඔබ බවට මට පුරුවනි දැවුරු හියා හිටින්න.”

“දාට කටකලියාවක් දමලා දමවැලකින් බඳින්න මට පුරුවන් වෙටි. හැඳුයි ඒ ඔබ එකට මට උදාවි කරනවා නම්”

“මබ හියන සිනෙම දෙයක් මේ පරජ්නම්”

“බොහෝම හොඳයි සර හෙන්ට්. හැඳුයි ඒ එක මකාන්දේයියක් උඩි. මේ යමත් හියම කාලුත්තා එහෙමත් කළ පුත්තර් ඇයි හියල මෙයන් ප්‍රශ්න අහන්නා එපා. මෙහෙන් ප්‍රශ්න අහන්නේ නැතුව්, එය කරන්න මටත පුරුවන්ද?”

“මටත. ඔබ කැමුණි හැරියකට කුරන්නම්”

“අපේ මේ පු.වි තැරුවට ඉක්මනින්ම විසඳුගන්න පුරුවනි, ඔබ මෙයේ ඉල්ලීම පිළිපදිනවා නම්. ඒ ගැන සැකයක් නැ.....”

කකාබහ අකරමිත නැවැත්තු හෝමිස්, මෙයේ හියට ඉහළින් අවකාශය දෙය බලා ඩිචින්නටුවයේ ගල් ගැසුකු විලයිනි. පහන් ආලර්කය මූල්‍ය මූල්‍ය හොඳින් වැටි හිඹුණි. එය මකාතරම්

වෙශ්‍යාලික මෝස විෂ්ටා



හෝමියෝ මෙන් හිජට ඉහුලින් එහි අවකාශය දෙය බලා
සිටියේ ගල්ගැසුණු පුදුරෙකි

නියවලට හිමුණාද යක් තෙහළුම්ඩුඟු මූලුණ මට දිසුවයේ පැරණි පිළිමයක් ලෙසයි. දුටි අවධානය මෙන්ම අපේක්ෂාව මහුගේ මූලුණෙන් පිළිබඳ විය.

“මොකද? මොකද?” අප අදහස්කාවම - සර හෙන්ටිට සහ මට කැඟැයිණ.

ගලක් මෙන් නියවලට හිමු-හෙත්ම්ඩුඟු හිස පහළට යොමුවේ. සියේ ඇතිවූ යම් ආවේගනයක් යටුපත් කරගැනීමට මහු උත්සාහ දරමින් සිටි අපුරු මම දුටුවෙමි. එකඟේ ලෙනක් මහුගේ දෙනෙක්වල දිසුවයේ, අතිශය පුදුමයට මෙන්ම සංඛ්‍යාවට ඇත්තු බවයි.

“මට සමාජවන්න” ඔහුම්ඩ් හිය. “ප්‍රෝෂ්ප කළාකරුවන් විසින් කර ඇති විසින්ට නිරමාණ, ම. සිනින් අභිය කරමින් සිටියේ.” මහු සිලේ ඉදිරිපය බිජානියේ හිමු තෙල් සායම සිතුවම් පෙළ වෙත නම අන දිගු කරමිනි. “ප්‍රාවිස්න් නම් කියුවෙන මට කළාව ගැන කිසිම දැනුමක් නැහැ හියල. ඒ මහු රේජ්‍යාවට හියන කතා. ඒ මොකද කළා නිරමාණ ගැනා අම් දෙනෙන්ටාතිවෙන්න දෙවියන අදහස්. මෙවා නම් ඉතාම විසින්ට ප්‍රත්ස්ථාවයේ ආලේඛා සිතුවම් පෙළක්”

“මබ එංඡම කියනවා අන්තර්ක්තී මට අන්තර්ක්තීයයි” සර හෙන්ටිට් සිලේ කරමක පුදුමයකින් මෙත් මිතුදා දෙස බලමිනි. “මම වගේ විනු ගැන ඒ කරම් දැනුමක් මට නියෙනාවා කිඳුම. ම. කියන්නෙන නෑ. මට පුළුවන් වෙවි අය්පියෙකු ගැනා නැතෙනම් වහු පැවියෙකු ගැනා භාද විනියවයක් දෙනෙනා, විනුයක් ගැනා කියනවාට විඩා. මම වගේ දෙවිල් ගැන සිත යොදුවන්න කරම් ක්‍රුළයක් මෙට නියෙනවා කියල ම. සිතුවෙන් නෑ.”

“භාද නිරමාණ දුටුවාම මට පුළුවනි අදුනාගන්න” ඔහුම්ඩ් හිය. “මම නියෙන ඒවා විසින්ට නිරමාණ. අර නිල්පාට සේදා ආදුමකින් සැරඟී ඉන්න කාජ්‍යාවගේ විනුය - ඒකඟනාලරුගේ සිතුවමක්: මට පුළුවනි දුටුරන්න වුණක්. අර බොරු ගොංච්චියක් අගෙනා ඉන්න කරබාරු මහයමයාගේ විනුය - ඒක රේජ්නාල්ඩ්චියෙග නිරමාණයක්. මෙ හැම එකක්ම බැස්කට්විල් ප්‍රජාජල් සාමාජිකයන්ගේ විනු. එහෙම නේදා?”

“මට්. හැම එකක්ම”

“මබ දන්නවාද ඕවුන්ගේ නම්?”

“ඒ අයගේ නම් බැරිදුම් මූල කියල දුන්නා. ම. සිනන්නෙන් මට පුළුවන් වෙවි ඒ පාඩම් සාහෙනා කරම් නිවැශ්‍යාව කියන්න”

"අර දුරෝක්ෂයක් අභ්‍යාච්‍යානු ඉන්න මහත්මයා කටයුදු?"

"එයා තමයි රෙයා අදුම්දාල් එස්ථිති බැංසකටිල්. මහු රෝඩිනි යටෙන් බටහිර ඉන්දිය දුවත්වල ආස්ථිත නෙලා. එනෙකාට අභ්‍යාච්‍යාන්දාල් සෙ කඩ්දායියක් හියාගෙනා, නිල්පාට සභායක් හැදුගෙනා ඉන්න රැක්ශකනා - එයා තමයි සර විලියම් බැංසකටිල්. මහු විලියම් පිටිග ආණ්ඩුවට සාර්ජා සහු සහායා වෙලා හිටියා"

"එනෙකාට මා ඉදිරිපිටින්ම ඉන්න අයවාසර්හකයා? පාර්පාට ගෙවුද්වට සහ ලේඛ ඇඳුම්කින් සුරසි ඉන්නේ?"

"ආ එයාද? එයා නා මධ්‍ය දැනාගත් යුතුම කෙනෙක්. මහු කමා මේ පැක්ශකාම කරදරවලට මූල. නපුරා - හිසුඡාගේ බැංසකටිල්. යක්ෂ මල්ලාග කතන්දලර ඇුරුමෙන්නා ව්‍යුත්ගෙන් ඇන්. එයාට නම් අපට පහසුවෙන් අමතක එවින්දකක් නැ."

හෙරීඟ රම සිභුතුව තැන බලාක්වේ දැනි උනන්දුවකින් මෙන්ම පුදුමයට ද පත්වය.

"අන් දෙවියන්" හෙරීඟ් හියාටිණි. "මහුගේ මුණුක දිහා බැංසවාම නම් පෙනෙනාන්නේ නොභාම නිශ්චාවිද වියසුදු කෙනෙක් වෙයේ. ඒ වුණ්ස් ඇයේ දෙමුනාන් අඹුනෙනාවා මහුගේ යක්ෂ ස්වභාවය, මෙය හිඳේ නම් ඇදිලා-කිෂුජන-කිට-ඕඩා පැවැතියි සිරුරස් හිඳෙන වශ්වීයක්"

"ඒක වැයදුමස් වෙන්ක බැ. ඒ මොකද විනුය පිටිරස්සේ සැහැවිසුය ලියල හිඳෙනාවා මහුගේ නම් සහ අවුරුදු 1647 ලදස" හෙරීඟ් ඒ ගැන සිංහි තැවත් ස්විල්පයක් රමණි. එහෙන් බෙඛු සල්ලාලයාගේ සිභුවමට හෙරීඟ් ආකර්ෂණය යුතු බවත් මම දුටුවෙමි. රාජී ආහාරය ගෙන අවසන්සේන ඇරුම, මහුගේ දෙමෙන් දිග්‍යටම ඒ විනුයට යොමුවේ හිඹු, අපුරු මම දුටුවෙමි. නමුත් රට මෙන්තුව මට හරිහැරී දැනාගැනීමේ හැකිවුලය, රාජී ආහාරය අවසන් කොට සර හෙන්ටි හිය කාකිරුවේ හිංදු, පැපුවය. හෙරීඟ්ගේ සිනිවිලි දහර යලා ගිලයේ ඇමුනා ආකාරයකටද ඇත්තා එවිට මට දැනුගැනීමට හැකිවිය. තම නිදහා කාමරයේ ඉඩිපන්දම අධින්ගන් මහු හෙරීජනාගාරය වෙන යැලිත් මා කැඳවාගෙන ආවිය. මීලයට මහු ඉටුපන්දම ලංකාදේ තාලය විසින් යුතුවරුන කර හිඹු හිසුගේ බැංසකටිල්ගේ සිභුවම වෙනවදි.

"මොනවද ටොටසන් ලබට පෙනෙන්නේ?"

විනුදේ තිබුණ් පිළාපු ඇවිකල හිංච්වැසමක් පැලැදි, ලේඛ සොලරය සහිත ඇඳුවැකින් සුරසුණ මුද්‍යලයෙකුල් මුණුනය. 228 <http://sherlockhvalmysteryinvestigations.blogspot.com>

କୋର୍ଟ ଲାଇଟ



"ଦେଦିଦନୀର ଅପ୍ରକୃ ଲେଖିଲାମି!"
ମେ ଫ୍ରେଂଚ୍‌ମହାନ୍ ଜୀବନ.

අස්සමරු මකස රෝද තැලැල්-ඇුවේ හිඹු අතර, මූල සිහින් පදනමාල්වලින් සයුදුමූල එකක් විය. එය හිරිසන් ගති ඇත්තෙකුගේ මුහුණක් නොවුවත්, පදනමාල්වල තිබුණෙක් අනුකමිත විරහිත බවකි.

“එබ අදුනන ශේෂතෙකුගේ පෙනුමක් නැදීද?”

“හඹු ඇටුවයේ තිබෙනවා සරු හෙන්වීගේ පෙනුමට සමාන බවයේ”

“මටත් යන්ත්ත්මින් විල්ග. නාමුත්..... මිශ්චිහුගක් මෙහාම ඉන්නා!”

පුවිවකට නැයුම් හෙත්මිස් තම් අදුම් අත විනුය ඉදිරියෙන් හරස් අනට තබා හිසුගෙළුගේ හිස්වැස්ම, සහ මකස ආවරණය කළේය. වම් අපත් හිඩු ඉටිපත්ද්ව විනුයම-ලංකාව එක ආලංකාමන් කළේය. “දදියන්ට ඔප්පු වෙවිවාවා!” මට ‘කැරුණෙන් අනිය පුදුමයෙනි. විනුයෙන් මිනුවුයේ සැවිවලුන්ගේ මුහුණයි.

“හ භා! දුන් නම් මෙට රේක මෙයාට පෙනෙනවා නෙදී? මේ මෙළේ ඇස්මදක ප්‍රාගුම් කරගෙන තියෙන්න්, මුහුම්වල යථා ස්වභාවය නිරික්ෂණය කරන්න. එය විල්ග ඇති ඇදුම් පැලදුම් සමාය බලන්න නොමෙයි. අපයින් මුහුණ පදනාගැනීම රහස් පරින්ශකයෙකුට අනාව්‍යයායි. රේක මිහු ප්‍රාග්‍රාමය වශයෙන් දුන් සිටිය ප්‍රාගු මුද්‍රා පාවිමස්.”

“මෙක තම හරිම අසුරු දදයක්. සැවිවලුන් දිනා බලාගෙන, මුහුගේ විනුයක් ඇදාලා විශ්චිත” මෙවැටුම්.

“මොකක්ද දත්තවද විවාහිතන් මෙකෙන් පෙන්වන්නා? පරමිපරාවේ ආදි විරිතායක් නැවත මෙම ලේඛකට පැමිණිම. එකායික පෙනුමෙන් පමණක් නොමෙයි. අර කළකට පෙර මියගිය පුද්ගලයාගේ අධ්‍යාය්මික ගුණාශ්‍ර පටි, අප්‍රති මැනැත්තාට පිහිටා තිබෙනවා. පරමිපරාවක අයගේ මුහුම් සිභුවමට නාගපුරා හරියට අධ්‍යායනය කළාය; රේකම-ඇඩ් ලක්ශ්‍රීකාරු, නැවත ඉපදීම සියන ධර්මතාවය විශ්වාස කරන්නෙකු සිරිමුව. මෙම මිනිහා බැජ්කටිල් නොමෙයි. රේක නම් අභ්‍යන්තරයි”

“පරමිපරාවේ උරුමිය හාරුණිමට සැලසුම් ඇතිව?” මම ඇසිම්.

“හරියට හරි. අහම්බෙන් මෙම විනුය දැකාගන්න ලැබේම අපට වුණු වාසියක්. මෙක භාමයි අපේ දම්වැල් අපට හමුමනාවී තිබුණු පුරුශ්. අපි මුහුව අල්ලා ගන්නවා ටොටිසන්. අපි මුහුව අල්ලා ගන්නවාමයි. හෙට රාශ්චිය වෙනාකාවී මිහු ඇපර් දැම්ල පැටව්ලා ඉවරයි. රේක මට දිවිරා සහතික වෙන්න ප්‍රාග්ධනී. සමනාලයෙකු මුහුගේ ගොපු

දැමළේ පැටවි අසරණ වෙන්වා විෂේෂ, ස්වේච්ඡල්ට්‍යාක් අපේ උගුදේල් කිරවෙනවා. කව උවම්හා තාර්ජන්තේ, අල්පෙනෙත්තක්, කාචිපතක් සහ කිරලමුවි කැල්ලක් විකාරයි. කාචිපතක් නම ලියලා අපි මහුව රිකාසු කරමු බෙකර ටීඩියෝ අපේ ආපරාධකාරයන් එකතුවට”

විනුයෙන් ඉවත්ව යමින් මහු ගබා නායා සිනාපුලන් ඉතා කළාතුරකින් දකින්නට ලැබේනා ආකාරමයෙනි. මහු නිතර මේ අයුරින් එ සිනාවෙනු මට දකින්නට ලැබූ නැතු. එම් සිනාව සැම විටම ආපරාධකාරයිනාට නම් පෙනාමෙවි යහාපතක් ලාභාවේ.

මම පසුවද උදාසනිප්ප්‍ර අවදිවිමි, එහෙත්හෝම්ස් මටත් කලින් අවදී වි සිටි බැවි දුටුවෙමි. මැදුර වෙත වැඩුණු පාර දිගේ මහු මැදුර වෙත එන අපුරු, හැදු රැකුද ගනිදිදී මම දුටුවෙමි.

“අද බොහෝම වැඩි ආවුසු තිබෙනු ද්‍රව්‍යක්” හෝම්ස් සිශ්චි සංඛ්‍යෙන් තම දැන් එකුට පිරිමදිමිනි. දැල් පියාල්ල නියම තැන්වලට නියම සැලැස්මට එලුලයි තියෙන්නා. දැල් ඇදීම තට වික වෙලාවකින් පටනු ගන්නවා ද්‍රව්‍ය ගෙවී යන්න කලින් අපට දැනගන්න ප්‍රථම ප්‍රයිත්ල; සිඩින් ගනු තිබෙන යෙයි පයින් මාරිවා අපේ දැමළේ පැටවිලාදා, එමහමත් නුත්තා දැමළේ සිදුරු අතරින් පැනාල සිඩිංද කියල”

“මබ විල්දුව් පෙනෙදායට සිඩිනුයා ආවදු?”

“මම ගියා ම්‍රිමිලන් වෙත, ඒ ගිසිං ගෙල්වන්ගේ මරණය ගැන දැන්වලා ප්‍රින්ස්ට්‍රුන් බෝධිනායාරාජට විදුලි ප්‍රවාහක් යැවිවා. මබ කාවිරුවින් ඒ ප්‍රශ්නයට පටිලැවින්නා නෑ. කියල මට ප්‍රථම් අහතික වෙන්න. ඒ අතරම මා මැත්ත් විශ්වාසවින්න කාචිරයිවිත් දැනුම් දීමක් කළා, ම. ආරක්ෂා බූමිකව් ඉන්නා බවට. ම. එහෙම දැන්වලා යැවිවේ නුත්තාම්, මගේ අඛුරදැන්වීම ගැන මහු සයට පත්වෙනවා. තමන්ගේ ස්වාමීයිගේ අස්සාම්‍යාන ලය දැව්වෙමින් ඉහ්න බල්ලක් විය, මහුන මියේ ගැල්ලන් බලා ඉදිරි”

“රිතකොට්ට අපේ රිලුය පියවිර මොකක්ද?”

“සර හෙත්ත් හමුවිමි. ආ..... මේ එන්නා අපි කියන නොටම”

“අහ උදාසනක් වේවා හෝම්ස් මෙයක්මියා. මට ඔබ පෙනෙන්නේ හරියට, මහා සංග්‍රාමයකට සුදානම වෙත හමුදා ජේනරාල්වරයක් වෙයි. ජේනරාල්. තමන්ගේ අදවුනියා සමග සංග්‍රාමය සඳහා සැලැපුම් සකස් කරනුවුදා?” ඇර හෙත්ත් සිශ්චි අප සිටි තැනාට පැමිණීමිනි.

“මිලේ නිරික්ෂණය කළීයමේ ආදි සර හෙතුවේ. දැන් වෛටසන් මේ ඇවිත් ඉන්නෙ මූල්‍යන් උපයෙන් යාන්ත්‍රිත යුතු”

“මාන් ආලව ඒකට තමයි” සරු මහත් දිය.

“බොම්බාම මහාදියි. මෙට අද යට ස්වේච්ඡල් හෝ සමග මෙරියිව නිවියේ, රාත්‍රී හෝ ජාත්‍රා සංග්‍රහයකට ආදාශනා ලැබේ විය නොදු ඇතිවා නොදු?”

“ම්. බලාපොරොත්තු වෙනාවා, ඔබ දදනුවාත් මා සමඟ රේවි කියල. ස්වේච්ඡල්ට ආගත්තුක් සත්තාරයට හරිම කැමැතියි. ඔබ දදනුවාත් තැමිට ආදවාත් ලුවන් ගොහොම් සන්නේඛ වේමි”

“මට කියන්න පාඨමාලුයි. වොටිසුන්ටයි මටයි ලැබූහායට යන්න සිදුවෙලා”

“କେବେଳିବୁ ଯାଏ?”

“මධ්‍ය. ම. සිත්තනේ මෙ වෙලුවට මෙහේ ඉත්තාවාට විඩා ලන්වනයේ ඉදිම පොශාම ප්‍රයෝගක් වෙවි”

සර හෙත්වීලේ මූල්‍ය අංශලා පිටියේම වෙනස් එය.

"මා. සිදුවේ මෙට්-වැඳුඩ් ඉවරයක් වෙන කා. මධ්‍ය පෙදලනා මෙහේ ඉදිරි කියල. මේ බැංකාවිල් එදුරවිස් රීල්පූල් වත්, මතුස්සයෙකුට තහියෙන් ඉත්තා පුරුවන් තැන් සෙකුණුයි". ආප හෙත්ම පැවුසුවේ අදාළනාස් ස්වරයෙනි.

"මලේ සිතවින් මිපුයා. ගම්ක අහන්න" හෝමේ කිවේ සර හෙත් අමතමිනි. "මබ මා ගැන සම්පූර්ණ විශ්වාසය කියන්න. රැඳුවට ම. කියන විදියටම කටයුතු කරන්න. මෙහෙම් කරන්න මබට පූර්වජන්ද? අපි රාජී හෝරනයට රින්න බොහෝම කැමැත්තන්න කිවී බව, ඔබ යාච්චන්ට කියන්න. නාලික් බොහෝම හදිසි අක්‍රමයෙන් කටයුත්තක් සඳහා අපට ලන්විනයට යන්න සිදුවූණ කියන්න. අප කිප දිනකින් ආපසු ඔවුන්ගේ රැඳුව. මලේ ඒ ප්‍රකුවිය අමතක තොකර මවුනට කියන්න මබඩු පූර්වජන්ද?"

“මබ තදින්ම කියනාවා නාම්, මුම ඒ පැණිවුවය දෙන්නාම” සර හෙනරී කිය.

“මා. මහත අශ්‍රීමයි කියන්නේ. අංට වෙන විකල්පයක් ඉතිරිවෙලා නු”

මෙම අවස්ථාවේ අප්‍රුත්‍යාවන් යැමව හිරණය කිරීම ගැන සර් සහනට ඉමහත් සිත් ලෙදනාවට පත් වි සිටි බැවි මට පැහැදිලි විය.

මහු සිතන්නට ඇත්තේ අප මහුව අනුවච්‍යාම මොහොකක මහු අන් ගැර දමා, අපේ කටයුතු විලට ලැබූනයට යැම්ක විලයිනි.

"මබ දෙදෙනා යන්න පිටත් වෙන්නෙ කොයි වෙලාවටද?" මහු විමසුවේ එතරම් උත්තාදුවකින් ගොවේ.

"ලංද ජේ පානය අවසන් කළ වහාම් අපි පිටත් වෙනවා. අපි කුම්බවේයි දක්වා යන්න අශ්ව කරයිනායන්. ආපහු බඟ වෙශ්ටට රින බව සහාය කරන්න, වෝදුසන් ඕනුණු බඩු මෙහේ කියල යාවි. වොටසන් ලිපුම් කැල්ලක් උයනා ස්වේච්ඡල්වන්ට. රාජී ගොජනයට මබට එන්න නොයුකිවීම ගැන සමාව අයදාලා ඒක ලියන්න"

"මටත් ඩිතයි බව දෙදෙනා එකු උත්තාදුව යන්න" සර හෙත්ති කිය. "මමාන එකකටද අමුහේට ඉවිලා/ම්. තනියම ඉන්නෙ?"

"මමාකකටද කියලු ම්. කියන්නාම්. සර ඔහුන් මෙනැතැන ණමයි මෙබේ රාජකාරිය කිරීමට මධ්‍ය ලැබේ කිෂේන ගැන. ම්. නියම කරන විධියට කටයුතු කරනවා කියල මෙවැමට ප්‍රාගෝන්දු වුණා. මෙහේ නාවතින්න කියල, ම්‍යුදු මෙහෙන්, ඉල්ලා කිවීනෙ"

"හොඳයි. එහෙම නම් මම ඉන්නම්"

"තවත් එක උපදෙස්ක් තියෙනවියි" හේම්ස් කිය. "අද මෙරිපිට නිවසට මබ අයේව කරන්නයෙන් යා යුතුයි. එම්ත් අශ්ව කරන්නය පරෙකින්ස් සමඟ ආරක්ෂා එවිනැන. මුඩ් ආසනු ඔගේර යන්නෙ පසින් කියල, ස්වේච්ඡල්වන්ලටත් දැනගන්න යුතුයිවන්න"

"විල්පුව හරහා අවෝදෙනා එන්න?"

"මට"

"ඉතින් රේ දදුම ගෙදී, මට කොහොම්බවත් කරන්න එපා කියල, මබ කිව්වාරයක් අනුතුරු ඇයෙකුවේවි?"

"මම වාරයේ මබ එහෙම ගෙදීන එක ආරක්ෂා සහිතයි. මෙබේ කිෂේන තිබෙන එඩිකරකම ගැන, ලෙඛිරෝය ගැන, මට හොඳ විශ්වාසයක් කිෂේනවා. එහෙම නැත්තා මෙට රේ දද කරන්න කියලා ම්. කියන්නෙ නෑ. හිට පසින්ම ආ යුතුයි අද යට"

"හොඳයි. මම එකක් කරන්නම්"

"මබ ආ යුත්තෙක් මෙරිපිට නිවෙස් ඉදාලා ඇවිත්. ශ්‍රීමිපත් මාවතට වැළටෙන පාලේ පමණයි. රේ කියන්නෙ මෙබේ නිවසට රින සාමාන්‍ය පාලේ. මබ මෙහේ තේඛ්‍යායට ආදාරුයක් ඇති කිසා, විල්පුවේ වෙනත් කිහිම පැන්නකට කිහිම පාරක යන්න එපා"

“මිල කියන විදියට කරන්නම්”

“මොහොම මොදුයි දැන් ඉතින් උරේ ජේ පානය අවසන් කළ හැටියෙම අප යා යුතුයි. හටස් වින් මොට අපි ලන්වනාදේ ඉන්න එන්”

හෝමිස්ගේ මෙම එළඩ පිළිවෙළ ගැඹා මම ඉමහත් පුදුමයට පත්වීමි. අද උරේ තමා ආපසු ලන්වනායට බෙලු යන බැවි, එඟේ රාජී හෝමිස් ද්වෙපල්වන් සමඟ සිඛැටි ඇත්තකි. එහෙත් මූල්‍ය මා ද කැදවාගෙන යන බවස් මම කිහිපයේ නොයිතුවෙමි. මිළයට මට එන්ටුම් ගැනීමට නොඟැකි වූ නැංශු වූදේ මෙයයි. සර මොහොරිගේ ජ්විතයට මේ මොහොත් බලවත් අවධාරේක් ඇතැයි හෝමිස් පටහයි. එඟේ කිවියුදී අනුමදුනාම සර හෙන්ට් ලය නොයිව ආපසු ලන්වනායට එහිත් ඇති?

හෝමිස්ගේ අණදු කිහරුවීම මිසා මේ පෙනාත් විකල්පයක් නො තිබූ. මේ අනුව අමතාය ගනියෙන් සිරි එස් හෙන්ට්ට ආපුබෙට්වන් සියා අපි බැස්කට්ල් මැදුරෙහි පිටපුපුළුයාම්. පැය කිහිපයකින් කුම්බිවෙයි දුම්රියලාභ ප්‍රාග්‍රාම අපට හැකිවිය. මිළයට අප පැමිණි අවශ්‍ය කරන්නය ආපසු මැයිකාවිල් එකුර වෙත යැවිවෙමු, මෙයෙක් අප එනැතුරු වෙදිකාවේ බෙලු පියින්යෙය.

“මොනට් හරි වැඩි කටයුතු තියෙනාටද මහත්මයා?” මූල්‍ය විමසිය.

“කාටරයිටි, මේ එනා දුම්රියෙන් මිල යන්න මින ලන්වනායට. එහෙත් ලුහාවූ ගම්නාම මා එවිනා විදියට සර හෙන්ට් බැස්කට්ල් නාමට විදුලිපුවන් එවින්න. එක සදහන් කරන්න මට අමතක එ සිය සටහන් පොත සිළුව හැඳුවාලෙන්, එය ලියාපදිංචි තැපැලන් පෙන්වන් විදියට එවින්න තියලා”

“මට මහත්මයා”

“කාටරයිටි, දැන් ඕහින් දුම්රියිලුප්පල් කැරෙයාලයන් විමසිමස් කරන්න. බලන්න මෙයේ නාමට කුවුරු ඇඟිරුවු විදුලි රණිවුව එහෙම පැවිල තියෙනාටද තියලා.”

මූල්‍ය හෝමිස් නාමට ලාභී තිබූ විදුලි පුවිතක් යෙගෙන ආපවිය. හෝමිස් එය මා අකුට පත්කාලේය. එහි සදහන් වුයේ.

“විදුලි පුවිත ලැබුණා. අන්තර් නොකළ විරෙන්භූවක් යෙගෙන පහයි සක්‍රීලු දුම්රියෙන් පැමිණන්මි.

ලෙසටුවි.

මේ මං උදේ යැයු විදුලිප්‍රවත්ත විවිධාරු. සෙකාවිලන්චියාබිං සිරින නිල රහස්‍ය පරිස්ථිතියන්, දක්ම පුද්ගලයා මහු කියලයි මට හිමකන්නේ. පමණ රැවිට ඇත්ත එහුගේන් උදව් අවශ්‍ය වෙන්න පුරුවනි. දැන් වොටිසන් අපට තියෙනවා කටයුත්තයේ. ඒ මෙ හමුවි දැන හදුනාගත් ලෝරු ලෙසයාන්ස් මහයැමිය හමුවිම. අපේ කාලය ගතකරන්න දොඳුගත් භැංකි ජ්‍යෙෂ්ඨම ක්‍රමය එයයි”

හෙත්මිස් තම වැඩ සටහන ආශ්‍යාලුවේ කරගෙන ඇති ආකාරය දැන් මට පැහැදිලිවීමට පටන්ගෙනා ඇත. එහු සර හෙත්ටේ ලවා ඉටුකරගන්නේ. අප අදැදනා සැබුවීවින්ම ලේඛිනය බලා පිටත්ව තිය එව සැවිපල්වන්ලාට ඒක්සූ ගැනීමිමදි: ජ්‍යෙෂ්ඨ අපේ උදව් සර යෙහිටේ උවමනා වෙනා ගුවාගුවාන් එකැනුව යාමට අපට බාධාවක් නැත. කාටරියිටි ලත්ත්හැඳු සිට තුවා විදුලිප්‍රවත්ත ගැන සර හෙත්ටේ සැවිපල්වන්ලාට කියනු මෙනාඅනුමානය රැවිට අවසන් සැක සංකාද මුළුන්ගේ සිත්වලින් ඉටුයේ යනු ඇතු. හෙත්මිස් සඳහන් කළ, මාර්ටිවා වටා එරු දැල්, දැනුවම් තදේශීගත් යෑමට පටන් ගෙන ඇති බැවි මට පෙනිණ.

“ලෝරු ලෙසයාන්ස් මහයැමියේ ඇලෝ, ආදායාලයේ සිටියාය. පරිමලාක් හෙත්මිස් තම කරාව ඇරුණු ආකාරයයන් ඇය පුදුමයට පත්වූ බවත් පෙනිණි. එහු තම ප්‍රෘත්‍යා සෙක්ලින්මා-ඇසු අතර, කරුණු හෙළිකලේ අවංක අපුරුණි.

“සර වාල්ස් බැඳුකට්ටිල්ල මිර්ඥයට ඒක්සූ සාධක වූ කරුණු ගැන පරික්ෂණයක් පටක්වන එක මට හාරාවලා හිමයනවා.” හෙත්මිස් කිය. “මම ඉතැනා මෙයේ මිශ්‍රයා, තොස්තර වොටිසන්. මබ හෙළිකල කරුණු ගැන මහු මට දැනුම දුක්තා. රෙළයට මේ සිද්ධියට පමිණියි, එහෙත් මබ හෙදී මෙනාකළ කරුණු ගැනත් මහු මට කිවිවා.”


“මොනවද මම හෙලි මෙනාකළදී?”

“මබ පිළිගත්තා සර වාල්ස්ට එ දහයට ගෙවීවුව ලයට ඇවිත් ඉන්න කියා, මබ දැනුම දුන් එත්. අප හොඳවම දැනාවා මහුගේ මරණය සිදුවුමෙන් රැකැවට එම ස්ථානයෙදී. මේ කරුණු සම්බන්ධ, වෙනා හැරී මබ හෙළිකලේ නෑ?”

“එ කරුණු දෙන අතර කිසි සම්බන්ධයක් නෑ.”

“අහා! එහෙනම් මෙම මහාපුද්‍යමාකාර විදියට අහම්බන් සිදුවූ දෙයක්ද? ඒ දෙක අත් ඇති සම්බන්ධය හොයා ගැනීම අපට

වියකටිල් රුදර් විජේ



“සර ලාල්සොමෙන්ස් තේනිමැරුමක්
බවට අපට විශ්වාසයි”

අමාරු වෙන්නේ නෑ. උම්යාන්ස් මහත්මිය. මං කැමතියි කාරණ හැම රැකක්ම ඔබට අවශ්‍යකව ගෙවිකරන්නා. සර් වාල්යාගේ මරණය මිනිමැරුමක් බව අපට විශ්වාසයි. එස්සොට මෙම ගැන සාක්ෂි මතුවෙදි මෙකට පටුවෙන්න් මිශ්චි මිත්‍රායා ඩැව්පල්වන් පමණක් නොවෙයි. මහුගේ බිරිදින් මෙකට පටුවෙන්වනවා”

කාන්තාව හිද පිටි කැනිස් නැඹුවෙට් ඉහුලට විසිනි අපුමරනි. “මහුගේ බිරිදි?” ඇයට කැඳුදිණ.

“රේ කාරණය දැන් රහස්‍ය නොමෙයි” ගෝමස් කිය. “මහුගේ සොයාපුරිය හැරියට පෙනී ඉන්නා කාන්තාව, ඇත්තෙන්ම මහුගේ බිරිදි”

ලයෝන්ස් මහත්මිය යිශ්චිත මිරුක් තම අපුන් හිදගත්තාය. ඇය තම දැන් විලින් ප්‍රවාන් ආල්ලාගෙන දියිමයේ දැඩි ප්‍රහාණයකිනි. ඒ සමගම ඇමගේ රෝග පැහැඩි සියලුමෙනු පූඛ පැහැයට හැරි තිබූ අපුරු මම දුමුවෙමි.

“මහුගේ බිරිදි? මහුගේ බිරිදි?” ඇය යිශ්චිත කිවාය. “මහු විවාහවානු කෙනෙක් නොමෙයි”

ගෝමස් තම උරසිස් භාෂිතවාස් ඒ තැනා ඩිසු දෙය ඇයට පිළිගත නොහැකි නම්, තමාට රෝජ්නාන්දියක් නොමැති බව භායවිමිනි.

“මට ඔරුපු කරල පෙන්වන්න! මට ඔරුපු කරල පෙන්වන්න! ඔබට රිය කළ හැකි නාම.....” ඩිසු ඇමේ දෙනෙක් විලින් පිටවුයේ ශිනි විකිදුවන බැඳීමිනි. වින්වලින් ප්‍රව්‍යනාවාට වැඩි යමක් රම බැඳීමෙන් පැවිසිණි.

“මං ආවෙ රැකට පුදුනාම් වෙරු” ගෝමස් කිවී තම සාක්ෂාත්වන් කැඩායි කිහිපයක් රැලියට ගෙනිමිනි. “බලන්න මේ ජායාරුපය. මේ අඩුරුදු හතරකට කළින් යෝක්සිදී ඒ මැර්ට්‍රුව රැකට හිදගත් ජායාරුපයක් වැන්විලියර මහතා සහ මූල්‍යම් කියලා රැශක ලියලා සියෙන්වා. නැමිත් ජායාරුපයන් මිශ්ච හදුනාගැනීම ඔබට අපහසු වෙන්නේ නෑ. ඔබ ඇස්සාදාක සියෙන්වා නම්, ජායාරුපයන් ඇය හදුනාගැනීමටත් භැඳීවෙටි. මේ සියෙන්මන් වැන්විලියර මහතායේ සහ එම මහත්මියෙන් පෙනුම ගැන, මවුන් ඇඟින් දැක ඇති විශ්වාසවන්න සාක්ෂිකරුවන් ආල විස්තර. ඒ මවුන් සාන්න ඔවුන් පෙනුදායික පාසල පථ්‍යවායෙන ගිය කාලයේ මවුන් දෙදෙනා

ගැන විස්තර. මෙවි සීඩ්වලා බෙලන්න. මූලික්ස් අනානාතකාවය ගැන කටමත් ඔබට තිබේ තිබේ ඇකුයක් හිමියනවාද?"

අද රාජාරුපය දෙස බැඳීමක් හෝටලාය. එහි ලෙසට අද අප දෙසට යොමු කළේ බලාඅපාදාත්ත්ත කවුවුණු ගැහැනියකගේ මූළුණයි.

"හෙවුමියේ මහත්මයා ආදායේවය. "මම මගේ ස්වාමීපුරුෂයාගේන් දික්කතාදයක් ගත භැංකි නම්, මා විවාහ කරගන්නා බවට මෙ ලිනිහා පෙනෙන්දු වුණු. දැන් මට විකාර්යන්න පුරුවිනි, භැම ආකාරයකින්ම මොඩු මට කියලා තියෙන්නේ බොඟි. මුදු මධු රිකම රික වචනයකින් ඇත්ත කියලා නෑ. ඇයි ඒ? ඇයි? මා හිතුවා ඒ මගේ යහපත වෙනුවෙන් කියලා. භැංකි දැන් මට ඇත්ත තත්ත්වය පෙනෙනවා. මුදු මාව අතැනාරිවක් කරුණෙන්. මා මුදු ගැන විශ්වාසය කැඳවා. නැතින් මුදු රික ප්‍රේස්ජ්ජයන්ලැංකිකරලා. මා මොකටද මුදුව ආරක්ෂා කරන්නේ? මෙම භැම ප්‍රෘතියක්ම මුදුවි තිබෙන්නේ මුදු කළ ඇරිරු හියා නියා.

මා මොකටද මුදුවි ආරක්ෂා කරන්නේ? මබට මිනැම දෙයක් අහන්න. මා කිසිම දෙයක් රුංගන්නේ නෑ. ඇත්තම කියන්නම්. මා රික දෙයක් මබට දුටුරු කියන්නම් තැබ්මියේ ඉහළමය. අර උපුම ලියනාකාට මා හිත්නාකිවින් හිඹුම්බැං රේකන් ඒ වයසක මහත්මයාට විප්පන් ටේලි කියල. මුදු මාව මට ඉදුසු කරුණුවෙන්නම මුදුයා."

"නොනා මහත්මය. මබ කියන දේවල් ඇත්ත බවට මට විශ්වාසයි" හෙවුමියේ කිය. "මෙ සිද්ධීන් නැවත වාරයක් කියන රික මබට පිටතා සහගත අත්දැකීමක් වෙන්න පුරුවිනි. නැමුද් ඒ දේවල් මම කිවිවොය් මබට පහසුවක් වෙන්න පුරුවිනි. මා ඇස්න දේ වියදි නම් මාව තිවැයදි කරන්න. මෙහෙම උපුමක් යවන්න කියලා මෙට යෝජනා කළේ ජ්‍යෙවුලුවන්. එහෙම් ඇතිදු?"

"උපුම උපුම පුදු දේවල් ඔහු විවුනුයෙන් වචනය කියෙවිවා. මා කළේ මුදු කියන දේවල් උපුම පමණයි"

"රට සේතුව විශාලයන් මුදු හිඩන්නා ඇත්තන, දික්කතාද නැඩුව සඳහා මබට අවශ්‍ය මුදු සර් වාල්ස්යෙන් ලබායන්න පුරුවන් කියන රික?"

"හරියටම හරි මහත්මයා"

"ඉතින් රැලකට මබ උපුම නැවිවා. නැමුද් සර් වාල්ස් නැවුමට යැමට මබට ඉඩ භැරිඳු නැහැ ඒ කොහොමද?"

"මහු කිවිවා මේ දික්කත්හාදයට තුවනයේ කුවරුවන් මූදල වියදම් කෙලුවායි, රේක මහුගේ ආත්ම ගෞරවීයාට කැලෙක් කියල. මහු දුර්පතෙක් ප්‍රාග්ධන්, අපි දෙන්නාගේ එකම්ම සඳහා තමන් සංඝු අන්තිම පැන්සය දක්වා වියදම් කරනවා කිවිවා."

"මහු බොහෝම පිළිවෙළකට වැඩියක් ඇරන කෙනෙක් විදියුතුපි මට පෙනෙන්නේ. ඉතින් මරණය පිළිබඳ ප්‍රචණ්ඩ ප්‍රව්‍යන් පෙන් යුතු ඇති ප්‍රාග්ධන් නැතු නිවුතයේ නැහු?"

"නැහු"

"සර වාල්දේ හමුවිමට මෙය තෘප්‍යා සැලසුම් කරගෙන සිටියා. ඒ ගැන කිවිවක් හෙළි ග්‍යාවරන ලෙසට අව්‍යා කියුවා දිවුරන්නා?"

"මටි. රේක තමු මහු භාජ්‍ය. සර වාල්දේගේ මරණය පිදුවී කිඛෙන්නේ ඉතාම ආහිතියායි විධිභාරි කියා ස්වේච්ඡල්වන් කිවිවා. හමුවිමට සැලසුම් කාරුගත් බව එහියාට අභ්‍යන්තරී, මරණය ගැන මාව සැක්කනාරාවී කිවිවා. එහෙම කියලු මාව එය කරාම මම නියෝගිත වූණා."

"මටි රේක භරි. නමුභ්‍ර මූල්‍ය ක්‍රියා කළ ආකාරය ගැන, එමට තිශ්‍ය දැක පහද වෙළඳ නිවුතානා?"

කිවිවක් කිමට පැකිරීමු ඇය තීම් මැලුරුණුවාය.

"මහුගේ පිළිවෙළ මූල්‍ය පෙරුම් අර්ථාතායි තිරියායි" ඇය කිවිය. "නමුභ්‍ර මහු මට වියවාසිවන්නාව, අවංකව සිටියා නම..... මමන් එහෙම ඉන්න ඉඩ නිවුතානා"

"මේ භැම දෙයක් ගැනුම තැබුනාකාලාම මට කියන්න පුරුවන් එක් දෙයක්" පර්මලායි හෝමිස් කිය. "රේ කමයි මෙය බෙරුණෙන් ලෙසා බෙරුණෙන් පිටුවෙන් දැන සිටියා. රේ කරුණ මහු හොඳින් දැන සිටියා. එහෙම ගැඹුවක් ඔබ කටමන් ත්ව්‍යාන් අතර ඉදිම ලෙසා ව්‍යාප්තාවක් මාය යොතායි තිස්සෙයාම ඔබ ගමන් කරමින් ඉදානා කියෙන්නේ ග්‍යානක ප්‍රජාතාන්ත්‍රික බොහෝම සම්පූර්ණ ලෙසායි. යැලිත් වර්ස්‍යා ඔවුන්න අපට උවමනා ටෙට් ඉක්මනින්ම. එටට ගුහ උදාසනායි පක්‍රාන්තිකට බොහෝම සම්පූර්ණ ලෙසායි"

ලන්විනායේ සිට ආ ගිසුගාමී දුම්රිය බිලාපොරොත්තුවන් අපි දුම්රියපොල් වෙදිකාවේ යදි සිටියෙමු.

"අපේ ගැටුපුව කුම තුම්සෙන් විසඳුගෙනයි යන්නේ වට්ටසන්" හෝමිස් කිය. "බාධා අව්‍යාපිතකා එකින් එක අප ඉදිරියායි දියවෙමින්

මෙයකටේ දෝද විජ්‍ය



“අවුරුදු ගණනාවකින් අවට ලැබූ ලෙසු ලෙඛුම එන”

යනවා. ඉතාම පූක්ෂමල් ආකාරයෙහි ක්‍රියාත්මක වෙන මේ විශේ සයානක අපරාධකාරයෙහු ආන, මැත කාලයක අභ්‍යන්තර ලැබේ නෑ. ඒක තනි කෙත්ත්දරයක් හැටියට ගළපා කියන්න මට ඉක්මනින්ම හැකිවේ. අපරාධ විද්‍යාව හඳුරණ සිසුන් දත්තාවා ඇති, මිට ඔබාගෝදුරට සමාන සිදුවීම දෙකක් ගැනී. එකක් '66 අවුරුදුදේ කුඩා රැකියාවේ ගොදේන් න්‍යාරැජය් වූතු සිදුවීම. අනික උඩරු කැරුලයිනාවේ ඇත්ත්වන් මිනිමුරුම්, නැමිය් මේලක කියනවා අනින් අපරාධ දෙකක්ම නොකිවූතු ඉතාම පුවිලෙන් ලක්ෂණ. මේ දරුණු මිනිහාට විරුද්ධිව නැවුවක් උකාවියේ ගොඟු කරන්න, තවමත් අපට ප්‍රමාණවත් තරඟ පාඨමි නෑ. අද එ අඩ නින්දව යන්න කළින් මේක සම්පූර්ණයෙන්ම ඇහැදිලි නොවූණෙන් ඒක මහ පුදුමයට කරුණක්"

ලන්ඩනයේ සිට ආ සිසුගාමී දුම්රිය වේදිකාවට ලකාවූයේ මහ හඩක් නාවමිනි. ගොසය සිරුරක් තිබූ එංජින් බුල්ලඩිය්ස් විරශයේ බල්ලඥුමල් වැනි රුදුරු මූළුණක් තිබූ මිනිසුක්, රෙමුවැනි පංතියේ මැදිරියකින් වේදිකාවට බැංශ්ප්ල්ද. අපි තියෙනා අතට අතදී ආචාර කරගතිමු. මට එක්වරම කරනි හිංස්, ලෙස්ලුවීම් මෙහේ මිතු ගොමිය වෙන දකුවූ ගොරවයයි. මවුන් දෙමදූතු එකම්-අභිරහස් පරීක්ෂණවල යෙදීමට පටන්ගෙන සැළඹන කාලයකි. හොමියිජ්ගෙන් පරීක්ෂණ විධි හැදුරිමට ලෙස්ලුවීම් ගොඟ අවස්ථාවක් ලැබේ නිධිණි.

"හොමිය් මහයෝගා, මොකක් අරි ශොඳ එකක්ද?" ලෙස්ලුවී විමසිය.

"අවුරුදු ගණනාවයින් ලකාවූ ලාභාංශුම එක" හොමිය් නිය. "වැශේ පටන්ගැනීමට කළින් අපට කියනවා ඇය දෙකක කාලයක්. මේ සිහාන්නේ එ කාලය බුල අපි ඇම් විකාස බාල ඉදිම සුදුසුයි කියලයි. එට පයෙක් අපි යම් බාවිමුවරු විල්පුවට, ගෙය්ලුවීම් ඔබ ආය්චාකර කිරෙන ලන්ඩනයේ මිදුම ඉවත් කරලා, එ වෙනුවට බාවිමුවරු විල්පුවේ රාජියට භමනා පිරිසිදු සුළය ආය්චා කරමු. ඔබ එ විල්පුවට කටයුතුවත් හිහින් නැදුද් කළක්තානු. මේ ඔබ යෙදෙන මුල් ගමන මෙට කටයුතුවත් අමතක ටෙට් කියල මේ සිහාන්නේ නෑ"



දැහැතර වැනි පරිවේදය

බැසක්වූ රුදරු බලුව

ඡරොලම්ස් ඩෝමිස් අෂා විස්කර කියදු මෙශ්‍රීලංකා රුදර දුරවලකමක් ලෙස (එය දුරවල කමක් නෑ), තැදින්විය තැකි එක් දෙයක් ඇත. එනම් තමා කිරීමට අදහස් කරන කාර්යය, ගන්නා සූයා මාරගය කළේකඩා කිහිවෙකුට හෙළි නොකිරීමයි; මෙයට එක් ජේතුවක් වන්නට ඇත්තේ, මෙවැනි ක්විපුක්කකදී තායකත්වය ගැනීමට මුළු ඇල තිබූ කැමුද්‍යෙක විය පුදුය. එරික්ස්ණය සාරරක ලෙස වියදා අවසන්, තමා වටා සිවින්නන් මුවියට පත්කිරීමට හෝමිස් ආය කළේය. අනෙක් ජේතුව පරිස්ථිතියේ රහස්‍යාගාරිතිව සිදුකිරීමට තිබූ ඇවැයිතාවය බව | නොඅනුමාන්තය. පරික්ෂණය කිරීමට බලාපාගරාත්තුවනා අභ්‍යාරය-අභ්‍යායන්ට කළේකඩා හෙළි කිරීමෙන්, රහස්‍ය භාවය අඩුවීම්-අවදානමක්ද ඇතුළු. රැස් වුවාත් රාජකාරිය අසාරරක වන නිස්, සමහරවිට මුළු මෙවැනි මගක් ගන්නවා විය පුදුය. කෙසේ වෙනත් මුළු සිටම-සියලු දේ රහස්‍යාගාරිතිමෙන් සිදුවන්නේ, පරික්ෂණයට සාර්ථක වන්නන්ගේ සිත්වල ඇතිවන අප්‍රසාදය හා නොසැකුවය.

මෙම කත්තවියෙන් මීම බොදුන් විට සින් වේදනාවට පත්වා ඇත්තේම්. එහෙත් එදා රාජී බාධිමුවර විශ්වාසෙහි අන්ධකාරයේ කළ දිගු ගම්මන්දී තරම් පිසිවයිස්. මින් අඟර කාච්ඡාවයේ මම නොවින්දෙමි.

අප ඉදිරියේ තිබුණෙන් මහා බැයිරාම කටයුත්තකි. මේ එම අවසන් සටනට අප සූදානම්ව සිටින මොඩානාකි, එහෙත් ඒ ගැන කිසිවයේ සෞඛ්‍ය අපට හෙළිකාලේ තැනු. මට කළ භැංකිව තිබුණෙන් මිහුගේ ඉදිරි පැලැස්ම අනුමාන කිරීම පමණකි, මොඩානාකින් මොඩානාකි අප වෙනට ලං වෙළින් තිබූ විෂ්කම්බ්‍රිතානු කටයුත්තට මූළුණ දීමට සූදානම්න්, මෙය ස්නායු උෂ්න්ප්‍රනාය වි කිනිණි. අප ගමන් කළ පැමු මාර්ගය දෙපස සියලු තිබෙනු දුටු විට, මෙන්ම සිකල සූලා අඟේ මූළුණු සිරගතිදී. අප යැලියේ වරක් විශ්වාසෙහි ලාභාවි ඇති බැව මට වැට්තිණි. අව්වයින් ඉදිරියට හැඳු සාම් පියවරක් පාසාම, කරන්න මර්දය කුරුකෙනා සැම විටයක යායාම, අපි සුවිශේෂතම විෂ්කම්බ්‍රිතානුවිතයට ලාභාවිමින් සිටියුමු.

අප ගමන් කළේ භාෂියට ගන් ඇශ්ව කරන්නයාකිනි. එහි රියුදුරා අප භාෂුනාන්නාකි: එබැවින් අදවා පැවරී ඇති භාරුදර කටයුත්ත ගැන තිදිහැස් කතා තිරීමට ජැතියාවයි ඇතාවිය. සිත පැලම් ආවේගයට පත්ව සිවියදින් අපට කෙතු සිරීමට සිදුවූයේ පුරු පුරු නොවැදායන් දේවල් ගැනායි. දැඩි උත්සාහයින්දරා සිංහ හැඳිම් භාලනාය කරගෙන සිටීම බලවිත් අපහසුවකි. අන්තිමේදී මෙය සිකව විශාල සහනයක් දැනිණු. ඒ අඟේ රථය ගෝන්ක්ලන්ඩිල් තිව්‍ය පසුකර යන ආකාරය දැකිවෙනි. ඒ අනුම් අප සිටියේ බැඳ්කවිල් මන්දිරයටත්, ස්‍රියාන්ත්‍රියාය පැවුස්වෙන එටියටත් තුදුරනි. බැඳ්කවිල් මැදුර ඉදිරි මෘදුවුව දක්වාම ඇශ්ව කාන්ත්‍රිය ගෙන නොවියෙමු. මැදුර වෙත වැටි තිබූ පාර ඇරෙන්න ගෙවුවුව අසල දී අපි රියෙන් බැඳ්කවුමු. මිශ්‍යම ඇඹුරියකාරුව් මුදල්ලාගෙවා, එවිල්ම ආපසු කුම්බවේ වෙත යන මෙන් මිහුට දැඳුම් දුන්නෙමු.

“ලෙසෙටුවි. මබ දෙ රිවේද්ල්වරයක් තියෙනවදු?” හෝම්ස් ඇසිය. පොලියේ රිරිස්කාවරයාගේ මුහුණට තැබුණෙන් සිනාවකි.

“කාලිසම්ජ මෙය ඇශ්ව තියෙනවා නම් ඒකට පිටුපස සාක්ෂුවක් තියෙනවා. පසුගිය සාක්ෂුවක් තියෙනවා නම් ඒක ආපුයෙකුන් තියෙනවා”

“බොඩාම ගොදායි ඇපි ගැන්නත් හදියි අවස්ථාවකට සූදානම් වෙළඳී ආවා” හෝම්ස් කිය.

“මෙ සිද්ධිය මොකක්ද කියා එක කිසිම දෙයක් විවෘතව කියන්නෙන නැඟැලෙන හෝමිස් මහත්මයා දැන් මොකක්ද මේ සෙල්ලමු?”

“බලාගෙන ඉදිමේ සෙල්ලමුක්”

“මේක එවිචර ප්‍රසභ්‍යන් තැනැක් හැටියට මට නම් පෙනෙන්නෙන නැ. ඇත්තමයි.” ලෙසටුවේ කිවේ හමා ආ සිතල සූලං යේලක් සමඟ වෙවිලා යමිනි. අදුරින් පිරුණු කුද බැවුම දෙසත්, විභාල විලක් මෙන් ඇතින් දිස්පූණු මිදුම් කළඹයක් දෙසත්, මුළු නෙත් යොමුකරගෙන පිටියෙයි. ඒ ප්‍රිම්පත් මධ්‍ය ගාහාරුවට ඉහළින් රිකුතු වි කිඩු මිදුම් විදාවය.

“අපට ඉස්සතින් මට පෙනෙනවා ඔහුරුක දළ්ටා ඇකි පහන් මෙසටුවේ කිය.

“ඒ තමයි මෙරිපිට නිඩුප” හෝමිස් කිය. “අපේ ගමන ගෙවා වෙන්නෙ රට විකාශ් මෙහායින්. ඔබට යටිද තාකා කතා කිරීමට අවසර නැ. කියන දෙයක් තෙකුතුරු පුරුවන්. අනෙක පා ඇමිලිවිලින් විශේ ගෙවා තෙහෙ තැබුයනා විදියට අධිය කියන්න” හෝමිස් උපදෙස් දුන්නේය.

අප මෙරිපිට නිවස දෙසට තීයෙකුවිද්ව ගැමින් කළමු. එහෙත් නිවසට යාර දෙපියක් පම්ණ කිවිදා මහැමිස් අප නැවැත්වීය.

“මෙ ඇති” මුළු කිය. “දකුණු පැත්තෙක කියෙන ගල් පරුවකවලට මුවා වෙලා අපට හැංගිලා ඉන්න පුරුවකි.”

“අප මෙතැනාද ඉන්න භාද්‍යන්නේ?”

“හි. අප හැංගිලා බලාගෙන ඉන්නා, සූදානමින් ඉන්නෙ මෙතැනා ඉදාගෙන. ලෙසටුවේ කිවා පුරුවනි මේ වැළක් විශේ තීබෙන පහන් තීමට යන්නා, වොටිසන්. මුඛ මෙරිපිට නිවසට කිහි. කියෙනවා නේදී? කාමර කියන්නෙන මොන පැත්තෙකද කියල කියන්න ඔබට පුරුවන්ද? මේ පැත්තෙක ගෙවා පැත්තෙකද නැමි. ඇරිස් ගහපු ජනන්ල වියයක් කියෙනවා. රේවා මොනුවිදා?”

“ම්. කිනන්නේ ඒ කුස්සියේ ජනන්ල”

“රට ඉදිරියෙන් කියෙන කාමරය මොකක්ද? අර බොහෝම දිජ්නිම්ස් ආලංකායක් කිඳා තැනා?”

“සැකයක් නැ. ඒක නම් කාමරනා කාමරය” මම කිවෙමි.

“විදුරු ජනන්ල විභා වූණක්, ජනන්ලවල කිරෙයි ඇරලා. ඔබ හොඳින් දන්නවා නෙස්සු වොටිසන්, මතන ගෙලිදුලෙලි පාරෙයි කිහිවීම. කිස බොගුට එහෙත් කරගෙන යටිද තොකර බොහෝම

හෙමින් ඉදිරියට යන්න. තිනින් බෙඳුන්න මුවින් මොනවද කරන්නේ කියල. දෙයින්ගේ තාප්තින් අපි මුවින් දියා සෙයිනියෝග් බලාගෙන ඉන්න බව දැනගත්නා ඉඩ කියන්නා එපා.

මම පා ඇයිලි ඇඩුවලිජ් පාර දිනේ ඉදිරියට ගියෙමි. කුරුලි ගිය පලකුරු ගස් වටා කිඹු මිටි තාප්තියට ලංච්ඡායේ. එසි සෙවණ්ලේව මුවාටි ඉදිරියට ගොස්, රැනාල්-ඡරද්දක් නොතිබූතු ජන්ලයෝවක පැමිණියෙමි. ඒ හරහා මට නිවිදා අදාළ දැක්මට හැකිවිය.

ඒ කාමරදය සිටියේ පිරිමි දෙඛදෙනුකු-පමිණ්, ඒ සේවිපල්වන් සහ සර් හෙනර් දෙඛදෙනාය. මුම් මෙමසය් තදපස මුහුණට මුහුණ ලා වාචිලි සිටි මුවූ දුම්පානාය කරමින් ඇවියෙ. වයින් සහ කෙසි මුවින් ඉදිරියේ තබා නිධිණ්-ජ්ලවිපල්වන් බොහෝ ප්‍රාණවක් බවතින් කරාකරමින් සිටියේය. එහුත් සර්-හෙනර් සිනියට පත්ව පුදුමැලිව සිටි අසුරු මම දුම්මාවමි. යය-කර සිදුවීම ගැන අපකිරිකිමන් ඉකිහාසයක් කිඩු විල්පුව ගැන මුහුට සිහිවන්නට ඇත. එය හරහා කමා තනිව ආපසුයන ගමන-ගැනී සිහිවී, මුහු දැනටමත් සිනියට පත්ව සිටිනාටා විය දුනුය.

සේවිපල්වන් පුවුවෙක්-නැංශ-සාම්ප්‍රදානීයව සියේ මා බලා සිටියදීමයි. ඒ අකෘත් සර් හෙනර් ඇඩ්-විදුරුභුව වයින් පුරවාගෙන පුහු ඇඟ්දට සේව්දා මුදයේ කුරුවිවෙක්ද උරුම්නි. මුළුන්ම මට අසන්නට ලැබුණ් අදාරක් ආරෙන ගබායෙකි. මිළුයට බොරු පොලාවක් මත ගමන් කළ කිදිවෙඳාත් බුවි සහස්තුවිල ගබාය අසන්නට ලැබීණි. මුහු කවුරුන් මුවින් ඉදිරියට ගමන් කළේ, මා සැයටි සිටි කෙටි තාප්තියට අනෙක් පැත්තෙනි. මද වේලාවකින් මුම් තාප්තියට උඩින් බැඳීම්. සේවිපල්වන් ඉදිරියට ගොස් විත්තන් නෙකුලටර කිඩු මුවිවක් ඉදිරියේ තැබුවූත්තේ, ඉන්පසු යැතුරු තහඩුවක යැතුරක් කරකැඩූතු ගබාය සහ මුහු-මුහුව ඇඇලුවූතු ගබාය මට ඇයිනි. ඉන්පසු මුවිව ඇඇළතින් අසන්නට ලැබුණ් සහනුගෙන් දායලීමක් වැනි අමුහු ගබායෙකි. මුහු ඇඇළන සිටි කාලය මිනින්තුවකට වැඩි මෙනාවි. ඉත්පසු තවත් වරක් යැතුර කුරාකෙන ගබාය සහ මුහු කාලීය අනෙක් පැත්තෙක් නිවස අදසට ගමන් කළ ගබායද අසන්නට ලැංණි. මුහු-කැලින් සිටි කාමරයට ඇඇළ වි සර හෙනර් වෙත ගියෙය. මම ආදාළ පැමිණ මිශුරන් වෙත ගොස් මට දකින්නට ලැබූතු දේ තේශනර කළුම්.

“මබ කියන්නෙන චොට්සන්, කුඩාත්‍යාව එතැන හිටියෙ නැහැ කියලදී?”

“මට, ඇය නම් පෙරහාන්න තිස්සේ නා”

“රහෙනාම් ඇය ඇත්තේ සොජ්දේ? කුස්සියෙ ඇංගන්න වෙන සොජ්වාක් රුහියක් නැහැ නො?”

“ඇය සොජ් ඉජ්ජනවිද් කියල, මට නම් හිකාගන්න අමාරුයි”

මූලිපන් මධි වගුරු ප්‍රංශයයි ඉහළින් ප්‍රමාණයෙන් ඉතා විශාල සන මිදුම විලාවක් යදී තිළුණු බව, මම හැඳින් පැවතුවෙමි. තදින් හැඳුම් සුළුයක් සම්ග පෙළය, සෙකුලින් සෙකුලින් අඟ සිටි දෙසට පාවි රින්නට පටන් ගත්තේය. ඉන්පසු එය අප් ඉදිරියේ නැවතුවන් සනාකම මෙන්ම මිටියාව්‍යාපක විලුදිනි. සඳ රුහිය වැවේ එය දිලිපුවන් මිම මිදුණු විශාල ටිලක් ගෙළයයි ඇත්තේ තිබූ ගල් පරවත මිදුම විලාවට ඉහළින් දැකි විය. ගොට්ඨ්‍යාග්‍ය කැලුම්මට පත් මුහුණ රේ දෙසට යොමුවිය. එය පාවි ආවේ ඉහා සෙකුලින් බව දකින්දී, මහු තමාටම සොජ්දරා ණයෝගක් තොතුවයිලිමයේ අපුරෙනි.

“මිදුම රින්නන අපි ඉන්න පැශ්චටටයි වොට්සන්”

“රික අපට බිරපහල ප්‍රය්ථියක් ගෙනින්දු?”

“ඇත්තෙකන්ම ඔවුන් ඉහාම බැරපතාදුෂී. මෙග් ගැලැස්ම සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුරුණ්න් දෙයක් මේ ලෝක තියෙනාවා නම් ඒ මිදුම. දැනටමක් ඕවලාව දහයයි. දන් ඉතින් ඔහු තවත් පුළුයක් වෙලා ප්‍රමාද වෙන එකක් නැහැ, අඟ් සාර්ථකත්වය, පමණක් ලෙනමියි; මුහුණ් අවිශ්‍ය සෙවිලිම මුණන් රඳා පවතින්න රික දෙයක් මත. ඒ තමයි මිදුම පාරට ගළා රින්න හැඳින්. මහුට පිටිරි රින්න පුරුණ්ද බැරිදු සිංහ රික.”

රාත්‍රී අහස පැහැදිලි සුන්දර එකක් විය. භරුවුන් නිඹුත්වූයේ සියිලුකි. රහෙක් ඒවා දිරිකිමක්ව තැබුලිණි. අඩ් සංදාන් නිඹුත්වූයේ මිදු මෙන්ම මිද ආලුකයකි. මූර් ද්‍රැජනා තළයම එයින් නැහැවිණි.

අප ඉදිරියේ පිහිටි තිවිස කාල්පැහැඳයන් දිස්විය. එහි ඉහළට විමිදුණු දුමිකුවූ ද දැන් පෙනක් ලෙස දිස්වූ වහු ද රිදී රුහියක් විමිදු අහඬ කැපී පෙනිණි. නිවිස් රහුලින් පිහිටි ජනෙල්වලින් රන්වන් ආලුක ධාරා නිශ්චක විය. ගෙවින්න හරහා වැටුණු ඒවා, විල්පුව දෙසට විමිදු සිඛිණි. රුහින් රැක් රුහුලයක් භදිසියෙම වැසි ගියේය. සේවකයෙකු කුස්සියෙන් පිටිරි යන්නට ඇත්ක. තවදුරටත්

ඉතිරි වි නිඩුවෙන් කැම කෑම කාමරදායු ආලෝකය පමණකි. පුරුවු දැඳුවා ගත් මහත්වරු මදමදනා කට්ටලත් කානාබැජ්‍ය. එයින් එක් අයෙක් කිසිවික් සැක තොකළ අප්‍රාධිකාය.

විල්පුවෙන් අවස් වැඩි නිඩු පුදු පැහැනි සහ මිදුම ගැන මම යළියේ යදහන් කරමි. පුදු ලෝමයෙන් නිමවු යෝඛ ඇතිරිල්ලක් වැනි මිදුම විලාභුල. සැම මිනින්දොවකම මෙරිපිට නිවස වෙත ලංච්වෙන් නිඩුවෙන්ය. එහි දැනි මිදුම පැදුලි කිරායක් මේ වනවිට්, පෙන්වායකින් නිඩුත් වූ රුන්පිජ් ආලෝක විභුජපුයක් වසා ගන්නට පටන්ගෙනය. ගෙව්ස්ංස් ඇඟා-කොළංචරේ කාප්පය මේ වනවිට් වැසි ගොයිනි. ගස්වල ඉහළ කොටස පුදුව්ස්ථපයක් මැදින් අහසට යොමුවී කියිනි. කට්ටු මිනින්දො කිහිපයක් ගක්වයින්ද පුරුන් කාරුලි වැනි මිදුම, නිවස පැවතින් ඉදිරියම ගලා-ආලේය. නිවස ඉදිරිපසදී යළි එක්වූ මිදුම කාරුලි. කුමයෙන් සහ මිමෙ පටන් ගන්නේය. නිවෙස පහළ කොටසක් දක්නට ගොලුවීණ. නිවෙස් උඩු මහල සහ වහල දිස්පුලයා-පුදු පැහැනි-ව්‍යුතක පාවුණු අද්දුන තොකාවක් විශිෂ්ට නියුත් නො ඉවශිෂ්ටුන් සිටි භෞමිජ් අඩි පොලොවේ හැඳුවෙයි. අප ඉදිරිපත් වූ ගෙවා එකතු එකතු අත් මිට මොලදාවා පහර දුන්නේ කොරෝයනි.

“යා භෞමි පැය සාක්ෂික් අභ්‍යාවන ගෙයින් එමියට තොකාංසාක්, අපේ වැඩි කටයුතු මෙන්මකාම අවුල් ටෙනවා” භෞමිජ් කිවෙය. “පැය කාලකින් පාර සියුන්කාම තොපෙනි යාවි. පැය බායයක් යදි කිසිම දෙයක් බලාගතක් බුරිවෙනවා. අපේ මේ අත් වත් අපට පෙනෙන එකක් නෑ”

“අපි තව විකාර පිටිපසට ඕනෑම උස්සීමට තමිමුද?” මම ඇසිමි.

“මට. මටත් හිනෙන්නේ එහෙම කරුණ එක භෞමිජ් කියලයි” මෙයේ මිත්‍රායා කිය.

මිදුම සහ වෙළින් ඉදිරියට පාවි රැඳු, අප කුමයෙන් පිටිපසට දියෙමු. මුලදී නිවසට යා ඇදියක් ප්‍රමණ ලයින් සිටි අප, අත්තිලෙදී සිටියේ නිවසට සැතපුම් හායයක් එනාම් යාර අට සියයක් පමණ දුරිනි. එහෙක් සඳ පාන් රිදී එමියෙන් නැහුවුණු මිදුම ඉනා සස්මින් කට තවත් ඉදිරියට ගලා එන්නට පටන් ගත්තෙයි.

“අපට තවත් ඇතට ගන්නුපුරුවන් කමක් නෑ” භෞමිජ් කිය.

“අපි තවත් ඇතට සියුන් යා භෞමි අප ලුයට එන්න කළින්

සෙවීරදුන්නලයි ප්‍රහාණයට ඇතුළුවේ, එකට ඉඩ කියන්න බැව්. මොන කරම පාඨුවක් වුණක් අපි ඉඩන්න තැනැම ඉදිමු."

විම දැනුගසා ගත් හෝමිඩ් කනක් පෙළෙලාවට ලා කළේය.

“අදුවියන්ට ස්ථූති ලෙවා। මහු එන ගම්දය මට ඇගෙනවා ම. හිතන්ලන”

ඉක්මනින් ඇවිද රිත්තනැකුවග් අයි ශබ්දයෙන්, විල්පුවේ දායි
නිහෙවතාවය ඩී ගියේය. ගල් පරුව්‍ය ආතර ඇතු තබාගෙන සැයා,
සිද්ධ අරයක් හඳුන මිදුම තාප්‍රය තුදා බලා සිටියෙමු. අවි ගබ්දය
කළුත් පැහැදිලිව උස් හැඳුන් ඇතිනු. මිශ්‍රමට කිරයක් අතින්
මත්‍යාලවන්නාක් මෙන් මිදුම කඩාරාව මැදින් මත්‍යාලි ආභ්‍යා, අප
මිලනාක් වෙළා බලා සිංහාස්‍යාලයාය. තරු රිඛිය විහිදුණු රාජීයේ
මිදුම තොමැනි පැහැදිලි ද්‍රව්‍යියට පා ප්‍රභ්‍යාම, මූළ මුදුමයට පත්වී
වට්ටිට බැජුවෙය. මිශ්‍රමට ඉක්මනින් පාර දිගේ පැමිණි මූළ අප
සැයා සිටි තැන පසුකර සියේය. මිනින්නෑවක් ගක්වීමට පෙර මූළ,
අපට පිටුපසින් වූ දිගු කෘෂි බැජුවෙම් ඉඹුලට මායින්නාට පටින් ගත්තයේ.
මූළ සිටියේ පැලැතුළු මිනායින් බැවි අපි ගත්තැමි ගත්තාමු. ඇවිද
යන ආතර මූළ වම් උරුණිය උවින් හෝ දැනුවා උරුණිය උවින්, දිගින්
දිගටම ආපසු භැරි වැජුවේ හයට පෙන් බැජුවත්ති.

"ඡ්!" භෝමියට සැපුමැසිණ. ආරක්ෂක අභාෂ ලිහිල් කර මූලිකවේල්වරය සුදානම් කරගත් හඩි මට ඇසිණ. "සුදානම් වෙන්න! ඔහුන් දා රිකාවා!"

සහ මිදුම් වලාව හිටුනේ අප සිටි තැනාට යාර පත්‍රක් පමණ ඉදිරියෙනි. මිදුම් වලාව මිධියායෙන්, රැහුදිලි ර්ඛන් හිසුණු නොවූ කඩින්, නොනාවත්වාම නිකුත් විය. මිදුම් සැබිතුරාව ඉරාගෙන ඉදිරියට එන්නේ කුමන හයාකර දුරකථනයක්ද නොදැන, අපි ඒ දෙස ඇසියිය නොහැලා බලා සිටියෙමු...තු සිටියේ හෝමිස්ගේ වැළම්ට සම්පූද්‍යනි. එක් මොහොතුකට මම මෙය් මිතුයා දෙස බැලීම්, ඔහුගේ මූලුණ පුදුමැල් වි හිඹිණි. එංජන් මහුගේ ඔදෙනන් සඳ එමියේ දියුණියෙන් බැබැලුණි. රැණුන්ම එක්වරම ඉදිරියට යොමු වූ දෙනන් වියාල වි ගැනීම් මොහොත්ම ලෙස්වුයි. මිහුගේ කුට් බාගෙට ඇරි තැවැනුණෙක අතියි මිවිතය පළකරුණි. ඒ මොහොත්ම ලෙස්වුයි හිඹියෙන් මරහඩි මුතින් අත් බෙම ඇද වැටුණෙය.

ఉపయోగిన ల్లి నైట్ సిరియెటి. తెద్దం వలాల దురుఱినా
మళ్ళ చి బయంకర జప్పచేలీ రూపయ ద్వారా లెంపే మనాజ సిరియెటి కిందయ.
<http://sherlockholmeinvestigations.blogspot.com>

රිච්‍රේඩ්වරය අල්ලාගෙන සිරි-ආත්‍ම ඇප්‍රාණික විය. ගය්ධ පූහබයෙකුගේ පෙනුම කිහිපය්, මේ විභිංජු සත්ත්වයාට බල්ලකු යයි කිව හැකිද? අසුරු මෙන් කළ පැහැති මෙතරම් වියාල. මෙතරම් රෝද පෙනුමක් ඇති බල්ලකු, මිනින් ඇඟ්‍යාකින් කටරදාකටිත් දැක නැති බැවි සහතිකය, උගේ විවෘත ලුබයෙන් එමියට ශිනිදුල් විභිංජු. උගේ ඇස් වටා දිජ්‍යිජ්‍යා, දෙනෙන්විදින් ද ශිනිදුල් නැඹුංඡු අපුරුණි. උගේ බෙල්ලන් ප්‍රාදාඩ එල්ංජු මිස් වැදුල්ල මෙන්ම හොස්සද, ශිනිදුල් විලින් වෙළි ශොස් කිහි-ආකාරයක් පෙනිණ. ඒ විභිංජුම කටුනාව ඉරාගෙන අප-ඉදිරියට ආ ඒ හයාකර යෝජ්‍යාගේ දසුන තරම් ප්‍රවාන්ව සයාකර දසුනක් කඩින් ශිනිදුල් විභිංජු, දත් විලිජ්‍යාගත්, හයාකර යෝජ්‍යා වුනි මෙතරම් රෝද සත්ත්වයෙකු, උණ විකාරයෙන් සිංහි විජාක් වි මෙනු තරම් බියකරු සිංහ දුටුව්, කිහිදා දකින්නට නොලැබෙනු ඇත.

මේ පාලවරණ පූහබයා දිංහ පිහුම් අනිමින්, ඉතා වේගයෙන් අමර් මිහුයාගේ පිකුවර මස්සේ මිශ්‍ර ප්‍රාදාඩ සියේය. අප ගොයි කරම් ශිනියකට පත්ව සායන් ප්‍රාස්ථා වි සිටියාද යන්, අප සිංහ එලවා ගන්නා විට, මේ පූහබ අවශ්‍යකර අප-රසුකර දැව ගොස් අවසන්ය. අපි එක් සැණුයකින් සියලි සිංහටාම්පිශ්‍රීජික්සයුම්. ඒ මොහොයේ හොමිස් සහ මම එක්වරම උංට ටැංඩන්නට ඇත. උං ටැංඩි පහර ආගහනම නොහැඳුනි ඉදිරියට දිව සියේය.

පාලර් බොහෝ ඇඟින්ස්ස්-ඉහෙම්-ආපසු භාරි බෙනු සඳ එල්ලයන් අපි දුටුවෙමු. වහුගේ මූහුණ ශිනියෙන් ප්‍රාදාඩුවිව සිංහින. කරකියා යත් හැකි කිහින් නොමැතිව, දැන් එසට්ටාගෙන මිහු බෙලා සිටියේ තමා ප්‍රාදාඩු ආ හයාකර සැස්ස්ස්සියා අදායි.

වේඩි පහර කු බල්ලාගේ මරනයින් අපි තෙවැරයට පත්වූයෙමු. එයින් එරුපු ප්‍රාදාය උං බෙලු අවකාරයක් ජේව්, ප්‍රාණිය සහිත බල්ලකු බවයි. උංට තුවාල සිදුකිරීමට හැකි නම්, අපට උං මරා දැමීමටද හැකිවිය දුනුය. එදා රාජ්‍යීය හොමිස් දිව් ආකාරයට මිනිසෙකු දුවනු මා කටරදාවත් දැක නැති. වේගයෙන් දිවීමට හැකි අයෙකු ලෙස මට නාමක් උංට කිහිපු බෙව සැබුය. එහෙත් එදා රාජ්‍යී මිහු මා පසුකර සියේ මට පියවරු යෙහුයා ඉදිරියෙනි. සර හොන්ට් සහ මිහු පසුපස බල්ලා දිව් ගමන් මෙයේ අපි දිව සියෙමු. ඒ පියකා යන්නාස්

മിക്കവയിൽ സുഗന്ധ വില്ലോ



11 19

වැනි වේගයකිනි. ඒ සුම්පම සුෂ් හෙත්ටී යටි උගුරන් තැයු මරුලභාෂිනි එකත් පසුපස එක්ක අපට අභ්‍යන්තර ලැබේකි. එපමණක් නොව බල්ලාගේ රෝද සර්පණාවිද අපට ඇසිකි.

යක්ෂ බල්ලා සර හෙත්ටීගේ ඇකුට කඩා පැන මූළු විම පෙරලා ගත්තේ මා බලාපිටියදුමය. උ රේඛ මොළහාගේ උගේ තිසුණු දක්වලින් සර හෙත්ටීගේ උගුරුදෙන් සැපිමට සුදානම් වුවා පමිණි. එහෙත් හෝමිස් එක සෘණයකින් මූළුගේ තිශ්විස්ට්‍රිටරයේ කාණු පහක උගේ බල්ලාගේ සිරුර මකට සිස් පෙල්ස්-දැඩ් වෙදනාවකින් උ අවසන් වරට පිටකමල් සර්පණාවකි වැනි තිසුණු හඳුනි. ඒ සුම්පම විම පෙරරුණු උගේ තැකර ගායාය ඉහළට ඡයාමු විය. උගේ අවසන් සැපිමට හසුවුදේ සියු අව්‍යායාපම්කි. මිනිස් ගුවක් දෙකක් දරුණු මෙය උගේ යතරුග්‍රාය ප්‍රවුලා හිඟේය; අන්තිමිදි උගේ සිරුර අපාණික වි රුජ්නට ඉපරාශෙය. මෙම ගිනිදුම්කින් උ දෙසට පහත් වුයෙමි. උගේ දිලිසේමින් තිබු බිජකරු සිංහට මෙය රිවේර්ල්වරය ලං සොට වෙඩිනැයීමේ සුදානම් සුමායි. එහෙත් එය අවශ්‍ය අනාවිය. යොයි, යක්ෂ සුන්ඩා මියගෙන්ස් සිටියෙයි.

මූළු ඇද වැටුණු තැනැම්-සෑ-හෙත්ටී සිටියේ සිහි විසඳුවය. මූළුගේ ගෙල වටා තිසුණු මකාලරය අභ්‍යන්තර දැක්වීමෙමු. සර හෙත්ටීගේ බෙල්ලේ සියු ඇවාලයක් නොමැති බැවි අපි දුෂ්චාලීමු. ඒ මොළහාගේ යොමිස්ගේ මුළුවන් පිටවුදෙයේ අදවියන්ට යුතුවි සිරීමේ යාවිඳුවකි. සර හෙත්ටීගේ ඒවිනය ගළවා ගැනීමට හියම වේලාවට එකුනට ලකාවීමට අපට හැකිවිය. එසේ සිටිමට හැකිවිම ගැන අපායේ සිත්වල ඇති සුම් විවිධ මිත්‍රයාගේ ඇත්තෙකින් තරම් අප්‍රමාණ සන්නේක්සයකි. මෙම වනවිටක අපේ මිශ්‍රයාගේ ඇුදිහිය ඇත්තෙකින් සෙලවුණු අතර, සිටි තැනින් නැගිටීමට මූළු දුරවල උත්සායක යෙදුමෙයි. ලෙසටුවි තම සාක්ෂාත්ව සිබු කුඩා සියන්ට්‍රී ඉක්කින්ලය සර හෙත්ටීගේ දත් අකරට තබා ඇල පෙල්ය. අප දෙස (ඇතාමු වි තිබුමෙන් භායෙන් තුළු වූ දෙනෙනායි).

“සරට බලධාරී දද්ධියකි!” මූළුවි ශොයිරි ගැවීමි. “මොකාද උ? දද්ධියන්ගේ නාමයෙන් සියන්න. ඒ මොශොස්ද?”

“මොළකක් වුණ්න් උ ඉටරදි.” හොසීස් සිය. “බැඳ්කවිල් පවුල් සුන්ඩා අව්‍යාරය අපි සඳහටම විනාග කළා”

අප ඉදිරියේ බිම වැඩිසිටියේ යක්කියෙන් මෙන්ම ප්‍රමාණයෙන් ද හයානක බවක් පෙන්වා සන්ස්ථ්‍යායකි. උ තුම්පන් විලඩි හවින්ඩි

විජේහරිෂ් රුදුරු විෂ්ලා

වර්ගයේ පුනබයෙකුවන්, නැමුහුන්මූසටිල් වර්ගයේ පුනබයෙකුවන් නොවිය. ප්‍රමාණයයන් සිංහ දෙධිනුවක් තත්ත්ව විගාල, එමෙන්ම රෝද පෙනුමක් තිබූ උ, කළුන් සාහන් ඇල පුනබ දෙවර්ගයේ දෙමුහුමක් බැවි පෙනිණ. උ සිටියේ මියගෙයාස් නියෝවලවය. එහෙත් මේ වෙළාමටදී පවා උපය ප්‍රමාණයයන් විංචාල හඟු යුතු යෙළුන් තිල් පැහැදි හිනි දැල්ලක් එක්කිජරභනාස් මෙන් දිස්ටිය. මදක් ආසුලට වන්නට තිබූ දෙනෙන් විවාද ශිනිසිල මෙන්නියමික් පෙනිණ. මම උපය කළට ඉදිරිපත කොටස් ස්ථ්‍රීර කළුම්. මගේ අත ඉවතට ගත්විට, මගේ ඇති ආත්දිකාරමයේ බැඳුවෙන් හිනිදැල් වින් වෙළි ඇති ආකාරයෙකි.

“ගොස්පරස්” මම සිංහවිම්.

“රියා ඉතා දක්ෂාලය පිළිඳුනු කර තිබෙනවා” හෝමිස් සිලේ මියහිය සතා වෙත ලැබූ රසායනික ගත්තියක් තිබෙනැයි ආසාණය කරමිනි. “උපේ ඉවත්තිමට බාධා මෙහා අන්දුම් සියිම ගදක් තැහැ. අප සිබෙන් සමාව අයුද සිවිනාවල සර් ග්‍රැන්ට්, මේ තරම් හයංකර සයේර්වයෙකුට එබ්ඩු තිරුවරණය කිරීම ගැනී. මින් නැපුරු බල්ලෙකුට පුදානම් වෙළඳී සිටියය. නාමුත් මේ වෙයේ හයංකර එකෙකුට නොමැයි, නොවිතු විදිකුට යලා ආ මිදුම් තිබූ, උට පුහාර එල්ල සිටිමට අපට වෙළා මුදිවුණු”

“මබ මගේ එවිනය මෙරා ගත්තා”

“මට, එත් අනැතුරට තිරුවරණය කරලා. මටට නැගිට සිටිමට ගක්කිය තිබෙනවාදී?”

“මට තවත් එක වියන්හි උගුරක් දෙන්න. එකෙකාට මින් මින් දේකට පුදානම්. මට නැගිටින්න විකාස් උදුව කරන්න. හටි මොනවද මබ දැන් කරන්න බලාපොළුස්තු වෙනුන්න?”

“මබට මෙනුන ඉන්න-ඇරුලා අපට යන්න සිදුවෙනවා. අද රාජ්‍යීය තවත් විතුමාන්විභ-ඇඩ්විලදු සංඛ්‍ය මෙබි ඇයට සතිප මදී. අපෙන් කටුරු හරි මබ ආපසු බැජ්ඩාටිල් මුදුරට කැද්වාගෙන යනවා. මදකට මෙහෙන ඉන්න පුරුන්න නාම්”

මූෂ නැගිට සිටිමට උත්සාහයක් දුරුවන් එය ඉතා අපහසු විය. මූෂයේ දැන් දෙපා සියල්ල වෙවුළනා ආකාරය අපි දුටුවෙමු. ගලක් මත තිද ගැනීමට අපි මූෂට උදුව කළුම්. මූෂ එහි වෙවුළමින් සිටියේ දැනුවලට මූෂන් බර කරමිනි.

“මබට මෙනුන දාලා අපට මූන්න වෙනවා” හෝමිස් සිය. “අපේ රාජකාරීය ඉතිරි කොටස් අපි සම්පූර්ණ කළ යුතුයි. ගතවෙන සැම

මොහොතුකක්ම හරිම එදාහත්. මූල්‍ය අපරාධය කිරීමට සොඳුගත් පිළිවෙළ ආදී මහුව විරැදුෂ්‍ය පැම සාක්ෂිකාසක්ම අප ලය නියෝනවා. දැන් උච්චතා කරන්නේ මිනිහා අල්ලා ගැනීම පමණයි"

"මිනිහා ගෙදර ඉන්න නම් ඉඩික් සිලයන්නේ, දාහකට එක අවස්ථාවක් විකරයි" ගෙවීම්ද කිවේ අප යැඩින් වරක් මෙරිපිට නිවස ඔදායට වෙශයෙන් ගමන් සැලින් සිටියදිය. "අපේ වෙයි ගබඳ අනුශාම මහු සේරුම ගන්න ඇති වැළඳී ගැස්සුණු කියල"

"අප කිරීය සැළැඹන්න ආත්ම. මේ ගනා ඒසුම නිසා වෙයි ගබඳ ඇශෙන්න ඇත්තේ යන්නමින්")

"පුනාධා ආපසු ගැදුවාගන්න, මහු උදෑල්පස්සන් එන්න ඇති. රේඛක නම් ගැකයක් නැත්තේ මේ ටෙනැකාව මහු පැනයින් ඇති! මොහොම වුණත් අපි ගෙදර සේදිනි කරලා බලවු"

මෙරිපිට නිවෙස් තුදිරි දෙරා විවෘත නිවේණ. එහි කඩාවැදි සැම කාමරයක්ම අපි පරිභ්‍යා කර බැඳුවෙමු. බරාදමයේදී අපට වයස්ගත දුර්වල සේවකයෙකු හමුවිය. — අප එම ඉන්දමින් නිවස පරිභ්‍යා කිරීම ගැන මහු විම්නියට පත්වේ. සැම ගනා කාමරය හැරුණු විට අන් කිසි තැනක ආලුකියයක් නොවිය. රේඛන් පහනක් අනින් ගය් මෙවීම්ද නිවෙස් අස්සක් මුල්ලක් නැතු ඇමුණුම ඇනාකම් පරිභ්‍යා කර බැලිය. එහෙත් අප සොයා ගිය පුද්ගලයාගේ කේසිදු යලදුණක් අපි භාජ්‍යවෙමු. කෙසේ වෙතත් උඩු මිහාල් එක් කාමරයක පමණක් දෙර යතුරු දමා වසා නිවේය.

"මේ කාමර ඇඟුණු කුටුරු හරි ඉන්නවා" ලෙස්ට්‍රේචි කිය. "මට ඇශෙන්නවා පසලවෙන යැබේයක්, දෙර අරිනවා" මහු කැඟැයිය.

කාමරය ඇඩින් ආ යටිදය අඩවින් ඇඟිණ. ඒ ලක්දිරිල්ලක් වැනි ගබඳයකි. දෙර ඇඟුලට මදක් ඉහළ තැනකට, ගෙවීම්ස් වෙශයක් පා පහරක් එල්ල කැඳි සිලයන් දෙර වහා විවෘත විය. රිවෙස්ල්වර අභැයිව අපි ඇන්දනාම කාමරය ඇඟුලට කඩා වැශුණුම්.

එහෙත් අප දැකිලට බලාපොශනයාත්තු මූල්‍ය දුෂ්චර අරරාධකාරයා ඒ ඇලද සිරීයේ නැත. — ඒ-විනුවිට අපට දැක්නට ලැබුණ් කිහිපෙන් දැකිලට බලාපොශනයාත්තු නොවූ මෙන්ම පුදුමාකාර දසුනකි. අප නියුතාම එක් මොහොතුකට ගල්ගැනී බලාපොශනයේ විමනියට පත්වය.

ඒ කාමරය කාම් සැකුල් සංරක්ෂණය කරන සැඩා මොහොතායාරයක් බවට ගැනීමාව නිවේය. සැම බිජිනියක් අධින්ම

කුඩා විදුරු අල්මාරි රැසිස්ක් විය. වේ සයාහක මෙන්ම සංඝිරණ මනසක් හිඹු පුද්ගලයාගේ විශ්වාසාංශය වූ, සංරක්ෂිත සම්බලයින්ගේන් හා සලකියන්ගේන් මේ විදුරු අල්මාරි එහි තිබූ. කාමරයේ මැද, වහැලේ දිරායිය බාල්කයකට ආධාරකයක් ලෙස කෘෂිවක් සිරස් අතර විම සිවුවා තිබූයැ. මේ කෘෂිව සියියම් පුද්ගලයෙකු බැඳ තබා තිශ්ඨ අදුරු අපට දැකිය හැකිවිය. ඒ පුද්ගලයාගේ සිරුර කොටම්තු ඇද ඇතිවිලි හා පොරෝනා විශ්වා විසා බැඳ දමා තිබුණේද යන්, ඒ එම්පිළියකුද පැහැඩියකද යන්න හදනාගැනීම පවා අපට අපහසු විය. උදුරු විටා යැවු ඇවායක් කෘෂිව පිටුපසට ගෙනා ගැටුවයා තිබූ. තවින් ඇවායකින් මුහුණ් පහන කොටස ආවරණය තියිය. රෙට්ස් ඉහළින් අප දුටුවේ ගෙශකය හා ලේඛාව ඉතිරි සිය අද්දනාකි. අප ගෙදස ඇයිවිය නොහෙලා මෙලා සිටී ඒ කඩ පැහැඩි දෙනෙන් වේමකිවන උක්කුද අප දුටුවේ සැඟැඩිමට තොහැන් විනාසේ කඩ භංගා ගැටුවයැසු ඇවාය සහ අනික් බැඳුම් සියද්දු අප ඉක්මනින් ගැඹුවා දැමීමු. දටටපල්වන් මහයමිය ක්ලාන්ක ගනියන්ගේ මෙන් අප ඉදිරියේ විම ඇද වැඩුණාය. ඇමග රුමන් මුහුණ ඉදිරියට ප්‍රහාරවේදී ඇත්ල ප්‍රමදීය විවාහ විනි. මෙල්ල හරහා කස පහර එල්දුවිමින් සයුරු රු පැහැඩි ඇලභුණු අප පැහැදිලිවේ දුටුවේමු.

“නිරිසනා” හේමිස්ට් කැඡැඩියා “ලුස්ට්‍රේචි මට දදන්න මෙවැ බිරින්හි බෙස්කල්. ඇයට දුටුවක එශ්චිකරමු. අධික විභාව නිසාය් සහ පහර කැමෙනුයේ ඇය දුර්වල වේලා. ඒ නිසා ක්ලාන්ක වූණා” ඇය යළින් වරස් තම දදන්හේ එම්ඩා කළාය.

“මහුණ් රාරේස්සම කොඩාමදු?” ඇය විමසුවාය. “මහුට ප්‍රථිවන් වූණාද බෙමරන්නා?”

“නොනා. මහුට අපන් ගෙවිප්පා පැනායන්න ප්‍රථිවන් කමස් නෑ.”
“නෑ නෑ. මේ අදහස් කුලේ මෙන් ගැමියා ගැන නොවේයි. සර මෙන්ටි පණ බෙරගත්කදී?”

“මටි”

“එකඟාව බල්ලා?”

“උා මැරුම් කැවා”

ඇය දිග සැනැපුම් සුසුමක් තහවුරාය.

“දෙවියන්ට සැඹුනිවේවා! ඇවියන්ට සැඹුනිවේවා! බලන්න අර නිරිසනා මට කළ දේ. කාලකණියි ද්‍රූෂ්යයක්!” හි ඇය නම දැන්

වැඩි තිබූ ඇදුම මැත් ජෙත්ට දැන්තිරාවරණය කළාය. ඇයට දැන් වධගිංසා නිසා සම යටින් ඇතිවූ ලේ ගැලීම් දැක අපි හිතියට පත්වීමෙනුම්.

“නමුත් මෙවා එකරම බිරපතාල ගැට්ටේ නොමෙයි - මෙවා මොනවද! මූල්‍ය මෙය් සිහුවශේ ආස්ථියටයි වධ දැන්තු කරමුෝ මට වධගිංසා කළා, මාව තනිකලා, මිට වංචා කළා. මං ඒ හැමමදයක්ම ඉවසුවා, මොනවා කළත් මිහුගේ ආදරය කළුමත් මට හිමි තේද් කියලා මං හිතුවා. ඒ සිතිවිල්මලුන් තමා මං හැමමදයක්ම ඉවසාගෙන සිටියේ. නමුත් දැන් මං දන්නාවා එකැනැදිත්ම රුවුමුණු බව, මට වංචා කරලා මිහු මාව මිහුගේ අක්කොල්ට් බවට පත්කරගන්නා.” පැවසු ඇය ඉති ගසවින්තුවා වැළඳීමට පටන්ගත්තාය.

“මහත්මිය, මින්න පිළිත්තාවිදුරුපත් මිහු ගැන පැහැදිලක් නැහැනේ” නොමිස් හිය. “එශේම නම් අපට කියන්න, ගොඟහේදි අපට මිහුව අල්ලාගන්න පුරුවන්? මිහුගේ වැදුම්ද වැඩිවිලව ඔබ උදව් කරලා කියෙනවා? එශේම නම් ඒක තීවුරුදු පරුජන්න මෙය අවස්ථාවක්, අපට උදව් කරන්නා”

“මිහුට පැන පිළින් භාගන්නා පුරුවන් එකම් තැනයි කියෙන්නේ” ඇය පිළිතුරු දැන්නාය. “ම්‍රිමිරන් ව්‍යුදු විමුණු-මැද හරියෙ තිබෙනවා පොලොව සට්ටිලක් දුවක්. ඒක කියෙන්වා පැරණි පතලක්. ඒක කළකට පෙර වින් ලැඹුය හාරා ගැනීමට හාරු පතලක්. මිහු පුනාධාව හාගලා කියාගන්නත් එතැනා, හදිසියන්දී සැයාවෙන්න බැහැනුන් යිහු එතැනා පුදානාම් කර තිබුණු. මිහු පැන යන්න ඇත්තෙ එතැනට.”

මිදුම් වලාව පුදු පැහැනි ලද්දී මෙන් ජන්ලයේ විදුරුවට පත්‍රපෙළීන් තිබිණ. භෞමිස් ක්ම් අභ්‍යන්තරී තිබූ පහන එතැනට ලංකාලේය. “මෙ බලන්න” භෞමිස් හිය. “අද නම් කිසිම කොනෙකුට පුරුවන් කමත් නෑ ම්‍රිඹ්ලන් ගොඟනැබුවේ රාරක් ගොයාගන්න”

හඩ නාගා පිනාසුමු ඇය අපුසුඩී මැසුවාය. ඇගේ දෙනෙක් මෙන්ම දැස් දිලිසුන් තෙවිරය තුළු සඟුටිනි.

“මිහුට පුරුවන් තෙවි වැඩුරුවේ භරඟා ඒ දුපතට යන්න” ඇය කිවාය. “එන් ආපහු එන්න ලැබෙන එකක් නෑ. මඩ ගොඟාරුවේ එරෙන්නෙ නැතුවි අධියක් කියා යන්න පුරුවන් පොජාම රටු මගක් කියෙනවා. ඒක බ්ලායිත්තෙ දෙපැන්තක තීවුවලා තිබෙන කුස්සු විලින්. ඒව එකුනා සට්ටිල් අපි දෙන්නා එකඟාවෙලා. වා

මට අද රේවා ගළවාදමන්ත පුරුවන් සූජු තුම්, ඔවා නිලුණු මහුව අල්ලාගන්න."

මිදුම සම්පූර්ණයෙන්ම ඉවත්වන තුරු, ස්වේච්ඡල්වන් පුහුබැඳීමට කැන්කිරීම නිෂ්ප්‍රල අනුවත් වට්පූත්තාක් බැවි අපි ගෝම් ගත්තෙමු, මෙටිපිටි නිවස ආරක්ෂා කිරීම ලෙස්ටුවේට භාර්ද, හෙත්ම සහ මම සර හෙත්ටේ ද කැදවාණිගා බැංක්තුවේ මැදුර වෙන ආපසු ගියෙමු. ස්වේච්ඡල්වන් පුව්ල පිළිබඳ යථා ආදාන්තරය තවදුරටත් සර හෙත්ටේ වසන් කිරීමට ආශ්‍රිතාවික්-නාවිය, මහු ආදරය කළ කාජකාව පිළිබඳව සත්‍යය දැන්නයේ ටිටද සර්පූහත්ටේ එයට නිරහයව මූහුණ දුන්නේය, රාජ්‍ය මූහුණයුන් කුවු අප්පාකිම නිකා ප්‍රමිතනයට පත්ව සිටි මහු, සිරුදාවිමත්-පෙර රෝගාතුර විය, මහුට වැලදුණු උණ අධික ලෙස ඉහළාගොස්, සර් හෙත්ටේ උණ විකාරයෙන් අදාඩිවන්නටත් හැඳිලුරන්නාටත් පැවත්ගැන්නත්ය, ප්‍රතිකාර සඳහා අපි දෙනාස්තර මෙටිමර කැඹුද්විවෙමු, මේ බැංක්කාලීල් මුදලය හාරගැනීමට පෙරාසර් හෙත්ස් සුම් අත්තින්ම තිරෝගී ප්‍රමිතය මිනිසේකුව සිටියේය, දුන් රෝගාතුර වි සිටින මහු යළි යතා තැන්ත්වියට පත්කිරීම අනුකූලීය-කටයුත්තාත්, තීඛදහා මහු අදාඩිනාර මෙටිමර සම්ඟ ලෙස්කය වටා සංවිධාන ගැන්නා යැවීම සය්හා යයි අපි නිශ්චිතය කළුමු.

දිග කළක් අපේ තීවිත අදුරු කාල සින් තිනියට පත් කළ, පුරියේ සජාන්තරයේ අවසානය ලේඛ මූ ඉක්මනින් ලංවේමින් සිටිමේ, බල්ලා මියයිය දිනට පසුවිද උමද් සිරු පායදී, මිදුම ඉවත්ව ගොස් තිබිණ්, එදා ස්වේච්ඡල්වන් මහත්මිය අපට/සහාය විමට පැමිණියාය, ප්‍රමිතන් මධ්‍ය ගොහොරුව හරහු දුරක්ෂ ලෙසාවීමට හැකි, මවුන් සෞයායන් මිත්තය ඇය අපට පෙන්වා දුන්නාය, සිය සැමියා අල්ලා ගැනීම සඳහා යායුතු මහාජ්‍යවිදුලුදින් මහත්මිය අපට පෙන්වා දුන්නේ, දැඩි උමදාය් ගියින් මෙන්ම: උතුරා යන සතුටතිනි, ස්වේච්ඡල්වන්ගේ විරිදි ලෙස ඇය මොනාතරම වධනි-සාවලට සහ හයාකර ත්විතයකට මූහුණ දුන්නාදා යන්න, එයින් අපට රැහැදිලි විය.

විට පසන් සයුතු, අරධිවිපයක හැඩිය ගේ, සවිමත් පොලාවක් නිශ්චිත නුතින් දෙව හමුවිය, ඇය එනෑනා නවත්වා ඉදිරියට යාමට අපි තිරුණු පැංළමු, පුරුල් මධ්‍ය ගොහොරුව අදසට එය දික්වුයේ, කුමෙන් ඉතාම රඩුවී, සිරුවන් ලෙසයි, එනෑනා පිට

ග්‍රිමිපත් විගුලේ නොරෝග්‍රැහි මය ඇඟුණු වි තිබුණ්, බිම තැනින් තැන සවිකර තිබූ ඇඩ් සැංස්ක්‍රිට වලිනි. එම මාරගය “සිං ගැල්” ආකාරයට අධියෙන් අධිය එමටත් දැඩුණුවන් හැරිණි. මධ්‍ය ගොජ්‍යාරුව අවට තිරින්භාජනයන් සැංස්ක්‍රිට උරුහැරුව ද්‍රව්‍ය තිසා දැඩි දුරුගත්ධියක් පැවතිණි. එම දුරද වාෂපයක් මෙන් ගකලින්ම අපේ මූහුණුවලටම ආ අදුරු අමි-තිරිස්ස්සය කෙළමු. අප වැයදියට අධියක් තැබූ විට, කකුල කාලට, දක්වා එරිඹාණ වරස් දෙවරස් නොවේ. එක් අධියක් තැබිලේදී විදුරු පොල්ලාව, සාර ගණනක් ඉදිරියටත් වැවෙටත් සෙලවින්හාදී විය. සුදුය මධ්‍ය තුළට තබා ඇවිදින විට පාද තදින ප්‍රහාණය කරගත් ආකාරයක් අපට දැනිණි. එපමණක් නොවේ. පාද මධ්‍ය තුළට අධි සිංහිපයක් එරුණු පසු අපට දැනුණ් යක්ශයෙකුගේ දැක්කායෙන්, තදින් අල්ලා, අප ඒ හයාකර මධ්‍ය ගොජ්‍යාරුවේ ඇතුළට අදින්නාස් විලඳිනි. සෙනනාඩු හිතියට පත්වරන මෙම මාර්ගලධනි අපට එපර, සියිලවිඩු යමන් කර ඇති බවට ගලභුණු අරි-දුටුවෙමු. එහෙත් අප එම ගලභුණු දුටුවෙමු එක් වරස් පමණි. මධ්‍ය කුදින් ඉහළට වැට් තිබුණු සොට්න් ග්‍රෑස් තෙන පදුරක, කර පැහැනි යම්ක් යදී මිශ්චිවෙනු අභන්ට ලැබේනි. එය අනට ගැනීමේ අරමුණන් හෝමිස් තියම් ආස්ථායෙන් ඉවිතට එක් අධියක් තැබිය. එක් ස්කෘනයකින් මිශ්චි මධ්‍ය යොජ්‍යාරුව තුළ පහළට එරි යන්නට පටන් ගැසෙනුය. සින් දක්වා එමරදී මිශ්චි ඉඩා අපහසුවෙන් රඳවා ගැනීමට අපට හැකිවිණි. ලෙස්ප්‍රිඩි යහ මම මධ්‍යන් ඉවිතට, හෝමිස් ඇදැගැනීමට පාලන්වීමු. අප ලදළදනා එකැන නොසිටියා නම්, යෙින් සවිමත් පොල්ලාවක පා තැබීම අපේ මිශ්චියාට සිහිනායක් විනු නොඅනුමානය. මධ්‍යවැශ්‍ය හිඳි තුළුට හමුවූ කර පැහැනි සපත්තුවක් හෝමිස් ඉහළට මිසවා පෙන්විය. එක් ඇතුළු පැක්කෙක්, “මෙයරස්, වොලෝන්ටර්” යැවුම්න් මුදුක සටහනක් තිබේනි.

“මට මධ්‍ය තායන්න වුණුව එක් වැඩිනාවා” හෝමිස් හිය. “මෙ අපේ මිශ්චි සර හෝමිස් තුළුවිනු සපත්තුව්”

“පැනලා දුවදී ස්කෘවිපල්පිට්ස් ප්‍රපත්තුව එකැනට විසිකරන්න ඇති?”

“අන්න හරි, බල්ලා සර් හෝමි-පසුපස ඉවිතර එවන්න, මේක තමයි ඩලෝපල්වන්ද, අපේ සියෙන්න ඇත්තෙක. වැශ්වා හරි ගියේ නැහු; නොහිඳු විධියදී උගුල අසාර්ථක වුණා හියල දැනගත්තාම.

මහු වැඩිදුර කළේනා තොටෝර පැහැදිවිවා. ඒ මේ සපත්තුව මහුගේ අභ්‍යන්තරයෙනා මෙහැනදී තමයි මහු එය ඉවතට විසි කළේ. මහු මේ තරම දුරක් කරදයක් නැතිව ආ බව ඔම්බන් අපට හිතාගන්න යුතුවනි”

ස්වේච්ඡල්වන් ගැන මිට වඩා යම්ස් දැනගන්නට අපට ගෙදවියෙන් ඉඩක් සැලයි තොට්තිනිකි. රූහන් අපට අනුමාන කළ හැකි කරුණු බොහෝමයක් විය, ශ්‍රීමිපලන්මිඩි ගොජාරුව ඇල අඩි සටහන් නම් කිසිසේත් දැඩිවාට හැකි තොට්තිනි. එට ගැනුව ඒ මතට යලා ආ මධ්‍ය මහින් පා සලකුණු වැසි යාමයි. මෙම පෙරදාය පසු ගොට සට්ටිලත් පොලුවාටි තිබූ දුරක් පැමිණි පසු අඩි සටහන් සැවිමට දැඩි උනත්දුවකින් අමි අවධානය යොමු කළේමු. රූහන් කිසිදු සලකුණක් යන්නාමින් ගෙය් දැකිමට තොට්තිය. මහ පොලුවාටින් අපට ලැබුණු සාක්ෂිප සැබු රිකක්ද? රිස්ක්නම් පෙරදින රාත්‍රියේ සහ මිදුම මැදින් මහු ගොයු ආ රේ ආරක්ෂිත ග්‍රාහනයට ඒමට ස්වේච්ඡල්වන්ට හැකිවි තැනු. ඇමරු අදවාත් තිබූ අනුකම්පා විරහිත රේ දුෂ්චර මිනිසා, මහා ශ්‍රීමිපන් මුඩ් ගොජාරුව විසින් එය ඇලට යිලැගනා, සඳහා ලයටම මිහු එහි කිසිදුත් ලකාට ඇත.

මහින් වටතු දුරක් මහුගේ තිරිපත් මිශ්‍රායා රදවා සිටි බවට සලකුණු කිහිපයක්ම අමි දුටුවේමු. ඇඟුණාසුවිලින් පරි තිබූ රාත්‍රක් හා එහි කටයුතු සඳහා ගොඟ ගේ රෝද්‍යාක් ද දක්නට ලැබිණ. ඒ අඛලම තිබූන් රාත්‍ර කමිකරුවින් ලැයුම් ගැනීමට ගොඟයන් පැරැපත්වල සුන්වුන්ය. මධ්‍ය ගොජාරුයාමටන් නිඹුත්වූ විෂ වාසුවිලින් එරියරය දුෂ්චර වූ නිසා, මුවන් මේ තැනා අත්තැර දමන්නට ඇතුවා තියැකය. යකඩ දම්විලක් සහ එව් සට්ටිල අගලක් සහිත තැනක් අටි දුටුවේමු. ගැනැතු විසින් විරිණ්වර සඳා දමන ලද අස්ථී කැබලි රසක් එතැන කියිණි. ස්වේච්ඡල්වන්නම සුනාධාරා රදවා කමන්නට ඇත්තෙන් එතැන විය යුතුය. සහිත තැනාක දුම්‍රි පැහැනි ලේම යුතුණු සහනකුගේ ඇටසැකිල්ලක් විය.

“බල්ලංඡුගේ ඇටකුපු” ගොම්ස කිය, “අස්ථීමරු ලේම සහිත ගරැනියෙල් බල්ලංක්. අසරණ මෙට්ටිලරට මහුගේ සුරක්ල සහානම කවිතාවක් දකින්න ලැබෙන රක්ක නෑ. අමි දැනටමත් ගේරුම ගොන ඇති රහස්‍යවලට, අමිත්තුව, මෙතැන තවත් රහස් හැඳි කියෙනවද කියල අමි දැන්න් නෑ.

සෑවිපල්වන්ට බල්ලව මෙමගේ ණූගන්හා පුරුවන් වූණා. ඒ නිසයි අවල් කාලයේදී පවා අර ඩිගිස්සු ගැඹක් දෙන්කාර දෙනාව අහන්හා ලැබුවන්. තදිනි අවස්ථාවක මෙරිපිටි නිවිස ලත මුඩුවේ බල්ලව රදවාගන්හා මූට පුරුවන්කම හිඹුණු. නමුත් ඒක අවධානම කටයුත්තක් බව මූල්‍ය දැනාගෙන සිටියා. තමන්ගේ සියලුම උත්සාහයන් පල දරා, කටයුතු උචිතම කැනාව එනා ද්‍රව්‍ය මේ ද්‍රව්‍ය කුශලයි මහුගේ හිමෙන් හිඹුවන්. ඒ නිසයි, අද රැව් බල්ලාව මුඩුවේ ගෙනැක් නියාගන්හා මූල්‍ය රැඩිතර වූණා. මේ වින් එසේ හිමෙන්නෙන බල්ලාගේ කට විටා කටයුත්නා සකස් කළ මුළුනාස් රසායනික මිශ්‍රණය බවට සැකයක් නා. බැස්කට්‌ලෑ ප්‍රවුත්ව උරුම ගාලය පිළිබඳ කෙනෑදරයන් ඉන්නවානා, අපායයන් රුහු සුකුබ අවතාරයක්. ඒ හිත්දා සර වාල්ස සිනියට රත් කරලා මිරා දැඟන්න, මූල්‍ය මේ උපක්‍රමය සැලසුම් කරන්න ඇති.

පාර් විල්පුව මැද ගන අන්ධිකාරයේ ඇවිද එන කෙනෙකුට තමන් පසුපස, සාවින් මිනිදාල් විනිදුවින බල්ලක් එල්වාගෙන එනෑට දුටුවාම ඇතිවා භාස්ත්‍රිය අපට හිමාගන්හා පුරුවන්. ඒ ඩිගිස්සු දැරුණනයන් ඩිනියට-පස්සැලු-සුලුවින් ද්‍රව්‍යවේ මරුණෙකිනි තාගමින්. අපේ මිශ්‍ර සර් හෙන්ට් කෘෂික් ඒකුමයි. මය අත්දැකීමට මූහුණ දුන්නා නම අඟ අධින් සෙවරන්නෙක් ඒ දේ මයි. ඒක බොහෝම තෙකරාවික උපක්‍රමයක්. තම්බැව ගොදුරු කරගන්න උවිමනා දුද්‍යලයා මරණයට පත්කිරීම මොහොතාකාට අමතක කරමු. මේ විශේ සක්සේවයකු දුටුවාස් ලායට සිනින් උ පරිස්කා කරල බලන්න ඉදිරිපත් වෙන්නෙ මොන ගැමියද? විල්පුවේදී උව දුටු බොහෝම දෙනෙකු ඒ පැන්ත පැනානෙ යන්නෙ නැතුව මය ඇරියා. වොටසන්. ම. මෙක ලන්විනායියින් කිවිවා දැනුත් සියනවා. අන්න අර පැන්ත පොලොවායට වැළැලි ඉන්න මිනිහා තරම් හයානක දැනු මිනිහෙක් ද්‍රව්‍යම් කරන්න, අපට කුවිදාවත් හැකිවෙවා නැහා” හෝමය් හිමි ගොඳ පැනැති මඟ ගොහොරුව දෙසට අත දිග කරමිනි.



පහලෙස් වැනි පරිවෙශය ආකු කැර බැලුවක

එ නොවැමිබර මාසයේ අග හානියේ එකු ගානු දැඩි සිතුලක් සහ මිදුමක් පැවැති රැකස් විය. අවසර විදියේ අපේ නිවහන් විසින් කාමරයේ උස්ස්මිස් සහ මම එළුම් සිටියෙමු. උදෙන් දික්කිමස්ව දැලුණු යින්හායින් අපේ සින්ල මැනී සියෝය.

බේලෝන්ස් ප්‍රාන්කෘස් දාලංස්සු විහිපූණු පරික්ෂණයන් පසු, හේමස් ඉතා වැදගත් පරික්ෂණ ගණන නියැලි සිටියෝය. ඉන් පැහැවැන්න නොන්පැලරයිදී සූඩා සමාජයේ කාඩ් ක්‍රිඩ් සිරිමිදී කරන්න අඟවුව සම්බන්ධ ප්‍රවානියයි, ප්‍රියු ඉතා නිත්දිත ලෙස පැයිලෙමින් වාචනික ලෙස කටයුතු කර තිබිණි. එ පිදුවීම නිරාවරණය සිරිමට හේමස් සමස් විය. දෙවැන්න් නම් මොන්ටෝබන්සියර මහය්මිය සම්බන්ධ සිදුවීමයි. ඇකට එලල වී තිබුණ් මිනිමැරිම් වෙශ්දනාවකි. ඇගේ කැමැ පළමු විවෘතයේ දියණිය වූ කැලෙරෙ මෙනෙවිය අනුරුද්‍යන්ව සිටියාය. මොන්ටෝබන්සියර මහය්මියගේ තිරයදී බව ගේරුම් ගේ ගේරුම් අනුමැත්තන් ඇය වෙනුවෙන් අනුකරණයට කරණු ඉදිරිපත් කළේය. මරා දැමුණා යයි හි කැලුරෝර මෙනෙවිය කටයුත් මාස භයකට පසු,

ඇමරිකාවේ නිවියෝක් නියරයේ තේවිතුන් අතර සිට හමුවිණි. ඒ වනවිට ඇය විවාහ වී සිටියාය. මෙම කරුණු මෙයේ පායකයනට මතක ඇතුවා නිසැකය.

විසදිමට ඉතාමත් අපහසු වූ සංකීර්ණ ලෙස පැවැරුණ මෙම ගැටුපු විසදිමට හැකිවිමන්, මෙයේ මිශ්‍රකා මහස් සභුතකට පත්ව සිටියේය. රබුලින් බැස්කට්‌ලෑ අත්රහස පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට මහ කැමතිකර ගැනීමට, මට ඇුකිවිණි. මෙම අවස්ථාව එනෙරු මට සාහෙන ආලයක් ඉවිසිල්ලෙන් බලා සිටීමට සිදුවිය. එට හේතුව වුයේ, එස් ගැටුපුවක මැරුණු තරකාභාෂාලව අධ්‍යාපනය කරමින් සිටින අතර, අවහන් පරණ කෘත්ස්දරයක මතක ඒ මත පටුවා යැනීමට හෝමික් ආකමුතියි විමය.

හිජුණයට මුහුණු දැන් පර හෙත්ති, අධික මානසික තමිපනය නිසා උතාපු දුරවල්වයකට හාරුනය තිය. අමම කැස්ක්වය සුවකර ගැනීම සඳහා දිරින මුහුදු ගමනාක යෙදීම යෝගා බැවි, විශේෂයා ලෙවිද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලදී. ඒ සඳහා පිටක්ව යාමට ලන්විනයට පැමිණි සර් හෙත්ති, සහ දායුත්තර මෙටරිමර, බෙකර විදියේ අපේ නිවහනට දැඩුම්කියා, මුහුන් සිටීම් හිය පසු, මේ මානසාකාව යෙදී මකුවිය. එවිට ඒ ගැනීදිගු කෘත්ස්ධන යෙදීමට මට අවස්ථාව සැලකිණ.

“යේටෙරපල්ට්ටන් යන නැමින් කමින් හඳුන්වාගත් මිනිභාගේ දාජට් පෙන්ණයන් බැලුවාම” හෙත්මිස් සිය. “මෙතාට අදාළ හැම සිදුවිමෙන් සරලයි. ඒ විශේෂ ගෙවැන්ම එකට එකට සම්බන්ධයි. සොජාම ව්‍යුණන් මුලදී මහ යම් යම් සට්‍රිප්පුත්වල යෝගාන් මොන අරමුණකින්ද කිහිල තේරුම් ගන්න, අපට තැනීයාවක් තිබුණෙන නෑ. පිද්ධියන් පසුව සේටෙරපල්ට්ටන් මෙන්මේ සම්ග දෙවුරුස්ම් සාකච්ඡා කරන්න මට හැකිවුණු. එයින් මට සැලැසුණ් එලාසු වායියක්. ඒ නිසා දැන් මේ පරිස්සණය සම්පූර්ණයෙන්ම විඛාලු, පැහැදිලි කරලා ඉවරයි. මෙශෙක තට්ටු පෙන්ම ගොජාම් අපට තේරුම් ගන්න බැරි තැනක් කියෙනවා කියල මට භාම් හිඟෙන්මින නෑ. මෙයේ අපරාධ පරිස්සණ ලේඛනයේ B අකුර යටෙන් ඇති රිඛු පරිස්සාකර බලන්න. එවිට ඔබට මේ ගැන ලියැපුණු පටහන් ගෙන්නටම දකින්න ලැබේවි.”

“මෙම අපරාධ පරිස්සණයේ එස් එක් සිදුවිම ගැන මෙවි මතකයන් කිමට තැනීයාවක් ඇත් නම්.....”

“කියන්හා පුරුවනි.” ගැසීය කිය, “ඒ වුණ්ස කාරණා හැම එකක්ම මගේ මතකයෙන් කිවි භාෂියි කියල සහකික වෙන්න බැ. යම් කාරණයක් ගැන යොමුකරන වාභාසික අවධානය තිබු කළාම මොකද වෙන්නේ? කළින් වුඩු දියුවීම් මෙකඟයන් තුම තුමයන් මැයියන්හ පටන්ගන්නවා. උසාවිය ඉදිරියේ විජාග වෙන නඩුවකදී අධිනිතියකු ලය කරුණු කාරණා කියන්නේ, මුහුගේ ඇයිලි කුමුවල කිවිවාත් තිවැරදියි. ඕනෑම සෞඛ්‍යක විශේෂයකු එක්ක හරි හරියට තර්ක කරන්න අධිනිතියකාප පුරුවනි. නමුත් සහියක් හෝ දෙකක කාලයක් එකු උසාවිභයන් ඇත්තේවාලා හිරිය කියල හිතමු. තමන් දැන හිටි භැම්දයක්ම මතභාජයන් ඇත්තේවාලා හිමින් කියල මුහුට පෙළරනවා. ගුනින් මං යෙහෙදාන හැම පරික්ෂණයන් වියින්ම, රට කළින් එසේ පොරතුරු මගේ මොලයෙන් බැහැර කරනවා. කැලේරරේ අමිනෙටියලේ සිද්ධිය නිසා, බැඳකවිල් සිද්ධිය ගැන මගේ මතකය තොරුහැදිලි ත්වලා ගෙට වෙනෙකාට කටයුතු මෙන් මොකක් හරි ගැටුවුවක් වෙන මිණු අවධානය සඳහා යොමුවූණා කියල හිතමු. එතෙකාට අර කුපුකුට අප්පුවි සහ පුංග ජාතික පුන්දර මන්නා මහත්මිය මගේ මෙහෙමයෙන් ඉවත් අවිධි. දන් අපි බැඳකවිල් පුනාධයා පිළිබඳ සියුවීම ගෙමු. ඒ සිද්ධියේ ඒ ආකෘතයට සියුවුණේ ඇයි කියන එක, මං ඔබට පැහැදිලි කර දෙන්නීමූ. මට අමතක වුඩු තැන් තිබුණෝක් ඔබටත පුරුවනි මට ඒවා මතක් තර දෙන්න.

මං විමසා බැලීම රාකියක් කළා. නමුත් ඇත්ත මොකක්ද කියන එක මට පැහැදිලි වුණෝ. පවුදුල් සාමාන්‍යයන්ගේ ආලේඛා පිළුවම් බැඳකවිල් මැදුලෙදී දුම් අවශ්‍ය... මේ මිනිභා ඇත්තෙන්ම බැඳකවිල් ගොනෙක් කියන කාරණය අර සියුවුමිකින් සනාථ වුණා. සර වාල්ස්ට බාල සොහොයුරක් ඉදාලා ගිණුනවා. මරාපර බැඳකවිල් නමින්. මුහුගේ තරක හැසිරීම නිසා මුහුට එකළන්නයේ වාසය කරන්න බැරුවූණා. අනිමව මුහුට දැකුණා ඇමරිකාවට පැනයන්න සියුවූණා. මුහු විවාහ වෙන්නාගේ ඔපර මියයියා තියුලයි ආරංචය පැනිරුණෝ. නමුත් මුහු ඇත්තෙන්ම විවාහ වුණා. මුහුට සිටියේ එකම පරිම දරුවයි. මුහුට ලැබුණෝ තමන්ගේ තාත්ත්වයේ නම වූ රෝපර බැඳකවිල්. මුහු සොස්ටරිකාවේ රුපසුන්දියක වූ බෙරිල් ගාමියා සමග විවාහ වුණා.

මහරන මුදල සම්භාරයක් ගොරකම කරන්න තරුණ රෝපර බැඳකවිල් තමන්ගේ විරිදු එක්ක දකුණු ඇමරිකාවෙන් රාජෝන්තයට

පැන ආවා. මූල්‍ය කමිත්තේ පාම වැන්ඩ්බිලියර් කියල වෙනස් කරගෙන යෙක්සෑයර් ප්‍රාන්තයේ පාසලක් පටන්ගෙන්නා. කමිත්ත මේ වියෝගී ස්ථානුයකට ගොමුවූණු හැටි මූල්‍ය පැහැදිලි කර දැන්නේ මෙහෙමයි. රාජලන්තය බලා ආයුං එනා ගමනෙනාදී, කැපවිදී මූල්‍යට හමුවූසුදු පළපුරුදු ගුරුවරයෝ. ගැල්පර නම් මේ ගුරුවරයා ස්ථය රෝගයට ගොදුරුවී හිටි කෙනෙක්. රෝපර බැස්කට්විල් හෙවත් වැන්ඩ්බිලියර් මේ පාසල පටන්ගෙන්තේ, ගැල්පර සැකුව කිවු පළපුරුදු සහ ද්‍රෘෂ්ඨකම්ත්. කොහොමුණක් ගැල්පර මියයියාම්, පාසල කුමෙන් පිරිහෙන්න පටන් ගත්තා. අන්තිම්මේදී අපසිරිකියන් නිත්තු සහගත තත්ත්වයට විවුණු ආසල වසා දැමිමුව මවුනට සිදුවූණා. වැන්ඩ්බිලියර්ලට ගෙරුණු මවුන්ගේ නම් වෙනස් කරගෙන ඒ පළාතකන් පැනයාම් පුදුදු බව. ජ්‍යෙෂ්ඨල්ටන් යනුවෙන් නම් වෙනස් කරගෙන, ඉතිරි වි කිවු මුදලක් අරගෙන පැන ආවා දකුණු රාජලන්තයට. එහෙම ආලේ අනාගතය සඳහා මූල්‍ය සැකුව කිවුණු සැලසුම් සහ කාම් විද්‍යාව සඳහා මිශ්‍රණ කිවු ආයාව සහ දැනුමත් සමඟ. ව්‍යාහා කොසුකායාරයෝත් මා කළ පිළිසිම්මේදී මට දැනුගන්නා ලැබූණා, මේ මිනිහා කාම් විද්‍යාව් ගැන පිළිගැනී විශ්‍යාසයකු බව. මූල්‍ය රාජලන්තයට ආ මූල්‍ය කාලයේ රේ කියන්නේ යෙක්සෑයරයේ ගත කළ ද්‍රිඛ්‍යවල, මූල්‍ය දුරුහා සලක්නයෙකු තැකායාගෙන කිවුණා. ව්‍යාහා කාම් විද්‍යාභාෂ්‍යන් රේ වනවිෂ්‍ය සොයාගෙන තොකිවූණු මේ සලධියා, ස්ථිර ලෙස නම් කරල කියයන්නේ වැන්ඩ්බිලියර් යන නාමන්. දැන් අපි එන්නන් මූල්‍යයේ පිටිතායේ අපේ සිජ ඇදගන්න සම්බ්ධිත තොටසට.

గැඹුරින්ම සොයාබැඳීම් තැන මිහුට මේ කාරණය දැනගත්ත ලැබුණු. එනම් මේ කොට්ඨාස් විවිධ විද්‍යා මූදලය සහ තමන් අතර ඇත්තේ, ජ්‍යෙෂ්ඨ දෙකක බාධිවික්‍රේමණය් තිබූ යින් ගැඹුරින්ම පිළිබඳ නිවුම් නැඟී තියලයට යදි මිහුට ඒ තරම් නියෝජිත වැඩ පිළිබඳ තිබුණු නැඟී තියලයි මට හිතෙන්නේ, නැවත මිහුල් හිතේ කුට් ප්‍රශ්නයකාරී බවක් නිවුණු රෙක නම සහනිකයි. ඒ මොක්ද මිහු එහෙ පැදිංචියට ගිය ද්‍රව්‍ය ඉදාලම්. තමන්ගේ විරිදි පෙන්නුවේ තමන්ගේ සොයුරිය භැවියට, ඇය තමන්ගේ ඇමුණ් භැවියට යොදා යන්න මිහු සැලසුම් කරගෙන හිටි අපුරක් පෙනෙනාවා, නැවත ඒක කරන්න මින මොන විධියටද කියන උක ගැන, මිහු නියෝජිත තිරණය කරගෙන හිටි ඕවක් පෙනෙන්න නැ. මුණද අවසන් අරමුණ වෙන් බැස්කට්විල් බෝලයම්

තමන් සංස්කර ගැනීම. ඒම්පුනුනේ පිහුම ඇවදානමක් හාරහන්නාත්, එහැම උපතුමයක් මොද්වින්නාත් සුදානමින් මූළු හිටියෙ. මේ වෙනුවෙන් මූළු කළ මුළුම සටපුත්ක තමා, තමන්ගේ පරම්පරායක මන්දිරයට කිවුවෙන් පදිංචි විම, අදවින්න තමා සර වාල්ස බැස්කට්විල් සමයක් අස්ල්වාසින් සමගය් මිශ්‍රත්වයක් පවත්වාගෙන යාම.

තමන්ගේ පරම්පරාවට එද්දල වී හිටුණු සුනඩ ගාපයක් - බලු අවභාරයක් ගැන, ස්ටෝපල්ට්ටන් ස්මේල කිවිල්ව සර වාල්සමයි. එහෙම කියලා මූළු තමන්ගේ අක්ල් මරණයට මුරුගය සාදා ගත්තා. ස්ටෝපල්ට්ටන් කියා ල. මූළු දියටම හඳුන්වන්නම්. මූළු දැනගත්තා වියයේගත සර වාල්සයේ භාද්‍යෙන් දුර්වල නිමක් ඇති බව, ඒ නිසා ස්ස්සිකව ඇතිවන පාදකල කම්පනායකින් සර වාල්ස් මරණයට පත්වීය යුති බව. ඒ-වැනි මූළුව පූද්‍යාන්ත්තා ලැබුණු දෙශකර මෙම්පර්යෙන්. ස්ටෝපල්ට්ටන්ට තව් හටත් කරුණක් දැනගත්තට ලැබුණු. ඒ තමයි සර වාල්ස මිට්‍රා මොරුසායානිල් තදින්ම වියවාස කරන ලක්ඛනකු බව, තම් සරම්පරාව-සුනඩ ගාපයකට ගොදුරු වී ඇති බව, සර වාල්ස් බරපතල් තෙක විස්ත්‍රාස වෘත්තා සර වාල්ස් නිසැකවම මරණයට පත් කළ යුත් තුමයක් ගැනැ, ස්ටෝපල්ට්ටන්ගේ අනිද්‍යා මොලයට ස්ස්සිකව කාලුපනා වූණා-රැක්-අසායුතරම් දක්ෂ ප්‍රමාදක්ද කිවෙන්, පැවැති මිනිමරුවාට එගෙනිට මුව්දනා එල්ල කළ යුති වියියක් තනාමැති තරම්.

මේ අදහස මූළුගේ සිශේෂ පහළ වූණාට පස්සෙ, මූළු ඉදිරියට පියවර කබන්නට පටන් ගත්තා. කරන බැංශ දදයක්ම ඉතාම සුක්ෂම මලුක, ඉතා ඉහළ තත්ත්වයෙන් තමා මූළු කෙලේ. අපරාධකාරයා සාමාන්‍ය විධියේ කෙනෙක් ආශල විභාග්, එහෙහාම මූළු මේ කටයුත්තට යොදා ගත්තේ; දඩියකාරයන් දඩියමේ යදි හටුල් කරයන්නා සාර පරුෂ බල්ලක්. තුළුණු ස්ටෝපල්ට්ටන් මොකද කෙලේ? මූළු ලන්විනයේ සංස්කේ අභ්‍යන්තර දැනම් පාමර රෝස් ඇත්ත් මැංගල්ස් සමායම වෙන සියා. මවුන් ලුග සිටි ගක්කිමය් බවත් වැඩිම, දරුණු කෙමත් වැඩිම බෙදා ආමයි මූළු මිලට ගත්තේ. සාමාන්‍ය දුම්පිය මෙයේ එනවා වෙනුවට, මූළු ගෙවෙන්න වෙන සිශේෂ උතුරු ගෙවෙන් දුම්පිය මාරුගයන්, එකෙකාට තමන් පදිංචි ප්‍රංශයට එන්න පාහෙන දුරක් ඇවිදාගෙන එන්න වෙනවා. නාමුත් විල්පුව හරහා මෙසා විභාගුදුරක් ඇවිදාගෙන ආවේ, මෙබද සුනඩයෙකු ගෙන ආ බව රහස්‍ය භැවියට හැඳුන්න.

රසායන ද්‍රව්‍ය කානිල්වල් උගේ කුටු විටා සහ ඇස් විටා ආලේප කිරීම ගැන තිහත්තා. පුරාවියෝග වල කියවෙන විධියේ යක්ෂ බල්ලෙකු, කටෙන් හිනිදූල විජිලදන බල්ලෙකු කානිල්ව නිරමාණය කරන්න, ද්‍රව්‍යප්‍රේට්ස් යෙදු සංඛික්‍රීය දුපක්‍රමය ගැන පළාතා කරල බලන්න. ඒ යෙදු දුපක්‍රමයන්ම අපෙනනවා, මූලු ප්‍රාන කරම් ප්‍රක්ෂේම බුද්ධියක් ඇති දැක්ෂයෙකු ද යන්න. සම්භාලයින් දියම සඳහා විල්පුවේ නිතර ගැවසුණු නිසා මිහුව මේ අඩවිය ගැන මොද දැනුම්ප් නිවුණු. මූලිකන් මිඩියොජ්‍යාරුව භරහා මිනින් ආරක්ෂා සහිතව බල්ලා සහවා වියන්න-හැනි බැහැර්හැන මූලු දැනගත්තේ එහෙමයි. එනැන බුදු කුඩාව භදා සමන්වී දුයුණු වෙලාව එනැතුරු බලාගෙන තිබිය.

නමුත් ඒ අවස්ථාව පුදාවෙන්නා තරමක කාලයක් ගතවුණ. සමන්ගේ බල්ලාත් යොගන ද්‍රව්‍යප්‍රේට්ස් කිහිප විනාවක්ම විල්පුවේ ගැවසුණු. නමුත් රේකන් ප්‍රයෝගීතායක් ආඩුවන නැහැ. මහඹ සර වාල්ස්ට් රාත්‍රි කාලයේදී ගෙරික්සෙන් එකුදාවට කැදාවා යන හැකි ක්‍රමයක් නිවුණු නෑ. බල්ලාදී මේ විදියට විල්පුවට ගෙනා අවස්ථාවලදී තමයි, ග්‍රැන්ඩ්ස්ට්‍රා දකින්තුව ලැබේ නිවුණු. රේකන් තමයි බැඳකටිල් රඩුමල් බුදු අවස්ථා ගැනුව කතාව යැවිත වරක් අඹන්වුණේ. මූලාභාෂ්කරණයෙකු වුම්න් සමන්ගේ බිරිදායේ මාර්ගයන් සර වාල්ස්ට් ගෙදරින් එකුදාවට කැදාවාගත්ත පෙළඳවීමක් කරන්න. නමුත් ද්‍රව්‍යප්‍රේට්ස්ට් දකින්නට ලැබුණේ ඇය ස්වාධීනව හිරණයක් අරගෙන, මූල්‍ය ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව. වයස්ගත මහත්මයාව ආදර සම්බන්ධයකට රාජ්‍යාලියාගෙන මූලු, මූල්‍ය සඟුරාවින ද්‍රව්‍යප්‍රේට්ස්ට් ගෙයුරු කරලදීන්න ඇය කැමතිවුණේ නෑ. මූලු ඇයට කරුණනය කළු, ත්‍රේවා හඳු නොයියාම පහර දැන්නා. නමුත් මූලු කළ යොරුනාවට එකාග්‍රීම ඇය ප්‍රතික්ෂේප කළා. ඇය නිසා පිටියේ තමන් මේ කිසිම දෙකට සුම්බන්ධ නොවෙන බවයි. ඒ නිසා වික කාලයක් ද්‍රව්‍යප්‍රේට්ස් පිටියේ මොනම දියාවකට වක් හියාත්මක වෙන්න බැරිව හිරිවැලු.

නමුත් තමන්ගේ ප්‍රයන්වලින් ගොඩ ආ හැකි ක්‍රමයක් මූලු නිරමාණය කරගත්තා. ලේඛ්‍ර ලෙසයාන්ස් මහත්මිය අවාසනාවන්ත තත්ත්වයට පත්වුණු හැඳි අරි දැන්නටා. ඇයට පිහිට වෙන්න ගම් ධිනවුන් කුවරුන් මූල්ල් පරිභාෂා කරදී ද්‍රව්‍යප්‍රේට්ස්ට් අවස්ථාව

රැඳවුණු. මහු මේ වෙනිලකාට සර්චූල්ස් ප්‍රමාණ මිප්‍රාය්වයක් ගොඩ නායාගෙනහැයි හිටියේ. ඇයට මිදල් පරිතාය කිරීමේ කටයුත්ක සම්බන්ධිකරණය සඳහා ඉලිකස්වය, සර්චූල්ස් පැවරුවේ සැවිපල්වන්ට. මහු අමාත්‍ය කළේ කමන් අව්‍යාහකයෙකු හැටියට පෙන්වාගෙන ඇය කමන්ගේ විසඟයට ගෙන පාලනයට තැබුකරගන්නා. ඇයට ඇශේෂුම්‍යාගෙන් දික්කසාද විමර්ශ හැකි වුණෙක්, කමන් ඇය සමග විවිධ ප්‍රචාර බැවූ එයට එක්සු ගැන්නුවා. නමුත් එක්වරම මිහුට බලාපාජාණන්ද නොවූ හදිනි තත්ත්වයකට මිහුණ දීමට සිදුවුණු. ගොස්හර උමස්විලරුන් උපදෙස් පිට සර්චූල්ස් හදිනියේ කිරීය කරලා, බැස්කට්‌ලිල මැදුරෝන් පිටවී ලන්වනයට යන්නා මම්පුව්-ඇය අනුමත කරන බවයි මහු සර්චූල්ස්ට පැවතුවේ. කුමුද්‍යෝගීවිපල්දෙන් ඇත්තුම ගත්තා කමන් ව්‍යාම ක්‍රියාත්මක විය යුතු බව. එහෙම ආනාවුනෙකාත්, සර්චූල්ස් මේ පුදේරයෙන් පිටවී ගිෂායාත්, මහු විනාය කිරීමට කමන්ට නොහැකි විමර්ශ ඉඩක් ඇති තුව. ඒ නිසා මහු මේ මිල් ලිපුම ලියන්නා කියලා ලැයාන්ස් මහත්මියට විලාක්‍රාමි මිහුයේ උපදෙස් අනුව ඇය සර්චූල්ස්ට ආයාවනයක කළා. ඒ මූල්‍ය ලන්වන්දට බිඟා පිටක්ලි යාමට පෙර, සර්චූල්ස් හමුවීමට එදා රැක්ස්‌ජාය් හැවිස්ථාවක් ලබාදෙන මෙය. ඇය එතැනාට යාමෙන් විශ්වාසීමට, සැවිපල්වන් හේතුවක් ඉදිරිපත් කළා. බැඳු බැඳුමට පෙනුවෙන් එක ඉකාම බුද්ධීමත් තර්කානුෂුල හේතුවක් බව. නමුත් එහි සැශ්‍යවරී තිබුණු වෘත්තික යටි අදාළ ලැයාන්ස් මහත්මියට වුවතුවන් නෑ. මේ අනුව සැවිපල්වන් දිගු කළක් කියුණේ මහු බිඟා පිටි අවස්ථාව උදාකරගන්නා.

එදා හැන්දාවේ ඇම්බ්‍රේයිඩ් ඉදාල මේදර ආ මිහුට වැඩිකටයුණු රාඩියක් තිබුණු. සර්චූල්ස් එදායේ දායාව-සු ගස්වලින් මායිම්වූ සක්මන් මතට දිඡේ, ඉදිරියට එන බව් මහු සහතික වියයෙන් දැන කිරීය. මහුට කාලය උත්මනා වුණෙන්, කෙන්ගේ රුදුරු බල්ලා හංගා පිටි තැනින් අරගෙනා උජේ, කටා එවා ප්‍රමිතයක් රසායන කටුවයක් කටරලා, යෝගුව ලැයා ගෙන ඒමට. මහු රු දායට බැස්කට්‌ලිල මැදුර අසල හැංගිලා ඉන්න ඇති. සර්චූල්ස් එතැනාට පැමිණෙනාවා දුටුවාම, මහු වෙත බල්ලා උසිගන්වා, යෝගුව උඩීන් පැන්නුවා. රු ලයට උ කෙල් කම කිවික ගැසට මරහඩ නයුම්න් දිවිය සර්චූල්ස් මිහු බැඳීම. වැවිටම සු ගස්වලින් ආවරණය වූණු සක්මන්

මතට, අදුරු බේමිගෙයකට සුමානීයුනක්. ඇස්වලින් සහ කෙටෙන් එමියට හිතිදුල් විවිධානු, කර පැහැඳි ගෙයි බල්ලක් වියරුවූ ආකාරයෙන් රෙනවා දුෂ්චේෂාත් අපි මිනාම කෙනෙනෙකු හමයන් ප්‍රස්ථ වෙනවා. සුනඩ ගාපණයේ සාර්ථක හින් තිබුණු සර් වාල්ස්ට මෙබදු බල්ලක් බුරුම් ගෞරවමින් තමන් පස්සේ රෙනවා දුටුවාම රේක අනියෙන්ම හයානක ද්‍රීජනායක්. සර් වාල්ස් මරහඩ නගමින් දිවිවේ තේවිතය බෙරාගන්නා. ප්‍රඩියා අධික හය නිසා ඇතිවූ සම්පන්‍යයෙන් සහ හාදයාබාධායන් මූල මුළුවූ විශුම්පූජනා. බල්ලා දිවියෙ තෙනෙකාල වවා තිබුණු තිරුව මගින්. ඒ නිසා උගේ රා සලභාණු කාවච්‍යන් දකින්න ලැබුණ් නාහා. නාමුන් වැළි පොලොව මත දිව හිය සර් වාල්ස්ගේ රා සටහන්, පැහැදිලිව සටහන් වී තිබුණා. මූල සිම ඇද වැටි සිටි ආකාරයූ දුටුවාම ගොජනාවේ බල්ලා මූල ලැයටම ඇවින් ඉවකාරලා බලන්න ඇති. ඔවුන් මියගිහින් බව දුටුවාම උ ආපසු හැරුණා. දෙන්ස්තර මෙටර්ලේං දකින්න ලැබුණු රා සටහන් උ ඉතිරි කොට ඉගේ රෙනක්කාවේ. එළඹට ස්ටට්ප්ල්ට්ටන් විසින් වහාම බල්ලා ආපසු කැදවායනු, ලැබුවා. උ ආපසු යෙන යන්න ඇති ප්‍රිමිපන් මඩ ගොජනාරුව මැද දුටුපෙශ්කාල සහවා, තිබෙන තැනට, අපමාදව්. රෝලිස් තිලඛියුහන්ට ප්‍රශ්නිකාවක් මූල, ගම්වායින් හිතියට පත්කාල ඇතිරාය ඉතිරිවූණා. ඒ අනුවයි මිය ඇඟේ අවධානයට ගොඩු ගකරුණාන්.

ඒ විධියට තමයි සර් වාල්ස් බැස්කට්ල් මරණයට පත්වූණ්. අනියෙන්ම සහවි දුරුණු මිනිමරුවකු, මේ අපරාධය සුක්ෂම ලෙස ස්ථියාච්මක කළ හැරි සිංහා ප්‍රඩියු තේදි? සැබු මිනිමරුවාට එගරහිව වෙශදනා තාගලා නැවුවක් යොතු කරන්න නිසිම ප්‍රමායක් ඔහාමැනි තරමයි. මේ මිනිමරුම්ට මූල ආධාර හා අනුමල දුන් උදවිකාරයා කවිද? ඒ තමන්ගේ ස්විජියා පාවා දීමට හැකියාවක් කොළඹාමට වන් නැති හිරිසනායි. මේ සිද්ධියට අදාළ කාන්තාවන් ගෙදෙනා වූ මෙන් ස්ටට්ප්ල්ට්ටන් මහත්මිය සහ ලේඛන්ස් මහත්මිය. මේ මරණය ගැන මුහුන් ගෙදෙනා ගැන්ම සැකය ස්ටට්ප්ල්ට්ටන් වෙන තදින්ම යොමුවූණා. මහඟ මහත්මිය මරා දැම්මට ස්ටට්ප්ල්ට්ටන් සැලසුම කළ බවත්, විනිශ්ච්‍ය බල්ලා ගැනායි. ස්ටට්ප්ල්ට්ටන් මහත්මිය දැන සිටියා.

ලයාන්ස් මහත්මිය අම් සිඳිවක් දැන සිටියේ නෑ. නාමුන් සර් වාල්ස් සහ ඇය හැඳුවීමට ගොජාගෙන තිබුණු නාමුන් හමුවීම

සිදුගොඩුවෙනු වෙළාවේම තුමා සර්චාල්ස් මියටියේ. ඒ ආකාරයට මරණය සිදුවීම ගැන ලෙසයාන්ස් මහත්මියෙය සිලේ ලොඡු සැකයක් ඇතිවූණා. ඒ මෙකද සර්චාල්ස් හියේට විය යෙන් රු දහයට එතැනැම එන බව දැන හිටි, අනිස් එකම පුද්ගලයා උගේපළුවන්. ගොඩාම පුණක් උගේපළුවන් මේ කාන්තාවන් අදාළනාම යටත් කරගෙන හිටියේ. මුළුට මුවන් ගැන බයක් තිබුණෙන් නෑ. මේ හාරදුර කටයුතුන්ට මූල් අඩි, මුළු ඉතා සාර්ථක අලස අවසන් කරගෙනා. නමුත් ඉතිරිවෙලා තිබුණෙන් ඉංත් සාර්යුතිම අමාරු අනෙක් අඩි.

බැංකටිල් පුවුල් ශිද්‍යාවක්වත් උරුමස්කාරයක් ඉන්නා බව උගේපළුවන් තැනින් දැන හිටින්න නැහැ, තුමුන් එහෙම ගොඩනාභා කැනාඩාව ඉන්නා බව, සිදුවී අදාළකර මෝටිලරුන් ඉක්මනින්ම දැනාගන්න ලැබේන්න ඇයි. පිළිගැඹුන්න් පැස්කටිල් එංගලන්කයට එන බව, ඒ විකවාංු, පිළිගැඹුන් පැවත්තායි කරන්න බලාපාරාගාස්ථ වෙන දේවල්, අදාළකර මෝටිල් උගේපළුවන් එක්ක තියන්න ඇයි. මුළු මුළින් අරමුණු කරගෙන ඉදාලා තියන්නෙන්, කැනාඩාවන් එන හෙන්රි බැස්කටිල්, ඔබලාන්ස් අයරයට යාමට පෙර ලැන්චිනයේදීම මරා දමන්නයි, සර්චාල්ස් උගුලක් ඇට්මට හුවුල් වෙන්න උගේපළුවන් මහත්මිය පුත්ත්ස්ටර් කළ බව මතට මතක ඇති. එදා ඉදන් මුළු ඇය හා තියි විශ්වාසයක් තැබුවේ නෑ. දිගු කාලයකට ඇය තනියම මෙදර ආල යන්නාත් මුළු කැමතිවුණෙන් නැහැ, ඒ තමන් ඇය යට්සාරුගෙන ඉන්න බිලුපාමෙන්, ඇය බෙලරුවි කියලා. ඒ කරුණ තියා තමයි උගේපළුවන් ලැන්චිනයට යදි ඇැවත් කැදාවාගෙන හියේ. මුවන් ලැංුඩී තෙන තියන්නෙන් දෙයින් විරියේ මෙස්ස්ලෝර් පොදුගලික හෝටලුයේ බව මට දැනාගන්න ලැබුණා. මෙයේ උපදෙස් පිට සාක්ෂි සොයුම්න් මං හෝටලුවලට යැවු කාටරියි මේ හෝටලයටත් හිමින් තිබුණා, උගේපළුවන් තමන්ගේ ඩිරිද මේ හෝටලයේ කාමරයක හිර කර තබලා තමයි, තමන්ගේ කටයුතු සඳහා යියේ.

මුළු බොරු රුවුලක් පැලදාලා වෙස් විලායෙනා, අදාළකර මෝටිලරු පසුපාස බෙකර විදියට ආවා. එට පස්සේ මුළු පසුපාස දුම්රියපාලවන්, එතැනින් නොදුම්බලුන්ටි හෝටලයටත් හිමි තිබුණා. මුළු කරන්න භද්‍යන්න මොනවද හියන එක උගේපළුවන් මහත්මිය අනුමාන කරලදී තිබුණා. මුළුන් පැලැස්ම ගැන ඇයට වැටුණීමක් තියන්න ඇති. නමුන් තමන්ගේ කැලියා තිරිසන් ආකාරයට සැලං රුටි, කළ

විධ හිංසා වලින් ඇය තීක්ෂණ පක්ෂවලදී සිටියේ. හෙතුරේ බැඳකටිල් නම් අසරක් පුද්ගලයාගේ රේවාය තිබුණෙන් අවදානමේ වූන්ත්, මහුව ලිපුමකින් රේ බව දත්තින්හා ඇය එය වූන් රේකයි. එහෙම ඇය ලිපුමක් ලියලා රේක ස්ථේපල්ට්ට්වන් අකට අකුවුණාත්, එකත් ඇලෝ රේවායයක් අවසන් වෙන බව ඇය දැන සිටියා. අන්තිමයේ දුට්ටුප්‍රභාතකින් විවන ක්‍රියා ඇය ලිපුමක් යක්ද කළ ආකාරය අපි දත්තාවා. රේක ලිපුම ක්විරය ලියදි අත් අකුරුත් ඇය වෙත්ස් කර ලිවිවා. මහු මූශ්‍ය දී කිඩු අන්තරායදායාක තත්ත්වය ගැන සර හෙතුරේ මූලින්ම දැනගත්තේ රේ ලිපුමක්.

කමන්ගේ කටයුත්ක සඳහා බල්ලා ඉසාදචාර්යන්න වූ ලෙසෙයි. අත්‍යවශ්‍ය වන දදයක් ගැනී ඇත්වපලට්ටන්ට අමතක වූතේ නෑ. ඒ කම්ධි බල්ලාට ඉවත්කිරීම සඳහා ලබාදුමට සර් හෙන්ට් අදින යමක්. මහුව සුපුරුදු ආකාරයෙන් මේ සඳහා ජ්‍යෙෂ්ඨ සැක නැඹුව සැකිනුව ක්‍රියාත්මක වූණා. ම්‍යු මේ සඳහා උදව් කරගන්න ඇත්තේ කාමර පිළියල කරන සේවකාවින්. එහුම්ත් නැඟතම් අලුත්තන්ගේ සපැත්තු මිරදමන සේවක ලමයා. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ පාඨාවක් දෙන්න ඇති ඒ කාට හරි. ඒ ආකාරයෙන් ම්‍යු අතර් මුදින් ලැබුණ් අප්‍රති සපැත්තුවින් තමන් කරන්න බලාප්‍රාගෝන්තුවූ කැවුණුවෙත සඳහා රේකෙන් වැඩින් නෑ. ඒ හින්දු එක ආපු යටිලා ජ්‍යෙෂ්ඨ තුන් එකක් ලබායෙනා. මේකෙන් මට හැකිවූණා නිශ්චිතයාක් රින්න, කිසිදු සැකායකින් තොරව. ඒ කම්ධි අට කටයුතු කරන්නේ ඇටු බල්ලකු සම්බන්ධ පරික්ෂණයක බව. අප්‍රති සපැත්තුවින් ප්‍රයෝගනයක් නැත්තත් පාටිවිටි කළ පරණ සපැත්තුවින් උවමනා කළේ ඒ හිසයි. ඒක වේනත් කිසිම විධියකට තෙවැම් කුරන්න බැවි. යම් ගැටුවුවක විසඳුමට උත්සාහ කරදී අපට මොනා ආකාරයෙන් වන් ලිඛාගන්න බැරි. අතිශයින්ම ස.කිරිජා ගැට සම්බෘතනවා පැන්දී? අප්‍රතිහා ගෙධිරයක් ගොදාලා කොළඹම හරි විද්‍යානුෂ්‍යලට ලිඛා යන යුත්තේ ඒ ගැටයමයි. ඒ මොකද එය ලිඛා ගැනීමෙන් බොහෝ විට මුළු අතිරහසම පැහැදිලි වෙනවා; ගැටුවුව විසඳෙනවි.

අපරාධවලට යොමුවූ ස්ථේගදුවන්ගේ තේවිතය, බැස්කටිල් සිද්ධීයට පමණක් සිම් වෙන්නේ නැහු කියන රික.

බෙවොජ් ප්‍රාන්තය සහ එට යාච්ද ප්‍රාන්ත ඇතාක ලොඟ ගෙවිල් විදිමි සිද්ධී හතරක් එකතා අවහාවා. ඒ පසුහිය අවුරුදු ඇන ඇතුළත වූ සිදුවීම්. ඒ ස්ථේගන්ධියෙන් එකම අපරාධකාරයකුවක් අත් අඩංගුවිට ගැනීමට හැකුවුමෙන් නෑ. පසුහිය මුදි මාසයේ ගෙයෙකුවෙන් අධිකරණය ඉදිරියට ආ නැඩුවක් ගුහා මත් කියන්නම්. වෙස් මුළුණක් දමාගත් තනි අපරාධකාරයක් ගෙයක් සිදුගෙනු ඇතුළත වි ඒ කටයුතු වල යෙදුණු. ගෙදර ස්ථේගන්ධියෙන් එභාභාභි, මියේ අපරාධකාරය නොහිතු අන්දමින්. අපරාධකාරී අනුකමිපු සිංහිනව එම ස්ථේගයට වෙවිභූලිවා. මූල්‍ය යෝගිරණයන් නිඩු දිනය වියදම් වි යදි ඒ අවුරුදු ස්ථේගල්වන් පුරවායන් ඇත්තෙකු ඉම් ආකාරයයන්. ඒ ගැන මට සැකයක් නෑ. මූල්‍ය දැනුවිය අවුරුදු ගණනාවක්ම නොඉවියිල්ලන් අපරාධවල යෙදුණු හයානාක මිනින්හිස්.

රිදා උමද මූල්‍ය අභ්‍යුත්තයට අනුශාලී යාර්ථක ලෙස පැනීමියේ මොන තරම දක්ෂ ආකාරයකටද? අපරාධකාරයකු නිලධිරයන්ට අනුශාලී පැන යාම සඳහා සුඛනාමින් ස්ථිරාක්ෂණ වන ආකාරයන්, එට යොදාගත්තා ඩික්ෂණ තුවියුත් පෙශ්වින්නා, මේක කැඳුම උදාහරණයක්. රේලහට අර කුලී රට රියුයුරාට මේග් නම කියලා මා ප්‍රහාම එවු හැටි. රේකන් මා සම්විච්චයට ලක් කළ හැටි; මට අවුදා කළ හැටි. මි බැස්ස්පිල් අඩිරහස සාර අරගනා ලන්චිනයේදී ඒ ගැන සැක්සිනව ස්ථිරාක්ෂණ වූණ හැටි මූල්‍ය දුටුවා. මා පරාජය කරලා සර හෙන්ට් මෙයාමිලට ලන්චිනයේදී හැඩියාවක් නැති බව මූල්‍ය සේරුම් ගස්කා. ඒ නිසයි අුණු ආරුණු එවුම්වරය වෙත මිහින් සර හෙන්ට් එකි පැමිණන් ඇරු බෙලාගත්ත සිටියේ."

"මොඩොනක් ඉත්තා" මම සිශ්විත්: "කිසි නොපැහැදිලිකාවයක් නෑ. සිද්ධීන් වූණ ආකාරය මෙ ඉතා නිශ්චිරදිව පැහැදිලි කළා. මබ මේරුම් කරන්න බැරිවූණ එක් ගැනක් කියෙනවා. උමයේ ස්ථානියා ලන්චිනයට සිය වෙළාවේ බල්ලා ගැන බලාගත්ත කවුද?"

"ඒ කාරණයටත් මි. යම් තරමක අවධානයක් යොමු කළා මට්ටමෙන්. ඒක ඉකාම-වැදුණක් චරුණයක්. කිසිම සැකයක් නෑ. ස්ථේගල්වන්ට හොඳ විශ්වාසුවන්ත ස්ථේගයකු සිටියා. නම්න මෙහෙම බල්ලනු ඇත්තිරන්නේ මොන අරමුණකින්ද කියන රික

ස්වේපල්ට්‍රින් තමන්ගේ ලේස්ට්‍රිකයාටු භෙදිකරන්න නැහු. එහෙම දදයක් සේවකයාට සියලා ඇවැනාමිකට මූලුණ පාඨ්‍රේන කවුද? මෙටිපිටි නිවිසේ සිටියා ඇුත්තානි යථා නාම නිශ්චි මහඳු සේවකයෙක්. මූලු ස්වේපල්ට්‍රින්ලා සම්භ තිබුණු සම්බන්ධාවය, අවුරුදු ගණනාවක් නිශ්චේ නිශ්චි බව හෙළුංචිනවා. ඒ සියන්ගේ අර උතුරු එංගලන්තයේ ස්වේපල්ට්‍රින් පාසලක් පවත්වාගෙන සිය කාලයේ ඉදාලම. ඒ සියන්ගේ තමන්ගේ ස්වාමියා සූජ්වාමියුව, ඇත්තාටම අමුදැලීයින් බව මූලු දැනගෙන ඉන්න ඇති. ඇත්තානි සියනා නම එංගලන්තයේ සාමාන්‍යාදයන් අභ්‍යන්තා ලැබේනා භාමස් නොවේයි. නමුන් ලතින් ඇමරිකානු රටවල හා ස්පාජෝන්දයේ ඇත්තේට්ටිනියේ සියන්හෙ ඉතාම සාමාන්‍ය කෙශිකා. ස්වේපල්ට්‍රින් මහත්මිය විශේම මේ මහුණ්සයන් ඉතාම ගෙවාදුව ඉංග්‍රීසී කරා කළා. තමුත් මහුණ් උවිචාරණයේ විදේශීක බවත් තිබුණා. ස්වේපල්ට්‍රින් සලකුණු කළ පවුමය දීගේ, මේ මහඳු මිනිහා මුද්‍රිතන් එගාහොරුව හරහා ගමන් කඳ හැරී ම. මහෙදුරුද් දදෙකන්ම දුටුවා. ඉතින් මහුණ් ස්වාමියා ලත්ත්විනයට ගියාම බේල්පු-ගැන බ්ලාගන්න ඇුත්තා ඇත්තානි සියා අපට සිහන්න පුර්වනි. ඒ ප්‍රියන් තම් නිරිසන්ටුව තුම් විදියට ඇතිකළ මොනා අරමුණනින්ද සියා, මූලු නොදැනු නිවියා වෙන්න පුර්වනි.

ස්වේපල්ට්‍රින්ලා රේඛායට ආසුඩු බෙවැඳීජ්‍යායරයට ගියා. සර හෙනර් සහ මහන් ඒ ඉක්මනින්ම එන්ස් සියා. ඒ ද්‍රව්‍යවල ම. ලබා සිටි ප්‍රගතිය, ම. පත්‍රාවිලා සිටි තුන්ස්වය ගැනාත්, එක විවෘතයක් සියන්හා මිනා. සමහරවිට මේ ආරණ්‍ය මූල්‍ය මත්තකයට එන්නත් පුර්වනි. විවන අලවා සර හෙන්රිට් ලැඹුණු උසුම පරික්ෂාකර බලදී කඩිඳුයියේ දිය සලකුණු බලන්නත් මෙන් අවධානය යොමු කළා. ම. ඒ කඩිඳුයි මෙගේ ඇයවිලට අයද් ගණනක් වනුතුරු ලංකලා. මෙගේ නාසයට යන්තාවින් ඇඟුණුවා මීලුවන් සුවිදක්. ඒ වයිටි පෙන්මින් යනුවෙන් භාජුවෙන් භාජුන්වන සුගන්ධියා, අපරාධ පරික්ෂකයෙකුට අනිවාරයයන්ම නිවිය යුතු පැකියාවක් කමා සුවිද වර්ග භාජුනාගැනීම්, එකින් එක වෙන් අරල මූලු භාජුනාගත යුතු සුවිද වර්ග භැත්තාපනක් නියෙනවා. මෙගේ අස්ථිඳුයිමෙන් ම. සියන්නෙ. සුවිද වර්ග සංක්‍රිකට භාජුනා ගැනීමට නිශ්චි දක්ෂතාවය මත තින්ද මූලු අපරාධ පරික්ෂණ ගණනා එකකට වැඩියි. විලුවුන් සුවිද

පෙන්නුවේ මෙතැන ක්‍රිජ්‍යාවක් සිටිනු බව, එහෙකාට මෙයේ සින දෙවිපල්වන්ලා වෙත ගායාමුවේන්න පටවන්ගෙන අවසන්. එහෙකාට මේ බිංගා යැන නිශ්චිතව දැනගත්තා. බෙවාන් ප්‍රාතිතයට යන්න කිරණය කරන්නාත් සාලින්ම, අපරාධකාරීයා යැන අනුමාන කිරීමට මට හැකිවූතු.

දෙවිපල්වන් හෝ රහස්‍ය නිරීක්ෂණය කිරීම මට හැඳුණේ ස්‍රීඩ්‍රාවක් විධියට. ඔබත් සමාය බැඳ්කවිල් මැදුඟර යදි ඉදාගෙන, මට රේඛ කරන්න හැකියාවක් සිංහල නෑ. ඒ ගම්කද එහෙකාට මූළු පෙරදේකම් වටහාටා. මේ කළේ විඩ්‍යා ඇඟුව පැමුදෙනාකුම රටටීම. මේ ලන්විනයේ පදිංචිව ඉන්නාටා සියලා අනිත් අඩ හිඹාගෙන ඉදිදි, මේ හෝර රහස්‍යම ගෙවා තැබා ඇත්තා පෙරදේකම් වටහාටා. මට මුහුණ දීමට සිදුවූ දුෂ්කරතා මෙය හිඹානා තරම්ම රොකු උවා නොමෙයි. අනික රහස් පරීක්ෂණයක යෙදුදී සූරු සූරු සූරු පහසුකම් ගැන තැකිමස් කරන්න හෝද නැගැ. මේ වැඩි සැරුවයක් ගත්තකළේ කුම්ඩිවේයි. විල්පුවේ සිංහා ඇර යල්පායය පාවිචිරි කළේ අපරාධකාරී ස්‍රීඩ්‍රාන්විනයට ලංඩ් සිටීම අන්තරික්ෂ වුණාම රමණයි. ලන්විනයේ සිට එහි යදි මේ කාවිරයිවිව සැදුවාගෙන තියා. ගම් ගොලුවේකු විධියට මූළු වෙත් මාරුකරුගත්තා. රට රයිස් මූළු වැඩි කටයුතුවේ මූළුගෙන් වියාල සහයෝගයක් ලැබුණිනා ආකුර සහ පිරිසිදු ඇදුම් ලබා ගැනීමේදී මේ ගැපුවෙන් මූළු මත. මේ දෙවිපල්වන් යැන දැඩි අවධානයනින් කාලය යන කළා. ඒ අභ්‍යර කාවිරයිව මෙය ගැන සොයියියෙන් සිටියා. ගැම පැත්තකුටම විවිධානු තුළ්වල මෙය් මෙයේ කඩායන්න ඒ මිනින් මට හැකිවූණා.

බෙ බෙකර විදිමයේ මෙයේ උපිනායට ගැඹු වාර්තා, ඉතාම වෙශයෙන් කුම්ඩිවේයට ආපසු ලැබුණා බඩු මේ සිටිවා. ඒවායින් මට සැලසුණු ප්‍රශ්නයේරනය ඉතාම වියාලයි. එයිනුත් දෙවිපල්වන්ලාගේ තීරින කතාවේ මූළුගේ කාවින් පිටපුණු තුළුව් තොටස අනි විශේෂයි. මේ මිනිහාගේ සහ ගැහැනියෙන් සැඩා අන්තර්භාවය මොකක්ද කියල මට නිශ්චිතව සොයා ගැනීමට හැකිවූණ් අන්න ඒකකන්. අන්තිමේදී මේ සිටීයේ ගොනැනුකාද සියන් කාරණය හාරියටම ස්ථිර වුණ් ඒකකන්. තීරන් උතාමයාස් සිටී අපරාධකාරයා නිසාත්, මූළු බැඳීමෙල්ල සමාය නිඩු ඇතිත්තාවය නිසාත්, මේ සිදුයිය සැහෙන අවුල් ගොධික ලෙසයි පැවැලි සිංහල, මෙයේ නිරීක්ෂණවලින් මේ ඒ නිලමනයටම රැමිණි සිංහලක් මෙය මේ පටලැවිල්ල ඉතා සාර්ථක අසුරින් එහා දැමීමා.

මා විල්ලුවේ සිටිනාටිගාලීට දකින්තු ලැබූණු දච් වෙන ගොටුන් මං සැහෙහා දුරක් ඇපිට්. මෙතැනා සිදුවෙන්න යන්නේ මොන විසේ දෙයක්ද කියන එක ගැන, මට සම්පූර්ණ අවබෝධයක් ලැබූලයි තිබුණේ. නමුත් ජුරියස් ඉදිරියට ගෙන යන්න පුරුවන් කරම පැහැදිලි සාක්ෂි මට තිබුණ් තැහැ. එතු රාජී සර හෙන්ට් මරා දැමීමේ අරමුණෙන් මිහු යෙදුණු උස්සාහැයදී, ආවාසනාවන්න සෙල්වන් මුරෙන් පත්වීම ගැන සිතන්න. සෙවීහැල්වන් කියන්නේ මිනිමරුවෙන් කියන කාරණක මිල්පු කරන්න තරම සභුතුදායක සාක්ෂි අපේ අපේ සිබුණ් තැහැ. ඉඩින් මූහු අපරාධය පරදිම අල්ලා ගන්නවා මිසය්, රේකට අපට වෙන විකල්පයක් තිබුණ් තැහැ. එහෙම වුණාම අභ්‍යන්තරයේ අභ්‍යන්තරය ඉදිරියට යවන්න සිදුවුණ් සර හෙන්ට්වයි. මිහු ආරක්ෂාවක් නාමැත්තිව තනිවම සෙවීපල්වන්ල මහට එන බව පෙන්වන්න අපට පිශ්චිණා. එහෙම කිරීමෙන් අපේ දේවා දායකයාට මූහුණ දෙන්න සිදුවුණ් බරපතල ජ්නායු කම්පනායකට. නමුත් මෙම කුම්පෙන් සෙවීපල්වන් නම් දරුණු අපරාධකාරයා විනැළුය කර යුත්වා අප ඉඩින් සිදුවුණා. මෙන්න මෙම කාරණයක් මට පිළියන්න සිදුවෙනවා. ගැටපුව වියදිමෙදී සර ගෙන්ට්ටිට එවැනි හයානාක් කර්ත්වයකට නිරාවරුණය කිරීමට සිදුවීම, මං ගොදුගස් කුම්පේ සිබු විභාල අසුෂ්ඨවිභ්ඡාව, මං පිළියන්නවා. රේකට එක් ජේතුවක් වුණ්න අපි නොමිතු විධියට ගොටු කාලයක් ඇතුළත තද මිදුම්ක ගලා රේම්. අනිත් කුළුයි බල්ලාගේ පෙනුම මේ තරම් හයානාක, රෝග එකක් මෙම් සියල තාල්කියා සිකාගන්න අපට ප්‍රමාණයක් මතාතිනිම. අපි අපේ අරමුණ කර සාර්ථකව දායාවුණා.

නමුත් ඒ අපේ දේවාදායකයා මිහුණදුන් ඉතා කුටුක අත්දැකීමක් සම්ග. ගොටුනාම නමුත් විලෝෂණ් ප්‍රශ්නවරුයාක් අදාළතර මොරීමරුන් කියනවා සර හෙන්ට්ලේ ස්නායු කම්පනාය තාවකාලික රේකක් කියල. දිරිභ මිහුදු මත්තක් ගෙදීමෙන් ස්නායු ආබාධයෙන් යටා තත්ත්වයට රේමට මිහුට භැඳිවේ. උපම්ණක් නොවේයි. මිහුගේ රැරුණු භද්‍යවත පුව්වන කරන්නත් මේ එමන ප්‍රයෝගනාවත් වෙයි. මිහුගේ සිලේ දෙවීපල්වන් මහජ්‍යම ගැන තිබුණ් ගැඹුරු අවිංක ආදරයක්. මිහුට මෙම සිදුවීමේ තිබෙන කණ්ඩාවුදායකම ගොටුව වෙන්නේ, ආය ප්‍රාග්ධන කර ඇති ලද ව්‍යාචකක් බව සර හෙන්ට්ටිට වැට්තිම.

අපට තවදුරටත් ඉකිලී ගෙවා සියෙන්නේ, මේ සිද්ධියේදී සෙවීපල්වන් මහජ්‍යම රහුණා භුමිකාව මොකක්ද කියා විමසීම . <http://sherkaribholmeatinginvestigations.blogspot.com> 273

පමණකි. මෙතැනදී ස්වේච්ඡලට් තුළු බිජුම්කට ඇය යටතේ සිටි බවට සැකස්කා නා. එක ඇගේ සිංහේ ස්වේච්ඡලට් ගැන තිබූ ආදරය නියා ඇතිවූ දෙයක් ලවස්කාත් පුරුවනි. එහෙමත් නැඟෙනම මිහුව තිබූ හය නියා ඇතිවූ දෙයක් එවන්නත් පුරුවනි. එසේක් නැඟෙනම් බොහෝම දුටුව ඒ දෙකම විය හැකියි. ඒ මොකද ඒ හැයිම දෙකම් එක ස්ථිරව යන ඒම් නියා. මුදුමේ සොහොයුරිය ලෙස පිටත පෙන්විය යුතුයි කියා මිහු දුන් නියෙකාගේව ඇය එකා වුණු. ඒ වුණ් ඇය මිනිමුරිමට භුඩුල් කාර්යයකු කෘෂිකා මිහු උත්සාහ තැඳ වෙශේ ඇය රට එකා වුණ් නා, භමන්දුග් සැමියා අපරාධයට පවත්වා නැතිව, සර හෙත්ත්ව තීවිතය සිරුගන්න කියා අනෙකුරු අයවන්න ඇය පියවර ගත්තා, ඇය කිහිප ව්‍යාචකම එහෙම උත්සාහයක යෙදුණා. මිහු ඉතාම්දක්ෂ ලෙස හංගාගෙන තිටියත්, ස්වේච්ඡලට් මෙතා මෙම දරුණු තිකුත් තියන නොනෙකු කියන කරුණ එක් අවස්ථාවක පෙනී තියා සර මෙහේ කාර්යකාවට ආදරය දක්වන්න උත්සාහ දරදි රිජ්‍යාම් නියා මිහු සොරයෙන් පුපුරා මියේ ඒ නියා, සර හෙත්ත්ව ඇෂ්ට්‍රිංජර් ආදරය පෙන්වා මිහු විසඟයට ගැනීම මිහුගෙම සැලැසුම් මෙහෙයුම් සොරයක්. ඒ වුණ් සර හෙත්ත්ව ඇයට සම්පූර්ණ වෙදිදි එක දරුණුන්නත් මිහුව දුරටත් නැවත් තුවක් තිබුණ් නා.

සර හෙත්ත්ව යහ තම තීරිද අතර තුළුමාලිනිහුන්ධියක් ඇතිනාරන්න, ස්වේච්ඡලට් ඇය උතාත්ද යාමු. ඒ මිහින් සර හෙත්ත් නිතර මෙරිටි නිවිය ඇවිත් යාම් යාම් මිහු මුතුමාන තැඳා, එවිට තමා කරන්නට බලාපාටාරාජු වුවුදු කටයුත්ත යදානා, මුත්මනින් නැඟෙනම් තැඳ ගත්ව හෝ තමන්ට අවස්ථාවක් ලැබුවන බව මිහු දැන තිටියා.

මේ අරුවුදකාරී ද්‍රව්‍ය එක්ස්ප්‍රෝලම ස්වේච්ඡලට්න්ගේ තීරිද මිහුව විමර්ශිය ප්‍රකාශ කරනවා. පසුලුම්න්ගේ එරණය ගැනන් ඇයට යම් යම් කාරණා දැනාගන්න ලැබිලු, එදා රාජ්‍ය හෙරේනය සඳහා සර මෙහේ පෙදරට එම්ව නියිත්වා මෙහෙනා පුනාධා ගෙදර ලෙ මිහුවේ එදා ඉන්නා බිවිත් ඇය දැන්හාවා, ඉතින් මිහු තීරිමට බලාපාටාරාජුවින අපරාධය යානා ඇය මිහුව බැංක වැදුණා. එවිට පදන්නා අතර දරුණු සැංචුමික් ඇවිල් ණා, තමා ආදරය කරන වෙනත් ගැහැනියක සිටින බිට් ස්වේච්ඡලට් තම තීරිදට හෙළි කළේ මේ අවස්ථාවිදි. ඒ තමයි ඇයට එම කරුණ දැනගන්න ලැබුණු පෙළුවන ව්‍යාව.

මෙහෙයක් තැඳා මිහු අවස්ථාවින් ඇය යෙහෙන් ආදරය විශ්වාසය විහාම පෙරදෙන් දැඩි මෙවරයකට, ඇය තමන් පාවාදීමට පසුව <http://sherlockholmesinvestigations.blogspot.com>

නොවීතා බව මේ වෙළුම්ව ස්ථේප්ප්ල්ට්වන්ට වැටුණුණු, සර් හෙත්ටේ වෙත අනුතුරු ඇයටිමය් කරන්න ආයට මනාහැකි වෙන විධියට, ස්ථේප්ප්ල්ට්වන් ඇයට සාම්බුකට තබා බැඳු දුම්මා. සර් හෙත්ටේ මරණයට පත්වූණුම, රේක බැස්කට්විල් අව්‍යාච්‍ය එල්ල වූ යාපය නිසා දියුවිතු එකක් බව, ඒ පළාභේ අය තිරණය කරනුවා. එකඟාට මුදු බිරිදු ආපසු කමන් වෙත භර්ටාගත්හා පිලාපාලරාජ්‍ය වෙන්න ඇති. දී කමන්ගේ ඉලක්කය වෙත කමන් රුදුවාත් ලෙස ලකා වි ඇති නිසා, ඇය නිහිතව සිරිය යුතු බව ඇයට පවතින්. මෙමැනැදී මුදුගේ රේ නියමනය වැයදියි කිස්ලයි මට තිශ්වන්නේ, දැපි රේ වෙළාවට එකුනා පොකිරියත්, ඔහුට අව්‍යාච්‍ය ඉරණම් වෙනාසක් දියුවෙන්නේ නා. ඇය ස්ථාස්ස්ස් ලේ තිශ්වනා ගැහැනියත්. මුදුන් තමන්ට කටුරු හරි කළ අපහාසයක් අඩිනැසකට්ටලක්, ලේඛියෙන් අමතක කරල දාන අය නොවේ. මැත්, එකවත් තෙක්වත්. ඉතාම පුරිගෙස මේ පරික්ෂණයේ මෙයට් විඛා තොරතුරු-ස්කිත විශ්තරයත් මටට උවමනාද? එහෙම නම් එවැනි පිස්කර මෙට ලබා දෙන්න මට දියුවෙනාවා මා තැක්කයක් සටන් පාරිස්නා කර බලන්න. ඉතාම වැදුගත් අත්‍යවශ්‍ය කරුණු-පෙට ආහැදිලි කරුදෙන්න මට බැරිවූණද කියන එක මේ දන්නෙ නා.”

“හෝමර් මේ යක්ෂ බල්ලාට සර්ප්ල්ප්-ඇයුවිතු බව ඇත්තා. ඒ මෙය මනුස්සයාට එයින් මරණ හය ඇති කළාට, මුදුගේ ඇති පුතුයා එයින් සයට පස් සටන්නා ඇති අවිවි කියල, ස්ථේප්ප්ල්ට්වන් පිලාපාලරාජ්‍ය වෙන්න පෙනාමයිදා?”

“මේ නිරිසනාගේ එිනිමරු දුවහාවයක් තුළුම් ප්‍රමාණය නොවේ. උව නිරිය බාගේටා-බඩින්නේ. ඒ නින්දා උව නිකම්ම ඉදිවි කියල නිතන්න බැ. උව්, ඔරුතුව් හය තොනිතුන්ත්, උව හරාකන්න පටන්ගෙකාම උව එරුදුව සටන්කරන්න හැකියාවක් සර් හෙත්ටේ නියෙන එකක් ආු-කුල්ලු වියින් දරුණු ලෙස සඳාකුම්ප් සර් හෙත්ටේ මියයන්න ඉඩ-නිවුණා”

“මිටි එක සැකයක් නා” මම කිවේත්. “මට නියෙන්නේ කවත් එක ප්‍රශ්නයක් පමණකි. ස්ථේප්ප්ල්ට්වන් මුදුලයේ උරුමකාරය බවට පත්වූණා කියමුදෙකා, මේ තාම සම්ප උරුමකාරයා, කියිවෙකුට නොන්න්වා වෙනාස් නමකින්, මේ ලුහුම ත්වත්වූණා කියන කරුණ මුදු කොහොමද පැහැදිලි කර දෙන්නා? අනික් අයෙක් සැකයට හාරනා නොවා, පරික්ෂාවලද යොදුරු නොවා, මුදු කොහොමද බුදායට අයිතිවාසිකම කියන්නා?”

"මෙක නම් බරපතලු ප්‍රශනයක් අවාචසන්. මෙකට මූලු ගත්තා ක්‍රියාමාරුගය මොකක් වෙන්න තිබුණු කියල කියන්න මටත හරි අමාරුයි. අනිතයයි වර්තමානයයි අදා මෙයේ පරිජ්‍යා ස්ථෝත්‍රයට අදාළයි. ඒ වුණු මිනිහෙක් අනාගතයේදී මොකක් කරාවිද කියන එකට උස්ථරයක් දීමට මට හැකියාවක් ඇ.

ස්වේච්ඡල්වන් මහක්මියට සිරි එරෙයක්ම ඇතිල තිබුණා, ඇමේ සැමියා මේ ගැටපුව ගැන ඉදානය පැඳ කරනාවා. මූල්‍ය පුරුවනි දැඩුණු ඇම්බිකාවට තිබිං, එම් වූතානුම තානාපති කාර්යාලයේ තිලධරයන් ඉදිරිපිට තම අනුස්‍යාව හෙළි කරන්න. ඒ මින් මූල්‍ය පුරුවනි එංගලන්තයට එන්නේ තැඹුවම පුද්ලය අධිකිතරයන්න. එහෙමත් නැත්තම් ඕමුදුන්නාක් කරන්නාත් ඉඩ තිබුණා. මූල්‍ය ලන්ධිනයේ ගතකරන්නා වෙන්තුනා ඔකටි කාලයක් පමණයි. වෙස්වලා ගැනීමට මූල්‍ය තිබෙන සුවිශ්‍යය හැකියාව යොදාගෙනා, දැඩුණු ඇම්බිකාවට ඉදාලා ආ බැංක්විල තෙවනාකු තැවියට පෙනී ඉදිමින්, පුද්ලය සිම්ඩරයන්න තුව තිබුණා. එහෙමත් නැත්තම් වෙනත් තෙවනාකු ඉදිරිපත් කරන්නා ඉඩ තිබුණා, අවශ්‍ය ලියකියවිලි සහ දිවුරුම් පෙන්සම් සමඟ මූල්‍ය වෙළා මෘත් කාරුරී තෙකරාවිකයෙක්ද කියන එක අපි හොඳින්ම දැන්නවා-තැතින් දේ ප්‍රශනය විසඳාගැනීම ගැන පැහැදිලි පහසු වැඩ පිළිවෙළක් මූල්‍ය හේස් තියෙන්න ඇති. ඉතින් මෙයේ සිත්වත් ගැවාචසන්. පූඩ්‍රිය සහ කිරිපයක්ම අපි ගතකෙල් ප්‍රශනයක් මහන්සිවෙමින් අවිම්විකිව තොවැ. එක් සැන්දුවක වන් අමේ සිකිරිලි, වඩාත් ප්‍රියරනක විශ්‍යාද්‍යෙන් පිරුණු ඇංගයකට යොමු කළුවත් ත්‍යාදි කියලුයි මට සිංහන්නා. "මෙ හිසුගලනා" නාව්‍ය බලුන්න මං ආසන ඇදකක් අවන් කරවා ගත්තා. ඩි ගෙස්සෙස්ග සංමිතය එහි ගැකටිදා කියෙනවද? එහෙම නම් තවත් පැය භාගයකින් පිටපත්වීමට සුදානාම් වෙන්න කියල මං ඉල්ලා හිටිනවා. අපි යනා අක්‍රම මායිනි අවන්සෙල් මදකට නවන්වලා රේ කැම විකක් කම්"

සමාජනය.

11 12

Reading Purpose Only, Not For Print



පරිලොක් හෝමිස්ට් භාරවුණු
හයානකම් රහස් පරිත්‍යාග


බැජේකාවිල් ණැදුණු බල්ලා

..... මිහුරන් විලා සිරියදීම තේ හාංකර ගත්තේකා
නිශ්චයෙල් ගරුරය එකට තෙවූ නිශ්චිත උගුරු ප්‍රස්ථා
තරු එළියට ගත්තේය

උයේ තේ ප්‍රමුණ වින් ඇඟෙන් මිටින් උකට ගෙවුම්
හරිදේ උයේ මිශ්චත් ගේ උගුරු
යමින් නිවිත්.

..... මේ දුෂ්චර දුටි
එකකට සිං ටිකල් වේ එහි රාඛනයේ
මිටියක්කට ගත්තේය.

සිං ටිකල් වූ අකෘත් දුෂ්චර
මිටියක්ක දැව්වාම්
උජ්ජිව්‍යාධයන්
වෙටි ගත්ත්‍යාම්.



ISBN 978-955-1262-18-1



9 789551 262181

www.libraries.lk www.yeatulations.blogspot.com

චිත්‍ර වෛත්‍යාල ප්‍රතාසක